

සම්මත කොරියානු භාෂා පෙළපොත

EPS-TOPIK



ශ්‍රී ලාංකිකයන් සඳහා වූ

ස්වයං අධ්‍යයන පෙළපොත

스리랑카인을 위한

한국어 2

කොරියානු භාෂාව 2



고용노동부
යකියා හා කම්කරු අමාත්‍යාංශය

HRDK 한국산업인력공단

සම්මත කොරියානු භාෂා පෙළපොත

EPS-TOPIK



ශ්‍රී ලාංකිකයන් සඳහා වූ

ස්වයං අධ්‍යයන පෙළපොත

스리랑카인을 위한

한국어 2

කොරියානු භාෂාව 2



고용노동부

고용노동부
고용노동부

HRDK 한국산업인력공단

교재 길잡이 පෙළ පොතේ ප්‍රයෝජන

이 교재는 고용허가제 한국어능력시험을 대비하는 데 도움을 주기 위해 집필된 『한국어 표준교재 개정판』을 집에서 스스로 공부할 수 있도록 개발한 책입니다. 특히 스리랑카 사람들이 한국어를 쉽고 재미있게 배울 수 있도록 현지의 언어 및 사회·문화적 환경에 맞추어 개발한 자가학습 교재입니다. 이러한 이유로 교재의 앞부분에는 한국어와 신할라어의 차이점을 간략히 정리하여 제시하였습니다.

මෙම පොත ඔබට තනිවම විදේශීය සේවකයන් වෙනුවෙන් පවත්වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා සුදානම් වීමට හැකිවන පරිදි සකස්කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් හා විනෝදාත්මකව තනිවම කොරියානු භාෂාව ඉගෙන ගැනීමට හැකිවන පරිදි එදිනෙදා භාවිතාකරන වචන, සමාජය, සංස්කෘතිය පිළිබඳව තොරතුරු ඇතුළත් කර සකස්කර ඇත. මෙවැනි හේතු නිසාවෙන් කොරියානු භාෂාව හා සිංහල භාෂාව අතර ඇති වෙනස්කම් කෙටියෙන් මෙසේ දැක්වීමට හැකිය.

이 교재는 현지에 한국어 교육기관과 한국어 교사가 충분하지 않다는 점을 감안하여 참고서의 역할을 하는 친절한 교재가 되도록 애를 썼습니다. 또한 한국어를 연습할 기회가 많지 않은 현지 환경을 고려하여 익힘책의 기능을 하도록 하였으며, 나아가 EPS-TOPIK을 준비할 수 있도록 구성하였습니다. 이렇게 구성된 교재는 가상의 교사를 설정하여 학습 안내를 하도록 하였습니다. 특히 '한글 익히기' 단원과 과마다 수록되어 있는 문법 항목에 대한 설명은 신할라어로 녹음을 하여 제시함으로써 이해를 돕고자 하였습니다. 부록에는 어휘 목록 및 동사와 형용사의 활용표를 제시하여 편리함을 더하고자 하였습니다.

කොරියානු භාෂාව ඉගැන්වීමට ප්‍රමාණවත් තරම් ගුරුවරුන් හෝ පෙළපොත් නොමැති හේතුව නිසාවෙන් මෙම පෙළපොත කොරියානු භාෂාව ඉගෙනගන්නා සියලුමදෙනාට ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. තවද කොරියානු භාෂාව පුහුණු වීමට එතරම් අවස්ථාවක් නොලැබෙන නිසාවෙන් මෙම පෙළපොත අභ්‍යාස පොතක් ලෙසද EPS-TOPIK සඳහාද භාවිතා කළ හැකිය. මෙලෙස සකස්කර ඇති පෙළපොත පන්ති කාමරයේ පෙළපොත ලෙස භාවිතා කළහැකිවන පරිදි අධ්‍යයනයට උපදෙස් අන්තර්ගතකර ඇත. විශේෂයෙන්ම කොරියානු හෝඬිය හා සෑම පාඩමකම තිබෙන ව්‍යාකරණ කොටස සිංහලෙන් විස්තර කර පටිගතකර ඇති නිසාවෙන් ප්‍රයෝජනවත් වෙනු ඇතැයි සිතමු. තවද ඔබගේ පහසුව උදෙසා පිටුපස කොටසේ වචන, ක්‍රියාපද, විශේෂන පද වෙනවෙනම දක්වා ඇත.



01 대화 데일리스

본문의 내용을 쉽게 이해할 수 있도록 대화 앞에 대화의 상황을 설명하는 글을 제시하였습니다. 본문은 신할라어로 번역하여 제시하였습니다. 학습자들이 본문을 이해하는 데 도움을 주기 위해 본문에 사용된 어휘 및 표현 중 설명이 필요하다고 생각되는 것을 골라 예문과 함께 신할라어로 제시하였습니다. 본문 학습 후에는 스스로 본문에 대한 이해 정도를 측정할 수 있도록 내용 확인 문제를 제시하였습니다.

데일리스 සරලව තේරුම්ගැනීම සඳහා දෙබස් පිළිබඳ කුඩා විස්තරයක් අන්තර්ගත කර ඇත. තවද දෙබස් සිංහලට පරිවර්තනය කර ඇත. කෙරියානු භාෂාව ඉගෙනගන්නන්ට පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා දෙබසේ අන්තර්ගත වැදගත් වචන හා යෙදුම් උදාහරණ වාක්‍ය මගින් විස්තර කර ඇත. දෙබස ඉගෙනගත් පසුව තනිවම දෙබසේ අන්තර්ගතය තේරුම්ගැනීමට හැකිවන පරිදි අභ්‍යාසද ඇතුළත් කර ඇත.

02 어휘 වචන

교재에 제시된 어휘를 학습을 염두에 두고 어휘의 특성(유사한 의미군, 유의어, 반의어 등)을 고려하여 재배열한 후에 신할라어와 함께 제시하였습니다. 교재에 수록된 어휘 연습 문제 외에도 여백이 허락할 경우 추가로 문제를 실었습니다.

පෙළපොතේ අන්තර්ගත වචන වඩාත් හොඳින් තේරුම් කර දීමට එම වචනවල තේරුම, සමාන වචන, විරුද්ධ වචන යන සියල්ලම සලකා බලා සිංහල අර්ථයද ඇතිව දක්වා ඇත. පෙළපොතේ තිබෙන වචන පිළිබඳ ප්‍රශ්නවලට අමතරව අතිරේක ප්‍රශ්නද අන්තර්ගත කර ඇත.





03 문법 ව්‍යාකරණ

문법은 표로 정리하여 제시함으로써 이해를 돕고자 하였습니다. 자가 학습의 능력을 높일 수 있도록 한국어와 신할라어의 대조적 정보를 제공하였습니다. 목표 문법 항목을 예문과 함께 제시한 후 기 학습한 유사 문법 항목과 비교함으로써 두 문법 항목 간의 차이점을 이해하기 쉽도록 하였습니다. 또한 본 교재에는 같은 지면에 제시되어 있는 어휘와 문법 연습 문제를 해당 항목 후 바로 연습할 수 있도록 배치 하였고 연습 문제를 추가로 구성하여 학습 내용을 내재화할 수 있도록 하였습니다.

ව්‍යාකරණ වගුවක් ලෙස සකස්කර ඇති නිසා පෙරට වඩා පහසුයැයි සිතනවා. තනිවම ඉගෙනගන්නාවිට දනුම තව තවත් වැඩි කරලීම සඳහා සිංහලෙන් කුඩා විස්තරයක් දක්වා ඇත. ප්‍රධාන ව්‍යාකරණය ඉගෙනගත් පසුව එයට සමාන වෙනත් ව්‍යාකරණ තේරුම් කර දීමට හැකිවන අතර ඒවා සංසන්දනය කර වෙනස්කම් ඉගෙන ගැනීමටද හැකිය. තවද වචන හා ව්‍යාකරණවලට අදාල අමතර අභ්‍යාසද අන්තර්ගත කර ඇත.

04 활동 ක්‍රියාකාරකම්

자가 학습의 능력을 높일 수 있도록 신할라어로 번역하여 제시하였고, 활동에 대한 <내용 확인>을 통해 스스로 학습 성취 여부를 판단할 수 있도록 하였습니다. 또한 여백이 허락할 경우 <퀴즈>를 통해 학습 동기를 유발하고 학습의 흥미를 유지할 수 있도록 하였습니다.

තනිවම ඉගෙනගැනීමට ඇති හැකියාව වැඩිකිරීම සඳහා සිංහලට පරිවර්තනය කර අන්තර්ගත කර ඇත. ක්‍රියාකාරකම් හරහා ඉගෙනගත් දේවල් නැවත විමසා බැලීමට හැකිවන පරිදි සකස්කර ඇත. තවද ඉඩ තිබෙන ස්ථානවල කුඩා ප්‍රශ්න අන්තර්ගත කිරීම මගින් විනෝදයෙන් තනිවම ඉගෙනගැනීමට අවස්ථාව සලසා ඇත.





05 정보 · 문화 තොරතුරු සංස්කෘතිය

정확한 전달을 위해 정보 및 문화 내용을 신할라어로 번역하여 제시하였습니다. 또한 <내용 확인> 문제를 통해 스스로 내용 이해 여부를 판단할 수 있도록 하였습니다.

නිවැරදිව තොරතුරු හා සංස්කෘතිය පිළිබඳව තේරුම්කර දීමට සිංහලෙන් විස්තර කර ඇත. තවද නැවත විමසා බැලීම් මගින් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවුවාද යන්නත් පරීක්ෂා කර බැලීමට හැකියි

06 EPS-TOPIK

읽기와 듣기에서 다루고 있는 주제에 대해 간략히 신할라어로 설명해 줌으로써 한국어 수준이 좀 부족하더라도 한국어를 혼자서 공부하는 데 어려움이 없도록 하고자 하였습니다. 듣기 대본을 한국어와 신할라어 제시해 줌은 물론 정답도 함께 제시해 줌으로써 학습의 효율성을 높이고자 하였습니다. 비슷한 유형의 다른 문제를 연습할 수 있도록 <확장 연습>을 제공해 줌으로써 학습 효과를 극대화하고자 하였습니다.


කියවීම හා ඇසීම කොටස්වල අන්තර්ගත දෑ පිළිබඳව සිංහලෙන් විස්තරයක් ඇතුළත් කර ඇත. කොරියානු භාෂා දැනුම ප්‍රමාණවත් නොවුනද තනිවම ඉගෙන ගන්නා විට කියවා තේරුම්ගැනීමට හැකිවන පරිදි සකස්කර ඇත. ඇසීම කොටස තුළ අසන දෑවල සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කර ඇත. වෙනස් ආකාරයේ අභ්‍යාස කිරීමට හැකිවන පරිදි අමතර අභ්‍යාස කොටසක්ද ඇතුළත්කර ඇත.



07 발음 ɾච්චාරණ

교사가 없는 상황에서 발음 연습을 하는 데에는 한계가 있습니다. 따라서 혼자 듣고 따라 읽으면서 발음 연습을 할 수 있도록 하였습니다. 모음, 자음의 발음은 물론 한국어 음운 현상에 대해서도 다루었으며 모두 31개의 항목으로 나누어 구성하였습니다.

ඉරුවරයෙකු නොමැතිව ɾච්චාරණ ඉගෙනගැනීම අපසසුය. එමනිසා තනිවම අසා නැවත කියවමින් ɾච්චාරණය පුහුණු වීමට හැකිවන අයුරින් සකසා ඇත. ස්වර, ව්‍යංජන පමණක් නොව වෙනත් ɾච්චාරණ නීතිද ඇතුළත්ව වගන්ති 31කින් යුක්තවේ.



08 유용한 표현 වැදගත් යෙදුම්

한국 사람들이 일상생활에서 자주 사용하는 유용한 표현을 전형적인 상황 맥락에서의 대화문을 통해 번역문과 함께 곳곳에 제시하였습니다.

කොරියානු ජාතිකයන් ඵදිනෙදා ජීවිතයේදී භාවිතාකරන ප්‍රයෝජනවත් යෙදුම් ɾදාහරණ දෙබස් මගින් විස්තර කර ඇත. සියලුම ɾදාහරණ දෙබස් සිංහලට පරිවර්තනය කර ඇත.



듣기
파일
안내


ඇසීම
ලිපිගෙ
නු මාර්ග
පදෙශ



Track 01 - Track 180

『한국어 표준교재』에 수록된 듣기 파일


සම්මත කෙරියානු භාෂා පෙළපොතේ අන්තර්ගත ඇසීමේ ලිපිගොනුව



SK 1

인사말

පෙරවදන



SK 2

신할라어와 한국어 대조

කෙරියානු භාෂාව හා සිංහල භාෂාව සංසන්දනය



K-1 - K-8

한글 익히기 I & II

කෙරියානු භාෂිය ඉගෙන ගැනීම I & කෙරියානු භාෂිය ඉගෙනීම II



G06-1 - G50-2

각 과의 문법 포인트 강의

예 G30-1 → 30과외의 문법 1에 대한 포인트 강의

එක් එක් පාඩමට අදාළ ව්‍යාකරණ දේශන

උදාහරණය G30-1 → 30වන පාඩමේ ව්‍යාකරණ 10 අදාළ දේශනය



L-06 - L-58

각 과의 듣기 확장 연습

예 L-30 → 30과외의 듣기 확장 연습

ඒ ඒ පාඩමට අදාළ ඇසීමේ අමතර අභ්‍යාස

උදාහරණය L-30 → 30 වන පාඩමේ ඇසීමේ අමතර අභ්‍යාස



P01 - P31

발음 연습

උච්චාරණ අභ්‍යාස

일러두기 විස්තරාත්මක සටහන්	2
목차 පටුන	8
교재 구성표 පෙළ පොතේ අන්තර්ගතය	10
등장 인물 මුණගැසෙන වර්ග	15
신할라어와 한국어 대조 කොරියානු භාෂාව හා සිංහල භාෂාව සසඳීම	16

한국에 대한 이해 කොරියාව පිළිබඳව දැනගනීම

31. 우리 고향은 서울보다 공기가 맑아요 අපේ රටේ සොචුල් වලට වඩා වාතය ගොඩක් පිරිසිදුයි	22
32. 복날에는 삼계탕을 먹어요 බොක්නල් (උණුසුම් වැඩීම දිනයට) දිනයට සම්භේවිටන් ආහාරයට ගන්නවා	34
33. 송편을 만드는 체험도 할 수 있어요 සොංපොන් හඳුනා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්	46
34. 아기 옷을 선물하는 게 어때요? දරුවාට ඇඳුම් නැගි විදිහට දෙන එක කොහොමද?	58
35. 한국 드라마가 재미있잖아요 කොරියන් නාට්‍ය විනෝදජනකය	70

직장문화 වැඩපොළේ සංකෘතිය

36. 단정한 모습이 좋아 보여요 පිළිවෙලකට ඇඳලා ඉන්නකොට පෙනුම හොඳයි	82
37. 출입문을 꼭 닫읍시다 ඇතුල් වීමේ / පිටවීමේ දොරටුව අතිවාර්යයෙන්ම වහමු	94
38. 일할 맛이 나요 වැඩකරන්න ආසා ගිනෙනවා	106
39. 오늘 회식을 하자고 해요 අද හෝජන සංග්‍රහයක් පවත්වන්න අදහස් කරනවා	118
40. 불쾌감을 느꼈다면 그건 성희롱이에요 අපහසුවක් දැනුනානම් එය ලිංගික හිංසනයක	130

직장생활 වැඩපොළේ ජීවිතය

41. 드라이버로 해 보세요 ඉස්කුරුල්ලු නියතීන් කරලා බලන්න	142
42. 이 기계 어떻게 작동하는지 알아요? මෙම යන්ත්‍රය වැඩකරන්නේ කොහොමද කියලා දන්නවා ද?	154
43. 철근을 옮겨 놓으세요 යකඩ කම්බි ගෙනත් තබන්න	166
44. 페인트 작업을 했거든요 හීන්ත ආලේප කරන වැඩිය කලා	178
45. 호미를 챙겼는데요 අත්මුල්ලුවනේ රැගෙන ආවේ	190



46. 더 신경 쓰도록 하자 නව හොඳට අවධානය යොමු කරමු	202
47. 재고를 파악하는 것이 중요해요 හාණ්ඩ ලේඛනය අවබෝධ කරගැනීම වැදගත්	241
48. 다치지 않도록 조심하세요 තුචාලයක් සිදු නොවන්න පරිස්සම් වෙන්න	226
49. 안전화를 안 신으면 다칠 수 있어요 ආරක්ෂිත සපත්තු පළදින්නේ නැත්නම් තුචාල වෙන්න පුළුවන්	238
50. 열심히 해 준 덕분이예요 මහත්සියෙන් කරල දෙන නිසා	250

법령 및 제도 නීති සහ රෙගුලාසි

51. 한국에 가서 일을 하고 싶은데요 කොරියාවට ගිහින් වැඩ කරන්න කැමතියි	262
52. 근로 조건이 좋은 편이에요 රැකියා කොන්දේසි හොඳයි වගේ	274
53. 외국인 등록을 하러 가요 විදේශීය ලියාපදිංචිය කරගැනීම සඳහා යනවා	286
54. 보험금을 신청하려고요 රක්ෂණ වන්දි ඉල්ලුම් කරනවා	298
55. 급여 명세서를 확인해 보세요 කරුණාකර ඔබේ ගෙවීම් පත් පරීක්ෂා කර බලන්න	310
56. 이번 여름 휴가 계획은 세웠어? මෙවර ගිම්හාන නිවාඩුවට මොනවද කරන්නේ කියල සැලසුම් කලාද?	322
57. 사업장을 변경하고 싶은데 වැඩකරන ස්ථානය මාරුකරගන්න අවශ්‍ය වුනත්	334
58. 체류 기간을 연장한 후에 꼭 신고해야 해 රැඳී සිටීමේ කාලය දීර්ඝ කල පසු අනිවාර්යයෙන්ම වාර්තා කල යුතුයි	346

직장생활용어 වැඩපොළේදී භාවිතාවන වචන

59. 산업 안전 I කාර්මික සුරක්ෂිතභාවය I	358
60. 산업 안전 II කාර්මික සුරක්ෂිතභාවය II	366

부록 අමුණුම

어휘 색인 වචන දර්ශකය	374
불규칙 용언 활용표 අවිධිමත් වචන ලැයිස්තුව	384

주제 විෂය	과 පාඨම	제목 මාතෘකාව	기능/직무 구조 කාර්ය ව්‍යුහය	어휘 වචන මාලාව	문법 සංවාදය	정보/문화 තොරතුරු / සංස්කෘතිය
예비편 සැලසුම මාරු කිරීම	1	한글 익히기 I <small>කොරියානු හෝඩිය ඉගෙන ගැනීම I</small>				
	2	한글 익히기 II <small>කොරියානු හෝඩිය ඉගෙන ගැනීම II</small>				
	3	교실 한국어 <small>පන්ති කාමරයේ කොරියන් භාෂාව</small>				
	4	안녕하세요 <small>ආයුබෝවන්</small>				
	5	주말 잘 보내세요 <small>සති අන්තය හොඳින් ගත කරන්න</small>				
기본생활 සාමාන්‍ය ජීවිතය	6	저는 투안입니다 <small>මම තුචාන්</small>	자기소개하기 <small>තමන්ව හඳුන්වාදීම</small>	나라 <small>රටවල්</small> 직업 <small>රැකියා</small>	입니다 입니까	인사 예절 <small>ආචාර කිරීමේ පුරුදු</small>
	7	여기가 사무실이에요 <small>මෙතන කාර්යාලයයි</small>	장소 및 물건 묻고 대답하기 <small>ස්ථාන සහ භාණ්ඩ පිළිබඳ විමසීම සහ පිළිතුරු දීම</small>	장소 <small>ස්ථාන</small> 물건 <small>භාණ්ඩ</small>	이/가 이에요/예요	한국의 좌식 문화 <small>කොරියානු බිම වාඩි වීමේ සංස්කෘතිය</small> 생활필수품 <small>දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ</small>
	8	12시 30분에 점심을 먹어요 <small>12.30 ට දිවා ආහාරය ගන්නවා</small>	일과 시간 묻고 대답하기 <small>දින වර්ගය සහ වෙලාවන් විමසා ප්‍රශ්න වලට පිළිතුරු දීම</small>	일과 <small>දින වර්ගය</small> 시간 <small>කාලය</small>	-아요/어요 예(시간)	출근 시간을 지킵시다 <small>නිවාදී වේලාවට රැකියාවට යන සිවිත පුරුදු</small>
	9	가족이 몇 명이에요? <small>පවුලේ සාමාජිකයන් කී දෙනෙක් සිටියදී?</small>	가족에 대해 묻고 대답하기 <small>පවුල පිළිබඳ විමසා පිළිතුරු ලබා දීම</small>	가족 <small>පවුල</small> 외모와 성격 <small>වෙනුව සහ චරිතය</small>	하고 예(장소)	높임말과 반말 <small>උසස්/ගෞරවනීය භාෂාව සහ සාමාන්‍ය කරා කරන භාෂාව</small>
	10	어제 도서관에서 한국어를 공부했어요 <small>ඊයේ පුස්තකාලයේ සිට කොරියානු භාෂාව ඉගෙන ගත්තා</small>	날짜와 장소 묻고 대답하기 <small>කාලගුණය සහ ස්ථානය විමසා පිළිතුරු සැපයීම.</small>	날짜와 요일 <small>දිනය / දවස</small> 장소와 동작 <small>ස්ථානය සහ ක්‍රියාකාරකම්</small>	-았/었- 에서	한국의 공휴일 <small>කොරියාවේ ජාතික නිවාඩු දින</small>
	11	사과 다섯 개 주세요 <small>ඇපල් ගෙඩි පහක් දෙන්න</small>	물품 구매하기 <small>භාණ්ඩ මිලදී ගැනීම</small>	과일과 식료품 <small>පළතුරු සහ ආහාරපාන</small> 화폐와 물품 구매 <small>මුදල් සහ භාණ්ඩ මිලදී ගැනීම</small>	주세요 -아/어 주세요	의류 <small>ආඳුම්</small>
	12	병원 옆에 약국이 있어요 <small>රෝහල ඊහා පැත්තේ බෙහෙත් ශාලාව තිබෙනවා</small>	위치와 길 찾기 <small>ස්ථාන සහ පාරවල් සෙවීම</small>	이동 동사 <small>චලනය දැක්වන ක්‍රියාපද</small> 위치와 방향 <small>ස්ථාන සහ දිශාවන්</small>	-(으)세요 (으)로	길거리 <small>අතුරු පාර</small>
	13	시청 앞에서 일곱 시에 만나요 <small>නගර ශාලාව ඉදිරි පිට දී 7ට හමුවෙනවා</small>	약속 시간과 장소를 정하기 <small>පොරොන්දු වූ වෙලාව හා ස්ථානය තීරණය කිරීම</small>	상태 1 <small>තත්වය 1</small> 상태 2 <small>තත්වය 2</small>	-고 싶 -(으) 러까요	한국 사람들이 인사로 하는 약속 <small>කොරියානු ජාතිකයන් ආචාර ලෙස කරන පොරොන්දු</small>
	14	저는 비빔밥을 먹래요 <small>මම පිබිම්පඬි කන්නම්</small>	음식 주문하기 <small>කෑම ඕවර් කිරීම</small>	식당 <small>ආපන ශාලාව</small> 음식의 맛 <small>කෑම රස</small>	-(으)래 요 안	음식 메뉴 <small>කෑම මෙනුව</small>
	15	날씨가 맑아서 기분이 좋아요 <small>කාලගුණය පැහැදිලි නිසා සිතට සතුටුයි.</small>	날씨와 기분 이야기하기 <small>කාලගුණය සහ හැගීම් ප්‍රකාශ කිරීම</small>	날씨와 계절 <small>කාලගුණය සහ සෘතු</small> 기분과 감정 <small>විභව සතුට අසතුට සහ හැගීම්</small>	-네요 -아서/ 어서	한국의 사계절 <small>කොරියාවේ සෘතු හතර</small>
	16	시간이 있을 때 주로 테 니스를 치러 가요 <small>වෙලාව තිබෙන වෙලාවට නිතරම වෙනස් ක්‍රීඩාකරන්න යනවා</small>	취미 이야기하기 <small>විනෝදාංශ පැවසීම</small>	취미 <small>විනෝදාංශ</small> 운동 <small>ක්‍රීඩා</small>	-(으)ㄹ 때 -(으)러 가 다	취미 활동 프로그램 <small>විනෝදාංශ ක්‍රීඩා වැඩසටහන්</small>
	17	휴가 때 제주도에 다녀 올 거예요 <small>නිවාඩුවේ දී ජේජු ප්‍රාන්තය යන්න ඉන්නවා</small>	여행 경험 및 계획 이야기하기 <small>සංචාරක අත්දැකීම් හා සැලසුම් පිළිබඳව කතා කිරීම</small>	여행지 <small>සංචාරක ස්ථාන</small> 여행 준비와 활동 <small>සංචාරය සඳහා සූදානම් හා ක්‍රියාකාරකම්</small>	-아/어 보다 -(으)ㄹ 거예요	한국의 관광지 <small>කොරියාවේ සංචාරක ස්ථාන</small>



주제 비율	과 비율	제목 비율	기능/직무 구조 비율	어휘 비율	문법 비율	정보/문화 비율
일상 및 여가 생활	18	버스나 지하철을 타고 가요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	교통수단과 소요 시간 말하기 편의시설을 설명하고 안내하는 일	교통 편의시설 이동 편의시설을 설명하고 안내하는 일	(이)나, 에서 까지	대중교통 이용 방법 편의시설을 설명하고 안내하는 일
	19	거기 한국가거지요? 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	전화하기 인터넷에 대해 말하기 편의시설을 설명하고 안내하는 일	전화 편의시설 인터넷 편의시설을 설명하고 안내하는 일	-지요 -고	생활에 유용한 전화번호 편의시설을 설명하고 안내하는 일
	20	저는 설거지를 할게요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	집안일 부탁하기 편의시설을 설명하고 안내하는 일 집안일 말하기 편의시설을 설명하고 안내하는 일	청소 편의시설 집안일 편의시설을 설명하고 안내하는 일	-(으)르게 요 -는 것	쓰레기 종량제와 분리수거 편의시설을 설명하고 안내하는 일
	21	상 차리는 것을 도와줄까요? 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	설명하기 편의시설을 설명하고 안내하는 일 허락 구하기 편의시설을 설명하고 안내하는 일	약속 편의시설을 설명하고 안내하는 일 초대 편의시설을 설명하고 안내하는 일	-는데/ (으)는데 -(으)르 까요	집들이 선물 편의시설을 설명하고 안내하는 일
	22	무단횡단을 하면 안 돼요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	금지하기 편의시설을 설명하고 안내하는 일 이유 말하기 편의시설을 설명하고 안내하는 일	금지 편의시설을 설명하고 안내하는 일 하면 안 되는 행동 편의시설을 설명하고 안내하는 일	-(으)면 안 되다 -(으)니까	공공장소 표지판 편의시설을 설명하고 안내하는 일
	23	어른께는 두 손으로 물건을 드려야 돼요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	높임말 말하기 편의시설을 설명하고 안내하는 일 조언하기 편의시설을 설명하고 안내하는 일	어휘 높임 편의시설을 설명하고 안내하는 일 생활 예절 편의시설을 설명하고 안내하는 일	-(으)시- -아야/어 야 되다/하 다	한국인들에게 나이란? 편의시설을 설명하고 안내하는 일
	24	한국 영화를 보면서 공부 해요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	공부 방법 말하기 편의시설을 설명하고 안내하는 일 신청 방법 설명하기 편의시설을 설명하고 안내하는 일	공부 편의시설을 설명하고 안내하는 일 교육 편의시설을 설명하고 안내하는 일	-(으)면서 -기 쉽다/ 어렵다	외국인 근로자 교육 프로그램 편의시설을 설명하고 안내하는 일
	25	일요일마다 교회에 가요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	빈도 표현하기 편의시설을 설명하고 안내하는 일 소원 말하기 편의시설을 설명하고 안내하는 일	종교 편의시설을 설명하고 안내하는 일 종교 활동 편의시설을 설명하고 안내하는 일	마다 -았으면/ 있으면 좋 겠다	종교 행사 편의시설을 설명하고 안내하는 일
필수 기능	26	밥을 먹은 후에 이 약을 드세요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	순서 말하기 편의시설을 설명하고 안내하는 일 금지하기 편의시설을 설명하고 안내하는 일	신체 편의시설을 설명하고 안내하는 일 증상 편의시설을 설명하고 안내하는 일	-(으)나 후 에 -지 마 세요	가정 비상약 편의시설을 설명하고 안내하는 일
	27	어디가 아프십니까? 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	조건 말하기 편의시설을 설명하고 안내하는 일 증상 묻고 대답하기 편의시설을 설명하고 안내하는 일	병원 편의시설을 설명하고 안내하는 일 치료 편의시설을 설명하고 안내하는 일	-(으)면 -부/습 니까, -부/습 니다	외국인 근로자 센터 진료 안내 편의시설을 설명하고 안내하는 일
	28	통장을 만들려고 왔어요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	의도 말하기 편의시설을 설명하고 안내하는 일 방법 표현하기 편의시설을 설명하고 안내하는 일	은행 편의시설을 설명하고 안내하는 일 은행 업무/현금인출기 편의시설을 설명하고 안내하는 일	-(으)려고 -(으)면 되 다	외국인 근로자 전용 금융 서비스 편의시설을 설명하고 안내하는 일
	29	필리핀으로 엽서를 보내고 싶은데요 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	편지 보내기 편의시설을 설명하고 안내하는 일 요청하기 편의시설을 설명하고 안내하는 일	우편물 편의시설을 설명하고 안내하는 일 소포/택배 편의시설을 설명하고 안내하는 일	(으)로 -(으)십 시오	국제 특급 우편 서비스 편의시설을 설명하고 안내하는 일
	30	거기에서 태권도를 배울 수 있어요? 비밀번호를 입력하고 승객을 안내하는 일을 하세요	이용 문의하기 편의시설을 설명하고 안내하는 일 교육 신청하기 편의시설을 설명하고 안내하는 일	교육 및 서비스 편의시설을 설명하고 안내하는 일 외국인력 지원 센터 이용 편의시설을 설명하고 안내하는 일	-(으)는 수 있다/없 다 -(으)려면	외국인 근로자를 위한 지원 기관 편의시설을 설명하고 안내하는 일

주제 বিষয়	과 පාඨම	제목 මාතෘකාව	기능/직무 구조 කාර්ය ව්‍යුහය	어휘 වචන මාලාව	문법 සංවාදය	정보/문화 තොරතුරු / සංස්කෘතිය
한국에 대한 이해 ලෝකයේ ලැබෙමින් පවතින දැනුම	31	우리 고향은 서울보다 공기가 맑아요 අපේ රටේ සොඩුල් වලට වඩා වාතය ගොඩක් පිරිසිදුයි	날씨 표현하기 කාලගුණය වාර්තා කිරීම 비교하기 සංසන්ධනය කිරීම	날씨 කාලගුණය 도시의 특성 නගර වල විශේෂ ලක්ෂණ	-지만 보다	한국의 행정구역 කොරියාවේ පරිපාලන දිස්ත්‍රික්ක
	32	복날에는 삼계탕을 먹어요 බොක්නල් (උණුසුම වැඩිම දිනයට) දිනයට සම්පේට්ටන් ආහාරයට ගන්නවා	한국의 음식 문화 알기 කොරියාවේ ආහාරපාන හා සම්බන්ධ සංස්කෘතිය පිළිබඳ දැනගැනීම 조리법 설명하기 අහර පිලියෙල කරන ආකාරය	계절 음식 සෘතු වලට ආවේනික අහර 재료 및 조리법 අමුද්‍රව්‍ය හා සාදන ආකාරය	-(으)ㄴ -아서/어서	특별한 날 먹는 음식 විශේෂ දිනවලදී ආහාරයට ගන්න කෑම ජාති
	33	송편을 만드는 체험도 할 수 있어요 සොංපෙසන් හඳුනා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්	추측하기 අනුමාන කිරීම 계획 말하기 සැලැස්ම ගැන කතා කිරීම	설날 අලුත් අවුරුද්ද 추석 වූසෝක්	-겠- -는	한국의 명절 කොරියාවේ නිවාඩු
	34	아기 옷을 선물하는 게 어때요? දරුවාට ඇඳුම් තෑගි විදිනට දෙන එක කොහොමද?	추천하기 අනුමාන කිරීම 순서 말하기 පිළිවෙල ගැන කතා කිරීම	특별한 날 විශේෂ දින 결혼 문화 විවාහ සංස්කෘතිය	-는 게 어때요 -고 나서	한국인의 경조사 කොරියානුවන්ගේ පවුල් වල වැදගත් සිදුවීම්
	35	한국 드라마가 재미있잖아요 කොරියන් නාට්‍ය විනෝදජනකය	이유 말하기 හේතුදැක්වීම 추측하기 අනුමාන කිරීම	한류 කොරියන් නව කලාව 경제 및 산업 කර්මාන්ත සහ කොරියන් අර්ථිකය	-잖아요 -는/(으)ㄴ 것 같다	한류 여행 හන්ලූසු සංචාර
직장 문화 ආර්ථිකයේ මූලධර්ම	36	단정한 모습이 좋아 보여요 පිළිවෙලකට ඇඳලා ඉන්නකොට පෙනුම හොඳයි	복장 설명하기 ඇඳුම පිළිබඳ විස්තර කිරීම 충고하기 උපදෙස් දීම	복장 ඇඳුම 태도 ආකල්ප	-아/어 보 이다 -게	작업 현장의 복장 වැඩකරන තැන අදින ඇඳුම
	37	출입문을 꼭 닫으시다 ඇතුල් වීමේ / පිටවීමේ දොරටුව අතිවාරයකරම වහමු	기숙사 주의사항 알리기 නේවාසිකාගාරයේ දී අවධානය යොමු කළ යුතු කරුණු දැනවීම වහමු	기숙사 නේවාසිකාගාරය 냉난방기 වායු සම්කරණ,නාපකය	-(으)버 시다 -는 동안	한국의 주거 형태 කොරියාවේ වාසස්ථාන ප්‍රභේද
	38	일할 맛이 나요 වැඩකරන්න ආසා හිඟෙනවා	직장의 분위기 소개하기 වැඩපලේ පරිසරය 동료와의 갈등 표현하기 වටපිටාව හඳුන්වා දීම, සම්පේවකය සහම ඇති ගැටුම් පැහැදිලි කර දීම	직장의 분위기 වැඩපලේ පරිසරය 동료와의 갈등 වටපිටාව සම සේවකයන්ගේ ගැටුම්	-는/(으)ㄴ 편이다 -다고 하 다	직장 내에서의 호칭 වැඩපලේ තනතුරු
	39	오늘 회식을 하자고 해요 අද හෝජන සංග්‍රහයක් පවත්වන්න අදහස් කරනවා	회식 일정 공지하기 හෝජන සංග්‍රහ කාලසටහන නිවේදනය කිරීම 새 직원 소개하기 නව කාර්ය මණ්ඩලයන් හඳුන්වා දීම	회식 හෝජන සංග්‍රහ 직장에서의 모임 වැඩ රැස්වීම්	-자고 하 다 -(으)라고 하다	한국의 회식 문화 කොරියානු ආහාර සංස්කෘතිය
	40	불쾌감을 느꼈다면 그건 성희롱이에요 අපහසුවක් දැනුනානම් එය ලිංගික හිංසනයක	성희롱 예방 조언하기 ලිංගික හිංසනය වැලැක්වීම සඳහා වන උපදෙස් 성추행에 대한 강의 듣기 ලිංගික හිංසනය පිළිබඳව පන්තිවලට සවන්දීම	성희롱 ලිංගික හිංසනය 성희롱 대처 방법 ලිංගික හිංසනය නවත්වන නීති	-냐고 하 다 간접화법의 축약형	성희롱의 개념과 처벌 ලිංගික හිංසනයේ අර්ථදැක්වීම හා දඩුවම්
	41	드라이버로 해 보세요 ඉස්කුරුල්ලු නියමින් කරලා බලන්න	작업 도구 제한하기 වැඩට භාවිතාකරන උපකරණ යෝජනා කිරීම 작업 상황 설명하기 වැඩ විස්තර කිරීම	제조업 수공구 නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන අත් උපකරණ 제조업 기계 නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන යන්ත්‍ර සූත්‍ර	(으)로 -고 있다	작업에 필요한 도구 වැඩකරන උපකරණ යෝජනා කිරීම / වැඩ පරිසරය විස්තර කිරීම
	42	이 기계 어떻게 작동하는지 මේම යන්ත්‍රය වැඩකරන්නේ කොහොමද සියලු දන්නවා ද?	기계 작동법 설명하기 යන්ත්‍රය වැඩකරන ආකාරය පැවසීම 작업 보고하기 වැඩ වාර්තා කිරීම	기계 작동 යන්ත්‍රය වැඩකරන ආකාරය 포장 작업 ඇසිරීමේ වැඩ	-는지 알 다/모르 다 -(으)ㄴ 것 같다	안전한 도구 및 기계 사용법 ආරක්ෂා සහිත උපකරණ හා යන්ත්‍ර භාවිතා කරන ආකාරය



주제 비율	과 비율	제목 비율	기능/직무 구조 비율	어휘 비율	문법 비율	정보/문화 비율
직장 생활 20%	43	철근을 옮겨 놓으세요 작업을 할 때 안전을 지켜주세요	작업 지시하기 작업 확인하기	건설 현장 유통업 포장	- 아/어 놓다 - 지요	건설 현장의 중장비
	44	페인트 작업을 했거든요 작업을 마치고 정리 정돈을 하세요	작업장 환경 묘사하기 정리 정돈 말하기	작업장 환경 폐기물과 정리 도구	- 거든요 - 아/어/어지다	작업 도구 정리 정돈
	45	호미를 챙겼는데요 작업을 할 때 필요한 도구를 챙기세요	작업 변경 요구하기 작업 요청하기	농업 1 농업 2	- 는데요 - 기 전에	한국 농촌의 사계절
	46	더 신경 쓰도록 하자 안전사고 예방을 위해 주의하세요	문제 원인 찾기 해결 방안 말하기	축산업 어업	- 도록 하다 - 게 되다	축산업과 어업 현장의 직업
	47	재고를 파악하는 것이 중요해요 작업 현장의 재고 상황을 파악하세요	업무 관리하기 업무 실수 말하기	창고 관리 가구 제조	- 는 것이 중요 하다 -(으)ㄹ 것이다	직장에서의 칭찬 노하우
	48	다치지 않도록 조심하세요 작업 중 안전사고를 예방하세요	기계 작업 시 주의사항 말하기 위험 상황 대처하기	기계 작업 재해	-(으)ㄴ 적이 있다/없다 - 지 않도록 조 심하다	작업장 사고
	49	안전화를 안 신으면 다 칠 수 있어요 안전사고 예방을 위해 안전화를 꼭 신으세요	위험 상황 예방하기 위험 가능성 경고하기	보호구 작업장 사고	-(으)ㄹ 수 있다 - 기 때문에	신체 기관과 보호구
	50	열심히 해 준 덕분에요 작업 성과를 축하합니다	업무 평가하기 건강 말하기	안전 수칙 건강 증진	-(으)ㄴ 덕분에 - 기로 하다	건강을 위한 스트레칭
주제 비율	과 비율	제목 비율	기능/직무 구조 비율	어휘 비율	활동 비율	정보/문화 비율
법령 및 제도 10%	51	한국에 가서 일을 하고 싶는데요 고용허가제에 대해 알아보겠습니다	고용허가제에 대해 묻고 답하기 EPS-TOPIK에 대해 문의하기	고용허가제 한국어능력시험	EPS - TOPIK 신청서 작성하기 EPS-TOPIK 시험	고용허가제 이해하기
	52	근로 조건이 좋은 편이 예요 근로계약서 내용을 확인하고 체결하세요	근로계약서 내용 문의하기 근로 계약 체결하기	근로 조건 취업 절차	표준근로계약 서 작성하기 표준근로계약서 내용	표준근로계약서 내용



주제 විෂය	과 පාඨම	제목 මාතෘකාව	기능/직무 구조 කාර්ය ව්‍යුහය	어휘 වචන මාලාව	활동 ක්‍රියාකාරකම්	정보/문화 තොරතුරු / සංස්කෘතිය
법 규 제 도 규 정 제 도 규 정	53	외국인 등록을 하러 가요 විදේශීය ලියාපදිංචිය කරගැනීම සඳහා යනවා	입국 심사 받기 ආගමන සමාලෝචනය ලබා ගැනීම 외국인 등록하기 විදේශීය ලියාපදිංචි වීම	입국 절차 ඇතුළුවීමේ ක්‍රියාවලිය 외국인 등록 විදේශීය ලියාපදිංචි වීම	취업 교육 이해하기 සේවා පුහුණුව තේරුම් ගැනීම	외국인 등록 විදේශීය ලියාපදිංචිය
	54	보험금을 신청하려고요 රක්ෂණ වන්දි ඉල්ලුම් කරනවා	보험 가입하기 රක්ෂණ සැලසුමක් ලබා ගැනීම (ලියාපදිංචි වෙනවා) 보험금 청구하기 රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම	보험 가입 රක්ෂණ සැලසුමක් ලබා ගන්නවා 보험금 청구 රක්ෂණ වන්දි ඉල්ලනවා	보험 안내 이해하기 රක්ෂණ සැලසුම් තේරුම් ගැනීම	외국인 근로자 보험 විදේශීය කම්කරු රක්ෂණ
	55	급여 명세서를 확인해 보세요 කරුණාකර ඔබේ ගෙවීම් පත් පරීක්ෂා කර බලන්න	급여 명세서 확인하기 වැටුප් වාර්තාව පරීක්ෂා කිරීම 수당 확인하기 අමතර ගෙවීම් පරීක්ෂා කිරීම	급여와 세금 වැටුප් සහ බදු 수당 අමතර දීමනා	급여 명세서 읽기 වාර්තාවේ ඉතිරි කොටස කියවීම	월급 මාසික වැටුප්
	56	이번 여름 휴가 계획은 세웠어? මෙවර සිම්හාන නිවාඩුවට මොනවද කරන්නේ කියලා සැලසුම් කලාද?	휴가 알아보기 නිවාඩු ගැන දැනගැනීම 병가 신청하기 ලෙඩ් නිවාඩු දැමීම	휴가 නිවාඩු 병가 ලෙඩ් නිවාඩු	휴가 신청서 이해하기 නිවාඩු අයදුම් කරන ආකාරය අවබෝධ කරගැනීම	휴가에 대한 근로 기준법의 이해 නිවාඩු පිලිබඳව කම්කරු නීතිය අවබෝධ කරගැනීම
	57	사업장을 변경하고 싶는데 වැඩකරන ස්ථානය මාරුකරන න්න අවශ්‍ය වුනත්	사업장 변경 절차 알아보기 වැඩකරන ස්ථානය මාරුකරන ක්‍රියාවලිය දැනගැනීම 일시 출국 절차 확인하기 තාවකාලිකව රටින් පිට වීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම	사업장 변경 වැඩකරන ස්ථානය මාරුකිරීම 조기 귀국과 일시 출국 නියමිත කාලයට පෙර ආපසු යාම හා තාවකාලිකව රටින් පිටවීම	재입국 허가 동의서 이해하기 නැවත කොරියාවට ඇතුළුවීමට අවසර දීමේ ලේඛනය අවබෝධ කරගැනීම	사업장 변경 වැඩකරන ස්ථානය වෙනස් කිරීම
	58	체류 기간을 연장한 후 에 꼭 신고해야 해 රැඳී සිටීමේ කාලය දීර්ඝ කල පසු අනිවාර්යයෙන් වාර්තා කල යුතුයි	체류 연장 절차 알아보기 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමේ ක්‍රියා පටිපාටිය දැනගැනීම 체류 자격 변경 이해하기 රැඳී සිටීමේ යෝග්‍යතා තාවය වෙනස්වීම අවබෝධ කරගැනීම	체류 기간 연장 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීම 체류 자격 රැඳී සිටීමේ යෝග්‍යතා තාවය	체류 기간 연장 신청서 작성하기 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීම	체류 기간 연장 신청 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අයදුම් කිරීම
직 업 안 전 교육 내용 규 정	59	산업 안전 I කාර්මික සුරක්ෂිතභාවය 01	산업 안전표지 익히기 කාර්මික ආරක්ෂණ සලකුණු හඳුනා ගන්න 제조업 관련 안전 수칙 익히기 නිෂ්පාදනයට සම්බන්ධ ආරක්ෂක උපදෙස් හඳුනා ගන්න	산업 안전 표지 කාර්මික ආරක්ෂණ සලකුණු 제조업 관련 안전 수칙 නිෂ්පාදනයට සම්බන්ධ ආරක්ෂක උපදෙස්		직업병 වෘත්තීය නිසාවෙන් ඇතිවන රෝගාබාධ
	60	산업 안전 II කාර්මික සුරක්ෂිතභාවය 02	건축업 관련 안전 수칙 익히기 ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට සම්බන්ධ ආරක්ෂක උපදෙස් හඳුනා ගන්න	건축업 관련 안전 수칙 ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට සම්බන්ධ ආරක්ෂක උපදෙස්		직업병 예방 වෘත්තීය නිසාවෙන් ඇතිවන රෝගාබාධ වැළැක්වීම



선생님 ගුරුතුමා



리한 රිහන් පාකිස්ථානය



투안 තුඅන් වියට්නාමය



바루 ඩරු ඉන්දුනීසියාව



아딧 අදිත් තායිලන්තය



카림 කරිම උස්බෙකිස්ථානය



바트 බාන් මොන්ගෝලියාව



칸 කාන් කාම්බෝජය



타타 තාතා ඉන්දුනීසියාව



이반 ඉබාන් උස්බෙකිස්ථානය



인디카 ඉන්දික ශ්‍රී ලංකාව



리리 ලීලී චීනය



수피카 සුපිකා සුපිකා



흐영 හ්ඔන් වියට්නාමය



모니카 මොනිකා ශ්‍රී ලංකාව



수루 සුරු චීනය



박지훈 පාක් ජි හුන් කොරියාව



김건우 කිම් ගෙන් වු කොරියාව



이미영 ඉ මී යෙන් කොරියාව



정소희 ජෙන් සොන් හේ කොරියාව



이민우 ඉ මින් වු කොරියාව

1 භාෂා පවුල



සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් වන අතර කොරියන් භාෂාව අල්තායි භාෂා පවුලට අයත්වේ.

	භාෂා පවුල	භාෂා පවුලට අයත් භාෂා
සිංහල භාෂාව	ඉන්දු යුරෝපීය භාෂා පවුල	හින්දි, පන්ජාබි, බොගාලි සහ නේපාලි වැනි භාෂා
කොරියන් භාෂාව	අල්තායි භාෂා පවුල	තුර්කි, උස්බෙක් සහ කසාක් වැනි භාෂා

2 උච්චාරණය

- සිංහල භාෂාවෙහි කෙටි ස්වර අ, ඉ, උ, එ, ඔ, ඇ, ඍ /a, i, u, e, o, æ, ə/ 7ක් වන අතර මෙම කෙටි ස්වර සියල්ලක්ම දීර්ගව උච්චාරණය කළහැකි දීර්ඝ ස්වරයන්ද ඇත. කොරියන් භාෂාවෙහි කෙටි ස්වර 7ක් වන අතරි (අ)ස්වරය සිංහල භාෂාවෙහි දක්නට නොලැබේ.
- සිංහල භාෂාවේ, උච්චාරණය අනුව වර්ග කෙරෙන ව්‍යංජන ගණන 24ක් වන අතර කොරියන් භාෂාවේ 21ක් වේ. සිංහලයෙහි ස්පර්ශ මූලික වශයෙන් සෝෂාකාර සහ අසෝෂාකාර ලෙස වර්ග කෙරේ. කොරියන් භාෂාව ගත්කල ව්‍යංජන උච්චාරණය කරන විට පිටවන වාතයෙහි ප්‍රබලත්වය අනුව අල්පප්‍රාණ, මහාප්‍රාණ, උගුරට බර දී කරන ශබ්ද ලෙස වර්ග කරනු ලැබේ.
- සිංහලයෙහි 'ෆ[f]' සහ මූර්තජ 'ට[t]', 'ඩ[d]' ශබ්දයන් ඇති නමුත් කොරියන් භාෂාවේ මෙම ශබ්දයන් දක්නට නොලැබේ. සිංහලයෙහි [l] සහ [r] ශබ්දයන්ට 'ල' සහ 'ර' ලෙස වෙන්වෙන් වූ අක්ෂරයන් තිබුනද කොරියන් භාෂාවේ මෙම ශබ්දයන් දෙකටම එකම අක්ෂරය යොදාගැනේ. 'ෂ' ව්‍යංජන ස්වර දෙකක් අතරට යෙදෙන විට [r] ලෙස උච්චාරණය කරන අතර හල්කිරීමක් ලෙස යෙදෙන විට [l] ලෙස උච්චාරණය කරනු ලැබේ.
- සිංහල භාෂාවේ 'ෆ[f]' අක්ෂරය ශුද්ධ සිංහල ව්‍යංජනයක් නොවන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ණයට ගත් වචන කියවීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ.



3 ව්‍යාකරණ

1) පද ගැලපීම

කොරියන් භාෂාවේ වාක්‍යයක පද ගැලපීම සිංහල භාෂාවේ වාක්‍යයක පද ගැලපීම හා සමාන වේ.

① සිංහල සහ කොරියන් භාෂාවන්හි වාක්‍ය ව්‍යුහය 'උක්තය + කර්මය + අධ්‍යානය(S+O+V)' ස්වරූපය ගන්නා බැවින් අධ්‍යානය සෑම විටම වාක්‍යයක අවසානයේ යෙදේ. එනමුත් වාක්‍යයක් තුළ මෙම පද වර්ග සාපේක්ෂ වශයෙන් ස්ථාන මාරු කර ලිවීමට හැකි අතර අර්ථයෙහි වෙනසක් සිදු නොවනු ඇත.

සිංහල භාෂාව	මම	මල්වලට	කැමතියි.
කොරියන් භාෂාව	나는	꽃을	좋아한다.

② භාෂාවන් දෙකෙහිම වාක්‍යයක නාම පදයක හෝ ක්‍රියා පදයක පවත්නා ගුණයක් විස්තර කිරීමට භාවිතා කරන විශේෂණ පද සෑම විටම නාම පදයට හෝ ක්‍රියා පදයට ඉදිරිපසින් ලියනු ලැබේ.

සිංහල භාෂාව	ලස්සන	+	මල්	→	ලස්සන මල්
කොරියන් භාෂාව	예쁘다	+	꽃	→	예쁜 꽃

③ භාෂාවන් දෙකෙහිම වාක්‍යයක නාම පදයක හෝ ක්‍රියා පදයක පවත්නා ගුණයක් විස්තර කිරීමට භාවිතා කරන විශේෂණ පද සෑම විටම නාම පදයට හෝ ක්‍රියා පදයට ඉදිරිපසින් ලියනු ලැබේ.

සිංහල භාෂාව	ඇඳුම් මිලදී ගන්න	+	ඕනේ	→	ඇඳුම් මිලදී ගන්න ඕනේ
කොරියන් භාෂාව	옷을 사다	+	싶다	→	옷을 사고 싶다

2) පහත වාක්‍යයෙහි '가다' අර්ථය ගත් 'යනවා' යන්න වර්තමාන කාල ක්‍රියාපදයකි. මෙම පදයෙහි කුමන කොටසින් ක්‍රියාප්‍රකෘතිය පිළිබිඹු කරන්නේද කුමන කොටසින් වර්තමාන කාලය පිළිබිඹු කරන්නේද යන්න වෙන්කොට හඳුනාගැනීම අපහසුය. තවත් උදාහරණයක් සලකා බැලුවහොත්, 'නැවය' යන්න '목적했다' යන අර්ථය වන අතර මෙම පදය ස්ත්‍රීලිංග, ඒක වචන, ප්‍රථම පුරුෂ, අතීත කාල ක්‍රියාපදයකි. එහෙත් මෙම ක්‍රියාපදයේ කුමන කොටසින් ක්‍රියාප්‍රකෘතිය පිළිබිඹු කරන්නේද, කුමන කොටසින් ප්‍රථම පුරුෂ යන්න පිළිබිඹු කරන්නේද එසේත් නැතහොත් කුමන කොටසින් ඒක වචන යන්න අතීත කාලය යන්න පිළිබිඹු කරන්නේද වෙන්කොට හඳුනා ගැනීම අපහසුය.



3) සිංහල භාෂාවෙහි නාමපද, ලිංගභේදය(ස්ත්‍රී/පුරුෂ/නපුංසක), වචනභේදය(ඒක වචන/බහුවචන), ප්‍රාණවාචී/අප්‍රාණවාචී ලෙස වර්ගීකරණය කරනු ලබන අතර මීට අනුකූලව අධ්‍යානයේ ස්වරූපය වෙනස්වනු ඇත.

① සිංහල භාෂාවෙහි කර්තෘ නාමපදයේ ලිංගභේදයට අනුව අධ්‍යානය වෙනස් වේ. එහෙත් කොරියන් භාෂාවේ කර්තෘ නාමපදයේ ලිංගභේදයට අනුව අධ්‍යානයේ වෙනස්වීමක් සිදු නොවේ.

සිංහල භාෂාවෙහි කර්තෘ '엄마(අම්මා)' වේද '아버지(තාත්තා)' වේද යන්නට අනව '가다(යනවා)' හි අතීත කාලය පිළිවෙලින් 'ගියාය' සහ 'ගියේය' ලෙස වෙනස්ව ප්‍රකාශ කරන නමුත් කොරියන් භාෂාවෙහි ලිංග භේදයක් නොමැතිව '갔다 (ගියා)' ලෙස ප්‍රකාශ කරනු ලැබේ.

සිංහල භාෂාව	අම්මා	මල්වලට	ගියායි.
	තාත්තා		ගියේය.
කොරියන් භාෂාව	엄마	집에	갔다.
	아버지		

② සිංහල භාෂාවෙහි කර්තෘ ඒකවචන ද බහුවචන ද යන්නට අනුව අධ්‍යානය වෙනස් වේ. උදාහරණයක් ලෙස '가다' අධ්‍යානය යෙදෙන අවස්ථාවකදී, කර්තෘ ඒකවචන නම් 'කරයි' ලෙසත් බහුවචන නම් 'කරති' ලෙසත් ලියනු ලැබේ. නමුත් කොරියන් භාෂාවේ නාමපදය ඒක වචන වේද බහුවචන වේද යන්න පිළිබඳ නොසලකා එකම අධ්‍යාන ක්‍රමයට ලියනු ලැබේ.

සිංහල භාෂාවෙහි කර්තෘ '엄마(අම්මා)' වේද '아버지(තාත්තා)' වේද යන්නට අනව '가다(යනවා)' හි අතීත කාලය පිළිවෙලින් 'ගියාය' සහ 'ගියේය' ලෙස වෙනස්ව ප්‍රකාශ කරන නමුත් කොරියන් භාෂාවෙහි ලිංග භේදයක් නොමැතිව '갔다 (ගියා)' ලෙස ප්‍රකාශ කරනු ලැබේ.



සිංහල භාෂාව	ශිෂ්‍යයාව	පාඩම්	කරයි.
	ශිෂ්‍යාවෝ		කරති.
කොරියන් භාෂාව	학생이	공부를	한다.
	학생들이		

③ සිංහල භාෂාවේ කර්තෘ ප්‍රාණවාචී ද අප්‍රාණවාචී ද යන්න මත අධ්‍යයනයේ ස්වරූපය වෙනස්වෙයි. '있다 (යමක්/යම්කෙනෙක් ඇත)' යන අර්ථය දෙන වාක්‍යයක කර්තෘ ප්‍රාණවාචීනම් 'නියෙනවා' ලෙසත් කර්තෘ අප්‍රාණවාචී නම් 'ඉන්නවා' ලෙසත් ලියනු ලැබේ. එහෙත් කොරියන් භාෂාවේ ප්‍රාණවාචී ද අප්‍රාණවාචී ද යන්න පිළිබඳ නොසලකා '있다' යන ක්‍රියාපදය භාවිතා කරනු ඇත.

සිංහල භාෂාව	පොත	කාමරය ඇතුළේ	කරයි.
	ශිෂ්‍යාවෝ		කරති.
කොරියන් භාෂාව	책	방 안에	있다.
	학생		

4) සිංහල භාෂාවේ වාක්‍යයක අධ්‍යයනය ලෙස විශේෂණ පදයක් යෙදෙන විට ඇදුමක්(ජදවමක්) නොමැතිව ලිවිය හැකි අතර ක්‍රියාපද හා සමානව අධ්‍යයනයේ හැඩයේ වෙනසක් හට නොගනියි. එසේම අධ්‍යයනය ලෙස යෙදෙන විශේෂණ පදයක් අතින් කාලයට හරවා ලිවිය නොහැකිය.

සිංහල භාෂාව	ඒ ළමයා ලස්සනට හිටියා.
කොරියන් භාෂාව	그 아이는 예뻐다.

5) සිංහල භාෂාවේ වාක්‍යයක කර්තෘ යන්න පෙන්නවා දීමට කර්තෘකාරක නිපාත ප්‍රත්‍ය යොදා නොගන්නද කොරියන් භාෂාවේ වාක්‍යයක කර්තෘ යන්න පෙන්නවා දීමට කර්තෘකාරක නිපාත ප්‍රත්‍යය භාවිතා කෙරේ. පහත දැක්වෙන උදාහරණය දෙස අවධානය යොමුකර බැලුවහොත්, සිංහල වාක්‍යය ලියවී ඇති අයුරින් '나는 그를 좋아한다' ලෙස කර්තෘකාරක නිපාත ප්‍රත්‍යය භාවිතා නොකර ලිවිය නොහැකිය.

සිංහල භාෂාව	මම එයාට කැමති.
කොරියන් භාෂාව	나 + 는 그를 좋아한다.

6) සිංහල භාෂාවේ සර්වනාම බහුලව භාවිතා කරනු ලැබුවත් කොරියන් භාෂාවෙහි සර්ව නාම බහුලව භාවිතා නොකරයි. පහත දැක්වෙන වාක්‍ය දෙස අවසානය යොමුකළහොත්, සිංහල උදාහරණයේ මුල් වාක්‍යයේ 'යාළුවා(친구)' යන නාමපදය භාවිතා කලද දෙවැනි වාක්‍යයේ යාළුවා වෙනුවට සර්ව නාම පදයක් වන 'ඇය' යොදා ගෙන ඇති අයුරු පෙනේ. නමුත් මීට වෙනස්ව කොරියන් භාෂාවෙහි දෙවැනි වර ප්‍රකාශ කිරීමේදී කර්තෘ ඉවත් කර ලිවීම හෝ '그 친구는' ලෙස ප්‍රකාශ කරනු ලැබේ.

සිංහල භාෂාව	ඊයේ යාළුවා හම්බවුණා. එයා ලස්සන වෙලා.
කොරියන් භාෂාව	어제 친구를 만났다. 그 친구는 예뻐졌다.

7) සිංහල භාෂාවේ '0|මේ', '그මය', '저අර' පමණක් නොව කතාබහා කරන අවස්ථාවේ දක්නට නැති කතා කරන්නා සහ සවන්දෙන්නා පොදුවේ දන්නා දෙයක් හෝ පුද්ගලයෙක් පිළිබඳ ප්‍රකාශ කරන විට යොදා ගන්නා 'එ' යන සර්වනාම පදයද තිබේ. කොරියන් භාෂාවෙහි 'මය' සහ 'එ' යන අර්ථයන් දෙකම එකම '그' සර්වනාමය භාවිතා කර ප්‍රකාශ කරනු තිබේ.

8) සිංහල භාෂාවේ '명사 + 0|다 ('වෙමි', 'ය')' ස්වරූපයේ වාක්‍යකින් 'වෙමි' සහ 'ය' ඉවත්කර ද ලිවිය හැකි නමුත් කොරියන් භාෂාවෙහි '0|다' ප්‍රත්‍ය ඉවත්කර ලිවිය නොහැකිය.

සිංහල භාෂාව	මෙය මලක්වේ. (○) මෙය මලක්. (○)
කොරියන් භාෂාව	이것은 꽃이다. (○) 이것은 꽃. (X)



9) සිංහල භාෂාවේ ගෞරවාර්ථ, බහු වචන නාම පද යොදා ගනිමින් ප්‍රකාශ කරනු ඇත. බහු වචන ක්‍රියාපද අඛ්‍යාතය වශයෙන් ලිවීමෙන් ද ගෞරව ලැබිය යුතු උසස් පුද්ගලයෙක් යන්න පෙන්වා දිය හැකිය. කොරියන් භාෂාවෙහි විවිධාකාරයෙන් ගෞරවාර්ථය ප්‍රකාශ කළ හැක. මාතෘකාවට ලක් වෙන්නාව උසස් කිරීමට නාම පදයට පිටුපසින් 'ㄱ' ප්‍රත්‍ය එකතු කර, අඛ්‍යාතයට '-시-' සම්බන්ධ කර ලියනු ඇත. ඒවගේ ම කොරියානු වාග් මාලාවේ සමහර වචනවල ගෞරවාර්ථ පද ද වෙනම දක්නට ලැබේ. සිංහල භාෂාවේ සවන්දේන්තා උසස් කර දක්වන ගෞරවාර්ථ ක්‍රම නොමැති නමුත් කොරියන් භාෂාව ගත්කල වාක්‍ය අවසාන නිපාත ප්‍රත්‍යයෙන් සවන්දේන්තා කෙතරම් ප්‍රමාණයකින් උසස් කොට සලකන්නේද යන්න පිළිබිඹු කරනු ලැබේ.

සිංහල භාෂාව	අක්කා	ගෙදර	ගියාය.
	අම්මා		
කොරියන් භාෂාව	언니	집에	갔다.
	어머니		가셨다.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

කාලගුණ වාර්තා ප්‍රකාශ කිරීම. සංසන්ධනය කිරීම

- 지만, 보다

කාලගුණය, නගරයේ ලක්ෂණ

කොරියාවේ පරිපාලන දිස්ත්‍රික්ක

대화 1 සංවාදය 1

Track 97



පාරු සහ චොල්මින් පිටත බලන ගමන් කතා කරමින් සිටියි. කුමක් පිළිබඳ කතා කරමින් සිටියද? මූලික සංවාදයට දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

바루 **철민 씨, 밖을 보세요. 지금 눈이 와요. 우와 신기해요.**

චොල්මින් මහත්මයා. පිටත බලන්න. දැන් හිම වැටෙනවා. ආ අපූරුයි.

철민 **바루 씨는 눈을 처음 봐요?**

පාරු මහත්මයා හිම පළමු වතාවටද දකින්නේ?

바루 **네, 우리 고향은 일 년 내내 더워요. 12월에도 최저기온이 20도 정도라서 바닷가에 가서 수영도 할 수 있어요.**

ඔව්. අපේ ගමේ අවුරුද්ද පුරාවටම රස්තෙයි. දෙසැම්බර් මාසයෙන් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ක් නිසා මුහුදු වෙරළට ගිහින් පිනන්නන් පුළුවන්.

철민 **정말요? 바루 씨 고향에 여행 가고 싶네요.**

ඇත්තට? පාරු මහත්මයාගේ රටේ සංචාරය කරන්න ආසයි.

바루 **겨울에는 비가 많이 와서 습해요. 여행을 하려면 여름에 가세요. 기온은 높지만 비가 오지 않아서 여행하기 좋아요.**

හීන කාලයට වැස්ස ගොඩක් වහින නිසා තෙතමනය තියනවා. සංචාරය කරනවා නම් ශ්‍රීස්ම කාලයට යන්න. උෂ්ණය වැඩි වුනත් වැස්ස නැති නිසා සංචාරය කිරීමට හොඳයි.

신기하다

අපූරුයි / පුදුම හිතනවා

· 외국인인데 한국 사람처럼 한국말을 하니 정말 신기해요.

විදේශිකයෙකු වුවත් කොරියානු ජාතිකයෙකු වගේ කොරියානු භාෂාව කතා කරන නිසා ඇත්තටම පුදුම හිතනවා

· TV에서 마술을 하는 것을 봤는데 아주 신기했어요. TV එකේ මැජික් කරනවා බලලා ගොඩක් පුදුම හිතනවා.

정도

'쯤' යන්න සමඟ මාරු කර භාවිතා කළ හැකිය.

· 집에서 회사까지 30분 정도 걸려요. නිවසේ සිට ආයතනය දක්වා විනාඩි 30 කින් පමණ යන්න පුළුවන්.

· 한국에서 산 지 1년 정도 됐어요. කොරියාවේ පිටත් වෙන්න පටන් අරන් අවුරුද්දක් පමණ වෙනවා.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 두 사람은 지금 무엇을 보고 있어요?

පුද්ගලයින් දෙදෙනා කුමක් බලමින් සිටිය ද?

2. 바루 씨의 고향은 날씨가 어때요?

පාරු මහත්මයාගේ ගමේ කාලගුණය කොහොමද?


정답 1. 눈 오는 것을 보고 있어요. 2. 일 년 내내 더워요.




어휘 1 වචන මාලාව 1 **날씨** කාලගුණය




පහත දැක්වෙන්නේ කාලගුණය හා සබැඳි විවිධ වචන හා ප්‍රකාශයන් වේ. ඒවා මොනවා දැයි විමසා බලමු ද?



기온
උෂ්ණත්වය



영상
බිත්දුවට වැඩියි



영하
බිත්දුවට වඩා අඩුයි
(සෘණ)




습도
තෙතමනය, ආර්ද්‍රතාවය



최고기온
වැඩිම උෂ්ණත්වය




최저기온
අඩුම උෂ්ණත්වය




기온이 높다
උෂ්ණත්වය වැඩියි



기온이 낮다
උෂ්ණත්වය අඩුයි




기온이 올라가다
උෂ්ණත්වය වැඩි වෙනවා



기온이 내려가다
උෂ්ණත්වය අඩු වෙනවා



습하다
තෙත් වෙනවා, ආර්ද්‍රතාවය අැති වෙනවා



건조하다
වියළි වෙනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



②



③



④



⑤



㉠

영상

㉡

최고기온

㉢

습도

㉤

최저기온

㉥

영하

정답 1. ㉡ 2. ㉢ 3. ㉤ 4. ㉥ 5. ㉠



ක්‍රියාපද හෝ විශේෂණ පදවලට සම්බන්ධ කර ඉදිරිපස වාක්‍යයට විරුද්ධාර්ථයක් ඇති අන්තර්ගතයක් පසුපස වාක්‍යයෙන් ප්‍රකාශ කරන විට යොදා ගැනේ. නාම පද සමඟ '-(이)지만' ස්වරූපයෙන් යොදා ගනී.

· 가: 수루 씨 고향의 여름 날씨는 어때요? **සුරු මහතා ගමේ සරත් කාලගුණය කොහොමද?**

나: 30도까지 기온이 **올라가지만** 습도가 낮아서 많이 덥지 않아요.

සෙල්සියස් අංශක 30 දක්වා උෂ්ණත්වය වැඩි වුවාට ආර්ද්‍රතාවය අඩු නිසා බොහෝ රස්නෙ නැහැ.

· 가: 인디카 씨 고향은 서울하고 비슷해요? **ඉන්දිකා මහත්මියගේ ගම සොවුල් වලට සමානද?**

나: 아니요, 서울에는 사람이 **많지만** 우리 고향에는 사람이 별로 없어요.

නැහැ. සොවුල් වල මිනිස්සු ගොඩක් ඉන්නවා වුවාට අපේ ගමේ මිනිස්සු එව්වර නැහැ.



'-지만' හොඳින් අවබෝධ වුවා ද? එසේ නම් පින්තූරය බලා හිස්තැනට ගැලපෙන වචනය යොදමින් සංවාදය සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-지만'을 사용해서 대화를 완성하세요.

පින්තූරය බලා '-지만' භාවිතා කරමින් සංවාදය සම්පූර්ණ කරන්න.

1)




가: 한국은 겨울에도 습해요?

කොරියාවේ ශීත කාලයේ දීත් ආර්ද්‍රතාවය ඇති වෙනවා ද?

나: 아니요, 여름에는 _____ 겨울에는 _____.

නැහැ. ශ්‍රීෂ්ම කාලයට නම් ආර්ද්‍රතාවය ඇති නමුත් ශීත කාලයේ ආර්ද්‍රතාවය නැහැ.

2)



가: 투안 씨 고향 날씨는 어때요?

තුචාන් මහත්මියගේ රටේ කාලගුණය කොහොමද?

나: 낮에는 _____ 밤에는 _____.

දහවලට රස්නෙ නමුත් රාත්‍රියට සිසිල්.

정답 1. 습하지만, 습하지 않아요 2. 덥지만, 시원해요



තව ටිකක් පාඩම් කරමුද? '-지만' භාවිතා කරමින් වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 1. 운동화는 _____ 구두는 불편해요.
- 2. 오전에는 _____ 지금은 안 와요.
- 3. 시장은 _____ 공원은 가까워요.
- 4. 저는 기타는 못 _____ 피아노는 칠 수 있어요.

정답 1. 편하지만 2. 왔지만 3. 멀지만 4. 치지만



බාන් ටැක්සියකට නැග්ගා. ටැක්සි රියදුරා සමඟ කුමක් පිළිබඳව කතා කරමින් සිටිය ද? මූලික සංවාදයට දෙවරක් සවන් දෙන්න.

택시 기사 **어서 오세요.**
සාදරයෙන් පිළිගන්නවා.

칸 **신도림으로 가 주세요.**
සින්දෝරිම් වලට එක්ක යන්න.

택시 기사 **네, 알겠습니다. 그런데 어디에서 오셨어요?**
ඔව්. තේරුනා. නමුත් කොහේ සිටද පැමිණියේ?

칸 **캄보디아에서 왔어요.**
කාම්බෝජයේ ඉඳන් ආවේ.

택시 기사 **아, 캄보디아요? 저도 한 번 여행을 가 봤는데 정말 좋았어요. 공기도 맑고 시끄럽지 않고요.**

ආ, කාම්බෝජය ද? මමත් එකවරක් සංචාරය කරලා තියනවා. ඇත්තටම හොඳයි, වාතය පිරිසිදුයි වගේම සෝභාකාරීත් නැහැ.

칸 **네, 우리 고향은 서울보다 인구도 적고 조용해요. 그래서 처음 서울에 왔을 때는 사람이 너무 많아서 깜짝 놀랐어요.**

ඔව්. අපේ රට සොවුල් වලට වඩා ජනගහනයක් අඩුයි. නිස්කලංකයි. එම නිසා මූලික සොවුල් වලට ආප්‍රවහම මිනිසුන් ගොඩක් ඉන්න නිසා ඇත්තටම පුදුම හිතුනා.

어디에서 오셨어요?
කොහේ සිටද පැමිණියේ?
· 가: 어디에서 오셨어요?
කොහේ සිටද පැමිණියේ?
나: 콜롬보에서 왔어요.
කොළඹ සිටයි පැමිණියේ.

깜짝 놀라다 ඇත්තටම පුදුම හිතුනා
අනපේක්ෂිත දෙයක් ගැන සදහන් කිරීමේදී පුදුමයට පත්වීම පෙන්වයි
· 한국에서 일하는 친구가 한국어를 너무 잘해서 깜짝 놀랐어요.
කොරියාවේ වැඩ කරන මිතුරා ගොඩක් දක්ෂ ලෙස කොරියානු භාෂාව කතා කරන නිසා ඇත්තටම පුදුම වුනා.
· 다루키 씨가 갑자기 고향으로 돌아간다고 해서 깜짝 놀랐어요.
නාරුකී මහත්මිය හදිස්සියේම ගමට ගිය බව අහලා ඇත්තටම පුදුමයට පත් වුනා.



දැන් බාන් සහ ටැක්සි රියදුරා අතර සංවාදය අනුගමනය කරන්න. හොඳින් සවන් දී අනුගමනය කළාද? එහෙනම් පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

- 1. 칸 씨는 어디에서 왔어요? බාන් මහතා කොහේ සිටද පැමිණියේ?
- 2. 칸 씨의 고향은 어때요? බාන් මහත්මයාගේ ගම මොනවාගේද?

정답 1. 캄보디아 2. 서울보다 인구가 적고 조용해요.




නගර වල ලක්ෂණ හා සම්බන්ධ ප්‍රකාශයන් මොනවා දැයි බලමු ද?



인구가 많다

ජනගහනය වැඩියි




인구가 적다

ජනගහනය අඩුයි



복잡하다

නදබදය



한적하다

නිසන්සල/නිස්කලංක



교통이 편리하다

ගමනාගමනය පහසුයි



교통이 불편하다

ගමනාගමනය අපහසුයි



시끄럽다

සෝෂාකාරී



조용하다

නිශ්ශබ්ද



공기가 맑다

වාතය පිරිසිදුයි



유명하다

ජනප්‍රියයි



친절하다

කාරුණීකයි


- 출퇴근 시간에는 항상 교통이 복잡해요. වැඩට යන සහ එන වෙලාවට නිතරම වාහන තදබදය වැඩියි.
- 지금 살고 있는 집은 지하철역에서 가까워서 교통이 편리해요. දැන් ජීවත් වෙන ගෙදර උමං දුම්රිය ස්ථානයට ආසන්න බැවින් ගමනාගමනය පහසුයි.



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැළපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



1)




2)



3)



4)



5)



6)



7)



8)

보기

한적하다

복잡하다

시끄럽다

교통이 불편하다

인구가 적다

인구가 많다

교통이 편리하다

친절하다

정답

- 1) 인구가 많다 2) 복잡하다 3) 교통이 편리하다 4) 시끄럽다
5) 인구가 적다 6) 한적하다 7) 교통이 불편하다 8) 친절하다



නාම පදයකට සම්බන්ධ කර එම නාම පදය සන්සන්දනයේ මිනුම යන්න මින් අදහස් වේ.

- 가: 모니카 씨의 고향은 **서울보다** 커요? මොනිකා මහත්මියගේ ගම සොචුල් වලට වඩා ලොකුයිද?
나: 아니요, **서울보다** 작아요. නැහැ. සොචුල් වලට වඩා කුඩයි.
- 가: 오늘 날씨가 참 춥네요. අද කාලගුණය විකක් සීතලයිනේ.
나: 네, **어제보다** 기온이 내려갔어요. ඔව්. ඊයෙට වඩා උෂ්ණත්වය අඩු වෙලා.

대조적 정보 වෙනත් තොරතුරු

සිංහල භාෂාවෙන් වස්තූන් දෙකක් සංසන්දනය කරන විට 'වඩා' නිපාතය යොදා ගන්නා නමුත් කොරියානු භාෂාවේදී සංසන්දනයට ලක් වන වස්තුව නාම පදය අගට '보다' යන්න එකතු කර ප්‍රකාශ කරනු ලැබේ.

- **다루키보다** 할사가 키가 커요. තරුකිට වඩා හර්ෂ උසින් වැඩියි.



'보다' හොඳින් අවබෝධ වුනා ද? එසේ නම් පින්තූරය දෙස බලමින් සංවාදය සම්පූර්ණ කරන්න.


2. 그림을 보고 대화를 완성하세요. පින්තූරය බලා සංවාදය සම්පූර්ණ කරන්න.

1)



- 가: 투안 씨 고향은 인구가 많아요?
තුවාන් මහත්මියගේ ගමේ ජනගහනය අධික ද?
- 나: 아니요, 서울보다 _____
නැහැ. සොචුල් වලට වඩා අඩුයි.

2)



- 가: 오늘은 날씨가 어때요? අද කාලගුණය කොහොමද?
- 나: 어제보다 _____
ඊයෙට වඩා (සිසිලයි).

정답 1) 적어요 2) 시원해요



තව විකක් පාඩම් කරමු ද? '보다' භාවිතා කරමින් පිළිතුරු සපයන්න.

1. 봄이 좋아요, 가을이 좋아요?
2. 스리랑카가 커요, 한국이 커요?
3. 백화점 물건이 비싸요, 시장 물건이 비싸요?
4. 운동을 잘해요, 노래를 잘해요?



<보기>처럼 메모를 한 후에 고향을 소개해 보세요.
උදාහරණය අනුව ලිපියක් ලියා ගම ගැන හඳුන්වා දෙන්න.

보기

필리핀 보라카이 පිලිපීනයේ බොරබායි	
최고기온 වැඩිම උෂ්ණත්වය	38도 අංශක 38
최저기온 අවුම උෂ්ණත්වය	20도 අංශක 20
습도 තෙතමනය / ආර්ද්‍රතාවය	높다 ඉහළයි
특징 විශේෂත්වය	인구가 적다 ජනගහනය අඩුයි 조용하다 නිස්කලංකයි 바다가 유명하다 මුහුදු ප්‍රසිද්ධයි

가: 고향이 어디예요?
ගම කොහෙද?

나: 제 고향은 필리핀 보라카이에요.
මගේ ගම පිලිපීනයේ බොරබායි වේ.

가: 보라카이 날씨는 어때요?
බොරබායි වල දේශගුණය කොහොමද?

나: 서울보다 더워요. 최고기온은 38도 정도이고
최저기온은 20도 정도예요.
සොචුල් වලට වඩා රස්තෙයි. උපරිම උෂ්ණත්වය
අංශක 38 වන අතර අවම උෂ්ණත්වය අංශක 20
ක් වෙනවා.

가: 습도도 높아요?
ආර්ද්‍රතාවය වැඩි ද?

나: 네, 서울보다 습도가 높아요.
ඔව්. සොචුල් වලට වඩා ආර්ද්‍රතාවය ඉහළයි.

가: 보라카이는 어떤 곳이에요?
බොරබායි මොන පැත්තේ ද තියෙන්නේ?

나: 제 고향은 서울보다 인구도 적고 조용해요.
그리고 바다가 유명해서 관광객이 많이 와요.
මගේ ගම සොචුල් වලට වඩා ජනගහනය අඩුයි.
නිස්කලංකයි. ඒවගේම මුහුදුවෙරළ ප්‍රසිද්ධ නිසා
සංචාරකයෝ බොහෝ සෙයින් සොයා එනවා.

고향	
최고기온	
최저기온	
습도	
특징	



한국의 행정구역 කොරියාවේ පරිපාලන දිස්ත්‍රික්ක

한국은 1개의 특별시(서울), 6개의 광역시(부산, 인천, 대구, 광주, 대전, 울산), 8개의 도(경기도, 강원도, 충청북도, 충청남도, 전라북도, 전라남도, 경상북도, 경상남도), 1개의 특별자치시(세종시), 1개의 특별자치도(제주도)로 이루어져 있습니다.

කොරියාවේ අග නගරය (සොවුල්), ප්‍රධාන පළාත් හය (පුසාන්, ඉන්චොන්, තේගු, ක්වාංජු, තේජොන්, උල්සාන්) ප්‍රධාන දිස්ත්‍රික්ක අට (ගියොංගිදෝ, කාංවොන්දෝ, චුංචොංචුක්දෝ, චුංචොංනම්දෝ, 'ජොන්ලාචුක්දෝ, ජොන්ලානම්දෝ, කොංසංචුක්දෝ, කොංසංනම්දෝ) විශේෂ ස්වයං පාලන දිස්ත්‍රික්කය(සේජොං නගරය) විශේෂ ස්වාදීන පාලන පළාත (ජේජුදෝ) වේ.

경기도와 인천광역시는 서울과 함께 '수도권'으로 불리는데, 이곳에는 대한민국 인구의 절반을 넘는 사람들이 살고 있습니다. 강원도는 80%가 산지이고 바다도 있어 관광객들이 많이 찾는 곳입니다. 충청도는 중부 지방과 남부 지방을 이어 주는 역할을 하는 곳으로 교통이 편리하고 과학과 행정의 중심지입니다. 전라도는 한국의 최대 쌀 생산지로 전주, 광주 등의 도시가 유명합니다. 이곳에는 맛있는 음식이 많은 것으로도 유명해 관광객들이 많이 찾습니다. 경상도는 대구, 울산, 부산 등의 광역시가 모여 있어 바다를 중심으로 공업이 많이 발달했습니다. 경주는 신라의 수도였던 곳으로 전통 문화가 많이 남아 있어 세계 문화유산으로 지정되었습니다. 한국의 대표적인 관광지인 제주도는 독특한 자연환경과 문화를 간직한 곳으로 국제 자유 도시로 지정해 한국뿐만 아니라 외국에서도 많이 찾는 관광지로 거듭나고 있습니다.

ගියොංගිදෝ සහ ඉන්චොන් යන නගරද සොවුල් නගරය හා එක්ව ප්‍රධාන නගර පුරවරය යනුවෙන් හැඳින්වෙන අතර කොරියාවේ මුළු ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් මෙහි වාසය කරයි. කංවොන්දෝහි 80% කට වැඩි ප්‍රමාණයක් කඳුවලින් සමන්විත වන අතර මුහුදු වෙරළකුත් තිබෙන බැවින් සංචාරකයෝ බොහෝ සෙයින් සොයා යන ප්‍රදේශයකි. චුංචොංදෝ මධ්‍යයම ප්‍රදේශ සහ දකුණු ප්‍රදේශ සම්භන්ධීකරණ කාර්යය කරන පළාත බැවින් ප්‍රවාහනය පහසු වන අතර විද්‍යාව සහ පරිපාලන සඳහා කේන්ද්‍රීය මධ්‍යස්ථානයද වේ. ජොන්ලාදෝ කොරියාවේ විශාලම සහල් නිෂ්පාදනය කරන පළාත වන අතර වොන්ජු සහ ක්වාංජු යන නගර වලින් සමන්විත වෙයි.

මේ ප්‍රදේශ රසවත් කැමවලට ප්‍රසිද්ධ බැවින් සංචාරකයන් බොහෝ දෙනා මෙම ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිණෙයි. කොංගිදෝ මහාපුරය තේගු, උල්සාන්, බුසාන් ආදී නගර වලින් සමන්විත වන අතර මුහුදු ආශ්‍රිත කර්මාන්තශාලා විශාල වශයෙන් වර්ධනය වී තිබේ. කොංජු ගින්ලා රාජධානියේ අගනුවර වේ. සාම්ප්‍රදායික සංස්කෘතිය අදටත් ඉතිරිව ඇති බැවින් මෙම ප්‍රදේශය ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. කොරියාව නියෝජනය කරන ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන ජේජු දිවයින, ස්වාභාවික පරිසරය සහ සංස්කෘතික සංරක්ෂණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ජාතික නිදහස් නගරයක් ලෙස නම් කර ඇති බැවින් කොරියාවේ පමණක් නොව ලොවපුරා ඉතා ප්‍රසිද්ධ සංචාරක ආකර්ශණයක් බවට පත්ව ඇත.





1-3 දක්වා ඇත්තේ සංවාදයට සවන් දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයකි. හොඳින් සවන් දී ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~3] 잘 듣고 내용과 관계있는 그림을 고르십시오.

හොඳින් සවන් දී අන්තර්ගතය හා ගැලපෙන පින්තූරය තෝරන්න.



1. ① ② ③ ④

2. ① ② ③ ④

3. ① ② ③ ④



පහත දැක්වෙන්නේ ප්‍රශ්නයට සවන් දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. සංවාදය ඇසීමට පෙර උදාහරණයේ කිබෙන අන්තර්ගතය නැවත වරක් හොඳින් විමසා බලන්න.

[4~5] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

4. ① 오늘은 덥고 습해요.
 ② 30도까지 올라갈 거예요.
 ③ 어제가 오늘보다 추웠어요.
 ④ 기온이 높지만 바람이 많이 불어요.
5. ① 네, 인구가 적고 조용해요.
 ② 네, 바다가 아주 유명해요.
 ③ 아니요, 서울보다 한적해요.
 ④ 아니요, 복잡하지만 공기가 맑아요.



අංක 1 සිට 3 දක්වා ඇත්තේ හිස්තැනට වඩාත් ගැලපෙන වචන තෝරන ප්‍රශ්නයයි. අන්තර්ගතයට ගැලපෙන වචන තෝරන්න.

[1~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 우리 고향은 일 년 내내 따뜻합니다. 평균 기온은 보통 25도 정도이고 _____로 내려가는 날이 없어서 눈이 오지 않습니다.
අපේ ගම අඩුරුද්ද පුරා රස්තෙයි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 වන අතර (බිංදුවට වඩා අඩු) පහළ යන කාලයක් නැති නිසා හිම වැටෙන්නේ නැහැ.

- ① 날씨 ② 영하 ③ 온도 ④ 습도

2. 가: 가장 기온이 낮을 때는 몇 도까지 내려가요?
විශාල වශයෙන් උෂ්ණත්වය අඩු වෙනවා නම් කොපමණ පහළ බහිනවා ද?
나: 우리 고향의 _____은/는 15도 정도예요.
අපේ රටේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වෙනවා.

- ① 습도 ② 영상 ③ 최고기온 ④ 최저기온

3. 가: 한국은 여름에 비가 많이 와요? කොරියාවේ ශ්‍රීෂ්ම කාලයේ වැස්ස ගොඩක් වහිනවා ද?
나: 네, 비가 많이 와서 _____이/가 높아요.
ඔව්, වැස්ස ගොඩක් වැහින නිසා (ආර්ද්‍රතාවය) වැඩියි.

- ① 습도 ② 날씨 ③ 최고기온 ④ 최저기온



පහත දැක්වෙන දේය කියවා ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න. ඉගනගත් දේ මතක් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[4~5] 다음 글을 읽고 물음에 답하십시오. පහත දේය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

제 고향은 필리핀 보라카이입니다. 보라카이는 제주도보다 작은 섬인데 연평균 기온이 27도 정도로 일 년 내내 따뜻합니다. 그런데 6월부터 10월까지의 비가 많이 와서 습도가 높습니다. 그러니까 여행을 가고 싶으면 11월에서 5월에 가는 것이 좋습니다. 이 때에는 기온은 높지만 습도가 낮아서 여행하기 좋습니다. 보라카이는 연평균 최고기온이 34도이고 최저기온이 20도라서 일 년 내내 바다에 가서 수영할 수 있습니다. 보라카이는 작지만 아주 아름다워서 관광객이 많이 옵니다. 그리고 바다가 아주 유명하니까 보라카이에 오면 바다에 꼭 가 보십시오.

මගේ ගම පිලිපීනයේ බොරබායි වේ. පොලාබා කියන්නේ ජේෂ් දිවයිනට වඩා කුඩා දූපතක් වන අතර වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 27 ක් පමණ වන නිසා වසර පුරා කාලගුණය උණුසුම්. නමුත් ජූනි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා වැස්ස ගොඩක් වහින නිසා ආර්ද්‍රතාවය වැඩියි. එමනිසා සංචාරය කරන්න කැමති නම් නොවැම්බර් සිට මැයි දක්වා කාලය තුළ යන එක හොඳයි. මෙම කාලයේදී උෂ්ණත්වය වැඩි වුනත් ආර්ද්‍රතාවය අඩු නිසා සංචාරය කිරීමට සුදුසුයි, බොරබායි වල වාර්ෂිකව වැඩිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 34 ක් වන අතර අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20 ක් නිසා වසරේ ඕනෑම කාලයක මුහුදු වෙරළට ගිහින් පිනන්න පුළුවනකම තියෙනවා. බොරබායි කුඩා උනත් ගොඩක් ලස්සන නිසා සංචාරකයන් ගොඩක් එනවා. ඒ වගේම මුහුදු වෙරළ ගොඩක් ප්‍රසිද්ධ නිසා බොරබායි වලට ආවොත් මුහුදු ට අනිවාර්යෙන්ම ගිහින් බලන්න.



4. 이 글은 무엇에 대한 글입니까? මෙය කුමක් පිළිබඳව දැක්වෙන ඡේදයක්ද?

- ① 고향 음식
- ② 고향 날씨
- ③ 휴가 계획
- ④ 여행 경험

5. 보라카이에 대한 설명으로 알맞지 않은 것을 고르십시오.

බොරකායි පිළිබඳව කියැවෙන අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

- ① 제주도보다 큼니다.
- ② 11월에는 습도가 낮습니다.
- ③ 1월에도 수영을 할 수 있습니다.
- ④ 7월과 8월에는 비가 많이 옵니다.

정답 1. ② 2. ④ 3. ① 4. ② 5. ①

확장 연습 වැඩිදුර අභ්‍යාස

1. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත දැක්වෙන ඡේදය කියවා කුමක් පිළිබඳ සඳහන් වී ඇති ඡේදයක්ද යන්න තෝරන්න.

제 고향은 일 년 내내 춥지 않습니다. 여름에는 평균 32도로 조금 덥습니다. 겨울에는 평균 20도로 따뜻합니다.

මගේ ගම අවුරුද්ද පුරාම සීතල නැහැ. ගිම්හාන කාලයේදී සාමාන්‍ය උෂ්ණත්වය අංශක 32 ක් පමණ වන නිසා තරමක් රස්තෙයි. ශීත සෘතුවේදී සාමාන්‍ය උෂ්ණත්වය අංශක 20 ක් පමණ වන බැවින් උණුසුම් වේ.

- ① 기온
- ② 날짜
- ③ 시간
- ④ 요일

2. 다음 글을 읽고 내용과 같은 것을 고르십시오.

පහත ඡේදය කියවා අන්තර්ගතය හා සමාන පිළිතුර තෝරන්න

한국에는 사계절이 있습니다. 봄은 따뜻하고 꽃이 많이 핍니다. 여름은 덥고 습도가 높습니다. 그래서 바다에 가서 수영하는 사람이 많습니다. 가을은 바람이 상쾌합니다. 그리고 제일 아름다운 계절이라서 여행하기 좋습니다. 겨울은 날씨가 매우 춥고 눈이 많이 옵니다.

කොරියාවේ සෘතු 4ක් ඇත. වසන්ත කාලය උණුසුම් වන අතර මල් බොහෝ පිපෙන සමය වේ. ගිම්හාන කාලය රස්තෙයි මෙන්ම ආර්ද්‍රතාවයද වැඩියි. එම නිසා මෙම කාලයට බොහෝ දෙනා මුහුදේ පිහිනීමට යයි. සරත් සෘතුවේ දී හමන සුළං නැවුම්ය. තවද සරත් කාලය වඩාත් සුන්දරම සෘතුව වන නිසා විනෝද ගමන් යාමටත් සුදුසුම කාලය මෙය වේ. ශීත සෘතුවේ දී කාලගුණය ඉතාමත් සීතල වන අතර හිමත් ගොඩක් වැටෙයි.

- ① 한국의 계절은 날씨가 모두 같습니다.
- ② 한국에는 봄, 여름, 가을, 겨울이 있습니다.
- ③ 한국의 여름은 시원해서 사람들이 바다에 갑니다.
- ④ 한국의 겨울은 사계절 중에서 가장 아름답습니다.

정답 1. ① 2. ②

학습 안내

අධ්‍යයනය
සඳහා වන
මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු කොරියාවේ ආහාර පාන හා සම්බන්ධ සංස්කෘතිය පිළිබඳ දැනගැනීම / ආහාර පිළියෙල කරන ආකාරය
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස් -(으)ㄴ, -아서/어서
- වචන භාවිතය සඳහා උපදෙස් සෘතු වලට අවේනික ආහාර/ අමුද්‍රව්‍ය හා සාදන ආකාරය
- සංස්කෘතික තොරතුරු විශේෂ දිනවලදී ආහාරයට ගන්න කෑම

대화 1 සංවාදය 1

Track 100



පහත දැක්වෙන්නේ රිහන් හා ජින්හුන් අතර දෙබසයි. මුලින්ම දෙබසට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

리한 오늘 점심 메뉴는 삼계탕이네요.
අද දහවල් කෑමට තිබෙන්නේ සම්ගෙන්ටං.

지훈 리한 씨, 오늘은 복날이에요. 한국 사람들은 복날에 삼계탕을 먹어요.
රිහන් මහතා අද වඩාත්ම රස්නේ දවසයි. කොරියන් ජාතිකයන් වඩාත්ම රස්නේ දවසට සම්ගෙන්ටං ආහාරයට ගන්නවා.

리한 정말요? 날씨가 더운데 왜 뜨거운 삼계탕을 먹어요?
ඇත්තද? කාලගුණය රස්නේ උනත් ඇයි උණසුම් සම්ගෙන්ටං ආහාරයට ගන්නේ?

지훈 여름에 뜨거운 음식을 먹으면 몸이 따뜻해져서 더위를 이길 수 있어요.
ගිම්හාන කාලයට උණසුම් කෑම ජාති ආහාරයට ගත්විට ශරීරය උණසුම් වී සහනයක් දැනෙනවා.

리한 그래요? 요즘 저도 너무 더워서 힘이 없었는데 잘됐네요.
එහෙමද? මේ දිනවල මටත් ගොඩක් රස්නේ නිසා ඇඟට පණ නැහැ. හොඳයි එහෙනම්.

잘됐다 호재යි

යම් කටයුත්තක් හොඳින් සිදුවී සතුටුදායක නම් මෙම යෙදුම භාවිතා කරයි.

· 가: 시험에 합격해서 한국에서 일할 수 있게 됐어요.
විභාගයෙන් සමත් වූ නිසා කොරියාවේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

나: 잘됐네요. 축하해요.
හොඳයිනේ. මගෙන් සුඛපැතුම්.

· 가: 다음 달에 고향에 갔다올 거예요. 휴가를 받았거든요.
ලබන මාසයේ ගමට ගිහිල්ල එනවා. නිවාඩුවක් හම්බුණානේ.

나: 고향에 간 지 오래됐는데 잘됐네요.
ගමේ ගොඩ කාලෙකින් ගිය නැති නිසා හොඳයිනේ.

더위 여름철

ගිම්හාන කාලයේ උණසුම් වාතාශ්‍රය

- 한국은 8월에 더위가 가장 심해요.
කොරියාවේ අගෝස්තු මාසයේ රස්නේ හොඳටම වැඩියි.
- 한국에서는 여름에 더위를 잘 견디기 위해서 뜨거운 음식을 먹어요.
කොරියාවේ නම් ගිම්හාන කාලයේදී රස්නේ දරාගැනීමට උණසුම් කෑමජාති ආහාරයට ගන්නවා.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 두 사람은 점심에 뭘 먹어요? දෙදෙනා දහවල් කෑමට මොනවද ගන්නේ?
2. 오늘은 무슨 날이에요? අද කවදද?

정답 1. 삼계탕 2. 복날



어휘 1 වචන මාලාව 1

계절 음식 සෘතු වලට ආවේනික කෑම ජාති



පහත දැක්වෙන්නේ සෘතු වලට ආවේනික කෑම වලට අදාළ යෙදුම් වේ. මොනවාගේ යෙදුම් තිබේදැයි බලමු ද?

여름 음식

ගිම්හාන කාලයේදී ආහාරයට ගන්නා කෑම ජාති



뜨겁다
උණුසුම්



차다/차갑다
සිතලයි



삼계탕
සම්ගෙන්ඵං



냉면
තෙංම්යෝන්



콩국수
කොංකුක්සු



팔빙수
පාත්පින්සු

겨울 음식

සීත කාලයේදී ආහාරයට ගන්නා කෑම ජාති



팥죽
පත්චුක්



군고구마
කහ බතල



찐빵
ජින්ප්පං



호떡
හොත්තොක්



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 사진에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන වචනය උදාහරණ වලින් තෝරා ලියන්න.



1)



2)



3)



4)



5)



6)



7)



8)

보기

팔빙수
콩국수

삼계탕
찐빵

군고구마
냉면

팥죽
호떡

정답 1) 군고구마 2) 팔빙수 3) 삼계탕 4) 찐빵 5) 냉면 6) 호떡 7) 콩국수 8) 팥죽



විශේෂණ පදයකට සම්බන්ධ වී පිටුපසින් පැමිණෙන නාම පදය විස්තර කරන නාම විශේෂණයක කාර්යය කරයි. '있-' සහ '없-' වලට පිටුපසින් යෙදෙන විට '-는' ස්වරූපය භාවිතා කරයි.

자음 (වාඤ්ජනය) + -은	모음 (ස්වරය), 자음 (වාඤ්ජනය) 'ㄹ' + -ㄴ
작다 → 작은	크다 → 큰

- 가: 리한 씨, 배가 많이 아파요? (හොත් මහතා, බඩ ගොඩක් රිදෙනවද?)
나: 네, 아까 **찬** 것을 많이 먹어서 그런 것 같아요. (ඔව්. ඉස්සෙල්ලා සීතල දේවල් ගොඩක් කෑව නිසා වගේ)
- 가: 누가 지민 씨예요? (කවුද ජිමින් මහතා?)
나: 저기 키가 **작은** 사람이예요. (අනන්ත ඉන්න මිටි පුද්ගලයායි.)
- 가: 이 근처에 **맛있는** 식당이 없어요? (මේ ලඟ රස අවන්හලක් නැද්ද?)
나: 서울 식당에 가 보세요. 불고기가 아주 맛있어요. (සෝල් අවන්හලට ගිහිල්ලා බලන්න. බුල්ගොහි ගොඩක් රසයි.)
- 집이 **먼** 곳에 있는 사람부터 출발하세요. (ගෙදර දුරින් තියන පුද්ගලයාගේ සිට පිටත්වන්න.)



'-(으)ㄴ' හොඳින් අවබෝධ වුනා ද? එහෙම නම් ඉහත යෙදුම් භාවිතා කරමින් පහත දෙබස සම්පූර්ණ කරන්න.

2. 빈칸에 맞는 표현을 <보기>에서 골라 '-(으)ㄴ'을 사용해서 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන වචනය උදාහරණ වලින් තෝරා දෙබස සම්පූර්ණ කරන්න.

- 1) 가: 어느 식당에 갈까요? (මොන ආපන ශාලාවට යමු ද?)
나: 저기 사람이 _____ 식당에 들어가요. (මොන ආපන ශාලාවට යමුද?)
- 2) 가: 무슨 음식을 먹을까요? (මොනවාද කන්නේ?)
나: 오늘은 추우니까 _____ 음식을 먹고 싶어요. (අද සීතල නිසා උණුසුම් කෑමක් කන්න ඕනේ.)
- 3) 가: 어디 아파요? (අසනීපද?)
나: 아까 _____ 음식을 먹어서 배탈이 났어요. (විකකට කලින් සීතල කෑම කාලා දැන් බඩ විකක රිදෙනවා.)

보기

따뜻하다

차다

많다

정답 1) 많은 2) 따뜻한 3) 찬



තව විකක පාඩම් කරමු ද? '-(으)ㄴ' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. (시원하다, 물, 마시다) _____.
2. (맛있다, 불고기, 먹다) _____.
3. (친절하다, 사람, 만나다) _____.

정답 1. 시원한 물을 마셔요 2. 맛있는 불고기를 먹어요 3. 친절한 사람을 만나요



유용한 표현 07දගත් විය හැකි ප්‍රකාශන

꼭 쉬세요. හොඳට විවේක ගන්න.

- 가: 그럼 주말 잘 보내고 월요일에 봅시다. (එහෙනම් සතිඅන්තය හොඳට ගතකරලා සඳුදා ට හමුවෙමු.)
- 나: 네, 반장님. 주말 동안 **꼭 쉬세요.** (හරි, කණ්ඩායම් නායකතුමාත් සතිඅන්තයේ **හොඳින් විවේක ගන්න.**)



කොන්චු හා තුඅන් සම්ගයෝබසල් ගැන කතා කරමින් සිටියි.

තුඅන් මහතා සම්ගයෝබසල් වලට කැමති ද?

තුඅන්: 네, 저는 한국 음식 **중에서** 삼겹살을 제일 좋아해요. 그런데 처음에는 식탁에서 고기를 **구워서** 먹는 것이 좀 신기했어요.

ඔව්, මම නම් කොරියානු කෑම අතරින් සම්ගයෝබසල් වලට වැඩියෙන්ම කැමතියි. නමුත් මුල් දවස්වල කෑම මේසය උඩ මස් පුළුස්සා කන එක දැකලා පුදුම හිතුනා.

තුඅන්: 그래요? 한국에서는 이렇게 먹는 음식이 많아요.

එහෙමද? කොරියාවේ නම් මේ විදිහට කන කෑම ජාති ගොඩක් තියෙනවා.

තුඅන්: 우리 나라에서는 식탁 위에서 **직접** 요리를 하지 않아요. 그래서 한국에서 처음 고기를 먹을 때 식탁 위에 불이 있어서 너무 무서웠어요.

අපේ රටේ නම් කෑම මේසය උඩ කෑම පිසින්තේ නැහැ. ඒ නිසා කොරියාවේදී මුලින්ම මස් ආහාරයට ගන්නා විට කෑම මේසය උඩ ගිනිදර තිබෙනවා දැකලා බය හිතුනා.

중에서 අතරින්

ඉදිරියේ පවසන සෑම දෙයක්ම අඩංගුයි යන්න අදහස් වේ.

- 저는 과일 중에서 딸기를 제일 좋아해요.
මම පළතුරු අතරින් ස්ට්‍රෝබෙරි වලට ගොඩක් කැමතියි.
- 투안 씨는 제 친구 중에서 키가 제일 커요.
තුඅන් මහතා මගේ යහළුවන් අතරින් උසම කෙනා.

직접 කෙළින්ම (කමා විසින්ම සහ පෞද්ගලිකව යන අර්ථයන් ද ඇත)

- 환전을 하려면 직접 은행에 가야 해요.
මුදල් මාරු කරන්න නම් කෙළින්ම බැංකුවටම යන්න ඕනේ.
- 저는 음식을 사 먹지 않고 직접 요리해서 먹어요.
මම කෑම මිලදී ගන්නේ නැතුව කෙළින්ම හදලා කනවා.



කොන්චු හා තුඅන් ලෙස දෙබස නැවත කියවන්න. හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 두 사람은 지금 어디에 있어요? දෙදෙනා දැන් කොහේද යන්නේ?
2. 투안 씨가 한국에서 제일 좋아하는 음식은 뭐예요?
තුඅන් කොරියානු කෑම අතරින් වඩාත්ම කැමති කෑම ජාතිය කුමක්ද?

정답 1. 식당 2. 삼겹살



කැම පිසීමට ගන්න අමුද්‍රව්‍ය හා ආහාර පිසින අන්දම හා සම්බන්ධ ප්‍රකාශනයන් මොනවා දැයි දැනගනිමු ද?



고기
මස්



생선
මාළු



채소
ඵලවල



소고기
ගව මස්



돼지고기
උරු මස්



닭고기
කුකුල් මස්



양고기
බැටළු මස්



파
ලික්ස්



양파
ලෑහ



마늘
සියු ලෑහ




감자
අර්තාපල්




당근
කැරට්



끓이다
තම්බනවා




삶다
තම්බනවා



굽다
පුච්චනවා



볶다
බදිනවා



튀기다
ගැඹුරු තෙලේ බදිනවා



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 문장을 읽고 알맞은 그림을 연결하세요. වාක්‍ය කියවා ගැලපෙන පින්තූරය යා කරන්න.

① 감자를 튀기세요.

② 생선을 구우세요.

③ 당근을 볶으세요.

④ 돼지고기를 삶으세요.



정답 ① ㉠ d ② ㉡ c ③ ㉣ b ④ ㉢ a



ක්‍රියාපදයකට සම්බන්ධ වී මුල් වාක්‍යයේ ක්‍රියාකාරකම පිටුපස වාක්‍යයෙහි ක්‍රියාකාරකමට වඩා කාලානුකූලව කලින් සිදුවූ බව අදහස් කිරීමේදී භාවිතා වේ.

ㅏ, ㅑ → -아서	ㅓ, ㅕ, ㅣ + ㅐ → -어서	하다 → 해서
가다 → 가서	찍다 → 찍어서	하다 → 해서
만나다 → 만나서	내리다 → 내려서	요리하다 → 요리해서

- 가: 오늘 저녁은 밖에 **나가서** 먹을까요? **අද රෑ කෑම එළියට ගිහිල්ලා කමුද?**
- 나: 아니요, 그냥 집에서 먹어요. **නැහැ, නිකං ගෙදරින් කමු.**
- 가: 가족들에게 선물을 보냈어요? **පවුලේ අයට තෑගි යැව්වද?**
- 나: 네, 옷을 **사서** 보냈어요. **ඔව්, ඇඳුම් මිලට ගෙන යැව්වා.**



비교해 보세요 **සංසන්දනය කර බලන්න**

✓ '-아서/어서' සහ '-고'

'-아서/어서' හා '-고' ක්‍රියාවන් සිදුවන අනුපිළිවෙල පෙන්වයි. '-아서/어서' ක්‍රියාවන් දෙක එකිනෙකට සමීප සම්බන්ධතාවක් ඇති විට යොදා ගන්නා අතර පළමු වාක්‍යයේ ක්‍රියාවේ අකර්මක සහ සකර්මක සියල්ලම අඩංගු විය හැකිය. නමුත් '-고' ක්‍රියාවන් දෙක සිදුවූ අනුපිළිවෙල පමණක් දක්වන අතර ක්‍රියාවන් දෙකේ සම්බන්ධයක් ඇතිවිට භාවිතා නොකරයි. එමෙන්ම පළමු වාක්‍යයේ සකර්මක ක්‍රියාපද බහුලව භාවිතා වේ.


- 밥을 먹어서 이를 닦아요.(X) 밥을 **먹고** 이를 닦아요.(O)
- 책을 **사서** 읽었어요.(O) 책을 사고 읽었어요.(X)




'-아서/어서' හොඳින් අවබෝධ වුනාද? එසේ නම් ඉහත ව්‍යාකරණයන් යොදා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-아서/어서'를 사용해서 대화를 완성하세요.

පින්තූර දෙස බලා '-아서/어서' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

1)  가: 양파는 어떻게 해요? **උනූ වලට මොකද කරන්නේ?**
 나: _____ 넣으세요.

2)  가: 이 음식은 어떻게 먹어요? **මේ කෑම ජාතිය කන්නේ කොහොමද?**
 나: _____ 먹으면 돼요.

정답 1) 볶아서 2) 끓여서



유용한 표현 **වැදගත් විය හැකි ප්‍රකාශන**

기가 막히게 맛있어요. **හොඳටම රසයි.**

가: 불고기 맛이 어때요? **බුල්ගෝගි රස ද?**

나: **기가 막히게 맛있어요. හොඳටම රසයි.**



어제 저녁에 무슨 음식을 먹었어요? <보기>처럼 이야기해 보세요.

ඊයේ රැට මොනවද කැවේ? උදාහරණයේ දැක්වෙන ආකාරයට කතා කර බලන්න.

보기

<උදාහරණ>



가: 모니카 씨, 어제 저녁에 뭐 먹었어요?
 මොනිකා මහත්මිය ඊයේ රැට මොනවද කැවේ?

나: 집에서 고기를 구워서 먹었어요.
 ගෙදරදී බුල්ගෝඟි කනවා.

가: 맛있었어요?
 රසයි ද?

가: 네, 정말 맛있었어요.
 ඔව්. ඇත්තටම රසයි.


<재료>

<අමුද්‍රව්‍ය>



<조리법>

<සාදන ආකාරය>





특별한 날 먹는 음식

විශේෂ දිනවලදී ආහාරයට ගන්නා කෑමජාති

여름철 중 가장 더운 때를 '복날'이라고 하는데 한국 사람들은 이때 삼계탕을 먹습니다. 여름에는 땀을 많이 흘려서 기운이 없는데 인삼, 밤, 마늘 같은 좋은 재료가 많이 들어간 삼계탕을 먹으면 힘이 나기 때문입니다. 여러분도 힘이 없는 여름 날 삼계탕을 드셔 보세요.



ගිම්හාන කාලයේ වඩාත් රස්නේ දිනය ජූනි මසය. කොරියානු ජාතිකයන් මෙම දිනයට සම්ගෙන්ථං ආහාරයට ගන්නවා. ගිම්හාන කාලයට වැඩිපුර දහඩිය දමන නිසා තෙහෙට්ටුවට පත්වෙන විට ඉන්සම්, සුදුලුනු, වැනි හොඳ අමුද්‍රව්‍ය ගොඩක් අඩංගු වන සම්ගෙන්ථං ආහාරයට ගතහොත් ඇගට පණක් ලැබෙනවා. ඔබත් ඇගට පණක් නැති ගිම්හාන දිනයක සම්ගෙන්ථං ආහාරයට ගෙන බලන්න.

한국 사람들은 생일에 무슨 음식을 먹을까요? 케이크도 먹고 맛있는 음식도 많이 먹습니다. 그런데 생일날 꼭 빠지지 않는 음식이 있습니다. 그것은 바로 미역국입니다. 미역국은 산모가 아기를 낳은 후 먹는 음식입니다. 그래서 생일에 미역국을 먹는 것은 낳아 주신 어머니의 은혜를 기억하고 감사한다는 의미가 있습니다.



කොරියානු ජාතිකයන් උපන්දිනයට කුමන ආහාර වර්ග ගන්නවාද? කේකුත් ආහාරයට ගන්න අතර වෙනත් රසවත් කෑමත් ආහාරයට ගන්නවා. නමුත් උපන්දිනයට අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න කෑම ජාතියක් තිබෙනවා. ඒ මියෝක් කුක්. මියෝක් කුක් මවක් දරුවෙකු බිහිකළ පසු කෑමට ගන්න ආහාරයයි, ඒ නිසා උපන්දිනයට මියෝක්කුක් ආහාරයට ගැනීම අපව බිහිකළ මවගේ සෙනෙහස සිහිකර ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වීම අර්ථවත් වෙයි.

함께 먹는 음식 එකට ගන්නා ආහාර

한국에서는 밥과 국을 제외하고는 반찬이나 찌개와 같은 음식은 식탁 위에 놓고 밥을 먹는 사람들과 같이 먹습니다. 식탁 위에서 고기를 구워 먹거나 찌개를 끓여 먹을 때에는 각자의 접시에 덜어서 먹으면 됩니다.

කොරියාවේදී නම් බත් සහ කුක් (සුප්) හැර අනෙකුත් කෑම ජාති කෑම මේසය මත තබා බෙදාහදාගෙන ආහාරයට ගන්නවා. කෑම මේසය මත මස් පුළුස්සා කෑම හෝ ඉස්ටු රත්කර කන විට තම තමන්ගේ පිඟානට දමාගෙන කනවා.





අංක 1 සිට 2 දක්වා දැක්වෙන්නේ පින්තූරය දෙස බලා එම පින්තූරයට අදාළ වාක්‍ය තෝරන ප්‍රශ්න වේ. හොඳින් සවන් දී ගැලපෙන පින්තූරය තෝරන්න.

[1~2] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1. 이것은 무엇입니까? මෙක මොකක්ද?

- ①
- ②
- ③
- ④



2. 지금 무엇을 합니까? දැන් මොකද කරන්නේ?

- ①
- ②
- ③
- ④



පහත දැක්වෙන්නේ දෙබසට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. දෙබසට සවන්දීමට පෙර උදාහරණය එක්වරක් හොඳින් කියවා බලන්න.

[3~5] 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

3. 이 사람은 왜 한국 음식을 좋아합니까? මෙම පුද්ගලයා ඇයි කොරියානු කෑමවලට කැමති?

- ① 한국 음식은 시고 답니다.
- ② 한국 음식은 맵지 않습니다.
- ③ 한국 음식은 맵지만 맛있습니다.
- ④ 한국 음식은 싱겁지만 맛있습니다.

4. 무슨 음식에 대한 설명입니까? කුමන කෑම වර්ගයක් පිළිබඳ හැඳින්වීමක් ද?

- ① 불고기
- ② 비빔밥
- ③ 김치찌개
- ④ 된장찌개

5. 이 사람이 여름에 먹는 음식이 아닌 것은 무엇입니까?

මෙම පුද්ගලයා ගිම්හාන කාලයට කන්නේ නැති කෑම ජාතිය කුමක්ද?

- ① 냉면
- ② 삼계탕
- ③ 삼겹살
- ④ 콩국수



📖 듣기 대본 ශ්‍රවණ පිටපත

1. ① 남: 양파입니다. ලූන. ② 남: 당근입니다. කැරට්.
 ③ 남: 감자입니다. අර්තාපල්. ④ 남: 생선입니다. මාළු.
2. ① 여: 생선을 굽습니다. මාළු පුච්චනවා. ② 여: 생선을 튀깁니다. මාළු බදිනවා.
 ③ 여: 생선을 삶습니다. මාළු තම්බනවා. ④ 여: 생선을 볶습니다. මාළු ගැඹුරු තෙලේ බදිනවා.
3. 남: 수피카 씨는 한국 음식을 좋아해요? සුපිකා මහත්මිය කොරියානු කෑමවලට කැමති ද?
 여: 네, 정말 좋아해요. 한국 음식은 맵지만 맛있어요.
ඔව්. ගොඩක් කැමතියි. කොරියානු කෑම සැර වූනත් රසයි.
4. 여: 김치찌개는 어떻게 만들어요? කිම්චි සුප් හදන්නේ කොහොමද?
 남: 먼저 김치를 볶으세요. 그리고 물을 넣고 끓이면 돼요.
මුලින්ම කිම්චි බදින්න. ඊට පසුව චතුර දාලා තැම්බුවහම හරි.
5. 남: 수진 씨는 요즘처럼 더운 여름에 보통 뭘 먹어요?
සුජින් මහත්මිය මේවාගේ රස්තේ දිනවලට මොනවගේ කෑමද කන්නේ?
 여: 저는 시원한 냉면이나 콩국수를 자주 먹어요. 그리고 힘이 없을 때는 삼계탕도 먹어요.
මම සිතල තෙත්මයෝන් හෝ කොංකුක්සු නිතර ආහාරයට ගන්නවා. ඒවගේම ඇඟට පණක් නැතිවුනහම සම්ගෙන්තං ආහාරයට ගන්නවා.

정답 1. ② 2. ① 3. ③ 4. ③ 5. ③

확장 연습 වැඩිදුර අභ්‍යාස 📖 L-32

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
- 다음 중 들은 내용과 같은 것은 무엇입니까?
පහත දැක්වෙන පිළිතුරු අතරින් අන්තර්ගතයට සමාන පිළිතුර කුමක්ද?
- ① 여름에는 삼계탕이 인기가 없습니다.
 - ② 두 사람은 오늘 시원한 음식을 먹을 겁니다.
 - ③ 복날에는 삼계탕을 먹는 사람들이 많습니다.
 - ④ 삼계탕은 뜨겁지 않아서 사람들이 좋아합니다.

📖 확장 연습 듣기 대본 වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. 남: 오늘이 복날이라서 삼계탕을 먹으러 온 사람이 많네요. 좀 기다려야겠어요.
අද පොක්නල් (රස්තේ වැඩිම දවස) නිසා සම්ගෙන්ටං කෑමට ආපු මිනිස්සු ගොඩක් ඉන්නවානේ. ටික වේලාවක් රැඳී ඉන්න වෙයි.
- 여: 이렇게 더운 날씨에 왜 뜨거운 음식을 먹어요?
මේවාගේ රස්තේ කාලගුණයක ඇයි උණසුම් ආහාර කෑමට ගන්නේ?
- 남: 여름에 뜨거운 음식을 먹으면 땀을 더 많이 흘리잖아요. 땀이 나면 체온이 낮아져서 오히려 시원해 지거든요.
ගිම්හානයේදී උණසුම් ආහාර ගන්නා විට බොහෝ සෙයින් දහඩිය දමනවා. දහඩිය දැමූ විට ශරීර උෂ්ණත්වය පහළ ගොස් සිසිල් වෙන නිසයි.

정답 1. ③



අංක 1 සහ 2 පින්තූරය දෙස බලා ගැලපෙන වාක්‍ය තෝරන ප්‍රශ්න වේ. අංක 3 අන්තර්ගතය කියවා ඒ හා ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. ප්‍රශ්න හොඳින් කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오. පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1.



① 식탁이 큼니다.

② 컵이 필요합니다.

③ 그릇이 많습니다.

④ 음식이 뜨겁습니다.

2.



① 당근을 볶고 있습니다.

② 계란을 삶고 있습니다.

③ 감자를 튀기고 있습니다.

④ 라면을 끓이고 있습니다.

3. 다음 질문에 답하십시오. පහත ගැටළුවට පිළිතුරු සපයන්න.

한국 사람들은 식사를 할 때 밥과 함께 국이나 찌개, 그리고 여러 가지 반찬을 같이 먹어요. 이때 밥하고 국, 찌개는 손가락으로 먹고 반찬은 젓가락으로 먹어요.

කොරියානු ජාතිකයන් බත් ආහාරයට ගන්නාවිට ඒ සමඟ සුප් වර්ග හෝ ඉස්ටු වර්ග හා තවත් බොහෝ අතුරු කෑම වර්ග ආහාරයට ගනී. එවිට බත්, සුප් හා ඉස්ටු හැන්දකින් ආහාරයට ගන්නා අතර අතුරු කෑම වර්ග ලී කුරු වලින් ආහාරයට ගනී.

위 글의 내용과 같은 것을 고르십시오. ඉහත වාක්‍ය හා ගැලපෙන යෙදුම් තෝරන්න.

- ① 한국 사람들은 보통 빵과 우유를 먹어요.
- ② 한국 사람들은 국을 먹을 때 손가락을 사용하지 않아요.
- ③ 한국 사람들은 식사할 때 손가락과 젓가락을 모두 사용해요.
- ④ 한국 사람들은 손가락과 젓가락을 한 손에 같이 잡고 밥을 먹어요.



පහත දැක්වෙන්නේ කෑම සාදන ආකරය පිළිබඳ ඡේදයකි. ඉගෙනගත් දේ සිහි කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[4~5] 다음 글을 읽고 물음에 답하십시오. පහත ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

<재료 අමුද්‍රව්‍ය>

김치 300g, 돼지고기 100g, 양파 1개, 파 조금, 식용유 조금

කිම්චි ග්‍රෑම් 300, උඹරු මස් ග්‍රෑම් 100, ලුනු 1 ක ගෙඩියක්, ලීක්ස් ටිකක්, ආහාර පිසින තෙල්

<조리 방법 සාදන ආකාරය>

- 1. 김치하고 돼지고기를 적당하게 써세요. කිම්චි හා උඹරු මස් ඇති පමණින් කපාගන්න.
- 2. 김치하고 돼지고기를 냄비에 넣고 식용유를 조금 넣어서 볶으세요.
කිම්චි හා උඹරු මස් භාජනයකට දමා ආහාර පිසින තෙල් ටිකක් දමා බැඳගන්න.
- 3. 냄비에 물을 넣고 끓이세요. භාජනයට වතුර දමා රත් කරන්න.
- 4. 물이 끓으면 양파와 파를 넣으세요. වතුර හොඳින් නැටු පසු ලුනු හා ලීක්ස් දමන්න.



4. 이 음식에 들어가지 않는 재료는 무엇입니까? ①②③④ 중 하나를 고르시오.



5. 읽은 내용과 같은 것을 고르십시오. 다음을 읽고 옳은 것을 고르십시오.

- ① 물과 김치를 같이 넣고 끓여야 돼요.
- ② 김치하고 돼지고기는 따로 볶아야 돼요.
- ③ 양파하고 파는 돼지고기하고 같이 넣어요.
- ④ 김치하고 돼지고기를 볶은 후에 물을 넣으면 돼요.

정답 1. ④ 2. ① 3. ③ 4. ③ 5. ④

확장 연습 읽기 능력 향상

[1~2] 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

다음은 여름철에 먹는 음식에 대한 글입니다. 여름에는 차갑고 시원한 냉면, 콩국수, 팔빙수 등을 많이 먹습니다. 겨울에는 뜨거운 국이나 따뜻한 팔죽, 군고구마, 호떡 등을 자주 먹습니다.

1. 한국 사람들은 계절마다 즐겨 먹는 음식이 있습니다. 여름에는 차갑고 시원한 냉면, 콩국수, 팔빙수 등을 많이 먹습니다. 겨울에는 뜨거운 국이나 따뜻한 팔죽, 군고구마, 호떡 등을 자주 먹습니다.

한국 사람들은 계절마다 즐겨 먹는 음식이 있습니다. 여름에는 차갑고 시원한 냉면, 콩국수, 팔빙수 등을 많이 먹습니다. 겨울에는 뜨거운 국이나 따뜻한 팔죽, 군고구마, 호떡 등을 자주 먹습니다.

- ① 음식 재료 ② 계절 음식 ③ 조리 도구 ④ 조리 시기

2. 한국 사람들은 여름에 더위를 이기기 위해 삼계탕을 먹습니다. 삼계탕을 만드는 방법은 어렵지 않습니다. 먼저 냄비에 물을 붓고 닭과 마늘, 대추, 인삼 등을 넣은 후 오래 끓이면 됩니다.

한국 사람들은 여름에 더위를 이기기 위해 삼계탕을 먹습니다. 삼계탕을 만드는 방법은 어렵지 않습니다. 먼저 냄비에 물을 붓고 닭과 마늘, 대추, 인삼 등을 넣은 후 오래 끓이면 됩니다.

- ① 계절 소개 ② 날씨 정보 ③ 음식 주문 ④ 조리 방법

정답 1. ② 2. ④

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

අනුමාන කිරීම, අනාගත සැලැස්මක් ගැන කතා කිරීම

- 겠 -, -는

අලුත් අවුරුද්ද, චුසොක්

කොරියාවේ නිවාඩු

대화 1 සංවාදය 1

Track 103



පහත දැක්වෙන්නේ රිහන් මහතා හා පිහුන් මහතා අතර සිදු වන සංවාදයයි. මුලින්ම දෙබසට දෙවරක් සවන් දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

리한 지훈 씨, 설날에 고향에 잘 다녀왔어요?

පිහුන් මහතා, අලුත් අවුරුද්දේ ගමට පරිස්සමෙන් ගිහින් ආවා ද?

지훈 네, **오랜만에** 가족들을 봐서 정말 좋았어요. 리한 씨는 설날에 뭐 했어요?

ඔව්, ගොඩක් කාලයකින් පවුලේ අයව දැක්ක නිසා ඇත්තටම සතුටයි. රිහන් මහත්මා අලුත් අවුරුද්දට මොකද කළේ?

리한 한국 친구 집에 가서 떡국도 먹고 윷놀이도 했어요.

කොරියානු යහළුවෙකුගේ ගෙදර ගිහින් තොක්කක් කාලා යුන්තොරින් සෙල්ලම් කළා.

지훈 재미있었겠어요. විනෝදජනක වෙන්න ඇති.

리한 네, 정말 재미있었어요. 그리고 친구 부모님께 세배도 하고 세뱃돈도 받았어요.

ඔව්, ඇත්තට ම විනෝදජනක වුණා. ඒ වගේම යහළුවාගේ දෙමාපියන්ට ආචාරත් කරලා අවුරුදු තෑගි මුදලත් ලැබුණා.

지훈 **우와, 정말 특별한 경험을** 했네요. 정말 **좋았겠어요.**

නියමයි, ඇත්තටම විශේෂ වූ අත්දැකීමක්නේ. ඇත්තට ම සතුටුවෙන්න ඇති.

오랜만

ගොඩ කාලයකින් යම් සිදුවීමක් සිදුවී නැවත ඒ සිදුවීම ඇති වීම දක්වා කාලය/ බොහෝ කලක් ගත වීමෙන් පසු

· 오랜만에 초등학교 때 친구를 만났어요.

ගොඩක් කාලයකින් ප්‍රාරම්භක පාසලේ යහළුවෙක්ව මුණ ගැසුණා.

· 가: 투안 씨, 오랜만이예요. 누अන් මහත්මා, ගොඩ කාලයකින්

나: 네, 2년 만에 뵈네요.

ඔව්, අවුරුදු 2 කින් වගේ මේ හමුවුවෙන්නේ.

경험

· 이 회사에서 일한 것은 저에게 좋은 경험이었어요. මේ සමාගමේ සේවය කරපු එක මට හොඳ අත්දැකීමක් වුණා.

· 여행을 하면 여러 가지 좋은 경험을 할 수 있어요. සංචාරය කරන්නේ නම් විවිධ වූ හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන්.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 지훈 씨는 설날에 어디에 갔어요? පිහුන් මහත්මා අලුත් අවුරුද්දේ කෝහේද ගියේ?
2. 리한 씨는 설날에 무엇을 했어요? රිහන් මහත්මා අලුත් අවුරුද්දේ කෝහේද ගියේ?

정답

1. 고향 2. 한국 친구 집에 가서 떡국도 먹고 윷놀이도 했어요.



어휘 1 වචන මාලාව 1 **설날** අලුත් අවුරුද්ද



පහත දැක්වෙන්නේ අලුත් අවුරුද්ද හා සම්බන්ධ විවිධ ප්‍රකාශ වේ. කුමන ප්‍රකාශ තිබේදැයි දැන ගනිමු ද?



한복을 입다
හත්බොක් අඳිනවා



세배하다
අලුත් අවුරුදු ආචාර කරනවා



떡담을 하다
ආශිර්වාද කරනවා



떡담을 듣다
ආශිර්වාද අසනවා



세뱃돈을 주다
අලුත් අවුරුදු තෑගි මුදල් දෙනවා



세뱃돈을 받다
අලුත් අවුරුදු තෑගි මුදල් ලබනවා



떡국을 먹다
තොක්කුක් කනවා



윷놀이를 하다
යුන්නොරි සෙල්ලම් කරනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ගැටළුව විසඳීමට උත්සාහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



㉠ 윷놀이를 하다

㉡ 세배하다

㉢ 한복을 입다

㉣ 세뱃돈을 받다

㉤ 떡국을 먹다

정답 ①㉢ ②㉣ ③㉤ ④㉡ ⑤㉠



ක්‍රියා පදයක් සමඟ හෝ විශේෂණ පදයක් සමඟ එකතු කර කථාවට පාදක වන අවස්ථාව හෝ තත්ත්වය සලකා අනුමාන කර පැවසීමේදී යොදා ගැනේ. (අතීත කාල ක්‍රියාවක් අනුමාන කිරීමේදී '-꺄' ඉදිරියෙන් '-꺄/꺄' යෙදිය යුතුය.)

- 가: 설날에 한국 친구 집에 초대를 받았어요.
අප්‍රේල් අවුරුදු දිනයේ කොරියන් මිතුරකුගේ නිවසට යාමට ආරාධනාවක් ලැබුණා.
- 나: 정말 좋겠어요. ඇත්තටම හොඳයිනේ.
- 가: 요즘 일이 많아서 너무 바빠요. මේ දවස්වල වැඩ වැඩි නිසා කාර්යබහුලයි.
- 나: 일이 많아서 **힘들겠어요**. වැඩ බොහෝ නිසා අමාරු ඇති.
- 가: 어제 우리 팀 화식이 있었는데 노래방에도 갔어요.
ඊයේ අපේ කණ්ඩායමේ පිටතින් කැම තිබුණ අතර කැරෝකේ වලටත් ගියා.
- 나: 그래요? **재미있었겠어요**. එහෙමද? විනෝදවත් වෙන්න ඇතිනේ.

🔍 비교해 보세요 සංසන්දනය කර බලන්න

✓ ස්ථානය '에' සහ '에서'

'-꺄' හා '-(으)ㄹ 거예요' කර්තෘගේ චේතනාව පිළිබිඹු කිරීම හෝ යම් දෙයක් පිළිබඳව අනුමානය කරන විට භාවිතා කෙරේ. චේතනාව දැක්වීමේ දී කර්තෘ උත්තම පුරුෂ වන විට '-꺄' හෝ '-(으)ㄹ 거예요' යන සියල්ලම අභිප්‍රාය දැක්වීම අර්ථවත් කරයි. අනුමාන කිරීමක් දැක්වීමේ දී මධ්‍යම පුරුෂ හෝ ප්‍රථම පුරුෂ කර්තෘ පදයක් සමඟ භාවිතා වන අතර අනුමානය සඳහා පාදක වන කාරණාව කතා කරන පුද්ගලයාගේ පෞද්ගලික මතය ප්‍රකාශ කරන විට '-꺄' භාවිතා වන අතර යම් විෂය බද්ධ මතයක් හෝ සාමාන්‍ය සත්‍යයක් පැවසීමේ දී '-(으)ㄹ 거예요' භාවිතා වේ.

- 바루 씨가 야근을 하겠어요. (X)
- 여기를 누르면 불이 켜지겠어요. (X)
- 바루 씨가 야근을 **할 거예요.**(O)
- 여기를 누르면 불이 **켜질 거예요.**(O)



'-꺄' හොඳින් අවබෝධ වුණා ද? එහෙම නම් ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුර තෝරා දෙබස සම්පූර්ණ කරන්න.

2. 대화를 읽고 맞는 답을 고르세요. දෙබස කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

1) 가: 요즘 일이 너무 많아요. මේ දවස්වල වැඩ ගොඩක් වැඩියි.
나: _____

- ① 바쁘겠어요
- ② 바빳겠어요

2) 가: 지난주에 제주도로 여행을 다녀왔어요. ගිය සතියේ ජේජු දූපතට සවාරියක් ගිහින් ආවා.
나: _____

- ① 정말 재미있겠어요
- ② 정말 재미있었겠어요

정답 1) ① 2) ②



හම්ම මහත්මිය හා සෝපියා මහත්මිය වූ සොක් නිවාඩුව ගැන කතා කරමින් සිටියි. දෙදෙනා මොනවගේ කතාවක් කරමින් සිටී ද? ප්‍රථමයෙන් දෙබසට දෙවරක් සවන් දෙන්න.

연휴 නිවාඩුව

- 연휴에 여행 온 가족들이 많이 있어요?
නිවාඩුවට සංචාරය කරන්න ගිය පවුල් ගොඩක් ඉන්නවා ද?
- 이번 주에는 금요일이 공휴일이라서 사흘 동안 연휴예요.
මේ සතියේ සිකුරාදා නිවාඩු නිසා දවස් 4ක් නිවාඩු වේ.

호 영 수피카 씨, 추석 연휴에 뭐 할 거예요?

සුපියා මහත්මිය, වූ සොක් නිවාඩුවට මොකද කරන්න ඉන්නේ?

수피카 글썬요. 아직 잘 모르겠어요.

호영 씨는요?

එක තමයි. තවම දන්නේ නැහැ. හම්ම මහත්මිය?

호 영 저는 친구들과하고 경복궁에 가려고 해요. 거기에서 고향에 못 가는 사람들을 위해서 여러 가지 행사를 해요.

මම යහළුවෝත් එක්ක කොංඛුක් මාළිගාවට යන්න කියලා ඉන්නවා. එහෙදී ගමට යන්න බැරි අය සඳහා විවිධ වැඩ සටහන් තියනවා.

수피카 그래요? 가면 뭘 할 수 있어요?

එහෙමද? ගියොත් මොනවද කරන්න පුළුවන්?

호 영 한국의 전통 놀이도 할 수 있고 송편을 만드는 체험도 할 수 있어요. 수피카 씨도 같이 가요.

කොරියාවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවන් කරන්නත් පුළුවන්. සොංපොහාන් හදන අත්දැකීමක් ලබන්න පුළුවන්. සොපියා මහත්මියත් එකට යමු.

행사 උත්සව

- 어린이날이 되면 어린이를 위한 여러 가지 행사가 열려요.
මො දිනය දාට ලමුන් සඳහා විවිධ උත්සව පවත්වනවා.
- 지난 연말에 우리 회사에서는 직원들을 위해서 여러 행사를 준비했어요.
ගිය අවුරුද්දේ අවසානයේ අපේ සමාගම සේවකයන් සඳහා විවිධ උත්සව සූදානම් කලා.



සොපියා මහත්මිය හා හුම්ම මහත්මිය ලෙස දෙබස අනුගමනය කරන්න. හොඳින් සවන් දී අනුගමනය කලා ද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 호영 씨는 추석에 뭘 하려고 해요?
හම්ම මහත්මිය වූ සොක්වලට මොනවා කරන්න කියලා ද හදන්නේ ?
2. 경복궁에서는 어떤 행사가 있어요? කොංඛුක් මාළිගාවේ මොන වගේ උත්සව තියෙනවා ද?

정답 1. 경복궁에 가려고 해요. 2. 한국의 전통 놀이를 하고 송편을 만들 수 있어요.



වූසොක් හා සම්බන්ධ ප්‍රකාශ මොනවාදැයි සොයා බලමු ද?



고향에 내려가다
ගමට යනවා



친척집에 가다
නෑදෑ ගෙවල්වල
යනවා



차례를 지내다
පින් දෙනවා



절하다
පුද පුජා පවත්වනවා




성묘하다
මුතුන්මිත්තන්ගේ
සොහොන්කොනට
ආචාර කරනවා



송편을 만들다
සොංපෙහාන් හදනවා



보름달을 보다
පූර්ණ චන්ද්‍රයා බලනවා



소원을 빌다
ප්‍රාර්ථනා කරනවා



ඉහත ඉගෙනගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තුරයට ගැළපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



1)



2)



3)



4)



5)



6)



7)



8)

보기

차례를 지내다
보름달을 보다

친척집에 가다
소원을 빌다

성묘하다
절하다

송편을 만들다
고향에 내려가다

정답 1) 고향에 내려가다 2) 친척집에 가다 3) 절하다 4) 송편을 만들다
5) 차례를 지내다 6) 성묘하다 7) 보름달을 보다 8) 소원을 빌다



ක්‍රියා පදයක අගට එකතු වී නාම පදය විස්තර කරයි. ඒ අනුව යම් සිදුවීමක් හෝ ක්‍රියාකාරකමක් වර්තමානයේ සිදුවන බව හැඟවේ. ('ㄹ' හල් අවස්ථාවේදී 'ㄹ' ඉවත් වේ. උදා : 살다 → 사는)

- 가: 한국 사람들은 명절에 보통 뭐 해요? **කොරියානු ජාතිකයෝ අවුරුද්දට සාමාන්‍යයෙන් මොකද කරන්නේ?**
 나: 고향에 **내려가는** 사람이 많아요. **ගමට යන අය බහුලයි.**
- 가: 지금 **듣는** 노래가 뭐예요? **දැන් අහන සින්දුව මොකක්ද?**
 나: 요즘 한국에서 **유��하는** 노래예요. **මේ දවස්වල කොරියාවේ ජනප්‍රිය සින්දුවක්.**
- 가: 바루 씨는 무슨 일을 하세요? **පාරු මහතාගේ රැකියාව මොකද්ද?**
 나: 저는 가구를 **만드는** 일을 해요. **මම ගෘහ භාණ්ඩ හදන රැකියාවක් කරනවා.**



'-는' හොඳින් අවබෝධ වුනා ද? එහෙම නම් ගැලපෙන යෙදුම කොටුවෙන් තෝරා දෙබස සම්පූර්ණ කරන්න.

2. 빈칸에 맞는 표현을 <보기>에서 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශ උදාහරණයෙන් තෝරා දෙබස සම්පූර්ණ කරන්න.

- 1) 가: 안녕하세요. 저는 한국건설에 _____ 아ծ입니다.
අයුබෝවන්. මම කොරියාවේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන අපිත්.
 나: 반갑습니다. **හමු වීම සතුටක්.**
- 2) 가: 요즘 날씨가 참 따뜻하지요? **මේ දවස්වල කාලගුණය ගොඩක් රස්තෙයි නේද?**
 나: 네, 그래서 밖에서 _____ 사람이 많네요.
ඔව්, ඒක නිසා එළියේ ක්‍රීඩා කරන මිත්ස්සු ගොඩයිනේ.
- 3) 가: 바루 씨는 어떤 일을 하세요? **පාරු මහත්මා මොනවගේ රාජකාරි ද කරන්නේ?**
 나: 저는 가구를 _____ 일을 해요.
මම ගෘහ භාණ්ඩ (හදන) වැඩ කරනවා.

보기

- 만들다
- 다니다
- 운동하다

정답 1) 다니는 2) 운동하는 3) 만드는



තව විකක් පාවිච්චි කරමු ද? '-는' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 투안이 회사에서 일해요. 그 회사는 시청 근처에 있어요.
 _____.
2. 리한이 주스를 마셔요. 그 주스는 오렌지 주스예요.
 _____.

정답 1. 투안이 일하는 회사는 시청 근처에 있어요 2. 리한이 마시는 주스는 오렌지 주스예요



유용한 표현 **වැදගත් විය හැකි ප්‍රකාශන**

이건 한국말로 뭐예요? **මේක කොරියන් භාෂාවෙන් මොකක්ද?**

- 가: **이건 한국말로 뭐예요? මේක කොරියන් භාෂාවෙන් මොකක්ද?**
 나: **그건 종이라고 해요. ඒකට කඩදාසි '종이' කියලා කියනවා.**



다음을 읽고 질문에 답하세요. පහත ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



지난주 금요일은 설날이었습니다. 저는 설날에 한국 친구 집에 초대를 받아서 친구의 집에 갔습니다. 친구의 할아버지와 할머니는 한복을 입고 계셨습니다. 저는 할아버지와 할머니, 친구의 부모님께 절을 했습니다.

한국에서는 설날에 어른들께 절을 하면서 새해 인사를 드리는데 이것을 ‘_____ ㉠_____’(이)라고 합니다. 절을 한 후에 가족들이 모여서 같이 떡국을 먹었습니다. 한국에서 처음 먹어 봤는데 정말 맛있었습니다. 그리고 친구의 가족과 함께 윷놀이를 하면서 즐거운 하루를 보냈습니다.

ගිය සතියේ සිකුරාදා අලුත් අවුරුදු දිනය විය. මට අලුත් අවුරුද්දට කොරියන් යහළුවාගේ ගෙදරට ආරාධනාවක් ලැබුණු නිසා යහළුවාගේ ගෙදර ගියා. යහළුවාගේ සීයා හා ආච්චි හන්බොක් ඇඳගෙන හිටියා. මම සීයාට, ආච්චිට හා යහළුවාගේ දෙමාපියන්ට වැඳ ආචාර කළා. කොරියාවේ අලුත් අවුරුද්දට වැඩිහිටියන්ට ආචාර කරමින් සුභ පැහිම ‘㉠’ ලෙස හඳුන්වනවා. ආචාර කිරීමෙන් පසු පවුලේ අය හා එක්ව තොක්කක් කෑවා. කොරියාවේ දී මූලිකම කාලා බැඳු ආහාරයක් වුවත් ඇත්තට ම රසවත් වුණා. ඒ වගේම යහළුවාගේ පවුලේ අයත් එක්ක යුන්තොර් සෙල්ලම් කරමින් විනෝදවත් දිනයක් ගත කළා.

1. ㉠에 들어갈 말로 알맞은 것을 고르세요. ㉠ වලට ගැළපෙන පිළිතුර තෝරන්න.

- ① 떡담
- ② 세배
- ③ 성묘
- ④ 차례

2. 위의 내용과 같으면 ○, 다르면 X에 표시하세요.

ඉහත අන්තර්ගතය හා සමාන නම් ○ ද වැරදි නම් X ද යොදන්න.

- | | | |
|---------------------------------|---|---|
| 1) 한국에서는 설날에 떡국을 먹습니다. | ○ | × |
| 2) 한국에서는 새해 인사를 할 때 절을 합니다. | ○ | × |
| 3) 이 사람은 설날에 한국 친구를 집으로 초대했습니다. | ○ | × |

정답 1. ㉡ 2. 1) ○ 2) ○ 3) X



한국의 명절

කොරියාවේ නිවාඩු

설날 (අලුත් අවුරුද්ද)

설날은 음력 1월 1일로 한 해가 시작되는 것을 축하하면서 기념하는 날입니다. 가족들이 모여서 차례를 지내고 어른들께 세배를 합니다. 세배를 하면 어른들이 덕담을 해 주시고 세뱃돈을 주시기도 합니다. 그리고 설날에는 “새해 복 많이 받으세요.”라는 인사를 합니다.

අලුත් අවුරුද්ද, වන්දනාස දින දර්ශනයට අනුව ජනවාරි මස පළමු වෙනිදා වන අතර අවුරුද්දක ආරම්භයට සුභ පැතුම් එක්කරමින් සමරන දිනයක් වේ. පවුලේ අය එකතු වී මුතුන්මිත්තන්ට පින්දී වැඩිහිටියන්ට වැඳ ආචාර කරනවා. වැඩිහිටියන්ට වැඳ ආචාර කළ විට ඔවුන් විසින් ආශිර්වාද ලබාදී තෑගි මුදල් දීමත් කරනවා. ඒ වගේම අලුත් අවුරුද්දේ සුභ අලුත් අවුරුද්දක් වේවා කියා සුභ පතනවා.



정월대보름 (අලුත් අවුරුද්දේ ප්‍රථම පූර්ණ වන්දනා)

정월대보름은 음력 1월 15일로 새해 첫 보름달이 뜨는 날입니다. 사람들은 다섯 가지 곡식으로 지은 오곡밥과 말린 나물을 요리해서 먹습니다. 그리고 땅콩이나 호두 등 껍질이 딱딱한 견과류를 먹는데, 이를 '부럼'이라고 합니다. 부럼을 깨 먹으면 몸에 부스럼이 생기지 않는다는 이야기가 있습니다.

정월대보름 යනු අලුත් අවුරුද්දේ පළමු පූර්ණ වන්දනා පායන වන්දනාස ක්‍රමයේ ජනවාරි මස 15 වන දිනයයි. මෙදිනට මිනිසුන් වර්ග 5 කින් යුක්ත ධාන්‍ය වර්ග වලින් පිසින ලද ඔකොක් බත් හා වියලන ලද ඖෂධ පැළ පිසා ආහාරයට ගන්නවා. ඒ වගේම රටකපු හෝ හොඳ ආදි පොතු ඝනකම් ඇට වර්ග කන අතර මෙය බොරම් ලෙස හඳුන්වනවා. මෙය ආහාරයට ගන්නවා නම් ශරීරයේ උෂ්ණය ඇති වන්නේ නැතැයි කියා විශ්වාස කරයි.



추석 (චූසොක්)

추석은 음력 8월 15일로 '한가위'라고도 합니다. 추석에도 성묘를 하고 차례를 지내는데, 추석에는 갓 수확한 쌀로 쌀밥을 짓고 송편을 만들어서 먹습니다. 그리고 밤에는 보름달을 보면서 소원을 빕니다. 추석의 대표적인 놀이로는 '강강술래'가 있는데 이는 밤에 달 아래 여성들이 동그랗게 손을 잡고 노래를 부르면서 빙글빙글 도는 놀이입니다.

චූසොක්, වන්දනා මාස ක්‍රමයේ අගෝස්තු මස 15 වන දින සමරන අතර මෙදින ඩහන්කවිඩ යන නමින්ද හඳුන්වනු ලබයි. චූසොක් වල දීත් මුතුන්මිත්තන්ගේ සොහොන්වලට ගොස් පුද පූජා පවත්වන අතර අලුත් අස්වනු වලින් ලබාගත් සහල් නෙලා ගෙන එයින් බත් සහ සොංපොහන් සාදා ආහාරයට ගනු ලැබේ. ඒ වගේම රාත්‍රියට පූර්ණ වන්දනා දෙස බලමින් ප්‍රාර්ථනා කිරීමද සිදුකරයි. චූසොක්වලදී කරන ක්‍රීඩා අතරින් කංකංසුල්ලේ ප්‍රධාන වන අතර මෙය රාත්‍රියේ හඳු පායා ඇති විට කාන්තාවන් රවුමට සැදී අත් අල්ලාගෙන සිංදු කියමින් රවුමට කැරකෙමින් කරන සෙල්ලමක් වේ.





අංක 1 සිට 3 දක්වා ඇත්තේ කතාවට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. හොඳින් සවන්දී ගැලපෙන පිළිතුර තෝරන්න.



[1~3] 이야기를 듣고 질문에 알맞은 답을 고르십시오.

කතාවට සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 남자는 설날 연휴에 무엇을 했습니까?

පිරිමි පුද්ගලයා අලුත් අවුරුදු නිවාඩුවේ මොකද කළේ?

- ① 떡국을 먹었습니다.
- ② 집에 혼자 있었습니다.
- ③ 세배를 받았습니दा.
- ④ 친구하고 영화를 봤습니다.

2. 한국 사람들이 추석에 하는 일과 관계 없는 것을 고르십시오.

කොරියානු ජාතිකයින් වූ සොක්චලදි කරන වැඩ හා සම්බන්ධතාවයක් නොමැති දෙය තෝරන්න.

- ① 고향에 갑니다.
- ② 세배를 합니다.
- ③ 차례를 지냅니다.
- ④ 맛있는 음식을 먹습니다.

3. 두 사람은 무엇에 대해 이야기하고 있습니까?

පුද්ගලයන් දෙදෙනා කුමක් පිළිබඳව ද කතා කරමින් සිටින්නේ?

- ① 명절에 먹는 옷
- ② 명절에 하는 인사
- ③ 명절에 입는 음식
- ④ 명절에 하는 놀이



පහත දැක්වෙන්නේ දෙබසට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. දෙබස ඇසීමට ප්‍රථමයෙන් දී ඇති අන්තර්ගතය එක් වරක් කියවා බලන්න.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 여자는 왜 추석에 고향에 안 내려갑니까?

කාන්තාව ඇයි වූ සොක් වලට ගමට යන්නේ නැත්තේ?

- ① 일을 해야 돼서
- ② 연휴가 너무 짧아서
- ③ 고향이 너무 멀어서
- ④ 기차표가 다 팔려서

5. 두 사람은 추석 연휴에 무엇을 할 것입니까?

පුද්ගලයින් දෙදෙනා වූ සොක් නිවාඩුවට මොනවා කරන්නද ඉන්නේ?

- ① 집에서 쉴 것입니다.
- ② 같이 일을 할 것입니다.
- ③ 콘서트에 갈 것입니다.
- ④ 영화를 보러 갈 것입니다.



🎧 **듣기 대본** ශ්‍රවණ පිටපත

1. **여:** 투안 씨는 설날 연휴에 뭐 했어요? තුඅන් මහතා අලුත් අවුරුදු නිවාඩුවේ මොකද කළේ?
남: 친구 집에 가서 어른들께 세배도 하고 떡국도 먹었어요.
සහඵව්‍යයේ ගෙදර ගිහින් වැඩිහිටියන්ට අලුත් අවුරුද්දට වැඳ ආචාර කරලා තොක්කක් කෑවා.
2. **여:** 한국 사람들은 추석에 보통 뭐 해요?
කොරියානු ජාතිකයින් වුසොක් වලදී සාමාන්‍යයෙන් මොකද කරන්නේ?
남: 고향에 내려가는 사람들이 많아요. 고향에 가서 가족들과 맛있는 음식도 먹고 차례도 지내요.
ගමට යන පුද්ගලයන් ගොඩයි. ගමට ගිහින් පවුලේ අයත් එක්ක රසවත් කෑමක් කාලා මුතුන්මිත්තන්ට පින්දීමත් කරනවා.
3. **여:** 명절에 가족들이 만나서 하는 놀이가 있어요? උත්සව කාලයට පවුලේ අය හමු වී කරන ක්‍රීඩා කියනවා ද?
남: 네, 설날이나 추석 같은 명절에 가족들이 모여서 윷놀이를 해요.
ඔව් අලුත් අවුරුද්දේ හෝ වුසොක් වැනි උත්සවවලදී පවුලේ අය එකතු වී යුත්තොරි සෙල්ලම් කරනවා.
- 4-5. **남:** 미영 씨, 이제 곧 추석인데 언제 고향에 내려가요?
මියෝං මහත්මිය, තව ටික දවසකින් වුසොක්තො, කවදා ද ගමට යන්නේ?
여: 이번 추석에는 고향에 안 내려갈 거예요. මෙවර වුසොක්වලට ගමේ යන්නේ නැහැ.
남: 왜요? 추석에도 일을 해야 돼요? ඇයි? වුසොක් වලත් වැඩ කරන්න ඕනේ ද?
여: 아니요, 일은 안 하는데 고향에 가는 기차표가 없어요.
නැහැ. වැඩ කරන්නේ නැති වුනත් ගමට යන දුම්රිය ප්‍රවේශ පත්‍ර නැහැ.
남: 아, 그럼 우리 추석 연휴에 만날까요? ආත්.. එහෙම නම් අපි වුසොක් නිවාඩුවේ දී හමුවෙමු ද?
여: 좋아요. 같이 영화도 보고 밥도 먹어요. හොඳයි. එකට විතුපටයකුත් බලලා කෑමත් කමු.

정답 1. ① 2. ② 3. ④ 4. ④ 5. ④

확장 연습 වැඩිදුර අභ්‍යාස

🎧 L-33

1. **대화를 듣고 질문에 알맞은 것을 고르십시오.**
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
다음 중 들은 내용과 같은 것은 무엇입니까?
පහත දැක්වෙන පිළිතුරු අතරින් අන්තර්ගතයට සමාන පිළිතුරු කුමක්ද?
 - ① 여자는 추석 연휴 계획을 세워 두었습니다.
 - ② 추석 연휴에 경복궁은 문을 열지 않습니다.
 - ③ 남자는 이번 추석 연휴에 고향에 가려고 합니다.
 - ④ 추석 연휴에 경복궁에서 송편을 만들 수 있습니다.

🎧 **확장 연습 듣기 대본** වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. **남:** 수피카 씨, 이번 추석 연휴에는 고향에 안 간다고 했죠? සුපිකා මහත්මිය, මෙවර වුසොක් නිවාඩුවට ගමේ යන්නේ නෑ කිවුවා නේද? මොකද කරන්න ඉන්නේ?
여: 글썄요. 뭘 할지 아직 잘 모르겠어요. තුාන් මහතා මොකද කරන්න ඉන්නේ?
남: 저는 친구들과하고 경복궁에 구경 가려고 해요. මම මගේ මිතුරන් සමඟ කොංබොක් මාළිගය බලන්න යන්න කියලා.
එතනට ගියොත් කොරියානු සාම්ප්‍රදායික ක්‍රීඩාත් කරලා සොංපොනානුත් සාදන අන්දැකීමත් ලබා ගන්න පුළුවන්ලු.

정답 1. ④



4. 한 해의 시작을 축하하는 날은 언제입니까?

සැම අවුරුද්දකම ආරම්භය සැමරීම සඳහා යොදාගන්නා දිනය කවදා ද?

- ① 설날 ② 추석 ③ 명절 ④ 한가위

5. 읽은 내용과 같은 것을 고르십시오. කිය වූ අන්තර්ගතය හා සමාන පිළතුර තෝරන්න.

- ① 추석은 음력 1월 1일이다. ② 설날에 송편을 만들어서 먹는다.
 ③ 설날에는 조상들께 차례를 지내지 않는다. ④ 추석에는 과일과 음식을 많이 먹을 수 있다.

정답 1. ② 2. ② 3. ③ 4. ① 5. ④

확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

1.

이번 연휴 때는 고향에 다녀올 생각입니다. 싸게 파는 비행기 표가 있어서 지난주에 표를 _____ 샀습니다.
 මේ නිවාඩු කාලයේ ගමේ ගිහින් එන්නයි හිතන් ඉන්නේ පසුගිය සතියේ ලාබෙට විකුණන ගුවන් ටිකට් පත් තිබූ නිසා කලින්ම මිලට ගත්තා.

- ① 훨씬 ② 아직
 ③ 매우 ④ 미리

2.

다음 주는 명절 연휴입니다. 연휴 때는 일을 하지 않는 공장이 _____ 우리도 쉴 수 있을 것 같습니다.
 ඊළඟ සතිය උත්සව නිවාඩු කාලයයි. නිවාඩු කාලයේ වැඩ නොකරන කර්මාන්තශාලා බොහෝ තිබෙන නිසා අපටත් විවේකගත හැකියි.

- ① 많을 때 ② 많으니까
 ③ 가까울 때 ④ 가까우니까

3.

오늘은 설날이라서 회사 사람들과 함께 사장님 댁에 인사를 드리러 갔습니다. 사장님 댁에서 떡국을 처음 _____.
 අද අලුත් අවුරුදු දිනය නිසා කාර්යාල සහයන් සමඟ කාර්යාල ප්‍රධානිතුමාට ආචාර කිරීමට ඔහුගේ නිවසට ගියා. ප්‍රධානිතුමාගේ නිවසේදී පළමු වතාවට තොක්ගුක් කාලා බැලුවා.

- ① 먹어 봤습니다 ② 팔면 안 됩니다
 ③ 팔아 봤습니다 ④ 먹으면 안 됩니다

정답 1. ④ 2. ② 3. ①

학습 안내

අධ්‍යයනය
සඳහා වන
මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

අනුමාන කිරීම , පිළිවෙල පිළිබඳ කතා කිරීම
- 는 게 어때요, -고 나서
විශේෂ දින , විවෘත සංස්කෘතිය
කොරියානුවන්ගේ පවුලේ උත්සව

대화 1 සංවාදය 1

Track 106



පහත දැක්වෙන්නේ මොනිකා සහ සොහි අතර සංවාදයයි. මුලින්ම සංවාදයට දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

모니카 소희 씨도 이번 주말에 순영 씨의 아기 돌잔치에 가요?

සොහි මහත්මියගේ මේ සතිඅන්තයට සුන්යොං මහත්මියගේ දරුවාගේ දොල්ජාන්චි උත්සවයට යනව ද?

소희 네, 저도 갈 거예요.

ඔව්. මමත් යනවා.

모니카 돌잔치에 가면 뭐 해요?

දොල්ජාන්චි උත්සවයට ගිහින් මොකද කරන්නේ?

소희 가족과 친구들이 아기의 첫 번째 생일을 축하하고 밥도 먹어요.

පවුලේ අය සහ යහළුවන්, දරුවාගේ මුල්ම උපන් දිනයට සුඛ පතලා ආහාරත් ගන්නවා.

모니카 그런데 아기한테 무슨 선물을 하는 게 좋아요?

නමුත් දරුවාට මොන වගේ තෑග්ගක් ද අරන් යන්නේ?

소희 아기 옷이나 인형을 많이 선물해요. 저는 인형을 샀으니까 모니카 씨는 옷을 선물하는 게 어때요?

බෝනික්කෝ නැත්නම් ඇඳුම් තෑගි විදිහට ගොඩක් දෙනවා. මම බෝනික්කෝ ගත්ත නිසා මොනිකා මහත්මිය ඇඳුමක් තෑගි දෙන එක හොඳයි නේද?

모니카 그게 좋겠네요. 고마워요.

එක හොඳයි. ස්තූතියි.

번째 예전 / 예전

යම් දෙයක පිළිවෙල, ස්ථානය, අංකය දැක්වීමේදී භාවිතා කරනු ලැබේ

· 다음 달 첫 번째 토요일에 만나요.

ලබන මාසයේ පළමුවෙනි සෙනසුරාදා හමුවෙමු.

· 한국 방문은 이번이 두 번째예요.
කොරියාවේ දෙවන වර සංචාරයයි.

선물 관용

· 모니카 씨의 생일 선물로 꽃을 준비했어요.

මොනිකා මහත්මියගේ උපන්දින තෘතීය ලෙස මල් සුදානම් කළා.

· 어린이날에 제 조카에게 장난감 선물을 할 거예요.

ළමා දිනයේදී මගේ සහෝදරයාගේ දරුවාට සෙල්ලම් බඩුවක් තෑගි දෙන්නයි ඉන්නේ.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이번 주말은 무슨 날이에요? මේ සති අන්තයේ යෙදෙන්නේ කුමන දිනයක් ද?

2. 두 사람은 무슨 선물을 준비할 거예요?

පුද්ගලයින් දෙදෙනා මොනවගේ තෑග්ගක් සුදානම් කරයි ද?

정답 1. 순영 씨의 아기 돌잔치 2. 인형과 옷



어휘 1 වචන මාලාව 1 **특별한 날** විශේෂ දවස්



කොරියාවේ විශේෂ දින හා සබැඳි විවිධ වචන හා ප්‍රකාශයන් මොනවා දැයි විමසා බලමු ද?



생일
උපන් දිනය



백일
100 වැනි උපන්දින සැමරීම




돌
පළමු උපන් දිනය



집들이
ගෙව ගෙවදීමේ උත්සවය



어버이날
දෙමාපියන්ගේ දිනය



스승의 날
ගුරු දිනය



어린이날
ළමා දිනය



결혼기념일
විවාහ සංවත්සරය



환갑
60 වන උපන්දිනය



칠순
70 වන උපන්දිනය



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න උත්සහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.

- ① 
- ② 
- ③ 
- ④ 
- ⑤ 

- ㉠ 생일
- ㉡ 돌
- ㉢ 어버이날
- ㉣ 결혼기념일
- ㉤ 집들이

정답 ①㉡ ②㉠ ③㉣ ④㉢ ⑤㉤



ක්‍රියාපදයකට සම්බන්ධ කර සංවාදයේ යෙදෙන අනෙක් පාර්ශවය වෙත යම් ක්‍රියාවක් කර බලන ලෙස පැවසීමේදී හෝ උපදෙස් දීමේදී යොදාගැනේ.

- 가: 주말에 친구 집들이가 있는데 무슨 선물이 좋을까요?
 나: 세제나 휴지를 사는 게 어때요? (සති අන්තයේ මිතුරකුගේ ගෙට ගෙවදීමේ උත්සවයක් නියෙනවා. මොනවගේ තෑග්ගක් හොඳ වෙයිද?)
- 가: 지금 밥을 먹을까요? (දැන් බත් කමුද?)
 나: 영화를 본 후에 밥을 먹는 게 어때요? (චිත්‍රපටිය බැලූවට පස්සේ බත් කන එක ගැන මොකද හිතන්නේ?)



'-는 게 어때요?' හොඳින් අවබෝධ වුනා ද? එසේ නම් මෙම යෙදුම් භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-는 게 어때요?'를 사용해서 대화를 완성하세요.

තව ටිකක් පාඩම් කරමු ද? '-는 게 어때요?' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 1)  가: 수진 씨가 집들이를 하는데 무슨 선물을 하면 좋을까요?
 (සුජින් මහත්මිය ගෙට ගෙවදීමේ උත්සවයක් කරන නිසා මොනවගේ තෑග්ගක් දෙන එකද හොඳ?)
 나: _____?
- 2)  가: 다음 주 토요일이 모니카 씨 생일인데 뭘 살까요?
 (ඊලඟ සෙනසුරාදාදා මොනිකා මහත්මියගේ උපන්දිනය, මොනවද මිලදී ගන්නේ?)
 나: _____?

정답 1) 휴지를 선물하는 게 어때요 2) 티셔츠를 선물하는 게 어때요



තව ටිකක් පාඩම් කරමුද? '-는 게 어때요?' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 가: 목이 좀 아파요.
 나: 따뜻한 물을 _____?
2. 가: 주말에 어디로 여행을 갈까요?
 나: 제주도에 _____?
3. 가: 어디에서 만날까요?
 나: 시내에서 _____?
4. 가: 저는 공포 영화를 싫어해요.
 나: 그럼, 다른 영화를 _____?

정답 1. 마시는 게 어때요 2. 가는 게 어때요 3. 만나는 게 어때요 4. 보는 게 어때요



මියොන් සහ ලීලි කොරියාවේ විවාහ උත්සව පිළිබඳ කතා කරමින් සිටියි. මුලින්ම සංවාදයට දෙවරක් සවන් දෙන්න.

참 **오늘**

- 오늘은 날씨가 참 좋네요. අද කාලගුණය ඉතාමත් සීතලයිනේ.
- 투안 씨는 일을 참 잘해요. තුවාන් මහත්මයා වැඩ ඉතා හොඳින් කරනවා.

어울리다 **ගැළපෙනවා**

- 가: 민수 씨하고 미영 씨가 결혼한다면서요? මින්සු මහතා සහ මියොන් මහත්මිය විවාහ වෙනවලු නේද?
- 나: 네, 저도 들었어요. 두 사람이 정말 잘 어울리는 것 같아요. ඔව්, මටත් ඇහන්න ලැබුණා. දෙදෙනා ඇත්තටම හොඳට ගැළපෙනවා.

미영 **신랑하고 수진 씨가 참 잘 어울리지요?**
 මනමාලයා සමඟ සුපින් මෙනවිය ඇත්තටම ගැළපෙනවා නේද?

리리 **네, 정말 잘 어울려요. 그런데 한국에서 는 결혼할 때 한복을 안 입어요?**
 ඔව් ඇත්තටම හොඳට ගැළපෙනවා. නමුත් කොරියාවේ විවාහ වීමේදී හත්බොක් අඳින්නේ නැද්ද?

미영 **결혼식이 끝나고 나서 폐백을 드리는데 그때 한복을 입어요.**
 ඔව් ඇත්තටම හොඳට ගැළපෙනවා. නමුත් කොරියාවේ විවාහ වීමේදී හත්බොක් අඳින්නේ නැද්ද?

리리 **폐백이 뭐예요?**
 පොබෙක් කියන්නේ මොකද්ද?

미영 **결혼할 때 신랑 부모님과 친척들께 하는 인사예요.**
 විවාහ වෙනකොට මනමාලයාගේ දෙමාපියන්ට සහ ඥාතීන්ට කරන ආචාරයයි.

리리 **아, 그렇군요. 한국의 전통 혼례도 보고 싶어요.**
 ආ එහෙමද. කොරියාවේ සාම්ප්‍රදායික විවාහ උත්සවයකුත් බලන්න ආසයි.




මින්සු මහතා සහ මියොන් මහත්මිය ලෙස දෙබස අනුගමනය කරන්න. හොඳින් සවන් දී අනුගමනය කලා ද? එසේ නම් පහත ගැටළුවට පිළිතුරු සපයන්න.

1. 미영 씨와 리리 씨는 지금 어디에 있어요?
 මියොන් මහත්මිය සහ මින්සු මහතා දැන් කොහෙද ඉන්නේ?
2. 폐백이 뭐예요? පොබෙක් කියන්නේ කුමක්ද?

정답 1. 수진 씨의 결혼식 2. 신부가 신랑 부모님과 친척들께 하는 인사



විවාහ සංස්කෘතිය හා සම්බන්ධ ප්‍රකාශයන් මොනවා දැයි බලමු ද?




결혼식

විවාහ උත්සවය



청첩장

විවාහ ආරාධනාව



축의금

සුභ පැතුම් මුදල් තැගි




신랑

මනමාලයා



신부

මනමාලිය



주례

විවාහය සිදුකරන දේවගැතිතුමා



하객

අමුත්තන්(ආරාධිතයන්)



사진 촬영을 하다

පින්තූර ගැනීම (කොටේ සූට්)



피로연을 하다

විවාහ උත්සවයෙන් පසුව අමුත්තන්ට සංග්‍රහ කිරීම



폐백을 드리다

සාම්ප්‍රදායික ලෙස මනමාලයාගේ දෙමාපියන්ට ආචාර කරනවා



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 문장을 완성하세요.

පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.

1) 제 한국 친구한테서 _____ 을 받았어요.

2) 그래서 저는 지난주 토요일에 친구의 _____ 에 갔어요.

3) 선물 대신 _____ 을 준비했어요.

4) 결혼식이 시작되고 먼저 _____ 이 입장했어요.

5) 그리고 _____ 가 입장했는데 정말 아름다웠어요.

보기

- 결혼식
- 청첩장
- 신부
- 축의금
- 신랑

정답

- 1) 청첩장
- 2) 결혼식
- 3) 축의금
- 4) 신랑
- 5) 신부



ක්‍රියා පදයකට එකතු කර යම්කිසි ක්‍රියාවක් කර අවසන් වූ පසු තවත් ක්‍රියාවක් කරයි හෝ යම්කිසි සිදුවීමක් සිදුවෙයි යන්න අදහස් කිරීමට භාවිතා වේ.

- 가: 미영 씨, 언제 밥 먹을 거예요? මියොං මහතා කීයටද බත් කන්නේ?
- 나: 이 일을 **끝내고 나서** 먹으러 갈 거예요. මේ වැඩය ඉවර වුණාට පස්සේ කන්න යන්නම්.
- 가: 모니카 씨, 당근하고 양파는 어떻게 할까요? මොනිකා මහත්මිය, කැරට් සහ එෆ්ෂු වලට මොකද කරන්නේ?
- 나: 고기를 **삶고 나서** 볶으세요. මස් යන්නම් තැම්බුවට පස්සේ තෙලේ බදින්න.



'-고 나서' හොඳින් අවබෝධ වුනා ද? එසේ නම් මෙම යෙදුම භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-고 나서'를 사용해서 대화를 완성하세요.

පින්තූරය බලා '-고 나서' භාවිතා කරමින් සංවාදය සම්පූර්ණ කරන්න.

1)



가: 언제 폐백을 드려요? කොයි වෙලාවට ද පොපෙක් කරන්න යන්නේ?

나: _____ 폐백을 드려요.

2)



가: 언제 밥 먹으러 갈까요? කීයට බත් කන්න යමු ද?

나: _____ 갑시다.

정답 1) 결혼식을 하고 나서 2) 사진을 찍고 나서



තව ටිකක් පාඩම් කරමු ද? '-고 나서' භාවිතා කරමින් වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 아침을 _____.

2. 장을 _____.

정답 1. 먹고 나서 회사에 가요 2. 보고 나서 요리해요



<보기>처럼 이야기해 보세요. උදාහරණයෙන් පෙන්වාදී ඇති අයුරින් කතා කරලා බලන්න.

보기

다음 주 토요일 ලබන සෙනසුරාදා



수진 씨 아기 돌

සුජින් මහත්මියගේ දරුවාගේ පළමු වන උපන්දිනය


가: 다음 주 토요일이 수진 씨 아기 돌인데 무슨 선물을 하면 좋을까요?

ලබන සෙනසුරාදාට සුවිත් මහත්මියගේ දරුවාගේ පළමු උපන්දිනය, මොනවගේ තෑග්ගක් දෙන එකදු හොඳ?

나: 아기 옷을 선물하는 게 어때요?

ළමා ඇඳුම් තෑගි ලෙස දෙන එක කොහොමද?

1) 5월 15일



스승의 날

2) 내일



친구 생일

3) 다음 주 일요일



친구 결혼식

4) 이번 주 토요일



반장님 집들이

유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

일할 맛이 나요. වැඩ කරන්න ආස හිතෙනවා.

가: 상여금을 받아서 기분이 좋네요. ප්‍රසාද දීමනා (බෝනස්) ලැබුණු නිසා හිතට සතුටයි නේ.

나: 맞아요, 일할 맛이 나요. ඔව්. වැඩ කරන්න ආස හිතෙනවා.



한국인의 경조사

කොරියානුවන්ගේ පවුලේ උත්සව

돌 பළම උපන්දිනය

아기가 태어난 후 1년이 되면 돌잔치를 합니다. 아기의 부모는 친척과 친구들을 초대해서 같이 밥을 먹는데 이때 '돌잡이'를 합니다. '돌잡이'는 아기의 미래를 알아보기 위해 여러 가지 물건을 놓고 아기가 잡게 하는 것입니다.

දරුවෙකු ඉපදී අවුරුද්දක් ගතවූ පසු එන පළමු උපන් දිනයට "දොල්ජන්චි" උත්සවය ගන්නවා. දරුවාගේ දෙමාපියන් ඥාතීන් සහ යහලුවන්ට ආරාධනා කර එකට ආහාර ගැනීම සිදු කරන අතර මෙදිනට "දොල්ජාබ්"ත් කරනවා. දරුවාගේ අනාගතය දැන ගැනීම සඳහා විවිධ වර්ගයේ බඩු තියා දරුවාට අල්ලන්න සැලැස්වීම "දොල්ජාබ්" යනුවෙන් හඳුන්වනවා.



결혼 විවාහ උත්සවය

한국인의 결혼식에는 전통 혼례와 현대적인 결혼식이 있는데 요즘은 결혼식장이나 호텔에서 현대적인 결혼식을 많이 합니다. 그렇지만 전통적인 모습도 많이 남아 있는데, 결혼식이 끝나고 나서 신랑 부모님과 친척들께 드리는 인사인 폐백이 대표적입니다.

කොරියානුවන්ගේ විවාහ උත්සව සාම්ප්‍රදායික ක්‍රමයට සහ නවීන ක්‍රමයට යන දෙවිදිනටම පවත්වයි. වර්තමානයේ බොහොමයක් විවාහ උත්සව උත්සව ශාලාවක හෝ හෝටලයක නවීන ක්‍රමයට සිදුකරයි. ඒ වුවත් සමහර සාම්ප්‍රදායික විවාහ වාරිතූ අදටත් දක්නට ලැබෙයි. විවාහ උත්සවය අවසන් වූ පසු මනමාලයගේ දෙමාපියන්ට සහ ඥාතීන්ට කරන ආචාර (පෙපෙක්) අදටත් දක්නට ලැබෙන ප්‍රධාන සාම්ප්‍රදායික විවාහ වාරිතූ ක්‍රමයකි.



제사 පූජාව

어른이 돌아가시면 매년 돌아가신 날에 가족들이 모여 제사를 지냅니다. 요즘은 많이 간소화 되었으나 제사상에는 전, 나물, 과일, 고기 등 정성스럽게 만든 음식들을 올립니다. 명절 아침에 드리는 제사는 차례라고 합니다.

වැඩිහිටියන් මියගිය පසු සෑම අවුරුද්දක් පාසා ඔවුන් මියගිය දින පවුලේ අය එකට එකතු වී එම වැඩිහිටියන් සිහි කරමින් ඔවුන් සඳහා පූජාවක් පවත්වයි. මෙය වර්තමානයේ ඉතා සරල ලෙස සිදුකරද සාමාන්‍යයෙන් මේ සඳහා ඔෆෂඩ් පැළෑටි, පළතුරු, මස් ආදී ආහාර වර්ග හදපිරි දයාවෙන් සුදානම් කර පූජා කරයි. සෑමරූමි දින උදෑසන පවත්වන පූජා 'චාරෙ' ලෙස හඳුන්වයි.



장례 අවමංගල්‍ය උත්සවය

장례식장에 갈 때에는 검은색 옷을 입고 갑니다. 장례식장에서는 돌아가신 분에 대한 묵념을 하거나 절을 하고 돌아가신 분의 가족들에게 인사를 합니다. 보통 한국에서는 돌아가신 날로부터 3일이나 5일 동안 장을 치릅니다.

අවමංගල්‍ය උත්සවයකට යනවිට කළු ඇඳුමින් සැරසී යා යුතුය. අවමංගල්‍ය උත්සවයේදී මොහොතක් නිශ්චලව සිටිමින් මිය ගිය පුද්ගලයා හට ගෞරව කොට එම පුද්ගලයාගේ පවුලේ අයට ආචාර කරනු ඇත. සාමාන්‍යයෙන් කොරියාවේ මිය ගිය දිනයේ සිට දින 3 ත් 5 ත් අතර කාලයක් පුරා අවමංගල්‍ය කටයුතු සිදුකරනු ලැබේ.





අංක 1 සිට 3 දක්වා ඇත්තේ ප්‍රශ්නයට සවන් දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. හොඳින් අසා ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~3] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.



1. ① 감사합니다. ② 미안합니다.
 ③ 괜찮습니다. ④ 축하합니다.

2. ① 지난주에 결혼을 했지요?
 ② 옷을 선물하는 게 어때요?
 ③ 이런 선물을 줘서 고마워요.
 ④ 제 생일은 다음 주 토요일이에요.

3. ① 아기가 참 예쁘네요.
 ② 돌잔치가 참 재미있어요.
 ③ 금반지를 선물하는 게 좋아요.
 ④ 아기 생일을 축하하고 같이 밥을 먹어요.



පහත දැක්වෙන්නේ සංවාදයට සවන් දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. සංවාදයට සවන් දීමට පෙර උදාහරණයේ අන්තර්ගතය එක වරක් විමසා බලන්න.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

පහත දැක්වෙන කතාවට සවන්දී ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4. 두 사람은 어디에 가려고 합니까? පුද්ගලයින් දෙදෙනා කොහෙද යන්න ඉන්නේ?
 ① 집들이 ② 돌잔치
 ③ 장례식 ④ 결혼식

5. 남자는 무슨 색 옷을 입을 것입니까? පිරිමියා කුමන වර්ණයේ ඇඳුමක්ද අඳින්න ඉන්නේ?
 ① 빨간색 ② 까만색
 ③ 하얀색 ④ 파란색



අංක 1 සිට 3 දක්වා ඇත්තේ හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයයි. අන්තර්ගතයට ගැළපෙන පිළිතුර තෝරන්න.

[1~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.

1. 한국에서는 아기의 첫 번째 생일을 _____(이)라고 합니다. 이를 기념하기 위해 가족과 친척들이 모여 같이 밥을 먹고 축하를 해 줍니다.

කොරියාවේ දරුවන්ගේ පළමු උපන්දිනය පළමු උපන් දිනය කියා හඳුන්වයි. මෙය සැමරීමට පවුලේ අය සහ ඥාතීන් එකට එකතු වී ආහාරගෙන දරුවාගේ පළමු උපන්දිනය වෙනුවෙන් සුභපතයි.

- ① 돌
- ② 백일
- ③ 집들이
- ④ 결혼기념일

2. 가: 진영 씨 소식 들었어요? 진영 씨가 다음 달에 결혼해요.

ජයොන් මහත්මිය ගැන ආරංචි ද? ජයොන් මහත්මිය ලබන මසයේ විවාහ වෙනවා.

나: 네, 저도 어제 _____을 받았어요. 남자 친구를 사귀 지 얼마 안 됐는데 벌써 결혼을 한다니 깜짝 놀랐어요.

ඔව්. මටත් ඊයේ (ආරාධනා පත්‍රයක්) ලැබුණා. පෙම්වතා එක්ක යාලුවෙලා ලොකු කාලයක් ගතවුනේ නැති නිසා දැන්ම විවාහ වෙනවා කිව්වහම පුදුම හිතුණා.

- ① 선물
- ② 피로연
- ③ 청첩장
- ④ 축의금

3. 한국의 결혼은 전통 혼례와 서양식 결혼식이 있습니다. 요즘에는 보통 웨딩드레스를 입고 서양식 결혼식을 많이 하지만 전통 혼례의 풍습도 아직 남아 있습니다. 결혼식이 끝난 후에 신랑 부모님 과 친척들에게 인사를 드리는데 이것을 _____(이)라고 합니다.

කොරියාවේ විවාහ උත්සවයන් සාම්ප්‍රදායික ක්‍රමයට සහ බටහිර ක්‍රමයට පවත්වයි. වර්තමානයේ සාමාන්‍යයෙන් වෙඩින් ඇඳුම් ඇඳ බටහිර ක්‍රමයේ විවාහ උත්සව ගොඩක් පැවැත්තුවත් සාම්ප්‍රදායික විවාහ උත්සව වලදී අනුගමනය කළ සමහර චාරිත්‍ර අදටත් දක්කට ලැබෙයි. විවාහ උත්සවය අවසන් වූ පසුව මනාලයාගේ දෙමාපියන් සහ ඥාතීන්ට ආචාර කරන අතර මෙය (පෙර්බෙක්) කියා කියයි.

- ① 함
- ② 맞선
- ③ 폐백
- ④ 상견례



පහත දැක්වෙන දේය කියවා දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඉගනගත් දේ මතක් කරමින් ගැටලුව විසඳන්න.

[4~5] 다음 글을 읽고 물음에 답하십시오. පහත දේය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

새로운 집에 이사를 가면 가족이나 친구를 초대해서 _____을/를 합니다. 초대를 받아서 갈 때에는 선물을 사 가는데 보통 휴지나 세제를 많이 선물합니다. 휴지는 일이 잘 되라는 의미가 있고 세제는 빨리 부자가 되라는 의미가 있습니다. 요즘은 부부가 함께 쓸 수 있는 커피 잔이나 화분같은 것을 선물하기도 합니다.

අලුත් නිවසකට ගෙවල් මාරුකර යාමේදී පවුලේ අයට සහ යහළුවන්ට ආරාධනා කර (ගෙට ගෙවදීමේ උත්සවයක්) පවත්වයි. ආරාධනාවක් ලබා උත්සවයට යන විට තැන්ගත් මිළදීගෙන රැගෙන යන අතර සාමාන්‍යයෙන් තෑගි ලෙස පේපර් සර්වියට් දෙනු ලැබේ. පේපර් සර්වියට් වලින් වැඩ සියල්ල හොඳින් සිදුවේවා යන්න අර්ථවත් කරන අතර පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය වලින් ඉක්මනින් පොහොසත් වේවා යන අර්ථ ගෙනදෙයි. වර්තමානයේ ජෝඩුවකට එකට භාවිතා කළ හැකි කෝපි කෝප්ප හෝ මල් බඳුන් ආදියත් තෑගි ලෙස දෙනු ලබයි.



4. 빈칸에 들어갈 말로 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
- ① 돌잔치 ② 집들이 ③ 결혼식 ④ 생일 파티
5. 세제를 선물하는 것은 어떤 의미입니까? පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය තැබී ලෙස දීමෙන් කුමන අදහසක් ප්‍රකාශ වේද?
- ① 일이 잘 되기를 바랍니다. ② 건강하게 살기를 바랍니다.
 ③ 빨리 부자가 되기를 바랍니다. ④ 새 집에서 오래 살기를 바랍니다.

정답 1. ① 2. ③ 3. ③ 4. ② 5. ③

확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~3] 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත දැක්වෙන ඡේදය කියවා කුමක් පිළිබඳ සඳහන් වී ඇති ඡේදයක්ද යන්න තෝරන්න.

1.

매년 5월 8일은 부모님의 은혜에 감사하는 날입니다. 자녀들이 부모님에게 꽃을 달아 드리고 감사의 마음을 전합니다.

සෑම අවුරුද්දකම මැයි 8 වෙනිදා දෙමාපියන්ගේ කරුණාවට අපගේ කෘතචේදීත්වය පළ කරන දිනයයි. දරුවන් දෙමාපියන්ට මල් ලබා දී හදවතින්ම කෘතඥතාව පළ කරයි.

- ① 어린이날 ② 어버이날 ③ 스승의 날 ④ 국군의 날

2.

한국 사람의 집에 들어갈 때는 신발을 벗고 들어가야 합니다. 또 집에 들어가면 먼저 집 안 어른께 인사를 드려야 합니다.

කොරියානු නිවසකට ඇතුළු වන විට පාවහන් ගලවා ඇතුළු විය යුතුය. එසේම නිවසට ඇතුළු වීමෙන් පසු පළමුව නිවසේ සිටින වැඩිහිටියන් හට ආචාර කල යුතුය.

- ① 방문 예절 ② 언어 예절 ③ 직장 예절 ④ 식사 예절

3.

저는 회사에서 오전 9시부터 오후 6시까지 일합니다. 12시부터 1시까지는 점심시간입니다. 일이 많을 때에는 저녁 9시까지 야근을 할 때도 있습니다.

මම උදෑසන 9 සිට සවස 6 දක්වා කාර්යාලයේ වැඩ කරනවා. දහවල් 12 සිට 1 දක්වා දිවා ආහාරය කාලයයි. වැඩ ගොඩක් ඇති විට රාත්‍රී 9 දක්වා වැඩ කරන වෙලාවන්ද තියෙනවා.

- ① 퇴근 시간 ② 회의 시간 ③ 근무 시간 ④ 출근 시간

정답 1. ② 2. ① 3. ③

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
 - ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
 - වචන භාවිතය සඳහා උපදෙස්
 - සංස්කෘතික තොරතුරු
- හේතුදැක්වීම, අනුමාන කිරීම
- 잘아요, -는/(으)ㄴ 것 같다
කොරියාවේ ජනප්‍රිය සංස්කෘතිය, ආර්ථිකය සහ කර්මාන්ත
හත්ලයු සංචාර

대화 1 සංවාදය 1

Track 109



මිලගට සුපිකා සහ හඹං අතර සංවාදයයි. මුලින්ම සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

수피카 지금 드라마가 시작돼요. 호영 씨, 빨리 오세요.
ටෙලිනාට්‍ය දැන් පටන්ගන්නවා, හඹං මහත්මිය ඉක්මනට එන්න.

호 영 오, 김수현 씨 정말 멋있지 않아요?
우리 고향 친구들도 아주 좋아해요.
ඔ, කිම්සුහොගන් ඇත්තටම හරිම කඩවසම්, නැද්ද?
අපේ ගමේ යහළුවෝ ගොඩක් කැමතියි.

수피카 호영 씨 고향에서도 한국 드라마가 인기가 있어요?

හඹං මහත්මියගේ ගමේත් කොරියන් ටෙලිනාට්‍ය ජනප්‍රිය ද?

호 영 그럼요. 한국 드라마가 재미있잖아요.
수피카 씨는 한국 연예인 중에 누구를 제일 좋아해요?

නැත්නම් කොරියන් ටෙලිනාට්‍ය විනෝදාත්මකයින්, සුපිකා මහත්මිය කොරියනු කලාකරුවන් අතරින් කාටද වැඩියෙන්ම කැමති?

수피카 저는 빅뱅을 제일 좋아해요. 멋있잖아요.
මම බිග්බෑං ට ගොඩක් කැමතියි. කඩවසමින්.

-지 않아요?

තමන් සිතමින් සිටින දෙයක් පිළිබඳව අනික් පුද්ගලයාගෙන් තහවුරු කරගැනීමට හඳුනා අවස්ථා වලදී භාවිතා කරයි.

· 가: 이 드라마 참 재미있지 않아요?

මේ නාට්‍ය ගොඩක් විනෝදජනකයි, නැද්ද?

나: 네, 재미있어요.

ඔව්ල විනෝදජනකයි.

· 가: 김치찌개가 맵지 않아요?

කිම්චිච්ගේ සැර නැද්ද?

나: 아니요, 안 맵어요.

නැහැ. සැර නැහැ.

인기

- 인기 **ජනප්‍රියයි**
- 민수 씨는 여자들에게 인기가 많아요.
මින්සු මහත්මිය කාන්තාවන් අතර ජනප්‍රියයි.
- 이 영화는 남자보다 여자에게 더 인기가 있어요.
මෙම චිත්‍රපටය පිරිමින්ට වඩා කාන්තාවන් අතර තවත් ජනප්‍රියයි.



හොඳින් සවන් දී අනුගමනය කලා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 두 사람은 무엇을 보고 있어요? **පුද්ගලයින් දෙදෙනා කුමක් ද බලමින් සිටින්නේ?**
2. 수피카 씨는 한국 연예인 중에 누구를 제일 좋아해요?
සුපිකා කොරියන් කලාකරුවන් අතරින් කාටද වැඩියෙන්ම කැමති?

정답 1. 드라마 2. 빅뱅




어휘 1 වචන මාලාව 1

한류 හන්ලූ (කොරියාවේ ජනප්‍රිය සංස්කෘතිය)



කොරියාවේ ජනප්‍රිය සංස්කෘතිය හා සම්බන්ධ මොනවාගේ ප්‍රකාශයන් ඇත් දැයි බලමු ද?



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.

① 	② 	③ 	④ 
○ 영화	○ 음악 프로그램	○ 드라마	○ 예능 프로그램

정답 ①㉠ ②㉡ ③㉢ ④㉣



ක්‍රියාපද හා විශේෂණ පද, නාම පදයකට එකතු කර, සවන් දෙන්නා සහ කථකයා කතාවට ලක්වන අන්තර්ගතය දැනටමත් දන්නා විටදී භාවිතා වේ. නාම පදයක් සමඟ යෙදෙන විට 'නාම පදය + -(이)ㅂㅂ' ස්වරූපය භාවිතා කරයි.

· 가: 수피카 씨의 친구들도 한국 가수를 좋아해요?

සුපීකා මහත්මියගේ මිතුරුන් කොරියානු ගායකයන්ට කැමතියද?

나: 그럼요. 노래도 잘하고 **맛있ㅂㅂ**. එහෙනම්! සින්දුත් හොඳට කියනවා වගේම ස්මාර්ට්වේ.

· 가: 주말에 쇼핑하러 백화점에 갈까요? **සතිඅන්තයේ භෞපින් කරන්න දෙපාර්තමේන්තු වෙළෙඳසැලට යමුද?**

나: 다음 주말에 가는 게 어때요? 다음 주말부터 세일 **기간이ㅂㅂ**.

ලබන සතියේ යන එක ගැන මොකද හිතන්නේ? ලබන සති අන්තයේ ඉඳලා සේල් දානවානේ.



'-ㅂㅂ' හොඳින් අවබෝධ වුනා ද? එසේ නම් පහත සංවාදය කියවා වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.

2. 대화를 읽고 맞는 대답을 고르세요. සංවාදය කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

1)

가: 모니카 씨, 이 사과 어디에서 샀어요? **මොනිකා මහත්මිය, මේ ඇපල් කොහෙන්ද මිලට ගත්තේ?**

나: 시장에서 샀어요. _____, **පොළෙන් ගත්තේ. (පොළේ ලාබයිනේ).**

① 시장이 싸ㅂㅂ

② 시장이 비싸ㅂㅂ

2)

가: 투안 씨, 왜 우산을 가지고 왔어요? **තුචාන් මහත්මිය, ඇයි කුඩියක් අරන් ආවේ?**

나: 밖을 보세요. _____, **පිටත බලන්න. (වහිනවානේ).**

① 비가 오ㅂㅂ

② 날씨가 좋ㅂㅂ

정답 1) ① 2) ①



තව ටිකක් පාඩම් කරමු ද? '-ㅂㅂ' භාවිතා කර පහත දෙබස සම්පූර්ණ කරන්න.

1. 가: 이 식당에 자주 오네요.

나: 음식이 _____.

2. 가: 투안 씨는 한국어를 참 잘하지요?

나: 네, 열심히 _____.

3. 가: 왜 채소만 먹어요?

나: 건강에 _____.

4. 가: 상우 씨가 인기가 많네요.

나: 친절하고 _____.

정답 1. 맛있ㅂㅂ 2. 공부하ㅂㅂ 3. 좋ㅂㅂ 4. 멋있ㅂㅂ



유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

입에 잘 맞아요. මගේ කටේ රසට ගැලපෙනවා.

가: 한국 음식이 매워서 먹기 힘들지요? **කොරියන් ආහාර සැර නිසා කන්න අමරු ද?**

나: 아뇨, **입에 잘 맞아요.** නැහැ. **මගේ කටේ රසට ගැලපෙනවා.**



රිහාන් සහ තුආන් කොරියාවේ ජංගම දුරකතන පිළිබඳ කතා කරමින් සිටියි. දෙදෙනා කුමක් පිළිබඳ කතාකරමින් සිටියි ද? මුලින්ම සංවාදයට දෙවරක් සවන් දෙන්න.

리한 투안 씨, 스마트폰 **새로** 샀어요?
තුආන් මහත්මයා, ස්මාට් ෆෝන් එකක් අලුතින් මිලදී ගන්න ද?

투안 네, 삼성전자에서 나온 신제품이에요.
ඔව්, සම්සොං එකෙන් අලුතින්ම හඳුන්වා දීපු ෆෝන් එක.

리한 저도 휴대폰을 바꿔야 되는데 **그거** **어때요?**
මමත් ජංගම දුරකථනය මාරු කරන්න ඕනේ ඕක කොහොමද?

투안 **화면도 크고 편리한 기능도 많은 것** **같아요.**
ස්ක්රීන් එක ලොකුයි වගේම පහසුකමුත් ගොඩක් තියනවා වගේ.

리한 **한번** 봐도 돼요?
එක සැරයක් බලන්න පුළුවන් ද? (මට ටිකක් බලන්න දෙන්නව ද)

투안 네, 요즘 한국 휴대폰이 우리 나라에도 **많이** 수입되는 것 같아요. 제 친구들도 **많이** 써요.
ඔව්, මේ දවස් වල කොරියන් ජංගම දුරකථන අපේ රටටත් ගොඩක් ආනයනය කරනවා වගේ. මගේ යහළුවොත් ගොඩක් පාවිච්චි කරනවා.

리한 휴대폰이 한국의 **대표적인** 수출품이 **잖아요.**
ජංගම දුරකථන කොරියාවේ ප්‍රධානතම අපනයන භාණ්ඩයනේ.

새로 **අලුත්**

- ① මෙතෙක් තිබූ දේවල් හා වෙනස් අලුතින් නැතහොත් අලුත් දෙයක් මගින්
- ② මෙතෙක් නොතිබුණු දෙයක් ප්‍රථමයෙන්ම

- 컴퓨터가 고장이 나서 새로 컴퓨터를 샀어요.
පරිගණකය කැඩුන නිසා අලුත් පරිගණකයක් මිලදී ගන්නා.
- 이 집은 새로 지어서 깨끗해요.
මෙම නිවස අලුතින් ඉදිකළ නිවසක් නිසා පිරිසිදුයි.

대표적인 **නියෝජනය කරන / ප්‍රධාන**

යම් විෂය ක්‍ෂේත්‍රයක හෝ යම් කාණ්ඩයක ගුණාංගයක් හෝ ස්වභාවයක් නිරූපනය කිරීමේදී ප්‍රධාන වශයෙන් කැපීපෙන දේ.

- 한국의 대표적인 관광지는 제주도예요.
කොරියාවේ සංචාරක ස්ථාන අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ජේජු දූපත වේ.
- 비빔밥은 한국의 대표적인 음식이에요.
පිබිම්පඬි කොරියාවේ ප්‍රධාන ආහාරයකි.



පහත දැක්වෙන රිහාන් සහ තුආන්ගේ සංවාදය අනුගමනය කරන්න. හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1. 투안 씨가 새로 산 물건은 어때요? තුආන් අලුතින් මිලදී ගත් භාණ්ඩය කොහොමද?
2. 한국의 대표적인 수출품은 뭐예요?
කොරියාව නියෝජනය කරන ප්‍රධාන අපනයන භාණ්ඩය කුමක් ද?

정답 1. 화면도 크고 기능도 많아요. 2. 휴대폰



ආර්ථිකය සහ කර්මාන්ත හා සම්බන්ධ ප්‍රකාශයන් මොනවාදැයි බලමු ද?



수출하다

අපනයනය කරනවා



수입하다

ආනයනය කරනවා



수출품

අපනයන භාණ්ඩ



수입품

ආනයන භාණ්ඩ



선진국

දියුණු රටවල්



개발도상국

දියුණු වෙමින් පවතින රටවල්



무역

වෙළෙඳාම



경제 발전

ආර්ථික සංවර්ධනය



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.


පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.

1)




4)

2)



5)

3)



6)

보기

수출하다

선진국

수입품

개발도상국

수출품

수입하다

정답

1) 수출하다 2) 수출품 3) 선진국 4) 수입하다 5) 수입품 6) 개발도상국



ක්‍රියාපදයක හෝ විශේෂණ පදයක අගට එකතු කර වර්තමාන කාලයේ කෙරෙන කාර්යයක් හෝ තත්ත්වයක් අනුමාන කිරීමේදී හෝ තමන්ගේ සිතුවිල්ලක් මෘදු ලෙස පැවසීමේදී යොදාගැනේ.

동사 (ක්‍රියා පදය)	형용사 (විශේෂණ පදය)		명사 (ව්‍යංජ්ජනය)
-는 것 같다	자음 (ස්වරය) → -은 것 같다	모음 (නාම පදය) → -ㄴ 것 같다	인 것 같다
가다 → 가는 것 같다 먹다 → 먹는 것 같다 있다 → 있는 것 같다	크다 → 큰 것 같다 작다 → 작은 것 같다		학생 → 학생인 것 같다 의사 → 의사인 것 같다

· 사람들이 우산을 쓰고 있어요. 밖에 비가 오는 것 같아요.
මිනිස්සු කුඩ ඉහළගෙන ඉන්නවා. එළියේ වහිනවා වගේ.

· 가: 모니카 씨, 화장품을 사야 하는데 어떤 게 좋아요?
මොනිකා මහත්මිය, රූපලාවන්‍ය බඩු මිලදී ගන්න ඕනේ. මොනවගේ ඒවාද හොඳ?

나: 이거 한번 써보세요. 싸고 좋은 것 같아요. මේක එක සැරයක් මිලට අරන් බලන්න, මිලත් අඩුයි. හොඳයි වගේ.

대조적 정보

අනුමානය හඟවන ප්‍රකාශනයක් කිරීමේදී සිංහල භාෂාවේ 'මල්ලි අද සතුටින් ඉන්නවා වගෙයි' යන්නෙහි 'ඒ වගෙයි' යන්න යොදා ගන්නා ලෙසම කොරියානු භාෂාවේදීත් වාක්‍යයක අවසානයේ යෙදෙන අඛණ්ඩයට '-은/는 것 같다' එකතු කර අනුමනාර්ථය ප්‍රකාශ කරනු ලැබේ. එහෙත් වාක්‍යයේ අඛණ්ඩය ලෙස යෙදෙන පදවර්ගය හෝ කාලභේදයට අනුව '은' සහ '는' ප්‍රභේදනයකොට භාවිතා කරනු ලැබේ.

· 언니가 기분이 좋은 것 같아요. තඟක්කා සතුටින් වගෙයි.



'-는/(으)ㄴ 것 같다' හොඳින් අවබෝධ වුනා ද? එසේ නම් පහත සංවාදය කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

2. 대화를 읽고 맞는 대답을 고르세요. සංවාදය කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

1) 가: 모니카 씨는 항상 주말에 친구들을 만나요. මොනිකා මහත්මිය නිතරම සති අන්තයේ මිතුරන් හමු වෙනවා.
나: _____.

- ① 친구가 아주 많은 것 같아요 ② 친구가 한 명도 없는 것 같아요

2) 가: 방가 씨가 한국어 실력이 많이 늘었어요.
පංගා මහතාගේ කොරියානු භාෂා කුසලතාවය ගොඩක් දියුණු වෙලා.
나: _____.

- ① 요즘 한국어 공부를 안 하는 것 같아요 ② 요즘 한국어를 열심히 공부하는 것 같아요

정답 1) ① 2) ②



유용한 표현

눈코 뜰 새 없이 바빠요. වැඩ ගොඩක් අධිකයි / කාර්යයබහුලයි.

가: 요즘도 일이 많아요? මේ දවස්වලත් වැඩ වැඩියි ද?

나: 네, 눈코 뜰 새 없이 바빠요. ඔව්. ගොඩක් කාර්යයබහුලයි.



한류 열풍과 수출의 관계에 대한 신문 기사입니다. 잘 읽고 질문에 답하세요.

කොරියාවේ ජනප්‍රිය සංස්කෘතියේ පිබිදීම සහ අපනයනයේ සම්භන්ධතාව පිළිබඳ පත්තර වාර්තාවකි. හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

NEWS TIMES

화장품 수출과 한류 열풍

LG경제연구원이 발표한 보고서에 따르면 한국 문화에 관심이 높을수록 화장품, 의류, 음료, 전자제품, 자동차 등의 상품의 수출이 늘어나는 것으로 나타났다. 미국의 경우 한류에 대한 인터넷 검색이 많아질수록 화장품의 수출도 크게 증가한 것을 알 수 있다. 또한 드라마에 나온 한류 스타들이 화장품 모델을 하면서 수출도 크게 늘었다. 특히 중국과 아시아 지역에서는 최근 5년간 매년 30%씩 꾸준히 수출이 증가한 것으로 나타났다.

미국
한류검색량
화장품 수출

(천달러)
32,000
27,000
22,000
17,000
12,000
7,000

2004 2007 2010 2013

검색량은 K-pop과 드라마 검색량의 합(분기별 추이)

රුපලවන්ත ආලේපන අපනයන සහ කොරියාවේ ජනප්‍රිය සංස්කෘතියේ පිබිදීම

LG ආර්ථික සමීක්ෂණ ආයතනය කල වාර්තා වලට අනුව ලොවපුරා කොරියන් සංස්කෘතිය පිළිබඳ අවධානය ඉහළයාමත් සමඟම සුවඳ විලවුම්, ඇඳුම්, බීම වර්ග, විදුලි උපකරණ,, වාහන ආදී භාණ්ඩයන්හි අපනයනයේ වැඩි වීමක් ද දක්නට ලැබේ. ඇමරිකාවේ ප්‍රචලිත කොරියන් ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ අන්තර්ජාල තුළින් ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයක් ලෙස සුවඳ විලවුන් අපනයනය විශාල වශයෙන් වැඩි වීමක් දැක ගත හැකිය. තවද කොරියානු ටෙලිනාට්‍රයෙහි රංගනයේ නිරත වන කළාකරුවන් සුවඳ විලවුන් සඳහා නිරූපිකාවන් ලෙස පෙනීසිටීමත් නිසාවෙන් අපනයන විශාල ලෙස වැඩි විය. විශේෂයෙන්ම චීනය සහ ආසියාතික රටවල පසුගිය වසර 5 තුළ සෑම වසරක් පාසා 30% ඒකාකරී අපනයන වැඩි වීමක් පෙන්වයි.

1. 읽은 내용과 같으면 ○, 다르면 X에 표시하세요.

කියවූ අන්තර්ගතය හා සමාන නම් ○, අසමාන නම් X ලකුණ යොදන්න.

- 1) 중국과 아시아에서는 최근 화장품 수출이 줄어들고 있다. ○ ×
- 2) 한국 문화에 대한 관심 때문에 화장품을 사는 사람들이 늘었다. ○ ×
- 3) 수출이 늘어난 것은 한류 스타들이 화장품 모델을 하고 있기 때문이다. ○ ×

정답 1) X 2) O 3) O



한류 여행

හන්ලූ සංචාර

한류 열풍으로 인해 한국으로 여행을 오는 외국인 관광객의 수도 늘어났습니다. 2000년대 초반에 방영된 <겨울연가>가 큰 사랑을 받고 일본과 중국으로 수출되면서 <겨울연가>의 촬영지인 '남이섬'은 이제 아시아의 여행지가 되었고 최근에 방영된 <별에서 온 그대>가 중국에서 큰 인기를 끌면서 드라마 촬영지인 거제도, 인천, 가평 등의 여행지가 새로운 관광명소로 떠올랐습니다. 관광지 외에 주인공이 커피를 마시던 카페나 치킨과 맥주를 먹던 치킨 전문점 등을 여행 코스로 한 '별그대 테마 여행' 상품도 등장했습니다.

කොරියාවේ ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රතිඵලයක් ලෙස කොරියාවේ සංචාරයට පැමිණෙන විදේශික සංචාරකයින් ගණනත් ඉහළ යමින් පවත. 2000 වසරේ මුල් ඛණයේ පමණ විකාශය වූ <겨울연가> ටෙලිනාට්‍යය ජපානයට සහ චීනයට අපනයනය කිරීමත් සමඟ එම ටෙලිනාට්‍යයෙහි එන දර්ශන අඩංගු නාමිසොම් ප්‍රදේශය ආසියාවේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත් වූ අතර වර්තමානයේ විකාශනය කරන <별에서 온 그대> ටෙලිනාට්‍යය චීනයේ විශාල ප්‍රසිද්ධියකට පත්ව ඇති අතර එහි රූගත කිරීම් සිදු කළ ගොපේ දිවයින, ඉන්චොන්, කාප්පොහන් ආදී සංචාරක ස්ථාන නව සංකල්පයක් සහිත සංචාරක ආකර්ශනයන් බවට පත්ව ඇත. සංචාරක ස්ථාන වලට අමතරව නලුනිලියන් කෝපි බිජු කැෆේ, කුකුල් මස් කමිත් බියර් පානය කළ කඩ ආදී ස්ථාන වල සංචාරක අත්දැකීමක් ලබා ගත හැකිවන ලෙස <별그대> තේමා සංචාරයක පැකේජයන්ද හඳුන්වා දී ඇත.



해외 한류 팬들은 한류 스타들을 보면서 그들이 입고 나오는 옷이나 화장품, 가방, 휴대폰 등에 큰 관심을 보여 한국 백화점이나 동대문, 명동 등을 찾는 외국인 관광객도 많아졌습니다. 여행사들은 드라마나 영화 촬영지를 볼 수 있는 여행 상품을 선보이거나 K-pop 스타 공연을 볼 수 있는 여행 상품을 내놓는 등 다양한 상품을 개발하고 있습니다.

විදේශික හන්ලූ රසිකයන් කොරියානු කලාකරුවන් අදින ඇඳුම්, භාවිතා කරන සුවද විලවුන්, ජංගම දුරකතන ආදිය පිළිබඳ දැඩි ඇල්මක් දක්වන අතර මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමට කොරියන් සුපිරි වෙළඳ සැල් සහ දොංදෙමුන්, මියොංදොං ආදී වෙළඳ නගර සොයා යන විදේශික සංචාරකයින් සංඛ්‍යාව වැඩි වී ඇත. සංචාරක ඒජන්සි මගින් නාට්‍ය හා චිත්‍රපට රූපගත කළ ස්ථාන නැරඹීමට හැකි සංචාරක පැකේජ සහ කොරියන් පොප් සංගීත නරු වල සංදර්ශන බැලීමට අවස්ථාව ලබා දෙන සංචාරක පැකේජ ආදී විවිධාකාර නිෂ්පාදනයන් වෙළඳපොලට හඳුන්වා දෙමින් සිටියි.



🎧 **듣기 대본** 듣기 연습 듣기 대본

1. 여: 리한 씨는 한국 연예인 중에 누구를 좋아해요?
리한 씨, 한국 연예인 중에 누구를 좋아해요?
2. 남: 한국의 대표적인 수출품은 뭐예요? 한국에서 많이 수출하는 물건은 뭐예요?
3. 여: 투안 씨는 한국의 예능 프로그램을 참 좋아하네요.
투안 씨, 한국 예능 프로그램을 좋아하네요.
- 4-5. 여: 투안 씨, 이제 곧 제가 좋아하는 음악 프로그램이 시작되는데 같이 볼래요?
투안 씨, 이제 곧 제가 좋아하는 음악 프로그램이 시작되는데 같이 볼래요?
- 남: 네, 좋아요. 네, 좋아요.
- 여: 투안 씨도 한국 노래를 좋아해요? 투안 씨도 한국 노래를 좋아해요?
- 남: 그럼요. 한국 노래를 자주 들어요. 네, 그렇습니다. 한국 노래를 자주 들어요.
- 여: 그럼 우리 토요일에 같이 콘서트 보러 갈래요?
토요일에 같이 콘서트 보러 갈래요?
- 남: 좋아요. 저도 콘서트에 가 보고 싶었어요. 네, 좋아요. 저도 콘서트에 가 보고 싶었어요.

정답 1. ③ 2. ② 3. ① 4. ② 5. ③

확장 연습 확장 연습 확장 연습

🎧 L-35

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
다음 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
- 여자는 한국어 공부를 어떻게 하고 있습니까? 여자는 한국어 공부를 어떻게 하고 있습니까?
- ① 학원에 다닙니다. ② 혼자 공부합니다.
 ③ 친구와 같이 공부합니다. ④ 선생님과 함께 공부합니다.

🎧 **확장 연습 듣기 대본** 확장 연습 확장 연습

1. 여: 투안 씨, 요즘 한국어 배우러 다니다면서요?
투안 씨, 요즘 한국어 배우러 다니다면서요?
- 남: 네, 주말마다 근로자센터에서 한국어를 배우는데 아주 재미있어요.
네, 주말마다 근로자센터에서 한국어를 배우는데 아주 재미있어요.
- 여: 그래요? 저는 혼자서 한국어를 공부해서 그런지 재미도 없고 실력도 늘지 않는 것 같아요. 저도 다음에는 근로자센터에 다녀야겠어요.
그래요? 저는 혼자서 한국어를 공부해서 그런지 재미도 없고 실력도 늘지 않는 것 같아요. 저도 다음에는 근로자센터에 다녀야겠어요.

정답 1. ②



අංක 1 ඡේදය කියවා ගැලපෙන මාතෘකාවක තෝරන ප්‍රශ්න වේ. අංක 2 සහ 3 ඡේදය කියවා ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

[1~3] 다음 질문에 답하십시오. පහත දැක්වෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.

1. 다음은 무엇에 대한 글입니까? පහත දැක්වෙන්නේ කුමක් හා සම්බන්ධ ඡේදයක් ද?

한국은 1950년에 한국전쟁이 끝난 후 세계에서 가장 가난한 나라였습니다. 그렇지만 1960년대 경제를 개발했고 이후 경제가 크게 발전했습니다.

කොරියාව 1950 වර්ෂයේ කොරියන් යුද්ධය අවසන් වූ පසුව ලෝකයේ වඩාත්ම දිළිඳු රට බවට පත්විය. නමුත් 1960 වර්ෂයේ ආර්ථික සංවර්ධනය සිදුවූ අතර එතැන් සිට ආර්ථිකය සුවිශේෂී ලෙස වර්ධනය වන්නට විය.

- ① 무역
- ② 수출품
- ③ 수입품
- ④ 경제 발전

2. 이 사람에 대한 설명으로 맞는 것을 고르십시오. මෙම පුද්ගලයා සම්බන්ධ නිවැරදි විස්තරය තෝරන්න.

저는 한국 노래를 좋아해서 한국에 왔습니다. 처음 텔레비전에서 우연히 한국 아이돌이 나오는 콘서트를 봤는데 춤도 잘 추고 노래도 잘하는 모습에 반했습니다. 그래서 한국 노래를 듣고 이해하고 싶어서 한국어를 공부하기 시작했습니다.

මම කොරියන් සිංදු වලට කැමති නිසා කොරියාවට ආවා. මුලින්ම රූපවාහිනියෙන් අහම්බෙන් මෙන් කොරියන් ගායකයන්ගේ සංගීත ප්‍රසංගයක් දැක්කා, දැස ලෙස නර්තනයේ ගායනයේ නිරත වෙන අයුරු දැකලා ආසාවෙන් පටන් ගත්තා. ඒ නිසා කොරියන් සිංදු වලට සවන් දී තේරුම් ගන්නට ආස නිසා කොරියන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තා.

- ① 지금 고향에 있습니다.
- ② 한국 노래를 좋아합니다.
- ③ 한국어를 할 수 없습니다.
- ④ 한국 노래를 자주 안 듣습니다.

3. 한국의 수출에 대한 설명으로 맞는 것을 고르십시오.

කොරියාවේ අපනයනය හා සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න.

한국의 경제는 수출 중심입니다. 1980년대 이전에는 단순한 조립 제품을 수출했지만 1990년대 이후 자동차와 기계 등을 수출했고 2000년대부터는 휴대전화나 컴퓨터와 같은 전자제품의 수출이 늘었습니다.

කොරියාවේ ආර්ථිකය අපනයන අභිමුඛ වේ. 1980 වර්ෂයට පෙර ඉතා සුළු පරිමානයේ වාහන කොටස් නිෂ්පාදන අපනයන කලත් 1990 වර්ෂයෙන් පසුව වාහන සහ යන්ත්‍ර ආදිය අපනයනය කරලා 2000 වර්ෂයේ සිට ජංගම දුරකථන සහ පරිගණක ආදී ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන අපනයනය වැඩිවිය.

- ① 한국은 수입을 많이 합니다.
- ② 1980년대에는 수출을 전혀 안 했습니다.
- ③ 1990년대에 조립 제품을 많이 수출했습니다.
- ④ 2000년대의 대표적인 수출품은 휴대전화입니다.



පහත දැක්වෙන ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

ඇඳුම පිළිබඳ විස්තර කිරීම / උපදෙස් දීම
 -아/어 보이다, -게
 ඇඳුම / ආකල්ප
 වැඩකරන ස්ථානයේදී අදින ඇඳුම

대화 1 සංවාදය 1

Track 112



තුදන් හා රිහන් වැඩට අදින ඇඳුම් ගැන කතාකරමින් සිටි, මුලින්ම සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

투안 리한 씨, 새 작업복이 잘 어울리네요.
 රිහන් මහතා, අලුත් කාර්යාල ඇඳුම හොඳට ගැලපෙනවා.

리한 그래요? 저는 지퍼를 목까지 올려야 해서 좀 불편한데, 투안 씨는 괜찮아요?
 ඇත්තද? මට නම් සිප් එක බෙල්ල ලගටම වහන්න වෙන හින්දා ටිකක් අපහසුයි. තුදන් මහතාට අපහසු නැද්ද?

투안 좀 그렇기는 한데, 이렇게 해야 작업할 때 안전하니까요.
 ඔව්, ටිකක් එහෙම නම් තමයි ඒත් මෙහෙම ඇන්දොත් වැඩකරනකොට ආරක්ෂිත නිසා කමක් නැහැ.

반장 투안 씨 말이 맞아요. 그리고 지금 두 사람 단정한 모습이 좋아 보여요. 처음이라 좀 불편하겠지만 익숙해지면 괜찮을 거예요.
 තුදන් මහතාගේ කතාව ඇත්ත. ඒ වගේම දෙදෙනා පිළිවෙලකට ඇඳල ඉන්නකොට පෙනුම හොඳයි, මුලින්ම අදින නිසා ටිකක් අපහසු වෙන්න පුළුවන් වුනත් පුරුදු වුනහම ප්‍රශ්නයක් නැතිවෙයි.

그렇기는 한데, එහෙම උනත්

මුල් අත්තර්ගය හා එකඟ වෙන නමුත් වෙනත් අදහසක් ඇතිවිට භාවිතා කරයි

· 가: 운동화가 정말 예뻐요.
 මේ සපත්තු දෙක හරිම පහසුයි.

나: 그렇긴 한데, 너무 비싸서 못 사요.
 එහෙම වුනත්, ගොඩක් මිල අධික නිසා මිලදී ගන්න බැහැ.

-아/어지다

විශේෂණ පදයක් සමඟ සම්බන්ධ වී වෙනස්වුන ස්වභාවයක් පෙන්වයි

· 친구들을 만나서 기분이 좋아졌어요.
 යහළුවන් හමුවුණු නිසා හිතට සතුටු හිතුණා.

· 날씨가 점점 추워지니까 감기 조심하세요.
 කාලගුණය ටික ටික සිතල වීගෙන එන නිසා සෙම්ප්‍රතිශ්‍යාවෙන් ප්‍රවේශම් වෙන්න.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 투안 씨와 리한 씨는 무슨 옷을 입고 있어요?
 තුදන් හා රිහන් කුමන ඇඳුමක් ද ඇඳගෙන සිටින්නේ?
2. 리한 씨는 왜 새 작업복을 불편해 해요?
 රිහන් ඇයි අලුත් කාර්යාල ඇඳුම අපහසුයි කියා පවසන්නේ?

정답 1. 두 사람은 새 작업복을 입고 있어요. 2. 지퍼를 목까지 올려야 해서요.



어휘 1 වචන මාලාව 1 **복장** ඇඳුම



සමාගමේදී කුමන ඇඳුමක් ඇඳිය යුතු ද? ඇඳුම් සම්බන්ධ යෙදුම් විමසා බලමු ද?



작업복
වැඩට අදින ඇඳුම



유니폼
නිල ඇඳුම



단정하다
පිළිවෙලයි



깔끔하다
පිළිවෙලයි / පිරිසිදුයි

- **작업장에서는 작업복을 입어야 해요.**
වැඩ කරන ස්ථානයේදී වැඩට අදින ඇඳුම ඇඳිය යුතුයි.
- **유니폼을 입으니까 단정해 보여요.**
නිල ඇඳුම ඇත්ද නිසා පිළිවෙලයි.
- **직장에서는 단정하고 깔끔한 옷차림을 해야 해요.**
කාර්යාලයේදී පිළිවෙලට සහ පිරිසිදුවට ඇඳිය යුතුයි.



단추를 잠그다
බොත්තම් දමනවා



단추를 풀다
බොත්තම් ගලවනවා



지퍼를 올리다
සිප් එක දමනවා



지퍼를 내리다
සිප් එක ගලවනවා



넥타이를 매다
ටයි එක දමනවා



넥타이를 풀다
ටයි එක ගලවනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ගැටළුව විසඳීමට උත්සහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.

① ② ③ ④ ⑤

- ㉠ 넥타이를 풀다 ㉡ 지퍼를 내리다 ㉢ 넥타이를 매다 ㉣ 단추를 풀다 ㉤ 단추를 잠그다

정답 ①㉣ ②㉢ ③㉡ ④㉤ ⑤㉠



විශේෂණ පදයකට සම්බන්ධ කොට යම්කිසි පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳ තක්සේරු කිරීමකදී හෝ අනුමාන කිරීමකදී භාවිතා වේ.

ㅏ, ㅑ → -아 보이다	ㅓ, ㅕ, ㅣ → -어 보이다	하다 → 해 보이다
작다 → 작아 보이다	맛있다 → 맛있어 보이다	불편하다 → 불편해 보이다

- 가: 아상카 씨, 아주 **바빠 보여요**. අසංක මහතා, ගොඩක් කාර්ය බහුලයි වගේ පේන්නේ.
 나: 네, 오늘 일 좀 많아요. **ඔව්. අද වැඩ විකක් වැඩියි.**
 - 가: 이 빵 좀 드셔 보세요. 제가 만들었어요. මේ පාන් විකක් කාලා බලන්න. **මම හැදුවේ.**
 나: 정말 **맛있어 보여요**. ගොඩක් රසයි වගේ පේන්නේ.
 - 가: 좀 **불편해 보이는데** 괜찮아요? විකක් අපහසුයි වගේ පේනවා. **ඔයා හොඳින්ද?**
 나: 넥타이를 풀어야겠어요. **ඔයි එක ලෙහන්න ඕනේ.**
- ※ සමහර විශේෂණ පදවල අගට, '-게 보이다' යොදා මුල් අර්ථයෙන් විශාල වෙනසක් නොමැතිව භාවිතා කළ හැකිය.
- 그 옷을 입으니까 **날씬해 보여요**. ඒ ඇඳුම ඇන්ද නිසා කෙටිවුවට පේන්නේ.
 (= 그 옷을 입으니까 **날씬하게 보여요**.) (ඒ ඇඳුම ඇන්ද නිසා කෙටිවුවට පේන්නේ.)



대조적 정보 වෙනත් තොරතුරු

මාතෘකාවට ලක්වන වස්තුව පිළිබඳ පෞද්ගලික අදහසක් හෝ හැගීමක් ප්‍රකාශ කිරීමකදී සිංහල භාෂාවේ 'ඇඳුම උණුසුම් වගෙයි' වැනි අනුමානාර්ථය හැගවෙන ප්‍රකාශනයන් යොදාගනු ලැබුවත් කොරියානු භාෂාවෙන් මෙය විශේෂණ පදය අගට '-아/어 보이다' යන්න එකතු කර ප්‍රකාශ කරනු ලැබේ.

- 이 옷은 **따뜻해 보여요**. මේ ඇඳුම නම් උණුසුම් වගෙයි.



'-아/어 보이다' හොඳින් අවබෝධ වුනාද? එසේනම් ඉහත යෙදුම් භාවිතාකර දෙබස සම්පූර්ණ කරන්න.

2. '-아/어 보이다'를 사용해서 대화를 완성하세요. '-아/어 보이다' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

- 1) 가: 리한 씨, 단추를 좀 푸는 게 어때요? _____ . [답답하다]
 리한: **මහත්මයා බොත්තම් විකක් ගලවල බලන එක කොහොමද? අපහසුවෙන් ඉන්නවා වගේ පේන්නේ, [අපහසුයි / වාතාශ්‍රය අඩුයි]**
 나: 그래요? 전 별로 불편하지 않아요. **괜찮아요.**
 리한: **එහෙමද? මට පොඩ්ඩක්වත් අපහසු නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ.**
- 2) 가: 넥타이를 매니까 아주 _____ . [단정하다]
 리한: **ඔයි එක දාලා නිසා ගොඩක් පිළිවෙලට පේනවා. [පිළිවෙලයි]**
 나: 그래요? 감사합니다. **ඇත්තද? සතුයියි.**
- 3) 가: 지훈 씨가 오늘 _____ . [피곤하다]
 리한: **ඒහුත් මහතා අද මහන්සි පාටයි, [මහන්සියයි]**
 나: 어제 늦게까지 일을 해서 그런 것 같아요. **ඊයේ හවස් වෙනකල් වැඩකල නිසා එහෙම පේනවා ඇහි.**

정답 1) 답답해 보여요 2) 단정해 보여요 3) 피곤해 보여요



කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිහන්ගේ ක්‍රියාකාරකම් ගැන උපදෙස් දෙමින් ඉන්නවා, කර්මාන්ත ශාලා කළමනාකරු රිහන්ට මොනවද කියන්නේ? මුලින්ම දෙබස දෙවරක් සවන් දෙන්න.

공장장 리한 씨, 잠깐 나 좀 봐요.
රිහන් මහත්මයා, මාව ටිකකට හමුවෙන්න.

리 한 네? 무슨 일이신데요?
මොකක්ද ප්‍රශ්නය?

그래도 **නමුත්**

- 이 책은 너무 비싸요. 그래도 한국어 공부를 하려면 꼭 필요한 책이에요. මේ පොත ගොඩක් මිල අධිකයි, නමුත් කොරියන් භාෂාව ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු පොතක්.
- 피곤하고 힘들어요. 그래도 오늘까지 일을 끝내야 해요. මහන්සියි සහ අමාරයි, නමුත් අද දවස ඇතුළත දී වැඩ ඉවරකරන්න ඕනේ

공장장 리한 씨, 요즘 일이 많아서 힘든 건 알겠어요. **그래도** 기계를 발로 툭툭 차고, 작업장에서 **크게** 떠드는 건 정말 예의가 없는 행동이**잖아**요.

රිහන් මහත්මයා මේ දිනවල වැඩ වැඩි නිසා ටිකක් මහන්සියි කියලා දන්නවා, නමුත් උපකරණ වලට පයින් ගසා කර්මාන්ත ශාලාව තුල හයියෙන් කැගහන එක එතරම් සුදුසු නැහැ.

리 한 죄송해요. 저도 모르게 짜증이 나서 그랬어요.

සමාවෙන්න. මටත් වැටහෙන්නේ නැතුව තරහ ගියහම එහෙම වෙනවා.

공장장 요즘 다들 그럴 거예요. 서로 조금씩만 배려합시다.

මේ දිනවල හැමෝම එහෙමයි, අනිත් අය ගැනත් ටිකක් හිතන්න.

-**잖아**요

දෙදෙනාම දන්නා දෙයක් නැවත සනාථ කරන විට හෝ නිවැරදි කරන විට භාවිතා කරයි.

· 가: 리한 씨는 언제 고향에서 돌아와요?
රිහන් මහතා කවදද ගමෙන් එන්නේ?

나: 내일 오잖아요.
හෙටනේ එනනේ.

· 가: 왜 이렇게 길이 복잡해요?
ඇයි මෙව්වර පාරේ වාහන?

나: 지금 퇴근 시간이**잖아**요.
දැන් වැඩ ඇරෙන වෙලාවනේ.



මෙවර කර්මාන්ත ශාලා කළමනාකාරතුමා සහ රිහාන් ලෙස දෙබස නැවත කියවන්න, හොඳින් සවන් දී අනුගමනය කලා ද? එසේ නම් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1. 리한 씨는 무슨 행동을 했어요? රිහන් මහත්මයා, මාව ටිකකට හමුවෙන්න?
2. 리한 씨는 왜 이런 행동을 했어요? මොකක්ද ප්‍රශ්නය?

정답 1. 기계를 발로 툭툭 차고, 작업장에서 크게 떠들었어요. 2. 짜증이 나서 그랬어요.



කර්මන්තශාලාවේදී හෝ පොදු ස්ථානවලදී වෙනත් අයකු සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? ආකල්ප / ගති පැවතුම් හා සම්බන්ධ වචන මොනවා දැයි ඉගෙන ගනිමු ද?



예의가 있다
හැදියාවක් ඇත



예의가 없다
හැදියාවක් නැත



반말을 하다
පහත්කොට කතා කරනවා / ගරු නොකර කතා කරනවා



존댓말을 하다
ගරුකොට කතා කරනවා



존중하다
ගරුකරනවා



배려하다
අන් අය ගැන සිතා බැලීම



칭찬하다
ප්‍රශංසා කරනවා



함부로 하다
නොසැලකිලිමත්ව කරනවා



피해를 주다
අපහසුතාවයට පත් කරනවා



불쾌하다
අපහසුතාවයට පත් කරනවා / අප්‍රසන්නයි



무시하다
ගණන් ගන්නේ නැහැ



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලම

1. 빈칸에 맞는 표현을 <보기>에서 골라 문장을 완성하세요.

හිස්තැනට ගැලපෙන වචනය උදාහරණ වලින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.

[직장에서 지켜야 할 것]

- 1) 직장에서 일이 많을 때는 서로 _____ 주세요.
- 2) 신입 사원에게도 반말 말고 _____ 주세요.
- 3) 동료의 의견을 _____ 주세요.
- 4) 일을 할 때는 옆 사람에게 _____ 마세요.
- 5) 다른 사람의 물건을 _____ 안 돼요.

보기

존중하다 피해를 주다 함부로 하다 존댓말을 하다 배려하다

정답 1) 배려해 2) 존댓말을 해 3) 존중해 4) 피해를 주지 5) 함부로 하면



විශේෂණ ප්‍රකාශය අවසානයේ යෙදී ක්‍රියාපදය විස්තර කරන ක්‍රියා විශේෂණයක් බවට පත් වේ.

- **가:** 불쾌하게 해서 미안해요. අපහසුතාවයට පත් කලාට සමාවෙන්.
- **나:** 괜찮아요. 신경 쓰지 마세요. එකට කමක් නැහැ. ඒ ගැන එව්වර හිතන්න එපා.
- **초대해** 줘서 고마워요. **맛있게** 잘 먹었어요. ආරාධනා කලාට ස්තූතියි. රසට කැවා.
- **직장에서는** 예의 **있게** 행동해야 해요. රැකියා ස්ථානයේදී ආචාරශීලී ලෙස කටයුතු කළ යුතුයි.
- **여기는** 공공장소니까 그렇게 **크게** 떠들면 안 돼요.
මෙතන පොදු ස්ථානයක් නිසා එහෙම හයියෙන් කතා නොකළ යුතුයි.

※ සමහර අවස්ථාවලදී විශේෂණ පද + '-게' ස්වරූපය භාවිතා නොවී කෙලින්ම ක්‍රියා විශේෂණ පද යොදාගනු ඇත. එවැනි ක්‍රියා විශේෂණ පද සමහරක් පහත දැක්වේ.

ගොඩක් '많이 (ගොඩක්)', '멀리 (ඇත)', '일찍 (කලින්)', '조금 (විකක්)', '빨리 (ඉක්මනින්)', '천천히 (හිමින්)', '높이 (ඉහළින්)



'-게' හොඳින් අවබෝධ වුනා ද? සංවාදයේ හිස්කැනට ගැලපෙන යෙදුම තෝරන්න.

2. 대화를 읽고 맞는 대답을 고르세요. දෙබස කියවා ගැලපෙන වචනය තෝරන්න.

1) **가:** 나이가 같은 사람에게 반말을 하면 안 돼요?
එකම වයසේ අයට පහත්කොට කතා කරන භාෂාව භාවිතා කලාට කමක් නැද්ද?
나: 아직 친하지 않으면 다른 사람을 _____ 할 수 있어요.
ඒ පුද්ගලයා සමඟ එතරම් සමීප සම්බන්ධතාවක් නැත්නම් (අපහසුතාවයකට) පත්වෙන්න පුළුවන්.

- ① 불편하고 ② 불편하게

2) **가:** 직장에서 _____ 생활하려면 서로 배려하는 게 좋아요.
වැඩ බිමේදී (සතුටින්) වැඩ කිරීමට නම් එකිනෙකා පිළිබඳ සිතා කටයුතු කරන එක හොඳයි.
나: 맞아요. 피해를 주면 안 돼요. ඇත්ත, අපහසු තත්වයකට පත් කරන්න හොඳ නැහැ.

- ① 즐겁게 ② 즐겁고

3) **가:** 이게 더 _____ 의자니까 여기에 앉으세요.
මේක (සැප පහසු) පුටුවක් නිසා මෙතන ඉදහන්න.
나: 네, 고마워요. හරි, ස්තූතියි.

- ① 편한 ② 편하게

정답 1) ② 2) ① 3) ①

유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

한잔할까요? බොන්න යමුද?

가: 오늘 저녁에 **한잔할까요?** අද හවසට **බොන්න** යමුද?

나: 좋아요. 어디에서 만날까요? හොඳයි, කොහෙදද මුණගැහෙන්නේ?



직장 예절에 관한 O, X 퀴즈입니다. 잘 읽고 질문에 답하세요.

පහත දැක්වෙන්නේ වැඩ කරන ස්ථානය හා සම්බන්ධ ආචාරධර්ම පිළිබඳ හරි O, වැරදි X ලකුණු කරන ප්‍රශ්න වේ, හොඳින් අසා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 맞으면 O, 틀리면 X에 표시하세요. නිවැරදි නම් O හා වැරදි නම් X යොදන්න.

- 1. 직장에서는 단정하고 깔끔하게 옷을 입어야 합니다. ○ X
වැඩපොළේදී පිළිවලට පිරිසිදුවට ඇඳුම් අඳින්න ඕනේ.
- 2. 작업을 할 때는 작업복의 단추를 풀어야 합니다. ○ X
වැඩ කරන විට අඳින ඇඳුමේ බොත්තම් ගැලවිය යුතුයි.
- 3. 작업장에서는 신발끈을 묶었는지 확인하는 것이 좋습니다. ○ X
වැඩපොළේදී සපත්තු ලේස් ගැට ගසා ඇත්දැයි බැලීම සුදුසුයි.
- 4. 예의가 있다는 것은 다른 사람을 배려하는 것입니다. ○ X
හැදියාවක් තිබීම යනු අන් අය පිළිබඳවත් සිතා බැලීම වේ.
- 5. 일할 때는 다른 사람을 무시하는 것이 좋습니다. ○ X
වැඩ කරන විට අන් අයව ගණන් නොගෙන සිටීම හොඳයි.
- 6.윗사람에게는 존댓말을 해야 합니다. ○ X
ඉහල නිලධාරීන්ට ගෞරවයෙන් කතා කළ යුතුයි.
- 7. 친한 동료와는 반말을 해도 됩니다. ○ X
සමීප අය සමඟ ගෞරවනීය නොවන භාෂාවෙන් කතා කලාට ගැටලුක් නැත.
- 8. 아랫사람에게도 예의있게 행동해야 합니다. ○ X
තමාට වඩා පහත් අය සමඟ වුනත් හැදියාවක් ඇතිව හැසිරිය යුතුයි.
- 9. 친한 동료에게 함부로 해도 됩니다. ○ X
අදහන අයත් සමඟ නොසැලකිලිමත් ලෙස හැසිරුන ද ගැටලුවක් නැත.
- 10. 다른 사람을 불쾌하게 하는 행동은 하지 말아야 합니다. ○ X
අනිත් අයව අපහසුතාවයට පත්කරවන වැඩ නොකළ යුතුයි.

정답 1. ○ 2. × 3. ○ 4. ○ 5. × 6. ○ 7. ○ 8. ○ 9. × 10. ○

2. 정답을 보고, 여러분의 점수를 계산해 보세요. 문제 당 1점이예요.

පිළිතුරු දෙස බලා ඔබගේ ලකුණු ගණනය කර බලන්න, එක ප්‍රශ්නයකට එක ලකුණයි.

나의 점수 මගේ ලකුණු

3. 여러분은 어떤 사람이에요? 알아보세요. **ඔයාලා මොනවගේද? සොයා බලන්න.**

8점 이상 ලකුණු 8 ට වඩා වැඩි		직장에서의 예절을 잘 알고 있군요! වැඩපොළේ හැසිරිය යුතු ආකාරය හොඳින් දන්නවා!
4-7점 4 ක් 7 ක් අතර		직장 예절에 대해 조금 더 생각해 보세요. වැඩපොළේ හැසිරිය යුතු ආකාරය ගැන තව ටිකක් සිතා බලන්න.
3점 이하 3 ට අඩු		직장 예절에 대해 다시 공부하세요. වැඩපොළේ හැසිරිය යුතු ආකාරය පිළිබඳව නැවත ඉගෙන ගන්න.



작업 현장의 복장

වැඩපොළේ අදින ඇඳුම්



농업
ගොවිතැන



어업
ධීවර කර්මාන්තය




제조업(용접)
නිෂ්පාදන කර්මාන්ත
(යකඩ)



제조업(밀링 작업)
නිෂ්පාදන කර්මාන්ත
(කැනීම)



건설업
ගොඩනැගිලි ඉදිකිරීමේ
කර්මාන්තය



유통업(제품 포장)
බෙදාහැරීමේ කර්මාන්තය
(හාණ්ඩ ඇසුරුම්)






අංක 1 සිට 2 දක්වා දැක්වෙන්නේ පින්තූරය දෙස බලා ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්න වේ.

[1~2] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1.  ① ② ③ ④

2.  ① ② ③ ④



අංක 3 සිට 4 දක්වා ඇත්තේ ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්න වේ. 5 වන ප්‍රශ්නය දෙබස අවසන් වුවිට පිරිමි පුද්ගලයා විසින් කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම තෝරන ප්‍රශ්නය වේ. දෙබසට සවන්දීමට පෙර ප්‍රශ්න හොඳින් කියවා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오. ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

3. ① 얼른 지퍼를 올릴게요. ② 빨리 옷을 가져올게요.
 ③ 금방 작업복을 입을게요. ④ 제가 신발을 빌려줄게요.
4. ① 제가 하겠습니다. ② 나중에 다시 올게요.
 ③ 앞으로는 조심할게요. ④ 그럼, 다음에 뵙겠습니다.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. කතාවට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන්න.

남자가 이어서 할 행동으로 맞는 것을 고르십시오.
 පිරිමි පුද්ගලයා මිලගට කරන ක්‍රියාකාරකමට සමාන පිළිතුර තෝරන්න.

- ① 작업복을 산다.
 ② 작업복을 벗는다.
 ③ 작업복 단추를 푼다.
 ④ 작업복 단추를 잠근다.



🎧 **듣기 대본** ශ්‍රවණ පිටපත

1. ① **여:** 작업복을 입었네요. වැඩපොළට අදින ඇඳුම ඇඳලානේ.
 ② **여:** 작업을 시작했네요. වැඩ පටන්ගන්නානේ.
 ③ **여:** 작업을 하고 있네요. වැඩ කරනගමන්නේ.
 ④ **여:** 작업장에 들어갔네요. වැඩපොළට ගියානේ.
2. ① **남:** 단추를 잠그고 있어요. බොත්තම් දමමින් ඉන්නවා.
 ② **남:** 지퍼를 올리고 있어요. සිප් එක වසමින් ඉන්නවා.
 ③ **남:** 유니폼을 입고 있어요. නිල ඇඳුම ඇඳගෙන ඉන්නවා.
 ④ **남:** 넥타이를 매고 있어요. ටයි එක ඇඳගෙන ඉන්නවා.
3. **여:** 잠깐만요. 작업을 할 때는 작업복의 지퍼를 꼭 올려야 해요. පොඩ්ඩක් ඉන්න. වැඩ කරන විට වැඩට අදින ඇඳුමේ සිප් එක අනිවාර්යයෙන්ම දමන්න.
4. **남:** 그렇게 크게 이야기하면 다른 사람들에게 피해를 줄 수 있어요. ඔහොම හයියෙන් කෑ ගැහුවොත් අනිත් අයට බාධා වෙනවා.
5. **여:** 투안 씨, 왜 작업복 단추를 안 잠갔어요?
තුඅන් මහතා, ඇයි වැඩට අදින ඇඳුමේ බොත්තම් දමන්නේ නැත්තේ?
남: 너무 더워서 좀 풀었어요. ගොඩක් රස්තේ නිසා විකක් ගැලෙවා.
여: 더워도 작업복 단추를 풀면 안 돼요. 그러면 위험하니까 얼른 잠그세요. රස්තේ වුනත් වැඩට අදින ඇඳුමේ බොත්තම් ගලවන්න එපා, එහෙම කළොත් අනතුරු වෙන්න පුළුවන් නිසා ඉක්මනට බොත්තම් දාගන්න.

정답 1. ① 2. ④ 3. ① 4. ③ 5. ④

확장 연습 වැඩිදුර අභ්‍යාස

🎧 L-36

1. **대화를 듣고 질문에 알맞은 것을 고르십시오.**
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
다음 중 들은 내용과 같은 것은 무엇입니까? පහත ඒවා අතරින් අන්තර්ගතයට සමාන පිළිතුර කුමක්ද?
 - ① 남자는 새 작업복이 불편합니다.
 - ② 남자는 작업복 사이즈가 맞지 않습니다.
 - ③ 여자의 작업복에는 지퍼가 달려 있습니다.
 - ④ 여자는 작업복을 입지 않고 일하고 있습니다.

🎧 **확장 연습 듣기 대본** වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත



1. **남:** 홍영 씨, 새 작업복이 잘 어울리네요. හඹං මහත්මිය, නව නිල ඇඳුම හොඳට ගැලපෙනවානේ.
여: 그래요? 리한 씨도 잘 어울려요. 그런데 이번 작업복은 지퍼를 목까지 올려야 해서 저는 좀 불편해요. ඇත්තද? රිහාන් මහතාටත් හොඳට ගැලපෙනවා. නමුත් මෙවර නිල ඇඳුමේ සිප් එක බෙද්ල දක්වා ඉහලට දැමිය යුතු නිසා විකක් අපහසුයි.
남: 혹시 홍영 씨한테 작은 거 아니에요? 더 큰 걸로 바꿔서 입어 보세요. හඹං මහත්මිය, ඔය නිල ඇඳුම පොඩි වැඩි නැද්ද? තව ලොකු එකකට මාරු කර ඇඳලා බලන්න.

정답 1. ③



අංක 1 සිට 2 දක්වා දැක්වෙන්නේ පින්තූරය දෙස බලා පින්තූරයට අදාළ වාක්‍ය තෝරන ප්‍රශ්න වේ. ඉහත ඉගෙනගත් වචන මතක් කර ගනිමින් පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오. පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1. 
① 단추를 풀고 있습니다. ② 넥타이를 풀고 있습니다.
③ 신발끈을 묶고 있습니다. ④ 지퍼를 내리고 있습니다.
2. 
① 반말을 합니다. ② 크게 말합니다.
③ 천천히 말합니다. ④ 존댓말을 합니다.



පහත දැක්වෙන්නේ වැඩ කරන ස්ථානයේදී අදින ඇඳුම් පිළිබඳ ප්‍රශ්න වේ, ඉගෙනගත් දේවල් නැවත මතක් කර ගනිමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3. 직장에서는 항상 _____ 옷을 입어야 합니다.
 වැඩ කරන ස්ථානයේදී සෑම විටම (පිළිවෙලට) ඇඳුම් ඇඳිය යුතුය.
 ① 단정하게 ② 불쾌하게 ③ 조용하게 ④ 재미있게
4. 작업복을 입을 때는 지퍼를 목까지 _____ 합니다.
 වැඩ ඇඳුම අදින විට සිප් එක ගෙල දක්වා (එසවිය) යුතුය.
 ① 묶어야 ② 올려야 ③ 입어야 ④ 풀어야

5. 다음 글을 읽고 물음에 답하십시오. පහත ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

직장 생활을 할 때는 단정한 옷차림을 해야 합니다. 사무직은 양복이나 정장을 입고 넥타이를 맵니다. 생산직에서도 근무복이나 작업복을 입고 점퍼의 지퍼는 꼭 올립니다. 단정하고 깔끔한 옷차림은 가장 기본적인 직장 예절입니다.

වැඩකරන විට පිළිවෙලට ඇඳුම් ඇඳිය යුතුය, කාර්යාලයේ වැඩකරන පුද්ගලයන් කාර්යාල ඇඳුම් ඇඳ ටයිපටිය පැළඳිය යුතුය, නිෂ්පාදන කම්කරුවන් වැඩට අදින කම්කරු ඇඳුම ඇඳ අනිවාර්යයෙන්ම සිප් එක දැමිය යුතුය. පිළිවෙලට පිරිසුදුවට ඇඳුම් අදින එක වැඩපොළේදී රැකියා යුතු මූලික ආචාර්යධර්මයක් වේ.

글의 내용과 맞지 않는 것은 무엇입니까? ලිපියේ අන්තර්ගතය හා නොගැලපෙන යෙදුම කුමක්ද?

- ① 옷차림은 직장 예절입니다. ② 단정한 옷차림을 해야 합니다.
 ③ 생산직 직원은 정장을 주로 입습니다. ④ 사무직 직원은 양복을 입고 넥타이를 맵니다.

정답 1. ② 2. ④ 3. ① 4. ② 5. ③



확장 연습 වැඩිදුර අභ්‍යාස

1. 다음 표지를 맞게 설명한 것을 고르십시오.

1 පහත සඳහන් රූපය වඩාත් හොඳින් විස්තර කරන පිළිතුර තෝරන්න.



- ① 손으로 만지면 안 됩니다.
- ② 쓰레기를 버리면 안 됩니다.
- ③ 손을 깨끗이 씻어야 합니다.
- ④ 안전장갑을 착용해야 합니다.

[2~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

2.

근무 시간에 외출을 해야 하는 경우가 있습니다. 그럴 때는 반드시 상사에게 허락을 받고 _____ 합니다.

වැඩ කරන වේලාව තුළදී පිටතට යාමට අවශ්‍ය විය හැකියි. එවැනි අවස්ථාකදී, ප්‍රධානියාගෙන් අවසර ලබාගෙන පිටතට යා යුතුයි.

- ① 보내야
- ② 나가야
- ③ 들어와야
- ④ 기다려야

3.

단정하고 깔끔한 옷차림은 직장 예절의 기본입니다. 공장에서는 작업복을 _____ 점퍼의 지퍼는 꼭 올려야 합니다.

පිළිවෙලට හා පිරිසිදුවට තිබෙන ඇඳුම් ඇඳීම රැකියා ස්ථානයේදී පිළිපැයිය යුතු මූලිකම ආචාර්යධර්මයයි. කර්මාන්තශාලාවේදී, නිල ඇඳුම් ඇඳ ජැකට් එකේ සිප් එක දැමිය යුතුය.

- ① 사고
- ② 들고
- ③ 입고
- ④ 보고

정답 1. ④ 2. ② 3. ③



발음 උච්චාරණය P-15

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

හල්කිරීම් ලෙස ව්‍යාඤ්ජන දෙකක් යෙදෙන අවස්ථාවලදී පිටුපසින් ස්වරයක් යෙදෙනවා නම් ව්‍යාඤ්ජන දෙක අතරින් ඉදිරිපස ව්‍යාඤ්ජනය එලෙසින්ම ඉදිරිපස අක්ෂරයේ අවසාන ව්‍යාඤ්ජන අක්ෂරය ලෙස උච්චාරණය කර, පසුපස ව්‍යාඤ්ජනය පසුපස අක්ෂරයෙහි මූල කොටසට ඇදා උච්චාරණය කරයි.

- (1) 앉아요, 닳에, 값이
- (2) 째아서, 읽어요, 뉘어요
- (3) 시장은 물건 값이 싸요.
- (4) 한국어 책을 읽어요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

නේවාසිකාගාරයේ දී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ දැන්වීම

- (으)ㅂ시다, -는 동안

නේවාසිකාගාරය, වායු සමීකරණ

කොරියාවේ වාසස්ථාන ප්‍රභේද

대화 1 සංවාදය 1

Track 115



පහත දැක්වෙන්නේ නේවාසිකාගාරයේ ජීවත් වන විට පිළිපැයිය යුතු නීතිරීති වේ. මුලින්ම අන්තර්ගතයට දෙවරක් සවන්ද ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

<기숙사 생활 규칙>

නේවාසිකාගාරයේ ජීවත් වන විට පිළිපැයිය යුතු නීතිරීති

다음 기숙사 규칙을 잘 지켜 주세요.

පහත නේවාසිකාගාර නීති හොඳින් පිළිපදින්න.

1. 방을 깨끗하게 청소합니다.

කාමරය පිරිසිදුව පිරිසිදු කරමු.

2. 복도나 계단을 깨끗하게 사용합니다.

කොරිඩෝව හෝ පඩිපෙළ පිරිසිදුව භාවිතා කරමු.

3. 세탁실과 샤워실을 사용한 후에는 잘 정리합니다.

රෙදි සෝදන කාමරය හා නාන කාමරය භාවිතා කිරීමෙන් පසු පිළිවෙලට තබමු.

4. 큰 소리로 떠들지 맙시다.

උස් හඬකින් කතා නොකරමු.

5. 기숙사에 외부인을 데리고 오지 맙시다.

නේවාසිකාගාරයට පිටස්තර අයව රැගෙන ඒමෙන් වැළකෙමු.

6. 방에서 조리 기구를 사용하지 맙시다.

කාමරයේදී ආහාර පිසීම සඳහා භාවිතා කරන උපකරණ භාවිතා නොකරමු.

7. 외출할 때는 출입문을 꼭 닫읍시다.

පිටතට යන විට පිටව යන දොරටුව අනිවාර්යයෙන්ම වහමු.

8. 기숙사 시설물이 파손되면 즉시 관리인에게 보고합니다.

නේවාසිකාගාර භාණ්ඩ වලට අලාභානි සිදු වුවහොත් ඉක්මනින්ම එය හාරව කටයුතු කරන පුද්ගලයාට දැනුවත් කරමු.

데리고 오다 / 데려오다

කැටුව එනවා (සමඟ එනවා) / රැගෙන එනවා

- 내일 생일 파티에 친구를 데리고 와도 돼요?
හෙට උපන්දින සාදයට යහළුවා සමඟ පැමිණියාට කමක් නැද්ද?
- 교실에 강아지를 데리고 오면 안 돼요.
පන්ති කාමරයට බලූ පැටියාව රැගෙන එන්න එපා.

즉시

ඉක්මනින් යම් දෙයක් ඇතිවූ වහාම/ ඒ වෙලාවේම

- 공항에 도착하면 즉시 저한테 연락해 주세요.
ගුවන් තොටුපොලට ළඟා වුවහොත් ඉක්මනින්ම මට ඇමතුමක් දෙන්න.



හොඳින් සවන් දී අනුගමනය කළා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 기숙사에 외부인을 데리고 와도 돼요?

නේවාසිකාගාරයට පිටස්තර අය එක්කරගෙන ආවාට කමක් නැද්ද?

2. 기숙사 시설물이 파손되면 누구에게 보고해요?

නේවාසිකාගාර භාණ්ඩවලට අලාභානි වුවහොත් කාටද වාර්තා කරන්නේ?

정답 1. 아니요, 외부인을 데리고 오면 안 돼요. 2. 관리인에게 보고해요.



어휘 1 වචන මාලාව 1 **기숙사** නේවාසිකාගාරය




නේවාසිකාගාරයේ මොනවගේ දේවල්ද තියෙන්නේ කියලා බලමු ද?



방
කාමරය



복도
බැල්කනිය




계단
පඩිපෙළ



출입문
පිටවීමේ දොරටුව

- 기숙사 방 안에는 침대와 책상이 있어요. නේවාසිකාගාර කාමරය ඇතුළේ ඇඳ හා මේසය තියෙනවා.
- 복도에서 큰 소리로 떠들면 안 돼요. බැල්කනි එක් උස් හඤුන් කතා කරන්න එපා.



세탁실
රෙදි සෝදන කාමරය



샤워실
නාන කාමරය



룸메이트
කාමර සගයා




관리인
යම් දෙයක් භාරව කටයුතු කරන පුද්ගලයා

- 세탁실에서 옷을 빨 수 있어요. රෙදි සෝදන කාමරයේ දී රෙදි සෝදන්න පුළුවන්.
- 샤워실을 깨끗하게 사용하세요. නාන කාමරය පිරිසිදුව භාවිතා කරන්න.



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.
පින්තූරයට ගැලපෙන ප්‍රකාශය කොටුවෙන් තෝරා ලියන්න.



- 보기**
- 방
 - 복도
 - 계단
 - 출입문
 - 세탁실
 - 샤워실

정답 1) 방 2) 세탁실 3) 계단 4) 출입문 5) 복도 6) 샤워실



ක්‍රියා පදයකට සම්බන්ධ කොට තමාට වඩා තරාතිරමින් අඩු අයෙකුට හෝ සමාන තත්වයේ සිටින පාර්ශවයක් සමග යම්කිසි ක්‍රියාවක් එකට කිරීමට යෝජනා කරදී යොදාගත හැක. තමාට වඩා තරාතිරමින් වැඩි අයෙකුට එසේ ආමන්ත්‍රණය කිරීම ආචාරශීලී නොවන නිසා ප්‍රවේශම් විය යුතුය.

자음 (ව්‍යඤ්ඡන) → -읍시다	모음 (ස්වර), 자음 'ㄹ' (ව්‍යඤ්ඡනය-ㄹ) → -ㅂ시다
먹다 → 먹읍시다 달다 → 달읍시다	하다 → 합시다 가다 → 갑시다 만들다 → 만듭시다

- 가: 버스가 안 오네요. 택시를 탈까요? **네** **එසේ එන්නේ නැතේ.** **උක්සියකට නගිමුද?**
- 나: 아니요, 조금 더 **기다립시다.** **නැහැ. තව ටිකක් බලමු.**
- 가: 기숙사 대청소 언제 할까요? **නේවාසිකාගාරයේ මහා ශ්‍රමදානය කවද්ද කරන්නේ?**
- 나: 이번 주말에 쉬니까 이번 주에 **합시다.** **මේ පාර සහි අන්තයේ නිවාඩු නිසා මේ සතියේ කරමු.**
- 외출할 때는 출입문을 꼭 **닫읍시다.** **එළියට යන විට අනිවාර්යයෙන් දොර වහමු.**



대조적 정보 වෙනත් තොරතුරු

සිංහල භාෂාවෙන් යෝජනාවක් කිරීමකදී වාක්‍ය අවසානයේ '-කරමු' සම්බන්ධ කරන නමුත් කොරියානු භාෂාවේ ක්‍රියාප්‍රකෘතියේ අගට '-(으)ㅂ시다' සම්බන්ධ කර යෝජනා කිරීමක් කරනු ලැබේ.

- 작업이 끝난 후에는 작업장을 청소**합시다.** **වැඩ ඉවර වූන පසු වැඩපළ පිරිසිදු කරමු.**



'-(으)ㅂ시다' හොඳින් අවබෝධ වූනා ද? පහත වාක්‍ය කියවා නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.

2. 문장을 읽고 맞으면 ○, 틀리면 ×에 표시하세요.

වාක්‍ය කියවා නිවැරදි නම් ○ ද වැරදි නම් × ද යොදන්න.

- 1) 복도에 물건을 두지 맙시다. ○ ×
- 2) 오늘 계단을 청소하려고 합시다. ○ ×
- 3) 제가 먼저 샤워실을 사용합시다. ○ ×
- 4) 기숙사에 친구를 데리고 오지 맙시다. ○ ×
- 5) 시설물이 파손되면 관리인에게 이야기합시다. ○ ×

정답 1) ○ 2) × 3) × 4) ○ 5) ○



රිහාන් මහත්මා භාරව කටයුතු කරන පුද්ගලයාගෙන් විදුලි හීටරය භාවිතා කරන්න පුළුවන් ද විමසමින් ඉන්නවා. ප්‍රථමයෙන්ම දෙබසට දෙවරක් සවන් දෙන්න.

리 한 아저씨, 휴게실이 좀 추운데 전기난로를 켜도 돼요?

මහත්මයා විවේකාගාරය විකක් සීතල නිසා විදුලි හීටරය ක්‍රියාත්මක කලාට කමක් නැද්ද?

관리인 그럼요. 켜도 되죠. 휴게실에 있는 동안 잘 사용하고 나갈 때는 꼭 스위치를 끄고 플러그도 뽑아 놓으세요.

නැතුව. ක්‍රියාත්මක කලාට කමක් නැහැ. විවේකාගාරයේ ඉන්න කාලය පුරා හොඳින් භාවිතා කර පිටවෙන කොට අනිවාර්යෙන් ම ස්විච් එක නිවා ප්ලග් එක ගලවා දමන්න.

리 한 네, 그렇게요.

ඔව්, එහෙම කරන්නම්.

관리인 지난번에는 아무도 없는데 난로가 켜 있어서 깜짝 놀랐어요.

පසුගිය දිනක කවුරුත් හිටියේ නැති වුනත් හීටරය ක්‍රියාත්මක වෙලා තිබුණ නිසා ගොඩක් පුදුම වුණා.

리 한 그래요? 큰일 날 뻔했네요. 제가 다른 친구들한테도 신경 쓰라고 얘기할게요.

එහෙමද? විශාල අනතුරක් වෙන්න තිබුනා නේ. මම අනෙක් යහළුවන්ටත් අවධානය යොමු කරන්න කියලා කියන්නම්.

신경(을) 쓰다

පොකු දේ සිට අවධානය යොමු කරනවා.

· 가: 외출할 때는 전기난로를 꼭 끄세요. පිටත් වන විට විදුලි හීටරය අනිවාර්යයෙන්ම නිවා දමන්න.

나: 네, 신경 쓸게요. හරි, අවධානයෙන් සිටින්නම්.

· 면접을 볼 때는 옷차림에 신경 써야 해요.

සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන විට ඇඳුම් ගැන අවධානය යොමු කරන්න.

-(으)ㄹ 뻔했다

මූලින් දක්වන අවස්ථාව සිදුවෙන්න ගිය නමුත් එය ඇති නොවීම දක්වන යෙදුමයි.

- 늦잠을 자서 회사에 지각할 뻔했어요. පරක්කු වෙනකම් නින්ද ගිය නිසා සමාගමට යන්න (නව විකෙන්) පරක්කු වෙනවා.
- 아침에 버스를 놓칠 뻔했어요. උදේ බස් එක අහපසු වෙන්න ගියා.



මෙවර රිහාන් මහත්මා සහ භාරව කටයුතු කරන පුද්ගලයා ලෙස දෙබස නැවත කියවන්න. හොඳින් සවන් දී අනුගමනය කලා ද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 휴게실 전기난로를 켜도 돼요?

නේවාසිකාගාරයේ විදුලි හීටරය ක්‍රියාත්මක කලාට කමක් නැද්ද?

2. 휴게실에서 나갈 때는 전기난로를 어떻게 해야 해요?

විවේකාගාරයෙන් පිටතට යනකොට විදුලි හීටරයට කුමක් කළ යුතු ද?

정답 1. 네, 켜도 돼요. 2. 스위치를 끄고 플러그를 뽑아 놓아야 해요.




කුමන වර්ගයේ වායු සමීකරණය හා තාපක වර්ග තිබේදැයි සොයා බලමු ද?



냉방
සිසිලකය



에어컨
වායුසමීකරණය




선풍기
විදුලි පංකාව




난방
තාපකය/උණුසුම්කාරකය




전기난로
විදුලි උඳුන



전기장판
විදුලි මෙට්ටය / පොරෝනය



스위치를 켜다
ස්විච් එක ක්‍රියාත්මක කරනවා



스위치를 끄다
ස්විච් එක ක්‍රියා විරහිත කරනවා



플러그를 꽂다
ප්ලග් එක සවි කරනවා




플러그를 뽑다
ප්ලග් එක ගලවනවා



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැළපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



보기

- 에어컨
- 선풍기
- 전기난로
- 스위치
- 플러그

정답 1) 에어컨 2) 스위치 3) 플러그 4) 선풍기 5) 전기난로



ක්‍රියා පදයකට සම්බන්ධ කර යම්කිසි ක්‍රියාවක් හෝ සිදුවීමක් සිදුවන කාලය හඟවයි. එවගේම අගට '-에' එකතු කර '-는 동안에' ද යොදා ගැනේ. මූල සහ අග වාක්‍ය දෙකේ කතෘ වෙනස් වුවද භාවිතා කළ හැක. තවද වෙලාව හඟවන නාම පද සමග ද '동안' යෙදිය හැක.

- 가: 아상카 씨를 기다리는 동안 같이 커피를 마실까요?
අසංක මහතා එනකල් බලන් ඉන්න අතර එකට කෝපි බොමුද?
나: 그럼시다. එහෙම කරමු.
- 가: 냉방을 하는 동안 창문을 열면 안 돼요.
වාසු සම්කරණය පාවිච්චි කරන අතරතුර ජනේලය විවෘත කිරීම නොකළ යුතුයි.
나: 지금 창문을 닫을게요. දැන් ජනේලය වහන්නම්.
- 가: 밖에 나가 있는 동안에 전기장판을 꼭 끄세요.
එළියට යන අතරේ විදුලියෙන් ක්‍රියාත්මක වන උණුසුම් මෙට්ටය ක්‍රියා විරහිත කරන්න.
나: 네, 알겠습니다. හොඳයි වැටහුණා.



비교해 보세요. සංසන්දනය කර බලන්න

✓ '-는 동안' හා '-(으)ㄹ 때'

'-는 동안' හා '-(으)ㄹ 때' වාක්‍යයේ ඉදිරිපස කොටසේ කර්තෘ යම් ක්‍රියාවක් කරන අතරතුර වෙලාවේ එම වාක්‍යයේ පිටුපස කොටසින් වෙනත් ක්‍රියාවක් සිදු වීම දැක්වේ. '-는 동안' විශේෂණ පද සමග එකතු නොවන අතර '-(으)ㄹ 때' විශේෂණ පද සමග එකතු වේ. ඒ ලෙසම '-는 동안' යම් ක්‍රියාවක් සිදු වන සම්පූර්ණ කාලය පමණක් පිළිබිඹු කිරීම අර්ථවත් කළත් '-(으)ㄹ 때' යම් ක්‍රියාවක් සිදු වන එක් විශේෂ කාල පරාසයක් හෙවත් කාල සීමාවක් දැක්වීමේ දී භාවිතා කළ හැකි ය.

- 힘드는 동안에는 쉬세요. (X)
- 힘들 때는 쉬세요. (O)



'-는 동안' හොඳින් අවබෝධ වුනා ද? දෙබස කියවා ගැලපෙන වචනය තෝරන්න.

2. 대화를 읽고 맞는 대답을 고르세요. දෙබස කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

1) 가: 선풍기를 켜고 자면 안 돼요. විදුලි පංකාව දල්වා නිදා ගන්න එපා.
나: _____.

- ① 네, 다 사용하면 스위치를 꼭 끄세요 ② 네, 자는 동안에는 사용하지 않을게요

2) 가: 전기장판 좀 빌려줄 수 있어요? විදුලි බලැනකෙට්ටුය ටිකක් දෙන්න පුළුවන් ද?
나: _____.

- ① 그럼요. 제가 고향에 있는 동안 빌려줬어요 ② 그럼요. 제가 고향에 가 있는 동안 사용하세요

정답 1) ② 2) ②



휴게실에 있는 공지문입니다. 잘 읽고 질문에 답하세요.

විවේකාගාරයේ තියෙන දැන්වීමක් වේ. හොඳට කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

<휴게실을 사용하는 동안 꼭 지켜주세요.>
 විවේකාගාරය භාවිතා කරන කාලය තුළ අනිවාර්යයෙන් ම පිළිපදින්න.

1. 휴게실은 공공장소입니다. 다른 사람을 배려합니다.
විවේකාගාරය පොදු ස්ථානයක් වේ. අනෙක් අය පිළිබඳවත් සලකා බලමු.
2. 휴게실은 금연 구역입니다. 담배는 흡연실에서 피웁시다.
විවේකාගාරය දුම් නොබොන ස්ථානයකි. දුම් බීම, දුම් බොන ස්ථානයේදී කරමු.
3. 휴게실은 식당이 아닙니다. 냄새나는 음식물은 식당에서 드세요.
විවේකාගාරය ආපන ශාලාවක් නොවේ. දුර්ගන්ධය හමන කෑම ආපන ශාලාවේදී කන්න.
4. 휴게실에서 나갈 때 아무도 없으면 플러그를 뽑고 나갑시다.
විවේකාගාරයෙන් පිටවීමේ දී කවුරුත් ම නැතිනම් ජලය ඉවත් කර යමු.

이용 시간 : 오전 10시 ~ 오후 10시
 භාවිතා කළ හැකි වෙලාව : උදේ 10.00- සවස 10.00

1. 휴게실의 규칙을 잘 지킨 사람을 모두 고르십시오.

විවේකාගාරයේ නීති හොඳින් ආරක්ෂා කරන අය සියලු ම දෙනා තෝරමු.



정답 1. ②, ③

유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

한턱내세요. සංග්‍රහයක් ඕනේ.

가: 반장님, 승진 축하해요. **한턱내세요.** නායකතුමනි, උසස් වීමට සුභ පැතුම්.

나: 고마워요. 그럴게요. ස්තූතියි, එහෙම කරන්නම්.



한국의 주거 형태

කොරියාවේ වාසස්ථාන ප්‍රභේද

아파트 **මහල් නිවාස**

한 건물 안에 여러 가구가 독립적으로 살 수 있도록 지은 빌딩형 공동 주택입니다.

එක් ගොඩනැගිල්ලක් ඇතුළේ පවුල් රාශියක් ස්වාධීනව ජීවත්විය හැකි ලෙස සෑදූ ගොඩනැගිලි තවටු නිවාස ලෙස හඳුන්වයි.



주택 **වාසස්ථාන**

주택은 크게 단독 주택과 공동 주택이 있습니다. 단독 주택은 한 세대가 단독으로 사용하는 구조로 된 주택입니다. 공동주택은 각 세대가 하나의 건축물 안에서 생활을 할 수 있는 구조로 된 주택입니다.

කොරියාවේ වාසස්ථාන ප්‍රධාන ලෙස තනි නිවාස හා තවටු නිවාස ලෙස වේ. තනි නිවාස යනු එක් පරම්පරාවක් තනිවම භාවිත කරන්න පුළුවන් වන ආකාරයෙන් ඉදිකරපු වාසස්ථාන වේ. තවටු නිවාස එක් එක් පරම්පරාවන් එක් ගොඩනැගිල්ලක් තුළ ජීවත් වෙන්න හැකි ලෙස නිර්මාණය කළ වාසස්ථාන වේ.



원룸 **වන්රූම් (තනි කාමර)**

방 하나에 생활에 필요한 최소한의 설비를 갖춘 집입니다.

එක් කාමරයක ජීවත් වීමට අවශ්‍ය අඩුම ප්‍රමාණයේ පහසුකම්වලින් සමන්විත නිවාස වේ.



고시원 **ගොශිවොන්**

싸게 방을 얻어 생활할 수 있는 건물입니다. 화장실, 부엌 등을 공동으로 사용합니다.

ලාභයට කාමරයක් ලබා ගෙන ජීවත් වෙන්න පුළුවන් ගොඩනැගිල්ලක් වේ. වැඩිකිලිය, මුළුතැන්ගෙය ආදිය පොදුවේ භාවිතා කළ යුතු ය.





අංක 1 සිට 2 දක්වා හොඳින් සවන් දී සම්බන්ධතාවයක් ඇති පින්තූරය තෝරන ප්‍රශ්න වේ. සවන් දීමට ප්‍රථමයෙන් පින්තූරය හොඳින් නිරීක්ෂණය කරන්න.

[1~2] 잘 듣고 내용과 관계있는 그림을 고르십시오.

හොඳින් සවන් දී අන්තර්ගතය හා සම්බන්ධයක් ඇති පින්තූරය තෝරන්න.



1. ① ② ③ ④

2. ① ② ③ ④



අංක 3 දෙබසට සවන් දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයකි. අංක 4 හා 5 නිවේදනය අසා ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. ශ්‍රවණයට පෙර ප්‍රශ්නයට සවන්දීමට පෙර පිළිතුර එක් වරක් කියවා බලන්න.

3. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාවට සවන් දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුර තෝරන්න.

지금 무슨 문제가 있습니까? දැන් කුමන ප්‍රශ්නයක්ද තියෙන්නේ?

- ① 관리인과 싸웠습니다. ② 선풍기가 없어졌습니다.
- ③ 에어컨이 고장 났습니다. ④ 휴게실에 에어컨이 없습니다.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 이 기숙사의 휴게실은 몇 시까지 이용할 수 있습니까?

මේ නේවාසිකාගාරයේ විවේකාගාරය කීය දක්වා භාවිතා කළ හැකි ද?

- ① 밤 8시 ② 밤 10시
- ③ 밤 11시 ④ 밤 12시

5. 이 기숙사의 규칙을 지키지 않은 사람은 누구입니까?

මේ නේවාසිකාගාරයේ නීති රකින්නේ නැති අය කවුද?

- ① 흡연실에서 담배를 피운 지훈 ② 기숙사에 고향 친구를 초대한 건우
- ③ 기숙사 방에서 김밥을 먹은 투안 ④ 기숙사 휴게실에서 커피를 마신 모니카



듣기 대본 그림을 보고

1. 남: 밤에는 큰 소리로 떠들지 마세요. 라디오가 밤에 잠을 깨우는 소리를 내는 것 같아서.
 2. 여: 난로를 사용한 후에는 반드시 플러그를 뽑아야 합니다. 난로가 꺼져도 플러그를 뽑지 않으면 화재 위험이 있습니다.
 3. 남: 아유~ 더워. 휴게실 에어컨이 또 고장 났네요. 여: 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
 4. 여: 그래요? 날씨가 많이 더워져서 냉방이 안 되면 힘든데……. 남: 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
 5. 남: 그렇게 말이에요. 선풍기라도 가지고 올까요? 여: 선풍기도 없어요. 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
 6. 여: 네, 그럼 부탁드립니다. 저는 얼른 관리인 아저씨에게 이야기하고 올게요. 남: 네, 그럼 부탁드립니다. 저는 얼른 관리인 아저씨에게 이야기하고 올게요.
- 4-5. 남: 관리실에서 알려드립니다. 요즘 기숙사에 규칙을 지키지 않는 사람들이 많은데 모두 신경 써 주세요. 규칙을 다시 말씀드릴 테니까 잘 듣고 꼭 지켜주세요. 먼저, 담배를 피울 때는 흡연실을 이용해 주시기 바랍니다. 또, 방에서 조리 기구를 사용하면 안 되고요. 외부인을 기숙사에 데리고 올 수 없습니다. 마지막으로 휴게실 이용 시간은 밤 10시까지이니 꼭 지켜주시고요. 지침: 이 대화는 휴게실에서 이루어졌습니다. 남은 기숙사 관리인입니다. 여는 기숙사 학생입니다. 남은 여에게 휴게실 이용 규칙을 알려줍니다. 여는 남에게 에어컨이 고장 났다고 말합니다. 남은 여에게 에어컨이 고장 났을 때 어떻게 해야 할지 물어봅니다. 여는 남에게 선풍기나 난로에 대해 물어봅니다. 남은 여에게 선풍기나 난로에 대해 알려줍니다. 여는 남에게 에어컨이 고장 났을 때 어떻게 해야 할지 물어봅니다. 남은 여에게 에어컨이 고장 났을 때 어떻게 해야 할지 알려줍니다.

정답 1. ① 2. ③ 3. ③ 4. ② 5. ②

확장 연습 듣기 대본 **L-37**

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오. 남: 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
- 남자는 지금 무엇을 해야 합니까? 여: 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
- ① 창문을 닫아야 합니다.
 - ② 에어컨을 켜야 합니다.
 - ③ 선풍기를 꺼야 합니다.
 - ④ 플러그를 뽑아야 합니다.

확장 연습 듣기 대본 그림을 보고

1. 여: 바트 씨, 창문 좀 닫아 줄래요? 지금 에어컨을 켜거든요. 남: 네, 알겠어요. 그럼 선풍기는 끌게요.
- 남: 네, 알겠어요. 그럼 선풍기는 끌게요. 여: 에어컨이 고장 났을 때 어떻게 해야 할지 모르겠어요.
- 여: 아니요, 지금 사무실이 너무 더우니까 선풍기도 같이 켜 놓는 게 좋을 것 같아요. 퇴근할 때 선풍기하고 에어컨 플러그 뽑는 거 잊으면 안 돼요. 남: 네, 알겠어요. 그럼 선풍기는 끌게요.
- 지침: 이 대화는 사무실에서 이루어졌습니다. 여는 남에게 창문을 닫아 달라고 말합니다. 남은 여에게 창문을 닫아 달라고 말합니다. 여는 남에게 선풍기를 끄라고 말합니다. 남은 여에게 선풍기를 끄라고 말합니다. 여는 남에게 선풍기나 난로에 대해 물어봅니다. 남은 여에게 선풍기나 난로에 대해 알려줍니다. 여는 남에게 에어컨이 고장 났을 때 어떻게 해야 할지 물어봅니다. 남은 여에게 에어컨이 고장 났을 때 어떻게 해야 할지 알려줍니다.

정답 1. ①



අංක 1 සිට 2 දක්වා ඇත්තේ පින්තූරය බලා ගැලපෙන වචනය හෝ වාක්‍ය සොයන ප්‍රශ්න වේ. මූලින් ඉගෙනගත් ප්‍රකාශ මතක් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오.


පහත පින්තූර බලා ගැලපෙන වචනය හෝ වාක්‍යය තෝරන්න.



1.

- ① 에어컨
- ② 세탁기
- ③ 냉장고
- ④ 선풍기

2.



- ① 스위치를 켜고 있습니다.
- ② 스위치를 끄고 있습니다.
- ③ 플러그를 꽂고 있습니다.
- ④ 플러그를 뽑고 있습니다.



අංක 3 හා 4 දෙබසේ හිස්තැනට ගැලපෙන වචනය සොයන ප්‍රශ්න වේ. අංක 5 ඡේදය කියවා ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයකි. මූලින් ඉගෙන ගත් වචන හා ව්‍යාකරණ හොඳින් මතක් කරමින් පිළිතුරු සපයන්න.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3.

가: 에어컨은 언제부터 사용할 수 있어요? වායු සම්කරණය කවදා සිට භාවිතා කළ හැකිද?

나: 에어컨 같은 _____ 시설은 6월 말부터 사용할 수 있어요.

වායුසම්කරණ වැනි (සිසිලකාරක) පහසුකම් යුනි මාසයේ අවසානය දක්වා භාවිතා කළ හැකි ය.

- ① 난방
- ② 냉방
- ③ 선풍기
- ④ 전기장판

4.

가: 주말에 같이 계단을 청소할까요? සති අන්තයේ පඩිපෙළ එකට පිරිසිදු කරමු ද?

나: 네, 그래요. 같이 _____, ඔව්, එහෙම නම් එකට (පිරිසිදු කරමු).

- ① 청소합니다
- ② 청소합니다
- ③ 청소했습니다
- ④ 청소해야 합니다

5. 다음 글을 읽고 물음에 답하십시오. පහත ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

기숙사는 여러 사람이 함께 생활하는 곳입니다. 그러니까 서로 예의를 지키고 다른 사람에게 피해를 주지 않아야 합니다. 늦은 시간에 시끄럽게 떠들지 마십시오. 그리고 시설도 깨끗하게 사용해야 합니다. 샤워실과 세탁실은 항상 깨끗하게 관리하십시오.

නේවාසිකාගාරය යනු විවිධ පුද්ගලයන් සමඟ ජීවත් වන ස්ථානයක් වන බැවින් අන්‍යයෝග්‍ය වශයෙන් ආචාර සම්පන්න විය යුතු අතර අන් අයව අපහසුතාවයට පත් නොකළ යුතුයි. රාත්‍රී කාලයේ සෝෂාකාරී ලෙස කතා කරන්න එපා. ඒ වගේ ම පහසුකම් ද පිරිසිදුව භාවිතා කළ යුතු යි. නාන කාමරය හා රෙදි සෝදන කාමරය නිතරම පිරිසිදුව පාවිච්චි කරන්න.

글의 내용과 맞지 않는 것은 무엇입니까? ඡේදයේ අන්තර්ගතය හා නොගැලපෙන දෙය මොකක්ද?

- ① 서로 배려해야 합니다.
- ② 시설을 아껴 써야 합니다.
- ③ 시끄럽게 떠들면 안 됩니다.
- ④ 샤워실은 관리인이 청소합니다.

정답 1. ① 2. ② 3. ② 4. ② 5. ④



확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1.

휴게실은 공공장소이므로 휴게실에서는 다른 사람을 배려해야 합니다. 담배를 _____ 냄새 나는 음식을 먹으면 안 됩니다.

විවේක කාමරයක පොදු ස්ථානයක් නිසා අන් අය ගැන සැලකිලිමත් විය යුතුයි. දුම් පානය කිරීම හෝ දුර්ගන්ධය හමන ආහාර ගැනීම නොකළ යුතුයි.

- | | |
|--------|--------|
| ① 피워야 | ② 피워서 |
| ③ 피우거나 | ④ 피우지만 |

2.

지하철 안에서는 작은 소리로 말해야 합니다. 시끄럽게 _____ 다른 사람에게 피해를 줄 수 있습니다.

උමං දුම්රිය මාර්ගයේ අඩු ශබ්දයෙන් කතා කළ යුතුයි. උස් හඩින් කතා කළහොත් අන් අයට බාධා වෙන්න පුළුවන්.

- | | |
|-------|-------|
| ① 자면 | ② 쉬면 |
| ③ 떠들면 | ④ 일하면 |

3. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.

제가 살고 있는 기숙사에는 세탁실, 샤워실, 식당, 휴게실, 체력 단련실 등이 있습니다. 방에는 침대와 옷장, 책상밖에 없지만 이런 공간이 있어서 기숙사 생활이 편리합니다.

මම ජීවත් වන නේවාසිකාගාරයේ, රෙදි සෝදන කාමරය, නාන කාමරයක්, කැම කාමරයක්, පොදු කාමරයක්, සහ යෝග්‍යතා කාමරයක් යන දෑ තිබේ. කාමරයේ ඇදක්, අල්මාරියක් සහ මේසයක් පමණක් තිබුණත් මෙවැනි යටිතල පහසුකම් තියෙන ස්ථාන නිසා නේවාසික ජීවිතය ඉතා පහසුයි.

- | | |
|----------|----------|
| ① 기숙사 위치 | ② 기숙사 시설 |
| ③ 기숙사 예절 | ④ 기숙사 규칙 |

정답 1. ③ 2. ③ 3. ②



발음 උච්චාරණය

P-16

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

කොරියානු භාෂාවේ ව්‍යංජන දෙකක් එකලඟ පිළිවෙලින් යෙදෙනවිට විවිධ ශබ්ද වෙනස්කම් සිදු වේ. නමුත් පහත අවස්ථාවන්හිදී කිසිදු ශබ්ද වෙනස්කමක් සිදුවන්නේ නැත. 'L/□/○+L/□/○', 'ㄹ+ㄹ', 'ㄹ+L/□/○'.

- | | |
|----------------|----------------|
| (1) 언니, 엄마, 빨리 | (2) 설마, 얼마, 설명 |
| (3) 빨리 하세요. | (4) 오렌지가 얼마예요? |

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

වැඩපලේ පරිසරය / වටපිටාව හඳුන්වා දීම, සම සේවකයන් සමඟ ඇති වන ගැටුම් පැහැදිලි කර දීම

- 는/(으)ㄴ 편이다, - 다고 하다

වැඩපලේ පරිසරය,, සම සේවකයන් සමඟ ඇති වන ගැටුම්

වැඩපලේ තනතුරු

대화 1 සංවාදය 1

Track 118



පරු සහ රිහාන් ආයතනයේ තත්වය (පරිසරය) පිළිබඳව කතාකරමින් සිටියි. පළමුව සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

바루 리한 씨 회사는 분위기가 어때요?

රිහාන් මහත්මයාගේ ආයතනයේ පරිසරය කොහොමද?

리한 동료들끼리 서로 위해 주니까 항상 즐겁게 일하는 편이
예요.

සම සේවකයන් එකිනෙකාට ගරු කරන නිසා නිතරම විනෝදයෙන් වැඩ කරනවා.

바루 회사 분위기도 자유로운 편이에요?

ආයතනයේ පරිසරය නිදහස් ද?

리한 글썩요. 규율은 좀 엄격한데요, 윗사람들이 아랫사람을
많이 배려해 줘서 일하기는 편해요.

එහෙමයි. නීති ටිකක් දැඩියි. ජේඨ් අය කණිෂ්ඨ් අයට ගොඩක් කාරුණික වන නිසා වැඩ කිරීම පහසුයි.

바루 정말 부러워요. 그러면 훨씬 일할 맛이 나겠어요.

ඇත්තටම ඊරිසියා හිතෙනවා. එහෙම නම් වැඩ කරන්න ගොඩක් ආසා හිතෙනවා ඇති.

리한 맞아요. 회사 오는 게 즐거우니까 일도 더 잘돼요.

නිවැරදියි. ආයතනයට එන එක විනෝද නිසා වැඩත් තව හොඳට කරනවා.

끼리 (අතර) (සමඟ)

· 오랜만에 고향 친구들끼리 노래방에 갔어요.
· 댄스 동아리에서 춤을 추는 재미가 있어요.
· 친구들과 함께 공부하는 게 재미있어요.

맛이 나다 (කරන්න ආසා හිතෙනවා)

කුමන හෝ වැඩක් කළොත්නෙන් එසේත් නැත්නම් විනෝදයෙන් කරනවා.

· 수업 분위기가 좋으니까 요즘 공부할 맛이 나요.
· 맛있는 음식 먹으면 기분도 좋네요.
· 운동하는 게 재미있어요.

· 가족들이 맛있게 먹어 주니까 요즘은 요리할 맛이 나네요.
· 커피를 마시는 게 재미있어요.
· 맛있는 음식 먹으면 기분도 좋네요.



හොඳින් ආසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 리한 씨의 회사 분위기가 어때요?

රිහාන් මහත්මයාගේ ආයතනයේ පරිසරය කොහොමද?

2. 바루 씨는 왜 리한 씨를 부러워해요? 바루 씨의 회사 분위기가 좋아서요?

정답 1. 동료들끼리 서로 위해 주니까 즐겁게 일하는 편이에요. 2. 리한 씨의 회사 분위기가 좋아서요.



ක්‍රියාපදයකට හෝ විශේෂණ පදයකට සම්බන්ධ කර නිසැක ලෙස කථා කිරීමට වඩා දළ වශයෙන් යම් පැත්තකට ආසන්න බව හෝ ඇතුළත් වන බව අදහස් කිරීමට යොදා ගැනේ.

동사 (ක්‍රියාපදය)	형용사 (විශේෂණ පදය)	
-는 편이다	자음 (ව්‍යංජ්‍ය) → -은 편이다	모음 (ස්වර), 자음 'ㄹ' (ව්‍යංජ්‍ය-ㄹ) → -ㄴ 편이다
많이 먹다 → 많이 먹는 편이다 자주 가다 → 자주 가는 편이다 잘 만듦다 → 잘 만드는 편이다	좋다 → 좋은 편이다	크다 → 큰 편이다 멀다 → 먼 편이다

ක්‍රියා පදයකට ඉදිරියේ '잘, 잘못, 많이, 자주' වැනි ප්‍රමාණයක් හෝ වාර ගණන හඟවන ක්‍රියා විශේෂණ යොදා ගනී.

- 가: 비빔밥을 좋아하세요? **පිපිම්පස්වලට කැමතිද?**
나: 네, 자주 **먹는 편이에요.** **ඔව් නිතරම කනවා.**
- 가: 지훈 씨 일하는 곳은 어때요? **ජිහුන් මහතා කොහොමද වැඩ?**
나: 분위기가 **좋은 편이에요.** **හොඳින් කෙරෙන පාටයි.**
- 한국의 여름 날씨는 비가 오고 **더운 편이에요.** **කොරියාවේ සරත් සෘතු කාලගුණය වැසි වහින අතර රළුයි.**



'-는/(으)ㄴ 편이다' තේරුම් ගන්නා ද? උදාහරණයේ දැක්වෙන අන්දමට දෙබස සම්පූර්ණ කරන්න.

2. '-는/(으)ㄴ 편이다'를 사용해서 <보기>처럼 대화를 완성하세요.

'-는/(으)ㄴ 편이다' භාවිතා කරමින් උදාහරණය ලෙස සංවාදය සම්පූර්ණ කරන්න.

보기

가: 직장 분위기가 어때요?
 රැකියා ස්ථානයේ පරිසරය / වටපිටාව කොහොමද?
 나: 자유로운 편이에요. (හොඳින්) නිදහස්.

- 1) 2) 3) 4)

정답 1) 분위기가 나쁜 2) 서로 위해주는 3) 규율이 엄격한 4) 분위기가 좋은



유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

손발이 잘 맞아요. එකිනෙකා හොඳින් ගැලපෙනවා

가: 투안 씨 팀은 항상 분위기가 좋은 것 같아요. **තුච්චන් මහත්මයාණේ කණ්ඩායමේ පරිසරය නිතරම හොඳයි වගයි.**
 나: 네, 팀원들끼리 **손발이 잘 맞아요.** **ඔව්, කණ්ඩායම් සාමාජිකයන් එකිනෙකා හොඳින් ගැලපෙනවා.**



ජිහුන්, තුවාන් ගෙන් පරු සමඟ රණ්ඩු කිරීම පිළිබඳ විමසමින් සිටියි. මුලින්ම දෙබස දෙවරක් අසා අනුගමනය කරන්න.

지 훈 투안 씨, 조금 전에 바루 씨하고 왜 싸운 거예요?

තුවාන් මහත්මයා, ටිකකට කලින් පරු මහත්මයා සමඟ රණ්ඩු වුණේ ඇයි?

투 안 별일 아니에요. 바루 씨가 제 말에 대답을 하도 안 해서 저를 무시하는 줄 알았어요. 그런데 기계 소리 때문에 못 들었다고 하더라고요.

විශේෂ දෙයක් නෙවෙයි. පරු මහත්මයා මගේ එක වචනයකටවත් උත්තර දෙන්නෙන් නැති නිසා මාව නොසලකා හරින බව දැනුණා. ඒ උනත් මැමින් එකේ ශබ්දය නිසා ඇහුනේ නැහැ කියලා කියනවා.

-더라고요

අනිත්‍යයේ ලද අත්දැකීමකින් අප්‍රකාශයක් දැනගත් දෙයක් වර්තමානයේදී යමෙකුට ප්‍රකාශ කිරීමේදී භාවිතා කරන ප්‍රකාශයකි.

· 한국 음식이 참 맛있다고 하더라고요.

කොරියානු ආහාර ගොඩාක් රසයි.

하도 **ගොඩක් / බොහෝ**
ගොඩක් බැරැරුම් හෝ ගොඩක් විශාල යන්න අවධාරණය කරන විට
· 하도 바빠서 밥 먹을 시간도 없다.
ගොඩක් වැඩ වැඩි නිසා ආහාර ගන්නත් වේලාවක් නැහැ.

지 훈 아, 그럼 서로 오해한 거네요. 이젠 화해 했지요?

ආ, එහෙනම් වැරදි වැටහීමක්නේ. දැන් මිත්‍ර වුනා ද?

투 안 그럼요. 저도 사과했고, 바루 씨도 미안하다고 했어요.

එහෙමයි. මමත් සමාව ගන්නා. පරු මහත්මයන් සමාවෙන් කියලා කිව්වා.

지 훈 잘했어요. 동료끼리 잘 지내야지요.

හොඳයි. එකට වැඩ කරන අය හොඳින් ඉන්න ඕනේ.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 바루는 왜 투안의 말을 못 들었어요? පරුට ඇයි තුවාන්ගේ වචන ඇහුනේ නැත්තේ?
2. 투안과 바루는 서로 화해했어요? තුවාන් සහ පරු එකිනෙකා සමඟ මිත්‍ර වුනා ද?

정답 1. 기계 소리 때문에 못 들었어요. 2. 네, 두 사람은 서로 화해했어요.

Tip 간접화법 **වක්‍ර කථනය**

간접화법은 다른 사람의 말을 옮겨 말할 때 사용하는 화법으로 문장의 종결 유형에 따라서 다르게 실현된다. 옮겨 말하는 문장이 평서 문일 때는 '-다고 하다'를, 명령문일 때는 '-(으)라고 하다'를, 의문문일 때는 '-냐고 하다'를, 청유문일 때는 '-자고 하다'를 사용한다.

වක්‍ර කථනය යනු වෙනත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් නැවත ප්‍රකාශ කරන විට භාවිතා කරන කථන ක්‍රමයකි. වචනයේ ස්වභාවය අනුව කථන ක්‍රමය වෙනස්වේ. සාමාන්‍ය වාක්‍ය වලදී '-다고 하다' විධාන කරන විට '-(으)라고' ප්‍රශ්නවාචී ප්‍රකාශ වලදී '-냐고 하다' යමක් යෝජනා කරන විට '-자고 하다' භාවිතා කරයි.



කථකයා වෙනත් පුද්ගලයකු පැවසූ දේ නැවත පැවසීමේදී යොදාගනී. නැවත පවසන වාක්‍යය ප්‍රකාශනාර්ථය හඟවන වාක්‍යයක් වනවිට අනෙක් පාර්ශවය වෙත '-다고 하다' යොදා ගනිමින් ප්‍රකාශ කෙරේ. අනිත් කාලය හැඟවීමේදී 'A/V-았/었다고 하다' ද අනාගත කාලය සඳහා 'A/V-(으)ㄹ 거라고 하다' යොදාගනී.

동사 (ක්‍රියාපදය)	형용사 (විශේෂණ පදය)	명사 (නාම පදය)	
-ㄴ/는다고 하다	-다고 하다	자음 (ව්‍යංකාරය) → 이라고 하다	모음 (ඡ්වරය) → 라고 하다
가다 → 간다고 하다 먹다 → 먹는다고 하다	바쁘다 → 바쁘다고 하다 많다 → 많다고 하다	학생 → 학생이라고 하다 가수 → 가수라고 하다	

- 이 사람이 한국에서 가장 인기 있는 **가수라고** 해요.
මේ පුද්ගලයා කොරියාවේ ඉතා ප්‍රසිද්ධ ගායකයෙකු කියලා කියනවා.
- 가: 아상카 씨는 이제 고향에 돌아가는 거예요? අයංක මහත්තයා ගමට යනවද?
나: 네, 다음 달에 고향으로 **간다고** 해요. ඔව්, ලබන මාසේ ගමට යනවා කියලා කියනවා.
- 가: 요즘 공장이 좀 바빠진 것 같아요. මේ දවස්වල කර්මාන්තශාලාව විකක් කාර්යබහුල වෙලා වගේ.
나: 네, 주문이 늘어서 일이 좀 **많다고** 해요. ඔව්, ඇණවුම් වැඩි වෙලා වැඩ විකක් වැඩියි කියලා කියනවා.



'-다고 하다' ඔබ තේරුම් ගන්නා ද? එහෙ මනම් උදාහරණයේ දැක්වෙන ආකාරයට සංවාදය සම්පූර්ණ කරන්න.

2. '-다고 하다'를 사용해서 <보기>처럼 대화를 완성하세요.

'-다고 하다' භාවිතා කරමින් සංවාදය සම්පූර්ණ කරන්න.

보기



투안 씨가 수피카 씨하고 말다툼을 하다.

තුවාන් මහත්තයා සුපිකා මහත්තිය සමඟ බැන ගන්නවා.

투안 씨가 수피카 씨하고 말다툼을 했다고 해요.

තුවාන් මහත්තයා සුපිකා මහත්තිය සමඟ බැන ගන්නා යැයි කියනවා.

1) 투안 씨가 이반 씨하고 화해하다

2) 수피카 씨가 투안 씨를 때리다

3) 이반 씨가 수피카 씨에게 사과하다

4) 투안 씨가 이반 씨하고 싸움을 하다

정답 1) 투안 씨가 이반 씨하고 화해했다고 해요. 2) 수피카 씨가 투안 씨를 때렸다고 해요. 3) 이반 씨가 수피카 씨에게 사과했다고 해요. 4) 투안 씨가 이반 씨하고 싸움을 했다고 해요.



직장 분위기에 대한 글입니다. 잘 읽고 질문에 답하세요.

වැඩ කරන ස්ථානයේ පරිසරය පිළිබඳ ඡේදයකි. හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න.

NEWS TIMES

신바람 나는 직장 분위기 만들기

인주시가 활기찬 직장 분위기를 만들기 위해 직원들을 대상으로 다양한 행사를 마련하여 주위의 관심을 모으고 있다. 인주시는 '생일 케이크 선물하기', '동료와 함께 커피 한 잔'과 같은 행사를 통해 직원들이 출근하고 싶은 직장이 되도록 노력하고 있다. 가을에는 '야구장 가기', '영화 보기' 등과 같이 많은 직원들이 함께 할 수 있는 행사를 준비하고 있다. 인주시의 김민수 시장은 직장 분위기도 이제는 윗사람이 주도하던 업

격한 분위기에서 직원들이 행복해 할 수 있는 분위기로 바뀌어야 한다고 말했다.



හොඳ වැඩ පරිසරයක් සෑදීම

ඉන්ජිනේරු උනදුවෙන් වැඩ කරන පරිසරයක් සෑදීමට සේවකයන් ඉලක්ක කරගත් විවිධ අංශ සුදානම් කොට වටපිටාවේ සියලු දෙනාගේ අවධානය ලබමින් සිටියි. ඉන්ජිනේරු උපන්දින කේක් තැඟි කිරීම, සේවකයින් සමඟ එකට කෝපි විදුරුවක් පානය කිරීම වැනි දේවල් මගින් සේවකයන් රැකියාවට යාමට කැමති වැඩපොළක් තැනීමට මහත්සි වේ. බේස්බෝල් පිට්ටනියට යෑම, වික්‍රමයට බැලීම වැනි බොහෝ සේවකයන් ඒකරාශී කරන්න පුළුවන් වැඩසටහන් පිළියෙල කරමින් සිටියි. ඉන්ජිනේරු වල කිමිමින්සු නගරාධිපති තුමා අද ඉහළ නිලධාරියා නායකත්වය දුන් ක්‍රමයෙන් මිඳි සේවකයන්ට සතුටු වියහැකි පරිසරයක් සෑදිය යුතුයැයි පැවසුවා.

1. 다음 중 인주시의 신바람 나는 직장 문화 이벤트가 아닌 것은 무엇입니까?

පහත ඒවා අතරින් ඉන්ජිනේරු ප්‍රසන්න වැඩ පරිසරයේ සංස්කෘතික අංගයක් නොවන්නේ කුමක්ද?

①



②



③



④



정답 1. ③



직장 내에서의 호칭

වැඩපලේ පුද්ගලයන්ගේ තනතුරු නාම / ආමන්ත්‍රණ

회사에서는 사람들을 부를 때 직책에 '-님'을 붙이세요. 예를 들면 사장님, 부장님, 과장님, 대리님, 주임님, 반장님 이렇게 부르면 됩니다.

වැඩපලේදී පුද්ගලයින්ට කතා කරන විට තනතුරු නාමයට '-නිම' එක් කල යුතුයි. උදාහරණ ලෙස පැවසුවොත් 'සාජනිම, ආජනිම, ආජනිම, ආජනිම, ආජනිම' ආදී ලෙස ඇමතිය යුතුයි.



동료나 비슷한 직급의 사람 부를 때 이름에 '-씨'를 붙이세요. 예를 들면 '두안 씨', '지훈 씨' 이렇게 부르면 됩니다. '씨'를 붙일 때는 성을 붙이지 않아도 됩니다.

එකට වැඩ කරන අය හා සමාන තනතුරු දරන පුද්ගලයින්ට ආමන්ත්‍රණය කරන විට නමට පසුව '-සී' යොදන්න. උදාහරණ ලෙස පැවසුවොත් 'දුාන සී, ජිහුන සී' යනුවෙන් පැවසිය හැකියි. '-සී' යන්න එකතු කර පැවසීමේදී වාසයම භාවිතා නොකලත් කම් නැත.



그러나 직장 밖에서는 개인적으로 친한 사람에게는 '형', '누나'와 같은 호칭을 사용하여 친근함을 표기하기도 합니다.

එසේම වැඩපලෙන් පිටතදී තමාට සමීප මිත්‍ර පුද්ගලයින්ට 'හිම', 'නුනා' වැනි ආමන්ත්‍රණ භාවිතා කොට මිත්‍රකම් ප්‍රදර්ශණය කරයි.



갈등 해결 방법 **ගැටුම් විසඳන ආකාරය**

서로 다르다는 것을 인정하세요. '상대가 틀려서'가 아니라 '서로 다르기 때문'이에요.

එකිනෙකා වෙනස් බව පිලිගන්න. විරුද්ධ පාර්ශවය වැරදි නිසා නොව එකිනෙකා වෙනස් නිසයි.



이야기를 잘 들어 주세요. 상대방의 생각, 감정, 상황 등에 대해 정확히 이해하면 갈등의 원인을 찾을 수 있어요.

කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. මිතුරාගේ සිතිවිලි ,හැඟීම් ,සබඳතා ආදිය පිලිබඳ නිවැරදිව තේරුම් ගත් විට ගැටුම් වලට හේතු සොයන්න පුලුවන්.



자신의 입장 상황, 가치관 등에 대해 상대방에게 적극적으로 공개하고 정확히 알리기 위해 노력하세요.

තමාගේ තත්වය, වටිනාකම ආදිය ගැන කෙලින් (ක්‍රියාශීලීව) ප්‍රසිද්ධියේ ප්‍රකාශකර, නිවැරදිව දැනුම්දීමට උත්සාහ කරන්න.



부탁이나 거절을 할 때는 '미안합니다만~', '죄송합니다만~' 등의 용어로 시작하는 것이 좋아요.

ඉල්ලීමක් කරන විට හෝ ප්‍රතික්ෂේප කරන විට 'මිඤාඤාතාමාන~', 'වෛශාමානාමාන~' ආදී වචන වලින් පටන් ගන්න එක හොඳයි.



화가 나면 숫자를 1부터 10까지 세어 보세요. 화를 참지 못하면 나중에 후회하는 일이 생길 거예요.

තරහා ගිය විට 1 සිට 10 දක්වා ගණන් කර බලන්න, තරහා ඉවසන්නම බැරිනම් පසුව පසුතැවිලිවෙන්න වෙන දේවල් ගැන හිතන්න.





අංක 1 සිට අංක 2 දක්වා පින්තූරය බලා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරීමේ ප්‍රශ්නයකි. සවන් දීමට පෙර උදාහරණයේ අන්තර්ගතය විමසා බලන්න.

[1~2] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1.



이 사람은 누구입니까? මෙම පුද්ගලයා කවුද?

- ①
- ②
- ③
- ④

2.



이 사람은 지금 무엇을 하고 있습니까?
මෙම පුද්ගලයා දැන් කුමක් කරමින්ද සිටින්නේ?

- ①
- ②
- ③
- ④



අංක 3 සහ අංක 4 පහත දැක්වෙන ප්‍රශ්ණ වලින් ගැලපෙන දේ තෝරන ප්‍රශ්නයකි. අංක 5 සංවාදයට සවන් දී ප්‍රශ්නයට ගැලපෙන පින්තූරය තෝරන ප්‍රශ්නය වේ. සංවාදයට සවන් දීමට පෙර පිළිතුරෙහි අන්තර්ගතය එක් වරක් විමසා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- | | |
|--|---|
| <p>3. ① 그건 오해예요.
③ 오해가 풀려서 다행이에요.</p> <p>4. ① 네, 규율이 좀 엄격해요.
③ 상사가 좀 무서운 편이에요.</p> | <p>② 벌써 화해했어요.
④ 빨리 화해했으면 좋겠어요.</p> <p>② 네, 서로 위해 주는 편이에요.
④ 분위기가 자유로운 편은 아니예요.</p> |
|--|---|

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

සංවාදය සවන් දී ප්‍රශ්ණ වලට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

남자의 회사의 분위기는 어떻습니까?
පිරිමි පුද්ගලයාගේ වැඩපොළේ වටපිටාව කොහොමද?

- | | | | |
|---|---|---|---|
| ① | ② | ③ | ④ |
|---|---|---|---|



📖 **듣기 대본** 그림을 보거나

1. ① 남: 상사입니다. 복사본을 보시.
 - ② 남: 동료입니다. 복사본을 보시.
 - ③ 남: 윗사람입니다. 복사본을 보시.
 - ④ 남: 부하 직원입니다. 복사본을 보시.
 2. ① 여: 때리고 있습니다. 복사본을 보시.
 - ② 여: 화를 내고 있습니다. 복사본을 보시.
 - ③ 여: 사과를 하고 있습니다. 복사본을 보시.
 - ④ 여: 싸움을 하고 있습니다. 복사본을 보시.
3. 남: 죄송해요. 제가 오해를 했어요. 복사본을 보시.
 4. 여: 직장 분위기가 좋은 편인 것 같아요. 복사본을 보시.
 5. 남: 수피카 씨 회사는 어때요? 복사본을 보시.
 - 여: 동료들이 너무 좋아요. 서로 위해 주고, 배려해 주는 편이에요. 복사본을 보시.
 - 남: 정말 부럽네요. 복사본을 보시.

정답 1. ② 2. ② 3. ③ 4. ② 5. ①

확장 연습 듣기 연습

📖 L-38

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.

복사본을 보시.

남자의 회사는 분위기가 어떻습니까? 복사본을 보시.

- ① 상사가 엄격합니다. ② 일이 많지 않습니다.
- ③ 동료들끼리 잘 지냅니다. ④ 규율이 아주 엄격합니다.

📖 **확장 연습 듣기 대본** 듣기 연습

1. 여: 바트 씨 회사는 분위기가 어때요? 복사본을 보시.

남: 좋아요. 동료들끼리 사이도 좋고 상사들도 많이 배려해 줘요. 그래서 일이 많아도 모두들 즐겁게 일해요. 복사본을 보시.

여: 정말 부러워요. 우리 회사는 규율이 엄격해서 회사 분위기가 딱딱하거든요.

복사본을 보시.

정답 1. ③



අංක 1 සහ අංක 2 පින්තූර බලා නිවැරදි පිළිතුර තෝරන ගැටළුවයි. ඉගෙන ගත් දේ මතක් කරමින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වචනය හෝ වාක්‍යය තෝරන්න.



1.

- ① 상사 ② 부하
- ③ 동료 ④ 친구

2.



- ① 때리고 있습니다.
- ② 사과를 하고 있습니다.
- ③ 말다툼을 하고 있습니다.
- ④ 다른 사람에게 맞고 있습니다.



අංක 3 සහ අංක 4 නිවැරදි පිළිතුර තෝරන ගැටළුව වන අතර අංක 5 ඡේදය කියවා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරන ගැටළුවයි.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3.

여: 아직도 수미 씨에게 화가 났어요? තවමත් සුමි මහත්මියත් සමග තරහෙන්ද ඉන්නේ?
 남: 아니요, 벌써 _____, නැහැ, දැනටමත් මිතු වුණා.

- ① 오해했어요 ② 화해했어요 ③ 짜증을 냈어요 ④ 싸움을 했어요

4.

남: 수미 씨 직장은 규율이 엄격한 편이에요? සුමි මහත්මියගේ වැඩ බිමේ නීති රීති තදයි ද?
 여: 아니요, 좀 _____, അනි, සුමි මහත්මියගේ වැඩ බිමට යන එන වේලාවක් වෙනම නැහැ.
නැහැ විකක් නිදහස්. එමනිසා වැඩට යන එන වේලාවක් වෙනම නැහැ.

- ① 나빠요 ② 엄격해요 ③ 위해줘요 ④ 자유로워요

5. 다음 질문에 답하십시오. මිලඟ ගැටළුවට පිළිතුරු සපයන්න.

좋은 직장 분위기를 만들기 위해서는 모든 사람의 노력이 필요합니다. 직장에서는 서로에게 웃는 얼굴로 이야기하는 게 좋습니다. 그리고 서로를 배려하는 마음을 갖는다면 화내는 일이 없어질 것입니다.

㉠ _____ 전에 상대방의 마음을 한 번 더 생각하는 것도 즐거운 직장을 만드는 방법입니다.

හොඳ වැඩ පරිසරයක් සාදා ගැනීමට නම් සියලුම පුද්ගලයන්ගේ උත්සාහය අවශ්‍යයි. වැඩපොළේදී එකිනෙකා සිනහා මුහුණින් කතා කරන එක හොඳයි. ඒ වගේම එකිනෙකා ගැන සිතා බලනවා නම් කේන්ද්‍රීය යන අවස්ථාවන් නැති වී යනු ඇත. ㉠ බැනීමට පෙර විරුද්ධ පාර්ශවයේ සිතිවිලි/අදහස් එක් වරක් හොඳින් සිතා බැලීම විනෝදජනක සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ එක් ක්‍රමයකි.

㉠에 들어갈 알맞은 말을 고르십시오. ㉠ හිස්තැනට ගැලපෙන වඩාත් නිවැරදි පිළිතුරු තෝරන්න.

- ① 웃기 ② 화내기 ③ 배려하기 ④ 오해하기

정답 1. ① 2. ③ 3. ② 4. ④ 5. ②

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

හෝජන සංග්‍රහ කාලසටහන නිවේදනය කිරීම, නව සේවකයන් හඳුන්වා දීම

- 자고 하다, -(으)라고 하다

හෝජන සංග්‍රහය/වැඩපළෙහි රැස්වීම

කොරියානු ආහාර සංස්කෘතිය



대화 1 සංවාදය 1



රැස්වීම් කාලසටහන ගැන කම්හලේ කළමනාකාරකුමා කාර්ය මණ්ඩලය දැනුවත් කරමින් සිටී. පළමුව සංවාදයට සවන් දෙන්න.

공장장 여러분, 이번 주 금요일 저녁에 **회식하자고 한 거** 모두 기억하시지요? 한 명도 **빠짐없이** 참석하는 겁니다!
 සවන්දෙන්න, මෙම සතියේ සිකුරාදා හෝජන සංග්‍රහය පැවැත්වීමට තීරණය කරගත් එක සෑම දෙනාටම මතකයි නේද? කවුරුවත් නැවින් ඉන්නේ නැතිව හැමෝම එන්න ඕනේ.

모니카 설마 오늘도 삼겹살은 아니지요?
 ඇත්තටම අදත් සමියෝබ්සල් නෙවෙයි නේද?

공장장 다들 좋아하는 것 같아서 이번에도 삼겹살집으로 정했는데, 별로예요?
 හැමෝම කැමතියි වගේ නිසා මෙවරත් සමියෝබ්සල් ආපනශාලාව සුදානම් කළාට අකමැති ද?

모니카 아니요, 그런 건 아니에요. 대신 2차는 치킨 먹으러 가요. 날도 더운데 시원한 맥주에 치킨 좋잖아요.
 නැහැ, එහෙම නෙවෙයි. ඒ වෙනුවට දෙවන වටයට කුකුල් මස් කන්න යමු. අද දවසත් රස්තෝ නිසා සීතල බියර් සමග කුකුල් මස් හොඳයිනේ.

공장장 당연하지요. 좋습니다. 그럼 1차는 삼겹살, 2차는 치맥입니다. 오늘 **배 터지게 먹어** 봅시다.
 ඇත්ත වශයෙන්ම. හොඳයි. එහෙනම් පළමු වටයට සමියෝබ්සල්, දෙවන වටයට කුකුල් මස් හා බියර්. අද නම් බඩ පැලෙන්නම කාලා බලමු.

모니카 네, **모처럼** 포식하겠네요.
 ඔව්.ගොඩාක් කාලෙකින් බඩ පිරෙනකන්ම කන්න යනවා නේ.

빠짐없이 අඩුවක් නැතිව/ හැමදේම
 · 여행에 가져갈 준비물을 빠짐없이 챙겼다.
 වාරිකාවට රැගෙන යන දේවල් අඩුවක් නැතිව සුදානම් කරගන්නා.

배 터지게 먹다
 බඩ පැලෙන්න කනවා

모처럼
 ගොඩාක් කාලෙකින්, වෙනසකට වගේ
 · 모처럼 가족과 외식을 하려고 해요.
 ගොඩාක් කාලෙකින් පවුලේ අය සමඟ හෝජන සංග්‍රහයකට යන්න හිතාගෙන ඉන්නවා.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이번 주 금요일에 어디에서 회식을 해요? මෙම සිකුරාදා ඔබට හෝජන සංග්‍රහයක් තිබේ ද?
2. 회식 2차는 무엇을 먹으러 가요? දෙවෙනියට අනුභව කරන්න යන්නේ මොනවාද?

정답 1. 삼겹살집에서 회식을 해요. 2. 맥주에 치킨을 먹으러 가요.



කථකයා වෙනත් කෙනෙකු පැවසූ දෙය නැවත පැවසීමකදී යොදාගැනේ. නැවත පවසනු ලබන වාක්‍යය ඉල්ලීමක් නම් '-자고 하다' යොදාගනී. ක්‍රියා පදයෙහි අවසානය හල් කිරීමක්ද යන්න පිළිබඳව අදාළවත්වයක් නොමැතිව '-자고 하다' යොදා ගැනේ.

- 가: 지훈 씨가 뭐라고 해요? ජහුන් මහත්තයා මොකද කියන්නේ?
나: 오늘 같이 **운동하자고 해요.** අද එකට ක්‍රීඩා කරමු කියලා කියනවා.
- 가: 이번 주말에 어디로 갈까요? මේ පාර සති අන්තයේ කොහෙටද යන්නේ?
나: 날씨가 좋으니까 같이 등산을 **가자고 하는데요.** කාලගුණය හොඳ නිසා එකට කඳු නගිමු කියලා කියනවා.
- 가: 오늘 퇴근하고 약속 있어요? අද වැඩ ඉවර වෙලා පොරොන්දුවක් තියෙනවද?
나: 아상카 씨가 영화를 **보자고 하는데** 같이 갈래요?
අසංක මහතා චිත්‍රපටියක් බලමු කියලා කියනවා. එකට යමුද?



'-자고 하다' අවබෝධ වුණා ද? එසේ නම් උදාහරණයේ දැක්වෙන ආකාරයට වාක්‍යය වෙනස්කර ලියන්න.

1. '-자고 하다'를 사용해서 <보기>처럼 문장을 완성하세요.

'-자고 하다' භාවිතා කර උදාහරණයේ ආකාරයට වාක්‍යය සම්පූර්ණ කරන්න.

보기



지훈 씨가 이따가 만나자고 해요.
ජහුන් මහතා තව විකකින් හමුවෙමු කියලා කියනවා.

1) 지훈 씨가 _____.

2) 지훈 씨가 _____.

3) 지훈 씨가 _____.

4) 지훈 씨가 _____.

정답 1) 술을 마시자고 해요 2) 같이 저녁을 먹자고 해요
3) 다음 주에 회식을 하자고 해요 4) 2차로 노래방에 가자고 해요

유용한 표현 **වැදගත් විය හැකි ප්‍රකාශන**

바람 좀 쐬고 올게요. පොඩ්ඩක් එලියට ගිහිල්ල එන්නම්.

가: 어디 가요? කොහේද යන්නේ?

나: **바람 좀 쐬고 올게요.** 머리가 아파서요.

විකක් සුළං වැදිලා (විකක් එලියට ගිහිල්ලා) එන්නම්. ඔඵඵ රිදෙනවා.



කම්හලේ කළමනාකාරතුමා නව සේවකයන්ව කාර්ය මණ්ඩලය වෙත හඳුන්වා දෙයි. පළමුව සංවාදයට සවන් දෙන්න.

자, 여기 좀 잠깐 보세요. 소개할 사람이 있는데, 타타 씨예요. 다음 달부터 같이 일하게 됐어요.

මෙහෙ විකකට බලන්න. හඳුන්වාදීමට අයෙක් ඉන්නවා. වාටා මහතා. ලබන මාසයේ සිට එකට වැඩ කරනවා.

안녕하세요. 타타 이스모노입니다. 타타라고 불러주세요.

ආයුබෝවන්. මම වාටා ඉස්මොනෝ. වාටා කියල කියන්න.

타타 씨, 환영합니다. 공장장님, 새 식구도 **생기고**, 요즘 날씨도 좋은데 단합 대회라도 한번 하는 게 **어떨까요?**

වාටා මහතා සතුටින් පිළිගන්නවා. කම්හලේ කළමනාකාරතුමා, අළුතින් සේවකයන්තුත් ඇවිත් මේ දිනවල කාලගුණයත් හොඳ නිසා එකමුතු කම ශක්තිමත් කිරීමට රැලියක්(තරඟයක්) එක් වරක් පවත්වන එක කොහොමද?

그럴까요? 좋아요. 다른 분들은 어떠세요?

එහෙම කරමු ද? හොඳයි. අනිත් අය මොකද කියන්නේ?

좋습니다.

හොඳයි.

그럼, 다음 주에 일 끝나면 오랜만에 한번 뭉칩시다.

එහෙමනම්, ඊලඟ සතියේ වැඩ අවසන්වී ගොඩ කාලයකින් සැමදෙනාම එක් සැරයක් එක්වෙමු

생기다 සිදුවෙනවා/ ලැබෙනවා/ සැදෙනවා/ ආරම්භ කරනවා

කලින් නොතිබූ දෙයක් අලුතින් ඇතිවෙනවා

· 회사 앞에 치킨집이 새로 생겼어요.

සමාගම ඉදිරිපිට අලුත් කුකුල්මස් ආපනශාලාවක් ආරම්භ කරලා.

-는 게 어떨까요?

කරන එක කොහොමද? යමක් යෝජනා කරනවිට භාවිතා කරයි.

· 주말에 날씨가 좋으면 가까운 곳으로 여행을 가는 게 어떨까요?

සති අන්තවල කාලගුණය හොඳ නම් ලඟ ස්ථානයකට වාරිකාවක් යන එක කොහොමද?



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 공장장이 소개하는 사람은 누구예요?
කර්මාන්තශාලා කළමනාකරු හඳුන්වා දුන්නේ කවද?
2. 언제 단합 대회를 해요? තරඟය/රැලිය කරන්නේ කවදද?

정답 1. 다음 달부터 같이 일하게 될 새 직원이에요. 2. 다음 주에 일이 끝나면 해요.

Tip -아/어 달라고 하다, -아/어 주라고 하다 කරලා දෙන්න කියල ඉල්ලනවා

동사 '주다'는 목적어를 받는 대상에 따라 간접화법에서 사용되는 동사가 달라진다. 목적어를 받는 대상이 화자 자신인 경우 '-아/어 달라고 하다'를 사용한다.

'주다' යන ක්‍රියාපදය, කර්මය ලබන පුද්ගලයා අනුව භාවිතාකරන ක්‍රියාපදය වෙනස් වේ. කර්මය ලැබුණු පුද්ගලයා කපිකයාම වේ නම් '아/어 달라고 하다' ලෙස භාවිතා කරයි.

- 1) 영수: 점심 좀 사주세요. (අහවල් කෑම අරන් දෙන්න.(මිලදී ගෙන දෙන්න))
민수: 뭐라고 했어요? (මොකක් කියලද කිව්වේ?)
영수: 점심 좀 사달라고 했어요. (අවල් කෑම අරන් දෙන්න කියල කිව්වේ.)
- 2) 수지: 사장님이 이거 민수 씨에게 가져다주라고 하셨어요. (ප්‍රධානියා මෙය මින්සු මහතාට දෙන්න කියල කිවුවා.)
민수: 네, 고마워요. (ඔව්, ස්තූතියි.)



රැකියා ස්ථානයේදී කුමන ආකාරයේ රැස්වීම් තිබේ ද? රැකියා ස්ථානයේ රැස්වීම්වලට සම්බන්ධ වචන දෙස බලමු ද?



환영하다

සාදරයෙන් පිළිගන්නවා(ආයුබෝවන්)



환송하다

සමූහ ගැනීම/සමූහ දීම



축하하다

සුභ පතනවා



친해지다

මිතුරු වෙනවා



단합대회

රැළියන් / තරඟයක්



등반 대회

කඳු නැගීමේ තරඟයක්



야유회

විනෝද වාරිකාවක්



체육대회

මලල ක්‍රීඩා

- 신입사원을 환영하는 파티가 있어요. නව සේවකයින් පිළිගැනීමට පාටියක් තිබේ.
- 카림 씨를 환송하려고 공항에 갔어요. කරීම් මහතාට සමූහදීමට/ආපසු ගුවන්තොටුපලට ඇරලීමට ගියේය.
- 김 부장님, 승진을 축하합니다. කීම් අංග ප්‍රධානියා, ඔබේ උසස්වීම සඳහා සුභ පතනවා.
- 우리는 회식 자리에서 친해지게 되었어요. හෝස්ත සංග්‍රහයේදී අපි මිතුරු වුණා.



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림을 보고 대화를 완성하세요. පින්තූරය බලා සංවාදය සම්පූර්ණ කරන්න.



1) 가: 리한 씨, 승진 _____, రිහාන් මහතා, උසස්වීමට (සුභ පැතුම්).
 나: 네, 감사합니다. ඔව්, ස්තූතියි.



2) 가: 오늘 저녁에 회식이 있어요? අද රාත්‍රියේ හෝස්ත සංග්‍රහයක් තිබේ ද?
 나: 네, 새로 온 리한 씨를 _____ 자리예요.
 ඔව් අළුතින් එන ලිහාන් මහතා (පිළිගන්න) අවස්ථාවයි.



3) 가: 어제 단합 대회 재미있었어요? ඊයේ තරඟය විනෝදජනක ද?
 나: 네, 회사 사람들과 회사가 아닌 곳에서 만나니까 더 _____ 것 같아요.
 ඔව්. ආයතනයේ අය සමඟ ආයතනය නොවන තැනකදී මුණගැසීම නිසා ගොඩක් මිතුරු වුණා වගේ.

정답 1) 축하해요 2) 환영하는 3) 친해진다



කථකයා වෙනත් කෙනෙකු පැවසූ දෙය නැවත පැවසීමකදී යොදාගැනේ. නැවත පවසනු ලබන වාක්‍යය විධානයක් නම් '-(으)라고 하다' යොදාගනී.

자음 (වාක්‍යය) → -(으)라고 하다	모음 (ස්වර, 자음 'ㄹ' (වාක්‍යය - ㄹ) → -라고 하다
읽다 → 읽으라고 한다	사다 → 사라고 한다 만들다 → 만들라고 한다


- 가: 공장장님이 뭐라고 하세요? කර්මාන්තශාලා ප්‍රධානියා මොකද කියන්නේ?
나: 오늘 모두 회식에 **참석하라고 하세요.** අද හැමෝම කැමකට යමු කියලා කියනවා.
- 가: 사장님께서 아직 안 오셨네요. ආයතන ප්‍රධානියා තාම ආවේ නැ.
나: 네, 조금 늦으실 것 같아요. 우리 먼저 **먹으라고 하세요.**
ඔව් ටිකක් පරක්කු වෙයි වගේ. අපිට මුලින් කන්න කියලා කියනවා.
- 가: 어렵지 않았어요? අමාරු වුනේ නැද්ද?
나: 조금 어려워서 한국인 친구한테 **도와 달라고 했어요.**
ටිකක් අමාරු නිසා කොරියානු ජාතික යාච්චෙක්ට උදව් කරන්න කියලා කිව්වා.







'-(으)라고 하다' තේරුම් ගන්නා ද? එසේනම් උදාහරණයේ දැක්වෙන ආකාරයට වක්‍ර ආකාරයෙන් වෙනස්කර කර බලන්න.

2. '-(으)라고 하다'를 사용해서 <보기>처럼 문장을 완성하세요.

'-(으)라고 하다' භාවිතා කර උදාහරණයේ දැක්වෙන ආකාරයට වාක්‍ය සම්පූර්ණ කරන්න.

보기  **이따가 전화하세요.** **지훈 씨가 이따 전화하라고 했어요.**
ඊහුන් මහතා ටිකකින් කතා කරන්න (දුරකතන ඇමතුමක් දෙන්න) කියල කිවුවා.

-  **먼저 가세요.**
지훈 씨가 _____.
-  **늦지 마세요.**
지훈 씨가 _____.
-  **두꺼운 옷을 입으세요.**
지훈 씨가 _____.
-  **여기에 담으세요.**
지훈 씨가 _____.

정답 1) 먼저 가라고 해요 2) 늦지 말라고 해요 3) 두꺼운 옷을 입으라고 해요 4) 여기에 담으라고 해요

유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

손 좀 봐야 할 것 같아요. හදන්න වෙනවා වගෙයි.

- 가: 에어컨을 켜도 별로 시원하지 않네요. **ඒ සී එක (වායු සම්කරණය) දැම්මත් එතරම් සීතල නැහැ.**
- 나: 네, **손을 좀 봐야 할 것 같아요.** ඔව්, හදන්න වෙනවා වගෙයි.



회식을 알리는 글입니다. 잘 읽고 질문에 답하세요.

භෝජන සංග්‍රහය දැනුම් දෙන නිවේදනයයි .භොදින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.





<한국 상사 회식 안내>
කොරියානු සමාගමක භෝජන සංග්‍රහ දැන්වීම

김민수 씨 승진 축하 겸 단합대회입니다.
한 사람도 빠지지 말고 참석해 주세요.
කිම්මින්සු මහතාගේ උසස්වීම සමරන උත්සවයයි. එක් අයෙකුවත් මග නොහැර/සැමදෙනාම සහභාගී වන්න.

장소: 한국 식당
කොරියානු ආපන ශාලාව
시간: 3월 25일 (목) 오후 6시
වේලාව : මාර්තු 25 බ්‍රහස්පතින්දා සවස 6 ට
전화번호: 02-400-5000
දුරකථන: 02-400-5000

1. 동료에게 회식을 안내하는 문자를 고르세요.

භෝජන සංග්‍රහය යහළුවන්ට දැනුම් දෙන කෙටි පණිවිඩයක් යවන්න.



정답 1. ③



한국의 회식 문화

කොරියානු ආහාර සංස්කෘතිය

회식 හෝජන සංග්‍රහය

한국의 회식 문화는 단순히 동료들과 함께 술과 음식을 즐기는 것을 넘어 직장생활의 연장선상으로 인식되는 특별한 자리입니다.

කොරියානු ආහාර සංස්කෘතිය සමාගමේ සගයන් සමග මත්පැන් සහ ආහාර හුක්කි විදීමෙන් ඔබ්බට ගොස් වැඩ කරන ජීවිතයේ තවත් කොටසක් ලෙස හැඳින්විය හැකි විශේෂ ස්ථානයකි.



회식은 한국 특유의 조직 문화로, 회사 직원들의 관계에 긍정적인 영향을 끼치는 요소로 여겨지고 있습니다.

එය කොරියාවේ අද්විතීය ආයතනික සංස්කෘතියක් වන අතර සමාගම් සාමාජිකයින්ගේ සබඳතාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කරන මූලධර්මයක් ලෙස සැලකේ.

술자리 예절 මත්පැන් පානය කරන විට පිළිපැදිය යුතු දේ

회식에 가면 보통 식사만 하는 것이 아니라 술자리도 마련됩니다. 마시는 술의 종류는 보통 소주, 맥주 혹은 한국 고유의 술인 막걸리입니다. 종교적인 문제로 술을 마시지 않는다면 이를 미리 사람들에게 알려 양해를 구하는 것이 좋습니다. 혹시 술을 마시지 않는데 잔에 받았을 경우, 그냥 내려놓지 말고 가볍게 입에 댄 후 테이블에 내려놓으면 됩니다.

හෝජන සංග්‍රහයට ගියවිට සාමාන්‍යයෙන් කෑම පමණක් නොව අනිවාර්යයෙන්ම මත්පැන් පානය කරනවා. පානය කරන මත්පැන් වර්ගය බොහෝවිට සොජු, බියර් නැතිනම් කොරියානු සම්ප්‍රදායික මත්පැන් මත්කොල්ලි වේ. ආගමික හේතූමත මත්පැන් පානය නොකරන්නේ නම් කලින්ම පැවසීම වැදගත්. මත්පැන් පානය නොකරන නමුත් මත්පැන් ලබා දුන්නේ නම් මත්පැන් බොන ලෙස අඟවා විදුරුව මේසය මතින් තබන්න.

술을 받거나 따를 때 다음과 같이 하세요.

ඔබ මත්පැන් ලැබීම හෝ දීමේදී පහත සඳහන් දේ කරන්න.

상사에게 술을 따를 때
ඉහළ නිලධාරියෙකුට
මත්පැන් ලබා දෙද්දී



두 손으로 따릅니다.
දෑත් දෙකෙන්ම අල්ලා
වත්කරන්න.

상사에게 술을 받을 때
ඉහළ නිලධාරියෙකුගෙන්
මත්පැන් ලබාගනිද්දී



두 손으로 받습니다.
අත් දෙකෙන්ම විදුරුව අල්ලා
ලබාගන්න.

상사 앞에서 술을 마실 때
ඉහළ නිලධාරියෙක් ඉදිරිපිට
මත්පැන් පානය කරද්දී



고개를 상사 반대쪽으로 돌립니다.
හිස ප්‍රධානියාට විරුද්ධ පැත්තට
හරවන්න.



EPS-TOPIK 듣기 ශ්‍රවණය EPS-TOPIK



අංක 1 සිට 2 දක්වා පින්තූරය බලා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. දෙබසට සවන්දීමට පෙර ප්‍රශ්න හා පින්තූර හොඳින් බලන්න.

[1~2] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත රූපය බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1.



오늘 뭐 해요? අද ඔබ කරන්නේ කුමක්ද?

- ①
- ②
- ③
- ④

2.



이 사람은 지금 무엇을 하고 있습니까?
දැන් මේ පුද්ගලයා කරන්නේ කුමක්ද?

- ①
- ②
- ③
- ④



අංක 3 හා 4 ගැලපෙන වචන තෝරන ප්‍රශ්නය වේ. 5 වැන්න දෙබසට සවන්දී දෙබසට ගැලපෙන පින්තූරය තෝරන ප්‍රශ්නය වේ. ඇසීමට පෙර පිළිතුරු හා පින්තූර හොඳින් බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නය අසා ගැලපෙන පිළිතුර තෝරන්න.

- | | |
|---|---|
| <p>3. ① 아니요, 모두 참석하라고 했어요.
③ 아니요, 이제 2차에 간다고 했어요.</p> | <p>② 네, 회식을 할 거라고 했어요.
④ 네, 민수 씨가 한턱낸다고 했어요.</p> |
| <p>4. ① 네, 그래서 오늘 환송회를 할 거예요.
③ 네, 그래서 오늘 환영 파티를 할 거예요.</p> | <p>② 네, 그래서 오늘 체육대회를 해요.
④ 네, 그래서 오늘 생일 파티를 해요.</p> |

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාව අසා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

두 사람은 무엇에 대해서 이야기하고 있습니까? මිනිසුන් දෙදෙනා කුමක් ගැන කතා කරමින් සිටිනවා ද?

①

②

③

④



🎧 **듣기 대본** ශ්‍රවණ පිටපත

1. ① 남: 등산을 해요. කඳු නගිනවා.
 ② 남: 2차에 가요. දෙවැනි වටයට යනවා.
 ③ 남: 회식을 해요. හෝජන් සංග්‍රහයට යනවා.
 ④ 남: 수영을 해요. පිහිනනවා.
2. ① 여: 술을 마시고 있습니다. මත්පැන් පානය කරමින් ඉන්නවා.
 ② 여: 2차에 가고 있습니다. දෙවන වටයට යමින් ඉන්නවා.
 ③ 여: 건배를 하고 있습니다. සවිදිය පුරමින් ඉන්නවා.
 ④ 여: 노래를 부르고 있습니다. සින්දු කියමින් ඉන්නවා.
3. 남: 회식이 끝난 거예요? හෝජන් සංග්‍රහය අවසන් ද?
4. 여: 오늘 새로운 직원이 왔다고 들었어요. අද අළුත් සේවකයෙක් ආවා කියලා ආරංචි වුණා.
5. 남: 어제 단합대회는 어땠어요? ඊයේ තරඟය කොහොමද?
 여: 좋았어요. 동료들과 같이 얘기를 많이 했어요.
 හොඳයි. මම මගේ සගයන් සමඟ ගොඩාක් කතා කලා.
 남: 동료들과 많이 친해졌을 것 같아요. මම මගේ සගයන් සමඟ හොඳට මිතුරු වුණා වගෙයි.

정답 1. ① 2. ③ 3. ③ 4. ③ 5. ④

확장 연습 වැඩිදුර අභ්‍යාස

🎧 L-39

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.

සංවාදය හොඳින් සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

남자는 내일 무엇을 하려고 합니까? පිරිමි පුද්ගලයා හෙට කුමක් කරන්නටදැයි සිටින්නේ?

- | | |
|-----------------|--------------------|
| ① 한턱내려고 합니다. | ② 야근을 하려고 합니다. |
| ③ 작업을 끝내려고 합니다. | ④ 동료를 축하해 주려고 합니다. |

🎧 **확장 연습 듣기 대본** වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. 여: 바트 씨, 대리로 승진한 거 축하해요.
 බාර්ට් මහතා, නියෝජ්‍යයකු ලෙස ඔබේ උසස්වීම ගැන සුබ පැතුම්. මගේ ශාන්තේ හෙට සංග්‍රහයක් දෙන නිසා හැමෝම රස කෑම කන්නට යමු.
 남: 고마워요. 이게 모두 여러분이 도와준 덕분이예요. 내일 제가 한턱낼 테니까 다 같이 맛있는 거 먹으러 가요.
 ස්තූතියි, මේ සියල්ල ඔයාල උදව් කරපු නිසයි.
 여: 와, 정말요? 내일은 야근이 없으니까 작업 끝나면 바로 퇴근할 수 있어요.
 ආ අන්නද? හෙට රාත්‍රී වැඩ මූරය නැති නිසා කිරීමට ඇති වැඩ ඉවර වූ වහාම යන්නට හැකිය.

정답 1. ①



අංක 1 සිට අංක 2 දක්වා පින්තූර බලා තේරුම් කුමක්දැයි නිගමනය කරන ගැටළුවයි. පෙර ඉගෙනගත් වචන සිහි කරමින් ගැටළුව විසඳා බලන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1.



- ① 회식입니다.
- ② 등산입니다.
- ③ 소풍입니다.
- ④ 체육대회입니다.

2.



- ① 환영하는 자리예요.
- ② 환송하는 자리예요.
- ③ 축하하는 자리예요.
- ④ 친해지는 자리예요.



අංක 3 සිට අංක 4 නිවැරදි වචනය තෝරන ගැටළුවයි. අංක 5 ඡේදයේ මාතෘකාව තෝරන ගැටළුවයි. ඉගෙනගත් වචන සහ ව්‍යාකරණ සිහි කරමින් ගැටළුව විසඳා බලන්න.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3.

가: 오늘 회식을 한다고 해요? අද කාර්යාලයේ හෝඡන සංග්‍රහයකට යනවා කියලා කියනවා ද?

나: 네, 한 사람도 빠짐없이 _____ 했어요.

ඔව්, එක් අයෙක්වත් අඩු වන්නේ නැතුව සහභාගී වෙන්න කියා කිව්වා.

- ① 빠지라고
- ② 마시라고
- ③ 참석하라고
- ④ 축하하라고

4.

가: 리한 씨가 이제 고향으로 돌아간다고 해요. රිහාන් මහතා ලැහැරී ගමට යනවා කියලා කියනවා.

나: 그래요? 그럼 곧 _____ 파티를 해야겠네요.

ඇත්තද? එහෙමනම් අනිවාර්යෙන්ම (සමගැනීමේ) පාටියක් තියන්න ඕනනේ.

- ① 생일
- ② 승진
- ③ 환송
- ④ 환영

5. 다음 질문에 답하십시오. මිලඟ ගැටළුවට පිළිතුරු සපයන්න.

보통 회식이라고 하면 삼겹살을 먹고, 술을 마시는 것을 생각하기 쉽습니다. 하지만 요즘은 술자리 대신 같이 공연을 관람하거나 운동을 하면서 단합을 도모하기도 합니다. 술이 없는 회식 문화가 더 많은 직원의 참여를 유도하고 있습니다.

සාමාන්‍යයෙන් කාර්යාලීය හෝඡන සංග්‍රහයකට ගිය විට සම්ග්යොබසල් ආභාරයට ගෙන මත් පැන් පානය කිරනවා යැයි ලෙහෙසියෙන්ම සිතන්න පුලුවනි. නමුත් වර්ථමානයේ මත්පැන් ගැනීම වෙනුවට ප්‍රසංගයක් නැරඹීම හෝ ක්‍රීඩා කරමින්ද රැස්වීම් සංවිධානය කරනවා. මත්පැන් නොමැති කාර්යාලීය හෝඡන සංග්‍රහ සංස්කෘතියට ගොඩාක් සේවකයින් යොමු වෙමින් ඉන්නවා.

글의 주제로 알맞은 것은 무엇입니까? ඡේදයේ මාතෘකාවට ගැලපෙන පිළිතුර කුමක්ද?

- ① 회식 문화가 바뀌고 있습니다.
- ② 보통 회식에서는 술을 마십니다.
- ③ 회식에서 공연을 보기도 합니다.
- ④ 회식에 모든 직원이 참여해야 합니다.

정답 1. ④ 2. ① 3. ③ 4. ③ 5. ①



확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. සිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 우리 회사는 한 달에 한 번 _____ 을/를 합니다. 회사 동료들과 함께 밥을 먹으면서 친해질 수 있습니다.

අප ආයතනයේ මසකට වරක් (එකට වැඩකරන මිතුරන් සමඟ කෑමට එලියට යෑම) කරයි. එකට වැඩකරන මිතුරන් එකට ආහාර ගනිමින් සමීප විය හැකියි.

- ① 승진
- ② 휴가
- ③ 구경
- ④ 회식

2. 주말에 백화점에 _____ 갔습니다. 백화점에서 부모님께 드릴 선물도 사고 친구 결혼식 때 입을 옷도 샀습니다.

සති අන්තයේදී වෙළඳ සංකීර්ණය (ෂොපිං) වෙත ගියා. වෙළඳ සංකීර්ණ වෙළඳ සංකීර්ණයේදී දෙමව්පියන්ට දීමට තෑගිද මිලට ගෙන යහළුවගේ මංගල උත්සවය ට ඇඳීමට ඇඳුමක්ද ගත්තා.

- ① 선물하러
- ② 산책하러
- ③ 쇼핑하러
- ④ 운동하러

3. 퇴근 후에 모임이 있다고 하면 보통 회식을 떠올립니다. 하지만 요즘은 회식 대신에 같이 공연을 _____ 운동을 하기도 합니다.

වැඩ නිමා වීමෙන් පසු පසු රැස්වීමක් තිබේ නම්, සාමාන්‍ය වැඩ කරන අය සමඟ ආහාර වේලක් තිබේ. නමුත් මේ දිනවල ආහාර වේලක් වෙනුවට, සෑමදෙනාම සංදර්ශන බැලීම හෝ ක්‍රීඩා කිරීමත් කරයි.

- ① 보려고
- ② 보거나
- ③ 알리려고
- ④ 알리거나

정답 1. ④ 2. ③ 3. ②



발음 උච්චාරණය P-18

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

කොරියානු භාෂාවේ ව්‍යංකාරන දෙකක් පිළිවෙලින් යෙදේ නම් විවිධ ශබ්ද වෙනස්කම් ඇති වේ. නමුත් 'ㄱ/ㄴ/ㅇ+ㄱ(ㄱ)/ㄷ(ㄷ, ㅌ)/ㅂ(ㅂ, ㅃ)/ㅅ(ㅅ)/ㅈ(ㅈ, ㅉ)/ㅊ' වැනි අවස්ථා වලදී කිසිදු ශබ්ද වෙනස්කමක් සිදුවන්නේ නැත.

- (1) 운동, 친구, 안개, 신부
- (2) 감기, 침대, 금방, 냄비
- (3) 강당, 공장, 공기, 당장
- (4) 한국 친구가 많아요.
- (5) 공장에서 일해요.
- (6) 감기에 걸렸어요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

ලිංගික හිංසනය වැළැක්වීම සඳහා වන උපදෙස්/ ලිංගික හිංසනය පිළිබඳව පත්තිවලට සවන්දීම

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

- 나고 하다, 간접화법의 축약형

□ වචන භාවිතය සඳහා උපදෙස්

ලිංගික හිංසනය/ ලිංගික හිංසනය පාලනය කරන ක්‍රම

□ සංස්කෘතික තොරතුරු

ලිංගික හිංසනය අර්ථ දැක්වීම හා දැක්වීම

대화 1 සංවාදය 1

Track 124



මින්ඩ්, බාන්ගේ ක්‍රියාකාරකම් ගැන අවවාද කරමින් සිටියි. දෙදෙනා කුමන කතාවක් කරනවා ද යන්න මුලින් දෙවරක් අසා ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

그렇게 එක නමයි (ඇත්ත නමයි)

අනෙකා පවසන යමකට එකඟ වීමේදී භාවිතා කරන යෙදුමකි.

· 가: 이 음식 맛이 좀 이상해
මේ කෑම වල රස විකක්
අමුණයි.

나: 그렇게. 날씨가 더워서
상한것 같아.
එක නමයි, රස්නය නිසා
නරක්වෙලා වගේ.

민우

칸, 아까 지은 씨 표정이 많이 안 좋더라.

බාන්, විකකට කලින් දැක්ක ජ්අන් මහත්මියගේ මුණ එතරම් හොඳ නැති පාටයි.

칸

그렇게 말이야. 친하다고 생각해서 한 애긴데 지은 씨가
화를 내서 나도 깜짝 놀랐어.

එක නමයි. යහළුවෙක් කියල හිතල කියපු දෙයට තරහා හිය නිසා මටත් පුදුම හිතනා.

민우

그런데, 농담이라도 상대방이 불쾌감이나 수치심을
느꼈다면 성희롱이 될 수 있다고 들었어.

නමුත්, විහිළුවක් වුනත් අහන් ඉන්න කෙනා අපහසුතාවයට හෝ නින්දාවට පත්කරයි නම් එක ලිංගික හිංසනයක් ලෙස සලකන්න පුළුවන් කියලා මම අහලා තියනවා.

칸

정말? 그런 의도는 아니었는데.....

ඇත්තද? එහෙම අරමුණක්වත් තිබ්බේ නැහැ.....

민우

나는 칸을 잘 아니까 괜찮지만 다른 사람들은 오해할 수
있어. 성적 농담은 아주 예민한 문제잖아.

මම බාන්ව හොඳින් දන්නා නිසා කමක් නැහැ. නමුත් වෙන අය වැරදි විදිහට හිතන්න පුළුවන්, ලිංගිකත්වය ගැන කරන විහිලු ගොඩක් සංවේදී වෙන්න පුළුවන්.

칸

앞으로는 정말 조심해야겠다.

ඉස්සරහට ගොඩක් ප්‍රවේසම් වෙන්න.

-다면 කරනවා නම්

යම් දෙයක් හෝ සිදුවීමක් ගැන උපකල්පනය කරනවිට භාවිතා කරන යෙදුමකි.

· 가: 내일 시험이 너무 걱정
이에요.
හෙට විභාගය ගැන ගොඩක්
කරදර වෙනවා.

나: 열심히 공부했다면 좋은
결과가 있을 거예요.
හොඳින් පාඩම් කලා නම්
හොඳ ප්‍රතිඵල ලැබෙව්.



හොඳින් අසා අනුගමනය කලා ද? එසේ නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 지은 씨는 왜 칸 씨에게 화를 냈어요? ජ්අන්, ඇයි බාන් සමග හින් අමනාප වුණේ?

정답 1. 칸이 성적 농담을 했기 때문이에요.



어휘 1 වචන මාලාව 1 **성희롱** ලිංගික හිංසනය



ලිංගික හිංසනය හා සම්බන්ධ වචන මොනවාදැයි දැන ගනිමුද?



불쾌감
අපහසුතාවය



수치심
ලැජ්ජාව



거부감
බය



성적 농담
ලිංගිකත්වය පිළිබඳ විහිලුව



신체 접촉
කායික හිංසනය



음담패설
කථකතා



음란물
ලිංගිකත්වය හා සම්බන්ධ දේවල්



동영상
වීඩියෝ පටි



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요.

පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



• ㉠ 신체 접촉



• ㉡ 음담패설



• ㉢ 음란물

정답 ① ㉡ ② ㉢ ③ ㉠



කථකයා වෙනත් කෙනෙකු පැවසූ දෙය නැවත පැවසීමකදී යොදාගැනේ. නැවත පවසනු ලබන වාක්‍යය ප්‍රශ්නාර්ථය හඟවන වාක්‍යයක් නම් '-냐고 하다' යොදාගනී.

동사 (ක්‍රියාපදය)	형용사 (විශේෂණ පදය)	명사 (නාම පදය)
-느냐고 하다	자음 (ව්‍යංකර්තය) → -으냐고 하다 모음 (ඡවරය) → -냐고 하다	자음 (ව්‍යංකර්තය) → 이냐고 하다 모음 (ඡවරය) → 냐고 하다
오다 → 오느냐고 하다 먹다 → 먹느냐고 하다	좋다 → 좋으냐고 하다 바쁘다 → 바쁘냐고 하다	학생 → 학생이냐고 하다 친구 → 친구냐고 하다

- 리한 씨가 나한테 몇 시에 회사에 **오느냐고 했어요.**
රිහාන් මහතා මගෙන් සමාගමට කීයටද එන්නේ කීයලා ඇහුවා.
- 민우 씨가 칸 씨에게 왜 기분이 **좋으냐고 했어요.**
මිනු මහත්මිය කන් මහත්තයගෙන් මොකද සතුටින් කීයලා ඇහුවා.
- 가: 회식은 재미있었어요? **කාර්යය මණ්ඩලයත් සමඟ ආහාර ගත්ත එක හොඳද?**
나: 네, 그런데 이반 씨 어디 **갔느냐고 하는** 사람들이 많았어요.
ඔව්, ඒ වුනට අසංක මහත්තයා කොහෙද ගියේ කීයලා ඇහුව අය ගොඩක් හිටියා.
- 가: 어제 회식 때 기분 **나빴지요?** ඊයේ කෑම වෙලාවේ හිත රිදුනා නේද?
나: 네, 그 일을 친구에게 이야기했는데, 성희롱이 **아니냐고 하던데요.**
ඔව්, ඒ ගැන යාලුවට කිව්වම ලිංගික හිරිහැරයක් නෙමේද කීයලා ඇහුවා.

ප්‍රධාන වශයෙන් කථනයේදී '-느냐고' යන්න '-냐고' ලෙස ලියනු ලබයි.



'-냐고 하다' තේරුම් ගන්නා ද? එසේනම් උදාහරණයේ දැක්වෙන අන්දමට වක්‍ර කථන ස්වරූපයට මාරු කර බලන්න.

2. '-냐고 하다'를 사용해서 <보기>처럼 문장을 완성하세요.

'-냐고 하다' භාවිතාකර උදාහරණයේ දැක්වෙන අන්දමට වාක්‍ය සම්පූර්ණ කරන්න.

보기 거부감이 들었어요? **상담센터에서 거부감이 들었냐고 물어봤어요.**
උපදේශන ආයතනයෙන් බයක් දැණුනා ද කීයල විමසුවා.

- 불쾌감을 느꼈어요? **상담센터에서 _____.**
- 음담패설을 자주 해요? **상담센터에서 _____.**
- 성적 농담을 했어요? **상담센터에서 _____.**
- 사무실에서 음란물을 봐요? **상담센터에서 _____.**

정답 1) 불쾌감을 느꼈느냐고 물어봤어요 2) 음담패설을 자주 하느냐고 물어봤어요
3) 성적 농담을 했느냐고 물어봤어요 4) 사무실에서 음란물을 보느냐고 물어봤어요



දේශකයා වැඩපොළ තුළදී ඇතිවන ලිංගික හිංසනය සහ ලිංගික අතවර පිළිබඳව කතාකරමින් සිටී. මූලිකම දෙබසට දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

강연자 직장 내에는 발생하는 성희롱은 대부분 직장 동료를 가족처럼 대하는 태도에서 시작합니다. 이러한 관계 속에서 너무 편하게 이야기를 **하거나** 신체 접촉을 하게 되면, 이것이 성범죄로 이어지는 경우가 많죠. 그리고 상대방의 행동 때문에 불쾌한 감정이 생겼을 때는 이것을 분명하게 표현해야 합니다. 또한 성희롱이나 성폭력을 당했을 때는 사건을 정확하게 기록해 두고 증거를 확보하는 게 좋습니다. 우리 모두가 성범죄의 피해자도, 가해자도 될 수 있다는 사실, 반드시 **기억하시기 바랍니다.**

-ගැන හෝ

ඉදිරියේදී පවසන දෙය හෝ ඊට පසු පවසන දෙය අතරින් එකක් පමණක් තෝරාගැනීමේදී භාවිතා කරන යෙදුමකි.

- 주말에 시간이 있으면 책을 읽거나 영화를 봅니다. **සති අන්තයේ වේලාව තිබෙනවා නම් පොතක් කියවීම හෝ විකුපටයක් නරඹනවා.**

-ගි බාරාදා යමක් කිරීම ඉක්මන්

සිතා සිටින ආකාරයට හෝ බලාපොරොත්තු වන ආකාරයට යමක් සිදුවේවි යයි සිතා සිටින විට භාවිතා කරයි.

- 올해에는 꼭 취직하기를 바랍니다. **මේ අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම රැකියාවක් ලැබේවි යයි සිතනවා.**

වැඩපොළේදී සිදුවන ලිංගික හිංසනයන් බොහෝවිට වැඩපොළේ එකට වැඩකරන අයව පවුලේ අය ලෙස සැලකීමෙන් පටන්ගනී. මෙවැනි සම්බන්ධයක් තුළදී ඉතා නිදහස්ව කතාකිරීම හෝ කායික හිංසනයක් සිදුවුණු විට ඒවා ලිංගික හිංසනයක් ලෙස සලකන අවස්ථා අධිකයි. ඒවගේම අනෙකා කරන යම් ක්‍රියාකාරකමක් නිසා අපහසුතාවයක් දැනුණානම් එය අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි. තවද ලිංගික අතවරයකට හෝ ලිංගික හිංසාවකට ලක්වන විට එම සිදුවීම හොඳින් සටහන් කරගෙන වාර්තා කිරීම වැදගත්ය. අපි සියලුම දෙනා ලිංගික අතවරයක වැරදි කරු හෝ ගොදුරක් විය හැකි බව අනිවාර්යයෙන්ම මතක තබා ගන්න.



හොඳින් අසා අනුගමනය කළා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 강연자는 무엇에 대해 이야기하고 있어요? නිවේදකයා කුමක් පිළිබඳව කතා කළේ ද?
2. 성희롱이나 성폭력을 당했을 때는 어떻게 하면 좋을까요?
ලිංගික හිංසාවකට හෝ ලිංගික අතවරයකට ලක් වන විට කුමක් කළ යුතුද?

정답 1. 직장 내에서 발생하는 성범죄에 대해 이야기하고 있어요. 2. 사건을 정확하게 기록해 두고 증거를 확보하는 게 좋아요.



ලිංගික හිංසනය වලක්වන ආකාර හා සම්බන්ධ වචන විමසා බලමු ද?



성범죄
ලිංගික අනවරය



가해자
විත්තිකරු



피해자
පැමිණිලි කරු



증거
සාක්ෂි



증인
සාක්ෂි කරු



의사를 표현하다
අකමැති බව පෙන්වනවා



신고하다
පැමිණිලි කරනවා



강요하다
බලපැම් කරනවා



요구하다
ඉල්ලා සිටිනවා



불이익을 주다
වන්දි ගෙවනවා

- 원하지 않는 일에는 분명하게 의사를 표현하세요.
අනවශ්‍ය දෙයක්නම් අනිවාර්යයෙන්ම අකමැත්ත පෙන්වන්න.
- 집에 도둑이 들어서 112에 신고했어요.
ගෙදරට සොරෙක් පැමිණිය විට 112ට පැමිණිලි කරන්න.
- 놀기만 좋아하는 아이에게 공부하라고 강요해도 소용없어요.
විනෝද විමට පමණක් කැමති ළමයෙකුට පාඩම් කරන්න කියල බලපැම් කලත් වැඩක් නැහැ.
- 일하다가 사고를 당하면 회사에 보상금을 요구할 수 있어요.
වැඩකරන ගමන් අනතුරකට පත් වූනොත් සමාගමෙන් වන්දි ලබාගන්න පුළුවනි.
- 승진할 때 외국인이라고 해서 불이익을 주면 안 돼요.
උසස්වීම් දෙන විට විදේශිකයෙක් කියා අවාසියක් කිරීම සුදුසු නැත.



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය සම්බන්ධ කරන්න.



㉠ 강요하다



㉡ 신고하다



㉢ 의사를 표현하다

정답 ①㉢ ②㉡ ③㉠



වක්‍රව යමක් පැවසීමේදී '-다고 하다', '-(으)라고 하다', '-자고 하다', '-냐고 하다' යන්න එකින් එක '-대요', '-(으)래요', '-재요', '-내요' ලෙස කෙටි කොට භාවිතා කරයි.

- 가: 오늘 저녁에 모두 다 **참석한대요?** අද හවසට හැමෝම සහභාගි වෙනවලද?
- 나: 김 과장님은 일이 있어서 못 **오신대요.** කිම් කළමනාකාරතුමාට වැඩක් තිබෙන නිසා එන්න වෙන්නෙ නැලු.
- 가: 수루 씨가 **뭐래요?** සුරු මහතා මොකක්ද කිව්වේ?
- 나: 상담센터에 가서 상담을 받을 **거래요.** උපදේශන සේවා ස්ථානයට ගොස් උපදේශනය ලබා ගන්නවලු.
- 가: 과장님께서 뭐라고 말씀하셨어요? කළමනාකාරතුමා මොකද කිව්වේ?
- 나: 이번 주말에 단합 대회를 **하재요.** මේ සති අන්තයේ කම්කරු රැළියක් පවත්වමුලු.
- 가: 상담센터에서 뭐라고 해요? උපදේශන සේවා ස්ථානයෙන් මොකද කියන්නේ?
- 나: 증거나 증인이 **있내요.** සාක්ෂි සහ සාක්ෂිකරුවන් ඉන්නවද කියලා ඇහුවා.



අවබෝධ වුනා ද? එසේනම් උදාහරණයේ දැක්වෙන ආකාරයට වාක්‍යය සම්පූර්ණ කරන්න.

2. 간접화법 축약형을 사용해서 <보기>처럼 문장을 완성하세요.

වක්‍ර භාෂාවේ කෙටි ආකෘතිය භාවිතාකර උදාහරණයේ දැක්වෙන අන්දමට වාක්‍ය සම්පූර්ණ කරන්න.


보기





오늘 회식이 있어요.


지훈 씨가 **오늘 회식이 있대요.**

පිහුන් මහතා අද සමාගමේ සිටිනවාලු.

1)  **내일 휴가를 쓸 거예요.**
지훈 씨가 _____.

2)  **같이 저녁을 먹읍시다.**
지훈 씨가 _____.

3)  **내일 좀 일찍 나오세요.**
지훈 씨가 _____.

4)  **어디서 한국어를 배웠어요?**
지훈 씨가 _____.

정답 1) 내일 휴가를 쓸 거래요 2) 같이 저녁을 먹재요
3) 내일 좀 일찍 나오래요 4) 어디에서 한국어를 배웠내요



유용한 표현 **වැදගත් විය හැකි ප්‍රකාශන**

곧 드릴게요. ඉක්මනට දෙන්නම්.

가: 여기요. 국수 아직 안 나왔어요. **සමාවන්න.** තාම කුණ්ඪු (කැමකි) ලැබුණේ නැහැ.

나: 죄송합니다. **곧 드릴게요.** සමාවන්න. **ඉක්මනට දෙන්නම්.**



성희롱에 관한 O, X 퀴즈입니다. 잘 읽고 질문에 답하세요.

ලිංගික හිංසනය සම්බන්ධ ප්‍රශ්න වේ. හොඳින් කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 맞다고 생각하면 o, 틀리다고 생각하면 x에 표시하세요.

නිවැරදි යැයි සිතෙනවා නම් O ලකුණත් වැරදියි සිතෙනවා නම් X ලකුණත් යොදන්න.

1) 성희롱은 개인적인 문제이므로 개인적으로 해결해야 합니다. ලිංගික හිංසනය පෞද්ගලික දෙයක් නිසා තම තමන්ම විසඳා ගත යුතුයි.	<input type="radio"/>	<input type="radio"/>
2) 가해자가 성희롱을 할 생각이 있었는지가 중요한 기준입니다. වුදිනසාට ලිංගික හිංසනයක් කිරීමේ අරමුණක් තිබුණාද යන්න වැදගත් වේ.	<input type="radio"/>	<input type="radio"/>
3) 성희롱에는 남녀를 차별하는 말과 행동도 포함됩니다. ලිංගික හිංසනයේදී නම් පිරිමි ගැහැණු වෙන් කරන වචන හා ක්‍රියාකාරකම් පවා ඇතුළත් වෙනවා.	<input type="radio"/>	<input type="radio"/>
4) 피해자가 싫다고 이야기하지 않으면 성희롱이 아닙니다. පැමිණිලි කරු අකමැතියි පැවසුවේ නැත්නම් එය ලිංගික හිංසනයක් වෙන්නේ නැහැ.	<input type="radio"/>	<input type="radio"/>

2. 위의 퀴즈의 답과 이에 대한 설명을 확인해 보세요.

ඉහත ප්‍රශ්නවල පිළිතුරු වල විස්තර පරීක්ෂාකර බලන්න.

1) X
성희롱은 단순한 성적 욕구에 기초한 행위가 아닙니다. 성희롱은 직장 내의 상하 관계와 관련된 행위로, 업무와 관련하여 성적 언어나 행동 등으로 불이익을 주거나 성적 수치심을 유발하는 행위입니다. 따라서 성희롱은 더 이상 개인의 문제가 아닌 사회문제로 생각해야 합니다.

කායික හිංසනය, සාමාන්‍ය ලිංගික ආශාවන්ගෙන් සැදුම්ලත් ක්‍රියාවක් නොවෙයි. කායික හිංසනය වැඩිපොළ තුළ සැමවිටම සම්බන්ධිත හා බැඳී තිබෙන ක්‍රියාවක් වන අතර වැඩපොළේ වැඩ හා සම්බන්ධව අසහන වචන හෝ ක්‍රියාවන් වලින් අපහසුතාවයක් ලබාදෙන හෝ ලැජ්ජාවට පත්කරන ක්‍රියාවන් වෙයි. එමනිසා තවදුරටත් කායික හිංසනය තම තමන්ගේ ප්‍රශ්නයක් ලෙස නොව සමාජයේ ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුයි.

2) X
성희롱인지 아닌지를 판단하는 기준 가운데 가장 중요한 것은 피해자가 어떤 영향을 받았는가 하는 것입니다. 성적인 농담이나 음담패설이 직장생활의 활력 소라고 생각하고 행동이나 말을 하는 것이 상대방에게 성적 수치심이나 불쾌감을 줄 수 있습니다.

කායික හිංසනයක් ද නැද්ද යන්න තීරණය කරන නියමයන් අතර වඩාත්ම වැදගත් දෙය වන්නේ පැමිණිලිකරුවා කුමන ආකාරයේ බලපෑමක් ලැබුවාද යන්නයි. ලිංගිකත්වය සම්බන්ද විහිළු කිරීම හෝ කටකතා පැතිරවීම, වැඩපොළේ සාමාන්‍ය දෙයක් ලෙස සලකා කටයුතු කිරීම හෝ කතා කිරීම වෙනත් අයව අපහසුතාවයට පත් කිරීමට හෝ ලැජ්ජාවට පත්කිරීමට පුළුවන්.

3) O
남자와 여자를 차별하는 행동과 말이 상대방에게 불쾌감을 느끼게 했다면 그것도 성희롱입니다. 예를 들어 "여자들은 모를 거야." 라든가 "남자가 뭘 알겠어?" 등의 말을 듣고 상대방이 기분이 나빴다면 성희롱이 됩니다.

පිරිමි සහ ගැහැණු ලෙස වෙන වෙනම වෙනකොට කතාකිරීම මගින් අසා සිටින්නාට අපහසුතාවයක් දැනෙනවා නම් එයත් කායික පීඩනයකි. උදාහරණයක් ලෙස ගැහැණු අය මේ ගැන දන්නෙ නැහැ? හෝ පිරිමි පුද්ගලයා මොනවද දන්නෝ? වැනි වචන අසා සිටින අය අපහසුතාවයට පත් වෙනවා නම් එයත් කායික හිංසනයකි.

4) X
피해자가 싫다고 정확하게 표현하지 않았어도 그것이 실제로 원하지 않는 행동이었다는 것을 피해자의 말이나 상황을 보고 판단할 수 있습니다. 따라서 명시적인 거부 의사 표현이 성희롱인지 아닌지를 판단하는 기준이 되지는 않습니다.

පැමිණිලිකරුවා අකමැතියි යැයි වචනයෙන් නොකීවත් එය ඇත්තටම බලාපොරොත්තු නොවූ ක්‍රියාවක් බව පැමිණිලිකරුගේ වචන හෝ ක්‍රියාව බලා නිගමනය කල හැකිය. එමනිසා වචනයක් අකමැත්ත ප්‍රකාශ කිරීම කායික හිංසනයක්ද නැද්ද යන්න නිගමනය කිරීමේදී නියමයක් නොවේ.



කායික හිංසනය යන සංකල්පය සහ ප්‍රභේද.


직장 내 성희롱은 사업주, 상급자 또는 근로자가 직장 내 지위를 이용하거나 업무와 관련하여 다른 근로자에게 성적인 언동 등으로 성적 굴욕감 또는 혐오감을 느끼게 하거나 성적 언동 그 밖의 요구 등에 대한 불응을 이유로 불이익을 주는 것을 말합니다.(남녀고용평등법 제2조 제2항)

වැඩපොළ තුළ කායික හිංසනය යනු සමාගමේ අයිතිකරු, ඉහල නිලධාරීන් හෝ කම්කරුවන් වැඩපොළ තුළ තම පදවිය භාවිතා කර හෝ වැඩ සම්බන්ධයෙන් වෙනත් කම්කරුවන්ට අසහන ලෙස කතා කිරීම මගින් අපහාසයට හෝ නින්දාවට පත්කිරීම හෝ වෙනත් ලිංගිකත්වය හා සම්බන්ධ බලපෑම් කිරීම යනාදිය නිසාවෙන් අසාධාරණයක් සිදුවීමක් ලෙස දක්වයි. (පිරිමි ගැහැණු සමාන අයිතිවාසිකම් පනත 2 වගන්තිය 2 ඡේදය)

직장 내 성희롱의 개념 **වැඩපොළ තුළ කායික හිංසනය පිළිබඳ සංකල්පය**



성희롱 가해자의 처벌 **ලිංගික හිංසනය කරන්නන්ට හිමිවන දඬුවම්**



경고, 견책, 정직, 감봉, 해고 등 징계
අනතුරු ඇඟවීම, උද්ඝෝෂනය, පහරදීම, සේවයෙන් පහකිරීම වැනි දඬුවම්

행정적 책임(과태료 등), 민사 책임(손해배상) 발생
විධායක වගකීම(දඬුවම්), පුරවැසි වගකීම

도덕적 비난과 명예 손상
සදාචාරාත්මක විචේචන හා කීර්තියට හානිවීම



අංක 1 සිට 3 දක්වා ඇත්තේ පින්තූරය දෙස බලා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. ඇසීමට පෙර ප්‍රශ්න කියවා බලන්න.

[1~3] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1.



이 사람은 누구입니까? මෙම පුද්ගලයා කවුද?

- ①
- ②
- ③
- ④

2.



이 사람은 지금 무엇을 하고 있습니까?
මෙම පුද්ගලයා දැන් මොනවද කරන්නේ?

- ①
- ②
- ③
- ④

3.



이 사람은 지금 무엇을 하고 있습니까?
මෙම පුද්ගලයා දැන් මොනවද කරන්නේ?

- ①
- ②
- ③
- ④



අංක 4 සහ 5 එකම කතාවකට සවන්දී ප්‍රශ්න වලට ගැලපෙන පිළිතුරු තෝරන ප්‍රශ්න වේ. ඇසීමට පෙර ප්‍රශ්න හා පිළිතුරුවල අන්තර්ගතය හොඳින් කියවා බලන්න.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 남자는 무엇에 대해서 이야기하고 있습니까? පිරිමි පුද්ගලයා කුමක් පිළිබඳ කතාකරමින් සිටීද?

- ① 성희롱의 종류
- ② 성희롱의 처벌
- ③ 성희롱의 신고 방법
- ④ 성희롱의 대처 방법

5. 남자가 증거로 이야기하지 않은 것은 무엇입니까?

පිරිමි පුද්ගලයා සාක්ෂියක් ලෙස නොපැවසූ දෙය කුමක්ද?

- ① 사진
- ② 편지
- ③ 녹음
- ④ 날짜



듣기 대본 ශ්‍රවණ පිටපත

1. ① **여:** 증인입니다. සාක්ෂිකරු වේ.
 ③ **여:** 피해자입니다. පැමිණිලිකරු වේ.
2. ① **남:** 음란물을 보고 있습니다. අසභ්‍ය දේවල් බලමින් සිටී.
 ② **남:** 동영상을 보고 있습니다. වීඩියෝ දර්ශන බලමින් සිටී.
 ③ **남:** 성적 농담을 하고 있습니다. අසභ්‍ය විහිලු කරමින් සිටී.
 ④ **남:** 신체 접촉을 하고 있습니다. ශරීරය ස්පර්ශකරමින් සිටී.
3. ① **여:** 강요하고 있습니다. බලහත්කාරකමක් කරමින් සිටී.
 ② **여:** 신고하고 있습니다. පැමිණිලි කරමින් සිටී.
 ③ **여:** 요구하고 있습니다. බලහත්කාරකමක් කරමින් සිටී.
 ④ **여:** 표현하고 있습니다. විස්තර කරමින් සිටී.
- 4-5. **남:** 직장 안에서의 성희롱이 발생했을 때는 정확하게 자신의 생각을 표현해야 합니다. 만일 직접 말하기 어렵다면 편지를 쓰거나 다른 방법으로 자신의 의사를 표현하는 게 좋습니다. 그리고 상대방이 한 말이나 행동을 증명할 수 있는 증거를 모으십시오. 사진을 찍거나 녹음을 하시고, 날짜와 시간, 장소 등을 정확하게 써 놓아야 합니다.

වැඩපොළ තුළ ලිංගික අතවරයක් ඇතිවන විට පැහැදිලිවම තමන්ගේ අදහස් ප්‍රකාශ කළ යුතුයි. යම් විටක කෙලින්ම වචනයෙන් පැවසීමට අපහසුනම් ලිපියක් ලිවීම හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ අරමුණ පැවසීම වඩාත් සුදුසුයි. තවද වෙනත් අය පවසන වචන හෝ ක්‍රියාවන් ඔප්පුකර පෙන්වීමට හැකි සාක්ෂි එකතු කරන්න. පින්තූර ගැනීම හෝ පටිගත කර දිනය,වේලාව ස්ථානය නිවැරදිව ලිවිය යුතුයි.

정답 1. ④ 2. ④ 3. ② 4. ④ 5. ②

확장 연습 වැඩිදුර අභ්‍යාස **L-40**

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදය හොඳින් සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.
다음 중 들은 내용과 같은 것은 무엇입니까?
පහත සඳහන් පිළිතුරු අතරින් අන්තර්ගතය හා සමාන පිළිතුර තෝරන්න.
 - ① 여자는 센터를 방문한 적이 있습니다.
 - ② 남자는 한국어를 배우고 싶어 합니다.
 - ③ 한국어를 배우려면 이용자 카드가 필요합니다.
 - ④ 한국어 수업을 신청하고 나서 상담을 받습니다.

확장 연습 듣기 대본 වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. **남:** 어서 오세요. 저희 센터는 처음이시죠? එන්න ඇතුළට, අපේ සෙන්ටර් එකට එන පළමුවතාව තේද?
여: 네, 한국어 수업을 신청하고 싶는데 어떻게 해야 돼요?
ඔව්, මට කොරියානු භාෂා පන්ති සඳහා අයදුම් කිරීමට අවශ්‍යයි කුමක් ද කළ යුත්තේ ?
남: 먼저 이용자 카드를 만드셔야 해요. 그 후에 상담을 하고 수업을 신청하시면 돼요.
මුලින්ම පරිශීලක කාඩ්පත සාදාගත යුතුයි ඊට පසු, අවශ්‍ය උපදෙස් ලබා ගෙන පන්ති සඳහා අයදුම් කළානම් හරි.

정답 1. ③



අංක 1 සිට 2 දක්වා ඇත්තේ පින්තූරය දෙස බලා ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්න වේ, ඉහත ඉගෙනගත් වචන යළි මතක් කරගනිමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.



1.

- ① 증인입니다.
- ② 증거입니다.
- ③ 가해자입니다.
- ④ 피해자입니다.

하지 마세요.

2.



- ① 경찰에 신고하고 있습니다.
- ② 성적 언동을 하고 있습니다.
- ③ 자신의 의사를 표현하고 있습니다.
- ④ 부하 직원에게 불이익을 주고 있습니다.



අංක 3 හා 4 දක්වා ඇත්තේ දෙබසට වඩාත්ම ගැලපෙන වචන තෝරන ප්‍රශ්න වේ. අංක 5න් දැක්වෙන ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

[3~5] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. මිලඟ ගැටලුවට පිළිතුරු සපයන්න.

3. 빈칸에 알맞은 것은 무엇입니까? හිස්තැනට ගැලපෙන වචනය කුමක්ද?

가: 신체 접촉이나 성적 언동 등의 행동으로 상대방을 불쾌하게 하는 건 큰 잘못이지요?

ගරීරය ස්පර්ශ කිරීම හෝ අසහන වචන වැනි ක්‍රියාකාරකම් මගින් අනෙකාට අසහසුතාවයට පත්කිරීම ඉතා ලොකු වරදක් නේද?

나: 그럼요, 그건 _____에 해당하는 행동이에요.

ඔව්, එය ලිංගික හිංසනයට අදාලවන ක්‍රියාවක්.

- ① 성범죄
- ② 경범죄
- ③ 교통 위반
- ④ 불법 체류

4. 빈칸에 알맞은 것은 무엇입니까? හිස්තැනට වඩාත්ම ගැලපෙන වචනය කුමක්ද?

가: 수루 씨, 제 옆에 앉으세요. සුරු මහත්මයා, මං ලගින් වැඩිවෙන්න.

나: 민수 씨, 이런 거 _____ 직장 내 성희롱에 해당하는 거 알지요?

මින්සු මහතා මෙවැනි බල කිරීම් වැඩිපොළ තුළ කායික හිංසනයට අදාලවන බව දන්නවා නේද?

- ① 강요하면
- ② 신청하면
- ③ 신고하면
- ④ 표현하면



5. 다음 질문에 답하십시오. **මිලග ගැටලුවට පිළිතුරු සපයන්න.**

직장 내 성희롱은 직장 상사가 직장 내 지위를 이용하거나 업무와 관련하여 다른 근로자에게 성적 언동 등으로 수치심 또는 불쾌감을 느끼게 하는 것입니다. 그리고 성적 언동 등의 요구를 들어주지 않는다는 이유로 고용상 ㉠_____을/를 주는 것을 말합니다.

වැඩපොළ තුළ කායික හිංසනය යනු අයිතිකරු ,ඉහළ නිලධාරීන් හෝ කම්කරුවන් වැඩපොළ තුළ තම පදවිය භාවිතාකර හෝ වැඩ සම්බන්ධයෙන් වෙනත් කම්කරුවන්ට අසහන ලෙස කතා කිරීම මගින් අපහාසයට හෝ නින්දාවට පත්කිරීම හෝ වෙනත් ලිංගිකත්වය හා සම්බන්ධ බලපෑම් කිරීම යනාදිය නිසාවෙන් වන අසාධාරණයයි.

㉠에 들어갈 알맞은 말을 고르십시오. ㉠은 **ගැලපෙන වචනය තෝරන්න.**

- ① 책임 ② 증거 ③ 불이익 ④ 불쾌감

정답 1. ② 2. ③ 3. ① 4. ① 5. ③

확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~2] 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.

1.

저는 한국어 수업을 듣기 전에 집에서 혼자 공부합니다. 문법과 단어를 미리 공부하고 수업을 들으면 선생님 말씀을 잘 이해할 수 있습니다.
මම කොරියානු පංතිවලට සහභාගි වීමට පෙර තනිවම ඉගෙන ගත්තේ. ව්‍යාකරණ සහ වාග් මාලාව කලින් පාඩම් කරලා පන්තියට ගිහාම ගුරුතුමිය කියලා දෙන දේවල් හොඳින් තේරුම්ගන්න පුළුවන්.

- ① 숙제 ② 예약 ③ 복습 ④ 예습

2.

점심시간에 동료와 함께 식당에 갔습니다. 저는 김치찌개를 시키고 동료는 된장찌개를 시켜 먹었습니다.
දිවා ආහාර කාලයේ සගයින් සමග අවන්හලකට ගියා. මම කිම්චිට්ටේ ඇණවුම් කළ අතර සගයන් ත්වෙන්ජන්චිගේ ඇණවුම් කර කෑවා.

- ① 식당 예약 ② 음식 주문 ③ 식당 위치 ④ 음식 소개

정답 1. ④ 2. ②

발음 උච්චාරණය **P-19**

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

කොරියානු භාෂාවේ ව්‍යංජන දෙකක් අනුපිළිවෙලින් යෙදීමේදී විවිධ ශබ්ද වෙනස්කම් සිදුවේ. ශබ්දය නැගීමට බාධා කරන ව්‍යංජන සමග නාසිකාශ ශබ්දයක් යෙදෙන විට නාසිකාශ ශබ්දයක් ලෙස උච්චාරණය කරයි. මෙවිට උච්චාරණ ස්ථානය වෙනස් නොවේ.

- (1) 막내, 국민, 국물, 밥맛 (2) 꽃만, 있는, 먹는, 달는
(3) 작년에 무엇을 했어요? (4) 운동 후에는 밥맛이 좋아요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

වැඩට භාවිතා කරන උපකරණ යෝජනා කිරීම, වැඩ විස්තර කිරීම

(으)로, -고 있다

නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන අත් උපකරණ, නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන යන්ත්‍ර සූත්‍ර

කාර්යයන් සඳහා අවශ්‍ය වන උපකරණ

대화 1 සංවාදය 1

Track 127



පරු මහත්මා හා මින්සු මහත්මා කතා කරමින් සිටියි. මුලින්ම සංවාදය දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

바루 망치가 **아무리** 찾아도 없네. 민수 씨, 망치 못 봤어요?

මිටිය හැම තැනම හෙවිවත් නැහැ නේ. මින්සු මහත්මා මිටිය දැක්කේ නැද්ද?

민수 공구함에 있을 거예요. 찾아보세요.

භාණ්ඩ දමන පෙට්ටියේ ඇති. හොයලා බලන්න.

바루 공구함에 **없어서요**. 못을 좀 박아야 하는데.....

භාණ්ඩ දමන පෙට්ටියේ නැහැ. ඇණයක් ගලවන්න තියෙනවා.....

민수 어디 좀 봐요. 그거 나사못이네요. 나사못이라면

드라이버로 해 보세요. 그게 더 편할 거예요.

자, 여기요.

ඉන්න බලන්න. මේක ඉස්කුරුප්පු ඇණයක් නේ. ඉස්කුරුප්පු ඇණයක් නම් ඉස්කුරුප්පු නියතීන් කරලා බලන්න. ඒක තවත් පහසුයි නේ. ආහ් මෙන්න.

바루 어, 고마워요.

ආහ් ස්තූතියි.

민수 다 쓰면 공구함에 잘 넣으세요.

භාවිතා කරලා අවසන් වූ පසු භාණ්ඩ දමන පෙට්ටියට දමන්න.

아무리

- 아무리 전화해도 전화를 안 받아요.
කොතරම් ඇමතුම් ගන්නත් ඇමතුම ගන්නේ නැහැ.
- 아무리 피곤해도 오늘 이 보고서를 다 쓰고 자려고 해요.
කොතරම් මහන්සි වුවත් අද මේ වාර්තාව සම්පූර්ණයෙන් ම ලියලා ඉවර කරන්න මිනේ.

-아서/어서요

හේතුවක් දක්වන සම්බන්ධීකාරක පද වන '-아서/어서' සමග '요' එකතු කර වාක්‍යය අවසානයේ දී භාවිත කරයි.

- 이것 좀 같이 들어 주실래요?
너무 무거워서요.
මේක විකක් ඔසවන්න උදවු වෙනවාද? ගොඩක් බර තියයි
- 가: 왜 아이스크림을 안 먹어요?
ඇයි අයිස්ක්‍රීම් කන්නේ නැත්තේ?
- 나: 배가 아파서요.
බඩ රිදෙන නිසයි.



හොඳින් අසා අනුගමනය කලා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 바루 씨는 뭘 찾고 있어요? පරු මහත්මා මොකක් ද හොයමින් ඉන්නේ?
2. 민수 씨는 바루 씨에게 무엇을 주었어요? මින්සු මහත්මා පරු මහත්මාට මොකක් ද දුන්නේ?

정답 1. 망치를 찾고 있어요. 2. 드라이버를 주었어요.



어휘 1 වචන මාලාව 1

제조업 수공구 නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන අත් උපකරණ



නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිතා කරන අත් උපකරණයන් මොනවාදැයි දැන ගනිමුද?



පේච්චි
ඩැඟි අකුණුව




නිපේ
අකුණුව




ප්ලායියර්
ප්ලයිස්ටර් එක




ඩ්‍රයිවර්
ඉස්කුරුප්පු නියත



කුප්පා, ඉබුරිපා
කපනවා/
නමනවා



ච්චන්දා
මුදුනින් කපා
දමනවා



ඉබුරිපා, පේච්චි
නමනවා/ දිග හරිනවා



පේච්චි
ගලවනවා



ච්චන්දා ඩ්‍රිල්
ච්චන්දා ඩ්‍රිල් එක



ච්චන්දා
කියන



මාච්චි
මිටිය



ස්පානර්
ස්පැනරය



ච්චන්දා
හාරනවා



ච්චන්දා
කපනවා




ච්චන්දා, පේච්චි
ගලවනවා



ච්චන්දා, පේච්චි
කද කරනවා/
බුරුල් කරනවා



මුත්/නාසාමුත්
අරුණය/
ඉස්කුරුප්පු අරුණය



බෝල්ට් එක/
මුර්ට්ටිය



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. සානින් බො ආමෑන මෑලව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

① 	② 	③ 	④ 	⑤ 
•	•	•	•	•
•	•	•	•	•
⑦ ඩ්‍රයිවර්	① ප්ලායියර්	③ ච්චන්දා	④ ස්පානර්	⑤ ච්චන්දා ඩ්‍රිල්
•	•	•	•	•
•	•	•	•	•
⑧ පේච්චි	② ච්චන්දා	④ පේච්චි	⑤ ච්චන්දා	⑥ පේච්චි

ච්චන්දා ① ③ ④ ② ④ ② ③ ④ ④ ① ② ⑤ ⑦ ⑥



නාමපද සහ සම්බන්ධ වී යම්කිසි ක්‍රියාවක් කිරීමට යම් ක්‍රමයක් උපකරණයක් හෝ අමුද්‍රව්‍යයක් භාවිතා කරනවා යන්න දැක්වීමේදී භාවිතා වේ.

자음 (ව්‍යංකේතය) + 으	모음 (ස්වරල), 자음 'ㄹ'(ව්‍යංකේතය - ㄹ) + 로
톱으로	망치로, 드릴로

- 이 책상은 **나무로** 만들었어요. මේ මේසය දැවයෙන් සෑදුවේ.
- **배로** 보내면 요금이 싸요. නැවෙන් එව්වොත් වියදම අඩුයි.
- 가: 그건 **톱으로** 자르면 안 돼요. එක පොරවෙන් කපන්න බෑ.
- 나: 그럼 **뿔로** 잘라요? එහෙනම් මොකෙන්ද කපන්නේ?



비교해 보세요 සංසන්දනය කර බලන්න

✓ උපකරණයක් භාවිතා කිරීමේ දී '(으)로' හා දිශාව දැක්වීමේ දී, ගමනාන්තය දැක්වීමේ දී '(으)로'

ස්ථානයක් දක්වන නාම පද සමග එකතු වී දිශාව හෝ ගමනාන්තය දැක්වීමේ දී භාවිත කරන අතර නාම පද සමග එකතු වී උපකරණයකින්, අමුද්‍රව්‍යයකින් යම්කිසි දෙයක් කරන ක්‍රමය දක්වද්දී යොදනු ලැබේ.


- 일이 끝나면 식당**으로** 오세요.
- 손가락**으로** 밥을 먹어요.



'(으)로' තේරුම් ගන්නා ද? ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 맞는 대답을 고르세요. පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.

1)



가: 철사는 무엇으로 끊으면 될까요? වයර් එක කුමකින් ගැලව්වොත් හොඳ වෙයි ද?

나: _____

- ① 펜치로 끊으세요.
- ② 망치로 끊으세요.

2)



가: 전선은 니퍼로 자르면 돼요? වයර් එක අක්‍රමවෙන් කැපවීමට කමක් නැද්ද?

나: _____

- ① 네, 니퍼로 자르세요.
- ② 네, 톱으로 자르세요.

정답 1) ① 2) ①



තව දුරටත් ඉගෙනගෙන බලමු ද? '(으)로' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

1.



가: 못을 박아야 하는데 뿔로 박으면 돼요? ඇණය ගලවන්න මිනේ. මොකකින් ගලවනවා නම් හොඳයි ද?

나: _____ 박으세요. මිටියෙන් ගලවන්න.

2.



가: 이 나무를 뿔로 자를까요? මේ ලිය මොකකින් කපමු ද?

나: _____ 자르세요. කියනෙන් කපන්න.

정답 1. 망치로 2. 톱으로



තුමාත් මහත්මා හා සමාගමේ අයිතිකරු කතා කරමින් සිටියි. කුමන කතාවක් කරමින් ඉන්නවාද කියා මුලින්ම දෙබසට දෙවරක් සවන් දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

තු අන **공장장님, 일찍 오셨네요.**
ප්‍රධානිතුමා ඉක්මනට ඇවිල්ලානේ.

공장장 **네, 거래처에서 생각보다 일이 빨리 끝나
서요. 새로** 들여온 전기 절단기는 문제없
어요?

ඔව් ගනුදෙනුව හිතුවාට වඩා ඉක්මනට අවසන් වුණා.
අලුතෙන් පැමිණි විදුලි කපනයේ ප්‍රශ්නයක් නැද්ද?

තු අන **네, 아주 잘돼요. 전에 쓰던 것보다 훨씬
부드럽고요.**

ඔව් ගොඩාක් හොඳයි. ඉස්සර භාවිතා කළ එකට වඩා
ගොඩාක් මෘදුයි.

공장장 **그래도 위험하니까 조심해서 사용하세
요. 아, 그런데 투안 씨, 괜찮으면 리한
씨한테 용접봉 좀 가져다주세요. 아까부
터 찾고 있었어요.**

ඒත් අනතුරුදායක නිසා පරිස්සමින් භාවිතා කරන්න.
ආහ්, ඒක නෙමෙයි තුමාත් මහත්මා, කමක් නැත්නම්
රිහාන් මහත්මාට වැල්වින් එක ගිහින් දෙනවා ද? ටික
වෙලාවක ඉඳන් හොයමින් හිටියා.

තු අන **그래요? 지금 작업장에서 용접을 하고
있지요? 제가 얼른 가 볼게요.**

එහෙමද? දැන් සේවය කරන ස්ථානයේ වැල්වින් කරමින්
ඉන්නවා නේ? මම ඉක්මනට ගිහින් බලලා එන්නම්.

새로 අලුත්

- 새로 산 차가 멋있네요.
අලුතින් මිලට ගත් කාර් එක
දැකුම්කළයි නේ.
- 이번에 집을 새로 샀어요.
මෙවර ගෙදරක් අලුතින්
මිලදී ගත්තා.

훨씬 ගොඩක්

- 한시 씨의 한국어 실력이
훨씬 좋아졌어요.
හංසී මහත්මියගේ කොරියානු
භාෂා දැනුම ගොඩක් හොඳ
වුණා.
- 형이 나보다 훨씬 키가 커요.
අයියා මට වඩා ගොඩක්
උසයි.



හොඳින් අසා අනුගමනය කළා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 리한 씨는 무엇을 찾고 있었어요? 리හාන් මහතා කුමක් සොයමින් සිටියා ද?
2. 공장에 새로 들여온 공구가 뭐예요? කර්මාන්ත ශාලාවට අලුතින් පැමිණි උපකරණ මොනවා ද?

정답 1. 용접봉을 찾고 있었어요. 2. 전기 절단기예요.



නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිතා කරන කුමන දේවල් තිබේ ද කියා විමසා බලමු ද?



전기 절단기
විදුලි කපනය



에어 콤프레서
වායු සම්පීඩකය



전기 용접기
විදුලි වැල්බින් යන්ත්‍රය



가스 용접기
ගෑස් වැල්බින් යන්ත්‍රය



용접봉
වැල්බින් යන්ත්‍රය



밴딩기
බැඳුම් යන්ත්‍රය



호이스트
ඔසවනය



컨트롤 패널
පාලක පැනලය



핸드카
අත් කරන්නය



전선 릴
වයර් රෝල

- 전기 절단기를 사용할 때에는 안전에 주의하세요.
විදුලි කපනය භාවිතා කිරීමේ දී පරිස්සම් වන්න.
- 핸드카는 무거운 물건을 옮길 때 편리해요.
අත් කරන්නය බර දේවල් එසවීමට භාවිතා කිරීමේ දී පහසුයි.



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 사진을 보고 알맞은 말을 연결하세요. ඡායාරූපය බලා ගැලපෙන වචනය යා කරන්න.

① 	② 	③ 	④ 	⑤ 
●	●	●	●	●
●	●	●	●	●
㉠ 전기 용접기	㉡ 밴딩기	㉢ 전기 절단기	㉣ 호이스트	㉤ 에어 콤프레서

정답 ①㉢ ②㉠ ③㉤ ④㉡ ⑤㉣



ක්‍රියාපදය සමග සම්බන්ධ කර එම ක්‍රියාපදයෙන් දැක්වෙන වලනය දිගටම කෙරෙමින් පවතිනවා හෝ දිගටම කරමින් සිටිනවා යන්න දැක්වීමේදී භාවිතා වේ. මෙවිට ක්‍රියාපදය අවසානයේ හල්කිරීමක් තිබුණද, නැතිවුවද '-고 있다' යොදා ගැනේ.

- 가: 포장은 다 끝났어요? පාර්සල් කිරීම ඔක්කොම ඉවර වුනාද?
- 나: 아니요, 밴딩기로 포장하고 있어요. නැගැ. බයිත්ඩින් කරන මැෂිමෙන් පාර්සල් කරමින් ඉන්නවා.
- 리한 씨는 작업장에서 용접을 하고 있어요. රිහාන් මහත්තයා සේවා ස්ථානයේ වෙල්ඩින් කරමින් ඉන්නවා.
- 저는 전기드릴로 벽에 구멍을 뚫고 있어요. මම විදුලි ඩ්‍රිල් එකෙන් බිත්තියේ හිලක් හදමින් ඉන්නවා.



'-고 있다' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර ලියා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-고 있다'를 사용해서 대화를 완성하세요.

පින්තූරය බලා '-고 있다' භාවිතා දෙබස සම්පූර්ණ කරන්න.

1)



전기 용접기, 붙이다

가: 전기 용접기로 작업하고 있어요? විදුලි වැල්ඩින් එකෙන් වැඩ කරමින් ඉන්නවා ද?

나: 네, _____.

2)



핸드카, 물건을 운반하다

가: 무슨 작업을 하고 있어요? මොන වගේ දෙයක් ද කරමින් ඉන්නේ?

나: _____.

정답 1) 전기 용접기로 붙이고 있어요 2) 핸드카로 물건을 운반하고 있어요



තව ටිකක් ඉගෙන ගෙන බලමු ද? පහත වචන '-고 있다' භාවිතා කර උදාහරණයෙන් පෙන්වා දී ඇති අයුරින් වාක්‍යය නිර්මාණය කරන්න.

1. 엽서에 우표를 _____, තැපැල් පතට මුද්දරයක් අලවමින් ඉන්නවා.

2. 트럭으로 물건을 _____, ට්‍රක් එකෙන් බඩු අඳිමින් ඉන්නවා.

정답 1) 붙이고 있어요 2) 운반하고 있어요



유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

먼저 드세요. මුලින් ම කරන්න.

가: 바루 씨 간식 먹고 하세요. පරු මහතා, ස්නැක් එකක් කාලා කරන්න.

나: 이것만 하고요. 먼저 드세요. මේක විතරයි කරන්නේ. ඔයා හිහින් මුලින් කරන්න.



무엇을 사용해서 어떤 작업을 하고 있어요? <보기>처럼 설명해 보세요.

කුමක් භාවිතා කරමින් ද වැඩ කරන්නේ? උදාහරණයෙන් පෙන්වා දී ඇති අයුරින් පැහැදිලි කරන්න.

보기



밴딩기

බැඳුම්/එකුම්
යන්ත්‍රය

포장하다 ඇසුරැම් කරනවා

가: 어떤 작업을 하고 있어요?

කුමන වැඩක් කරමින් ඉන්නවා ද?

나: 밴딩기로 포장하고 있어요.

බැඳුම් යන්ත්‍රයෙන් ඇසුරැම් කරමින් ඉන්නවා.

1)



전기용접기

용접하다

2)



핸드카

운반하다

3)



전기 드릴

구멍을 뚫다

4)



플라이어

철사를 펴다

- 정답**
- 1) 가: 어떤 작업을 하고 있어요?
나: 전기 용접기로 용접하고 있어요.
 - 2) 가: 어떤 작업을 하고 있어요?
나: 핸드카로 운반하고 있어요.
 - 3) 가: 어떤 작업을 하고 있어요?
나: 전기 드릴로 구멍을 뚫고 있어요.
 - 4) 가: 어떤 작업을 하고 있어요?
나: 플라이어로 철사를 펴고 있어요.



작업에 필요한 도구

වැඩ කිරීමේ දී භාවිතා කරන උපකරණය



절곡기
කැපුම් යන්ත්‍රය



결속핸들
කම්බි ඇඹුරුම් යන්ත්‍රය



쇠지레
අලවංගුව



파이프 렌치
නළ ප්‍රකුංවය



그라인더(연삭기)
ඇඹුරුම් යන්ත්‍රය



대패
යතු කැටය



사포
වැලි කඩදාසි



줄
කිර



정
කැපුම් කටුව



송곳
නියන



바이스
දඩු අඩුව



롱노즈 플라이어
දිගු අත් අඩුව (කටර් අඩුව)



확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 외국인력지원센터에서 컴퓨터를 배울 수 있습니다. 외국인 등록증이 있으면 돈을 내지 않고 _____ (으)로 들을 수 있습니다.

විදේශ ශ්‍රම බලකා ආධාරක මධ්‍යස්ථානයේදී පරිගණක ඉගෙන ගත හැකියි. ඔබට විදේශික ලියාපදිංචි කාඩ්පතක් තිබේ නම්, ගෙවීමකින් තොරව ලබා ගත හැකිය නොමිලේ.

- ① 무료 ② 할인 ③ 현금 ④ 수수료

2. 오늘 아침에는 도로가 _____ 않았습니니다. 그래서 평소보다 일찍 회사에 도착했습니다.

අද උදෑසන මාර්ග තදබදය නැති නිසා වෙනදට වඩා කලින් මම ආයතනයට පැමිණියා.

- ① 안전하지 ② 시끄럽지 ③ 복잡하지 ④ 깨끗하지

3. 자동차 엔진을 _____ 우선 스페너로 엔진 두껍의 나사를 풀어야 합니다. 그리고 엔진에 문제가 있는지 살펴봐야 합니다.

මෝටර් රථ එන්ජිම පරීක්ෂා කිරීම සඳහා පළමුව ස්පැනරයකින් එන්ජින් ආවරණයේ ඇණ ඉවත් කළ යුතුයි එමෙන්ම එන්ජිමේ ගැටළුවක් තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.

- ① 점검하려고 ② 취소하려고 ③ 점검하려면 ④ 취소하려면

4. 작업장에 새 기계를 설치했습니다. 그런데 기능이 너무 많아서 설명서를 _____ 사용법을 모두 이해할 수 없습니다.

වැඩ බිමෙහි නව යන්ත්‍රයක් සවි කලා. නමුත් විවිධ භාවිත ක්‍රම කියෙන නිසා විස්තර පත්‍රය කියවූවත් භාවිතා කරන සියලුම ආකාරයන් තේරුම් ගත නොහැකි.

- ① 읽어도 ② 읽어야 ③ 읽어서 ④ 읽다가

정답 1. ① 2. ③ 3. ③ 4. ①



발음 උච්චාරණය

P-20

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

කොරියානු භාෂාවේ ව්‍යංකෘත දෙකක් පිළිවෙලින් යෙදෙන විට විවිධ ශබ්ද වෙනස්කම් සිදුවේ. 'නාසිකය ශබ්ද+ පුනර්වර්තී 'ㄹ' අවස්ථාවේදී පුනර්වර්තී 'ㄹ' යන්න නාසිකය 'ㄴ [n]' ලෙස උච්චාරණය කරයි.

- (1) 정리, 종로 (2) 심리, 탐라
(3) 책을 정리하세요. (4) 심리학을 전공해요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

යන්ත්‍රය වැඩකරන ආකාරය පැවසීම, වැඩ වාර්තා කිරීම

-는지 알다/모르다, -(으)ㄹ 것 같다

යන්ත්‍රය වැඩකරන ආකාරය, ඇසිරීමේ වැඩ ආරක්ෂා සහිත උපකරණ හා යන්ත්‍ර භාවිතා කරන ආකාරය

대화 1 සංවාදය 1

Track 130



පරු මහතා හා මින්සු මහතා කතාකරමින් සිටී. මුලින්ම දෙබසට දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

민수 바루 씨, 오늘은 이 기계로 목재 자르는 일을 해야 해요.

පරු මහතා, අද මෙම යන්ත්‍රයෙන් ලී කපන්න ඕනේ.

바루 그래요? 민수 씨는 이 기계 어떻게 작동하는지 알아요? 전 이걸 써 본 적이 없어서요.

එහෙමද? මින්සු මහතා මෙම යන්ත්‍රය වැඩකරන්නේ කොහොමද කියා දන්නවා ද? මම නම් මේක භාවිතා කරලා නැහැ.

민수 자, 이렇게 하면 돼요. 먼저 손잡이에 있는 안전 스위치를 누르세요. 그리고 이 전원 스위치를 올리면 기계가 **작동하기 시작해요**. 이렇게 자, 한번 해 보세요.

මෙහෙම කලහම හරි. මුලින්ම අතින් අල්ලන කොටසේ තිබෙන ආරක්ෂක බොත්තම ඔබන්න. පසුව මේ විදුලි සැපයුම් ස්විචය එසවුවොත් යන්ත්‍රය වැඩකරනවා. මෙහෙම එක පාරක් කරලා බලන්න.

바루 손잡이에 있는 안전 스위치를 누르고 전원 스위치를 올리면 아, 되네요.

අල්ලන කොටසේ තිබෙන ආරක්ෂක බොත්තම ඔබා විදුලි සැපයුම් ස්විචය එසවුවොත්. ආ හරි.

민수 기계가 작동하기 시작하면 손잡이를 위아래로 움직여서 목재를 자르면 돼요.

යන්ත්‍රය වැඩකරන්න පටන්ගන්නට පස්සේ අතින් අල්ලන කොටස ඉහලට පහලට කරමින් ලී කපන්න.

이걸 **이것을** = 이것
සාමාන්‍යයෙන් කතාකරනවිට '이걸' යන වචනය භාවිතා කරනවා

- 이걸 사고 싶은데 얼마예요?
මේක මිලදී ගන්න අවශ්‍යයි. ගාන කිය ද?
- 이걸 다른 걸로 바꾸고 싶어요.
මේක වෙනත් එකකට මාරුකරගන්න ඕනේ.

-기 시작하다 කරන්න පටන් ගන්නවා
'시작하다' ට පෙර ක්‍රියා පදයක් පැමිණෙන විට ක්‍රියා පදයේ ස්වරූපය '-기' ස්වරූපයට මාරු කර පසුව '시작하다' ලිවිය යුතුය.

- 어제부터 한국 회사에 다니기 시작했어요.
ඊයේ සිට කොරියන් සමාගමක වැඩකරන්න පටන්ගන්නා.
- 아침부터 비가 내리기 시작했어요.
උදේ සිට වහින්න පටන්ගන්නා.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 바루 씨는 오늘 무슨 일을 할 거예요? පරු මහතා අද කුමන වැඩක් කරනවා ද?
2. 이 기계를 사용할 때 제일 먼저 무엇을 해야 해요?
මෙම යන්ත්‍රය භාවිතා කරනවිට මුලින්ම කුමක් කළ යුතු ද?

정답 1. 목재 자르는 일을 할 거예요. 2. 안전 스위치를 눌러야 해요.



어휘 1 **වචන මාලාව 1** **기계 작동** යන්ත්‍ර ක්‍රියාකාරිත්වය



යන්ත්‍ර ක්‍රියා කිරීම හා සම්බන්ධ යෙදුම් මොනවා තිබේදැයි විමසා බලමු ද?



작동하다
ක්‍රියාත්මක කරනවා



사용하다/쓰다
භාවිතා කරනවා




누르다
ඔබන්නවා



올리다
ඔසවනවා



내리다
පහත දමනවා




돌리다
කරකවනවා



끼우다
සවි කරනවා




꿋다
ඇතුල් කරනවා



빠다
ගලවනවා



걸다
එල්ලනවා



적재하다
පටවනවා

- 스위치를 위로 올리면 **작동하기** 시작합니다.
ස්විච් එක ඉහලට එසවූ විට යන්ත්‍රය ක්‍රියා කරනවා.
- 불을 켜려면 버튼을 **누르세요.**
ලයිට් නිවන්න නම් බොත්තම ඔබන්න.



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූර දෙස බලා ගැලපෙන වචන යා කරන්න.



- ㉠ **걸다** ㉡ **빠다** ㉢ **꿋다** ㉣ **끼우다** ㉤ **적재하다**

정답 ①-㉡ ②-㉣ ③-㉠ ④-㉤ ⑤-㉢



ක්‍රියා පද සමග සම්බන්ධ වී කලින් වාක්‍යයෙහි දක්වෙන තොරතුරු පිළිබඳ දන්නවාද? නැද්ද? යන්න ඇසීමේදී හෝ පැවසීමේදී භාවිතා වේ. ක්‍රියාප්‍රකාශයෙහි අග හල් කිරීමක් තිබුණද එසේ නොවුවද '-는지 알다/모르다' යෙදිය හැකිය.

- 가: 이 기계를 어떻게 **고는지** **알아요?** මේ යන්ත්‍රය ක්‍රියා විරහිත කරන්නේ කොහොමද කියලා දන්නවාද?
나: 네, 손잡이를 왼쪽으로 돌리면 돼요. **ඔව්**, හැන්ඩල් එක දකුණු පැත්තට කැරකෙව්වනම් හරි.
- 가: 이걸 어떻게 **꽂는지** **모르겠어요.** මේක කොහොමද ක්‍රියාත්මක කරන්නෙ කියලා තේරෙන්නේ නැහැ.
나: 이쪽을 잡고 **꽂으면** **돼요.** මේ පැත්තට අල්ලගෙන ක්‍රියාත්මක කළානම් හරි.



'-는지 알다/모르다' අවබෝධ වුනා ද? එහෙනම් දී ඇති වචන භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

2. '-는지 알다/모르다'를 사용해서 대화를 완성하세요.
'-는지 알다/모르다' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

- 1) 가: 이 기계 어떻게 _____? [작동하다]
මෙම යන්ත්‍රය ක්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නවා ද?
나: 네, 스위치를 올리면 돼요. **ඔව්**, ස්විච් එක ඔසවන්න.
- 2) 가: 이걸 어디에 꽂는지 **알아요?** මේක කොහොමද ඇතුල් කරන්නේ කියලා දන්නවා ද?
나: 아니요, _____. [꽂다]
නැහැ, කොහොමද ඇතුල් කරන්නේ කියලා දන්නේ නැහැ.
- 3) 가: 이 전구요. 어떻게 _____? [끼우다]
මෙම විදුලි බුබුල සවි කරන්නේ කොහොමද කියලා දන්නවා ද?
나: 잠깐만요. 제가 해 볼게요. **පොඩ්ඩක් ඉන්න මම කරලා බලන්නම්.**

정답 1) 작동하는지 알아요 2) 어디에 꽂는지 몰라요 3) 끼우는지 알아요



තව ටිකක් ඉගෙනගෙන බලමු ද? '-는지 알다/모르다' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.

1. 가: 시내에 어떻게 _____ **알아요?** නගරයට යන්නේ කොහොමද කියලා දන්නවා ද?
나: 네, 205번 버스를 타세요. **ඔව්**, 205 බස් එකට නගින්න.
2. 가: 우체국이 어디에 _____ **알아요?**
නැපැල් කන්තෝරුව කොහෙද තියෙන්නේ කියලා දන්නවා ද?
나: 은행 옆에 **있어요.** බැංකුව ළඟ තිබෙනවා.

정답 1. 가는지 2. 있는지



ඉන්දික මහතා හා සාමාන්‍යාධිකාරිත්වය කතා කරමින් සිටී. කුමන කතාවක් කරනවද කියා මුලින්ම දෙබස දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

반 장 오늘 작업은 얼마나 진행됐어요?

අද කොපමණ වැඩ කලා ද?

인디카 오전에는 골판지 자르는 작업을 끝냈고요, 오후부터 접고 붙이는 작업을 하고 있어요. 그러면 6시까지 주문 받은 상자를 완성할 수 있을 것 같아요.

උදය වරුවේ කාඩ්බෝඩ් කපන වැඩය කලා. හවස ඉඳලා නවා අලවන වැඩය කරනමින් ඉන්නවා. 6 වනවිට ඇණවුම්කල පෙට්ටි සම්පූර්ණ කරන්න පුළුවන්.

얼마 남지 않다

නව විකයි තියෙන්නේ

- 일이 얼마 남지 않았어요. 곧 끝날 거예요. වැඩ නව විකයි තියෙන්නේ ඉක්මනට ඉවරවෙයි.
- 한국으로 떠나는 날이 얼마 남지 않았어요. කොරියාවෙන් යන්න නව වික දවසයි තියෙන්නේ.

반 장 골판지는 충분해요? 어제 작업 끝난 후에 보니까 얼마 남지 않았던데요.

කාර්ඩ් බෝර්ඩ් ප්‍රමාණවත්ද? ඊයේ වැඩ ඉවරවෙලා බැලුවිට එතරම් ඉතුරුවෙලා තිබුනේ නැහැ.

인디카 네, 지난주에 주문한 골판지가 오늘 오후에 도착할 거니까 문제없을 것 같아요.

ඔව්ව ගිය සතියේ ඇණවුම් කල කාර්ඩ් බෝර්ඩ් අද හවසට එන නිසා ප්‍රශ්නයක් ඇති ඇති වන එකක නෑ වගේ.

문제없다

ප්‍රශ්නයක් නැහැ

- 상품의 질이 좋아서 판매하는 데는 문제없을 거예요. භාණ්ඩ වල තත්වය හොඳ නිසා විකුණන එක ප්‍රශ්නයක් නොවේ.
- 다음 주 출장 준비는 문제 없이 잘되고 있습니까? ලබන සතියේ වැඩ සඳහා පිට පළාතකට යාම ප්‍රශ්නයකින් තොරව සිදුවෙමින් තිබෙනවා නේද?



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 인디카 씨는 오전에 무슨 일을 했어요? ඉන්දික මහතා අද උදේ මොනවද කළේ?
2. 인디카 씨는 골판지를 언제 주문했어요? ඉන්දික මහතා කාර්ඩ් බෝර්ඩ් කවදද ඇණවුම් කළේ?

정답 1. 골판지 자르는 일을 했어요. 2. 지난주에 주문했어요.




ඇසුරුම් හා සම්භන්ධ වචන මොනවාදැයි දැන ගනිමුද?



재다
මනිනවා




자르다
කපනවා



오리다
කපනවා




접다
නවනවා




붙이다
අලවනවා



달다
වහනවා



조절하다
සකස් කරනවා



완성하다
සම්පූර්ණ කරනවා



제작하다
අලුතින් හදනවා



옮기다
රැගෙන යනවා

- 상자를 자른 후에 접으세요.
පෙට්ටි කපා නවත්න.
- 상자에 손잡이를 달면 완성됩니다.
පෙට්ටියේ අතින් අල්ලන කොටස සවි කළා නම් සම්පූර්ණ වෙනවා.
- 상자를 옮기는 일을 하고 있어요.
පෙට්ටි රැගෙනයාම කරමින් සිටිනවා.



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමු ද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.


පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



1)




2)



3)



4)



5)

보기

붙이다

자르다

접다

오리다

재다

정답 1) 재다 2) 자르다 3) 오리다 4) 접다 5) 붙이다



작업하는 방법을 모르면 어떻게 말해야 돼요? <보기>처럼 물어보세요.

වැඩකරන ආකාරය නොදන්නා විට කුමක් කල යුතු ද? උදාහරණයේ ආකාරයට විමසන්න.

보기



작동하다 **ක්‍රියා කරවනවා**

가: 이거 어떻게 작동하는지 알아요? 좀 가르쳐 주세요.
 මේක කොහොමද වැඩකරන්නේ කියා දන්නවා ද?
나: 네, 보세요. 이렇게 하면 돼요.
 ඔව්, බලන්න. මේ විදිහට කලහම හරි.

1)



කුදා

2)



ගුලා

3)




ජාර්දා

4)



ඡාජාරු කුප්දා

5)



දාලා

6)



චුචුලා

정답 1) 이거 어떻게 낚는지 알아요? 좀 가르쳐 주세요.
 2) 이거 어떻게 거는지 알아요? 좀 가르쳐 주세요.
 3) 이거 어떻게 자르는지 알아요? 좀 가르쳐 주세요.
 4) 이거 어떻게 접는지 알아요? 좀 가르쳐 주세요.
 5) 이거 어떻게 다는지 알아요? 좀 가르쳐 주세요.
 6) 이거 어떻게 조절하는지 알아요? 좀 가르쳐 주세요.



안전한 도구 및 기계 사용법

ආරක්ෂිත උපකරණ හා යන්ත්‍ර භාවිතය



수공구는 확실하게 잡고 작업물에 정확하게 장착 후
사용해야 합니다.

අතින් අල්ලා වැඩකරන උපකරණ හොඳින් අල්ලා හරියටම
සවිකිරීමෙන් පසුව භාවිතා කළ යුතුය.

회전하는 기계를 사용할 때는 장갑을 착용한 채로
만져서는 안 됩니다.

කරකැවෙන උපකරණ භාවිතාකරන විට අත්වැසුම් දමාගෙන
අල්ලීමෙන් වලකින්න.



연마 작업을 할 때는 장갑을 벗고 저속으로 회전시키면서
맨손으로 작업해야 합니다.

ඔප දමන වැඩ කරන විට අත් වැසුම් ඉවත්කර වේගය අඩුකර හිස්
අතින් වැඩ කළ යුතුය.

선반 작업을 시작하기 전에 일정 시간 기계를 공회전
시켜서 부품의 물림 상태를 확인해야 합니다.

ලියවන පව්වල්වල වැඩ කිරීමට පෙර යන්ත්‍රය රඳවා තබා ඇති
කොටස් පරීක්ෂා කරන්න.





EPS-TOPIK 듣기 ශ්‍රවණය EPS-TOPIK



එක හා දෙක ඇසූ දෙයට සමාන යෙදුම් තෝරන ප්‍රශ්නය වේ. ඇසීමට පෙර උදාහරණයේ අන්තර්ගතය විමසා බලන්න.

[1~2] 들은 것을 고르십시오. වෙනස් දෙය තෝරන්න.



- 1. ① 접어요. ② 작아요. ③ 줍어요. ④ 저예요.
- 2. ① 내려요. ② 놀러요. ③ 올려요. ④ 붙여요.



අංක 3 හා 4 ප්‍රශ්නයට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. අංක 5 වැන්න දෙබසට සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. ඇසීමට පෙර ප්‍රශ්න හා පිළිතුරු විමසා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오. ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- 3. ① 아니요, 잘 쓸 수 있어요. ② 네, 전에도 사용해 봤어요.
- ③ 네, 주임님한테 물어볼게요. ④ 아니요, 기계가 여기 없어요.
- 4. ① 4시면 끝날 것 같아요. ② 이제 골판지를 오리세요.
- ③ 빨리 주문을 해야겠어요. ④ 상자는 이쪽에 쌓아 두세요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.
කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

남자가 해야 하는 일은 무엇입니까? පිරිමි පුද්ගලයා කළයුතු වැඩය කුමක්ද?

- ① 기계를 고쳐야 합니다. ② 기계를 옮겨야 합니다.
- ③ 기계로 작업해야 합니다. ④ 기계 사용법을 가르쳐야 합니다.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

- වැඩ අධීක්ෂණය, වැඩ පරීක්ෂා කිරීම.
- 아/어 놓다, -지요
- ඉදිකිරීමේ වැඩපොළ, පාර්සල් බෙදාහැරීම
- ඉදිකිරීම් වැඩපොළේ තිබෙන බර යන්ත්‍ර

대화 1 සංවාදය 1

Track 133



ආදිතය මහතා කොන්ඩ්‍රි මහතාට අද කළයුතු වැඩ පිළිබඳව දැනුම් දෙමින් සිටියි. මුලින්ම දෙබසට දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

아닷 여러분 지금부터 오늘 해야 할 작업을 알려 드리겠습니다. 오늘은 거꾸집을 설치하고 철근을 조립하는 일을 할 겁니다. 저희 팀은 먼저 여기 있는 철근을 3층으로 옮겨 놓을 건데요. 철근을 모두 옮겨 놓은 후에는 건우 씨가 거꾸집 설치팀 반장에게 보고해 주세요. 그러면 거꾸집 설치팀에서 작업을 시작할 겁니다.

මබ සියලු දෙනාටම අද කළයුතු වැඩ පිළිබඳව දැන් ඉදන් කියලා දෙනවා. අද රාමුව සකස් කර යකඩ කම්බි සකස්කිරීම කරනවා. අපේ කණ්ඩායම මුලින්ම යකඩ කම්බි තෙවන මහල දක්වා රැගෙන යනවා. යකඩ කම්බි සියල්ලම රැගෙන ගිය පසුව ගොන්ඩ්‍රි මහතා රාමු සකස්කරන විෂය භාර නිලධාරියට වාර්තා කරන්න. එවිට රාමු සකස් කරන කණ්ඩායම වැඩ පටන්ගනිවි.

건우 네, 알겠어요. 작업이 끝나면 바로 보고할게요. 오빠, තේරුණා. වැඩ අවසන් වුණොත් ඉක්මනින්ම වාර්තා කරන්නම්.

아닷 그 후엔 바로 조립 작업을 시작할게요. 자, 그럼 시작합니다. ඊට පසුව ඉක්මනින්ම එකතු කිරීමේ වැඩය පටන්ගනිමු. එහෙනම් වැඩ පටන් ගනිමු.

-아/어 드리다

- '-아/어 주다' වල ගෞරවාර්ථය
- 제가 도와 드리겠습니다. මම උදවු කරන්නම්.
- 내일까지 자세한 출장 일정을 알려 드리겠습니다. හෙට වීමට පෙර විස්තරාත්මක වැඩ සටහන දැනුම් දෙන්නම්.

바로 (දැන්මම, ඉක්මනින්ම)

- 지금 바로 출발하려고 합니다. දැන්මම පිටත් වෙන්නයි හදන්නේ.
- 회사에 도착하면 바로 연락드리겠습니다. සමාගමට ගිය විට ඉක්මනින්ම දැනුම් දෙන්නම්.



හොඳින් අසා නැවත කියවේවා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 아닷 씨 팀은 오늘 제일 먼저 무슨 일을 할 거예요?
ආදිතය මහතාගේ කණ්ඩායම අද මුලින්ම මොනවද කරන්නේ?
2. 거꾸집 설치 후에 무슨 일을 할 거예요? රාමු සකස් කිරීමේ පසුව මොනවද කරන්නේ?

정답 1. 철근을 3층으로 옮겨 놓을 거예요. 2. 철근 조립 작업을 할 거예요.



어휘 1 වචන මාලාව 1

건설 현장 ඉදිකිරීමේ වැඩපොළ




ඉදිකිරීම් වැඩ පොළේදී ලෙහෙසියෙන් ඉගෙන ගත හැකි යෙදුම් හා ගෘහ නිර්මාණයට සම්බන්ධව කුමන යෙදුම් තිබේදැයි සොයා බලමු ද?




건설
ඉදිකිරීම



공사장
ඉදිකරන ස්ථානය



벽돌
ගඩොල්




철근
යකඩ කම්බි



시멘트
සිමෙන්ති



콘크리트
කොන්ක්‍රීට්




건물을 짓다
ගොඩනැගිලි හදනවා



비계
පලංචිය



땅을 파다
පොළව භාරනවා



거푸집을 설치하다
රාමුව සකස් කරනවා



철근을 조립하다
යකඩ කම්බි අතුරනවා



콘크리트를 타설하다
කොන්ක්‍රීට් දමනවා



- 공사장에서는 항상 안전모를 착용해야 해요. ඉදිකිරීම් බිමේදී සෑම විටම ආරක්ෂක හිස්වැස්ම පැළඳිය යුතුය.
- 건물을 지을 때에는 먼저 땅을 파야 해요. ගොඩනැගිලිලක් ඉදිකිරීමට පෙර සෑමවිටම පොළව හැරිය යුතුය.





ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.



1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරය දෙස බලා උදාහරණයේ දැක්වෙන අන්දමට වාක්‍යය සම්පූර්ණ කරන්න.

1)   2)

3) 

4) 

5)   6)

보기 철근 벽돌 시멘트 땅을 파다 거푸집을 설치하다 콘크리트를 타설하다

정답 1) 시멘트 2) 거푸집을 설치하다 3) 철근 4) 벽돌 5) 땅을 파다 6) 콘크리트를 타설하다



මොනිකා මහත්මිය කණ්ඩායම් ප්‍රධානියා සමග කුමන කතාවක් කරනවාදැයි හොඳින් සවන් දී බලන්න. දෙවරක් සවන් දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

대 리 모니카 씨, 내일 오전에 납품할 물건
포장은 다 끝났지요?

මොනිකා මහත්මිය හෙට උදේ ඇණවුම්කල භාණ්ඩ ඇසුරුම් කර අවසන් ද?

따로 **වෙනම**

- 일 때문에 나는 가족과 따로 살고 있어요. **වැඩ නිසා මම පවුලෙන් වෙන්වී ජීවත්වෙමිනවා.**
- 기차에 자리가 없어서 아내와 따로 앉았어요. **දුම්රියේ ආසන නොමැති නිසා බිරිඳ සමග වෙන වෙනම ඉඳ ගත්තා.**

모니카 네, 대리님. 크기별로 분류해서 **따로** 포장
해 놓았어요. 한번 확인해 보시겠어요?

ඔව්, කණ්ඩායම් නායකතුමා ප්‍රමාණය අනුව වෙන්කර ඇසුරුම් කර තැබුවා. එකවරක් පරීක්ෂාකර බලනවා ද?

밖에 **භැර**

අනිවාර්යයෙන්ම අඩුවක් දක්වන යෙදුම් සමග භාවිතා වෙයි.

- 우리 사장님은 일밖에 모르세요. **අපේ කලමණාකාර තුමා වැඩ හැර වෙන කිසිවක් නොදනී.**
- 우리 회사는 일요일밖에 안 쉬어요. **අපේ ආයතනය ඉරිදා පමණක් නිවාඩයි.**

대 리 좋아요. 같이 가 봅시다.
음, 대자가 30박스, 중자가 40박스.....
어, 그런데 소자가 왜 30박스**밖에** 안 돼요?

හොඳයි යමු. ලොකු ඒවා පෙට්ටි 30 යි, සමාන්‍යය ඒවා පෙට්ටි 40 යි, මී, නමුත් ඇයි පොඩි පෙට්ටි 30 කට වඩා නැත්තේ?

모니카 네? 30박스 아닌가요?

පෙට්ටි 30 නෙවෙයි ද?

대 리 여기 주문서에 32박스라고 되어 있잖아요.
가서 물건 있는지 빨리 확인해 보세요.

ඇණවුමේ පෙට්ටි 32 ක් කියලා තියෙනවානේ. ඉක්මනට ගිහින් බඩු තියෙනව ද කියලා පරීක්ෂා කරන්න.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 모니카 씨가 포장한 물건은 언제 납품할 거예요?
මොනිකා මහත්මිය ඇසුරුම්කල භාණ්ඩ කවදද බෙදා හරින්නේ?
2. 소자 박스는 몇 박스를 납품해야 해요?
කුඩා පෙට්ටි කීයක් බෙදා හැරිය යුතු ද?

정답 1. 내일 오전에 납품할 거예요. 2. 32박스를 납품해야 해요.



භාණ්ඩ ප්‍රවාහන සමාගමක වැඩකරලා තිබෙනවා ද? භාණ්ඩ ප්‍රවාහනය හා ඇසිරීම සම්බන්ධ කුමන වචන තිබේදැයි සොයා බලමු ද?




분류하다
වර්ගීකරණය කරනවා



싸다/포장하다
මතනවා / ඇසුරනවා



담다/넣다
තබනවා/දමනවා



묶다
ගැට ගසනවා



나르다
රැගෙන යනවා




쌓다
ගොඩ ගසනවා




신다
පටවනවා



내리다
බානවා



출하하다
නිකුත් කරනවා




납품하다
බෙදාහරිනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැළපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



- 1)
- 2)
- 3)
- 4)
- 5)

보기 분류하다 나르다 묶다 포장하다 담다

정답 1) 분류하다 2) 포장하다 3) 담다 4) 묶다 5) 나르다



ක්‍රියා පදයක් හෝ විශේෂණ පදයක් නම් '-지요?' න් නාම පදයක් නම් '(이)지요?' න් සම්බන්ධ කර කථාකරන්නා අනෙක් පාර්ශවයෙන් දැනටමත් දැනසිටින සත්‍යයක් පිළිබඳ නැවත තහවුරුකොට දැනගැනීමට විමසීමේදී හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳ එකඟත්වය බලාපොරොත්තු වීමේදී යොදාගැනේ.

동사 (ක්‍රියාපදය)	형용사 (විශේෂණ පදය)	명사 (නාම පදය)	
-지요	-지요	자음 (ව්‍යංකාරය) → 이지요	모음 (ස්වර) → 지요
알다 → 알지요	작다 → 작지요	학생 → 학생이지요	
보다 → 보지요	크다 → 크지요	의사 → 의사이지요	

- 거래처에 물건을 보냈지요? ගනුදෙනුකරුට බඩු යැව්වා නේද?
- 작업장을 정리하고 있지요? සේවා ස්ථානය පිරිසිදු කරමින් නේද ඉන්නේ?
- 아상카 씨는 스리랑카 사람이지요? අසංක මහත්තයා ශ්‍රී ලාංකිකයෙක් නේද?




'-지요?' අවබෝධ වුනා ද? එසේ නම් හිස්තැනට ගැලපෙන වචනය ලියා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-지요?'를 사용해서 대화를 완성하세요.

පින්තූරය දෙස බලා '-지요?' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.



가: 물건은 크기별로 _____?
 හාණ්ඩ ප්‍රමාණය අනුව වෙන් කළා ද? / වර්ග කළා ද?
 나: 네, 분류해 놓았어요. 예. වෙන් කර තැබුවා.



가: 상품은 모두 상자에 _____?
 හාණ්ඩ සියල්ලම බහාලුමේ තැබුවා ද?
 나: 네, 포장한 후에 담아 놓았어요. 예. ඇසිරීමෙන් පසුව තැබුවා.



가: 물건 모두 차에 _____?
 බඩු සියල්ලම වාහනයට පැටවුවා ද?
 나: 네, 이제 출발하시면 됩니다. 예. දැන් පිටත් වෙන්න පුළුවන්.

정답 1) 분류했지요 2) 담았지요 3) 실었지요



තව ටිකක් ඉගෙනගෙන බලමු ද? '-지요?' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 가: 가구 공장에서 _____?
 나: 네, 가구 공장에서 일하고 있어요.
2. 가: 이번 휴가 때 고향에 _____?
 나: 아니요, 이번에는 고향에 못 가요.

정답 1. 일하지요 2. 가지요



어떤 작업을 했어요? <보기>처럼 작업을 확인해 보세요.


කුමන වැඩක් කළා ද? උදාහරණයේ ආකාරයට වැඩ පරීක්ෂා කර බලන්න.

보기



가: 철근을 옮겨 놓았지요?
 යකඩ කම්බි රැගෙන ගිහින් දැමීමා නේද?
나: 네, 옮겨 놓았어요.
 ඔව්, රැගෙන ගිහින් දැමීමා.

철근을 옮기다
යකඩ කම්බි රැගෙන යනවා



가: 철근을 옮겨 놓았지요?
 යකඩ කම්බි රැගෙන ගිහින් දැමීමා නේද?
나: 아니요, 지금 옮기고 있어
 요. නැහැ, දැන් රැගෙන
 යමින් ඉන්නවා.


철근을 옮기다
යකඩ කම්බි රැගෙන යනවා




상품을 포장하다



철근을 조립하다



거푸집을 설치하다



상품을 분류하다

정답 1) 가: 상품을 포장해 놓았지요?
 나: 아니요, 지금 포장하고 있어요.
 2) 가: 철근을 조립해 놓았지요?
 나: 아니요, 지금 조립하고 있어요.
 3) 가: 거푸집을 설치해 놓았지요?
 나: 네, 설치해 놓았어요.
 4) 가: 상품을 분류해 놓았지요?
 나: 네, 분류해 놓았어요.



건설 현장의 중장비

ඉදිකිරීම් හුමියේ බර උපකරණ



지게차
ෆොර්ක් ලිෆ්ට්

짐을 싣고 위아래로 움직여서 짐을 나릅니다.
හාණ්ඩ පටවාගෙන ඉහළට හා පහළට හාණ්ඩ බෙදාහරිනවා.



크레인(기중기)
දොඹකරය

무거운 물건을 들어 올려 아래위 나 수평으로 이동시킵니다.
බර හාණ්ඩ ඔසවා ඉහළට හා පහළට හා තිරස් අතට ගෙන යනවා.



화물차(트럭)
ට්‍රැක් රථය

화물을 실어 나릅니다.
හාණ්ඩ පටවා ප්‍රවාහනය කරයි.



굴착기
කැනීම් යන්ත්‍රය

땅이나 암석 따위를 파거나 파낸 것을 처리합니다.
පොළව හැරීම හෝ හැරූ පොළව සකස්කිරීම.



불도저
බුල්බෝසරය

흙을 밀어 내어 땅을 다지거나 지면을 고르고 평평하게 합니다.
පස් තල්ලුකරගෙන යාම හෝ පොළව සමතලා කිරීම.



트랙터
ට්‍රැක්ටරය

무거운 짐이나 농기계를 끕니다.
බර දේවල් හෝ කෘෂි උපකරණ ඇදගෙන යනවා.



덤프트럭
ට්‍රිපර් එක

자갈, 모래, 석탄, 쓰레기 따위를 나릅니다.
ගල්, අඟුරු, වැලි, කුණු කසල ප්‍රවාහනය කරයි.



그레이더
ග්‍රේඩරය

땅바닥을 깎아 고릅니다.
පොළව කපා සකස් කරනවා.



레미콘
කොන්ක්‍රීට් ප්‍රවාහනය කරන යන්ත්‍රය

콘크리트가 굳지 않도록 개면서 운반합니다.
කොන්ක්‍රීට් සවි නොවන ලෙස ප්‍රවාහනය කරයි.



듣기 대본 그림을 보고

1. 여: 오전에 무슨 작업을 했어요? 7오'clock 까지 일을 끝냈어요?
남: 벽돌을 옮겼어요. 10오'clock 까지 일을 끝냈어요.
2. 여: 상품을 포장해 놓았어요? 10개씩 포장했는지요?
남: 네, 포장해 놓았어요. 10개씩 포장했지요.
3. 남: 상품은 모두 분류해 놓았어요? 10개씩 분류했는지요?
남: 네, 모두 분류해 놓았어요.
4. 남: 공사장에서 땅을 파는 작업이 끝났지요?
남: 아직까지도 땅을 파는 작업이 남아 있어요.
5. 남: 이제 거꾸집 설치 작업이 끝났으니 10층 조립 작업과 콘크리트 타설 작업을 시작하겠습니다. A조는 철근을 3층으로 옮겨 놓으세요. 그리고 강 반장님은 콘크리트 좀 확인해 주세요. 강 반장님, 레미콘은 이미 들어 왔지요?
남: 레미콘은 아직까지도 들어오지 않았어요. 10층으로 철근을 옮겨 놓으세요. 그리고 강 반장님, 콘크리트 좀 확인해 주세요. 강 반장님, 레미콘은 이미 들어 왔지요?
남: 레미콘은 아직까지도 들어오지 않았어요. 10층으로 철근을 옮겨 놓으세요. 그리고 강 반장님, 콘크리트 좀 확인해 주세요. 강 반장님, 레미콘은 이미 들어 왔지요?

정답 1. ① 2. ② 3. ② 4. ① 5. ②

확장 연습 듣기 연습

L-43

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
남: 10개씩 포장해 놓았어요. 10개씩 포장했는지요?
여: 네, 포장해 놓았어요. 10개씩 포장했지요.
남: 상품은 모두 분류해 놓았어요? 10개씩 분류했는지요?
남: 네, 모두 분류해 놓았어요.
- 다음 중 들은 내용과 같은 것은 무엇입니까?
남: 10개씩 포장해 놓았어요. 10개씩 포장했는지요?
여: 네, 포장해 놓았어요. 10개씩 포장했지요.
남: 상품은 모두 분류해 놓았어요? 10개씩 분류했는지요?
남: 네, 모두 분류해 놓았어요.
- ① 남자는 창고로 물건을 옮기고 있습니다.
 - ② 남자는 상자마다 물건을 20개씩 넣어야 합니다.
 - ③ 남자는 오늘 납품할 물건을 포장하고 있습니다.
 - ④ 남자는 상자 크기에 따라 제품수를 다르게 넣어야 합니다.

확장 연습 듣기 대본 듣기 연습

1. 남: 반장님, 이제 포장 작업만 남았습니다. 10개씩 포장해 놓았어요. 10개씩 포장했는지요?
여: 그러면 제품을 작은 상자에 10개씩, 큰 상자에 20개씩 넣어서 포장해 주세요.
남: 10개씩 포장해 놓았어요. 10개씩 포장했는지요?
남: 네, 포장해 놓았어요. 10개씩 포장했지요.
남: 상품은 모두 분류해 놓았어요? 10개씩 분류했는지요?
남: 네, 모두 분류해 놓았어요.


정답 1. ④




අංක 1 සිට අංක 2 දක්වා ඇත්තේ පින්තූර බලා නිවැරදි ප්‍රකාශය තෝරන ප්‍රශ්නයයි. පෙර ඉගෙනගත් වචන සිහි කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වචනය හෝ වාක්‍යය තෝරන්න.

1.  ① 벽돌 ② 철근
③ 비계 ④ 시멘트

2.  ① 상품을 쌓고 있습니다. ② 상품을 내리고 있습니다.
③ 상품을 분류하고 있습니다. ④ 상품을 상자에 담고 있습니다.



අංක 3 සිට අංක 4 දක්වා ඇත්තේ සංවාදයේ හිස්තැනට ගැලපෙන නිවැරදි ප්‍රකාශය තෝරන ප්‍රශ්න වේ. එවගේම අංක 5. ඡේදය කියවා පිළිතුරු සපයන ප්‍රශ්නය වේ.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3. 가: 반장님, 몇 개씩 포장할까요? ප්‍රධානිතුමනි, කීය බැගින් පාර්සල් කරන්න ද?
나: 제품을 열 개씩 모아서 상자에 _____ 됩니다.
හාණ්ඩ 10 බැගින් එකතු කරල පෙට්ටි වලට දැම්මා නම් හරි.

- ① 넣으면 ② 만들면 ③ 자르면 ④ 들어가면

4. 가: 굴착기로 땅을 _____ 놓으세요. කැනීමේ යන්ත්‍රය මගින් පොළව හාරලා තබන්න.
나: 네, 알겠습니다. ඔව්, එසේ කරන්නම්/තේරුණා.

- ① 파 ② 싸 ③ 묶어 ④ 담아

5. 다음 질문에 답하십시오. පහත ගැටලුවට පිළිතුරු සපයන්න.

〈작업 현황〉 වැඩ තත්වයන්

- 상품 분류 크기별로 분류 බඩු වර්ග කිරීම ප්‍රමාණය අනුව වර්ග කිරීම
상품 포장 개별 포장 බඩු පාර්සල් කිරීම ද්‍රව්‍ය අනුව පාර්සල් කිරීම

상품을 어떻게 분류했습니까? බඩු වර්ග කොහොමද වර්ග කළේ?

- ① 무게에 따라 ② 색깔에 따라 ③ 종류에 따라 ④ 크기에 따라

정답 1. ③ 2. ③ 3. ① 4. ① 5. ④

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

සේවා ස්ථානයේ පරිසරය විස්තර කිරීම/
අස්කරන ආකාරය පැවසීම

- 거든요, -아시다/어지다

සේවා ස්ථානයේ පරිසරය, අපද්‍රව්‍ය හා අස්කරන උපකරණ

වැඩට ගන්නා උපකරණ පිළිවෙලට තැබීම



대화 1 සංවාදය 1



කුඳන් මහතා හා රිහන් මහතා කුමක් පිළිබඳව කතාකරනවද කියා හොඳින් අසන්න. ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

투안 어, 리한 씨, 무슨 냄새 나지 않아요? 작업장도 아주 엉망이고요.

ඕ, රිහන් මහතා ගඳක් එන්නේ නැද්ද? වැඩ කරන ස්ථානයත් හොඳටම අවුල්වෙලා.

리한 어제 늦게까지 페인트 작업을 했거든요. 너무 늦어서 정리를 **하나도** 못하고 퇴근했어요.

ඊයේ 4 වෙනතුරු තීන්ත ගැවා. ගොඩක් ප්‍රමාද වූ නිසා අස්කරන්නේ නැතිව ගෙදර ගියා.

투안 일 시작하기 전에 환풍기 돌려서 환기부터 해야겠어요. 리한 씨는 작업 도구 먼저 정리해 주세요. 작업 도구는 쓰고 나서 **바로바로** 정리해야 해요. 안 그러면 나중에 못 쓸 수도 **있거든요**.

වැඩ පටන්ගන්න කලින් ෆැන් එක ක්‍රියාත්මක කරවල වාතාශ්‍රය ලබාදෙන්න ඕනේ. රිහන් මහතා වැඩට ගන්නා උපකරණ පිළිවෙලට තබන්න. වැඩට ගන්නා උපකරණ භාවිතා කලපසු ඉක්මනට පිළිවෙලට තබන්න ඕනේ. නැත්නම් පසුව භාවිතා කරන්න බැරිවෙන්න පුළුවන්.

리한 네, 제가 얼른 치울게요.

ඔව්, මම ඉක්මනට අස් කරන්නම්.

하나도 එකක්වත්

අනියමාර්ථයෙන් භාවිතා වන අතර 전혀 හෝ 조금도 වැනි තේරුමක් දෙයි.

- 점심을 못 먹었는데 배가 하나도 안 고파요.
දවල් කෑම කෑවේ නැති වුනත් බඩගිනි නැහැ.
- 한국어는 조금 할 수 있지만 일본어는 하나도 못해요.
කොරියන් භාෂාව විකක් කතාකරන්න පුළුවන් වුනත් ජපන් භාෂාව කොහොමවත්ම කතාකරන්න බැහැ.

바로바로 එවලෙම

- 할 일이 있으면 바로바로 하는 것이 좋다.
කරන්න වැඩ තිබෙනවානම් එවලෙම කරන එක හොඳයි.
- 무슨 일이 있으면 바로 바로 알려 주세요.
ප්‍රශ්නයක් තිබෙනවානම් එවලෙම කියන්න.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 작업장에 나는 냄새는 무슨 냄새예요? වැඩ කරන ස්ථානයේ හමන දුර්ගන්ධය කුමක්ද?
2. 리한 씨는 먼저 무슨 일을 할 거예요? රිහන් මහතා මුලින්ම කුමක්ද කරන්නේ?

정답 1. 페인트 냄새예요. 2. 작업 도구를 정리할 거예요.



어휘 1

වචන මාලාව 1

작업장 환경


වැඩ කරන ස්ථානයේ පරිසරය



වැඩ කරන ස්ථානයේ පරිසරය විස්තර කරන කුමන වචන තිබේදැයි සොයා බලමුද?



더럽다
අපිරිසිදුයි



깨끗하다
පිරිසිදුයි



엉망이다
අපිළිවෙලයි



정리가 잘 되어 있다
පිළිවෙලයි



냄새가 심하다
ගරුයි



소음이 심하다
ගබ්බය වැඩියි



쾌적하다
ප්‍රියමනාපය



버리다
විසිකරනවා



치우다
ඉවත් කරනවා



정리하다
පිළියෙල කරනවා



환기하다
වාතාශ්‍රය ලබාගන්නවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 빈칸에 맞는 표현을 <보기>에서 골라 문장을 완성하세요.

හිස්තැනට ගැලපෙන වචනය උදාහරණ වලින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.



- 보기**
- 치우다
 - 환기하다
 - 버리다
 - 정리하다

- 1) 쓰레기를 _____ . 2) 페인트 통을 _____ .
 3) 작업 도구를 _____ . 4) 창문을 열고 _____ .

정답 1) 버려요 2) 치워요 3) 정리해요 4) 환기해요



ක්‍රියා පද සහ විශේෂණ පද සමග සම්බන්ධ කර හෝ 'නාම පදය + 이다' ව්‍යුහය සමග යොදා ගනිමින් ඉදිරිපස අන්තර්ගතය පිළිබඳ හේතුව දැක්වීමේදී භාවිතා වේ.

동사 (ක්‍රියාපදය)	형용사 (නාම විශේෂණ පදය)	명사 (නාමපදය)	
-거든요	-거든요	자음(ව්‍යංජ්‍ය) → 이거든요	모음(ස්වරය) → 거예요
자다 → 자거든요	싸다 → 싸거든요	학생 → 학생이거든요	
올다 → 올거든요	좋다 → 좋거든요	휴가 → 휴가거든요	

- 가: 작업장이 정말 깨끗하네요. **සේවා ස්ථානය සැබැවින්ම පිරිසිදුයිනේ.**
- 나: 오전에 청소를 **했거든요.** උදේ කාලයේ පිරිසිදු කළ නිසානේ.
- 가: 내일부터 일주일 동안 쉬어요? **හෙට ඉඳලා සතියක් පුරාවට විවේක ගන්නවද?**
- 나: 네, **여름휴가거든요.** ඔව්, ගිම්හාන නිවාඩුව නිසා.



'-거든요' අවබෝධ වුනාද? එසේනම් හිස්තැනට ගැලපෙන වචනය ලියා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-거든요'를 사용해서 대화를 완성하세요.

පින්තූරය දෙස බලා '-거든요' භාවිතාකර දෙබස සම්පූර්ණ කරන්න.

1)



가: 작업장이 아주 깨끗하네요. **වැඩපොළ හරිම පිරිසිදුයිනේ.**
 나: 그렇죠? 어제 _____
 එක තමා නේද? ඊයේ පිරිසිදු කලා නේ.

2)



가: 밖이 왜 이렇게 시끄러워요? **ඇයි එළියේ මෙතරම් ශබ්දය?**
 나: 지금 _____
 දැන් ඉදිකිරීමක් කරමින් සිටිනවා නේ.

정답 1) 청소했거든요 2) 공사를 하고 있거든요



තව ටිකක් ඉගෙනගෙන බලමුද? '-거든요' භාවිතාකර උදාහරණයේ දැක්වෙන ආකාරයට වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 시장에서 장을 봤어요. 시장이 물건 값이 _____
 පොළෙන් භාණ්ඩ මිලදී ගන්නා. පොළේ බඩුවල මිල අඩුයි නේ.
2. 오늘은 야근을 해야 돼요. 일이 _____
 අද රැ වැඩ කරන්න වෙනවා. වැඩ ගොඩක් තිබෙනවානේ.

정답 1) 싸거든요 2) 많거든요



හමං මහත්මිය හා සුපික මහත්මිය ගොවිපොළ අයිති නැන්දා සමග කතාකරමින් සිටි. මුලින්ම දෙබස සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

주인 아주머니 매일 치워도 이렇게 분뇨가 쌓이니까
치우기 너무 힘들지요?

හැමදාම අස්කරන් මේ විදිහට හැමදාම අපදවා
එකතු වෙන නිසා ඉවත් කරන්න අපහසුයි නේද?

호 영

좀 힘들기는 한데요. **그래도** 하루라도
안 치우면 너무 **지저분해지잖아요.**

ටිකක් අපහසුයි. නමුත් එක දවසක් හෝ ඉවත්
කලේ නැත්නම් ගොඩක් අපිලිවෙල වෙනවා නේ.

수피카

맞아요. 그런데 사모님, 어제 보니까 분뇨
버리는 곳에 다른 쓰레기도 많던데 따로
분리해서 버려야 하는 거 아니에요?

එක ඇත්ත. නමුත් නෝනා, ඊයේ බලන
කොට සත්ව අපදවා දමන ස්ථානයේ වෙනත්
අපදවායත් ගොඩක් තිබුණා. වෙනමම වෙන්කර
ඉවත දැමිය යුතුයි නේද?

주인 아주머니 **안 그래도** 사장님이 폐기물 처리하는 것
때문에 시청에 가셨어요. 처리 방법이
좀 까다로워져서 교육 받고 오시면 말씀
하실 거예요.

එසේ නොවුනත් ප්‍රධානියා අපදවා බැහැරකිරීම
සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට නගර ශාලාවට
ගියා. ඉවතලන ආකාරය සංකීර්ණ නිසා
ඉගෙනගෙන ඇවිල්ල කියල දේවි.

안 그래도

එහෙම නොකලත්

· 먼저 전화하셨네요. 안 그래도
전화드리려고 했습니다.
මුලින්ම ඇමතුවා නේද. එහෙම
නොවුනත් අමතන්න කියල
හිතාගෙන සිටියේ.

· 가: 내일 백화점에 같이 갈
래요?
හෙට වෙළඳ සංකීර්ණයට
යමු ද?

나: 안 그래도 가려고 했었
는데 잘됐네요.
එහෙම නොකලත් යන්න
කියල හමා හිතාගෙන
සිටියේ. හොඳයි.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 사장님은 지금 어디에 가셨어요? ප්‍රධානියා දැන් කොහෙද ගියේ?
2. 분뇨는 얼마나 자주 치워요? සත්ව අපදවා කොපමණ කාලකට වරක් ඉවත් කරනවා ද?

정답 1. 시청에 가셨어요. 2. 분뇨는 매일 치워요.



අලුත් වචන

처리하다 පිලියෙල කරනවා

분리하다 වෙන් කරනවා


까다롭다 අපහසුයි



අපද්‍රව්‍ය හා ඒවා ඉවත්කරන උපකරණ සම්බන්ධ කුමන වචන තිබේදැයි දැන ගනිමු?




폐기물
අපද්‍රව්‍ය




폐수
අපිරිසිදු ජලය



폐유
අපිරිසිදු තෙල්



분뇨/배설물
සත්ව අපද්‍රව්‍ය



환풍기
වෙන්ටිලේෂන් ෆැන්




손수레
අත් කරන්නය




일륜차
විල්බරෝව



사다리
ඉණිමග



마대
රෙදි බෑග් / ගෝනි කවර



바구니
කුඩ






비닐 끈
ප්ලාස්ටික් නූල්



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය දෙස බලා ගැලපෙන වචනය යාකරන්න.



㉠ 분뇨

㉡ 사다리

㉢ 폐수

㉣ 환풍기

㉤ 비닐 끈

정답 ①㉢ ②㉠ ③㉡ ④㉡ ⑤㉤



විශේෂණ පදය සමග සම්බන්ධ කොට යම් දෙයක හෝ පුද්ගලයෙකුගේ ස්වභාවයේ හෝ ස්වරූපයේ වෙනස්වීමක් ප්‍රකාශ කිරීමේදී භාවිතා කරයි.

ㅂ, ㅅ → -아지다	ㅌ, ㅍ, ㅊ → -어지다	하다 → 해지다
작다 → 작아지다 많다 → 많아지다	크다 → 커지다 적다 → 적어지다	조용하다 → 조용해지다

- 가: 환풍기를 고치니까 어때요? **වෙනවිලේටරය අලුත්වැඩියා කළ නිසා කොහොමද?**
- 나: 실내 공기가 훨씬 **깨끗해졌어요.** **ඇතුළත වාතය ගොඩක් පිරිසිදු වුණා.**
- 매일 아침 운동을 하니까 **건강해졌어요.** **දිනපතා උදෑසන ව්‍යායාම කරන නිසා නිරෝගී වුණා.**

විශේෂණ පදයකට '-아지다/어지다' එකතු වුවහොත් ක්‍රියා පදයක් බවට පත් වේ. ඒ අනුව '-고 있다' ව්‍යාකරණය සමග එකට ලියවීම දිගටම ස්වභාවයේ හෝ ස්වරූපයේ වෙනස්වීමක් සිදුවෙමින් පවතිනවා යන්න දැක්විය හැකිය.

- 날씨가 점점 덥고 있어요. (X) 날씨가 점점 **더워지고 있어요.** (O)
කාලගුණය එන්න එන්නම රස්තෙ වෙමින් තියෙනවා.
- 공장이 점점 깨끗하고 있어요. (X) 공장이 점점 **깨끗해지고 있어요.** (O)
කර්මාන්තශාලාව එන්න එන්නම පිරිසිදු වෙමින් තියෙනවා.



대조적 정보 වෙනත් තොරතුරු

යමක ස්වභාවයේ වෙනස් වීමක් හටගන්නවා යන්න ප්‍රකාශ කිරීමේදී සිංහල භාෂාවෙහි 'ඊයේට වඩා අද රස්තෙයි. වැනි සන්සන්දනාත්මක ප්‍රකාශනයන් යොදා ගන්නා නමුත් කොරියානු භාෂාවෙහි විශේෂණ ප්‍රකාශනයට '-아지다/어지다' සම්බන්ධ කර ප්‍රකාශ කරනු ලැබේ.

- 날씨가 (어제보다) **추워졌어요.** **කාලගුණය (ඊයේට) වඩා සිතලයි.**



'-아지다/어지다' අවබෝධ වුනා ද? එසේනම් '-아지다/어지다' යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න.

2. '-아지다/어지다'를 사용하여 문장을 완성하세요. '-아지다/어지다' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 1) 강물이 깨끗하다 → 강물이 더럽다
 폐수 때문에 _____.
- 2) 동네가 조용하다 → 동네에 소음이 심하다
 공사를 해서 _____.
- 3) 작업 환경이 나쁘다 → 작업 환경이 쾌적하다
 정리 정돈을 잘 하니까 _____.

정답 1) 강물이 더러워졌어요 2) 동네에 소음이 심해졌어요 3) 작업 환경이 쾌적해졌어요



다음을 읽고 질문에 답하세요. පහත දැක්වෙන්න කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

정리 정돈은 왜 해야 할까요?

පිළිවෙලට සකස්කළ යුත්තේ ඇයි?



1. 물건과 장소의 낭비를 줄일 수 있습니다.
හාණ්ඩවල හා ස්ථානයේ නාස්තිය අඩුකරන්න පුළුවන්.
2. 안전사고를 예방할 수 있습니다. අවදානම් අවස්ථා වලින් වළකින්න පුළුවන්.
3. 기계를 오랫동안 잘 사용할 수 있습니다.
උපකරණ දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන්.
4. 제품의 품질이 좋아집니다. හාණ්ඩයේ තත්වය හොඳ වෙනවා.
5. 생산 품종이 변경될 때 손실을 줄일 수 있습니다.
නිෂ්පාදන ප්‍රභේද වෙනස්වනවිට සිදුවන පාඩුව අවම කරගත හැකිය.
6. 즐거운 직장, 발전하는 회사가 될 수 있습니다.
සතුටු දායක රැකියා ස්ථානයක්, දියුණුවන සමාගමක් බවට පත් වෙන්න පුළුවන්.

1. 읽은 내용과 같으면 ○ 다르면 ×에 표시하세요.

කියවූ අන්තර්ගතයට සමාන නම් ○ එසේ නොවේ නම් × ලකුණත් යොදන්න.

- | | | |
|----------------------------------|---|---|
| 1) 정리를 잘하면 안전사고를 줄일 수 있습니다. | ○ | × |
| 2) 정리를 잘하면 기계를 빨리 바꿀 수 있습니다. | ○ | × |
| 3) 정리를 잘하면 회사에서 더 즐겁게 일할 수 있습니다. | ○ | × |

정답 1. 1) ○ 2) × 3) ○



작업 도구 정리 정돈

වැඩට ගන්නා උපකරණ පිළිවෙලට තැබීම



사용 목적에 따른 도구 정리

භාවිතා කරන අරමුණට අනුව උපකරණ පිළිවෙලට තැබීම

공구는 많은 종류가 있지만 본래의 목적 이외에 사용하는 것은 위험합니다. 알맞은 종류와 크기의 공구를 사용하기 쉬운 곳에 준비해 두세요.

මෙවලම් වර්ග ගොඩක් තිබුණත් එයට නියමිත වැඩයට අමතරව වෙනත් වැඩ වලට යොදා ගැනීම අනතුරුදායකයි. ගැලපෙන වර්ගය හා ප්‍රමාණයේ මෙවලම් භාවිතයට ගැනීමට පහසු ස්ථානයක සුදානම් කර තබන්න.

공구 점검 මෙවලම් පරීක්ෂා කිරීම

공구는 항상 점검을 해야 합니다. 고장이 난 것은 폐기하거나 수리해서 사용해야 합니다.

මෙවලම් නිතරම පරීක්ෂා කළ යුතුය. කැඩී ඇති ඒවා ඉවත්කර හෝ නැවත පිළිසකර කර භාවිතයට ගත යුතුය.



공구 사용 시 주변 정리 정돈

මෙවලම් භාවිත කරන විට අවට පිළිවෙලට තබාගත යුතුය

공구를 사용할 장소는 잘 정리되어 있어야 합니다. 공구에 손이나 발을 다치거나 공구가 떨어져서 다칠 수도 있습니다.

මෙවලම් භාවිතාකරන ස්ථානය හොඳින් පිළිවෙලට තබාගත යුතුය. මෙවලම් වල අතපය වැදීම හෝ මෙවලම් වැටී තුවාල වීමටද හැකිය.

보관 සුරක්ෂිතව තබනවා

공구함을 준비하여 종류와 크기별로 공구를 구별하여 보관해야 합니다. 공구를 안전하고 쉽게 사용할 수 있습니다.

මෙවලම් පෙට්ටියක් සකස්කර වර්ගය හා ප්‍රමාණය අනුව වෙන්කර සුරක්ෂිතව තැබිය යුතුය. මෙවලම් ආරක්ෂිතව හා පහසුවෙන් භාවිතා කළ හැකිය.





👂 듣기 대본 ශ්‍රවණ පිටපත

1. **여:** 폐수를 여기에 버리는 거예요? අපද්‍රව්‍ය මෙතන දමනවා ද?
남: 네, 여기가 폐수를 버리는 곳이에요. ඔව්, මෙතන අපද්‍රව්‍ය ඉවත දමන ස්ථානයයි.
2. **여:** 작업장이 더러워요. වැඩකරන තැන අපිරිසිදුයි.
남: 그렇죠? 너무 지저분하네요. ඒක නමො? ගොඩක් අපිළිවෙලයි.
3. **남:** 사다리가 있으면 올라갈 수 있겠네요. ඉනිමගක් තිබෙනවා නම් උඩට යන්න පුළුවන්.
여: 사다리요? 저기에 있네요. ඉනිමගක්ද? මෙතන තියෙනවා.
4. **남:** 지금 뭐 하고 있어요? දැන් මොනවද කරන්නේ?
여: 냄새가 나서 환기하고 있어요. ගඳ නිසා වාතාශ්‍රය ලබාදෙනවා.
5. **남:** 오늘 교육 시간에는 지난주에 이어서 작업장 정리가 왜 필요한지 설명하겠습니다. 우선 정리를 잘하면 안전사고를 예방할 수 있고, 물건의 낭비를 줄일 수 있어요. 그리고 제품을 잘 관리하니 품질도 좋아지고요. 무엇보다 기계를 오랫동안 잘 사용할 수 있어요.

අද ඉගෙන ගන්නා වෙලාවේදී පසුගිය පාඩමට අදාලව වැඩකරන තැන පිළිවෙලට තබාගත යුත්තේ ඇයි කියා විස්තර කරනවා. මුලින්ම පිළිවෙලට තිබෙනවා නම් අනතුරුවලින් වැළකී සිටීමට හැකි අතර හානිදා අපතේ යාම වළක්වාලීමට හැකියි. තවද හානිදා හොඳින් හසුරුවන නිසා ප්‍රමිතියත් ඉහල යනවා. මොනවටත් වඩා උපකරණ දීර්ඝ කාලයක් භාවිත කරන්න පුළුවන්.

정답 1. ② 2. ③ 3. ③ 4. ① 5. ①

확장 연습 තවදුරටත් වන අභ්‍යාස 👂 L-44

1. **대화를 듣고 질문에 알맞은 것을 고르십시오.**
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
남자가 사무실에 가는 이유는 무엇입니까? පිරිමි පුද්ගලයා කාර්යාලයට යන හේතුව කුමක්ද?
 - ① 마스크를 잊어버려서
 - ② 작업장에 먼지가 많아서
 - ③ 사무실에서 일해야 해서
 - ④ 귀마개를 안 가지고 와서

👂 확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. **여:** 바트 씨, 귀마개하고 마스크 가지고 왔지요?
බාත් මහතා, ආරක්ෂිත කන් ආවරණය සහ මුහුණු ආවරණය රැගෙන ආවාද?
남: 오늘 작업은 먼지가 많이 난다고 해서 마스크만 가지고 왔는데요.
අද වැඩ වල දූවිලි ගොඩක් වදින නිසා මුහුණු ආවරණයක් පමණක් රැගෙන ආවා.
여: 여기는 소음이 심해서 귀마개를 꼭 착용해야 해요.
මෙතන අධික ශබ්දය නිසා ආරක්ෂිත කන් ආවරණය පැළඳිය යුතුයි.
남: 몰랐어요. 사무실에 가서 얼른 가지고 올게요.
දැනත් හිටියේ නැහැ. කාර්යාලයට ගිහින් ඉක්මනට අරන් එන්නම්.

정답 1. ④



확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~3] බිංතෙටු ඇතුළු වන අතරතුර, සිත්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. නව වැඩ මෙවලම් වලින් වැඩ කිරීම ඉතා පහසුයි. පෙර භාවිතා කළ දෙයට වඩා ගොඩාස් කුඩා හා සැහැල්ලු නිසා එය හොඳයි.

- ① හුඹ
- ② සෙසු
- ③ වඩා
- ④ හුඹ

2. වැඩ බිමේ යන්ත්‍රය පරණ නිසා නව යන්ත්‍රයකට මාරු කළා. නව යන්ත්‍රය සමඟ වැඩ කිරීම නිසා තවත් ලේසි සහ පහසු වේ.

- ① වැඩ කිරීමේදී
- ② වැඩ කිරීමේදී
- ③ වැඩ කිරීමේදී
- ④ වැඩ කිරීමේදී

3. පින්තාරු කරන වැඩිය කළ පසුව ඊලඟට හොඳින් බිම පිසදැමිය යුතුයි. එසේ නොකරන්නේ නම්, මිනිසුන් යන එන විට ලිස්සා යා පුළුවන්.

- ① කැඩී යාය
- ② කැඩී යාය
- ③ කැඩී යාය
- ④ කැඩී යාය

පිළිතුරු 1. ④ 2. ① 3. ④

විද්‍යා පරීක්ෂණය P-22

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

කොරියානු භාෂාවේ ව්‍යංජන දෙකක් පිළිවෙලින් යෙදෙන විට විවිධ ශබ්ද වෙනස්කම් සිදු වේ. නාසික ශබ්ද 'ㄴ' සහ පුනර්වර්ති 'ㄹ' අක්ෂරය පිළිවෙලින් යෙදෙන අවස්ථාවේදී 'ㄴ + ㄹ', 'ㄹ + ㄴ' මේ දෙආකාරයෙන් කුමක් වුවත් වෙනස්කම් නොමැතිව [ㄹㄴ] ලෙස උච්චාරණය කෙරේ.

- (1) 설날, 오늘날, 일 년
- (2) 신라, 한라산, 천 리
- (3) 컴퓨터는 아주 편리해요.
- (4) 설날에는 떡국을 먹어요.

학습 안내


අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

වැඩ වෙනස්කිරීමට ඉල්ලීම, වැඩ ඉල්ලීම
- 는데요, -기 전에
කෘෂිකර්මය 1 කෘෂිකර්මය 2
කොරියාවේ ගොවිපොලවල්වල සෘතු හතර



대화 1 සංවාදය 1



ලිලි මහත්මිය ගොවිපොළ අයිති නැන්දා සමග කතාකරමින් සිටී. මුලින්ම දෙබස දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

주인 아주머니 리리 씨, 팥이 **챙겼어요?**

ලිලි මහත්මිය, උදැල්ල රැගෙන ආව ද?

리 리 팥이요? 오늘 고구마 캐는 일을 하신다고 해서 호미를 **챙겼는데요.**

උදැල්ලද? අද බතල ගලවනවා කියල කියපු නිසා අත්මුල්ලුවයි රැගෙන ආවේ.

주인 아주머니 오늘 일할 밭은 너무 딱딱해서 호미로 하기 힘들어요. 그리고 팥이로 고구마를 캐 때는 호미로 할 때보다 고구마에 상처가 나기 쉬우니까 조심해야 돼요.

අද වැඩ කරන පාත්තිය ගොඩක් තද නිසා අත් මුල්ලුවෙන් වැඩකරන්න අපසසුයි.

ඒ වගේම උදැල්ලෙන් බතල ගලවනවිට අත් මුල්ලුවෙන් ගලවනවට වඩා බතල වලට තුවාල වෙන්න පුළුවන් නිසා ප්‍රවේසම් විය යුතුයි.

리 리 그렇군요. 그럼 참고에 가서 **얼른** 가지고 올게요.

එහෙමද එහෙනම් ගබඩාවට ඉක්මනට ගිහිල්ල අරගෙන එන්නම්.

챙기다 සදානම් කරනවා

- 시험을 보러 갈 때에는 신분증을 챙겨야 해요.
විභාගයට යනවනම් හැඳුනුම්පත් සදානම් කරගත යුතුය.
- 부모님이 집에 안 계시면 제가 동생들을 챙깁니다.
දෙමාපියන් ගෙදර නැතිවිට මම මල්ලිව බලාගන්නවා.

얼른 ඉක්මනට

- 라면은 식기 전에 얼른 먹어야 맛있어요.
රාමියෝන් සිතල වීමට පෙර අභාරයට ගන්නවානම් රසවත්.
- 시험을 볼 때에는 한국어가 얼른 생각이 나지 않아요.
විභාගය ලියනවිට ඉක්මනට කොරියන් භාෂාව මතක් වෙන්නේ නැහැ.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 리리 씨는 오늘 무슨 일을 할 거예요? ලිලි මහත්මිය අද මොනවද කරන්නේ?
2. 리리 씨는 왜 참고에 가려고 해요? ලිලි මහත්මිය ඇයි ගබඩාවට යන්න හදන්නේ?

정답 1. 고구마 캐는 일을 할 거예요. 2. 팥이를 가지러 참고에 가려고 해요.



어휘 1 වචන මාලාව 1


නෞ 1 කෘෂිකර්මය 1



කෘෂිකර්මයට සම්බන්ධ කුමන යෙදුම් තිබේදැයි සොයා බලමු ද?



න
කුඹුර



බෑ
පාත්තිය



නෞ
ගොවිපොළ



ආචාර්ය
පළතුරු වත්ත



විද්‍යාගාර
හරිතාගාර



නෑ
දැකැත්ත



හෞ
අත් මුල්ලුව



ආචාර්ය
උදැල්ල



ආචාර්ය
ගල්කටුව



ෂෑ
සවල



මෞ
අත් සවල



ආචාර්ය
රේක්කය



ෂෑ
මුල්ලුව



හෞ
බටය



මෞ
පැළ වලට වතුරදමන බාල්දිය



ආචාර්ය
බිජ තැටිය



නෞ
කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසිනය



ආචාර්ය
අත් ට්‍රැක්ටරය



මෞ
පැළ සිටවන යන්ත්‍රය



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ගැටලුව විසඳීමට උත්සහ කරන්න.

1. සාදන බවට දැනගත් වචන මාලාව දෙස නොබලා ගැටලුව විසඳීමට උත්සහ කරන්න.

①		②		③		④		⑤	
	●		●		●		●		●
	●		●		●		●		●
Ⓐ	මෞ	Ⓒ	ෂෑ	Ⓓ	ආචාර්ය	Ⓔ	ආචාර්ය	Ⓚ	නෑ

පිටු ① ② ③ ④ ⑤ ⑥



ලිල මහත්මිය ගොවිපොළ අයිති නැන්දා සමග කතාකරමින් සිටී. මුලින්ම දෙබස දෙවරක් අසා නැවත කියන්න.

주인 아주머니 오늘 고생 많았어요. 내일은 밭에 비료를 뿌릴 거니까 준비 좀 해 줘요.

අද ගොඩක් මහින්සි වුනා. හෙට පාත්තිවලට පොහොර දමන්න සුදානම් කර තබන්න.

별써 මෙව්වර ඉක්මනට

- 별써 금요일이에요. මෙව්වර ඉක්මනට සිකුරාදා වෙලානේ?
- 회의 준비를 별써 다 했어요? සමිතියට සියල්ල සුදානම් කර අවසන්ද?

리 리

비료요? 모종은 다음 주에 심을 건데 **별써** 비료를 뿌려요?

පොහොර ද? බීජ පැළ ලබන සතියේ සිටවනවා. ඒත් පොහොර දමනවා ද?

쯤 ටිකක් පමණ

- 일주일쯤 후에 다시 연락을 주세요. සතියකට පමණ පසු නැවත කතා කරන්නම.
- 내일 2시쯤 만날까요? හෙට දෙකට විනර හමුවෙමුද?

주인 아주머니 모종을 **심기 전에** 뿌려야 돼요. 비료를 먼저 뿌리고 **일주일쯤** 지난 후에 심어야 모종이 잘 자라거든요.

බීජ පැළ සිටවීමට පෙර පොහොර දැමිය යුතුය. මුලින් පොහොර දමා සතියක් පමණ ගිය පසු සිටවූ විට පැළ හොඳින් හැදෙනවා.

리 리

아, 그렇군요. 제가 들어가서 내일 쓸 비료 잘 챙겨 놓을게요.

ආ, එහෙමනේ. මම හෙට දමන පොහොර සුදානම් කර තබන්නම.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 언제 비료를 뿌리려고 해요? කවදද පොහොර ඉසින්තේ?
2. 모종은 언제 심으려고 해요? කවදද පැළ සිටුවන්නේ?

정답 1. 내일 뿌리려고 해요. 2. 다음 주에 심으려고 해요.

Tip 곡류 **ධාන්‍ය වර්ග**



벼



보리



밀



콩




කෘෂිකර්මය හා සම්බන්ධ කුමන යෙදුම් තිබේද? එක්ව සොයා බලමුද?




키우다/기르다/재배하다
පැලකරනවා/වචනවා
/වගාකරනවා



거두다/수확하다
ගොයම් කපනවා
/අස්වනු නෙලනවා




따다
ගසෙන් කඩනවා



캐다
හාරනවා



비료를 뿌리다
පොහොර ඉසිනවා



씨앗을 뿌리다
බීජ ඉසිනවා



모종을 심다
පැළ සිටවනවා




물을 주다
වතුර දානවා




거름을 주다
පොහොර යොදනවා



잡초를 뽑다
වල් පැළෑටි
ගලවනවා



벌레를 잡다
කෘෂිත් අල්ලනවා






농약을 치다
කෘෂි රසායනික ද්‍රව්‍ය
යොදනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ගැටලුව විසඳීමට උත්සාහ කරන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



- 보기
- 씨앗을 뿌리다
 - 물을 주다
 - 거름을 주다
 - 잡초를 뽑다
 - 캐다

정답 1) 씨앗을 뿌리다 2) 물을 주다 3) 거름을 주다 4) 잡초를 뽑다 5) 캐다



'-기 전에' යන්න ක්‍රියා පදයක් සමඟ සම්බන්ධ වී ඉදිරියේ තිබෙන ක්‍රියාවට වඩා පිටුපස ක්‍රියාව මූලින් සිදුවීම අදහස් කිරීමේදී භාවිතා වේ. ක්‍රියා පදයේ ක්‍රියාප්‍රකාශයේ අග හල් කිරීමක් තිබුණත් නොතිබුණත් එකම ලෙස '-기 전에' හා සම්බන්ධ කර ලියනු ලැබේ.

- 비닐을 덮기 전에 거름을 먼저 주세요. ජලාස්ථික් උරවලින් ආවරණය කිරීමට පෙර පෝර මූලින් දෙන්න.
- 가: 한국에 오기 전에 인도네시아에서 무슨 일을 했어요?
කොරියාවට එන්න කලින් ශ්‍රී ලංකාවේදී මොනවද කළේ?
나: 무역 회사에 다녔어요. වෙළෙඳ සමාගමක වැඩ කලා.



비교해 보세요 සංසන්දනය කර බලන්න

✓ '-기 전에' හා '-(으)ㄴ 후에'

'-기 전에' පසුව පවසන දෙය ඉදිරියේ පවසන දෙයට කලින් සිදුවන විට භාවිතා කරයි '-(으)ㄴ 후에' මූලින් පවසන දෙය පසුව පවසන දෙයට කලින් සිදුවන විට භාවිතා කරයි.


- 모종을 심기 전에 비료를 뿌려요. පැළ සිටුවීමට පෙර පොහොර ඉසිනවා.
- 비료를 뿌린 후에 모종을 심어요. පොහොර ඉසීමෙන් පසුව පැළ සිටුවනවා.




'-기 전에' අවබෝධ වුනාද? එසේනම් හිස්තැනට ගැලපෙන යෙදුම ලියා දෙබස සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-기 전에'를 사용해서 대화를 완성하세요.

පින්තූරය දෙස බලා '-기 전에' භාවිතා කර දෙබස සම්පූර්ණ කරන්න.



가: 토마토를 딸까요? තක්කාලි කඩමුද?
나: 아니요, _____.



가: 물을 줄까요? වතුර දාමුද?
나: 아니요, _____.

정답 1) 토마토를 따기 전에 농약을 치세요 2) 물을 주기 전에 잡초를 뽑으세요



유용한 표현 වැදගත් විය හැකි ප්‍රකාශන

익숙해졌어요. පුරුදු වුනා.


가: 한국에서 생활하는 게 힘들지요? කොරියාවේ ජීවත්වෙන එක අමාරුයි නේද?
나: 처음에는 힘들었는데 이제 익숙해졌어요. මූලින්ම අමාරු වුනත් පසුව පුරුදු වුණා.



작업을 요구할 때는 어떻게 이야기해야 할까요? <보기>처럼 말해 보세요.

වැඩ ඉල්ලනවිට කෙසේ කලයුතුද? උදාහරණයේ දැක්වෙන ආකාරයට කතාකරන්න.


보기




잡초를 뽑아야 하는데,
지금 할 수 있어요?
වල් පැලැටි ගලවන්න ඕනේ!
දැන් කරන්න පුලුවන්ද?



1)




벌레를 잡다



2)




물을 주다



3)




거름을 주다



4)



씨앗을 뿌리다



정답 1) 벌레를 잡아야 하는데요. 지금 할 수 있어요? 2) 물을 줘야 하는데요. 지금 할 수 있어요?
3) 거름을 줘야 하는데요. 지금 할 수 있어요? 4) 씨앗을 뿌려야 하는데요. 지금 할 수 있어요?



한국 농촌의 사계절

කොරියාවේ ගොවිපොළවල් වල සෘතු භතර

봄 වසන්ත කාලය

농사를 지을 준비를 합니다. 비료를 뿌리고 밭을 갈아 씨를 뿌리거나 모종을 심을 준비를 합니다. 토마토, 가지, 오이, 호박, 고추 등을 심습니다.

ගොවිතැන් කරන්න සුදානම් වෙනවා. පොහොර ඉස පාත්ති සකසා බීජ වැපිරීම හෝ පැළ සිටුවීම සිදුකරයි. තක්කාලි, වම්බලු, රාබු, වට්ටක්කා මිරිස් වැනි එළවලු සිටවයි.



여름 ගිම්හාන කාලය

봄에 심은 채소 등을 수확합니다. 논에 농약을 뿌리고 잡초를 뽑는 작업을 계속 해야 합니다. 밭에 당근, 양파, 파 등을 심고 키웁니다. 또한 겨울철 김장에 필요한 배추도 심습니다.

ගිම්හාන කාලයට අස්වනු නෙලනවා. කුඹුරුවලට බෙහෙත් ඉසීම හා වල් පැළෑටි ගැලවීම දිගටම සිදුකල යුතුය. පාත්තිවල කැරට්, එෂු, ලික්ස් වැනි එළවළු වගා කරනවා. තවද කිම්චි සැදීමට අවශ්‍ය ගෝවාන් සිටවනවා.

가을 සරත් කාලය

가을은 수확의 계절입니다. 여름철에 잘 키운 채소와 벼를 거둡니다.

සරත් කාලයට අස්වනු නෙලනවා. ගිම්හාන කාලයට සිටවූ එළවළු හා ගොයම් කපනවා.



겨울 සීත කාලය

1년 동안 사용한 농기구를 수리하고 다음 해 농사를 계획합니다. 겨울에도 비닐하우스에서 여러 가지 채소와 과일을 재배합니다.

වසරක් පුරාවට භාවිතා කල ගොවි උපකරණ පිළිසකර කර අලුත් වසරට සැලසුම් කරනවා. සීත කාලයට හරිතාගාර තුළ එළවළු හා පළතුරු වගා කරනවා.



අංක 1 හා 2 පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. සවන්දීමට පෙර පින්තූර හොඳින් බලන්න.

[1~2] 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



1. 이것은 무엇입니까? මේක මොකක්ද?



- ①
- ②
- ③
- ④

2. 이 사람은 무엇을 합니까? මෙම පුද්ගලයා මෙතවාද කරන්නේ?



- ①
- ②
- ③
- ④



අංක 3 දෙබසට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයකි. අංක 4 හා 5 එකම දෙබසට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ.

3. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

여자는 이제 무엇을 할 것입니까? දැන් කාන්තාව කුමක් කිරීමටද සැරසෙන්නේ?

- ① 밭에 물을 줄 것입니다.
- ② 잡초를 뽑을 것입니다.
- ③ 호스를 가지고 올 것입니다.
- ④ 아주머니를 기다릴 것입니다.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 내일 남자가 작업해야 하는 장소는 어디입니까?

හෙට පිරිමි පුද්ගලයා වැඩ කළයුතු ස්ථානය කුමක්ද?

- ① 논
- ② 밭
- ③ 논과 밭
- ④ 과수원

5. 내일 해야 할 작업이 아닌 것은 무엇입니까? හෙට නොකළයුතු වැඩස කුමක්ද?

- ①
- ②
- ③
- ④



듣기 대본 듣기 연습

1. ① 여: 경운기입니다. අත් ඉක්වරයයි. ② 여: 손수레입니다. අත් කරත්තයයි.
 ③ 여: 콤바인입니다. පැළ සිටුවන යන්ත්‍රයයි. ④ 여: 트랙터입니다. ඉක්වරයයි.
2. ① 남: 거름을 주고 있습니다. පොහොර යොදමින් සිටී.
 ② 남: 농약을 치고 있습니다. කෘෂි රසායනික ද්‍රව්‍යය ඉසිමින් සිටී.
 ③ 남: 모종을 심고 있습니다. පැළ සිටුවමින් සිටී.
 ④ 남: 벌레를 잡고 있습니다. කෘෂි අල්ලමින් සිටී.
3. 여: 밭에 물을 좀 줘야 하는데요. 창고에 호스가 없네요.
 පාත්තියට වතුර පළතුරු දමන්න ඕනේ. ගබඩාවේ බටය නැහැනේ.
 남: 아, 조금 전에 아주머니가 과수원에 물을 주려고 가지고 갔어요.
 ටිකකට? කලින් නැන්දා වත්තට වතුර දාන්න කියල අරගෙන ගියා.
 여: 그래요? 그럼, 물 주기 전에 밭에 잡초 좀 뽑을게요.
 එහෙමද එහෙමම වතුර දාන්න කලින් වල්පැලැටි ගලවන්නම.
- 4-5. 남: 내일은 무슨 일을 해야 해요? හෙට මොනවද කරන්නේ.
 여: 눈에 농약을 좀 쳐 주세요. කුඹුරට කෘෂි රසායන ද්‍රව්‍ය ටිකක් දමන්න.
 남: 네, 그럴게요. 그건 오전에 끝낼 수 있을 거 같은데, 오후에는 고구마 밭에 가서 거름을 좀 줄까요?
 ඔව්, එහෙම කරන්නම. ඒක උදේට ඉවරකරන්න පුළුවන් වගේ නිසා, හවසට බතල පාත්තියට පොහොර ටිකක් දමන්නද?
 여: 며칠 전에 줬으니까 거름은 안 줘도 되고요, 대신 물을 좀 주세요. 그리고 요새 벌레가 많아진 거 같은데 벌레도 좀 잡아 주고요.
 ටික දවසකට කලින් පොහොර දුන්න නිසා නොදැම්මාට කමක් නැහැ. ඒ වෙනුවට වතුර ටිකක් දමන්න. ඒ වගේම මේ දවස්වල කෘෂි වැඩිවෙලා වගේ නිසා කෘෂිත්ව අල්ලන්න.

정답 1. ③ 2. ③ 3. ② 4. ③ 5. ②

확장 연습 තවදුරටත් වන අභ්‍යාස **L-45**

1. 다음을 듣고 이어지는 말로 알맞은 것을 고르십시오.
 පහත සඳහන් දේවලට සවන් දී මිලගට සිදුවිය හැකි නිවැරදි දේ තෝරා ගන්න.
- | | |
|-----------------|------------------|
| ① 고구마를 많이 심었어요. | ② 어제 줬으니까 괜찮아요. |
| ③ 고구마를 심도록 하세요. | ④ 어제 거름을 많이 샀어요. |

확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස හුචණ පිටපත

1. 남: 고구마 밭에 거름을 좀 줄까요? බතල පාත්තියට පොහොර ටිකක් දාන්නද?

정답 1. ②

더 신경 쓰도록 하자

한번 호닥도 아물디안나스 오요미 කරමු

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

ප්‍රශ්නයට හේතුව සෙවීම විසඳන ආකාරය පැවසීම


- 도록 하다, -게 되다

පශු සම්පත් කර්මාන්තය ධීවර කර්මාන්තය

පශු සම්පත් කර්මාන්තය හා ධීවර කර්මාන්තයේදී කරන වැඩ



대화 1 සංවාදය 1



පහත දැක්වෙන්නේ සුපිකා මහත්මිය හා ගොවිපොළ අයිති වයසක මාමා අතර ඇතිවූ දෙබසකි. මුලින්ම සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

주인 아저씨 이걸 어쩌지. 수피카, 지난번에 바꾼 사료 말이야. 소한테 잘 안 맞는 것 같아.

මේකට මොකද කරන්නේ. සුපිකා, ගියවර මාරුකළ සත්ව කෑමනේ. ගවයින්ට ගැලපෙන්නේ නැහැ වගේ.

수피카

그래요? 농협중앙회에서 좋은 거 나왔다고 해서 바꾸신 거잖아요.

එහෙමද? ජාතික කෘෂිකර්ම සමුපකාර සමිතිය මගින් හොඳ සත්ව ආහාර වර්ගයක් ලැබුණා කියලා කියපු නිසා මාරු කළේ.

주인 아저씨 추천하길래 믿고 한번 써 봤는데..... . 오늘은

배까지 이렇게 불룩해지고 가스도 많이 찬 것 같아.

අනුමත කරපු නිසා එක්වරක් අරගෙන බැලුවත්.....

අද මේ වගේ බඩත් පුරවල දාලා ගැසුත් ගොඩාක් තියනවා වගේ.

수피카

그럼, 어떻게 하죠? එහෙනම් මොකද කරන්නේ?

주인 아저씨 우선 아무 것도 먹이지 말고 수의사부터 불러야겠어.

그리고 앞으로는 더 신경 쓰도록 하자.

සොළු ගොවියාට ගොඩාක් හිතවුණවා වගේ, හූ.

මුලින්ම කිසිම දෙයක් කන්න දෙන්නේ නැතුව තියලා

පශු වෛද්‍යවරයාව කැඳවන්න ඕනේ. ඉදිරියේදී මීට වඩා

අවදානයෙන් අවධානය යොමු කළොට්ට. ගවයින්ට ගොඩාක් අමාරුයි වගේ.

맞다 (ගැලපෙනවා)

NOI/가 NOE/에게(한테) 맞다
යම්කිසි දෙයකට ගැලපෙනවා

- 새로 산 신발이 발에 안 맞아서 다른 신발로 바꿨어요.
අලුතින් ගත් පාවහන් කකුලට ගැලපෙන්නේ නැති නිසා වෙනත් පාවහන් වලට මාරු කලා.

신경(을) 쓰다

අවදානය යොමු කරනවා

- 가: 이반 씨, 감기는 좀 어때요?
ඉවත්, මහතා හෙම්බිරිස්සාව අඩුද?

나: 많이 나아졌어요. 신경 써 줘서 고마워요.
ගොඩක් අඩුයි. අවධානය යොමු කලාට ස්තූතියි.



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 아저씨는 사료를 왜 바꿨어요? මාමා ඇයි සත්ව කෑම මාරු කළේ?
2. 왜 수의사를 부르려고 해요? පශු වෛද්‍යවරයාව කැඳවන්නේ?

정답 1. 농협중앙회에서 추천해서 바꿨어요. 2. 소에게 문제가 생겨서 수의사를 부르려고 해요.



어휘 1 වචන මාලාව 1

축산업 පශු සම්පත් කර්මාන්තය



පහත දැක්වෙන්නේ පශු සම්පත් කර්මාන්තයට සම්බන්ධ විවිධ යෙදුම් වේ. කුමන යෙදුම් තිබේදැයි බලමු.



돼지
උෞරා



소
ගවයා



닭
කුකුළා



양
බැටළුවා



오리
කාරාවා



말
අශ්වයා



토끼
හාවා



양돈
උෞරු කොටුව



양우
ගව ගාල



양계
කුකුල් කොටුව



축사
සත්ව මඩුව



사료/먹이
සත්ව ආහාර




건초
පිදුරු



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ගැටලුව විසඳීමට උත්සාහ කරන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



보기

돼지

닭

소

축사

건초

정답 1) 닭 2) 소 3) 축사 4) 돼지 5) 건초



ක්‍රියා පදයකට සම්බන්ධ කර වෙනත් පුද්ගලයෙකුට යම් ක්‍රියාවක් කිරීමට සැලැස්වීම හෝ වැඩ කිරීමට නියම කරන අවස්ථා වලදී බෝහෝ විට භාවිතා වේ. එම විධානයට ප්‍රතිචාර දැක්වීම සඳහාත් මෙම ව්‍යාකරණය යොදා ගත හැකිය.

- 가: 먼저 먼저부터 **다도록 하세요.** මුලින් දැවිලි වල ඉඳලා පිය දමන්න.
- 나: 그럼 창문을 좀 열게요. එහෙනම් ජනේලය විකක් අරින්නම්.
- 가: 중요한 시험이니까 열심히 **준비하도록 하세요.** වැදගත් විභාගයක් නිසා මහන්සි වෙලා සුදානම් වෙන්න.
- 나: 네, 최선을 **다하도록 할게요.** හොඳයි. මට හැකි උපරිමයෙන් කරන්නම්.



'-도록 하다' අවබෝධ වුනාද එහෙමනම් මෙම යෙදුම යොදා දෙබස සම්පූර්ණ කරන්න.

2. '-도록 하다'를 사용해서 대화를 완성하세요. '-도록 하다' යොදා දෙබස සම්පූර්ණ කරන්න.

- 1) 가: 사장님, 오늘 아침에는 어떤 일을 하면 돼요? ප්‍රධානී තුමා අද උදේ මොනවද කරන්න තියෙන්නේ?
나: _____ . [축사를 청소하다 සත්ව ගොවිපොළ පිරිසිදු කරනවා]
- 2) 가: 건초는 잘 챙겨 두었지요? පිදුරු අරන් තිබ්බාද?
나: _____ . [바로 확인하다 දැන්මම පරීක්ෂා කරනවා]
- 3) 가: 축사에 가서 _____ . [소 먹이를 주다 ගවයින්ට කෑම දෙනවා]
나: 네, 창고에 가서 사료 가져올게요. ඔව්, ගබඩාවට ගිහිල්ල සත්ව කෑම අරගෙන එන්නම්.

정답 1) 축사를 청소하도록 하세요 2) 바로 확인하도록 하겠습니다 3) 소 먹이를 주도록 하세요



තව විකක් ඉගෙන ගෙන බලමුද? '-도록 하다' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

1. 가: 내일 몇 시에 출발해요? හෙට කීයටද පිටත් වෙන්නේ?
나: 6시에 출발하니까 _____ . හයට පිටත් වෙන නිසා ප්‍රමාද නොවන්න වග බලාගන්න.
2. 가: 부탁한 보고서는 어떻게 됐어요? ඉල්ලපු වාර්තාව ලැස්තිද?
나: 지금 하고 있는데 저녁까지 _____ . දැන් කරගෙන යන ගමන් හවස් වෙද්දී ඉවර කරන්නම්.
3. 가: 올해는 담배를 _____ . මේ වසරේදී නම් දුම්වැටි පානය නවත් වන්න.
나: 네, 꼭 끊을게요. ඔව් ඔව් අනිවාර්යයෙන්ම නවත්වනවා.
4. 가: 작업장이 좀 지저분한데 청소 좀 해 주세요. වැඩපොළ විකක් අපිලිවෙල නිසා පිරිසිදු කරන්න.
나: 네, 이 일만 끝내고 _____ . මේ, වැඩය අවසන් වී පිරිසිදු කරන්නම්.

정답 1. 늦지 않도록 하세요 2. 끝내도록 할게요 3. 끊도록 하세요 4. 청소하도록 할게요



සීවර කර්මාන්තයට සම්බන්ධ කුමන වචන මොනවාදැයි දැන ගනිමුද?



그물
දැල



통발
උගල



집어등
ඇමට භාවිතාකරන විදුලි බුබුළු



양망기
දැල් අදින යන්ත්‍ර



밧줄
ලණු



쇠사슬
දම්වැල



고리
කොක්ක




닻
නැගුරම



도르래
කප්පිය



뜰채
ගොටුව



낚시 바늘
බිලි කොකු



부자/부표
බෝයාව



바늘대
දැල් වියන ඉදිකටු



수중 펌프
වතුර යට භාවිතා කළහැකි පොම්ප



수경
පිහිනුම් කන්නාඩිය



갈퀴
අත් රේක්කය



스티로폼 상자
සාජුෆෝරම් පෙට්ටි



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමුද?

1. 사진을 보고 알맞은 말을 연결하세요. පින්තූරය දෙස බලා ගැලපෙන වචනය යාකරන්න.

①



②



③



④



⑤



㉠

닻

㉡

통발

㉢

부표

㉤

양망기

㉥

집어등

정답 ①㉡ ②㉢ ③㉤ ④㉠ ⑤㉥



ක්‍රියා පදයකට සම්බන්ධ කර බාහිරින් පැමිණෙන බලපෑමක් නිසාවෙන් යම් සිදුවීමක් සිදුවීම හෝ යම් දෙයක වෙනස් වීමක් දැක්වීම සඳහා භාවිතා කෙරේ.

- 가: 날씨 때문에 오늘도 작업을 못 하게 되었어. (කාලගුණය නිසා අදත් වැඩේ කරගන්න බැරිවුනා.)
나: 큰일이다. 내일은 좋아질까? (මාර වැඩේ. හෙට හොඳවෙයිද?)
- 가: 아삼카 씨는 한국 음식을 잘 먹네요. (අසංක මහත්තයා කොරියන් කෑම හොඳට කනවනේ.)
나: 처음에는 못 먹었는데 몇 달 지나니까 잘 먹게 되었어요. (මුලින් නම් කන්න බැරුව හිටියට මාස කිහිපයකට පස්සේ හොඳට කන්න පුළුවන් වුනා.)



비교해 보세요. සංසන්දනය කර බලන්න

✓ '-게 되다' හා '-아지다/어지다'

'-게 되다' හා '-아지다/어지다' යන දෙකම වෙනසක් දක්වන නමුත් '-게 되다' යොදන විට වෙනස මගින් ඇතිවූ ප්‍රතිඵලයට ප්‍රමුඛත්වයක් දෙයි. '-아지다/어지다' වෙනස්වන ක්‍රියාවලියට ප්‍රමුඛත්වයක් දෙනවිට යෙදේ. '-게 되다' බහුලව ක්‍රියා පද සමඟ යෙදෙන අතර '-아지다/어지다' ක්‍රියා විශේෂණ සමඟ බහුලව යෙදේ.


- 날씨가 추워졌어요.
날씨가 추워서 일을 못 하게 되었어요. (O) · 날씨가 춥게 되었어요. (X)




'-게 되다' අවබෝධ වුනාද? එසේනම් මෙම යෙදුම භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කර බලන්න.

2. 그림을 보고 '-게 되다'를 사용해서 문장을 완성하세요.

තව ටිකක් ඉගෙන ගෙන බලමුද? '-게 되다' භාවිතාකර වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 

낚시를 잘 못 했는데 _____.
මාළු අල්ලීම හොඳට කරන්න බැරිවුනත් නිතරම මාළු අල්ලන්න ගිහිල්ල දැන් හොඳට පුළුවන්.
- 

날씨가 너무 안 좋아서 _____.
කාලගුණය හොඳ නැති නිසා බෝට්ටුවට නගින්න බැරි වුනා.

정답 1) 자주 해서 지금은 잘하게 됐어요 2) 배를 못 타게 됐어요



තව ටිකක් ඉගෙනගෙන බලමුද? '-게 되다' භාවිතාකර වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 한국에 처음 왔을 때는 한국어를 잘 못했어요. 하지만 지금은 한국 사람과 자주 얘기해서 _____.
කොරියාවට මුලින්ම පැමිණෙන විට කොරියන් භාෂාව හොඳට කතාකරන්න බැහැ. නමුත් දැන් කොරියන් ජාතිකයන් සමඟ නිතර කතාකරන නිසා හොඳට කතාකරන තත්වයට පත් වුනා.
- 고향에 살 때는 요리를 못했어요. 하지만 지금은 요리를 자주 해서 _____.
ගමේ ඉන්නා විටනම් කෑම පිසින්න බැහැ. නමුත් දැන් කෑම නිතරම උයන නිසා හොඳට උයන්න පුළුවන්.
- 우리 회사가 이사를 했어요. 그래서 저도 회사 근처로 _____.
අපේ සමාගම වෙනත් තැනකට අරගෙන යනවා. එමනිසා මමත් සමාගම කීට්ටුවට ගෙවල් මාරු කලා.

정답 1. 잘하게 됐어요 2. 잘하게 됐어요 3. 이사하게 됐어요



문제가 생겼을 때는 어떻게 해결하면 좋을까요? <보기>처럼 말해 보세요.

ප්‍රශ්නයක් ඇතිවන විට කෙසේ විසඳනවා නම් හොඳද? උදාහරණයේ දැක්වෙන අන්දමට කතා කරන්න.

보기 උදාහරණය




그물이 엉키다, 그물을 풀다
දැල අවුල් වෙනවා,
දැල ලිහනවා

그물이 모두 엉켜 있으니
어서 그물을 풀도록 하세요.
දැල හොඳටම අවුල්වෙලා හින්දා
ඉක්මනට දැල ලිහන්න.




1) 

돼지가 먹이를 기다리다, 사료를 주다
උගරන් කෑම දෙනතුරු බලා සිටිනවා,
සත්වයින්ට කෑම දෙනවා




2) 

축사가 더럽다, 분뇨를 치우다
සත්ව මඩුව අපිරිසිදුයි, ගොම ඉවත් කරන්න



3) 

양망기가 고장나다, 수리하다
දැල් අදින යන්ත්‍රය කැඩෙනවා,
අලුත්වැඩියා කරනවා



정답 1) 돼지가 먹이를 기다리니까 사료를 주도록 하세요.
2) 축사가 더러우니까 분뇨를 치우도록 하세요.
3) 양망기가 고장이 났으니까 수리하도록 하세요.



축산업과 어업 현장의 직업

පශු සම්පත් කර්මාන්ත හා ධීවර කර්මාන්ත වල සිදුකරන වැඩ

축산업 **පශු සම්පත් කර්මාන්ත**



사료 배합기 සත්ව ආහාර මිශ්‍ර කරන උපකරණය
사료 배합기에 사료를 투입합니다.
 සත්ව ආහාර මිශ්‍ර කරන උපකරණයට සත්ව ආහාර එකතුකරන්න.



스키드로더 පැටවුම් යන්ත්‍රය
 스키드로더로 폐기물을 치웁니다.
 පැටවුම් යන්ත්‍රයෙන් අපද්‍රව්‍ය ඉවත් කරනවා.



축사 සත්ව මඩුව
 축사 지붕을 점검하거나 수리합니다.
 සත්ව මඩුවේ වහලය පරීක්ෂාකර බලනවා හෝ අලුත් වැඩියා කරනවා.



분뇨 탱크 සත්ව අපද්‍රව්‍ය ටැංකිය
 분뇨 탱크를 조작합니다.
 සත්ව අපද්‍රව්‍ය ටැංකිය හසුරුවනවා.

어업 **ධීවර කර්මාන්තය**



배를 타고 바다에 나가 물고기를 잡습니다.
 බෝට්ටුවෙන් මුහුදට ගොස් මාළු අල්ලනවා.



갯벌에서 조개나 낙지, 굴 등을 캐니다.
 මඩ සහිත බිම්වලින් බෙල්ලන් බුවල්ලන් සිප්පි වැනිදේ භාරා එලියට ගන්නවා.



양식장에서 물고기를 길러서 팝니다.
 මාළු කොටු වල මාළුන් ඇතිකර විකුනනවා.



염전을 만들어 소금을 생산합니다.
 ලුණු ලියදී වලින් ලුණු සාදනවා.



අංක එක සහ දෙක වාක්‍යයට සවන් දී ගැලපෙන පින්තූර තෝරන ප්‍රශ්නය වේx හොඳින්. අසා ගැලපෙන පින්තූරය තෝරන්න.

[1~2] 그림을 보고 알맞은 것을 고르십시오.

පින්තූරයට ගැලපෙන යෙදුම තෝරන්න.



1.



①

②

③

④

2.



①

②

③

④



අංක 3 හා 4 ප්‍රශ්නයට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. අංක 5 කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. දෙබසට සවන්දීමට පෙර උදාහරණයේ අන්තර්ගතය.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오. ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

3. ① 오리를 기르고 있어요.
③ 오리 농장에 가 볼까요?

② 토끼를 본 적이 있어요.
④ 토끼 먹이를 사러 왔어요.

4. ① 어제 갈았어요.
③ 내일 갈 거지요?

② 안 갈게 됐어요.
④ 빨리 갈도록 할게요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.
කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

남자는 무엇을 확인하려고 합니까? පිරිමි පුද්ගලයා කුමක් පරීක්ෂා කිරීමට සුදානම් වන්නේද?

- ① 그물
- ② 통발
- ③ 양망기
- ④ 집어등



듣기 대본 ගවයන් ඇතිකරනවා

1. ① **여:** 소를 길러요. ගවයන් ඇතිකරනවා. ② **여:** 양을 길러요. බැටළුවන් ඇතිකරනවා.
 ③ **여:** 닭을 길러요. කුකුළන් ඇතිකරනවා. ④ **여:** 돼지를 길러요. උෟරන් ඇතිකරනවා.
2. ① **여:** 어선을 준비해요. ධීවර බෝට්ටුව සුදානම් කරනවා.
 ② **여:** 갈퀴를 준비해요. අත් රේක්කය සුදානම් කරනවා.
 ③ **여:** 통발을 준비해요. උතුල් සුදානම් කරනවා.
 ④ **여:** 그물을 준비해요. දැල සුදානම් කරනවා.
3. **남:** 수피카 씨는 농장에서 어떤 일을 해요? සුපිකා මහත්මිය ගොවිපොළේදී කරන වැඩ මොනවද?
4. **남:** 집어등이 좀 어두운 것 같네요. ගැමට භාවිත කරන විදුලි බුබුළු කළුවරයි වගේ. මාරුකරන්න ඕනේ.
 여: 어제 작업할 때 보니까 양망기가 잘 돌아가지 않던데.....
 ඊයේ වැඩ කරනවිට දැක්කේ දැල් අදින යන්ත්‍රය හොඳට වැඩ කළේ නැහැ.....
 남: 안 그래도 수리 맡겼으니까 곧 고칠 거예요. 그리고 오늘은 멀리 안 나갈 거니까 괜찮아요.
 එහෙම නොවුනත් හදන්න කියල දන්න නිසා හදාවි. ඒ වගේම අද වැඩ ඇතකට යන්නේ නැති නිසා කමක් නැහැ. දැල් පැටලිලා නියතවද කියා පමණක් පරීක්ෂා කර බලමු.

정답 1. ① 2. ④ 3. ① 4. ④ 5. ①

확장 연습 වැඩිදුර අභ්‍යාස L-46

1. **대화를 듣고 질문에 알맞은 것을 고르십시오.**
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
여자가 창고에 가는 이유는 무엇입니까? කාන්තාව ගබඩාවට යන හේතුව කුමක්ද?
 - ① 사료를 챙겨 오려고 ② 창고를 치워 놓으려고
 - ③ 분뇨를 처리해 두려고 ④ 건초의 상태를 알아보려고

확장 연습 듣기 대본 වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. **남:** 리리 씨, 어제 축사 청소하고 퇴근했지요?
ලිලි මහත්මිය, ඊයේ වැඩ නිම කළේ ගව මඩුව පිරිසිදු කරලා ඉවරවෙලා නේද?
여: 네, 깨끗이 청소하고 분뇨도 다 처리했어요. ඔව්, පිරිසිදුව අස් පස් කර ගොම පොහොරද අයින් කලා. අද කුමන වැඩයද කළ යුත්තේ?

남: 우선 소한테 먹이를 주세요. පළමුව ගවයන්ට ආහාර දීම කරන්න. ආ, ගියවර ගෙනා පිදුරු හොඳින් වියළිණාද නම් දන්නේ නැහැ.

여: 얼른 먹이부터 주고 나서 창고에 가서 건초를 확인해 볼게요.
ඉක්මනට ගවයන්ට ආහාර සපයා දී, ගබඩා වලට ගිහින් පිදුරු පිරික්සන්නම්.

정답 1. ④



EPS-TOPIK 읽기 கියவීම EPS-TOPIK



අංක 1 සිට අංක 2 පින්තූර බලා නිවැරදි වාක්‍යය තෝරන ප්‍රශ්න වේ. උදාහරණය හොඳින් කියවා පින්තූරයට ගැලපෙන නිවැරදි පිළිතුර තෝරන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오. පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1.



- ① 부표예요.
- ③ 수경이에요.

- ② 어선이에요.
- ④ 바늘대예요.

2.



- ① 사료를 주도록 하세요.
- ③ 돼지를 기르도록 하세요.

- ② 먹이를 버리도록 하세요.
- ④ 분노를 치우도록 하세요.



අංක 3 සිට අංක 4 දක්වා හිස්තැනට යෙදෙන නිවැරදි වචනය තෝරන ප්‍රශ්න වේ. හොඳින් කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 단어를 고르십시오. හිස්තැනට යෙදෙන වඩාත් නිවැරදි වචනය තෝරන්න.

3.

이 동네에는 소를 키우는 _____ 농가가 많아요.
මේ අවට ගමේ හරක් ඇති කරන (හරක් කොටු) ගොවි නිවාස ගොඩක් තිබේ.

- ① 양돈 ② 양우 ③ 양계 ④ 양망

4.

_____ 은/는 조개를 캐 때 사용해요. (රේක්කය) සිප්පිකටු භාරන විට භාවිතා කරයි.

- ① 통발 ② 갈퀴 ③ 부표 ④ 밧줄



පහත දැක්වෙන්නේ ජේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන ප්‍රශ්න වේ. පෙර ඉගෙනගත් දෑ සිහි කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

5. 다음 질문에 답하십시오. මිලගට ගැටලුවට පිළිතුරු සපයන්න.

축산 농가는 여름이 되면 신경 써야 할 일이 많아집니다. 가축들의 위생을 위해 아침저녁으로 축사 청소도 해야 하고, 사료의 상태도 자주 확인을 해야 합니다. 또한 가축들이 더운 여름을 건강하게 보낼 수 있도록 축사를 시원하게 유지하는 것도 중요합니다.

හරක් ගොවිපලවල් ශ්‍රීස්ම සෘතුව ආවම බොහෝ අවධානයෙන් කළ යුතු වැඩ රාශියකි. ගෘහාශ්‍රිත සතුන් උදෙසා සවස ගව පිරිසිදු පිරිසිදු කොට තබා, සත්ව ආහාරවල තත්වයන්ද හොඳින් පරීක්ෂා කළ යුතුයි. තවද ගෘහාශ්‍රිත සතුන්ට ශ්‍රීස්මය සෞඛ්‍යමත්ව ගතකල හැකිවන පරිදි ගවමඩු සිසිල්ව තබන එකත් වැදගත් වේ.

축산 농가가 여름에 하는 일이 아닌 것을 고르십시오.

හරක් ගොවිපලවල් වල ශ්‍රීස්ම සෘතුවේ කරන වැඩ අතුරින් නොවන එක තෝරන්න.

- ① 축사 청소를 자주 하는 것 ② 가축의 위생을 점검하는 것
- ③ 축사를 시원하게 유지하는 것 ④ 먹이 상태를 매일 확인하는 것



확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්න.

1.

저는 _____에서 일을 합니다. 아침에 제일 먼저 하는 일은 물고기에게 사료를 주는 일입니다.

මම ගොවිපලක වැඩ කරනවා. උදෑසන සිදු කළ යුතු පළමු වැඩය වන්නේ මාළුන්ට කෑම දෙන එකයි.

- ① 과수원
- ② 공사장
- ③ 양계장
- ④ 양식장

2.

여름에는 가축들에게 더 신경을 _____, 아침저녁으로 축사 청소도 하고 사료의 상태도 자주 점검하십시오.

ගිම්හානයේ දී ගවයන්ට වැඩි අවධානයක් ලබා දිය යුතු ය. උදේ හා සවස ගව මඩුව පිරිසිදු කර නිතරම ආහාරයේ තත්වය පරීක්ෂා කරන්න.

- ① 꺼 봤습니다
- ② 꺼야 합니다
- ③ 써 봤습니다
- ④ 써야 합니다

3. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.

바다에서 일할 때 사용하는 도구는 여러 가지가 있습니다. 물고기를 잡을 때 쓰는 그물, 야간작업을 할 때 필요한 집어등, 그물을 끌어 올리는 양망기 등이 있습니다.

මුහුදේ වැඩ කරන විට භාවිතා කරන බොහෝ උපකරණ තිබේ. මත්ස්‍යන් අල්ලා ගැනීමේදී භාවිතා කරන දැල, රාත්‍රී වැඩ සඳහා අවශ්‍ය වන විදුලි පහන, මාළු ඇල්ලීමේදී භාවිතා කරන දැල උඩට ඇද ගන්න භාවිතා කරන යන්ත්‍රය යන දෑ තිබේ.

- ① 농업 도구
- ② 건설업 도구
- ③ 어업 도구
- ④ 축산업 도구

정답 1. ④ 2. ④ 3. ③



발음 උච්චාරණය

P-23

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

'වාහය පිට කිරීමේදී බාධාවකට ලක් වී නැගෙන ශබ්ද' දෙකක් එක ළඟ යෙදෙන විට පිටුපසින් තිබෙන ශබ්දය, උගුරට බර දී කරන ශබ්දයක් හෙවත් ද්විත්ව ව්‍යඤ්ජන ශබ්දයක් බවට පත් වේ.

- (1) 식당, 속담, 꽃집
- (2) 답장, 옆집, 국수, 꽃가게
- (3) 교실에 책상이 있어요.
- (4) 메일에 답장이 없어요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

වැඩ කළමනාකරණය කිරීම අත් වැරදි පැවසීම
-는 것이 중요하다, -(으)ㄹ 것이다
ගබඩා කළමනාකරණය, භාණ්ඩ නිෂ්පාදනය
වැඩ පොළ තුළ හොඳ පුරුදු

대화 1 සංවාදය 1

Track 145



පහත දැක්වෙන්නේ කළමනාකාරකුමා සහ බාන් මහතා අතර ඇතිවූ දෙබසකි. මුලින්ම දෙබසට දෙවරක් සවන්දී නැවත කියන්න.

관리자 오늘 출고할 상품은 모두 준비됐지요?

අද නැව්ගත කිරීමට නියමිත භාණ්ඩ සියල්ලම සුදානම් කලාද?

칸 네, 이쪽에 있는 물건들이 오늘 나갈 상품입니다. 그리고 재고는 여기에 기록해 두었고요.

ඔව් මේ පැත්තේ තිබෙන භාණ්ඩ අද යවන භාණ්ඩ වේ. තවද භාණ්ඩ සියල්ලම ලේඛනගත කලා.

관리자 한번 봅시다. 음, 정리가 잘 되어 있어서 재고 파악이 쉽겠네요. 수고했어요.

පොඩ්ඩක් බලමු. හොඳට පිළිවෙලට තිබෙන නිසා භාණ්. සොයාගන්න පහසුයි. හොඳින් වැඩිය කලා.

칸 아닙니다. 창고 정리는 재고를 **파악하는 것이 중요하잖아요**.

නැහැ ඉන්වෙන්ට්‍රිය සකස්කරන එක වැදගත් නේ.

관리자 그래요. 그럼 칸 씨가 창고 관리 좀 신경 써 주세요. 재고도 얼마나 되는지 계속 **확인해** 주시고요.

එහෙමයි. එහෙනම් ටිකක් මහතා කළමනාකරණයට ටිකක් උදවු වෙන්න. ඉන්වෙන්ට්‍රිය කොපමණ ප්‍රමාණයක් තිබෙනවද කියලත් පරීක්ෂාකර බලන්න.

-고요

සහ මුලින් පැවසූ දෙයට අදාලව තවත් යමක් පවසන විට භාවිතා කරයි. මුලින් පැවසූ දෙය නැවත නොපවසන විට යෙදේ.

- 가: 이 노트북 어때요?
මෙම පරිඝනකය කොහොමද?
- 나: 가벼워서 좋아요.
기능도 많고요.
බර නැති නිසා හොඳයි.
කළහැකි දේවල්ද බොහෝයි.
- 가: 기숙사가 어때요?
නේවාසිකාගාරය කොහොමද?
- 나: 조용해서 좋아요.
방도 넓고요.
නිස්කලංක නිසා හොඳයි.
කාමරයත් විශාලයි.

확인하다

- පරීක්ෂා කරනවා
- 회의 내용을 제대로 정리했는지 확인해 주세요.
යම්තියේ අන්තර්ගතය ලියා තිබෙනවාද කියා පරීක්ෂාකර බලන්න.
 - 거래처에 보낼 물건을 잘 챙겼는지 확인해야 해요.
ගනුදෙනු කරුවන්ට යවන භාණ්ඩ සුදානම් කරගන්නද කියා පරීක්ෂාකර බලන්න.



හොඳින් සවන්දී අනුගමනය කලා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 관리자는 무엇을 확인하고 있어요? කළමනාකාරකුමා පරීක්ෂා කරන්නේ කුමක්ද.
2. 칸 씨는 무슨 일을 해야 해요? බාන් මහතා කුමන වැඩක් කල යුතුද?


정답 1. 오늘 출고할 상품을 확인하고 있어요. 2. 창고 관리와 재고 확인을 해야 해요.



어휘 1 වචන මාලාව 1 **창고 관리** ගබඩා කළමනාකරණය




පහත දැක්වෙන්නේ කළමනාකරණයට සම්බන්ධ විවිධ වචන වේ. කුමන වචන තිබේදැයි බලමු.



물류 창고
සැපයුම් ගබඩාව




냉동 창고
ශීතකළ ගබඩාව




컨테이너
කන්ටේනරය




입고하다
ඇතුළට ගෙනෙනවා



출고하다
පිටතට ගෙනයනවා




보관하다
ආරක්ෂා කරනවා



저장하다
ප්‍රවේසම් කරනවා



뿔개를 뿔다
වනනවා



온도를 유지하다
උෂ්ණත්වය පාලනය කරනවා



재고를 파악하다
ඉන්වෙන්ට්‍රිය හඳුනා ගන්නවා




관리하다
කළමනාකරණය කරනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූර දෙස බලා ගැලපෙන වචනය යා කරන්න.



- ㉠ 컨테이너 ㉡ 입고하다 ㉢ 뿔개를 뿔다 ㉣ 냉동 창고 ㉤ 관리하다

정답 ①㉡ ②㉠ ③㉣ ④㉤ ⑤㉢



ක්‍රියා පදයකට සම්බන්ධ කර යම්කිසි ක්‍රියාවක් කිරීම වැදගත් යන්න අවධාරණය කිරීමට යොදාගැනේ.

- 가: 식품 창고에서는 온도를 잘 유지하는 것이 중요합니다.
 (ආහාර ගබඩාවේ උෂ්ණත්වය හොඳින් පවත්වා ගැනීම වැදගත්.)
- 나: 그럼 모든 식품을 같은 온도로 유지합니까?
 (එහෙත්ම සියලු ආහාර සමාන උෂ්ණත්වයෙන් පවත්වා ගන්නවද?)
- 가: 밖에 있는 물건에 덮개를 덮어 뒀어요. 피곤 한데도 바깥에 아무것도 안 덮어 주셨어요.
 (බාහිරින් පිටත තිබෙන භාණ්ඩ ආවරණය කර තැබුවා.)
- 나: 네, 잘했어요. 물건을 파손되지 않도록 하는 게 중요해요.
 (හොඳයි. භාණ්ඩ වලට හානියක් නොවන පරිදි කිරීම වැදගත්.)



'-는 것이 중요하다' අවබෝධ වුනාද? එසේනම් මෙම යෙදුම භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-는 것이 중요하다'를 사용해서 문장을 완성하세요.

පින්තූර දෙස බලා '-는 것이 중요하다' භාවිතා කර වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 1)  창고 관리는 _____.
 ගබඩා කළමනාකරණය (ඉන්වෙන්ට්‍රිය අවබෝධ කරගැනීම වැදගත්).
 재고를 파악하다
- 2)  식품을 보관할 때는 _____.
 කෑම වර්ග ගබඩා කරනවිට (උෂ්ණත්වය පාලනය කිරීම වැදගත්).
 온도를 유지하다
- 3)  밖에 물건을 둘 때는 _____.
 පිටත භාණ්ඩ තබනවිට ඒවා ඔතා තැබීම වැදගත්.
 덮개를 덮다

정답 1) 재고를 파악하는 것이 중요하다 2) 온도를 유지하는 것이 중요하다 3) 덮개를 덮는 것이 중요하다



유용한 표현 **වැදගත් විය හැකි ප්‍රකාශන**

얼굴이 좋아 보여요. **සතුටින් ඉන්නවා වාගෙයි.**

가: **얼굴이 좋아 보여요.** 무슨 일 있어요? **සතුටින් ඉන්නවා වාගෙයි.** **මොකක්ද සිදු වුනේ?**

나: **승진했어요. 일도 재미있고요.** **උසස්වීමක් ලැබුවා. වැඩත් විනෝදයි.**



පරු මහතා සහ ජිහුන් මහතා වැඩපොළේ වැඩ කරමින් සිටියි. දෙදෙනා කුමන කතාවක් කරමින් සිටීද මුලින්ම දෙබස දෙවරක් අසන්න.

바루 **아!** 이런 어떡하지.....,
 ආ මේකට මොකද කරන්නේ

지훈 **왜요?** 무슨 일 있어요?
 ඇයි මොකද වුනේ?

바루 **실수로** 반대쪽에 구멍을 뚫었어요. 이 원목
 은 못 쓰게 됐는데 어떡하죠?
 අත්වැරද්දකින් විරුද්ධ පැත්තේ සිදුරක් ඇතිවුනා.
 මේ ලෑල්ල භාවිතා කරන්න බැරිවෙනවා මොකද
 කරන්නේ?

지훈 **일이** 아직 손에 익지 않아서 그런 거 같네요.
 너무 속상해하지 마세요. 그건 다른 거 만들
 때 쓰면 되죠, 뭐.
 තවම වැඩට පුරුදු නැති නිසා එහෙම වෙන්න ඇති.
 කලබල වෙන්න එපා. ඒක වෙනත් වැඩකට ගන්නහම
 හරි.

바루 **재단부터** 다시 하려면 시간이 많이 **걸릴 텐데**

 මුල ඉඳල අයෙ කරනවා නම් වෙලාව ගොඩක් ගත
 වෙනවා.

지훈 **같이** 하면 금방 할 수 **있을 거예요.** 자, 다시
 해 봅시다.
 එකතු වෙලා කරනවා නම් ඉක්මනට ඉවර කරන්න
 පුළුවන්. නැවත කරලා බලමු.

실수 **අත්වැරද්ද**

- 술을 마시고 실수로 사장님께 '아저씨'라고 했어요.
 මත්පැන් පානය කර අත්වැරද්දකින් සමාගම අයිති පුද්ගලයට මාමා යයි කීවා.
- 처음 이 일을 시작했을 때에는 일을 잘 몰라서 실수를 많이 했어요.
 මුලින්ම මෙම වැඩය ආරම්භ කරන විට වැඩගැන ගොඩක් දන්නේ නැති නිසා අත්වැරද්ද ගොඩක් කලා.

-(으)ㄹ 텐데 වෙනත පුළුවන් නිසා

- මුලින් පවසන වාක්‍යය අනුමාන කිරීමක් වනාහර දෙවන වාක්‍ය පළමු වාක්‍යය හේතු කොට ගෙන පවසයි.
- 오늘 오후에 비가 올 텐데 우산을 가지고 가세요.
 අද හවස වහින්න පුළුවන් නිසා කුඩයක් අරගෙන යන්න.
- 지금 밥을 먹지 않으면 배가 고플 텐데.....
 දැන් බත් කැවේ නැත්නම් බඩගිනි වෙන්න පුළුවන් නිසා.....




මෙවර ඉවහන් මහතා හා පරු මහතා බවට පත්වී දෙබස නැවත කියවන්න. හොඳින් අසා නැවත කියවුවද? එසේනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1. 바루 씨는 무슨 실수를 했어요? පරු මහතා කුමක්ද සිදුකල අත්වැරද්ද.
2. 대화 후 두 사람은 무엇을 할까요? කතාවෙන් පසුව දෙදෙනා මොනවද කරන්නේ?


정답 1. 구멍을 잘못 뚫었어요. 2. 재단을 할 거예요.




ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අදාළ ප්‍රකාශන මොනවදැයි දැන ගනිමුද?



원목을 재단하다
ලී කපන්න



흠을 파다
කාණුවක් කපන්න




구멍을 뚫다
සිදුරක් විදිනවා




연마하다/샌딩하다
යතුගානවා



사포질하다
වැලි කඩදාසියෙන් මදිනවා




도장하다
තින්ත ගානවා




도색하다
සායම් ගානවා



줄자
වේප් පටිය



직각자
කෝණ මානය




수평대
තිරස් අනට




ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමුද?

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.


පින්තූරයට ගැළපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.




1)




2)



3)



4)



5)

보기

흠을 파다

원목을 재단하다

도장하다

연마하다

도색하다

정답

1) 원목을 재단하다 2) 흠을 파다 3) 연마하다 4) 도장하다 5) 도색하다



ක්‍රියා පදයක් හෝ විශේෂණ පදයකට සම්බන්ධ කර අනාගතයේදී සිදුකරන හෝ සිදුවන වැඩක් පිළිබඳව අනුමාන කිරීම සඳහා භාවිතා කෙරේ.

자음 (ව්‍යංජන) → -을 것이다	모음 (ස්වර), 자음 'ㄹ' (ව්‍යංජනය -ㄹ) → -ㄹ 것이다
먹다 → 먹을 것이다	보다 → 볼 것이다
읽다 → 읽을 것이다	살다 → 살 것이다

- 가: 도색 작업이 언제 끝날까요? තීන්ත ගාන වැටේ කිය වෙද්දී ඉවර වේවිද?
 나: 3시까지 **끝날 거예요.** 3 වෙද්දී නම් ඉවර වේවි.
- 내일부터 날씨가 **맑을 것이다.** හෙට ඉඳලා කාලගුණය යහපත් වේවි.
- 앞으로 한국에서 일하는 외국인 근로자의 수가 **증가할 것이다.**
 ඉදිරියට කොරියාවේ වැඩ කරන විදේශීය කම්කරුවන්ගේ සංඛ්‍යාව වැඩිවේවි.

කර්තෘ ප්‍රථම පුරුෂ වන අවස්ථාවේදී කතා කරන පුද්ගලයාගේ චේතනාව යන්න ප්‍රකාශ වේ.

- 나는 오늘부터 한국어 공부를 열심히 **할 것이다.** මම අද සිට කොරියන් භාෂාව මහන්සි වී ඉගෙන ගන්නවා.



'-(으)ㄹ 것이다' තේරුණාද? '-(으)ㄹ 것이다' භාවිතා කර සංවාදය සම්පූර්ණ කරන්න.

2. '-(으)ㄹ 것이다'를 사용해서 대화를 완성하세요.

'-(으)ㄹ 것이다' භාවිතා කිරීමෙන් සංවාදය සම්පූර්ණ කරන්න.

1) 가: 오늘 도장 작업을 다 끝낼 수 있을까요?

අද තීන්ත ගාල ඉවර කරන්න පුලුවන්ද?

나: 네, _____ . [문제 없다 ගැටළුවක් නැත]

2) 가: 직각자 못 봤어요?

කෝණ මානය දුටුවේ නැද්ද?

나: 아마 _____ . [저쪽에 있다 ඔහන තිබුණා]

3) 가: 오전에 원목 재단 작업이 다 될까요?

උදෑසන දැව කැපීමේ කටයුතු ඉවර කල හැකිද?

나: 12까지는 _____ . [끝나다 අවසානය]

4) 가: 이번 주 금요일까지 이 서류를 사무실에 내야 하는 거 맞죠?

මේ සිකුරාදා වන විට ලිපි කාර්යාලයට භාරදිය යුතුයි තේද?

나: 아마 _____ . [그렇다 ඔව්]

정답 1) 문제 없을 거예요 2) 저쪽에 있을 거예요 3) 끝날 거예요 4) 그럴 거예요



가구 공장의 게시판입니다. 잘 읽고 질문에 답하세요.

එය ලී බඩු කර්මාන්ත ශාලාවක දැන්වීම් පුවරුවකි. එය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

칭찬 게시판 පැයසීමේ දැන්වීම

바루 씨를 칭찬합니다!
의자 만들 때는 구멍을 뚫는 것이 중요한데 바루 씨가 정확한 곳에 잘 뚫었어요. 정말 멋졌어요!

පරු මහතාට ප්‍රසංශා කරමි!
පුටු සැදීමේදී සිඳුරු විදීම වැදගත් වන අතර, පරු මහතා නිවැරදිව සිඳුරු විදීමට දන්නවා. එය විශිෂ්ටයි.

칸 씨를 칭찬합니다!
오후에 비가 온다고 했는데 칸 씨가 미리 원목에 덮개를 덮어 줘서 문제가 생기지 않았어요!

අපි බාන් මහතාට ප්‍රසංශා කරමු!
සවස වැස්ස වැටෙන බව කිවුව විට බාන් මහතා කලින්ම ආවරණ යෙදු නිසා ගැටලුවක් තිබුණේ නැහැ.

민수 씨를 칭찬합니다!
탁자의 상태가 좋지 않아서 여러 번 사포질을 해야 했는데 민수 씨가 탁자를 아주 매끄럽게 만들어 줬어요.

මින්සු මහතාට ප්‍රසංශා කරමි!
මේසයේ තත්වය හොඳ නැති නිසා කිහිප වරක් එය සුමට කිරීමට සිදුවුනත් මින්සු මහතා එය ඉතාම සුමට ලෙස සැදුවා.

정현 씨를 칭찬합니다!
입고된 상품이 너무 많아서 힘들었는데 정현 씨가 잘 정리해 줘서 금방 끝났어요!

ජොන්ග් හ්‍යුන්ගේට ප්‍රසංශා කරමි!
තොග භාණ්ඩ රාශියක් තිබූ නිසා වෙහෙසට පත්වුනත් ජොන්ග් හ්‍යුන්ගේ මහතා හොඳින් පිළියෙලකර දුන් නිසාවෙන් ඉක්මනට අවසන් වුනා.

1. 네 사람은 왜 칭찬을 받았을까요? 맞는 그림을 연결하세요.


හතරදෙනා ප්‍රසංශා ලැබුයේ ඇයි? ගැලපෙන පින්තූරය සමග යා කරන්න.


① 바루


② 칸


③ 민수

④ 정현

㉠ 

㉡ 

㉢ 

㉣ 

정답 ①㉢ ②㉠ ③㉣ ④㉡



직장에서의 칭찬 노하우


වැඩබිම තුළ ප්‍රසංශා කිරීම

직장에서 어떤 말을 들으면 기분이 좋을까요? 남녀 직장인 517명을 대상으로 들었을 때 가장 기분 좋은 칭찬의 말이 무엇인지 물어봤습니다. 그 결과 '오늘 정말 예쁘네요' 또는 '멋있네요'가 45.7%로 1위, '역시 우리 회사는 ○○ 씨가 없으면 안 돌아가요'가 25.1%로 2위, '다 ○○ 씨 덕분이죠'가 24.2%로 3위를 차지했습니다. 기타 의견으로는 '○○님, 정말 존경합니다', '동안이시네요(어려 보이세요)' 등이 있었습니다. 또한 언제 이런 칭찬을 많이 하느냐는 질문에는 '회식 자리에서 한다'는 응답이 45.5%로 가장 높았고, '평상시 틈틈이 한다'는 응답이 43.3%로 그 뒤를 이었습니다.

회사에서 성공적인 인간 관계를 만들고 싶은 직장인이라면 함께 일하는 동료와 상사를 기분 좋게 만드는 칭찬의 말을 틈틈이 하는 것도 좋은 방법이 될 것입니다.

රැකියා ස්ථානයේ කුමක් කියනවා ඇසුරෙන්ම සතුටට පත්වෙනවාද? පිරිමි ගැහැණු 571 දෙනෙකුගෙන් ඇසීමට වඩාත්ම කැමති පැසසුම කුමක්ද කියා ඇසුවා. 45.7 ක් අද ලස්සනයි නැත්නම් කඩවසම් යන්න ඇසීමට කැමතියි පැවසුවා. 25.1 අපේ සමාගම මහතා / මහත්මිය නැත්නම් වැඩ කරන්න නොහැකියි යන්නත් 24.2 මහතා / මහත්මියගේ උදවුවෙන් යන්නත් පැවසුවා. වෙනත් පිළිතුරු අතර ගොඩක් ගරු කරනවා, තරුණයින් වැනි පිළිතුරු තිබෙනවා. කුමන අවස්තාවලදී පසසනවාද යන්නට 45.4 හෝඡන සන්ග්‍රහවලදී ලෙසත් 43.3 එදිනෙදා පවසනවා යනුවෙන් පිළිතුරු දුන්නා.

සමාගම තුළ අනෙක් සේවකයන් සමග හොඳ සම්බන්දතාවයක් පවත්වාගැනීමට අවශ්‍යනම් අනෙක් අයට සතුටට පත්කරවන ප්‍රශංසාවන් කිරීම හොඳ ක්‍රමයක් වේ.



직장에서 들었을 때 기분 좋은 말
වැඩපොළේදී ඇසීමට කැමති වදන්




අංක 1 වාක්‍යයට සවන්දී නිවැරදි පින්තූරය තෝරාගන්න. හොඳින් අසා නිවැරදි පිළිතුර තෝරන්න.

1. 다음 그림을 보고 알맞은 대답을 고르십시오.

පහත පින්තූර දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.

Track 147

이것은 무엇입니까? මේ මොකක්ද?



- ①
- ②
- ③
- ④



අංක 2 හා 3 ප්‍රශ්නයට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ. අංක 4 හා 5 කතාවට සවන්දී ගැලපෙන පිළිතුරු තෝරන ප්‍රශ්නය වේ. දෙබසට සවන්දීමට පෙර හොඳින් කියවා බලන්න.

[2~3] 질문을 듣고 알맞은 대답을 고르십시오. ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- | | |
|--------------------|---------------------|
| 2. ① 물건이 다 들어왔어요. | ② 빨리 주문을 해야겠어요. |
| ③ 제품만 차에 실으면 돼요. | ④ 상품 출고를 관리하는 일이에요. |
| 3. ① 제가 먼저 할게요. | ② 민수 씨가 하고 있을 거예요. |
| ③ 저는 샌딩 작업을 해 봤어요. | ④ 3시까지는 작업이 끝날 거예요. |

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 남자는 무슨 일을 했습니까? මිනිසා කළේ කුමක්ද?
- | | |
|---------------|---------------|
| ① 도색을 했습니다. | ② 사포질했습니다. |
| ③ 원목을 운반했습니다. | ④ 원목을 재단했습니다. |
5. 남자에 대한 설명으로 알맞은 것을 고르십시오. පිරිමි පුද්ගලයා පිළිබඳව ගැලපෙන යෙදුම තෝරන්න.
- | | |
|-----------------|---------------------|
| ① 실수를 했습니다. | ② 작업에 익숙합니다. |
| ③ 일을 끝내지 못했습니다. | ④ 앞으로도 이 일을 할 것입니다. |



듣기 대본 그리움 피는 법

1. ① 남: 출자입니다. 이제 그만 쉬세요.
 ② 남: 직각자입니다. 직접 만나주세요.
 ③ 남: 수평대입니다. 수평대입니다.
 ④ 남: 도르래입니다. 도르래입니다.
2. 여: 출고 준비는 다 끝났어요? 출고 준비는 다 끝났어요?
3. 남: 지금 누가 샌딩 작업을 하고 있어요? 지금 누가 샌딩 작업을 하고 있어요?
 4-5.
 여: 원목 재단하느라고 정말 고생 많았어요. 원목 재단하느라고 정말 고생 많았어요. 힘들었죠? 힘들었죠?
 남: 아닙니다. 아닙니다. 선배님이 많이 도와주셔서 힘들지 않았어요. 선배님이 많이 도와주셔서 힘들지 않았어요. 그런데 재단이 잘 되었는지 모르겠어요. 그런데 재단이 잘 되었는지 모르겠어요. 그리고 시간도 다른 분들보다 오래 걸려서.....
당첨받은 건축사. 원목 재단하느라고 정말 고생 많았어요. 힘들었죠? 물어보니까 어렵게 대답하셨네요. 그리고 재단이 잘 되었는지 모르겠어요. 그리고 시간도 다른 분들보다 오래 걸려서.....
 여: 걱정 마세요. 걱정 마세요. 아까 보니까 아주 잘 되었던데요. 아까 보니까 아주 잘 되었던데요. 그리고 처음이니깐 시간이 많이 걸리지만 익숙해지면 빨리 할 수 있을 거예요.
당첨받은 건축사. 원목 재단하느라고 정말 고생 많았어요. 힘들었죠? 물어보니까 어렵게 대답하셨네요. 그리고 재단이 잘 되었는지 모르겠어요. 그리고 시간도 다른 분들보다 오래 걸려서.....
 남: 네, 알겠습니다. 네, 알겠습니다. 열심히 배울게요. 열심히 배울게요. 고맙습니다.

정답 1. ③ 2. ③ 3. ② 4. ④ 5. ④

확장 연습 대화 듣고 질문 대답하기 **L-47**

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
대화 내용을 듣고 질문에 알맞은 것을 고르십시오.
 여자는 무엇을 해야 합니까? 여자는 무엇을 해야 합니까?
 ① 거래처에 가야 합니다. ② 창고를 정리해야 합니다.
 ③ 재고를 파악해야 합니다. ④ 상품을 출고해야 합니다.

확장 연습 듣기 대본 대화 듣고 질문 대답하기

1. 여: 아딧 씨, 거래처에 벌써 갔다 왔어요?
아딧 씨, 거래처에 벌써 갔다 왔어요?
 남: 네, 생각보다 일이 빨리 끝났어요. 네, 생각보다 일이 빨리 끝났어요. 수피카 씨는 창고 정리 다 했어요?
수피카 씨는 창고 정리 다 했어요?
 여: 네, 재고 목록도 모두 작성해서 반장님께 보여 드렸어요. 네, 재고 목록도 모두 작성해서 반장님께 보여 드렸어요. 이따가 오후에 출고만 하면 돼요.
이따가 오후에 출고만 하면 돼요.

정답 1. ④




EPS-TOPIK 읽기 கියவීම



අංක 1 වාක්‍යයට සවන් දී නිවැරදි පින්තූරය තෝරන ප්‍රශ්නයකි. හොඳින් සවන් දී නිවැරදි පින්තූරය තෝරන්න.

1. 다음 그림을 보고 맞는 문장을 고르십시오. පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.



- ① 흠을 파고 있습니다. ② 조립을 하고 있습니다.
- ③ 사포질을 하고 있습니다. ④ 도색 작업을 하고 있습니다.



අංක 2 සිට අංක 3 දක්වා හිස්තැනට යෙදෙන නිවැරදි වචනය තෝරන ප්‍රශ්න වේ. හොඳින් කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

[2~3] 빈칸에 들어갈 가장 알맞은 단어를 고르십시오. හිස්තැනට යෙදෙන වඩාත් නිවැරදි වචනය තෝරන්න.

2. 창고에 식료품을 보관할 때는 알맞은 온도를 _____ 것이 매우 중요합니다. ගබඩාවේ ආහාර ද්‍රව්‍ය ගබඩා කරන විට නිවැරදි උෂ්ණත්වය (පවත්වා ගන්න) එක ගොඩාක් වැදගත්.

- ① 가공하는 ② 냉방하는 ③ 유지하는 ④ 입고하는

3. 가구를 만들 때 제일 먼저 해야 하는 일은 바로 원목을 _____ 일입니다. 용도에 맞게 정확한 크기로 재는 것이 중요합니다. ලී බඩු හඳුනා විට වඩාත් කලින් කල යුතු වැඩිය වන්නේ වහාම ලී මැනලා (කපන) වැඩියයි. භාවිතය නිවැරදිව පරීක්ෂා කර ප්‍රමාණ අනුව කපන එක වැදගත්.

- ① 도색하는 ② 샌딩하는 ③ 조립하는 ④ 재단하는



අංක 3 සිට අංක 4 එක් ඡේදයක් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන ගැටළුවයි. පෙර ඉගෙනගත් දෑ සිහි කරමින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න

[4~5] 다음 글을 읽고 물음에 답하십시오. මිලගට ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

민수 씨, 다른 곳으로 옮기게 됐다면서요? 정말 서운해요.
 그동안 민수 씨 덕분에 즐겁게 일할 수 있었어요. 회사 동료들이 모두 민수 씨를 좋아하는 거 알죠? 항상 일을 빨리 끝내면 저희를 도와줬던 민수 씨를 잊지 못할 거예요. 그리고 실수를 해도 짜증내지 않고 웃는 얼굴로 받아줘서 고마워요. 민수 씨는 정말 착하고 친절해서 다른 곳에 가셔도 잘 지내실 거예요. 정말 고마웠어요. 일하면서 정말 큰 힘이 됐어요. 다른 곳에 가도 늘 건강하게 잘 지내세요. 꼭 연락할게요. - 바루 썸

මින්සු මහත්මයා, වෙනත් ස්ථානයකට මාරු කලා හේද? ඇත්තටම දුකයි.
 ඒ කාලය තුළ මින්සු මහතා නිසා සතුටින් වැඩ කරන්නට පුළුවන් වුණා. වැඩපලේ සේවකයන් සියළුම දෙනා මින්සු මහතාට කැමති බව දන්නවාද? නිතරම වැඩ ඉක්මනින් අවසන් කරමින් යුතුයි උදව් ලබා දුන් මින්සු මහතා අමතක කරන්න බැහැ. ඒ වගේම වරදක් වුණත් තරහා ගන්නේ නැතිව සිනා මුසු මුහුණෙන් සිටියාට ස්තූතියි. වැඩ කරන විටදී ගොඩක් ලොකු ශක්තියක් වුණා. වෙනත් තැනකට ගියත් නිරෝගීව හොඳින් ඉන්න. අනිවාර්යෙන්ම කෝල් කරන්නමි.



4. 위 글에 대한 내용으로 맞는 것을 고르십시오. ඉහත ඡේදයේ විස්තරයට ගැලපෙන පිළිතුර තෝරන්න.

- ① 민수 씨가 바루 씨에게 쓴 편지입니다. ② 바루 씨가 다른 회사로 가게 되었습니다.
- ③ 민수 씨가 바루 씨 때문에 화가 났습니다. ④ 바루 씨는 민수 씨에게 감사하고 있습니다.

5. 민수 씨에 대한 설명으로 맞는 것을 고르십시오. මින්සු මහතා පිළිබඳ විස්තරයට ගැලපෙන පිළිතුර තෝරන්න.

- ① 구멍을 뚫었습니다. ② 도구를 정리했습니다.
- ③ 실수를 하지 않습니다. ④ 동료들을 잘 도와줍니다.

정답 1. ① 2. ③ 3. ④ 4. ④ 5. ④

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 원목을 다듬을 때에는 여러 번 사포질을 해야 합니다. 그렇게 해야 원목의 표면을 _____ 만들 수 있습니다.

ලොග් සැකසීමේදී, ඔබ බොහෝ වාර ගණනක් වැලි තැබිය යුතුයි. එසේ කිරීමෙන්, ලොග් මතුපිට (ලිස්සන සුළුව) සුමට කිරීමට හැකියි.

- ① 딱딱한 ② 매끄러운
- ③ 딱딱하게 ④ 매끄럽게

2. 저는 가구를 만드는 공장에서 근무하고 있습니다. 공장에서 제가 하는 일은 나무를 _____ 페인트칠을 하는 것입니다.

මම ගෘහ භාණ්ඩ සැදීමේ කර්මාන්ත ශාලාවක වැඩ කරනවා. කම්හලෙහි මා කරන වැඩය වන්නේ ලී (කැපීම) සහ තීන්ත ආලේප කිරීමයි.

- ① 자르고 ② 잘라도
- ③ 자르니까 ④ 잘랐지만

3. 다음을 읽고 무엇에 대한 글인지 고르십시오. පහත සඳහන් ඡේදය කියවා කුමක් පිළිබඳව කියවෙන්නේ දැයි තෝරන්න.

제가 하는 일은 창고 관리입니다. 창고에 입고되는 상품과 출고되는 상품을 확인해서 기록합니다. 그리고 상품의 재고를 파악하는 것도 제 일입니다.

මම කරන වැඩය නම් ගබඩා කළමනාකරණයයි. ගබඩාවට ඇතුළත් කරන හා පිට කරන භාණ්ඩ පරීක්ෂා කර වාර්තා කළ යුතුයි. එමෙන්ම භාණ්ඩ වල තොග සොයා බැලීමද වැඩ වලට අයත්ය.

- ① 근무 조건 ② 업무 내용
- ③ 작업 결과 ④ 근무 기간

정답 1. ④ 2. ① 3. ②

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

උපකරණ වලින් වැඩ කරන විට පරිස්සම් වියයුතු ආකාරය පැවසීම / අවදානම් අවස්ථා මගහැරීම

- (으)ㄴ 적이 있다/없다, -지 않도록 조심하다

උපකරණ වලින් කරන වැඩ / විනාශයන්

වැඩපොළේ අනතුරු

대화 1 සංවාදය 1

Track 148



ජිහුන් මහතා තුදන් මහතාට වැඩ කරන විට ප්‍රවේසම් විය යුතු ආකාරය ගැන කියා දෙමින් සිටියි

지 훈 어! 투안 씨, 괜찮아요?

ආ තුන් මහතා, හොඳින් නේද?

투 안 네, 모서리 맞추려고 한 건데. 큰일 날 뻔했네요.

ඔව්, කෙලවර හරියට හඳුන් කියල හැදුවේ.

තව පොඩ්ඩෙන් ලොකු අනතුරක් වෙනවා.

지 훈 저도 프레스 작업 하다가 **다친 적이 있어요.** 프레스 기계가 **워낙** 무거우니까 조금만 방심을 해도 큰 사고가 나더라고요. 작업할 때 집중하고 특히 손 조심하고요.

මමත් මුදුණ වැඩ කරල තුචාල වෙලා තියනවා, මුදුණ උපකරණ ගොඩක් බර නිසා පොඩ්ඩක් හරි එහාමෙහා වුනත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්, වැඩ කරන විට ප්‍රවේසම් වෙන්න, විශේෂයෙන්ම අත පරිස්සම් කරගන්න

투 안 계속 조심했는데 잠깐 단생각을 하는 **바람에**.....,

දිගටම පරිස්සමින් වැඩ කලත් ටික වෙලාවකට වෙන්න දෙයක් ගැන හිතපු ටිකට.

지 훈 많이 놀란 것 같으니까 좀 쉬었다가 해요.

ගොඩක් පුදුම වෙලා වගේ හින්ද ටිකක විවේක අරගෙන වැඩ කරන්න.

워낙

· 이 기계는 워낙 오래돼서 바꿔야 해요.
මෙම උපකරණය ගොඩක් පරණ එකක් හින්ද මාරු කරන්න ඕනේ.

-는 바람에

· 90%යෙන් පවසන ක්‍රියාව පසුව ඇතිවන සිදුවීමට හේතුව/ මූලය වනවිට භාවිතා කරන යෙදුමකි.
· 길이 너무 막히는 바람에 늦었어요.
පාරේ ගොඩක් තදබදය වැඩි නිසා ප්‍රමාද වුනා.
· 비가 오는 바람에 야유회가 취소되었어요.
වැස්ස නිසා වාරිකාව අවලංගු වුනා.



හොඳින් සවන්දී අනුගමනය කළා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 투안 씨는 프레스 작업을 하다가 다쳤어요?
තුදන් මහතා ජරෙස්ස් වැඩ කරලා තුචාල වුනාද?
2. 프레스 작업을 할 때 특히 무엇을 조심해야 해요?
ජරෙස්ස් වැඩ කරන විට වඩාත්ම ප්‍රවේසම් වියයුතු දෙය කුමක්ද?

정답 1. 아니요, 다칠 뻔했어요. 2. 손을 조심해야 해요.




어휘 1 වචන මාලාව 1 **기계 작업** උපකරණ වලින් කරන වැඩ




උපකරණවල කුමන වර්ග තිබේද? එමෙන්ම එම උපකරණ භාවිත කරන ආකාරය සම්බන්ධ කුමන වචන තිබේදැයි සොයා බලමු



프레스 기계
මුද්‍රණ උපකරණය



구부리다
නවනවා



찍어 내다
එලියට ගන්නවා



선반 기계
ලියවන පට්ටලය



갈다
මපමට්ටම් කරනවා




도려내다
කඩනවා




파내다
හාරනවා



밀링 기계
ඇලි කැපීමේ යන්ත්‍රය




깎다
කපනවා



절단하다
කපා දමනවා/
ඉරනවා



용접하다
පාස්සනවා



조립하다
එකතුකරනවා



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1. 기계에 맞는 작업을 <보기>에서 골라 넣으세요. උපකරණයට ගැලපෙන වාක්‍ය උදහරනවලින් තෝරා දමන්න.

프레스	선반	밀링	기타

보기

갈다 구부리다 깎다 조립하다
절단하다 도려내다 파내다 찍어 내다

정답 프레스: 구부리다, 찍어 내다 선반: 갈다, 도려내다, 파내다 밀링: 깎다, 절단하다 기타: 조립하다



'-(으)ㄴ 적이 있다/없다' යන්න ක්‍රියා පදයකට සම්බන්ධ කොට යම්කිසි කාර්යයක් සිදු කිරීමට අදාළ අත්දැකීමක් තිබේද නැද්ද යන්න ප්‍රකාශ කිරීමේදී හෝ විමසීමේදී යොදා ගැනේ.

자음 (ව්‍යංකාරය) → -은 적이 있다/없다	모음 (ස්වර), 자음 'ㄹ' (ව්‍යංකාරය -ㄹ) → -ㄴ 적이 있다/없다
입다 → 입은 적이 있다/없다	보다 → 본 적이 있다/없다 살다 → 산 적이 있다/없다

- 가: 리한 씨, 이 선반 기계를 사용할 수 있어요? **리한** **මහත්තයා**, **ලියවන පට්ටලය පාවිච්චි කරන්න පුළුවන්ද?**
나: 네, 전에 **사용한 적이 있어요.** **ඔව්.** **මීට කලින් පාවිච්චි කරලා තියෙනවා.**
- 가: 투안 씨는 이 작업복 처음 입어 보지요? **තුඅන් මහත්තයා** **මේ රාජකාරි ඇඳුම මුලින්ම නේද අදින්නේ?**
나: 아니요, 전에 **입은 적이 있어요.** **නැහැ.** **කලින් ඇඳලා තියෙනවා.**
- 가: 바루 씨, 제주도엔 간 적이 있어요? **චාරු මහත්තයා**, **ජේජු දූපතට ගිහිල්ලා තියෙනවද?**
나: 아니요, **가 본 적이 없어요.** **නැහැ.** **ගිහිල්ලා නැහැ.**



비교해 보세요 **සංසන්දනය කර බලන්න**

✓ '-(으)ㄴ 적이 있다' සහ '-았/었-'

'-(으)ㄴ 적이 있다' සහ '-았/었-' -.දෙකම අතීතයේ යමක් පවසන අතර '-(으)ㄴ 적이 있다' විශේෂ අත්දැකීමක් හෝ අතීතයේ සිදුකලත් දැන් සිදු නොකරන ක්‍රියාවක් දැක්වීමට භාවිත කරයි, '-았/었-' අතීතයේ සිදුවූ දෙයක් සහ මේ වන විට අවසන් වූ දෙයක් දැක්වීමට භාවිතා කරයි.

- 밥을 먹은 적이 있다.(X) 밥을 **먹었다.**(O)
- 혼자 해외 여행을 **한 적이 있다.**(O)



'-(으)ㄴ 적이 있다/없다' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? එසේනම් පින්තූරය දෙස බලමින් සංවාදය සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-(으)ㄴ 적이 있다/없다'를 사용해서 대화를 완성하세요.

'-(으)ㄴ 적이 있다/없다' පින්තූරය දෙස බලා භාවිතාකර දෙබස සම්පූර්ණ කරන්න.

- 

1) **가: 철근을 조립할 수 있어요? **රිබර් එක එකතු කරන්න පුළුවන්ද?****
나: 아니요, _____, **නැහැ. **කලින් එකතු කරලා **නැහැ.******
- 

2) **가: 용접을 해 봤어요? **වෙල්ඩින් කරලා තියනවද?****
나: 네, _____, **ඔව්, **වැල්ඩින් කරලා තියනවා.****
- 

3) **가: 물건을 포장할 수 있어요? **භාණ්ඩ අසුරන්න පුළුවන්ද?****
나: 네, _____, **ඔව්, **භාණ්ඩ අසුරලා තිබෙනවා.****

정답 1) 조립한 적이 없어요 2) 용접한 적이 있어요 3) 포장한 적이 있어요



රිහන් මහතා වැඩකරන ගමන් තුඩාල වුනා, තුඩාන් මහතා හා මියෝන්ග් මහතා රිහාන් මහතාට කුමක් පවසනවද කියා දෙබසට දෙවරක් සවන් දී නැවත කියන්න.

리 한 앓, 뜨거워!

ආ පිච්චෙනවා.

투 안 어, 팔에 불꽃이 튀었어요. 어떡해! 리한 씨, 움직이지 말고 **가만히** 있어요. 저기, 미영 씨! 얼음 좀 빨리 가져다주세요.

ඔ, අත පිච්චිලා වගෙයි. මොකද කරන්නේ. රිහන් මහතා හෙලවෙන්නේ නැතුව ඔහොම ඉන්න. මියොං මහත්මිය අයිස් ටිකක් ඉක්මනට අරගෙන එන්න

미 영 여기 얼음이에요. 우선 이걸로 진정시키고 **병원부터** 가야겠어요. 투안 씨, 빨리 가서 공장장님께 말씀 드리세요.

මෙන්න අයිස්, මුලින්ම මේකෙන් පාලනය කරලා ඉක්මනට රෝහලට යන්න ඕනේ, තුඅන් මහතා ඉක්මනට ගිහිල්ල කලමනාකරතුමාට කියන්න.

투 안 네, 그리고 용접기가 아직 뜨거우니까 미영 씨도 **다치지 않도록** 조심하세요.

ඔව්, ඒවගේම පාස්සන උපකරණය තවමත් රස්නේ නිසා මියොං මහත්මියත් තුඩාල නොවෙන්න පරිස්සම් වෙන්න.

가만히 නිකන්
සෙලවෙන්නේ නැතිව හෝ කතා කරන්නේ නැතිව
· 휴가 때 다리를 다쳐서 가만히 침대에 누워만 있었어요.
නිවාඩු දවස්වල කකුල තුඩාල වෙලා සෙලවෙන්නේ නැතිව ඇද උඩට වෙලා හිටියා.

부터 ඉස්සෙරලා
කුමන හෝ වැඩක් ආරම්භය මුල දක්වයි
· 우리 밥부터 먹고 일을 시작할까요?
ඔත් කාලා වැඩ පටන් ගම්මුද?
· 청소부터 하고 빨래를 하는 게 좋겠어요.
පිරිසිදු කරලා රෙදි සෝදුමුද?




හොඳින් සවන්දී අනුගමනය කලා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 리한 씨는 어떻게 하다가 팔을 다쳤어요?
තුඅන් මහතා කුමක් කිරීමේදීද අත තුඩාල වුනේ?
2. 미영 씨는 투안 씨에게 무엇을 가져다주었어요?
මියොං මහත්මිය තුඅන් මහතාට මොනවද ගෙනත් දුන්නේ?

정답 1. 팔에 불꽃이 튀었어요. 2. 얼음을 가져다주었어요.




වැඩකරන අතරතුර අනතුරක් වෙලා තිබෙනවද? අනතුරු හා සම්බන්ද වචන විමසා බලමු?



손가락이 잘리다
ඇඟිල්ල කැපෙනවා




손가락이 끼이다
ඇඟිල්ල හිරවෙනවා



손가락이 베이다
ඇඟිල්ල තැලෙනවා



손가락이 데다
ඇඟිල්ල පිච්චෙනවා



발이 깔리다
ඇත හිරවෙනවා



못에 찢리다
ඇණයට ඇනෙනවා



유리가 박히다
පීදුරුවට කැපෙනවා



화상을 입다
හිනි ගන්නවා



찰과상을 입다
හම තුවාල වෙනවා





가스에 중독되다
ගැස් වලට අනුවෙනවා



ඉහත ඉගෙන ගත් වචන නැවත මතක් කර ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලමුද?

1. 그림을 보고 맞는 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



㉠ 손가락이 데다

㉡ 찰과상을 입다

㉢ 못에 찢리다

㉣ 손가락이 베이다

㉤ 손가락이 잘리다

정답 ①㉡ ②㉢ ③㉣ ④㉠ ⑤㉤



'-지 않도록 조심하다' යන්න ක්‍රියා පදයකට සම්බන්ධ කර ඉදිරියේදී යම් කටයුත්තක් කරන විට යම් තත්ත්වයක් සිදු නොවන ලෙස ප්‍රවේශම් වීම සහ වගබලා ගැනීම යන අර්ථයෙන් යොදා ගැනේ.

- 가: 자, 그럼 작업을 시작해 볼까요? (එහෙනම්, වැඩේ පටන් අරන් බලමුද?)
나: 뜨거우니까 화상을 입지 않도록 조심하세요. (රස්තෙ නිසා පිළිස්සීමක් නැති වෙත ලෙස ප්‍රවේශම් වන්න.)
- 가: 어, 여기 유리 조각 있네. (ආ, මෙතන කැඩිවිච විදුරු කැලි තියනවනේ.)
나: 밟지 않도록 조심해. 얼른 치워야겠다. (නොපැහැනන ප්‍රවේශම් වන්න. ඉක්මනින්ම අස්කරන්න ඕනේ.)

අසන්නා යම්කිසි ක්‍රියාවක් අනිවාර්යයෙන්ම ඉටුවීම බලාපොරොත්තුවෙන් උපදෙසක් දීමේදීත් '-도록 하다' යොදාගැනේ.


- 건강을 위해서 매일 운동하도록 하세요. (සෞඛ්‍ය ගැන සිතා දිනපතා ව්‍යායාම කරන්න.)



'-지 않도록 조심하다' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? පින්තූර දෙස බලා ඉගෙනගත් ව්‍යාකරණ භාවිතා කර කතා කරන්න.

2. 그림을 보고 '-지 않도록 조심하다'를 사용해서 말해 보세요.


පින්තූර බල'-지 않도록 조심하다' භාවිතා කොට සංවාදය සම්පූර්ණ කරන්න.



_____.



_____.



_____.

- 정답**
- 1) 손가락이 끼이지 않도록 조심하세요
 - 2) 유리가 박히지 않도록 조심하세요
 - 3) 가스에 중독되지 않도록 조심하세요



유용한 표현 (වැදගත් විය හැකි ප්‍රකාශන)

죽을 뻔했어요. (මැරෙන්න ගියා.)

가: 이 많은 짐을 혼자 다 옮겼어요? (මේ ඔක්කොම බඩු තනියම අරන් ගියද?)

나: 네, 죽을 뻔했어요. (ඔව් මැරෙන්න ගියා.)



작업을 할 때는 무엇을 조심해야 할까요? <보기>처럼 주의할 것을 알려주세요.



වැඩ කරන විට පරිස්සම් විය යුත්තේ කෙසේද? උදාහරණයේ දැක්වෙන ලෙස ප්‍රවේසම් විය යුතු දේවල් කියාලා දෙන්න.



보기 උදාහරණ







프레스 기계를 사용할 때는 손가락이 잘리지 않도록 조심하세요. **මුදුණ උපකරණය භාවිතා කරන විට ඇඟිලි කැපෙන්නේ නැති වෙන්න ප්‍රවේසම් වෙන්න**







1)  








2)  

3)  

4)  

정답 1) 망치로 못을 박을 때는 못에 찰리지 않도록 조심하세요.
 2) 밴딩기로 포장할 때는 손가락이 끼이지 않도록 조심하세요.
 3) 용접할 때는 화상을 입지 않도록 조심하세요.
 4) 거푸집을 설치할 때는 찰과상을 입지 않도록 조심하세요.



작업장 사고

වැඩසලේ අනතුරු

작업장 사고 වැඩසලේ අනතුරු




붕괴 사고

කඩාවැටීමෙන් වන අනතුරු




감전 사고

විදුලි සර වැදීමෙන් වන අනතුරු



추락 사고

වැටීමෙන් සිදුවන අනතුරු



누전 사고

විදුලි පරිපභ නිසා සිදුවන අනතුරු



낙하 사고

වැටීමෙන් සිදුවන අනතුරු



폭발 사고

පිපිරීමෙන් සිදුවන අනතුරු



화재 사고

ගින්නෙන් සිදුවන අනතුරු



가스 누출 사고


ගෑස් පිටවීමෙන් සිදුවන අනතුරු

사고 발생 시 필요한 것 අනතුරක් ඇතිවුවිට අවශ්‍යවන දේවල්



소화기

ගිනිනිවන උපකරණය



비상벨

අනතුරු ඇඟවීමේ බෙලෙක



비상구

හදිසි පිටවීමේ දොරටුව

소화기 사용 방법 ගිනි නිවන උපකරණය භාවිතාකරන ආකාරය



① 안전핀을 뽑고

ආරක්ෂිත පින් එක ඉවත් කර



바람이 부는 방향에서 불에 접근
සුලත් හමන දිශාවෙන් ගිනිදර පිවිසීම



앞쪽의 불부터 소화
ඉස්සරහ තිබෙන ගිනිදරවල සිට නිවීම අරඹන්න



② 호스를 불쪽으로 향하고

බටය ගිනිදර තිබෙන දෙසට යොමුකර



위에서 아래로 소화
ඉහල සිට පහලට ගිනි නිවන්න




충분히 많은 소화기를 한번에 사용
ඇති තරම් ගිනිනිවන උපකරණ එකවර භාවිතා කරන්න.



③ 손잡이를 강하게 움켜쥐다

අතින් අල්ලන කොටස හොඳින් තද කරන්න.



불씨가 남아있는지 확인
ගිනි පුපුරු තිබෙනවද පරීක්ෂා කර බලන්න



사용한 소화기는 다시 충전할
භාවිත කල ගිනි නිවන උපකරණය නැවත පුරවා තබන්න




EPS-TOPIK 듣기 ශ්‍රවණය EPS-TOPIK



අංක 1 පින්තූරය දෙස බලා ගැලපෙන වචනය තෝරන ප්‍රශ්නයයි, අංක 2 හා 3 එකිනෙකට ගැලපෙන වචනය තෝරන ප්‍රශ්නයයි, ප්‍රශ්නවලට සවන් දීමට සවන්දීමට පෙර එක් වරක් පිළිතුරු කියවා බලන්න,

1. 다음 그림을 보고 알맞은 것을 고르십시오.

පහත පින්තූරය දෙස බලා ගැලපෙන පිළිතුර තෝරන්න.



①

②

③

④

[2~3] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- | | |
|----------------|----------------|
| 2. ① 네, 할 거예요. | ② 네, 하고 싶어요. |
| ③ 네, 할 수 없어요. | ④ 네, 한 적이 있어요. |
| 3. ① 김스를 하세요. | ② 찜질을 하세요. |
| ③ 밴드를 붙이세요. | ④ 파스를 붙이세요. |



4 සහ 5 පිරිමි පුද්ගලයාගේ කතාවට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයයි, සවන්දීමට පෙර ප්‍රශ්න හා පිළිතුරු වල අන්තර්ගතය හොඳින් කියවා බලන්න.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 남자는 무슨 작업을 합니까? පිරිමි පුද්ගලයා කුමන රැකියාවක් කරනවද?
- | | |
|------|-------|
| ① 용접 | ② 선반 |
| ③ 밀링 | ④ 프레스 |
5. 사고를 줄이려면 어떻게 해야 합니까? අනතුරු අඩුකිරීමට නම් කුමක් කල යුතුද?
- | | |
|--------------------|-----------------------|
| ① 빨리 움직여야 해요. | ② 자주 사용해 보면 돼요. |
| ③ 다른 작업을 함께 해야 해요. | ④ 작동 방법을 잘 알고 있어야 해요. |



☞ **듣기 대본** ශ්‍රවණ පිටපත

1. ① **여:** 같아요. වෙනස් කරනවා. ② **여:** 깎아요. අඩුකරනවා.
 ③ **여:** 절단해요. කපනවා. ④ **여:** 찍어 내요. ගන්නවා.
2. **남:** 밀링 작업을 해 본 적이 있어요? වෙල්ඩිං වැඩ කරලා තිබෙනවද?
3. **남:** 손가락이 베였어요. මගේ ඇඟිලි කැපුණා.
- 4-5. **남:** 저는 공장에서 프레스 작업을 하고 있어요. 프레스 기계는 좀 위험하지만 작동하는 방법을 잘 알고, 안전하게 사용하면 사고를 줄일 수 있어요. 일할 때 탄생각을 하거나 안전 수칙을 지키지 않으면 크게 다칠 수 있으니까 조심해야 해요. 전에 저도 다친 적이 있는데요, 정말 한순간이었어요.
- මම වැඩපොළේ මුද්‍රණ වැඩක් කරනවා. මුද්‍රණ උපකරණය අනතුරු දායක වූනත් ක්‍රියාකරවන ආකාරය හොඳින් දැනගෙන පරිස්සමට ක්‍රියාත්මක කරනවානම් අනතුරු අඩුකරන්න පුළුවන්. වැඩ කරන විට වෙන දේවල් සිතීම හෝ අනතුරු අඩුකරන උපදේශ අනුගමනය නොකලොත් ලොකුවට තුවාල වෙන්න පුළුවන් නිසා ප්‍රවේශම් විය යුතුය. මීට කලින් මටත් තුවාල වූ අවස්ථාවක් තිබුණා. තුවාල වෙන්න පොඩි වෙලාවයි යන්නේ.

정답 1. ③ 2. ④ 3. ③ 4. ④ 5. ④

확장 연습 තවදුරටත් වන අභ්‍යාස ☞ L-48

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
 සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
- 다음 중 들은 내용과 같은 것은 무엇입니까?**
 පහත සඳහන් දෑ අතරින් අන්තර්ගතය හා සමාන දේවල් තෝරන්න.
- ① 남자는 밴딩기를 점검하려고 합니다.
 - ② 여자는 밴딩 작업을 모두 마쳤습니다.
 - ③ 밴딩기는 전원을 켜고 점검을 해야 합니다.
 - ④ 밴딩기가 뜨거우면 식힌 후에 점검해야 합니다.

☞ **확장 연습 듣기 대본** තවදුරටත් වන අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. **남:** 수피카 씨, 밴딩 작업은 끝났어요? සුපිකා මහත්මිය, පාර්සල් කරන වැඩේ ඉවරද?
여: 아니요, 밴딩기 작동이 잘 안 돼서요. 지금 점검하려고 전원을 껐어요.
 පාර්සල් කරන යන්ත්‍රය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් පරීක්ෂණ කටයුතු සඳහා යන්ත්‍රය ක්‍රියා විරහිත කරනවා.
- 남:** 밴딩기는 전원을 끈 후에도 뜨거우니까 좀 더 기다렸다가 점검하세요.
 පාර්සල් කරන යන්ත්‍රය ක්‍රියා විරහිත කලපසුවත් රස්නය නිසා තවත් වේලාවක් බලා සිට ඉන්පසු පරීක්ෂා කර බලන්න.

정답 1. ④





EPS-TOPIK 읽기 கියவීම



අංක 1 සහ 2 පින්තූරය දෙස බලා ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්න වේ, ඉහත ඉගෙනගත් වචන යලින් මතක් කරගනිමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오. සහන පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

- 

① 선반 기계예요.	② 밀링 기계예요.
③ 용접 기계예요.	④ 프레스 기계예요.
- 

① 못에 찔렸어요.	② 화상을 입었어요.
③ 유리가 박혔어요.	④ 찢과상을 입었어요.



අංක 3 හා 4 ප්‍රශ්නයට ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්න වේ, අංක 5 ලිපිය කියවා ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

- 프레스 기계로 같은 모양을 여러 개 _____ 수 있습니다.
මුද්‍රණ යන්ත්‍රයෙන් එකම හැඩයට කිහිපයක් කපන්න පුළුවන්.

① 깎을 ② 파낼 ③ 구부릴 ④ 찍어 낼
- 작업을 하다가 _____ 것을 막기 위해서는 환기를 자주 해야 합니다.
වැඩ කරන අතර ගැස් වලට හුරුවීම වැලැක්වීමට නිතරම වාතයට නිරාවරණය විය යුතුය.

① 찢과상을 입는 ② 유리가 박히는 ③ 손가락이 잘리는 ④ 가스에 중독되는

5. 다음 질문에 답하십시오. මෙහෙට ගැටලුවට පිළිතුරු සපයන්න.

공장에는 여러 종류의 기계가 있습니다. 이런 기계 덕분에 일하는 것이 더 쉬워졌지만 위험한 기계도 많아서 손가락이 잘리거나 화상을 입는 등의 사고도 종종 발생하게 되었습니다. 일을 할 때는 항상 신경을 쓰고 사고를 당하지 않도록 조심해야 합니다.

වැඩපොළේ විවිධ ආකාරයේ යන්ත්‍ර තිබේ, මෙවැනි යන්ත්‍ර නිසා වැඩ පහසුවන අනතුරුදායක යන්ත්‍රත් බහුල නිසා ඇඟිලි කැපීම හෝ පිලිස්සීම් වැනි අනතුරුත් ටික ටික ඇතිවෙනවා, වැඩ කරන විට සැමවිටම අවධානයෙන් අනතුරක් නොවීමට වගබලා ගතයුතුයි.

이 글에 대한 내용으로 맞는 것을 고르십시오. මෙමෙ ලිපියට අදාලව නිවැරදි යෙදුම් තෝරන්න.

- | | |
|------------------------|--------------------------|
| ① 공장에는 위험한 기계도 많이 있다. | ② 사고가 나면 빨리 신고를 해야 한다. |
| ③ 기계를 사용하면 일이 더 어려워진다. | ④ 기계를 작동하기 전에 연습을 해야 한다. |

정답 1. ① 2. ② 3. ④ 4. ④ 5. ①



확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 발목을 삐어서 병원에 갔습니다. 병원에서 준 _____ 을/를 가지고 약국에서 약과 파스를 샀습니다.

වළලුකර උලුක්කු වූ නිසා රෝහලට ගියා රෝහලේදී දුන් බෙහෙත් ලයිස්තුව රැගෙන ඔසුසැලට ගොස් ඖෂධ සහ පැලැස්තර මිලට ගත්තා.

- ① 이력서 ② 증명서 ③ 신청서 ④ 처방전

2. 젖은 손으로 전기 기계나 전선을 만지면 안 됩니다. _____ 사고가 날 수 있습니다.

තෙත සහිත අත් වලින් විදුලි යන්ත්‍ර හෝ විදුලි රැහැන් ඇල්ලීමෙන් වළකින්න. (විදුලි සැර වැදීම) වැනි අනතුරු සිදු විය හැක.

- ① 붕괴 ② 추락 ③ 감전 ④ 충돌

3. 작업 도구를 사용할 때에는 항상 주의해야 합니다. 특히 칼이나 절단기를 이용해서 물건을 _____ 때에는 손을 다치지 않도록 조심해야 합니다.

වැඩ කරන මෙවලම් භාවිතා කිරීමේදී නිතරම ප්‍රවේසම් විය යුතුයි. විශේෂයෙන් පිහි සහ කැපෙන තල භාවිත කරමින් භාණ්ඩ (කැපීමේදී) අනතුරු වැළැක්වීමට ලෙස ප්‍රවේසම්.

- ① 붙일 ② 자를 ③ 접을 ④ 그릴

4. 소화기를 _____ 우선 안전핀을 뽑아야 합니다. 그 다음 호스를 불쪽으로 향하게 하고 손잡이를 움켜쥐면 됩니다.

ගිනි නිවන යන්ත්‍රය (භාවිතා කිරීමට නම්), ප්‍රථමයෙන් ආරක්ෂිත කුර/ඇණය ඉවත් කළ යුතුය.

- ① 옮기려면 ② 사용하려면 ③ 옮기면서 ④ 사용하면서

정답 1. ④ 2. ③ 3. ② 4. ②

발음 උච්චාරණය P-24

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

'ㄷ, ㅌ' හල්කිරීමකට පසු පිටුපසින් 'ㅣ [i]' ස්වරය පැමිණෙන අවස්ථාවේ, 'ㄷ, ㅌ' අක්ෂර [ㅈ], [ㅊ] ලෙස උච්චාරණය කරයි.

- | | |
|----------------------|-------------------------|
| (1) 굳이, 만이, 미달이, 해돋이 | (2) 같이, 발이, 날날이, 붙이다 |
| (3) 같이 식사하려 갈까요? | (4) 여기에 우표를 붙이세요. |
| (5) 저는 우리 집의 맘이에요. | (6) 저는 올해 1월에 해돋이를 봤어요. |

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

අනතුරුදායක තත්වයන්ගෙන් වැළකීම, අනතුරුගැන අනතුරු හැඟවීම

- (으) = 수 있다, -기 때문에

ආරක්ෂක උපකරණ, වැඩබිම් සිදුවන අනතුරු ශරීර කොටස් සහ ආරක්ෂිත උපකරණ

대화 1 සංවාදය 1

Track 151



පහත දැක්වෙන්නේ කළමණාකාරීකම සහ අදින් මහතාගේ සංවාදයයි. කළමණාකාරීකම අදින් මහතා ආරක්ෂිත උපකරණ සියල්ල පැළඳවා දැයි පරීක්ෂා කරමින් සිටියි. ප්‍රථමයෙන්ම සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

관리자 아딧 씨, 보호구 모두 착용했지요?

අදින් මහත්මයා, ආරක්ෂක උපකරණ ඔක්කොම පැළඳගත්තා නේද?

아 딧 네, 안전모도 쓰고 안전장갑도 껴어요.

ඔව්, ආරක්ෂිත හිස්වැසුම දාල ආරක්ෂිත අත් මේස් දාගත්තා.

관리자 좋아요. 그런데 안전모 끈은 조금 더 조이는 게 좋겠어요. 그리고 오늘은 높은 곳에서 작업해야 하니까 안전대도 꼭 착용하세요.

හොඳයි, ඒ වුනත් ආරක්ෂක හිස් වැස්මේ පටිය ටිකක් තව තදට තියෙන එක හොඳයි, ඒ වගේම අද ඉහළ ස්ථානයක වැඩ කලයුතු නිසා ආරක්ෂක පටින් අනිවාර්යෙන්ම පළඳින්න.

아 딧 네, 알겠습니다. 00, තේරුණා.

관리자 어! 그런데 안전화는 왜 안 신었어요? 안전화를 안 신으면 발을 다칠 수 있어요.

ඔ, නමුත් ඇයි ආරක්ෂක සපත්තු පැළඳුවේ නැත්තේ? ආරක්ෂක සපත්තු පළඳින්නේ නැත්නම් කකුල තුවාල වෙන්න පුළුවන්.

아 딧 어! 깜빡했네요. 바로 갈아 신을게요.

ඔ, අමතක වුණානේ, ඉක්මනින් මාරු කරලා දාගන්නම්.

깜빡하다 එක් වර අමතක වුවා මතකය නැති වීම හෝ එක්වර සිතියට නොපැමිණීම

· 보호구를 챙기는 것을 깜빡했어요.
ආරක්ෂක උපකරණ පැළඳීමට අමතක වුවා.

갈아 신다 මාරුකර පැළඳීම වෙනත් පාවහන් යුගලයක් මාරු කර පැළඳීමයි. ඇඳුමක් මාරු කර පැළඳීම **갈아입다** ගමන් කිරීමේ ක්‍රමය මාරු කිරීමේදී **갈아타다** යන්න භාවිතා කරයි.

· 산책할 때는 편한 신발로 갈아 신으세요.
ඔබ ඇඳින විට, සැහැල්ලු සපත්තු වලට මාරු කර පළඳින්න.



හොඳින් සවන්දී අනුගමනය කලාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 아딧 씨는 무슨 보호구를 착용해야 해요? අදින් කිනම් ආරක්ෂිත උපකරණ පැළඳිය යුතුද?
2. 아딧 씨는 왜 안전화를 안 신었어요? අදින් ඇයි ආරක්ෂිත සපත්තු පැළඳුවේ නැත්තේ?

정답 1. 안전모, 안전장갑, 안전대를 착용해야 해요. 2. 안전화를 신는 것을 깜빡했어요.



어휘 1 වචන මාලාව 1 **보호구** ආරක්ෂිත උපකරණ



ආරක්ෂිත උපකරණ කිනම් දෑ තිබේද? ආරක්ෂිත උපකරණ වර්ග පිළිබඳ දැන ගනිමුද?



착용하다
පළඳිනවා



보호복
ආරක්ෂිත ඇඳුම



안전모
ආරක්ෂිත හිස්වැසුම



보안면
ආරක්ෂිත මුහුණ ආවරණය



용접면
වෙල්ඩින් මුහුණ ආවරණය



보안경
ආරක්ෂිත ඇස් කැප්පාඩ්



마스크
මුඛ ආවරණය



귀마개
කන් ආවරණ ඇඬය



귀덮개
ආරක්ෂිත කන් ආවරණය



안전대
ආරක්ෂිත පටිය



목장갑
රෙදි අත් ආවරණය



안전장갑
ආරක්ෂිත රබර් අත් ආවරණය



안전화
ආරක්ෂිත සපත්තු



안전장화
ආරක්ෂිත බූට් සපත්තු



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සහ කරන්න.

1. 사진을 보고 알맞은 말을 연결하세요. පින්තූර බලා නිවැරදි වචනය සමග යා කරන්න.



㉠ 귀마개

㉡ 보호복

㉢ 마스크

㉣ 안전장화

㉤ 목장갑

정답 ①㉡ ②㉠ ③㉢ ④㉤ ⑤㉣



ක්‍රියා පදයකට සම්බන්ධ කර යම්කිසි ක්‍රියාවක් සිදුවීමට ඇති හැකියාව මින් අදහස් කෙරේ. අනෙක් පසට දැනුම පිළිබඳ විමසීමේදී ද යොදාගත හැක.

자음 (වාක්‍යය) → -을 수 있다	모음 (ස්වර), 자음 'ㄹ' (වාක්‍යය -ㄹ) → -ㄴ 수 있다
늦다 → 늦을 수 있다 입다 → 입을 수 있다	다치다 → 다칠 수 있다 만들다 → 만들 수 있다

- 가: 택시를 타고 갈까요? ටැක්සි එකක නැගලා යමුද?
 나: 지금 차가 막히는 시간이라서 택시를 타면 더 늦을 수 있어요.
දැන් වාහන තදබඳ වෙලාව නිසා ටැක්සි එකක නැගලා ගියොත් තව ප්‍රමාද වෙන්න පුළුවන්.
- 가: 보안경을 안 쓰면 눈을 다칠 수 있어요.
ආරක්‍ෂක උපැස් යුවලක් පාවිච්චි නොකළහොත් ඇස් තුවාල වෙන්න පුළුවන්.
 나: 네, 알겠습니다. 꼭 쓰게요. ඔව්. තේරුණා. අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නම්.
- 가: 용접면을 꼭 써야 돼요? පැස්සුම් මුහුණක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනෙද?
 나: 그럼요. 얼굴에 화상을 입을 수 있어요. ඔව්. මුහුණ පිළිස්සෙන්න පුළුවන්.



대조적 정보 වෙනත් තොරතුරු

යම් කාර්යයක් කිරීමට ඇති හැකියාව ප්‍රකාශ කිරීමේදී සිංහල භාෂාවෙන් 'ටයික්වොන්ඩො පුළුවන්.' යන්නෙහි 'පුළුවන්' යන්න යොදාගෙන 'හැකියාව ඇත'යි අර්ථ ගන්වන නමුත් කොරියානු භාෂාවෙහි 'හැකියාව ඇත' යන්න පැහැදිලි කිරීමට '-(으)ㄴ 수 있다/없다' වාක්‍ය රටාව යොදාගනු ලැබේ.

- 그릇이 뜨거울 수 있으니 조심하세요. භාජනය උණුසුම් විය හැකි නිසා ප්‍රවේසම් වන්න,



'-(으)ㄴ 수 있다' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? එසේනම් පින්තූරය බලා සංවාදය සම්පූර්ණ කරන්න.

2. 사진을 보고 '-(으)ㄴ 수 있다'를 사용해서 대화를 완성하세요.

ඡායාරූපය බල'--(으)ㄴ 수 있다' භාවිතා කර සංවාදය සම්පූර්ණ කරන්න.

- 

1) 귀를 다치다 가: 귀마개를 꼭 해야 해요?
ආරක්‍ෂිත කන් ආවරණ ඇබය අනිවාර්යයෙන්ම පැළඳිය යුතුද?
 나: 네, 귀마개를 안 하면 _____.
ඔව්, කන් ආවරණ ඇබය පැළඳුවේ නැතිනම් (කනට හානි වීමට ඉඩ ඇත).
- 

2) 손을 다치다 가: 안전장갑을 꼭 해야 해요? ආරක්‍ෂිත රබර් අත්මෙස් අනිවාර්යයෙන්ම පැළඳිය යුතුද?
 나: 네, 안전장갑을 안 끼면 _____.
ඔව්, ආරක්‍ෂිත රබර් අත්මෙස් පැළඳුවේ නැතිනම් (අතට හානි වීමට ඉඩ ඇත).
- 

3) 발을 다치다 가: 안전화를 꼭 신어야 해요? ආරක්‍ෂිත සපත්තු අනිවාර්යයෙන්ම පැළඳිය යුතුද?
 나: 네, 안전화를 안 신으면 _____.
ඔව්, ආරක්‍ෂිත සපත්තු පැළඳුවේ නැතිනම් (කකුලට හානි වීමට ඉඩ ඇත).

정답 1) 귀를 다칠 수 있어요 2) 손을 다칠 수 있어요 3) 발을 다칠 수 있어요



ජිහුන් මහතා තුආන් මහතාට අනතුරු විය හැකි සිද්ධීන් පිළිබඳ පවසමින් සිටියි. පුද්ගලයින් දෙදෙනා මොනවගේ දැ කතා කරමින් සිටිද? සංවාදයට දෙවරක් සවන් දෙන්න.

지 훈 **어! 투안 씨, 장갑을 끼고 밀링 작업을 하면 안 돼요.**

ඔ, තුආන් මහත්මයා, අත් මේස් දාගෙන ඇලි කැපීමේ වැඩ කරන්න එපා.

투 안 **네? 공장장님이 작업을 할 때는 항상 장갑을 끼라고 하셨는데요.**

ඔව්, මැනේජර් මහත්මයා වැඩ කරන විට නිතරම අත් මේස් පළඳින්න කියලා කීව්වේ.

지 훈 **그렇지만 밀링 작업을 할 때는 장갑이 기계에 감길 수 있기 때문에 맨손으로 해야 돼요.**

එහෙම වුනත් ඇලි කැපීමේ වැඩ කරන විට අත්මේස් යන්ත්‍රයේ එතෙන්න පුළුවන් නිසා හිස් අතින් කල යුතුයි,

투 안 **아, 그러네요. 얼른 빨게요.**

ආ, එහෙමද. ඉක්මනින් ගලවන්නම්.

지 훈 **그리고 작업하는 동안 파편이 튈 수 있으니까 보안경도 잊지 말고요.**

ඒ වගේම වැඩ කරන කාලය තුළ කුඩා කැබලි විසිවෙන්න පුළුවන් නිසා ආරක්ෂිත ඇස් ආවරණය පළඳින්නත් අමතක කරන්න එපා.

투 안 **알겠어요, 지훈 씨.**

තේරුණා, ජිහුන් මහත්මයා.

맨손 කිසිවක් නොපැළඳි අත කිසිවක් නොපැළඳි අත යන්න අදහස් වේ

· 가: 어머, 화상을 입었어
요?
අයියෝ, අත පිච්චුණාද?

나: 네, 맨손으로 뜨거운
냄비를 잡아서요.
ඔව්, නිකන් අතින් රස්තේ
හාජනයක් ඇල්ලුව
නිසයි.

얼른 දැන්ම

වේලාවක් ගත් නොවී එම වේලාවේම

- 얼른 일어나서 출근 준비를 하세요.
දැන්ම, නැගිටලා වැඩට යන්න සූදානම් වෙන්න.
- 사장님이 들어오시자 직원들은 얼른 자리에 서 일어났다.
ප්‍රධානිතුමා පැමිණි විට කාර්ය මණ්ඩලය ඉක්මණින් නැගිටුණා.



මෙවර ජිහුන් මහතා සහ තුආන් මහතා ලෙස සංවාදය අනුගමනය කරන්න. හොඳින් සවන් දී අනුගමනය කළාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 지훈 씨는 투안 씨에게 무엇을 하면 안 된다고 했어요?

ජිහුන් මහතා තුආන් මහතාට කුමක් ද නොකල යුතුදැයි පැවසුවේ?

2. 밀링 작업을 할 때는 왜 맨손으로 해야 해요?

කපන වැඩ කරද්දී ඇයි නිකන් අතින් කල යුත්තේ?

정답 1. 장갑을 끼고 밀링 작업을 하면 안 된다고 했어요. 2. 장갑이 기계에 감길 수 있어서 위험해요.



රැකියා ස්ථානයේදී සිදුවිය හැකි අනතුරු මොනවාද? අනතුරු සම්බන්ධයෙන් වන වචන මොනවාදැයි දැන ගනිමුද?




부딪히다/충돌하다
එකිනෙකා ගැටෙනවා



넘어지다
ඇද වැටෙනවා



미끄러지다
ලිස්සනවා



떨어지다/추락하다
ඉහළ සිට ඇද වැටෙනවා



구덩이에 빠지다
වලකට වැටෙනවා



파편이 튀다
කැබලි විසි වෙනවා



맞다
වදිනවා/ගැටෙනවා



기계에 감기다
යන්ත්‍රයට අනුවෙනවා




감전되다
විදුලි සැර වදිනවා



가스가 새다/
누출되다
ගැස් ලීක් වෙනවා



폭발하다
පුපුරනවා



불이 나다
ගිණි ගන්නවා



ඔබ ඉහත ඉගෙනගත් වචන සිහි කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 맞는 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය හා යා කරන්න.

①



②



③



④



⑤



㉠

폭발하다

㉡

추락하다

㉢

부딪히다

㉣

미끄러지다

㉤

넘어지다

정답

①㉡ ②㉠ ③㉢ ④㉣ ⑤㉤



ක්‍රියා පදයකට හෝ විශේෂණ පදයකට සම්බන්ධ වී යම් කාර්යයක් සිදුවීමට බලපෑ හේතුව සහ කාරණාව පැහැදිලි කරයි. නාම පදයක් යෙදෙන විට නාම පදය 'N 때문에' යොදාගනී.

- 작업을 할 때는 **감전될 수 있기 때문에** 안전장갑을 꺼야 합니다.
වැඩ කරන විට විදුලිසැර වදින්න පුළුවන් නිසා ආරක්ෂාකාරී අත්වැසුම් පැළඳිය යුතුයි.
- 바닥이 미끄러워서 쉽게 **넘어질 수 있기 때문에** 항상 주의해야 합니다.
පොළොව ලිස්සන සුළු නිසා ලෙහෙසියෙන් වැටෙන්න පුළුවන් නිසා නිතරම ප්‍රවේශම් විය යුතුයි.
- 어제는 **피곤했기 때문에** 집에서 쉬었어요. ඊයේ මහන්සි වුන නිසා ගෙදර ඉඳගෙන විවේක ගත්තා.

'නාම පදය+이기 때문에' 'විශේෂණ පදය/ක්‍රියා පදය + 때문에' හේතු ප්‍රකාශ කිරීමේදී '-아서/어서' ව්‍යාකරණයට වඩා මෙම ව්‍යාකරණය තරමක් බැරෑරුම් හෝ සෘණාත්මක ප්‍රකාශන කිරීමේදී භාවිතා කරයි. අනිත කාලයෙන් ප්‍රකාශ කිරීමේදී '-았/었기 때문에' යොදනු ඇත.



비교해 보세요 සංසන්දනය කර බලන්න

✓ '-기 때문에' සහ '-아서/어서'

'-기 때문에' සහ '-아서/어서' යන දෙකම කිසියම් දෙයක හේතුව පිලිබිඹු කිරීමේදී භාවිතා වේ, පවසන පුද්ගලයාගේ හැඟීම් සහ තත්වය පිලිබඳ හේතුවක් අර්ථ දක්වන අවස්ථාවේදී බොහෝ විට '-아서/어서' භාවිතා කරයි. එමෙන්ම '-기 때문에' යන්න අනිත කාල '-았/었-' සමග සම්බන්ධ කල හැකි නමුත්, '-아서/어서' යන්න සම්බන්ධ කල නොහැක.

- 오랜만에 친구를 만나기 때문에 기뻐요. (X)
오랜만에 친구를 **만나서** 기뻐요. (O)
- 고향에서 부모님이 **오셨기 때문에** 오늘은 못 만나요. (O)
고향에서 부모님이 오셨어서 오늘은 못 만나요. (X)



'-기 때문에' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? එසේනම් උදාහරණය පරිදි සංවාදය සම්පූර්ණ කරන්න.

2. '-기 때문에'를 사용해서 대화를 완성하세요. '-기 때문에' භාවිතා කරමින් සංවාදය සම්පූර්ණ කරන්න.

- 가: 높은 곳에서 작업할 때는 떨어지는 사고가 날 수 있습니다.
ඉහල ස්ථාන වල වැඩ කරන විට වැටීමේ අනතුරු වෙන්න පුළුවන.
나: _____ 관찰을 겁니다. [안전대를 댔다 ආරක්ෂිත පටි පළඳින්න]
- 가: 지금 안에서 작업할 수 없어요? දැන් ඇතුළේ වැඩ නැද්ද?
나: _____ 지금은 들어갈 수 없어요. [바닥이 미끄럽다 බිම ලිස්සනවා]
- 가: 밀링 작업을 할 때는 _____ 보안경을 꼭 써야 해요. [파편이 튀다 කැබලි විසිවෙනවා]
කපන වැඩ කරන විට (කැබලි කිරීම නිසා) ආරක්ෂිත ඇස් කණ්ණාඩි පැළඳිය යුතුය.
나: 네, 알겠습니다. ඔව්, තේරෙනවා.

정답 1) 안전대를 댔기 때문에 2) 바닥이 미끄럽기 때문에 3) 파편이 튀기 때문에



위험한 상황에 대해 말할 수 있어요? <보기>처럼 이야기해 보세요.

අනතුරුදායක අවස්ථාවන් ගැන කියන්න පුළුවන්ද? උදාහරණය පරිදි කතාකර බලන්න.

보기 උදාහරණ



바닥이 미끄럽다, 넘어지다
බිම ලිස්සනවා වැටෙන්නවා


바닥이 미끄러우면
넘어질 수 있어요. 조심하세요.
බිම ලිස්සලා වැටෙන්න පුළුවන්,
ප්‍රවේසම්.



1)




높은 곳에서 작업을 하다, 추락하다
උස් ස්ථානයක වැඩ කරනවා,
අදවැටෙන්නවා



2)




파편이 튀다, 화상을 입다
කැබලි විසිවෙන්නවා, පිලිස්සෙන්නවා



3)




안전장갑을 끼지 않다, 감전되다
ආරක්ෂිත අත් මෙස් දාත්තේ නැහැ, විදුලි
සැර වැදෙන්නවා



4)



안전화를 신지 않다, 발을 다치다
ආරක්ෂිත පාවහන් පළඳින්නේ නැහැ,
කකුල තුවාල වෙන්නවා



정답 1) 높은 곳에서 작업을 하면 추락할 수 있어요. 조심하세요. 2) 파편이 튀면 화상을 입을 수 있어요. 조심하세요. 3) 안전장갑을 끼지 않으면 감전될 수 있어요. 조심하세요. 4) 안전화를 신지 않으면 발을 다칠 수 있어요. 조심하세요.



신체 기관과 보호구

ශරීර අංග හා ආරක්ෂිත උපකරණ

+ 신체와 위험요소

ශරීරය හා අනතුරුදායක කොටස

눈 ඇස
날아오는 물체, 빛
විසිවී එන දූව/ආලෝකය

호흡기 폐를 통한 호흡
분진, 화학물질
දූවිලි/විස රසායන

손 අත
화학물질, 뜨거운 물체, 진동
විස රසායන/උණුසුම් දූව/මැණික් කටුටේ වේදනාව

전신 全體 全身
화학물질, 뜨거운 물질, 방사선, 분진
විස රසායන/උණුසුම් දූව/කිරණයෙන් හා දූවිලි



머리 頭
떨어지거나 날아오는 물체,
높은 곳에서 떨어짐
විසිවී එන දූව/ඉහළ ස්ථානයකින් වැටීම

귀 耳
소음 噪音

안면 顔面
날아오는 물체, 화학물질
විසිවී එන කොටස්/රසායන දූව

발 足
떨어지는 물체(중량물), 화학물질,
뜨거운 물질, 날카로운 물체
ගැටෙන දූව/රසායන/උණුසුම් දූව/තියුණු දූව

+ 보호구의 종류

ආරක්ෂිත උපකරණ වර්ග

산업안전보건법에서 정하고 있는 보호구는 다음과 같습니다. වෘත්තීය ආරක්ෂණය හා සෞඛ්‍ය තත්ත්ව පාලන අධිකාරියේ නිර්දේශිත ආරක්ෂිත උපකරණ පහත දැක්වේ.

보안경 安全鏡 ඇස් ආවරණය
차광보안경, 일반보안경
ආරක්ෂිත කණ්නාඩි/ආරක්ෂිත විදුරු

청력보호구 聽力保護具 ඇත් ආවරණය
귀마개, 귀뿔개
ආරක්ෂිත කන් ඇබය/ආරක්ෂිත කන් ආවරණය

보안면 安全面罩 මුහුණ ආවරණය
용접용 보안면, 일반 보안면
වෙල්ඩින් මුහුණ ආවරණය/ආරක්ෂිත මුහුණ ආවරණය

안전장갑 安全장갑 අත් මේස්
절연장갑, 화학물질용 안전장갑
රබර් අත් මේස්/ රසායනික ක්‍රියාවලිට එරෙහිව ඇති අත් මේස්

안전대 安全帶 පටි
벨트식, 안전그네식
බෙල්ට්/ ආරක්ෂිත ශරීරාවරණ පටි

보호복 保護服 ඇඳුම්
방열복, 화학물질용 보호복
තාපය පිට කරන ඇඳුම්/ කෘෂි රසායන වලට ප්‍රතික්‍රියා කරන ඇඳුම්



안전모 安全帽 හිස් වැසුම්
가죽A종, AB종, ABE종 ෆාදී වර්ග

방진마스크 防塵口罩 දූවිලි මුහුණ ආවරණය
전면형, 반면형(안면부 ෆ්‍රොන්ට්)
සම්පූර්ණ මුහුණ ආවරණය/ අඩක් මුහුණ ආවරණය

방독마스크 防毒口罩 ගැස් ආවරණය
전면형, 반면형 සම්පූර්ණ මුහුණ ආවරණය/ අඩක් මුහුණ ආවරණය

송기마스크 送氣口罩 වාතාශ්‍ර සපයන මුහුණ ආවරණ
호스마스크, 에어라인마스크,
복합식 ෆ්‍රොන්ට්-ලයින් මුහුණ ආවරණය/ එයර් ලයින් මුහුණ ආවරණය/ වාතාශ්‍ර නල සහිත එයර් ලයින් මුහුණ ආවරණය

전동식 호흡보호구 電動式呼吸保護具 වාතය පිරිසිදු කර ලබාදෙන ආරක්ෂිත උපකරණ
전동식 방진마스크, 전동식 방독마스크,
전동식 후드 및 전동식 보안면
දූවිලි ස්වසන කාරක ආවරණ/ ස්ව. පූර්ණ හුස්ම ගැනීමේ උපකරණ

안전화 安全靴 සපත්තු
가죽제 안전화, 고무제 안전화, 정전기 안전화,
발등안전화, 절연화, 절연장화
ආරක්ෂිත ලෙදර් සපත්තු/ රබර් සපත්තු/ දූවිලි සන්නායක සපත්තු/ වානේ ආරක්ෂිත සපත්තු/ විදුලි උවදුරු වලින් වැළකීමේ සපත්තු/ ආරක්ෂිත සපත්තු




අංක 1 අංක 2 ප්‍රශ්නවලට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. ප්‍රශ්නයට සවන්දීමට පෙර කිනම් පින්තූර ඇත්දැයි බලමු.

[1~2] 잘 듣고 내용과 관계있는 그림을 고르십시오.

හොඳින් සවන් දී විස්තරය හා සම්බන්ධයක් ඇති පින්තූරය තෝරන්න.



1. ①



②



③



④



2. ①



②



③



④



අංක 3 සහ අංක 4න් දැක්වෙන්නේ නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්නයයි. අංක 5 සංවාදයට සවන් දී නිවැරදි පිළිතුරු තෝරන ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇසීමට පෙර පිළිතුර එක් වරක් කියවා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.

3. ① 벌써 확인했습니다.

② 얼른 쓰고 오겠습니다.

③ 빨리 갈아 신으십시오.

④ 이쪽으로 들어가면 됩니다.

4. ① 얼른 가서 찾아보세요.

② 장갑을 새로 샀어요.

③ 깜빡했어요. 지금 길게요.

④ 병원에 가야 될 거 같아요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

සංවාදය අසා ප්‍රශ්නයට වඩාත් නිවැරදි පිළිතුරු තෝරන්න.

남자가 해야 할 일이 아닌 것은 무엇입니까? පිරිමියා කළ යුතු වැඩක් නොවන දෙය කුමක්ද?

① 청소하기

② 귀마개 하기

③ 마스크 쓰기

④ 플러그 빼기



듣기 대본 그림을 보고

1. 여: 떨어져서 다쳤어요. 빨리요 도와주세요.
2. 여: 보안을 썼어요. 아무것도 안 됐어요.
3. 여: 잠깐만요. 여기는 안전모가 없으면 들어갈 수 없습니다.
보안모가 없으면, 안전모를 쓴 후에 들어갈 수 있습니다.
4. 남: 어! 안전장갑을 안 썼네요. 안전장갑을 안 끼면 손을 다칠 수 있어요.
아. 아무것도 안 썼어요. 안전장갑을 안 썼어요? 안전장갑을 안 끼면 손을 다칠 수 있어요.
5. 여: 왜 귀마개를 안 하셨어요? 시끄럽지 않아요?
아. 아무것도 안 썼어요. 안전장갑을 안 썼어요? 안전장갑을 안 끼면 손을 다칠 수 있어요.
- 남: 시끄럽지만 귀마개를 하면 불편해요.
안전장갑을 안 썼어요. 안전장갑을 안 썼어요? 안전장갑을 안 끼면 손을 다칠 수 있어요.
- 여: 그래도 여긴 소음이 심하기 때문에 귀마개를 꼭 해야 돼요. 그리고 작업장에는 먼지가 많으니까 마스크도 쓰는 게 좋아요.
아. 아무것도 안 썼어요. 안전장갑을 안 썼어요? 안전장갑을 안 끼면 손을 다칠 수 있어요.
- 남: 네, 그렇게요. 아, 아. 아. 아.
- 여: 아! 작업이 끝난 후에는 기계의 플러그도 빼서 정리해 주세요.
아. 아. 아. 아.

정답 1. ① 2. ② 3. ② 4. ③ 5. ①

확장 연습 대화 내용을 읽고

L-49

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
대화 내용을 읽고 질문에 알맞은 것을 고르십시오.
- 남자가 작업장에 가는 이유는 무엇입니까? 아. 아. 아. 아.
- | | |
|---------------|---------------|
| ① 안전모가 없어서 | ② 안전대가 필요해서 |
| ③ 안전복을 챙겨야 해서 | ④ 안전화를 신어야 해서 |

확장 연습 듣기 대본 대화 내용을 읽고

1. 여: 아딧 씨, 안전복 모두 챙겨 입었죠? 아. 아. 아. 아.
- 남: 네, 오늘은 높은 곳에서 작업한다고 해서 안전대도 착용했어요. 안전모도 챙겼고요.
아. 아. 아. 아.
- 여: 좋아요. 어! 그런데 안전화는 왜 안 신었어요?
아. 아. 아. 아.
- 남: 아, 깜빡했어요. 작업장에 가서 안전화로 갈아 신고 올게요.
아. 아. 아. 아.

정답 1. ④




EPS-TOPIK 읽기 கියவීම




අංක 1 සහ අංක 2 පින්තූර බලා ගැලපෙන වාක්‍ය හෝ වචනය තෝරන ප්‍රශ්න වේ. ඉගෙන ගත් දේ මතක් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오.

සහන පින්තූර බලා ගැලපෙන වචනය හෝ වාක්‍යය තෝරන්න.

1.  ① 마스크 ② 보호복
③ 안전모 ④ 용접면

2.  ① 감전될 수 있습니다. ② 넘어질 수 있습니다.
③ 부딪힐 수 있습니다. ④ 추락할 수 있습니다.



අංක 3 සහ අංක 4 නිවැරදි වචනය තෝරන ප්‍රශ්න වේ. අංක 5 ආරක්ෂිත ක්‍රම පිළිබඳ නිවේදනය කියවා පිළිතුරු සොයන ප්‍රශ්නයකි.

[3~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3. 소음이 심한 곳에서 작업을 할 때는 _____을/를 껴야 합니다.
ශබ්දය අධික ස්ථානයක වැඩ කරන විට (ආරක්ෂිත කන් ආවරණය) පැළඳිය යුතුයි.

- ① 귀마개 ② 목장갑 ③ 보안경 ④ 안전장화

4. 높은 곳에서 작업을 할 때는 아래로 떨어질 위험이 있습니다. 그러므로 반드시 _____을/를 매고 일을 해야 합니다.
ඉහළ ස්ථානවල වැඩ කරන විට වැටීමේ අවදානමක් තිබේ. එමනිසා අනිවාර්යයෙන්ම ආරක්ෂිත පටිය පළඳවා වැඩ කළ යුතුයි.

- ① 보안면 ② 안전대 ③ 안전화 ④ 안전장갑

5. 다음 질문에 답하십시오. සහන ගැටලුවට පිළිතුරු සපයන්න.

<선반 작업 주의 사항> ලියවන් පට්ටල් වැඩ

1. 옷이나 머리카락이 기계에 감기지 않도록 작업복을 입고 모자를 쓰십시오.
2. 파편이 눈에 들어갈 수 있기 때문에 보안경도 반드시 착용해야 합니다.
3. 장갑이 기계에 감겨서 사고가 날 수 있으니깐 맨손으로 작업하십시오.

ඇඳුම් වල හෝ කොණ්ඩයේ යන්ත්‍ර සූත්‍ර ගැටෙන්නේ නැති වන්න ආරක්ෂිත ඇඳුම් ඇඳලා හිස් වැසුම් පළඳින්න. කැටලි ඇසට යන්න පුළුවන් නිසා ආරක්ෂිත කණනාඩි අනිවාර්යයෙන්ම පැළඳිය යුතුයි. අන් මේස් යන්ත්‍ර සූත්‍ර වල දැවටී අනතුරු වෙන්න පුළුවන් නිසා හිස් අතින් වැඩ කරන්න.

위 글과 관계가 없는 그림을 고르십시오. ඉහත ඡේදය හා සම්බන්ධයක් නැති පින්තූරය තෝරන්න.

- ①  ②  ③  ④ 



확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~3] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 작업을 할 때는 _____ 조심해야 합니다. 조심하지 않으면 언제 사고가 날지 모르기 때문입니다.

ඔබ වැඩ කරන (සෑම විටම) ප්‍රවේශම් විය යුතුයි. ඔබ පරෙස්සම් නොවේ නම්, කුමන අවස්ථාවක හෝ ඔබට අනතුරක් සිදුවිය හැකි බැවිනි.

- ① 일찍
- ② 다시
- ③ 항상
- ④ 직접

2. 전기 작업을 할 때에는 안전장갑을 꼭 챙겨야 합니다. 안전장갑을 _____ 감전될 수 있습니다.

විදුලියෙන් වැඩ කරන විට, ආරක්ෂක අත්වැසුම් අනිවාර්යෙන් පැළඳිය යුතුමයි. ආරක්ෂිත අත් මේස් (පැළඳුවේ නැත්නම්) විදුලි සැර වදින්නට පුළුවන්.

- ① 끼지 않으면
- ② 신지 않으면
- ③ 끼기 때문에
- ④ 신기 때문에

3. 밀링 작업을 할 때는 파편이 눈에 들어갈 수 있습니다. 그러므로 보안경을 반드시 _____.

කපන වැඩ වලදී කැබලි ඇසේ යන්න පුළුවන්, එම නිසා ආරක්ෂිත ඇස් ආවරණය අනිවාර්යෙන් (පැළඳිය යුතුමය).

- ① 써야 됩니다
- ② 입어야 됩니다
- ③ 쓴 적이 있습니다
- ④ 입은 적이 있습니다

정답 1. ③ 2. ① 3. ①



발음 උච්චාරණය P-25

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

ව්‍යංකෘත 'ㅁ', 'ㄷ', 'ㄱ', 'ㅈ' ඉදිරියෙන් හෝ පිටුපසින් 'ㄱ' පැමිණෙන විට, එකින් එක මහප්‍රාණ [ㅁ], [ㅌ], [ㅋ], [ㆁ] ලෙස උච්චාරණය කරයි.

- (1) 좋다, 넣고, 쌓지
- (2) 축하, 입학, 백화점
- (3) 생일 축하합니다.
- (4) 한국어 수업은 9시에 시작해요.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයනය අරමුණු
- ව්‍යාකරණ භාවිතය සඳහා උපදෙස්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

වැඩ අගය කිරීම / සෞඛ්‍ය ගැන කතා කිරීම
 - (으)ㄴ 덕분에, -기로 하다
 ආරක්ෂිත ක්‍රියාමාර්ග / සෞඛ්‍ය ප්‍රවර්ධනය
 සෞඛ්‍ය පවත්වා ගැනීම උදෙසා ඇදීමේ ව්‍යායාම

대화 1 සංවාදය 1

Track 154



මොනිකා මහත්මිය සුභ දෙයක් වුණා. සුභ දෙය කුමක්දැයි ප්‍රථමයෙන්ම සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

사장님 어서 와요, 모니카 씨. 여기 좀 앉아요. 차 한잔할래요?
 ආයුබෝවන් එන්න මොනිකා මහත්මිය, මෙහෙන් ටිකක් වාඩි වෙන්න. තේ කෝප්පයක් බොමුද?

모니카 아니요, 괜찮아요. නැහැ, කමක් නැහැ.

사장님 모니카 씨, 내일이 근로자의 날인 거 알죠? 이번 근로자의 날을 기념해서 우수 사원을 추천받았는데 모니카 씨가 뽑혔어요.

මොනිකා මහත්මිය, හෙට කම්කරු දිනය කියලා දන්නවාද? මෙවර කම්කරු දිනය සමරන නිසා දක්ෂම සේවකයා ගැන නිර්දේශ ලබාගන්නා, මේපාර මොනිකා මහත්මියව තමයි තේරුනේ.

모니카 네? 정말요? ඔව්? ඇත්තටම?

사장님 일도 잘하고 작업장 점검도 아주 **꼼꼼히** 한다고 들었어요. 모니카 씨가 열심히 해 준 덕분에 일이 더 편해졌어요. 정말 고마워요. 이건 감사 선물이에요.

වැඩත් හොඳින් කරලා වැඩබිම පරීක්ෂා කරලා දීලා, මොනිකා මහත්මිය මහත්සියෙන් කරලා දුන්න නිසා වැඩ ගොඩක් පහසු වුනේ, ඇත්තටම ස්තූතියි, මේක ස්තූති ත්‍යාගයක්.

꼼꼼히 පරීක්ෂාකාරී

- 신문을 꼼꼼히 읽으려면 시간이 많이 걸려요. පත්තරය ඉතා පරීක්ෂකාරීව කියවා බැලුවොත් කාලය ගොඩක් වැය වෙයි.
- 계약서의 내용을 꼼꼼히 읽어 보세요. කොන්ත්‍රාත්තුව ප්‍රවේශමෙන් කියවා බලන්න.



හොඳින් සවන්දී අනුගමනය කළාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 내일은 무슨 날이에요? අද දවස කුමක්ද?
2. 모니카 씨가 우수 사원으로 뽑힌 이유는 뭐예요?

මොනිකා මහත්මිය විශිෂ්ට සේවකයකු ලෙස තෝරා ගන්නේ ඇයි?

정답 1. 근로자의 날이에요. 2. 일도 잘하고 작업장 점검도 꼼꼼히 잘해서요.



어휘 1 වචන මාලාව 1


안전 수칙 ආරක්ෂක ක්‍රියාමාර්ග



ආරක්ෂිත නීති සමඟ සම්බන්ධ වාග් මාලාව දෙස බලමු



안전 수칙을 지키다
ආරක්ෂිත නීති පිළිපැදීම



안전 수칙을 어기다
ආරක්ෂාව පිළිබඳ නියෝග කඩ කරනවා




규칙을 준수하다
නීති වලට කීකරුවෙනවා



살피다
පරීක්ෂා කරනවා



주의하다
අවධානය දෙනවා



점검하다
සෝදිසි කරනවා/ පිරික්සනවා



정비하다
නඩත්තු කරනවා



보수하다
අලුත්වැඩියා කරනවා



개선하다
වැඩිදියුණු කරනවා



조치를 취하다
ක්‍රියාමාර්ග ගන්නවා



ඉහත වචන දෙස නොබලා ප්‍රශ්න විසඳන්න.

1. 빈칸에 맞는 표현을 <보기>에서 골라 문장을 완성하세요.

හිස්තැනට නිවැරදි ප්‍රකාශ උදාහරණ කොටසින් තෝරා වාක්‍ය සම්පූර්ණ කරන්න.

- 1) 이런 도구는 위험하니까 사용할 때 다치지 않도록 _____.
මෙම මෙවලම් අනතුරුදායක බැවින් භාවිතා කරන වාරයක් පාසා තුවාල නොවීමට වගබලා ගත යුතුය පරිස්සම් විය යුතුයි.
- 2) 기계를 오래 사용하려면 문제가 없는지 정기적으로 _____ 합니다.
ඔබට යන්ත්‍රය දිගු කලක් භාවිතා කිරීමට අවශ්‍ය නම්, එහි ප්‍රශ්නයක් ඇත්දැයි නිතිපතා පරීක්ෂා කරන්න.
- 3) 용접기가 고장이 나서 공장장님이 어제 _____.
වෙල්ඩින් යන්ත්‍රය කැඩී ඇති බැවින් ආයතන හිමිකරු (කැගැහුණුවා).
- 4) 안전하게 작업을 하려면 안전 수칙을 잘 _____ 합니다.
ආරක්ෂිතව වැඩ කිරීමට අවශ්‍ය නම් ආරක්ෂිත නීති පිළිපැදිය යුතුයි.

보기

어기다

주의하다

보수하다

점검하다

지키다

정답

1) 주의합니다 2) 점검해야 3) 보수했습니다 4) 지켜야



'-(으)ㄴ 덕분' යන්න ධනාත්මක ප්‍රතිඵලයේ හේතු පැහැදිලි කිරීමේදී භාවිතා වේ. ක්‍රියාපද සහ විශේෂණ පද යන සියල්ල සමග සම්බන්ධ කළ හැක.

자음 (ව්‍යංකරණ) → -은 덕분	모음 (ස්වර), 자음 'ㄹ' (ව්‍යංකරණය -ㄹ) → -ㄴ 덕분
읽다 → 읽은 덕분	사다 → 산 덕분 만들다 → 만든 덕분

- 공장을 미리 **보수한 덕분에** 이번 비에 큰 피해가 없었어요.
කර්මාන්තශාලාව කලින් අලුත්වැඩියා කළ නිසා මේ පාර වැස්සෙන් විශාල හානියක් සිදු වුනේ නැහැ.
- 여러분이 **도와주신 덕분에** 제가 이 상을 받게 되었습니다.
ඔබ සැම උදව් කළ නිසා මට මේ පරිත්‍යාගය ලබාගන්න පුළුවන් වුණා.
- 가: 투안 씨가 꼼꼼히 **확인한 덕분에** 일이 잘 진행됐어요.
තුඳන් මහත්තයා හොඳින් පරීක්ෂා කළ නිසා වැඩේ හොඳට කෙරුණා.
나: 아니에요. 교육을 잘 받은 덕분이예요. නැහැ. අධ්‍යාපනය හොඳින් ලැබූ නිසයි.

※ '덕분에' යන්න 'නාම පදය + 덕분' යන ව්‍යුහයෙන් නාම පදයක් සමග සම්බන්ධ කොට යෙදිය හැක.

- **사장님 덕분에** 회사 생활을 잘하고 있습니다.
සමාගම් ප්‍රධානියාට ස්තූති වන්න සමාගමේ වැඩ හොඳින් කරගෙන යනවා.
- 요리를 잘하는 **아내 덕분에** 맛있는 음식을 먹고 있어요.
කෑම හොඳට උයන බිරිඳට ස්තූති වන්න රස කෑම කන්න ලැබෙනවා.



대조적 정보 වෙනත් තොරතුරු

සිංහල භාෂාවෙහි යම් සිදුවීමක් සිදුවීමට මුල් වූ කාරණාව සහ හේතුව යන දෙවර්ගයම එම සිදුවීමෙන් හටගන්නා ප්‍රතිඵලයේ බලපෑම කුමක් වුවත් එකම අයුරින් ප්‍රකාශ කරන නමුත් කොරියානු භාෂාව ගත්කල යම් සිදුවීමක ප්‍රතිඵලය ධනාත්මක /හොඳ නම් '-(으)ㄴ 덕분' යොදා ගන්නා අතර ප්‍රතිඵලය සෘණාත්මක / නරක නම් '-(으)ㄴ 덕분' යොදා ගනිමින් ප්‍රකාශ කරනු ලැබේ.

- 친구가 도와준 **덕분에** 일을 빨리 끝낼 수 있었어요. යාළුවා උදවු කරපු නිසා වැඩේ ඉක්මනට කරන්න පුළුවන් වුණා.



'-(으)ㄴ 덕분' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? එහෙමනම් උදාහරණ ලෙස සංවාදය සම්පූර්ණ කරන්න.


2. 그림을 보고 '-(으)ㄴ 덕분'을 사용해서 대화를 완성하세요.

පින්තූර බලා '-(으)ㄴ 덕분' භාවිතා කොට සංවාදය සම්පූර්ණ කරන්න.



조치를 취하다

가: 많이 다칠 뻔했지요? (ගොඩක් කුවාල වන්න ගියාද?)
 나: 네, 그런데 빨리 _____ 별로 다치지 않았어요.
 (ඔව්, ඒ වුණත් ඉක්මනට.)



안전복을 입다

가: 화상을 입지 않았어요? (හින්තට ඇඳුම් ඇන්දේ නැද්ද?)
 나: 아니요, _____ 괜찮아요.
 (නැහැ ආරක්ෂිත ඇඳුම් නිසා මුකුත් වුනේ නෑ.)

정답 1) 조치를 취한 덕분에 2) 안전복을 입은 덕분에



ඉන්දික මහතා සහ පාරු මහතා මොනවගේ දෑ කතා කරමින් සිටී ද? සංවාදයට දෙවරක් සවන් දී අනුගමනය කරන්න.

인디카 **바루, 안색이 안 좋네. 어디 아파?**

පාරු, මූණ ඇඳිලා ගිහින් වගේ, කොහේද අසනීපය?

바 루 **아픈 건 아니고. 요즘 일이 많아서 야근을 자주 했거든.**

අසනීපයක් නැහැ, මේ දවස් වල වැඩ වැඩි නිසා රෑ වැඩ ගොඩක් කළානේ.

인디카 **그렇게 일이 많아서 어떻게 해. 바쁘더라도 틈틈이 쉬면서 해. 그러다가 건강 해치겠다. 난 요즘 운동을 새로 시작했거든. 몸도 가볍고 입맛도 훨씬 좋아졌어.**

මේ විදිහට වැඩ ගොඩක් වූණහම කොහොමද කරන්නේ? කාර්යබහුල වූණත් ඉදහිට විවේක ගන්න, එහෙම නැත්නම් සෞඛ්‍යයට හානි වේවි. මම මේ දවස්වල අලුතින් ක්‍රීඩාවක් පටන්ගත්තා. ශරීරයත් සැහැල්ලු වෙලා අභිරුචියත් තව ගොඩක් වැඩිවුණා.

틈틈이 ඉදහිට

- 일하면서 틈틈이 한국어를 공부했어요. මම වැඩ කරමින් සිටියදී ඉදහිට කොරියානු භාෂාව ඉගෙනගත්තා.
- 틈틈이 운동하는 습관을 길러 보세요. ඉදහිට ව්‍යායාම කරන පුරුද්ද වර්ධනය කර බලන්න.

바 루 **그래? 무슨 운동을 하는데?**

එහෙමද? මොකක්ද කරන ක්‍රීඩාව?

인디카 **친구들이랑 등산을 시작했어. 이번 주말에도 **가기로 했는데** 너도 갈래?**

යහළුවන් එක්ක කඳු නගින්න පටන්ගත්තා.මේ සති අන්තයේත් යන්න හිතන් ඉන්නවා ඔයත් එනවද?

바 루 **그렇까? 어디로 가기로 했어?**

එහෙනම් යමු, කොහේද යන්න හිතන් ඉන්නේ?



හොඳින් සවන්දී අනුගමනය කළා ද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 바루 씨는 왜 안색이 안 좋아요? පාරු මහතාගේ මූණ ඇඳිලා ගිහින් වගේ පෙනෙන්නේ ඇයි?
2. 인디카 씨는 요즘 무슨 운동을 해요? ඉන්දික මහතා මේ දිනවල කිනම් ව්‍යායාමද කරන්නේ?

정답 1. 야근을 자주 해서 안색이 안 좋아요. 2. 등산을 해요.



සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බඳයෙන් වන වචන වල කිනම් ඒවා ඇත්දැයි විමසා බලමුද?



건강을 챙기다

සෞඛ්‍යමත්ව සිටිනවා



건강을 해치다

සෞඛ්‍යට හානි වනවා



표준 체중을 유지하다

සම්මත බර පවත්වා ගන්නවා



유산소 운동을 하다

ව්‍යායාම කරනවා



스트레칭을 하다

ශරීරය ඇදීමේ ව්‍යායාම



골고루 섭취하다

විවිධාකාර පෝෂණදායී ආහාර ගන්නවා



청결을 유지하다

පිරිසිඳුව ඉන්නවා




휴식을 취하다

පිරිසිඳුව ඉන්නවා



기분 전환을 하다

හැඟීම් අලුත්කර ගන්නවා



건강 검진을 받다

සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්නවා



ඉගෙන ගත් වචන මතක් කරමින් ප්‍රශ්නයට පිළිතුරු සපයා බලමුද?

1. 그림을 보고 맞는 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



• ㉠ 건강 검진을 받다



• ㉡ 휴식을 취하다



• ㉢ 청결을 유지하다



• ㉣ 골고루 섭취하다



• ㉤ 표준 체중을 유지하다

정답 ①㉣ ②㉤ ③㉡ ④㉢ ⑤㉠



'-기로 하다' යන්න 'තීරණයක් කරනවා', 'අදිෂ්ඨානය කරනවා' සහ 'පොරොන්දුවක් වෙනවා' යන අර්ථය ගන්නා අතර ක්‍රියා පද සමඟ පමණක් එකතු වේ. හල් කිරීමේ න්‍යායන් නොමැතිව '-기로 하다' යොදාගත හැක.

- 내일부터 출근하기 전에 운동을 **하기로 했어요.**
හෙට සිට වැඩට යන්න කලින් ව්‍යායාම කරන්න තීරණය කළා.
- 가: 리한 씨, 등산화를 샀네요. **리한**න් මහත්තයා, කඳු නැගීමේ සපත්තු මිලට ගන්නාහේ.
나: 네, 회사 동료들이랑 등산을 **하기로 했어요.**
ඔව්. සමාගමේ යාලුවන් එක්ක කඳු නගින්න යන්න තීරණය කළා.
- 가: 몸이 안 좋다면서요? **අසනීප වුනාලු නේද?**
나: 그래서 건강 검진을 **받기로 했어요.** ඒ නිසා ගරීර පරීක්ෂාවක් කරගන්න තීරණය කළා.



비교해 보세요 **සංසන්දනය කර බලන්න**

✓ '-기로 하다' සහ '-(으)게요'

'-기로 하다' සහ '-(으)게요' යන ව්‍යාකරණ දෙවර්ගයම පොරොන්දුවක් අර්ථ දක්වන විට භාවිතා කරයි. '-기로 하다' බොහෝ විට '-기로 했어요' යන ආකෘතියෙන් භාවිතා කර, දැනටත් වී ඇති පොරොන්දුවක් ප්‍රකාශ කරන අතර '-(으)게요' යන්න කතා කරන පුද්ගලයා අසා සිටින පුද්ගලයාට කුමක් හෝ පොරොන්දුවක් වන විට භාවිතා කරයි.


- 가: 내일은 회사에 일찍 오세요.
나: 네, 일찍 오기로 했어요.(X) / 네, 일찍 **올게요.**(O)





'-기로 하다' ව්‍යාකරණය ගැන අවබෝධ වුණා නේද? එසේනම් උදාහරණ ලෙස සංවාදය සම්පූර්ණ කරන්න.

2. 그림을 보고 '-기로 하다'를 사용해서 문장을 완성하세요.

පින්තූර බලා '-기로 하다' භාවිතා කොට වාක්‍ය සම්පූර්ණ කරන්න.

1)  저는 오늘부터 _____.

2)  밤에 자기 전에 _____.

3)  주말에 친구들과 _____.

정답 1) 유산소 운동을 하기로 했어요 2) 스트레칭을 하기로 했어요 3) 자전거를 타기로 했어요




여름철 건강 관리에 대한 안내문입니다. 잘 읽고 질문에 답하세요.

පහත දැක්වෙන්නේ ශ්‍රීස්ම සෘතු වේ සෞඛ්‍ය පවත්වා ගත යුතු ආකාරය ගැන විස්තරයකි, හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

여름철 냉방병을 예방하기 위한 대책

ශ්‍රීස්ම සෘතුවේ අධික වායුසමීකරණ භාවිතය නිසා ඇතිවන ලෙඩරෝග වලින් වැළකීමට ගතහැකි ක්‍රියාමාර්ග



1. 실내외 온도차를 5°C 정도로 유지하세요.
ඇතුළත උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 5ක පමණටවත් තබාගන්න.
2. 가벼운 긴팔 옷을 준비해서 체온을 유지하세요.
සැහැල්ලු අත් දිග ඇඳුම් පිළියෙල කරගෙන උෂ්ණත්වය පාලනය කරගන්න.
3. 에어컨을 끄고 환기를 해 주세요.
වායුසමීකරණ විවෘත කර වාතාශ්‍ර උණද දාන්න.
4. 실내 적정 습도를 유지하세요.
ඇතුළත නිවැරදි ආර්ද්‍රතාවය තබාගන්න.
5. 냉방 중인 실내에서는 절대 금연하세요.
සිත කාමර ඇතුළත දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම්.
6. 밀폐된 공간에서는 실내의 먼지를 깨끗이 청소하세요.
වායුරෝධි අවකාශයෙන් ඇතුළත දූවිලි පිරිසිදුව පිරිසිදු කරන්න.

1. 읽은 내용과 같으면 ○ 다르면 ×에 표시하세요.
කියවූ විස්තරය හා සමාන නම් ○ ද වෙනස් නම් × ද යොදන්න.

- | | | |
|----------------------------------|---|---|
| 1) 실내 온도는 실외보다 10°C 이상 낮아야 합니다. | ○ | × |
| 2) 여름에도 긴팔 옷을 준비하면 좋습니다. | ○ | × |
| 3) 에어컨을 켤 때 창문을 열어서 환기를 해야 합니다. | ○ | × |
| 4) 건조한 것은 좋지 않기 때문에 습도를 맞춰야 합니다. | ○ | × |

정답 1.) X 2) O 3) X 4) O



건강을 위한 스트레칭

සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ඇදීමේ ව්‍යායාම



종아리 **කෙන්ඩා**

1. 의자를 잡고 왼쪽 다리를 뒤로 뻗어요.
පුටුවක් අල්ලාගෙන වම් කකුල පිටුපසට තබන්න.
2. 왼쪽 무릎을 곧게 펴고 천천히 오른쪽 다리를 구부려요.
වම්පස දණහිස සම්පූර්ණයෙන් දිගහැර දකුණුපස පාදය අකුලනවා.



허벅지 **කලවා**

1. 의자를 잡고 서서 왼쪽 다리를 손으로 잡고 서요.
පුටුවක් අල්ලා හිටගෙන වම් කකුල අතින් අල්ලා ගන්න.
2. 손으로 잡은 왼쪽 다리를 위로 뻗어요.
අතින් අල්ලන වම් කකුල ඉහළට ගන්න.



어깨 **උරහිස**

1. 오른팔을 펴서 왼쪽 어깨 쪽으로 돌려요.
දකුණු හානුව නවා වම් උරහිස පැත්තට ගෙනයන්න.
2. 왼손으로 오른쪽 팔꿈치를 잡아요.
වම් අතින් දකුණු හානුව අල්ලන්න.



옆구리 **පැත්ත**

1. 양손은 각지를 끼고 팔을 머리 위로 올려요.
අත් දෙක එකට අල්ලාගෙන හානු හිස කෙලින් ඉහළට ඔසවන්න.
2. 몸을 옆으로 구부려요.
ශරීරය පැත්තකට නවන්න.



팔 **බානුව**

1. 오른팔을 구부려서 머리 뒤로 넘겨요.
දකුණු බානුව නවා හිස පිටුපසට ගන්න.
2. 왼손으로 오른팔의 팔꿈치를 아래로 밀어요.
වම් අතින් දකුණු බානුවේ බානු ප්‍රදේශය යටට නවන්න.



목 **බෙල්ල**

1. 양손은 각지를 껴서 머리 뒤를 잡아요.
අත් දෙක එකට අල්ලාගෙන හිස පිටුපස අල්ලන්න.
2. 상체를 숙이지 않고 머리를 당겨요.
ශරීරය නවත්තේ නැතිව හිස අදින්න.



EPS-TOPIK 듣기 ශ්‍රවණය EPS-TOPIK



අංක 1 සවන් දුන් අන්තර්ගතය හා සම්බන්ධ යෙදුම් තෝරන ප්‍රශ්නයයි. හොඳින් සවන් දෙන්න.

1. 들은 것을 고르십시오. ඔබට ඇසුණු දේ තෝරන්න.



- ① 정비해요. ② 준수해요.
- ③ 점검해요. ④ 확인해요.



අංක 2 සහ අංක 3 මිලඟට සිදුවිය හැකි අන්තර්ගතය තෝරන ප්‍රශ්න වන අතර අංක 4 සහ අංක 5 එකම සංවාදයට හොඳින් සවන්දී නිවැරදි පිළිතුරු තෝරන ප්‍රශ්නයයි. ප්‍රශ්නවලට සවන්දීමට පෙර උත්තර එක් වරක් කියවා බලන්න.

[2~3] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

2. ① 다행이에요. ② 큰일이에요.
- ③ 정말 속상해요. ④ 힘들 거예요.
3. ① 운동을 했어요. ② 내일 하기로 했어요.
- ③ 영화를 보기로 했어요. ④ 청소를 한다고 했어요.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම සංවාදය අසා ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 여기는 어디입니까? මෙතන කොහේද?

- ① 공원 ② 병원
- ③ 회사 ④ 학교

5. 들은 내용으로 맞는 것을 고르십시오. ඇසූ විස්තරයට නිවැරදි එක තෝරන්න.

- ① 수진 씨는 건강을 잘 챙깁니다.
- ② 민수 씨는 운동이 필요합니다.
- ③ 수진 씨는 검진 결과를 받았습니다.
- ④ 민수 씨는 건강 검진을 받을 겁니다.



🎧 듣기 대본 ශ්‍රවණ පිටපත

1. 여: 기계를 정비하고 있어요. 일주일이 좀 쉬려고요. 아까 좀 쉬는 거예요.
2. 남: 미리 확인한 덕분에 다치지 않았어요. 작업복이나 안전모도 꼭 착용하세요.
3. 남: 내일 뭐 할 거예요? 뭘 하고 싶으세요?
- 4-5. 남: 수진 씨, 병원에 왜 왔어요? 무슨 병이에요, 아프지 않아요?
- 여: 건강 검진이 있어서 왔어요. 민수 씨는요? 어머, 몸이 좀 아픈데요. 괜찮아요.
- 남: 저는 검사 결과를 보러 왔어요. 어머, 몸이 좀 아픈데요. 괜찮아요.
- 여: 그래요? 결과 좀 나왔어요? 어떤 병이에요? 무슨 병이에요?
- 남: 제가 운동을 너무 안 해서요. 유산소 운동도 하고 음식을 골고루 섭취하라고 했어요. (남은 주먹을 쥐고) 어머, 몸이 좀 아픈데요. 괜찮아요.
- 여: 그렇군요. 저도 건강에 신경을 못 써서 좀 걱정이 돼요. (남은 주먹을 쥐고) 어머, 몸이 좀 아픈데요. 괜찮아요.

정답 1. ① 2. ① 3. ③ 4. ② 5. ②

확장 연습 වැඩිදුර අභ්‍යාස

🎧 L-50

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
- සංවාදයට හොඳින් සවන් දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.

남자는 무엇을 하려고 합니까? 어떤 일을 하려고 하시겠습니까?

- ① 쉬려고 합니다. ② 운동을 하려고 합니다.
- ③ 일을 시작하려고 합니다. ④ 건강 검진을 받으려고 합니다.

🎧 확장 연습 듣기 대본 වැඩිදුර අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. 여: 아담 씨, 주말에 못 쉬었어요? 많이 피곤해 보여요. 무슨 일이에요?
- 남: 요즘 몸이 안 좋아요. 얼마 전에 건강 검진을 받았는데 건강이 나빠졌더라고요. 그래서 운동을 좀 시작해 보려고요.
- මේ දවස් වල ඇගට හරි නෑ. මීට ටික දවසකට කලින් මම සෞඛ්‍ය පරීක්ෂණයක් කළාම මගේ සෞඛ්‍යය තත්වය නරක අතට හැරෙමින් තියෙනවා කියලා පෙන්වුවා. ඒ නිසා ව්‍යායාම කරන්න පටන් අරගන්න කියලා.
- 여: 좋은 생각이에요. 일 때문에 바쁘더라도 건강은 꼭 챙겨야지요.
- හොඳ අදහසක් වැඩ නිසා කාර්යබහුල වුණත් සෞඛ්‍ය හොඳින් රැකි ගන්න ඕනේ.

정답 1. ②



අංක 1 සහ අංක 2 හිස්තැනට ගැලපෙන වඩාත් නිවැරදි එක තෝරන්න. ඉගෙන ගත් දේ මතක් කරමින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

1.

불량품이 계속 나오고 있으니 문제를 _____ 수 있는 방법을 찾아야 합니다.

වැරදියට නිෂ්පාදනය වූ නිපැයුම් දිගටම එන නිසා එම ප්‍රශ්නය (විසඳීමට) හැකි ක්‍රමවේදයක් සෙවිය යුතුයි.

- ① 개선할
- ② 주의할
- ③ 준수할
- ④ 정비할

2.

작업장 환경이 별로 깨끗하지 않아서 늘 _____ 위해 애쓰는 편입니다.

වැඩබිම පරිසරය වැඩිය පිරිසිදු නැති නිසා නිතරම එය (පිරිසිදුව තබාගන්න) කරන්න උත්සාහ කරනවා.

- ① 휴식을 취하기
- ② 스트레칭을 하기
- ③ 골고루 섭취하기
- ④ 청결을 유지하기



අංක 3 සහ අංක 4 පින්තූරය හා සම්බන්ධ වාක්‍ය තෝරන ප්‍රශ්නයයි. එමෙන්ම අංක 5 ඡේදය කියවා ප්‍රශ්නයට පිළිතුර සොයන ප්‍රශ්නයයි.

[3~4] 다음 그림을 보고 맞는 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

3.



- ① 팔 운동을 하고 있어요.
- ② 목 운동을 하고 있어요.
- ③ 허리 운동을 하고 있어요.
- ④ 허벅지 운동을 하고 있어요.

4.



- ① 조치를 취하세요.
- ② 기계를 살펴보세요.
- ③ 안전 수칙을 지키세요.
- ④ 작업 도구를 점검하세요.

5. 안내판의 설명으로 맞지 않는 것을 고르십시오.

විස්තර පත්‍රිකාවේ විස්තරයට නිවැරදි නොවන එක තෝරන්න.

[안전 교육]

ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය

일시: 2월 27일(목) 14:00~16:00

දිනය: පෙබරවාරි 27 දින ප. ව. 2.00 - 4.00

장소: 대강당

ස්ථානය: තෙහොඳො

- ① 안전 교육을 합니다.
- ② 교육은 대강당에서 합니다.
- ③ 목요일 오전에 교육을 합니다.
- ④ 두 시간 동안 교육을 할 겁니다

정답 1. ① 2. ④ 3. ② 4. ③ 5. ③



확장 연습 වැඩිදුර අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 제 취미는 운동입니다. 땀을 흘리면서 운동을 하면 스트레스도 _____ 건강도 좋아 지기 때문에 저는 자주 운동을 합니다.

මගේ විනෝදාංශය ව්‍යායාම කිරීමයි. දහඩිය වගුවමින් ක්‍රීඩා කිරීමෙන් ආතතිය (ලිහිල් කරනවා වගේම) සෞඛ්‍යයටද හිතකර බැවින් මම නිතර ව්‍යායාම කරනවා.

- ① 받고 ② 주고 ③ 풀리고 ④ 쌓이고

2. 건강 검진을 했는데 담배 때문에 건강이 안 좋아졌다고 의사가 말했습니다. 그래서 담배를 _____ 했습니다.

සෞඛ්‍ය පරීක්ෂණයක් කල අතර දුම්වැටි නිසා සෞඛ්‍ය තත්වය නරක් වෙලා යැයි වෛද්‍යවරයා පැවසුවා. ඒනිසා දුම්වැටි (නවත්වන්න) තීරණය කලා.

- ① 사기로 ② 끊기로 ③ 키우기로 ④ 피우기로

3. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.

저는 축구를 좋아합니다. 그래서 시간이 있을 때마다 동료들과 함께 공장 운동장에서 축구를 합니다. 축구 경기를 보는 것도 좋아합니다. 주로 텔레비전으로 경기를 보지만 가끔 축구장에 직접 가기도 합니다.

මම පාපන්දු ක්‍රීඩාවට කැමතියි, එමනිසා කාලය ඇති අවස්ථාවක් පාසා එකට වැඩ කරන යහළුවන් සමඟ කාර්මාන්ත ශාලාවේ ක්‍රීඩා පිටියේදී පාපන්දු ක්‍රීඩා කරනවා, පාපන්දු ක්‍රීඩා තරඟ බලන්නත් කැමතියි, බොහෝ විට රූපවාහිනියෙන් ක්‍රීඩා තරඟ බලන නමුත් ඉදහිට පාපන්දු ක්‍රීඩා පිටියට ගොස් කෙලින්ම බලන අවස්ථාද තිබෙනවා.

- ① 연휴 계획 ② 운동 규칙 ③ 취미 활동 ④ 작업 일정

정답 1. ③ 2. ② 3. ③



발음 උච්චාරණය P-26

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

ඉදිරිපස අක්ෂරය ව්‍යංජනයකින් අවසන් වී පසුපස අක්ෂරය ස්වර '0', '0', '0', '0', '0' වලින් පටන් ගන්නා අවස්ථාවේදී 'L' එකතු කර පිළිවෙලින් [L], [L], [L], [L], [L] ලෙස උච්චාරණය කරයි.

- (1) 맨입, 솜이불, 한여름 (2) 담요, 눈요기, 식용유
(3) 웬 일이에요? (4) 무슨 약을 먹어요?

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ක්‍රියාකාරකම්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

රැකියා බලපත්‍ර ක්‍රමය සම්බන්ධ ප්‍රශ්න සහ පිළිතුරු / කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගය සම්බන්ධ විමසීම්

EPS-TOPIK විභාගයට අයදුම්පත්‍ර පිරවීම

සේව්‍යානුකූල අවසරපත් ක්‍රමය / කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගය

සේව්‍යානුකූල අවසරපත් ක්‍රමය තේරුම් ගැනීම

대화 1 සංවාදය 1

Track 157



පහත දැක්වෙන්නේ ඉබන් මහතා සහ කාර්මික මානව සම්පත් සංස්ථාවේ කාර්යාලීය සේවකයෙකුගේ සංවාදය වේ. ප්‍රථමයෙන්ම සංවාදයට හොඳින් සවන්දී අනුගමනය කරන්න.

이반 저, 한국에 가서 일을 하고 싶은데요.
මම කොරියාවට ගිහින් වැඩ කරන්න කැමතියි.

직원 아, 그러세요? 이쪽으로 앉으세요. 어떤 일을 하고 싶으세요?
ආ, එහෙමද? මේ පැත්තෙන් වාඩි වෙන්න. කුමන වැඩක්ද කරන්න කැමතියි?

이반 제조업 쪽 일을 해 보고 싶어요.
නිෂ්පාදන අංශයේ වැඩ කරල බලන්න කැමතියි.

사람을 뽑다
මිනිසුන් තෝරා ගන්නවා

직원 잘됐네요. 제조업에서 **사람을** 제일 많이 **뽑고** 있거든요.
ඒක හොඳයි, නිෂ්පාදන අංශය මිනිසුන් වඩාත් වැඩියෙන් තෝරා ගන්නවා.

이반 그런데 고용허가제로 한국에 가면 몇 년 정도 일할 수 있어요?
එසේ වුවත් සේව්‍යානුකූල අවසරපත් ක්‍රමයෙන් කොරියාවට ගියත් කොපමණ වසර ගණනක් වැඩ කරන්න පුළුවන්ද?

취업 기간
සේවා කාලය

직원 **취업 기간**은 3년인데 재계약을 하면 최대 1년 10개월까지 더 있을 수 있어요.
ආරම්භක කාලය වසර තුනක් වුවද කාලය සම්පූර්ණ වීමෙන් පසුව තවත් වසරකුත් මාස 10ක් වැඩිකරන්න පුළුවන්.

이반 아, 그렇군요. **신청하려면** 어떻게 해야 하죠?
ආ, එහෙමද? අයදුම් කිරීම කොහොම කලාම හරිද?

신청하다
අයදුම් කරනවා



හොඳින් සවන් දී අනුගමනය කළාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 어디에서 일하고 싶어해요? ඉබන් මහතා කොහෙද වැඩ කරන්න කැමතියි?
2. 이반 씨는 어떤 일을 하고 싶어해요? ඉබන් මහතා මොනවගේ වැඩද කරන්න කැමතියි?

정답 1. 한국 2. 제조업



어휘 1 වචන මාලාව 1

고용허가제 සේවානියුක්ති අවසරපත් ක්‍රමය



සේවා නියුක්ති අවසරපත් ක්‍රමය හා සම්බන්ධ වචන පහත දැක්වේ. මොනවගේ වචන තිබේ දැයි බලමු.



제조업

නිෂ්පාදන/කර්මාන්ත අංශය




건설업

ඉදිකිරීම් අංශය



서비스업

සේවා අංශය



축산업

මස් සහ කිරි කර්මාන්තය



농업

කෘෂිකර්මාන්තය




어업

ධීවර කර්මාන්තය



고용허가제

සේවා නියුක්ති අවසරපත් ක්‍රමය



문의하다

විමසීම් කරනවා



ඉහලින් ඇති වචන මාලාව දෙස නොබලා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. <보기>와 같이 말해 보세요. උදාහරණය අනුව කතා කරල බලන්න.

보기




가: 고용허가제로 한국에 가면 어떤 일을 하고 싶어요?

සේවානියුක්ති අවසරපත් ක්‍රමයට කොරියාවට ගිහින් මොන වැඩද කරන්න කැමති?

나: 제조업 쪽 일을 하고 싶어요.

නිෂ්පාදන අංශයේ වැඩ කරන්න කැමතියි.

1)



2)



3)



4)



2. <보기>처럼 대담으로 맞는 것의 번호를 고르시오.

උදාහරණය අනුව පිළිතුරට ගැලපෙන අංකය තෝරන්න.

보기

가: 한국에 가서 일을 하고 싶은데요.
 කොරියාවට ගිහින් වැඩ කරන්න කැමතියි.

나: _____ ② _____



1)

가: 고용허가제에 대해서 좀 알아보고 싶은데요.
 සේවා නියුක්ති අවසරපත් ක්‍රමය සම්බන්ධව විකක් දැනගන්න අවශ්‍යයි.

나: _____



2)

가: 고용허가제로 한국에서 얼마 동안 일할 수 있어요?
 සේවානියුක්ති අවසරපත් ක්‍රමයෙන් කොරියාවේ කොපමණ කාලයක් වැඩ කරන්න පුළුවන්ද?

나: _____



3)

가: 네, 고용허가제 담당 김민수입니다.
 ඔව්, සේවානියුක්ති අවසරපත් ක්‍රමයේ බඳවා ගැනීම් නිලධාරී කිම්මින්සු වේ.

나: _____



- ① 계약 기간은 3년입니다.
- ② 그래요? 어떤 일을 하고 싶으세요?
- ③ 고용허가제 홈페이지에 자세히 나와 있어요.
- ④ 안녕하세요. 고용허가제에 대해서 문의하려고 하는데요.

정답

- 1. 1) 가: 고용허가제로 한국에 가면 어떤 일을 하고 싶어요?
 나: 건설업 쪽 일을 하고 싶어요.
 - 2) 가: 고용허가제로 한국에 가면 어떤 일을 하고 싶어요?
 나: 서비스업 쪽 일을 하고 싶어요.
 - 3) 가: 고용허가제로 한국에 가면 어떤 일을 하고 싶어요?
 나: 농업 쪽 일을 하고 싶어요.
 - 4) 가: 고용허가제로 한국에 가면 어떤 일을 하고 싶어요?
 나: 어업 쪽 일을 하고 싶어요.
2. 1) ③ 2) ① 3) ④



ඉබන් මහතා සහ ගුරුතුමා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පිළිබඳ කතා කරමින් සිටියි. මොනවගේ දෑ කතා කරමින් සිටී ද? මූලිකම සංවාදය දෙවරක් සවන් දෙන්න.

이 반 선생님, 잠깐 시간 있으세요? ගුරුතුමියනි, විකකට වෙලාව තියෙනවද?

선생님 네, 무슨 일이에요? ඔව්, මොකක්ද කෙරෙන්න ඕනේ?

이 반 제가 이번에 한국어능력시험을 신청했는데
뭘 공부해야 할지 모르겠어요.

මම මෙවර කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගයට අයදුම් කලා, මොනවද පාඩම් කරන්න ඕනද කියල දන්නේ නැහැ.

기출문제
පසුගිය විභාග පෙරහුරු ප්‍රශ්ණ

선생님 그래요? 시험에는 듣기하고 읽기만 나오니까 **기출문제를** 풀어
보세요.

එහෙමද? විභාගයට සවන් දීම සහ කියවීම පමණක් එන නිසා පසුගිය ප්‍රශ්න පත්‍ර කරල බලන්න.

이 반 시험은 모두 몇 문제예요? විභාගයේ ඔක්කොම ප්‍රශ්ණ කීයක්ද?

선생님 각각 25문제씩 나와요. එක් එක් කොටසින් ප්‍රශ්ණ 25 බැගින් එනවා.

이 반 몇 점을 받으면 한국에 갈 수 있어요?

ලකුණු කොපමණක් ගන්නමද කොරියාවට යන්න පුළුවන්ද?

자격이 주어지다
සුදුසුකම ලබනවා

선생님 200점 만점 기준으로 80점이 넘는 사람 중 **성적이 높은 사람부터** 고용허가제로 일할 수 있는 **자격이 주어지게** 돼요.

ලකුණු 200න් ලකුණු 80ට වඩා ලබා ගන්න අය අතුරින් වැඩි ලකුණු ලබා ගන්න අය සේවාවනියුක්ති අවසරපත් ක්‍රමය යටතේ වැඩ කරන්න මූලිකම සුදුසුකම් ලබනවා.

이 반 열심히 공부해야겠네요. 감사합니다, 선생님.

මහත්සියෙන් ඉගෙන ගන්න ඕන. ස්තූතියි ගුරුතුමියනි.



මෙවර ගුරුතුමා සහ ඉබන් මහතා ලෙස සංවාදය නැවත කියන්න. හොඳින් සවන්දී අනුගමනය කලා ද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 무슨 시험을 신청했어요? ඉබන් මහතා අයදුම් කලේ කිනම් විභාගයද?
2. 한국에 가려면 몇 점을 받아야 해요? කොරියාවට යාමට කොපමණ ලකුණු කීයක් තිබිය යුතුද?

정답 1. 한국어능력시험 2. 80점 이상을 받아야 해요.



කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගය හා සම්බන්ධ කිහිපම යෙදුම් ඇත්දැයි බලමු.



신분증
හැඳුණුම්පත



수험료
පන්ති ගාස්තු(අමතර ඉගැන්වීම්)



수험표
විභාග ප්‍රවේශ පත්‍රය



접수증
අයදුම් කිරීමේ සහතිකය
(අයදුම් කිරීමේ රිසිට් පත)



증명 사진
අයදුම්කරුගේ ඡායාරූපය
(හඳුනා ගැනීමේ ඡායාරූපය)



성적표
ප්‍රතිඵල සටහන



합격하다
සමත් වෙනවා
(සුදුසුකම් ලබනවා)



불합격하다
අසමත් වෙනවා
(සුදුසුකම් නොලබනවා)



ඉහලින් ඇති වචන මාලාව දිහා නොබලා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සාහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය යා කරන්න.



㉠ 수험표



㉡ 접수증



㉢ 수험료




㉣ 신분증

2. <보기>처럼 대담으로 맞는 것의 번호를 고르세요.
 උදාහරණය අනුව පිළිතුරට ගැලපෙන අංකය තෝරන්න.

보기

가: 한국어능력시험 신청했어요?
 කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගයට අයදුම් කලාද?

나: _____ ④ _____



1) 가: 한국어능력시험 공지 봤어요?
 කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගයේ නිවේදනය බැලුවද?

나: _____



2) 가: 시험 잘 봤어요?
 විභාගය හොදට කලාද?

나: _____



3) 가: 한국어능력시험 성적표 받았어요?
 කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල ලැබුණාද?

나: _____



- ① 네, 인터넷에서 공지를 봤어요.
- ② 네, 그런데 점수가 생각보다 잘 안 나왔어요.
- ③ 네, 잘 봤어요. 공부한 게 많이 나온 것 같아요.
- ④ 아니요, 어떻게 신청해야 할지 모르겠어요.

정답 1. ① ② ③ ④ 2. 1) ① 2) ③ 3) ②



다음은 한국어능력시험 신청서입니다. 신청서의 빈칸에 알맞은 말을 써 보세요.

පහත දැක්වෙන්නේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාග අයදුම් පත්‍රය වේ. අයදුම් පත්‍රයේ හිස්තැනට ගැලපෙන දේ ලියන්න.

1) 성명 නම	<input type="text"/>														
	<input type="text"/>														
	<input type="text"/>														
2) 생년월일 උපන් අවුරුද්ද, මස, දිනය	<input type="text"/>	<input type="text"/>	일	<input type="text"/>	<input type="text"/>	월	<input type="text"/>	<input type="text"/>	<input type="text"/>	<input type="text"/>	년	අවුරුද්ද	3) 성별 ලිංග චිකත්වය	남성 <input type="radio"/>	여성 <input type="radio"/>
			දින			මස									
4) 여권(신분증) 번호 විදේශ ගමන් බලපත් අංකය	여권 <input type="radio"/> විදේශ ගමන් බලපත්‍රය	<input type="text"/>										신분증 <input type="radio"/> හැඳුණුම්පත			
5) 구직신청분야 කර්මාන්ත වර්ගය	제조업 <input type="radio"/> නිෂ්පාදන	건설업 <input type="radio"/> ඉදිකිරීම්	농·축산업 <input type="radio"/> කෘෂිකාර්මික සහ සත්ව පාලනය												
	어업 <input type="radio"/> ධීවර	서비스업: 냉동창고업, 재생용 재료수집 및 판매업 සේවා අංශය x ගිනකල මහ වෙළඳ සැල්, ප්‍රතිචක්‍රීයකරණ ද්‍රව්‍ය තොග එකතුව													
6) 전화번호 දුරකථන අංකය	<input type="text"/>											9) 사진 ඡායාරූපය			
7) 응시번호 අයදුම්පත් අංකය															
8) 시험일시 및 시험장 විභාග දිනය සහ ස්ථානය	시험일시 및 시험장은 00월 00일 신문공고를 참고하십시오. විභාග දිනය සහ ස්ථානය 00 මස 00 දින පුවත්පත් මගින් නිවේදනය කරනු ලැබේ.														



고용허가제 이해하기

සේවනියුක්ති අවසර පත්‍රය අවබෝධ කර ගැනීම

외국인고용허가제란? විදේශීය සේවනියුක්ති අවසරපත් ක්‍රමය යනු කුමක්ද?

내국인을 구하지 못하여 인력난을 겪고 있는 사업장에 일정한 요건 하에 외국인 근로자를 합법적으로 고용할 수 있도록 허가해 주는 제도입니다.

දේශීය කම්කරුවන් සොයාගත නොහැකි කොට්ඨාසවේ සේවා ස්ථාන වලට විදේශීය කම්කරුවන් නිත්‍යානුකූලව ලබා ගැනීමට සේවනියුක්ති අවසරපත් ක්‍රමය මගින් ඉඩලබාදෙයි.

(외국인 근로자의 고용 등에 관한 법률: 이하 외고법) විදේශීය කම්කරු සේවා පනත

고용허가제 취업 절차 සේවනියුක්ති අවසරපත් ක්‍රමයේ ක්‍රියාපටිපාටිය

일반외국인 සාමාන්‍ය විදේශිකයන්



도입 근로자의 체류 자격별 · 업종별 배분 විසා වර්ග සහ කර්මාන්ත පදනම් කරගෙන විදේශීය කම්කරුවන් බෙදාහැරීම

2014년

구분 බෙදාහැරීම	인원 තෝරාගන්නා මුළු පුද්ගලයින් ගණන	제조업 නිෂ්පාදන කර්මාන්ත	건설업 ඉදිකිරීම් කර්මාන්ත	서비스업 සේවා අංශය	농축산업 කෘෂිකර්මාන්තය මස් හා කිරි	어업 ධීවර කර්මාන්තය
일반(E-9) ව්‍යාප්තිය නොවන සේවකයන්	47,400	36,950	2,320	90	5,850	2,190
동포(H-2) කොරියානුවන්/චීන නැවත	0	0	0	0	0	0
재입국 취업자 සේවයට පැමිණෙන්නන්	5,600	5,300	30	10	150	110
총계 එකතුව	53,000	42,250	2,350	100	6,000	2,300

EPS-TOPIK (고용허가제 한국어능력시험) සේවනියුක්ති අවසරපත් ක්‍රමය යටතේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය

외국인근로자 선발과정의 공정성·투명성을 제고하고 외국인근로자의 국내 조기 적응 유도를 위해 2005년 8월부터 외국인고용허가제 한국어능력시험(주요기능평가)을 4개 차등등급(1-4급)으로 한국산업인력공단이 실시하고 있습니다.

විදේශීය කම්කරුවන් සහ මවුන්තේ පෙර කොරියාවේ ජීවිත අත්දැකීම් දියුණු කරන්නට සේවනියුක්ති ක්‍රියා පටිපාටි අවංකව සහ විනිවිදභාවයකින් යුක්තව 2005 අගෝස්තු මස සිට විදේශිකයන් සේවනියුක්ති අවසරපත් ක්‍රමය යටතේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය මගින් හඳුන්වා දී තිබේ.

응시자격 සුදුසුකම් (අයදුම් කල හැකි අය)

- 만 18세 이상 39세 이하 **වයස අවු 18 වැඩි අවු 39 අවු**
- 금고형 이상의 범죄 경력이 **없을 것** බන්ධනාගාරය මගින් දැඩි දඩුවම් ලැබූ අපරාධකරුවකු ලෙස වාර්තා නොවිය යුතුයි
- 과거 대한민국에서 강제퇴거·출국된 경력이 **없을 것** කොරියානු රජය මගින් පිටුවහල් කල අයකු නොවිය යුතුයි
- 출국에 제한(결격사유)이 **없을 것** ආගමන විගමන කාර්යාලය මගින් තහනමට ලක් නොවූවකු විය යුතුයි

평가기준 ඇගයීම් වාර්තාව

- 한국생활에 필요한 기본적인 의사소통 능력 **කොරියානු ජීවිතයට අත්‍යවශ්‍යයි මූලික සන්නිවේදන හැකියාව**
- 산업안전에 관한 기본지식 및 한국문화에 대한 이해 등 **කොරියානු සංස්කෘතිය ගැන මූලික අවබෝධයක් අවශ්‍යයි**

합격기준 සමත් කිරීමේ මිනුම්

- 200점 만점 기준으로 총득점 80점 이상 취득자 중 고득점자 순으로 선발 **ලකුණු 200න් ලකුණු 80 වඩා ලබාගන්නා අපේක්ෂකයන් අතරින් ඉහළ ලකුණු ලබාගන්නා අයදුම්කරුවන් සමත් වේ**
- 합격유효기간은 합격자 발표일로부터 2년간 유효 **විභාග ප්‍රතිඵල නිකුත් කල දිනයේ සිට වසර 2ක් දක්වා විභාග ප්‍රතිඵල වලංගු වේ**



අංක 1 සහ අංක 2 පින්තූරය බලා නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්න වේ, හොඳින් සවන්දී නිවැරදි පිළිතුර තෝරන්න.

1. 이것은 무엇입니까? මෙය කුමක්ද?



①

②

③

④

2. 이 사람은 지금 무엇을 하고 있습니까? මේ පුද්ගලයා දැන් කුමක් කරමින් ද ඉන්නේ?



①

②

③

④



අංක 3 සහ අංක 4 දෙකට සවන්දී සම්බන්ධයක් ඇති පින්තූරය තෝරන ප්‍රශ්න වේ, එමෙන්ම අංක 5 කතාවට සවන්දී නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්නයක් වේ. සංවාදය සවන්දීමට පෙර පිළිතුරු එක් වරක් කියවා බලන්න.

3. ①



②



③



④



4. ①



②



③



④



5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාවට සවන්දී ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තෝරන්න.

남자가 앞으로 해야 할 일은 무엇입니까? පිරිමියා ඉදිරියට කළ යුතු වැඩය කුමක්ද?

① 신청서 쓰기

② 이메일 쓰기

③ 사진 붙이기

④ 신분증 보여 주기



🎧 듣기 대본 ශ්‍රවණ පිටපත

1. ① 여: 농업이요, කෘෂිකර්මාන්තයයි.
 ③ 여: 축산이요, පශු සම්පත් කර්මාන්තයයි.
2. ① 남: 문의하고 있습니다. විමසමින් සිටියි.
 ③ 남: 접수하고 있습니다. පිලිගනිමින් ඉන්නවා.
 ② 여: 어업이요, ධීවරකර්මාන්තයයි.
 ④ 여: 제조업이요, නිෂ්පාදන කර්මාන්තයයි.
 ② 남: 신청하고 있습니다. අයදුම් කරමින් සිටියි.
 ④ 남: 신고하고 있습니다. වාර්ථා කරමින් ඉන්නවා.
3. 여: 어느 쪽 일을 하고 싶어요? මොන පැත්තේ (වර්ගයේ) වැඩද කරන්න කැමති?
 남: 제조업이요, රිසිට් පත පෙන්න්න.
4. 남: 시험을 신청했는데요. විභාගයට අයදුම් කලා.
 여: 접수증을 보여 주세요. රිසිට් පත පෙන්වන්න.
5. 남: 한국어능력시험을 접수하려고 하는데요, කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගය ලියන්න අවශ්‍යයි.
 여: 그럼 이 신청서를 쓰시면 됩니다. එහෙතම අයදුම් පත්‍රය පිරව්වා නම් හරි.

정답 1. ① 2. ① 3. ③ 4. ② 5. ①

확장 연습 නවදුරටත් වන අභ්‍යාස L-51

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
 සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
 남자가 여자를 찾아온 이유는 무엇입니까? පිරිමියා ගැහැණු පුද්ගලයා සොයා ආ හේතුව කුමක්ද?
- ① 한국어를 배우기 위해서 ② 취업 교육을 받기 위해서
 ③ 시험을 신청하기 위해서 ④ 한국에서 일을 하기 위해서

🎧 확장 연습 듣기 대본 නවදුරටත් වන අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. 남: 좀 여쭙 볼 게 있는데요. 한국에 가서 일을 하고 싶은데 어떻게 해야 해요?
 මට අහන්න දෙයක් තියෙනවා. කොරියාවට වැඩ කරන්න යන්න කැමති මොනවද මම කළ යුත්තේ?
- 여: 한국에서 취업하려면 먼저 한국어능력시험을 봐야 해요.
 කොරියාවේ වැඩ කරන්න යන්න කැමති නම්, පළමුව කොරියානු ප්‍රවීණතා පරීක්ෂණයට ඉදගන්න ඕනේ.
- 남: 그런데 한국에 가면 바로 일을 하게 되나요?
 නමුත් කොරියාවට යන්න ලැබුණොත් ගිය ගමන් කෙලින්ම වැඩ කරන්න පුළුවන්ද?
- 여: 아니요, 일하기 전에 한국어도 공부하고 업무 관련 기본 교육도 받아야 돼요.
 නැහැ වැඩ කරන්න කළින් කොරියානු භාෂාව ඉගෙන ගැනීමටත් වැඩ සම්බන්ධ මූලික දැනුම ලබා ගැනීමටත් සිදු වෙනවා.


정답 1. ④



අංක 1 සහ අංක 2 පින්තූරය බලා නිවැරදි වචනය හෝ වාක්‍ය තෝරන ප්‍රශ්න වේ, උදාහරණය හොඳින් කියවා පින්තූරයට ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වචනය හෝ වාක්‍යය තෝරන්න.



1.

- ① 농업
- ② 어업
- ③ 축산업
- ④ 건축업



2.

- ① 신분증입니다.
- ② 수험표입니다.
- ③ 접수증입니다.
- ④ 증명사진입니다.



අංක 3 සිට අංක 5 හිස්තැනට ගැලපෙන වඩාත් නිවැරදි යෙදුම තෝරන ප්‍රශ්න වේ. හොඳින් කියවා නිවැරදි පිළිතුර තෝරන්න.

[3~4] 빈칸에 들어갈 표현으로 알맞은 것을 고르십시오.

අංක 3 සහ 4 හිස්තැනට ගැලපෙන ප්‍රකාශ වලින් හිස්තැනට වඩාත් ගැලපෙන යෙදුම තෝරන්න.

3.

가: 무슨 일로 오셨어요? මොන වැඩකටද ආවේ?
 나: 고용허가제에 대해서 _____ 싫은데요.
සේවා නියුක්ති අවසරපත් ක්‍රමය පිළිබඳ විමසීමට අවශ්‍යයි.

- ① 문의하고
- ② 신청하고
- ③ 접수하고
- ④ 합격하고

4.

가: 한국어능력시험을 잘 봤어요? කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය හොඳින් කලාද?
 나: 어렵지 않았어요. _____ 좋겠어요.
අමාරු වූනේ නැහැ සමත් වූවොත් හොඳයි.

- ① 신청하면
- ② 합격하면
- ③ 접수하면
- ④ 문의하면

5. 다음 질문에 답하십시오. පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

성명 නම

빈칸에 알맞은 것은 무엇입니까? හිස්තැනට ගැලපෙන එක කුමක්ද?

- ① 남성
- ② 김민수
- ③ 3월 2일 1980년
- ④ M28408080

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- ක්‍රියාකාරකම්
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

වැඩ ගිවිසුමේ අඩංගු ද පිළිබඳව විමසීම, වැඩ ගිවිසුමක් අත්සන් කිරීම
- 지만, 보다
වැඩ කොන්දේසි, රැකියාවට බඳවාගැනීම පියවර සාමාන්‍ය වැඩ ගිවිසුම

대화 1 සංවාදය 1

Track 160



පහත දැක්වෙන්නේ ඉබන් මහතා සහ අධ්‍යාපන මධ්‍යස්ථානයේ සේවකයෙකු අතර ඇතිවූ දෙබසකි. හොඳින් සවන්දී අනුගමනය කරන්න.

이반 여보세요. 안녕하세요. 고용허가제 근로 조건에 대해서 궁금한 게 있어서요. **හලෝ කොහොමද ඉතින්. වැඩ අවසර පත්‍රයේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.**

직원 네, 어떤 게 궁금하세요?
ඔව්, මොකක්ද තියෙන ප්‍රශ්නය?

연장 근무
අතිකාල සේවය

이반 근무 시간요. 계약서에 있는 근무 시간에만 일을 하면 되는 거예요?
වැඩ කරන කාලයයි ගිවිසුමේ තිබෙන කාලයේ පමණක් වැඩ කලහම හරිද?

직원 네, 보통은 근무 시간에만 일을 하면 돼요. 그런데 일이 많을 때에는 **연장 근무**나 휴일 근무를 할 수 있어요.
ඔව්, සාමාන්‍යයෙන් වැඩ කරන කාලය තුළ වැඩ කලහම ඇති, නමුත් වැඩ වැඩි වෙලාවට කාලය දික්කරගැනීමට හෝ නිවාඩු දිනවල වැඩ කිරීමට පුළුවන්.

이반 아, 그래요? 연장 근무나 휴일 근무가 많아요?
ආ එහෙමද? කාලය දික්කිරීම් හා නිවාඩු දිනවල වැඩකරන්න වෙන වෙලාවල් වේදීද?

직원 많지는 않아요. 그리고 일한 만큼 **수당**을 받을 수 있어요.
ගොඩක් නැහැ, ඒවගෙම වැඩ කරන තරමට අමතර දීමනා ලැබෙනවා.

수당
අතිකාල දීමනා



හොඳින් සවන්දී අනුගමනය කළා ද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 어디에 전화를 했어요? **ඉබන් මහතා කොහොටද දුරකතනයෙන් ඇමතු වේ?**
2. 이반 씨는 무엇을 알고 싶어해요? **ඉබන් මහතා දැනගන්නට අවශ්‍ය කුමක්ද?**


정답 1. 고용센터 2. 근무 시간




어휘 1 වචන මාලාව 1 **근로 조건** සේවක කොන්දේසි



පහත දැක්වෙන්නේ වැඩ කොන්දේසි සම්බන්ධ විවිධ යෙදුම් වේ, මොනවා තිබෙනවද කියා බලමුද?



근로 조건
කොන්ත්‍රාත් කාලය



계약 기간
නියමිත වෙලාව



수습 기간
වැඩ කළයුතු වෙලාව




근무 시간
විවේක වෙලාව




휴식 시간
අදායම



임금
පඩි දවස



지급일
පඩි ලබාදෙන ආකාරය



지급 방법
වැඩ විස්තරය



업무 내용
ලබා දෙනවා



제공하다
ලබා දෙනවා



부담하다
වියදමක් දරනවා



숙식
පහසුකම්



ඉහත වචන දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 <보기>처럼 대화를 완성하세요.

පින්තූර දෙස බලා උදාහරණයේ දැක්වෙන ආකාරයට දෙබස සම්පූර්ණ කරන්න.

보기


가: 계약서를 쓸 때 뭘 확인해야 해요?


පින්තූර දෙස බලා උදාහරණයේ දැක්වෙන ආකාරයට දෙබස සම්පූර්ණ කරන්න.


나: 업무 내용을 잘 읽어 보세요.

වැඩ වල අන්තර්ගතය හොඳින් කියව් බලන්න.



1) 

2) 

3) 

4) 

2. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන වචනය තෝර දෙබස සම්පූර්ණ කරන්න.

1)

가: 월급을 언제 받는지 모르겠어요.
පඩිය ලැබුණේ කවද්ද කියල මතක නැහැ.

나: 계약서에 _____을 확인해 보세요.
ගිවිසුමේ පඩි දවස පරික්ෂාකර බලන්න.

① 지급일

② 지급 방법

2)

가: 계약서에 있는 것보다 월급이 적게 들어온 것 같아요.
ගිවිසුමේ දැක්වෙන ප්‍රමාණයට වැඩි පඩිය අඩුවෙන් ලැබිලි වගේ.

나: 지금은 일을 배우는 _____이라서 그럴 거예요.
දැන් වැඩ ඉගෙන ගන්න කාලසීමාව නිසා වෙනත් ඇති.

① 근무 시간

② 수습 기간

3)

가: 식사는 회사에서 제공해 주는 거예요?
ආහාර සමාගමෙන් ලබා දෙනවද?

나: 계약서에 누가 _____하는 거라고 쓰여 있어요?
ගිවිසුමේ කවුරුන් පඩි ලබනවා කියා දක්වා තිබේද?

① 신청

② 지급

4)

가: 계약서를 잘 확인해 봤어요?
ගිවිසුම හොඳින් පරික්ෂාකර බැලුවද?

나: 네, 업무 내용이랑 임금 모두 마음에 들어요. _____이 좋은 것 같아요.
ඔව්, වැඩ පිළිබඳ විස්තර හා පඩිය පිළිබඳ සියල්ලට මම කැමතියි. වැඩ කරන කොන්දේසි හොඳයි වගේ.

① 근로 계약

② 근로 조건

정답

1. 1) 가: 계약서를 쓸 때 뭘 확인해야 해요?
나: 근무 시간을 잘 읽어 보세요.
2) 가: 계약서를 쓸 때 뭘 확인해야 해요?
나: 수습 기간을 잘 읽어 보세요.
3) 가: 계약서를 쓸 때 뭘 확인해야 해요?
나: 임금을 잘 읽어 보세요.
4) 가: 계약서를 쓸 때 뭘 확인해야 해요?
나: 숙식 제공 여부를 잘 읽어 보세요.
2. 1) ① 2) ② 3) ② 4) ②



ඉබන් මහතා සහ ගුරුතුමා රැකියා නියුක්තිය පිළිබඳ කතා කරමින් සිටියි. ප්‍රථමයෙන්ම දෙබසට දෙවරක් සවන් දෙන්න.

선생님 이반 씨, 한국에 취업하는 건 잘 되고 있어요?

ඉබන් මහතා කොරියාවේ රැකියාවට යන එක සාර්ථකද?

이 반 네, **운이 좋아서** 조금 빨리 한국에 갈 것 같아요. 지난주에 계약도 했어요.

운이 좋다
වාසනාවන්තයි

ඔව්, වාසනාවට ඉක්මනට කොරියාවට යන්න පුළුවන් වෙයි වගේ, ගිය සතියේ ගිවිසුමක් අත්සන් කලා.

선생님 그래요? 근무지는 어디로 정해졌어요?

ඇත්තද? වැඩ කරන තැන කොහෙද තේරුවේ?

아직 안 정해
· 아직 안 정해지다 / 아직 정해지지 않다
තවමත් තීරණය කරලා නැහැ

이 반 아, 근무지는 **아직** 정해지지 않았어요.

ආ තවමත් වැඩකරන ප්‍රදේශය තේරුවේ නැහැ.

일단
මුලින්ම

일단은 한국의 **산업인력공단**을 통해 계약을 한 상태예요.

මුලින්ම කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සමඟ සේවා ගිවිසුමකට අත්සන් කරන්න වෙන තත්වයක් තියෙන්නේ.

한국산업인력공단
කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය

선생님 그렇군요. 그러면 언제쯤 일하는 곳을 알 수 있어요?

එක තේනම්, එහෙනම් කවද විතර වැඩකරන තැන දැනගන්න පුලුවන්ද?

이 반 근무지는 한국에 입국한 후 취업 교육을 받은 후에

알려 준대요.

වැඩකරන තැන කොරියාවට පැමිණියාට පසුව පුහුණුව ලැබීමෙන් පසුව දන්වනවලු.

알려 주다
දන්වනවා



මෙවර ඉබන් මහතා සහ ගුරුතුමා අතර ඇතිවන දෙබස අනුගමනය කරන්න. හොඳින් කියවා අනුගමනය කලාද? එසේ නම් පහත ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 무엇을 준비하고 있어요? ඉබන් මහතා මොනවටද සුදානම් වෙන්නේ?
2. 이반 씨는 어디에서 일할 거예요? ඉබන් මහතා ඉදිරියේදී වැඩ කරන්නේ කොහෙද?

정답 1. 취업 2. 한국



රැකියාවක් ලබාගැනීමේ පියවර හා සම්බන්ධ ප්‍රකාශනයන් මොනවාදැයි දැන ගනිමුද?



면접을 보다

සම්මුඛ පරීක්ෂණයට යනවා



사업주

වැඩකරන තැන



취업자

සේවකයා



고용하다

රැකියාවක නිරත වෙනවා



취업하다

රැකියාව අරඹනවා



계약을 하다

ගිවිසුම අත්සන් කරනවා



사인하다/서명하다

අත්සන් කරනවා



근무하다

වැඩ කරනවා



근무지

වැඩකරන තැන, සමාගමේ නම



업체명

සමාගමේ නම



퇴직하다

විශ්‍රාම ගන්නවා



해고하다

අස් කරනවා (තෙරපා දමනවා)



ඉහත වචන දෙස නොබලා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශය තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

1)

가: 어디에서 일하게 됐어요? **?** ටිකක ඉන්න, ගිවිසුමෙන් වැඩකරන තැන සොයා බලන්නම්.
나: 잠시만요. 계약서에서 _____ 을/를 확인해 볼게요.
අයදුම් කරු ගේ තැන මොකක්ද ලියන්න ඕනේ?

① 근무지

② 근무 시간

2)

가: _____ 에는 뭘 써야 해요? අයදුම්කරු කියන තැන මොකක්ද ලියන්න ඕනේ?
나: 이반 씨가 취직을 하는 사람이니까 이반 씨 이름을 쓰세요.
එකට වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි මෙතන අත්සන් කරන්න.

① 고용자

② 취업자

3) 가: 같이 일하게 돼서 기쁩니다. 여기에다가 _____.
 එකට වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි මෙතන අත්සන් කරන්න.
 나: 네, 그럼 이제 계약이 다 끝난 건가요?
 ඔව්, එහෙමනම් දැන් ගිවිසුමේ කටයුතු අවසන්ද?

- ① 사인하세요 ② 면접을 보세요

4) 가: 저도 한국에서 일을 하고 싶어요. මමත් කොරියාවේ වැඩට යන්න කැමතියි.
 나: 한국에 _____ 먼저 한국어능력시험을 보세요.
 කොරියාවේ වැඩට යන්න නම් මුලින්ම කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටින්න.

- ① 고용하려면 ② 취업하려면

2. 그림을 보고 알맞은 말을 연결하세요.

පින්තූරය දෙස බලා ගැලපෙන වචනය යා කරන්න.

① 해고하다 •



㉠

② 사인하다 •



㉡

③ 계약을 하다 •



㉢

④ 면접을 보다 •



㉣

정답 1. 1) ① 2) ② 3) ① 4) ② 2. ① ㉣ ② ㉠ ③ ㉡ ④ ㉢

 **유용한 표현** වැදගත් විය හැකි ප්‍රකාශන

손이 빨라요. වැඩ ඉක්මන්.

가: 포장 작업이 급한데 누가 좋을가요? ඇසුරුම් වැඩ ඉක්මනට කරන්න ඕනේ, කවුද වඩාත්ම හොඳ?

나: 민수 씨가 **손이 빨라요.** මින්සු ඉක්මන්.



다음은 표준근로계약서입니다. 잘 읽고 질문에 답하세요.

පහතින් දැක්වෙන්නේ සාමාන්‍ය වැඩ ගිවිසුමකි, හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

사용자(갑) ආයතන ප්‍රධානියා	업체명 සමාගමේ නම 한국가구	전화번호 දුරකථන අංකය 031-123-4567
	소재지 ස්ථානය 경기도 광주시 오포읍 신현리 1번지	
	성명 නම 김민수	사업자등록번호(주민등록번호) ☎ ලියාපදිංචි අංකය 1234567890
취업자(을) සේවකයා	성명 නම 닷차난	생년월일 නම 1985년 3월 1일
	본국주소 ඔබ ඵදද් ඔල ඔපඉදබ බ්පවයමල 'පවයමර ඵමද්බට බදබට ඉමේ ක්පවයමල හදබට ඉමේ ක්පවයම 39000ල ඔස්සක්බා	
1. 근로계약기간 වැඩ ගිවිසුම් කාලය	<p>신규(또는 재)입국자 (24) 개월, 사업장변경자: 년 월 일 ~ 년 월 일 අලුතින් පැමිණෙන්නා 24 මාස සමාගම මාරු කරන්නා : අවු මස දින , අවු මස දින</p> <p>- 수습기간: [√]활용(입국일부터 []개월 []2개월 [√]3개월) []미활용 අනිවාර්ය කාලය: භාවිතය මාසයේ සිට භාවිතා කළ නොහැක</p> <p>* 신규(또는 재)입국자의 근로계약기간은 입국일부터 가산함) 단, 법 제 18조의 4에 따라 3개월 출국 후 재입국한 경우는 입국하여 근로를 시작한 날부터 근로계약의 효력이 발생) අලුතින් පැමිණෙන්නන් හෝ නැවත පැමිණෙන්නන්ගේ සේවා ගිවිසුම් කාලය රටට පැමිණි දින සිට ගණනය කරනු ලැබේ.වගන්තියට අනුව මාස තුනක් රටින් පිටවී සිට නැවත රටට පැමිණෙන විට රටට පැමිණ වැඩ පටන්ගන්න දිනයේ සිට වැඩ ගිවිසුම බලා පැවැත්වේ.</p>	
2. 취업 장소 වැඩපොළ	한국가구 (경기도 광주시 오포읍 신현리 1번지) කොරියාවේ ලිපිනය	
3. 업무내용 කලයුතු වැඩ	<p>- 업종 : 제조업 අනු බණ්ඩය x නිෂ්පාදන අංශය</p> <p>- 사업내용 : 가구 제작 및 판매 රැකියාවේ ස්වභාවය x ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සහ විකිටම</p> <p>- 직무내용 : 가구 조립 වැඩ වල අන්තර්ගතය x ගෘහ භාණ්ඩ එකලස් කිරීම</p>	

1. 다음 중 '닷차난' 씨의 계약 내용으로 맞지 않는 것을 고르세요.

පහත ඒවා අතරින් නින්ජානන් මහතාගේ ගිවිසුමට අදාල නැති දේවල් තෝරන්න.

- ① 계약 기간은 2년입니다.
- ② 수습 기간은 3개월입니다.
- ③ 취업자는 김민수 씨입니다.
- ④ 가구를 만드는 일을 할 것입니다.

정답 1. ③



표준근로계약서

සම්මත සේවා ගිවිසුම

표준근로계약서 සම්මත සේවා ගිවිසුම

고용허가제로 한국에서 일하게 될 때는 표준근로계약서를 사용합니다. 표준근로계약서는 근로조건에 관한 분쟁을 예방하고, 외국인 근로자의 권익을 보호하기 위하여 법으로 정해진 서식입니다. 표준근로계약서에는 근로계약 기간, 취업 장소, 업무 내용, 근무시간, 휴식 시간, 휴일, 임금, 임금 지급 시기와 방법, 그 밖에 사용자와 외국인 근로자가 상호 간에 정하고자 하는 근로조건 등에 관한 내용을 담고 있습니다.

රැකියා අවසර පත්‍රයක් ලෙස කොරියාවේ වැඩපටන් ගන්න විට සාමාන්‍ය සේවා ගිවිසුම භාවිත කරයි. සාමාන්‍ය රැකියා ගිවිසුම වැඩ කොන්දේසි ගැන ඇතිවන ගැටළු නැතිකර විදේශීය කම්කරුවන්ගේ අයිතීන් රැකගැනීමට නීතිය මගින් නියමකරන ලද දෙයකි, සාමාන්‍ය වැඩ ගිවිසුමේ වැඩ ගිවිසුම් කාලය, රැකියා ස්ථානය, නියමිත වැඩ, වැඩ කලයුතු වෙලාව, නිවාඩු වෙලාව, නිවාඩු දිනයන්, වැටුප, වැටුප ගෙවන වෙලාව හා ගෙවන ආකාරය, ඊට අමතරව ආයතන ප්‍රධානියා හා විදේශික කම්කරුවා අතර ගිවිස ගන්න වෙනත් දේවල් යනාදිය අඩංගු වේ.

표준 근로계약서의 주요 내용 සම්මත සේවා ගිවිසුමක විස්තර

- **계약 기간** : 1년에서 3년 이내로 서로 협의 하에 결정할 수 있습니다. 이 때 3개월 수습 기간을 설정할 수 있으며, 수습 기간 동안에는 임금의 90%를 받게 됩니다.

ගිවිසුම් කාලය වසරක සිට වසර තුනක් දක්වා කාලයක් ඇතුළත කල සීමාවකට කනාකර එකඟ වීමට පුළුවන. මෙහිදී මාස තුනක අනිවාර්ය කාලයක් නියම කළහැකි අතර මෙම කාලය තුළදී වැටුපෙන් 90% පමණක් ලැබෙයි.

- **근무 시간** : 근로기준법에 정한 대로 1일 평균 근무 시간을 기재해야 합니다. 하지만, 농업, 축산업, 어업 등의 경우에는 근무 시간 기재를 생략할 수 있습니다.

වැඩකරන වෙලාව : කම්කරු නීතියට අනුව එක දිනයකට වැඩකරන පැය ගණන තීරණය කල යුතුයි. නමුත් ගොවිතැන, ධීවර කර්මාන්තය වැනි අවස්ථාවලදී වැඩකරන වෙලාව අඩුවිය හැකියි.

- **임금** : 임금은 최저임금(2014년 현재시간 당 5,210원) 수준보다 높아야 하며, 계약 기간 중 최저임금이 오르면 오른 기준을 적용해야 합니다. 이 항목에는 임금과 함께 지급 방법과 임금 지급일을 함께 기재해야 합니다.

වැටුප : අවම වැටුප (2014 වසරේ සිට පැයකට වෙන් 5210 ට) වඩා වැඩිවිය යුතු අතර ගිවිසුම් කාලය තුළ අවම වැටුප වැඩිවුණොත් වැඩිවන ප්‍රමාණය ට පඩිය සැකසිය යුතුයි. මෙම කොටසට පඩියත් සමගම දීමනා ගෙවන ආකාරය දීමනා ගෙවන වැඩ සියල්ල අන්තර්ගත විය යුතුයි.

- **숙식 제공** : 기숙사와 식사를 제공하는지 여부를 기재하는 칸입니다. 숙식을 제공할 경우 근로자가 그 비용을 부담 하는 정도도 명시적으로 기재해야 합니다.

නවාතැන් පහසුකම් නවාතැන් පහසුකම් හා කෑම ලබා දෙනවද යන්න අඩංගු වන කොටසයි, නවාතැන් පහසුකම් ලබාදෙන විට කම්කරුවා කොපමණ කොටසක් ගෙවිය යුතුද යන්නත් අඩංගුවිය යුතුයි.

표준 근로계약서의 체결 절차 සාමාන්‍ය වැඩ ගිවිසුමක් සම්පූර්ණකරන පියවරවල්

근로자는 한국에 입국하기 전 한국산업인력공단과 근로계약을 체결합니다. 한국산업인력공단은 근로계약체결 및 도입지원을 대행합니다. 근로계약서는 사업주가 2부를 작성하여, 사업주가 1부, 근로자가 1부 가지고 있어야 합니다.

කම්කරුවා කොරියාවට පැමිණීමට පෙර සමග වැඩ ගිවිසුමක් අත්සන් කරනවා. අයතනයේ වැඩ ගිවිසුම සහ ඇතුළත් වීමේ පහසුකම් සපයනවා. වැඩ ගිවිසුම රැකියාව ලබාදෙන්න විසින් පිටපත් දෙකක සකස් කරන අතර සමගම විසින් එක පිටපතක් කම්කරුවා විසින් තව පිටපතක් ළඟ තබාගත යුතුයි.



අංක 1 සහ 2 පින්තූරය දෙස බලා ගැලපෙන පිළිතුර තෝරණ ප්‍රශ්නය වේ, හොඳින් සවන්දී නිවැරදි යෙදුම තෝරන්න.

1. 언제입니까? කවදද?



9:00~6:00



①

②

③

④

2. 이 사람은 지금 무엇을 하고 있습니까? මෙම පුද්ගලයා දැන් මොනවද කරන්නේ?



①

②

③

④



අංක 3 සිට 5 දක්වා ප්‍රශ්නයට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නය වේ, දෙබසට සවන්දීමට පෙර උදාහරණයේ අන්තර්ගතය එක්වරක් කියවා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන්දී ගැලපෙන පිළිතුර තෝරන්න.

- 3. ① 네, 아침하고 점심을 줘요. ② 네, 계약 기간은 1년이에요.
- ③ 네, 기숙사를 제공해 줘요. ④ 네, 월급은 25일에 지급해요.

- 4. ① 네, 매달 25일이에요. ② 네, 다음 달부터 일해요.
- ③ 아니요, 근무지는 아직 몰라요. ④ 아니요, 계약 기간은 아직 몰라요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාවට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන්න.

여자는 무엇 때문에 걱정하고 있습니까? ගැහැණු පුද්ගලයා කුමන හේතුවක් නිසා කරදරයට පත්වී සිටිනවද?

- ① 기숙사가 멀어서 ② 기숙사가 없어서
- ③ 계약서가 없어서 ④ 계약서를 잃어버려서



📖 듣기 대본 ශ්‍රවණ පිටපත

1. ① 남: 근무 시간입니다. වැඩකරන වෙලාවයි.
 ② 남: 휴식 시간입니다. විවේක ගන්න වෙලාවයි.
 ③ 남: 계약 기간입니다. ගිවිසුම් කාලයයි.
 ④ 남: 임금 지급일입니다. පඩිය ලැබෙන දිනයයි.
2. ① 여: 면접을 봅니다. සම්මුඛ පරීක්ෂණයට යනවා.
 ② 여: 근무 조건을 확인합니다. වැඩ කොන්දේසි පරීක්ෂාකර බලනවා.
 ③ 여: 계약서에 서명합니다. ගිවිසුමේ අත්සන් කරනවා.
 ④ 여: 근무지를 배정받습니다. වැඩ පවරනු ලැබේ.
3. 남: 회사에서 식사를 제공해요? සමාගමෙන් කෑම දෙනවද?
4. 여: 어디에서 일하는지 알아요? කොහෙද වැඩකරන්නේ කියල දන්නවද?
5. 남: 계약서는 잘 확인해 봤지? ගිවිසුම හොඳින් බැලුව නේද?
 여: 응, 그런데 기숙사가 제공되지 않아서 걱정이야. ඔව් නමුත් නවාතැන් පහසුකම් නොදීම නිසා කරදරයට පත්වෙලා ඉන්නේ.
 남: 그래? 보통은 기숙사가 제공이 되는데, 이상하다. ඇත්තද? සාමාන්‍යයෙන් නවාතැන් පහසුකම් දෙන නමුත් මෙය අමුතුයි.

정답 1. ① 2. ③ 3. ① 4. ③ 5. ②

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

L-52

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සාවදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
 남자가 여자를 찾아온 이유는 무엇입니까?
පිරිමි පුද්ගලයා ගැහැණිය සොයා ආ හේතුව කුමක්ද?

- | | |
|----------------|----------------|
| ① 휴가를 신청하려고 | ② 근무 수당을 받으려고 |
| ③ 휴일 근무를 신청하려고 | ④ 근무 조건을 문의하려고 |

📖 확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස ශ්‍රවණ පිටපත

1. 남: 실례합니다. 휴일에 근무하면 수당을 더 받을 수 있어요?
සමාවන්න. නිවාඩු දිනවල වැඩ කලොත් අමතර දීමනා(බෝනස්) ලබා ගත හැකිද?
 여: 네, 월급 외에 휴일 근무 수당을 더 받을 수 있어요. 또 궁금한 것 있으세요?
ඔව්, වැටුපට අමතරව නිවාඩු දිනවල වැඩ කලොත් අමතර දීමනා(බෝනස්) ලබා ගත හැක. තව දැනගන්න කැමති දෑ තිබෙනවාද?
 남: 휴가는 1년에 며칠 쓸 수 있어요? නිවාඩු දින අවුරුද්දක් තුළ කොපමණ ලබා ගත හැකිද?
 여: 1년에 15일까지 연차를 쓸 수 있어요. අවුරුද්දක් තුළ දින 15ක් වන තුරු නිවාඩු දින ලබා ගත හැකයි.

정답 1. ④



අංක 1 සහ 2 පින්තූරය දෙස බලා ගැලපෙන වචනය හෝ වාක්‍ය තෝරන ප්‍රශ්න වේ, උදාහරණය හොඳින් කියවී පින්තූරයට ගැලපෙන යෙදුම තෝරන්න.

[1~2] 다음 그림을 보고 맞는 단어나 문장을 고르십시오

පහත පින්තූරය බලා ගැලපෙන වාක්‍යය හෝ වචනය තෝරන්න.

1.



- ① 소재지
- ③ 계약 기간

- ② 업체명
- ④ 업무 내용

2.



- ① 계약을 하고 있습니다.
- ③ 근무지를 배정받고 있습니다.

- ② 임금을 지급하고 있습니다.
- ④ 근로자를 해고하고 있습니다.



අංක 3 සිට 5 දක්වා ඇත්තේ හිස්තැනට ගැලපෙන යෙදුම තෝරන ප්‍රශ්නයයි, හොඳින් කියවා ගැලපෙන යෙදුම තෝරන්න.

[3~5] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

3.

가: 언제 월급이 들어오는지 몰라서 답답해요.

පඩිය ලැබෙන්නේ කවදද කියා නොදන්නා නිසා හිතට සහනයක් නැහැ.

나: 표준근로계약서에서 _____ 을/를 다시 찾아보세요.

සාමාන්‍ය වැඩ ගිවිසුමේ පඩිය ලැබෙන දිනය නැවත සොයලා බලන්න.

- ① 소재지
- ② 업체명
- ③ 임금 지급 날짜
- ④ 임금 지급 방법

4.

가: _____ 을 확인해 봤어요? කලසුතු වැඩ පිලිබඳ විස්තරය පරීක්ෂාකර බැලුවද?

나: 네, 농장에서 사과 따는 일을 할 것 같아요. ඔව් ගොවිපොළේ ඇපල් කඩන වැඩ කරන්න ඕනේ වගේ.

- ① 근무 시간
- ② 휴식 시간
- ③ 업무 내용
- ④ 식사 제공

5.

고용허가제로 한국에 들어올 때는 근로계약을 체결합니다. 표준근로계약서에는 근로계약기간, 취업 장소, 업무 내용, 근무 시간, 휴식시간, 휴일, 임금, 지급 시기와 방법, 그 밖에 사용자와 외국인 근로자가 상호간에 정하고자 하는 _____ 등에 관한 사항을 담고 있습니다.

රැකියා බලපත්‍ර රැගෙන කොරියාවට පැමිණෙන විට වැඩ ගිවිසුමක් අත්සන්කළ යුතුයි. සාමාන්‍ය වැඩ ගිවිසුමේ නම් වැඩ කලසුතු කාලසීමාව, වැඩපොළේ ලිපිනය, වැඩ වල අන්තර්ගතය, වැඩ කලසුතු වෙලාව, කැම වෙලාව, නිවාඩු දින, වටුප, මුදල් ගෙවන දිනය හා ක්‍රමය, ඊට අමතරව අයිතිකරු හා විදේශීය කම්කරුවා අතර ඇතිකර ගන්න එකඟතාවයන් යනාදිය අඩංගු වේ.

- ① 근무지
- ② 근로 계약
- ③ 근로 조건
- ④ 근로 시기

정답 1. ④ 2. ② 3. ③ 4. ③ 5. ③

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ක්‍රියාකාරකම්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

ආගමන සමාලෝචනය ලබා ගැනීම / විදේශීය ලියාපදිංචිය

සේවා පුහුණුව තේරුම් ගැනීම

ඇතුල්වීමේ ක්‍රියාවලිය/ විදේශීය ලියාපදිංචිය

විදේශීය ලියාපදිංචිය

대화 1 සංවාදය 1

Track 163



පහත දැක්වෙන්නේ ඉබන් මහතා සහ ගුවන්තොටුපලේ සේවකයා අතර සංවාදයි. මුලින්ම සංවාදය දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරන්න.

- 직원** 안녕하세요. 여권하고 입국 신고서 주세요. **අයුබෙක්වන්. විදේශීය ගමන් බලපත්‍රය සහ ඇතුල්වීමේ අවසර පත්‍රය දෙන්න.**
- 이반** 네, 여기 있습니다. **ඔව්. ආ මෙන්න.**
- 직원** 한국에는 무슨 일로 오셨어요? **කොරියාවට කුමක් සඳහාද පැමිණියේ?**
- 이반** 고용허가제로 일하러 왔어요. **සේවානියුක්ති අවසරපත්‍ර ක්‍රමයට වැඩ කරන්න පැමිණියා.**
- 직원** 어디에서 일하실 예정이시죠? **කොහේද වැඩ කරන්න සැලසුම් කරන්නේ?**
- 이반** 가구 공장에서 일하게 됐습니다. **ලී බඩු කර්මාන්ත ශාලාවක වැඩ කරන්න ලැබිල තියෙනවා.**
- 직원** 3년 계약이시네요. **비자**랑 서류 확인되셨고요. **අවුරුදු 3 ක ගිවිසුමක් තියෙනවා. විසා ලිපි ද්‍රව්‍ය පරීක්ෂා කළා.**
- 여기에 손가락 대 주시고요, 이쪽에 있는 카메라 보세요.** **මෙතනින් ඇඟිල්ල තියන්න මෙ පැත්තෙ තියෙන කැමරාව දෙස බලන්න.**

랑/이랑 **සහ**
 '와/과' යන්න අර්ථය සමග සමාන වන අතර නමුත් '와/과' යන්න කථාකරන භාෂාවේදී භාවිතා කරන අතර '랑/이랑' යන්න ලිවීමේදී භාවිතා කරයි. තවද '랑/이랑' යන්න '하고' සමග මාරු කර ලිවිය හැකිය.

- 이 집으로 이사올 때 회사 동료들이랑 고향 친구들이 많이 도와줬어요
 මේ ගෙදරට එන විට ආයතනයේ එකට වැඩ කරන යහළුවන් සහ ගමේ මිතුරන් ගොඩක් උදව් කළා.
- 계약서의 내용을 꼼꼼히 읽어 보세요.
 ගිවිසුම් පතෙහි අන්තර්ගතය කුතුලනයක් නම් කියවා බලන්න.



හොඳින් සවන්දී අනුගමනය කළා ද? එහෙමනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 어디에서 일할 거예요? **ඉබන් මහත්මයා කොහේද වැඩ කරන්න ඉන්නේ?**
2. 이반 씨는 얼마 동안 일할 예정이에요? **ඉබන් මහත්මයා කොහේද වැඩ කරන්න ඉන්නේ?**

정답 1. 가구 공장 2. 3년



어휘 1 වචන මාලාව 1 **입국 절차** ඇතුල්වීමේ ක්‍රියාවලිය



'පහත ඇත්තේ ඇතුළත් වීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රකාශනයයි. මොනවගේ ප්‍රකාශන තිබේ දැයි බලමු.



비자/사증
වීසා



여권
විදේශ ගමන් බලපත්‍රය



유효 기간
වලංගු කාලසීමාව



발급을 신청하다
නිකුත් කිරීමේ ලියාපදිංචිය (ගමන් බලපත්‍රය නිකුත් කර ලියාපදිංචි කරනවා)



발급 받다
නිකුත් කරනවා



통역
අර්ථ නිරූපනය (පරිවර්ථනය)



입국하다
රටකට ඇතුල් වෙනවා



입국 심사를 받다
ඇතුල්වීමට අවසර ලබනවා



입국이 금지되다
ඇතුල්වීම නවතනවා



취업교육을 받다
සේවා නියුක්ති පුහුණුව ලබනවා



작업장에 배치되다
සේවා ස්ථානයට අනුයුක්ත කරනවා

DEPARTMENT OF HOMELAND SECURITY NAVER Customs and Border Protection OMB No. 1551-0001 귀하의 입국을 인정으로 환영합니다. 1-94 입국/출국 기록 나라 국민, 나라 영주권자, 여권번호를 소지한 외국인, 나라를 방문 또는 통과하는 나라를 제외한 모든 입국자 나라...	
성 வாசனம்	생년월일 කණිස්ථ
이름 නම	성별 ලිංගිකත්වය (පිරිමි/ගැහැණු)
국적 ජාතිය	비행기 편명 ගුවන් යානා අංකය
여권번호 විදේශීය ගමන් බලපත් අංකය	비자발행도시 වීසා ලැබූ ස්ථානය
입국목적 ගමනේ අරමුණ	
입국기록 접수번호 018955018 10 OMB No. 1651-0001	
1. 성 H, O, N, G	3. 생년월일(월/일) 3, 1, 0, 2, 7, 9
2. 이름 K, I, L, D, O, N, G	5. 성별(남 또는 여) F, E, M, A, L, E
4. 국적 K, O, R, E, A	7. 항공회사 및 항공편 번호 K, E, 0, 1, 7
6. 여권번호 Y, J, 0, 2, 1, 7	9. 비자발행도시 H, O, L, I, D, A, Y, S, E, O, U, L


입국신고서
රටකට ඇතුල්වීමේ පත්‍රය



ඉදිරියේ ඇති වචන කොටස නොබලමින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



- 보기**
- 입국하다
 - 작업장에 배치되다
 - 취업 교육을 받다
 - 사증을 발급 받다
 - 근로 계약이 체결되다

2. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශය තෝරා සංවාද සම්පූර්ණ කරන්න.

1) 가: 한국에 가면 바로 회사에서 일해요?
 (කොරියාවේ ගියාම කලින් වැඩපලේ වැඩ කරනවද?)
 나: 아니요, 2박 3일 동안 _____을/를 받아요.
 (නැහැ, දවස් 3ක් සහ රැයවල් 2ක් රැකියා පුහුණුව ලැබෙනවා.)

- ① 입국 심사
- ② 취업 교육

2) 가: _____할 때 보통 뭘 물어봐요?
 (රටකට ඇතුලත් වීමේ අවසරය ගැනීම සාමාන්‍යයෙන් මොනවද විමසන්නේ?)
 나: 한국에 온 목적이랑 체류 기간 같은 것을 물어봐요.
 (කොරියාවට ආව අරමුණ, නවතින කාලය ආදී දේවල් අහනවා.)

- ① 입국 심사
- ② 작업장 배치

3) 가: 입국 심사에서 실수를 할까 봐 걱정이예요.
 (ආගමන පරීක්ෂණය වැරදි බලා කනස්සලු වෙනවා.)
 나: 혹시 한국어를 이해할 수 없으면 _____을 신청할 수 있어요.
 (කොරියන් භාෂාව තේරුම් ගන්න බැරිනම් පරිවර්තය ඉල්ලන්න පුලුවන්)

- ① 통역
- ② 교육

4) 가: 여권 유효 기간이 얼마 안 남았네요.
 (විදේශ ගමන් බලපත්‍රය වලංගු කාලය වැඩිය නැහැ.)
 나: 네, 그래서 다음 주에 다시 _____을 받으러 가려고 해요.
 (ඔව්. ඒ නිසා ලබන සතියේ නැවත නිකුත් කිරීම ලබාගන්නට යාම කරන්න.)

- ① 신청
- ② 발급

정답 1. 1) 근로 계약이 체결되다 2) 사증을 발급 받다 3) 입국하다
 4) 취업 교육을 받다 5) 작업장에 배치되다
 2. 1) ② 2) ① 3) ① 4) ②



පහත දැක්වෙන්නේ විදේශීය ජාතිකයින් ලියාපදිංචිය පිළිබඳ සංවාදයකි. මුලින්ම දෙබසට දෙවරක් සවන් දෙන්න.

강연자 여러분들이 한국에서 **신분을 보장받기** 위해서는 외국인 등록을 하셔야 합니다. 외국인 등록을 하는 방법은 간단합니다. 외국인 등록은 한국에 들어오신 후 90일 이내에 일하시는 곳 근처의 출입국 관리사무소에 가서 하시면 됩니다. 등록하실 때는 여권과 사진 2장, 그리고 일하고 계신 곳의 사업자 등록증을 가지고 가야 합니다. 외국인 등록증을 만드는 데는 3만원의 수수료가 필요합니다. 그리고 여권의 유효기간이 **만료되어 갱신을 하신** 경우에도 다시 외국인 등록을 하셔야 된다는 사실도 꼭 알아 두시기 바랍니다.

신분을 보장받다
නීත්‍යානුකූල තත්ත්වය ලබා ගැනීම සඳහා

만료되다
වලංගු කාලය අවසන් වෙනවා

갱신하다
අලුත් කරනවා

මබ සියළු දෙනාම කොරියාවේ නීත්‍යානුකූල තත්ත්වය ලබාගැනීම සඳහා විදේශීය ජාතික ලියාපදිංචිය කළ යුතුයි. විදේශීය ජාතික ලියාපදිංචිය කරන ක්‍රමය පහසුයි (සරලයි). විදේශීය ජාතික ලියාපදිංචිය කොරියාවට පැමිණි පසුව දින 90ක් යාමට පෙර වැඩ කරන ස්ථානය ආසන්නයේ ඇති ආගමන විගමන කාර්යාලයට ගිහින් කරගන්න පුළුවන්. ලියාපදිංචියේදී විදේශ ගමන් බලපත්‍රය සහ ඡායාරූප 2ක් ඒ වගේම වැඩ කරමින් ඉන්න ස්ථානයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් රැගෙන යාම කළ යුතුය. විදේශීය ජාතික හැඳුණුම්පත හැදීමට වෙන් 30000ක ගාස්තුවක් අවශ්‍යය වෙනවා. ඒ වගේම විදේශීය ගමන් බලපත්‍රයේ වලංගු කාලය අවසන් නම් අලුත් කිරීමෙන් පසුව නැවත විදේශීය ජාතික ලියාපදිංචිය කිරීම සඳහා අවශ්‍ය බව අනිවාර්යෙන්ම දැනගත යුතුය.



මෙවර කථිකාවාර්යවරයෙකු ලෙස සංවාදය කියවා බලන්න.

1. 외국인 등록은 언제 해야 해요? විදේශිකයන් සඳහා වන හැඳුණුම්පත කවදද හදන්න ඕනේ?
2. 외국인 등록을 하려면 뭐가 필요해요?
විදේශිකයන් සඳහා වන හැඳුණුම්පත හදන්නට මොනවද අවශ්‍ය වෙන්නේ?

정답 1. 한국에 들어온 후 90일 이내 2. 여권, 사진 2장, 일하는 곳의 사업자 등록증



විදේශීය ජාතිකයින් ලියාපදිංචිය සහ සම්බන්ධ ප්‍රකාශයන් මොනවාදැයි බලමුද?



출입국 관리소

දාගමන විගමන කාර්යාලය




외국인 등록을 하다

විදේශිකයන් ලියාපදිංචි කරනවා



사업자 등록증 사본

දායනනයේ ලියාපදිංචි සහතිකයේ පිටපත



수수료

ගාස්තුව



외국인 등록증

විදේශීය ජාතික හැඳුණුම්පත



번호표를 뽑다

අංකයක් ලබාගන්නවා



지문을 등록하다

අඟිලි සලකුණ ලියාපදිංචි කරනවා



외국인 등록 신청서


විදේශීය ජාතික ලියාපදිංචි අයදුම්පත



දුහන වචන මාලාව දෙස නොබලා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන ප්‍රකාශය උදාහරණ කොටසින් තෝරා ලියන්න.



- 보기
- 1)
 - 2)
 - 3)
 - 4)
- 접수 번호를 뽑다 지문을 등록하다
 신청서를 제출하다 외국인 등록증을 받다

2. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය බලා ගැලපෙන වචනය සම්බන්ධ කරන්න.

①	• ㉠	수수료
②	• ㉡	번호표
③	• ㉢	신청서
④	• ㉣	외국인 등록증
⑤	• ㉤	사업자 등록증 사본

정답 1. 1) 접수 번호를 뽑다 2) 신청서를 제출하다
 3) 지문을 등록하다 4) 외국인 등록증을 받다
 2. ①-㉣ ②-㉤ ③-㉠ ④-㉡ ⑤-㉢



취업 교육에 대한 글입니다. 잘 읽고 질문에 답하세요.

සේවක අධ්‍යාපනය සම්බන්ද ඡේදයකි, හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

표준일보

?

20일 노사 발전 재단에 따르면 고용허가제로 입국해 취업 교육을 받은 외국인 근로자는 최근 5년 동안 크게 증가했다고 한다. 현재 고용허가제로 한국에 오는 모든 외국인 근로자는 사업장에 배치되기 전 16시간의 취업 교육을 받는다.



취업 교육에서의 교육 내용

2박 3일간의 취업 교육에서 외국인 근로자는 입국 전에 배운 한국어를 다시 점검하고, 한국의 직장 문화와 생활 방식, 근로 기준법을 비롯한 기본적인 법률과 제도, 산업 안전 등을 배운다.

박인상 대표 이사장은 “취업 교육은 외국인 근로자의 한국 적응을 돕고 중소기업의 인력난을 해소하며, 고용 허가제의 정착에 기여하여 왔다”고 밝히면서 취업 교육의 중요성을 강조했다.

දීන 20ක් පුරා සංවර්ධනය කරමින් සිදු කරන රැකියා අවසරපත් ක්‍රමයෙන් ඇතුළු වී සේවාවන්හි පුහුණුව ලබාගන්නා විදේශීය කම්කරුවන් මේ වන විට වසර 5ක් පුරා විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙනවා. වර්තමානයේ සේවා නියුක්ති අවසරපත් ක්‍රමයෙන් කෙටියාවට යන සියලු විදේශීය කම්කරුවන් සේවා නියුක්තියට අනුයුක්ත කරන්න කලින් පැය 16ක රැකියා පුහුණුවක් ලබනවා.

දීන 3ක රැකියා පුහුණුවේදී විදේශීය කම්කරුවන් රටට ඇතුළු වීමට පෙර ඉගෙන ගත් කෙටියානු භාෂාව නැවත මතක් කරදී කෙටියාවේ එදිනෙදා සංස්කෘතිය හා ජීවන රටාව මූලික කම්කරු නීතියෙන් ආරම්භ වන මූලික නීති සහ ක්‍රමවේදයන් වැඩිපල ආරක්ෂාව ආදිය උගන්වනවා.

පාක්ලන්සාං රැකියා අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ පැවසීයී, රැකියා පුහුණුව මගින් කෙටියානු සංක්‍රමකයින්ට කෙටියාවට සරිලන පරිදි, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ ශ්‍රම හිඟය අඩු කිරීම සහ රැකියා අවසර ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා දායක විය.

1. 위 글의 제목으로 알맞은 것을 고르세요. ඉහත ඡේදයේ මාතෘකාවට ගැළපෙන නිවැරදි පිළිතුර තෝරන්න.
- ① 취업 교육 ... 근로자의 한국 적응 도와
 - ② 외국인 근로자 10년 사이 큰 폭으로 늘어
 - ③ 16시간의 취업 교육 ... 프로그램 다양화되어야
 - ④ 고용 허가제의 정착 ... 법률과 제도 교육이 우선

정답 1. ①



외국인 등록

විදේශීය ජාතික ලියාපදිංචිය

외국인 등록이란? විදේශීය ජාතික ලියාපදිංචිය

대한민국에 90일을 초과하여 체류하는 외국인에 대하여 등록하도록 함으로써 장기 체류하는 외국인의 체류 현황 및 신분 관계를 정확히 파악하고, 이를 행정시책에 반영하여 국제법상 외국인에게 부여한 권리를 보호 하는 것을 말합니다.

කොරියන් ජනරජයේ දින 90කට වඩා රැඳී සිටීමට අපේක්ෂා කරන විදේශිකයන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමය මගින් පහසුකම් සපයනවා. රැඳී සිටින විදේශිකයන්ට දිගු කාලීනව රැඳී සිටීමට වත්මන් තත්ත්වය තේරුම් ගැනීමට සහ නීත්‍යානුකූල භාවය ජාත්‍යන්තර නීතිය මගින් විදේශීය ජාතිකයන්ගේ අයිතීන් ආරක්ෂා කරන බව කියවේ.

대상 සුදුසුකම/යෝග්‍යතාවය/කා සඳහාද?

외국인 등록은 ① 대한민국에 입국한 날부터 90일을 초과하여 체류하려는 외국인 ② 대한민국 국적을 상실하고 외국 국적을 취득하였거나 우리나라에서 출생한 외국인 ③ 체류 자격을 부여받아 그날부터 90일을 초과하여 체류하려는 외국인 등 1, 2, 3에 해당하는 사람 모두 반드시 실시해야 합니다.

විදේශීය ජාතික ලියාපදිංචිය ① කොරියන් ජනරජයට ඇතුළු වූ දින සිට දින 90කට වඩා රැඳී සිටීමට අපේක්ෂා කරන විදේශිකයන් ② කොරියන් ජනරජයේ රටේ මිනිසුන් නොවන විදේශිකයන් කොරියාවේදී උපත ලබා ඇති විදේශිකයන් ③ රැඳී සිටීමේ කාලය දින 90කට වඩා කොරියාවේ රැඳී සිටීමට අවසර ලැබූ විදේශිකයන් ආදී අයත්වන මිනිසුන් ඔක්කොම අනිවාර්යෙන්ම වලංගු විය යුතුයි.

시기 අවස්ථා

대한민국에 90일을 초과하여 체류하고자 하는 외국인 → 입국 일부터 90일 이내
කොරියන් ජනරජයේ දින 90 වඩා රැඳී සිටීමට අදහස් කරනව නම් විදේශිකයන් → ඇතුළු වී දින 90ක් තුළ ලියාපදිංචිය සිදුකර යුතුයි.

체류자격 부여 또는 변경허가를 받은 외국인 → 그 허가를 받는 때(즉시)
රැඳී සිටීමේ සුදුසුකම ලබාගත් විදේශිකයන් → ඒ සුදුසුකම ලැබූ වහාම ලියාපදිංචිය සිදුකර යුතුයි.

장소 ස්ථානය

관할 출입국 관리 사무소 또는 출장소에서 신청접수를 합니다.
ආගමන විගමන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට විදේශීය ජාතික ලියාපදිංචිය සඳහා අයදුම්පත භාර දීම කරන්න පුළුවන්.

서류 ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන

외국인 등록 신청서, 여권, 증명사진 2매(3.5cm X 4.5cm), 비전문 취업(E-9)의 경우 외국인 등록을 할 때는 사업자 등록증 사본, 수수료가 필요합니다.

විදේශීය ජාතික ලියාපදිංචි අයදුම්පත, විදේශීය ගමන් බලපත්‍රය, (3.5cm X 4.5cm)ල ඡායාරූප 2ක් වෘත්තීය නොවන රැකියා (E-9) සඳහා විදේශීය ජාතික ලියාපදිංචි කිරීමේදී ආයතනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ලියාපදිංචි ගාස්තුව අවශ්‍යයි.



අංක 1 සහ අංක 2 කතාවට සවන් දී වඩාත් නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්න වේ. හොඳින් හොඳින් සවන්දී ගැලපෙන පිළිතුර තෝරන්න

[1~2] 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.



සංවාදයට සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.

1. 여자는 지금 무엇을 하고 있습니까? ගැහැණුකෙනා දැන් මොනවා කරමින්ද ඉන්නේ?

- ① 사증을 발급 받고 있습니다. ② 서류를 제출하고 있습니다.
- ③ 입국 심사를 받고 있습니다. ④ 취업 교육을 받고 있습니다.

2. 두 사람은 무엇에 대해 이야기를 하고 있습니까? මිනිසුන් දෙදෙනා කුමක් සම්බන්ධව කතාකරමින් සිටියාද?

- ① 근로 계약 ② 입국 심사
- ③ 취업 교육 ④ 증명서 발급

3. 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- ① 네, 여권이 필요해요. ② 네, 입국이 어려워요.
- ③ 네, 기간이 만료됐어요. ④ 네, 기간이 좀 남았어요.



අංක 4 සහ 5 එකම අන්තර්ගතයට සවන්දී වඩාත් ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. සංවාදයට සවන්දීමට පෙර උදාහරනයේ අන්තර්ගතය විමසා බලන්න.

[4~5] 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오.

එකම කතාවට සවන්දී ප්‍රශ්න දෙකටම පිළිතුරු සපයන්න.

4. 남자는 무엇을 하려고 합니까? පිරිමියා මොනවා කරන්නද හදන්නේ?

- ① 신청서를 제출하려고 합니다. ② 증명사진을 찍으려고 합니다.
- ③ 외국인 등록을 하려고 합니다. ④ 증명서를 발급 받으려고 합니다.

5. 필요한 서류가 아닌 것은 무엇입니까? අවශ්‍ය ලේඛණ නොවන දෙය කුමක්ද?

- ① 여권 ② 사증
- ③ 신청서 ④ 사업자 등록증 사본



듣기 대본 그림을 보고

1. 남: 한국에는 왜 오셨지요? කොරියාවට ඇයි ආවේ?
 여: 고용허가제로 일을 하러 왔습니다.
සේවනියුක්ති අවසරවත් ක්‍රමයට වැඩ කරන්න ආවා.
- 남: 네, 됐습니다. 이쪽에서 지문 등록해 주세요. ඔව්, හරි. මෙතනින් ඇඟිලි සලකුණ නියන්න.
2. 남: 한국에 가면 바로 일을 해요? කොරියාවේ ගියාම කෙලින්ම වැඩ කරනවද?
 여: 아니요, 일하기 전에 한국어도 공부하고, 업무도 배워요.
නැහැ, වැඩ කරන්න කලින් කොරියන් භාෂාවත් ඉගෙනගෙන වැඩත් ඉගෙන ගන්නවා.
3. 여: 여권 유효 기간이 남았어요? පාස්පෝට් එක වලංගු වන කාලය අවසන්ද?
- 4-5. 남: 외국인 등록증을 만들려고 하는데요.
විදේශීය ජාතික හැඳුණුම්පත හදන්න අවශ්‍යයි.
 여: 네, 신청서하고 여권, 증명사진, 사업자 등록증 사본 주세요.
ඔව් අයදුම්පත්‍රය සමඟ පාස්පෝට් එක, ජායාරූපයක් කම්පැණියේ ලියාපදිංචි සහතිකයේ පිටපත දෙන්න.

정답 1. ③ 2. ③ 3. ④ 4. ③ 5. ②

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

L-53

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
- 남자가 걱정하는 이유는 무엇입니까? පිරිමියාගේ හිත කලබල වෙන්න හේතුව කුමක්ද?
- | | |
|-----------------|------------------|
| ① 체류 기간을 잘 몰라서 | ② 통역 일이 어려울까 봐 |
| ③ 통역을 신청할 수 없어서 | ④ 입국 심사 때 실수할까 봐 |

확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස 그림을 보고

1. 남: 한국말을 잘 못해서 입국 심사를 어떻게 받을지 걱정이예요.
කොරියන් භාෂාව හරිහැටි නොදන්නා නිසා රටකට ඇතුල් වීමට අවශ්‍ය කරන පරීක්ෂණය මොනවගේ වේදැයි කියලා දන්නේ නැති නිසා හිත කලබලයි.
- 여: 한국어를 못하는 사람들은 통역을 신청할 수 있으니까 너무 걱정하지 마세요.
කොරියන් භාෂාව හරිහැටි නොදන්නා පුද්ගලයින්ට භාෂා පරිවර්තකයෙකු ඉල්ලන්න හැකි නිසා කනගාටු වෙන්න එපා.
- 남: 그래요? 다행이네요. 실수할까 봐 걱정했거든요. 그런데 입국 심사에서는 보통 뭘 물어봐요?
එහෙමද? එහෙම නම් හොඳයි. වැරදීමක් වෙයි කියලා හිත කලබලයට පත් වුනා. නමුත් සාමාන්‍යයෙන් රටකට ඇතුලත් වීමේදී මොනවගේ ප්‍රශ්න ද අහන්නේ?
- 여: 한국에 입국하는 목적이랑 체류 기간 같은 것을 묻더라고요.
කොරියාවට ඇතුලත් වීමේ අරමුණ සහ රැඳී සිටීමේ කාලය පිළිබඳ අහනවා කියලා කියනවා.

정답 1. ④



ද අංක 1 සහ අංක 2 පින්තූරය බලා වඩාත් ගැලපෙන වාක්‍ය තෝරන ප්‍රශ්න වේ. උදාහරණය හොඳින් කියවා පින්තූරය හා ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~3] 다음 그림을 보고 맞는 문장을 고르십시오.

පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1.



- ① 여권입니다.
- ③ 사진입니다.

- ② 사증입니다.
- ④ 수수료입니다.

2.



- ① 신청서입니다.
- ③ 외국인 등록증입니다.

- ② 입국 신고서입니다.
- ④ 사업자 등록증입니다.

3.



- ① 통역이 필요해요.
- ③ 신청을 해야 해요.

- ② 심사가 필요해요.
- ④ 등록을 해야 해요.



අංක 4 සහ අංක 5 හිස්තැනට වඩාත් ගැලපෙන ප්‍රකාශය තෝරන ප්‍රශ්න වේ. හොඳින් කියවා ගැලපෙන පිළිතුර තෝරන්න.

[4~5] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

4. 공공기관에서는 먼저 온 순서대로 업무를 볼 수 있도록 _____ 합니다.

පොදු ස්ථාන වලට එන පිළිවෙල අනුව අවශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් (ටෝකන් අංක ගැනීම) කරනවා.

- ① 지문을 등록해야
- ② 번호표를 뽑아야
- ③ 신청서를 제출해야
- ④ 등록증을 발급 받아야

5. 등록증을 만들 때 본인이 맞는지 확인하기 위해서 손에 있는 _____ 을 등록합니다.

විදේශිකයන් සඳහා වන හැඳුනුම්පත සාදන විට එම පුද්ගල නිවැරදිතාවය තහවුරු කිරීම සඳහා ඉහත ජේළියේ තිබෙන ප්‍රශ්න ඇතුළත් කරනවා.

- ① 도장
- ② 사인
- ③ 서명
- ④ 지문

정답 1. ① 2. ② 3. ① 4. ② 5. ④

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

රක්ෂණ සැලසුමක් ලබා ගැනීම (ලියාපදිංචි වෙනවා) / රක්ෂණ වන්දි ඉල්ලුම් කිරීම

□ ක්‍රියාකාරකම්

රක්ෂණ සැලසුම් තේරුම් ගැනීම

□ වචන භාවිතය සඳහා උපදෙස්

රක්ෂණ සැලසුමක් ලබා ගන්නවා / රක්ෂණ වන්දි ඉල්ලනවා

□ සංස්කෘතික තොරතුරු

විදේශීය කම්කරු රක්ෂණ

대화 1 සංවාදය 1

Track 166



ජිහුන් මහතා සහ රිහාන් මහතා රක්ෂණය පිළිබඳ කතා කරමින් සිටියි. ප්‍රථමයෙන්ම සංවාදයට දෙවරක් සවන්දී ඉන්පසුව අනුගමනය කරමින් කියවන්න.

- 리한 형, 상해 보험 들었어요? (අයියේ, හදිසි අනතුරු රක්ෂණයක් තියෙනවද?)
- 지훈 응? 당연하지. 너도 들어가야 하는데……. 고용허가제를 통해 한국에 온 외국인근로자는 반드시 가입해야 하거든. (ඔ? තියෙනවා, ඔයාටත් හදිසි අනතුරු රක්ෂණ සැලසුමක් තියෙන්න ඕනේ……. සේවා නියුක්ති අවසරපත් ක්‍රමයට කොරියාවට එන විදේශීය කම්කරුවන්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ)
- 리한 그래요? 전 산재 보험이 있어서 상해 보험은 안 들어도 되는 줄 알았어요. (එහෙමද? මට වෘත්තීය අනතුරු සඳහා වන රක්ෂණය තියෙන නිසා රක්ෂණ සැලසුමක් නැති උනත් හානිපූරණය කරනවා කියලා හිතන් හිටියේ.)
- 지훈 아니지. 산재 보험은 업무 상 재해 시에만 받을 수 있는 건데 상해 보험은 업무 외적인 사고나 질병에 대해서도 보상 받을 수가 있어. (නැහැ, වෘත්තීය අනතුරු සඳහා වන රක්ෂණය වැඩ කරන ස්ථානයේ අනතුරු සඳහා පමණයි වන්දි ලබාදෙන්නේ. ව්‍යවසායකදී පළමුව ලබාගත හැකි නමුත් හදිසි අනතුරු රක්ෂණය ව්‍යාපාරයෙන් බාහිරව අනතුරු හෝ අසනීපයක් සම්බන්ධවත් වන්දි ලබාගන්න පුළුවන්.)
- 리한 아, 그렇구나. 그럼 회사에 신청하는 거예요? (ආ, එහෙමද? එහෙමනම් ආයතනයෙන් අයදුම්කරන්න පුළුවන්ද?)
- 지훈 아니. **외국인 전용** 상해 보험에 가입해야 해. 내가 전화번호 알려 줄게. (නැහැ, විදේශිකයන් පුද්ගලිකව මෙම රක්ෂණයට ලියාපදිංචි වෙන්න ඕන, මම දුරකථන අංකය දෙන්නම්.)

외국인 전용
විදේශිකයන්ට විශේෂයෙන්ම



හොඳින් සවන්දී අනුගමනය කළා ද? එහෙමනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 외국인 근로자가 반드시 가입해야 하는 보험은 뭐예요?
විදේශීය සේවකයන් අනිවාර්යෙන් සමාජකත්වය ගත යුතු රක්ෂණය කුමක්ද?
2. 산재 보험에 가입하면 어떤 혜택이 있어요?
කාර්මික අනතුරු සඳහා වන රක්ෂණය ලබා ගැනීමෙන් තිබෙන ප්‍රතිලාභ මොනවද?

정답 1. 상해 보험 2. 업무 상 재해 시 보상을 받을 수 있어요.



어휘 1 වචන මාලාව 1

보험 가입 රක්ෂණ සැලසුමක් ලබාගන්නවා



රක්ෂණ සැලසුමක් ලබා ගැනීම සම්බන්ධ වචන මොනවාදැයි දැන ගනිමුද?



상해 보험

හදිසි අනතුරු රක්ෂණය



산재 보험

කම්කරු හානිපූර්ණ රක්ෂණය / වෘත්තීය අනතුරු සඳහා වන රක්ෂණය



보험에 가입하다

රක්ෂණ හිමිකමක් ලබාගන්නවා



보험료를 내다/납입하다

රක්ෂණ වාරික ගෙවනවා



질병

රෝගාබාධ



상해

(අනතුරකින්) තුවාල වෙනවා



장해

ආබාධිත වෙනවා



사망

මරණයට පත්වෙනවා



보상을 받다

හානි පූර්ණ වන්දි ලබාගන්නවා



보험금을 환급 받다

ගිය වියදම රක්ෂණ ආයතනයෙන් ආපසු ලබාදෙනවා



만기가 되다

කල් ඉකුත් වෙනවා



소멸되다

අභාවයට යනවා

Tip 4대 보험 ප්‍රධාන සමාජ රක්ෂණ 4





4대 보험이란 국민의 복지를 위해 국가에서 관리하는 보험입니다. 해당자는 의무적으로 가입해야 합니다. 연금 보험, 국민 건강 보험, 고용 보험, 산재 보험이 있습니다. 외국인 근로자의 경우에도 한국의 일반 근로자와 같이 4대 보험에 가입해야 합니다. (다만, 고용 보험은 임의 가입이고, 국민연금은 국가 간 상호주의에 따릅니다.)

4 ආකාර රක්ෂණ සැලසුම් නම් පුරවැසියන්ගේ සුබසාධනය සඳහා රටෙන් දෙන රක්ෂණයන් වේ, ඉල්ලුම්කරුවන් වෙතම ඉල්ලුම්කළ යුතුයි, මෙම රක්ෂණ, ජාතික විශ්‍රාම රක්ෂණය / සෞඛ්‍ය රක්ෂණය / සේවනියුක්ති රක්ෂණය / හදිසි අනතුරු රක්ෂණය ලෙස වර්ග කෙරේ, විදේශීය ජාතික කම්කරුවන්ටත් කොරියානු කම්කරුවන්ට වගේම 4 ආකාර රක්ෂණ හිමිකම ඉල්ලුම් හැකියාව ඇත, (සටහන : සේවක රක්ෂණ ආවරණය තමන්ම දැරිය යුතුයි, රටවල් අතර අන්‍යන්‍ය හිවිසුම් මත විශ්‍රාම රක්ෂණය අයදුම් කරනවා)



ඉහත වචන නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. (චිත්‍රය බලා ගැලපෙන වචනය සම්බන්ධ කරන්න.)

- | | | | | | |
|---|--|---|---|---|----|
| ① |  | • | • | ㉠ | 질병 |
| ② |  | • | • | ㉡ | 장해 |
| ③ |  | • | • | ㉢ | 상해 |
| ④ |  | • | • | ㉣ | 사망 |

2. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශය තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

- 1)

가: 이번 달에 보험료를 안 내셨네요. මේ මාසයේ රක්ෂණ වාරිකය ගෙව්වේ නැහැ.
 나: 통장에 돈이 없었나 봐요. 어떻게 _____ 되죠?
 බැංකු පොතේ සල්ලි නැති හැඩයි. කොහොමද රක්ෂණ වාරික ගෙවන්නේ?

① 보험에 가입하면 ② 보험료를 납입하면
- 2)

가: 지난번에 많이 아파서 일도 못 했다면서요?
 ගියවර ගොඩක් අසනීප වෙලා වැඩ කරන්නත් බැරි වුණාද?
 나: 네, 혹시 보험 회사에서 _____ 있을까요?
 ඔව් රක්ෂණ සමාගමෙන් (වන්දි හානි පූර්ණ ලබා ගත) හැකිවෙවිද?

① 보상을 받을 수 ② 보험료를 낼 수
- 3)

가: 이 보험료는 좀 비싼 것 같아요. මේ රක්ෂණ ආවරණය ටිකක් ගණන් වගේ.
 나: 네, 이 보험은 만기가 되면 _____ 보험이라서 그래요.
 ඔව්, මේ රක්ෂණ ආවරණය කල් පිරුණාම ගෙවූ මුදල් ආපසු ලබා ගැනීම වැනි ප්‍රතිලාභය කියනවා.

① 소멸되는 ② 환급되는

정답 1. ①㉠ ②㉢ ③㉡ ④㉣ 2. 1) ② 2) ① 3) ②



පහත දැක්වෙන්නේ විදේශකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ කතාවකි. පළමුව සංවාදයට දෙවරක් සවන් දෙන්න.

바루 **작업하다가 손을 다쳤는데, 혹시 병원비를 지원 받을 수 있을까요?**

වැඩකරන්න ගිහින් අත තුවාලවුන නිසා ඇත්තටම රෝහල් ගාස්තු භානිපුරණය ලබාගන්න පුළුවන්ද?

빨려 들어가다
කපල යනවා

직원 **언제 어디에서 어떻게 다치셨는지 말씀해 주시겠어요?**

කවදා කොහේදී කොහොමද තුවාල වුනාද කියලා කියනවද?

바루 **3일 전에 작업장에서 연마 작업을 하다가 손이 기계 안으로 빨려 들어갔어요.**

දින තුනකට කලින් වැඩපලේ ග්‍රයින්ඩින් වැඩ කරනකොට අත මැෂිමට කපල ගියා.

직원 **많이 다치셨겠네요. 지금은 좀 괜찮으세요?**

ගොඩක් තුවාල වෙලානේ. දැන් ප්‍රශ්ණයක් නැහැ නේද?

바루 **네, 사고 난 후에 빨리 수술을 받아서 괜찮아요.**

ඔව්, අනතුර වුණාට පස්සේ ඉක්මනින් ශල්‍යකර්මයක් ලබාගන්න නිසා ප්‍රශ්ණයක් නැහැ.

직원 **다행이네요. 산재를 신청하려면 재해 발생 당시의 진료 기록이 중요합니다. 우선 이 신청서 한 부 작성해 주시고요, 병원에서 진단서를 받아 오시면 됩니다.**

ආ එහෙනම් හොඳයි. හදිසි අනතුරු රක්ෂණය ඉල්ලුම් කිරීමට නම් ඉතා බරපතල බව කියවෙන වෛද්‍ය වාර්තා අවශ්‍යයි. පළමුව මේ වන්දි ඉල්ලුම්පත පුරවගන්න, රෝහලෙන් වෛද්‍ය සහතිකය ලබාගෙන අරන් එන්න.



මෙවර පාරු හා කාර්යාල සේවකයා ලෙස සංවාදය නැවත කියවන්න. හොඳින් සවන්දී අනුගමනය කළාද? එහෙම නම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 바루는 어떻게 하다가 다쳤어요? පාරු කොහොමද තුවාල වුණේ?
2. 산재를 신청하려면 어떻게 해야 해요?
කම්කරු භානි පුරණ රක්ෂණය අයදුම් කරද්දී කෙසේද කල යුත්තේ?

정답 1. 연마 작업을 하다가 손이 기계 안으로 빨려 들어갔어요. 2. 진단서와 신청서를 제출하면 돼요.



රක්ෂණ වන්දි ඉල්ලීම හා සම්බන්ධ වචන මොනවාදැයි දැන ගනිමුද?



보험을 청구하다
රක්ෂණ වන්දි ඉල්ලීම



지급 심사를 받다
නැවත පරීක්ෂා කර බලනවා




보험금을 지급하다
රක්ෂණ වන්දි ගෙවනවා




보험금을 타다
රක්ෂණ වන්දි ලබාගන්නවා



청구서
රක්ෂණ ආවරණ සහතිකය



영수증
බිල් පත්‍රය




내역서
වෛද්‍ය වට්ටෝරුව



진단서
වෛද්‍ය සහතිකය



병원비
වෛද්‍ය ගාස්තු බිල්පත



치료비/요양비
වෛද්‍ය ගාස්තු



휴업 급여
තාවකාලික බෙලහීනතාවයකදී ලැබෙන ප්‍රතිලාභය



장해 보상금
ආබාදිත හානි පූරණ වන්දිය

Tip 산재를 신청하려면 **හානිපූරණ වන්දි ඉල්ලුම් කිරීම**

먼저, 근로복지공단 홈페이지 (www.kcomwel.or.kr)에서 요양급여신청서를 다운로드 받아 작성해서 사업장 소재지 관할 근로복지공단 지사, 병원, 회사에 각 한부씩 총 3부를 제출해야 합니다. 병원에 제출할 신청서 뒷면에는 진단서를 작성해야 합니다.

මුලින්ම හානිපූරණ සහ සුබසාධන සේවා වෙබ් පිටුවෙන් වෛද්‍ය ගාස්තු වියදම් අයදුම්පත්‍රය ඔවුන්ලෝඩ් කර පුරවන්න. හානිපූරණ සහ සුබසාධන සේවා ශාඛාව, රෝහල, කම්පැණිය යන 3ට පිරවූ අයදුම්පතේ කොපිය බැගින් පිළිවෙලට ඉදිරිපත් කරන්න, රෝහලට ඉදිරිපත් කළ පිටපතේ වෛද්‍ය සහතිකයේ අවසන් පිටුව සම්පූර්ණ කරන්න.

업무상 사유에 의한 재해여부가 명확한 경우 7일 이내에 결과가 나오지만 사실 관계 확인이 필요한 경우 오랜 시간이 소요될 수 있습니다.


වැඩ හා සම්බන්ධිත අනතුරක් බව තහවුරු වූවිට දින 7ක් ඇතුළත හානිපූරණ ප්‍රතිලාභ ලබාගත හැකි වුවත් වැඩිදුර විමර්ශනය කර තහවුරු කිරීමේ අවශ්‍යතාවට ලක් වෙන වන්දි ඉල්ලුම් සඳහා හානිපූරණ ප්‍රතිලාභ ලැබෙන්න දිගු කාලයක් ගත වීමට ඉඩ ඇත.



ඉහළින් ඇති වාග් මාලාව දිනා නොබලා පහත ගැටළුව විසඳන්න උත්සාහ කරන්න.

1. 그림에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

පින්තූරයට ගැලපෙන යෙදුම උදාහරණ වලින් තෝරා දමන්න.



- 보기**
- 1) 보험금을 타다
රක්ෂණ වන්දි ලබාගන්නවා
 - 2) 지금 심사를 받다
නැවත පරීක්ෂා කර බලනවා
 - 3) 보험금을 지급하다
රක්ෂණ වන්දි ගෙවනවා
 - 4) 보험금을 청구하다
රක්ෂණ වන්දි ඉල්ලීම

2. 그림을 보고 알맞은 말을 연결하세요.

පින්තූරය බලා ගැලපෙන වචනය සම්බන්ධ කරන්න.

①		•	㉠	청구서
②		•	㉡	영수증
③		•	㉢	병원비
④		•	㉣	휴업 급여

정답 1. 1) 보험금을 청구하다 2) 지금 심사를 받다 3) 보험금을 지급하다 4) 보험금을 타다
2. ① ㉡ ② ㉠ ③ ㉢ ④ ㉣



외국인 근로자 보험 안내입니다. 잘 읽고 질문에 답하세요.

විදේශීය ජාතික කම්කරු රක්ෂණ හිමිකම් විස්තරයයි. හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

외국인 근로자 전용 보험 <small>විදේශීය ජාතික කම්කරුවන්ට ජීවිත රක්ෂණ</small>		
	출국 만기 보험 <small>පිටත්වීමේ රක්ෂණය</small>	귀국 비용 보험 <small>රටට පැමිණීමේ රක්ෂණය(තම රටේදී ගෙවන)</small>
도입 목적 <small>හඳුන්වාදෙන විකල්ප</small>	퇴직금 지급에 따른 부담 완화 <small>විශ්‍රාමය ගෙවීම වෙනුවට නිදහස් කරනවා</small>	귀국 시 필요한 항공비 총당 <small>තම රටේදී ප්‍රයෝජනවත් ගුවන් ගමන් ගාස්තු</small>
근거 <small>මූලික</small>	외국인 고용법 제13조 <small>විදේශීය රැකියා නීති 13</small> 동법 시행령 제21조 <small>අනෙක් නීති 21</small>	외국인 고용법 제15조 <small>විදේශීය රැකියා නීති 15</small> 동법 시행령 제22조 <small>අනෙක් නීති 22</small>
보험 가입 <small>රක්ෂණ ආවරණයක් ගන්නවා</small>	사업주 <small>ආයතනය</small>	외국인 근로자 <small>විදේශීය කම්කරුවා</small>
가입 시기 <small>ඇතුල්වන වෙලාව</small>	근로계약 효력 발생일로부터 15일 이내 <small>සේවා ගිවිසුම අනතුරු සිදුවූ දින සිට දින 15ක් තුළ</small>	근로계약 효력 발생일로부터 80일 이내 <small>සේවා ගිවිසුම ඇතිකරගත් දින 80 ඇතුළත</small>
보험금 납부 방법 <small>රක්ෂණය ගෙවන ක්‍රම</small>	매월 적립 <small>මාසික වෙන් කිරීම</small>	일시금 <small>දිනපතා වෙන්කිරීම</small>
보험금 지급 사유 <small>රක්ෂණය ගෙවන හේතු</small>	사업장 이탈 없이 1년 이상 근무한 외국인 <small>근로자의 출국(일시 출국 제외)</small> <small>සේවකයා අනතුරක් නැතිව වසරක් පිරීමෙන් අනතුරුව විදේශීය කම්කරුවා පිටත්ව යාමේදී</small>	외국인 근로자 출국(일시 출국 제외) <small>-자진 출국 또는 강제 퇴거의 경우도 해당</small> <small>විදේශීය කම්කරුවා පිටත්ව යාමේදී / ස්ව කැමැත්තෙන් පිටත්ව යාමේදී අනිවාර්ය අත්හැරීමේදී</small>

◆ 미리 보험금을 청구하면 인천공항에서도 보험금을 받고 환전까지 할 수 있는 서비스가 시행 중입니다.
ඉක්මනින් රක්ෂණ ඉල්ලීම කලාම ඉන්වොන් ගුවන් තොටුපළෙන්ද රක්ෂණ ආවරණ මුදල් ලබාගන්න තුරු සේවාව ලබා දෙනු ලැබේ.

1. 위 표의 내용과 관계가 있는 것을 연결하세요.
ඉහත සටහනේ ප්‍රකාශ තොරතුරු වල ඇති දේ තෝරන්න.

<p>① 귀국 비용 보험</p> <p>② 출국 만기 보험</p>	<p>㉠ 한 번에 보험료 납입</p> <p>㉡ 외국인 근로자가 가입</p> <p>㉢ 외국인 근로자의 퇴직금</p> <p>㉣ 근로계약 후 보름 내 가입</p>
-------------------------------------	---

정답 1. ①-㉠/㉡, ②-㉢/㉣



👂 **듣기 대본** 그림을 보고

1. 남: 보험을 들려고 하는데요. 르ක්ෂණ සඳහා අයදුම් කිරීමටද පැමිණියේ?
 여: 네, 이쪽에 앉으세요. ඔව්, මෙතනින් වාඩි වෙන්න.
2. 여: 보험금을 청구할 때 어떤 치료를 받았는지 볼 수 있는 서류가 필요하다고 해요.
රක්ෂණ භාණ්ඩාරයට අයදුම් කිරීමේදී කුමන ප්‍රතිකාර ලබාගෙන තියෙනවද යන්න කියවෙන ලියවිලි අවශ්‍ය වෙනවා.
 남: 아, 그 서류는 병원에서 발급 받을 수 있어요. ආ, ඒ ලියකියවිලි ඉක්මනින් රෝහලෙන් ලබා ගත හැකියි.
3. 남: 보험금을 청구했어요? රක්ෂණ වන්දි ඉල්ලුම් කරනවද?
4. 남: 이 보험은 반드시 가입해야 하는 보험이에요?
මේ රක්ෂණ ආවරණය අනිවාර්යෙන්ම ලබාගත යුතු රක්ෂණයක්ද?
 여: 네, 작업장이 아닌 곳에서 다칠 수도 있는 거잖아요. 꼭 가입해야죠.
ඔව්, වැඩසලෙන් පිටතදී තුවාල වෙන්න පුළුවන් කම තියෙනවා අනිවාර්යෙන්ම ලබාගන්න.
5. 여: 지난번에 치료 받으신 후에도 계속 몸이 안 좋으시다는 거죠?
අවසන් වරට ප්‍රතිකාර ලබාගත් පසුවත් දිගටම ශරීරයට හොඳ නැද්ද?
 남: 네, 이런 경우에 받을 수 있는 보상이 있어요?
ඔව්, මේ හේතුවෙන් ලබාගන්න තියෙන පාරිතෝෂිත තියෙනවාද?
 여: 네, 있습니다. ඔව්, තියෙනවා.

정답 1. ① 2. ② 3. ③ 4. ② 5. ④

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

👂 L-54

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
 남자가 여자를 찾아 온 이유는 무엇입니까? පිරිමියා ගැහැණු පුද්ගලයා සොයා ආ හේතුව කුමක්ද?
 - ① 보험이 만기가 되어서
 - ② 보험에 가입하기 위해서
 - ③ 보험료를 확인하기 위해서
 - ④ 보험금을 신청하고 싶어서

👂 **확장 연습 듣기 대본** තවදුරටත් වන අභ්‍යාස 그림을 보고

1. 남: 실례합니다. 저, 얼마 전에 수술을 받았는데 보험금을 받을 수 있어요?
සමාවන්න, මම ටික කලකට පෙර සැත්කමක් කළා රක්ෂණ වන්දි ලබා ගත හැකිද?
 여: 그럼요. 이럴 때를 위해서 보험 가입을 하셨는데요.
ඔව්. මේ වගේ අවස්ථාවන් වෙනුවෙන් තමයි රක්ෂණයකට ලියාපදිංචි වුනේ.
 남: 보험금은 어떻게 신청해야 돼요? රක්ෂණ වන්දි සඳහා කොහොමද අයදුම් කරන්නේ?
 여: 신분증하고 진료비 영수증만 있으면 돼요.
හැඳුනුම් පත වෛද්‍ය විෂයදම් සහ බිල්පත පමණක් තිබුණානම් ප්‍රමාණවත්.

정답 1. ④



අංක 1 සහ අංක 2 පින්තූරය බලා නිවැරදි වාක්‍ය තෝරන ප්‍රශ්න වේ, උදාහරණය හොඳින් කියවා පින්තූරයට ගැලපෙන පිළිතුර තෝරන්න.

[1~2] 다음 그림을 보고 맞는 문장을 고르십시오. පහත පින්තූර බලා ගැලපෙන වාක්‍යය තෝරන්න.

1.



- ① 사망했어요. ② 장애가 남았어요.
- ③ 질병에 걸렸어요. ④ 상해를 입었어요.

2.

인사 영수증 진료비납입	
병원: _____	진료과: 외과
진찰비	12,000
입원료	155,000
총계	167,000

- ① 영수증입니다. ② 내역서입니다.
- ③ 청구서입니다. ④ 진단서입니다.



අංක 3 සිට අංක 4 හිස්තැනට ගැලපෙන වඩාත් නිවැරදි යෙදුම තෝරන්න, එමෙන්ම අංක 5 සංවාදය කියවා ප්‍රශ්නයට පිළිතුර සොයන ප්‍රශ්නයකි. හොඳින් කියවා නිවැරදි පිළිතුර තෝරන්න.

3. 보험금을 _____ 먼저 보험금을 청구해야 합니다.

රක්ෂණ වන්දි (ලබා ගැනීමට නම්) රක්ෂණ වන්දි ඉල්ලා සිටිය යුතුයි.

- ① 내려면 ② 타려면 ③ 신청하려면 ④ 지급하려면

4. 이 보험은 _____ 이/가 되면 그동안 낸 보험금을 전부 돌려 받을 수 있습니다.

මේ රක්ෂණයේ (කල් ඉකුත් වුවොත්) මේ වෙනකල් ගෙවපු සියලුම රක්ෂණ මුදල් ආපසු ලබා ගත හැකිය.

- ① 만기 ② 신청 ③ 소멸 ④ 보상

5. 다음 질문에 답하십시오. පහත ගැටලුවට පිළිතුරු සපයන්න.

여: 다쳐서 일도 못하고 생활이 어려워서 어떡해요.

තුඩාල වෙලා වැඩ නොකර ජීවිතය අමාරු නිසා මොනව කරන්නද?

남: 그래도 보험금으로 평균 임금의 70%를 받을 수 있으니 다행이에요.

එහෙම උනත් රක්ෂණයෙන් සාමාන්‍ය වැටුපෙන් 70 ක් ලබාගන්න පුළුවන් නිසා වාසනාවක්.

두 사람은 무엇에 대해 이야기를 하고 있습니까? දෙදෙනා මොනවා සම්බන්දව කතා කරමින් ඉන්නවද?

- ① 병원비 ② 치료비 ③ 휴업 급여 ④ 장애 보상금

정답 1. ② 2. ① 3. ② 4. ① 5. ③



확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. **සිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.**

1. 물건을 교환하거나 환불할 때에는 물건을 살 때 받은 _____ 을/를 반드시 가지고 가야 합니다.

භාණ්ඩයක් වෙනත් භාණ්ඩයකට මාරු කිරීම, මුදල් ලබා ගැනීම හා භාණ්ඩ මිලදී ගන්නා විට (බිල්පත) අනිවාර්යෙන් රැගෙන යා යුතුයි.

- ① 영수증 ② 처방전 ③ 보고서 ④ 신분증

2. 계단에서 넘어져서 다리를 좀 다쳤습니다. 보험에 가입해 _____ 병원비를 지원 받을 수 있었습니다.

මම පඩි පෙළින් වැටී කකුල තුවාල වුණා. රක්ෂණය (අයදුම් කරලා තිබුන නිසා) රෝහල් ගාස්තු වලට උදව්වක් ලබා ගන්න පුලුවන් වුනා.

- ① 놀기 때문에 ② 놀을 테니까 ③ 놓은 덕분에 ④ 놓는 바람에

3. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오. **පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.**

고용허가제를 통해 한국에 온 외국인 근로자들은 상해 보험에 가입해야 합니다. 상해 보험은 업무 외적인 사고나 질병에 대해서도 보상받을 수 있습니다.

සේවනියුක්ති අවසරපත් ක්‍රමය මාර්ගයෙන් කොරියාවට පැමිණි විදේශික කම්කරුවන් හදිසි අනතුරු රක්ෂණය අයදුම් කල යුතුයි. හදිසි අනතුරු රක්ෂණය ආයතනයෙන්/වැඩබිමෙන් පිටතදී වන අනතුරු සහ රෝගයන් සඳහා ද වන්දි ලබා ගත හැකිය.

- ① 보험 가입 안내 ② 보험 회사 소개
③ 상해 보험 종류 ④ 보험금 납입 방법

정답 1. ① 2. ③ 3. ①



발음 උච්චාරණය

P-30

හොඳින් සවන් දී පුනරුච්චාරණය කරන්න.

ක්‍රියාප්‍රකෘතියේ හල්කිරීම් ලෙස 'ㄴ', 'ㄷ' හෝ යෙදෙන විට මීට පිටුපසින් 'ㄱ', 'ㄷ', 'ㄴ', 'ㅌ' වලින් සටන්ගන්නා ප්‍රත්‍ය යෙදේ නම් [ㄱ], [ㄷ], [ㄴ], [ㅌ] ලෙස උච්චාරණය කරයි.

- (1) (신발을) 신고, (의자에) 앉자 (2) (실을) 감자, (음식이) 남고
(3) 운동화를 신고 왔어요. (4) 땀을 많이 흘렸으니까 머리를 감자

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ක්‍රියාකාරකම්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

වැටුප් වාර්තාව පරීක්ෂා කිරීම / අමතර ගෙවීම් පරීක්ෂා කිරීම

වැටුප් වාර්තාවේ ඉතිරි කොටස කියවීම

වැටුප් සහ බදු / අමතර දීමනා

මාසික වැටුප්

대화 1 සංවාදය 1

Track 169



පුද්ගලයින් දෙදෙනා වැටුප් වාර්තාව පිළිබඳ කතාකරමින් සිටියි. වැටුප් වාර්තාවට අනුව සැබවින්ම ලැබෙන මුදල් වලට කුමක් යැයි කියන්නේද? මුලින්ම සංවාදයට දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

통장

බැංකු පොත

· 통장을 확인하다

බැංකු පොත පරීක්ෂා කිරීම

민수

이반 씨, **통장** 확인해 봤어요? 월급이 들어왔을 텐데요.

පුද්ගලයින් දෙදෙනා වැටුප් වාර්තාව පිළිබඳ කතාකරමින් සිටියි. වැටුප් වාර්තාවට අනුව සැබවින්ම ලැබෙන මුදල් වලට කුමක් කියන්නේද? මුලින්ම සංවාදයට දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

이반

네, 그런데 생각보다 적은 것 같아요. 계약서에서 본 금액이 아니더라고요.

ඔව්, නමුත් හිතුවට වඩා අඩුයි වගේ! ගිවිසුම තුළ සටහන් වෙලා තියෙන්නේ මේ මුදල නෙමෙයිනේ.

지은

아, 그건 **각종** 보험과 세금 때문이에요. 계약된 임금에서 세금하고 보험료를 뺀 만큼 받거든요.

ආ, ඒක රක්ෂණ ගාස්තු සහ බදු නිසානේ, මූලික ගෙවීම් වල බදු සහ රක්ෂණ ගාස්තු කැපලා ඉන්පසුව ඉතිරි මුදල ලැබෙනවා.

이반

아, 계약서의 임금을 모두 받는 게 아니군요.

ආ, ගිවිසුමේ ගෙවීම් ඔක්කොම ලැබෙන්නෙ නැහැ.

지은

네, 급여 명세서를 보면 실수령액이라는 게 있는데, 그게 이반 씨가 **실제로** 받는 돈이에요.

ඔව්, ගෙවීම් වැටුප් වාර්තාවේ බැලුවම වැරදි වගේ පෙනවා, ඒක ඉබන් මහත්මිය ඇත්තටම ලැබූ මුදල්ය.

이반

그렇군요. 다시 급여 명세서를 확인해 봐야겠어요. 고마워요.

එහෙමද. නැවත ගෙවීම්පත් පරීක්ෂා කර බලන්න ඕන. ස්තූතියි.

실제로

ඇත්තෙන්ම / සැබවින්ම

각종

ඔක්කොම වගේ



හොඳින් සවන්දී අනුගමනය කළාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨가 계약된 임금보다 임금을 적게 받은 이유는 뭐예요?

ඉබන් මහත්මිය ගිවිසුම් කරගත් වැටුපට වඩා අඩු වැටුපක් ලැබීමට හේතුව කුමක්ද?

2. 실제로 받는 돈을 알고 싶으면 급여 명세서에서 무엇을 봐야 해요?

ඇත්තටම ලැබුණු මුදල් දැන ගැනීමට අවශ්‍ය නම් පඩි වාර්තාවේ කුමක් බැලිය යුතුද?

정답

1. 계약된 임금에서 세금하고 보험료를 뺀 만큼 받기 때문이에요. 2. 실수령액이라고 해요.



어휘 1 වචන මාලාව 1 **දුර්‍යය සෙයු වැටුප සහ බදු**




වැටුප් ගෙවීම් ලැයිස්තුවේ කුමක් තිබේද? වැටුප් ගෙවීම් ලැයිස්තුවේ කුමක් පරීක්ෂා කරන්න අවශ්‍යදැයි විමසා බලමුද?



දුර්‍යය යෙසෙස
වැටුප් පත (වැටුප් වාර්තාව)



දුර්‍යය නෙයු
වැටුප් විස්තරය




ගිසුන
මූලික වැටුප



සිසුලෙයු
දල වැටුප



සෙයු
බදු



සික
යැපීම් දීමනාව



සුනෙයු
මුළු වැටුප



ගුසෙහාදා
අඩු කිරීම්



සාගුරු
ප්‍රසාද දීමනා(බෝනස්)



වුසිකුරු
අර්ථ සාධක අරමුදල



ගුකුනියනු
ජාතික විග්‍රාම වැටුප්



නියාලසන
බදු වාර්තාව



මේ දිනවල බාන් මහතාට වැඩ වැඩි නිසා රාත්‍රී වැඩ මුරය කලා. ආයතනන සේවිකාව සමග කුමක් පිළිබඳ සංවාදයක යෙදී සිටියිද? මූලිකම සංවාදයට දෙවරක් සවන් දෙන්න.

여직원 칸 씨, 안녕하세요. 요즘 많이 바쁘지요?

බාන් මහත්මයා. ආයුබෝවන්. මේ දවස් වල ගොඩක් කාර්යය බහුලයිද?

칸 네, 일이 많아서 지난주에도 계속 야근을 했어요.

ඔව්. වැඩ ගොඩක් තියෙන නිසා ගිය සතියෙන් දිගටම රාත්‍රී වැඩ කලා.

여직원 그러게요. 곧 명절이라서 그런지 일이 몰리네요.

එහෙමද. ජාතික නිවාඩු දිනයක් උණත් වැඩට තදින් යොමුවෙලා වැඩ කලා.

칸 그래도 야근 수당도 받고 상여금도 받으니까 이번 달은 부자 되겠어요.

එහෙම උණත් රැ වැඩ දීමනාව ලබාගෙන ප්‍රසාද දීමනාව ලැබුන නිසා මේ මාසයේ පොහොසත් වුණා.

여직원 하하, 휴일에는 좀 쉬세요. 돈도 좋지만 건강도 챙기셔야죠.

හාහා, නිවාඩු දිනයේ විකක් විවේක ගන්න. මුදල් වැදගත් උනත් සෞඛ්‍ය ගැනත් හිතන්න.

칸 그럴게요. 고마워요.

එහෙම කරන්නම්. ස්තූතියි.

일이 몰리다
වැඩට තදින් යොමුවෙලා වැඩ කරනවා

-아서/어서 그런지
ක්‍රියාවකට නාම විශේෂණයකට හෝ නාම + 이다' පදය එක් කිරීමෙන් අස්ථිර හේතුවක් පෙන්වයි.
• 오늘은 날씨가 좋아서 그런지 공원에서 산책하는 사람들이 많네요.
අද කාලගුණය හොඳ නිසා උද්‍යානයේ ඇවිදින පුද්ගලයන් ගොඩයි.



දැන් කාන්තා සේවිකාව සහ බාන් මහත්මයා අතර සංවාදය අනුගමනය කරන්න. හොඳින් සවන්දී අනුගමනය කලාද? එසේනම් පහත ගැටලුවට පිළිතුරු ලබා දෙන්න.

1. 칸 씨는 왜 계속 야근을 했어요?

බාන් මහත්මයා රාත්‍රී වැඩමුරම කරන්නේ ඇයි?

2. 칸 씨가 여직원에게 이번 달은 부자가 되겠다고 한 이유는 뭐예요?


බාන් මහත්මයා, මේ මාසේ පොහොසතෙක් වුනා කියන්න හේතුව කුමක්ද?

정답

1. 일이 많았어요.
2. 이번 달에는 야근 수당도 받고 상여금도 받기 때문이에요.




මූලික වැටුප සඳහා වන දීමනා කවද්ද ලැබෙන්න තියෙන්නේ? දීමනා සහ සම්බන්ධ වචන මොනවාදැයි දැන ගනිමුද?




법정 근로 시간
සම්මත වැඩ කරන කාලය/පැය ගණන (පැය 8)



연장 근로 시간
අතිකාල වැඩ කරන කාලය/පැය ගණන




야간 근로 시간
රාත්‍රී වැඩ කරන කාලය/පැය ගණන (පැය 8)



휴일 근로 시간
නිවාඩු දින වැඩ කාලය/පැය ගණන




수당을 받다
ප්‍රසාද දීමනා ලැබෙනවා (බෝනස් ලැබෙනවා)



포함되다
ඇතුළත් වෙනවා (වැටුප ප්‍රසාද දීමනා)



별도로 지급하다
වෙන වෙනම ගෙවනවා



가불하다
අන්තිකාරම් ගෙවනවා(පොළී නොමැතිව ඉදිරි වැටුපෙන් කපා ගැනීමට කලින් ලබා දෙන මුදල)

한시간 : 5,210 원
두 시간 : 10,420 원
세 시간 : 15,640 원
...
...

시급
පැයක වැටුප

하루 : 41,680 원
이틀 : 83,360 원
...
...

일당
දිනක වැටුප

2012년 4,580 원
2013년 4,860 원
2014년 5,210 원
...
...

최저임금
අවම වැටුප



ඉහත ඇති වචනමාලාව දෙස නොබලා පහත ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සහ කරන්න.

1. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශය තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

1)

가: 야간 근로 수당은 얼마예요? රාත්‍රී වැඩ සේවක දීමනාව කොපමණද?
 나: 일한 시간만큼 줘요. 하지만 일반 근무 시간의 _____ බො다는 높아요.
වැඩ කර තරමට දෙනවා. නමුත් සාමාන්‍ය වැඩ කරන වෙලාවල් වලට වඩා (පැයට වැටුප) වැඩිය.

① 시급

② 세금



이반 씨의 급여 명세서입니다. 잘 읽고 질문에 답하세요.

ඉබන් මහත්මයාගේ වැටුප් විස්තරයි. හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

2014년 6월분 급여 명세서 2014 6월 1일 ~ 6월 30일

성명: 이반 නම x ඉබන්	사원번호: 20130213 සේවක අංකය - 20130213	급여산정기간: 2014년 6월 1일 ~ 6월 30일 ගෙවීම් කාලය - 2014.06.01.06.30
은행 බැංකුව	한국은행 කොරියා බැංකුව	계좌번호 ගිණුම් අංකය
		123-4567-898990

세부내역 **කොරතුරු විස්තර**

급여 내역 ඉපයීම්		세금 내역 බදු ගෙවීම්		공제 내역 අඩු කිරීම්	
기본급 මූලික වැටුප	1,088,890원	소득세 බදු	10,888원	국민연금 රජයේ ගාස්තු	55,252원
연장 근로 수당 අතිකාල දීමනා	36,470원	주민세 ජීවන බදු	1,088원	건강 보험 සෞඛ්‍ය රක්ෂණය	19,890원
야간 근로 수당 රාත්‍රී වැඩ දීමනාව	46,890원			고용보험 සේවක රක්ෂණය	5,252원
휴일 근로 수당 නිවාඩු දින වැඩ දීමනා	0원				
식대 ආහාර දීමනාව					
급여 총액 මුළු ඉපයීම්	1,172,250	세금 총액 මුළු බදු	11,976	공제 총액 මුළු අඩු කිරීම්	80,394
실수령액 දළ වැටුප (අවසානයේ අතට ලැබෙන මුදල)				1,079,880	

1. 이반 씨가 이번 달에 실제로 받은 돈은 얼마입니까?

ඉබන් මහත්මයාගේ මේ මාසයේ අතට ලැබුණු මුදල කොපමණද?

- ① 1,088,890원
- ② 1,079,880원
- ③ 1,172,250원
- ④ 1,197,600원

2. 급여 명세서에 대한 설명으로 알맞은 것을 고르십시오.

වැටුප් විස්තරය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි එක තෝරන්න.

- ① 이반 씨는 세금으로 10,888원을 냈습니다.
- ② 이반 씨는 고용보험에 가입하지 않았습니다.
- ③ 이반 씨는 법정 근로 시간 이외에 일을 했습니다.
- ④ 이반 씨가 2013년 6월에 일한 것에 대한 임금입니다.

정답 1. ② 2. ③



월급

මාසික වැටුප්

월급을 받는 방법 වැටුප් ලබන ක්‍රම

월급은 한 달에 한 번 일한 것에 대한 대가를 받는 것을 말합니다. 월급은 보통 한국에서 개설한 은행의 통장으로 바로 입금됩니다. 월급은 현금으로 바로 받는 것보다는 통장으로 계좌이체를 해서 받는 것이 안전합니다. 또한 월급을 받을 때는 기본급과 수당 공제 내역이 기재된 월급명세서를 함께 받아서 금액이 정확한지 확인하는 것이 좋습니다.

මාසික වැටුප් මාසයක් වැඩ කිරීම වෙනුවෙන් ලබා දෙන ප්‍රතිලාභ ගෙවීමක් ලෙස හඳුන්වනවා, මාසික වැටුප සාමාන්‍යයෙන් කොරියාවේදී බැංකු පොතට කෙලින්ම බැර කරනවා, වැටුප මුදලින් කෙලින්ම ලබන ක්‍රමයට වඩා බැංකු පොතට කෙලින්ම බැර කරන එක ආරක්ෂිතයි, තවද වැටුප් ලැබීමේදී මූලික වැටුප සහ දීමනා වලින් අඩු කිරීම් කර පඩි වාර්තාව සමඟ එකවර ලබාගෙන පරීක්ෂා කිරීම වඩාත් හොඳයි.

월급 계산하기 මාසික වැටුප ගණනය කිරීම

급여는 기본급과 수당으로 구성됩니다. 기본급은 최저 임금보다 높게 책정되어야 합니다. 수당은 연장 근로 수당, 야간 근로 수당, 휴일 근로 수당이 있습니다. 각 수당들은 기준 시급의 1.5배에서 2.5배로 계산됩니다. 수당의 기준과 계산식은 대략 다음과 같습니다.

සම්පූර්ණ වැටුප මූලික වැටුප සහ දීමනා වලින් සමන්විත වේ, මූලික වැටුප අවම වැටුපට වඩා වැඩි විය යුතුයි, දීමනා ලෙස අන්තිකාල දීමනා, රාත්‍රී වැඩ දීමනා, නිවාඩු දින දීමනා ආදිය තිබේ, එක් එක් අන්තිකාල දීමනා ගෙවීම සාමාන්‍ය පැයක වැටුපට මෙන් 1.5 සිට 2.5 දක්වා ඉහළ අගයකින් ගෙවයි, දීමනා වල අනුපාතය ගණනය කිරීම පහත දැක්වෙන පරිදි වේ.

수당 <small>දීමනා</small>	기준 <small>අර්ථ දැක්වීම(විස්තර කිරීම)</small>	공제 내역 <small>අඩු කිරීම</small>
연장 근로 <small>අන්තිකාල දීමනා</small>	1일 8시간 초과 일할 경우 දිනකට පැය 8කට වඩා වැඩ කිරීමේදී	기준 시급×근로 시간×1.5배 සාමාන්‍ය පැයක වැටුප × වැඩ කළ පැය ගණන × 1.5
야근 근로 <small>෫ වැඩ දීමනා</small>	밤 10시부터 새벽 6시 사이에 일할 경우 රාත්‍රී 10 සිට අඵයම 6 දක්වා වැඩ කිරීමේදී	기준 시급×근로 시간×2배 සාමාන්‍ය පැයක වැටුප × වැඩ කළ පැය ගණන × 2
휴일 근로 <small>නිවාඩු දින වැඩ දීමනා</small>	휴일에 일할 경우 නිවාඩු දින වැඩ කිරීමේදී	기준 시급×근로 시간×1.5배 සාමාන්‍ය පැයක වැටුප × වැඩ කළ පැය ගණන × 1.5
휴일 연장 <small>නිවාඩු දින අන්තිකාල දීමනා</small>	휴일에 8시간 이상 일할 경우 නිවාඩු දින පැය 8කට වඩා වැඩ කිරීමේදී	기준 시급×근로 시간×2배 සාමාන්‍ය පැයක වැටුප × වැඩ කළ පැය ගණන × 2
휴일 야간 <small>නිවාඩු දින ෫ වැඩ දීමනා</small>	휴일밤 10시부터 새벽 6시 사이에 일할 경우 නිවාඩු දින රාත්‍රී 10 සිට අඵයම 6 දක්වා වැඩ කිරීමේදී	기준 시급×근로 시간×2.5배 සාමාන්‍ය පැයක වැටුප × වැඩ කළ පැය ගණන × 2.5

최저 임금제 අවම වැටුප් නීතිය

근로자들의 생활 안전을 위해 임금의 최저 기준을 법으로 보장하는 제도입니다. 최저 임금은 매년 발표하며, 매년 그 금액이 다릅니다.

කම්කරුවාගේ ජීවිතය ආරක්ෂාව සඳහා අවම වැටුප් නීතිය හඳුන්වා දී තිබේ. අවම වැටුප් නීතිය වාර්ෂිකව නිවේදනය කිරීමෙන් වාර්ෂිකව ඒ වෙනස්කම් දැන්වනවා.

구분 <small>වර්ෂය</small>	시간급 <small>පැයක වැටුප</small>	일급 <small>(8시간 근무) දිනක වැටුප (දිනකට පැය 8)</small>	월급 <small>මාසික වැටුප</small>	
			주 40시간제 <small>(5인 이상 사업장) සතියකට පැය 40 (සේවකයන් 5කට වඩා ඇති කම්පැණි වල)</small>	주 44시간제 <small>(4인 이하 사업장) සතියකට පැය 44 (සේවකයන් 4ට වඩා අඩු කම්පැණි වල)</small>
2011년	4,320원	34,560원	902,880원	976,320원
2012년	4,580원	36,640원	957,220원	1,035,080원
2013년	4,860원	38,880원	1,015,740원	1,098,360원
2014년	5,210원	41,680원	1,088,890원	-



අංක 1 සහ අංක 2 හොඳින් සවන්දී කුමක් පිළිබඳ සංවාදයක්ද යන්න තෝරන ප්‍රශ්නයයි. සවන් දීමට පෙර වචන හොඳින් එක් වරක් කියවා බලන්න.

[1~2] 다음을 듣고 무엇에 대한 대화인지 고르십시오.

පහත දේට සවන් දී කුමක් සම්බන්ද සංවාදයක්ද යන්න තෝරන්න.



- 1. ① 상여금 ② 실수령액 ③ 공제 총액 ④ 세금 총액
- 2. ① 보험 ② 기본급 ③ 보너스 ④ 연장 근로 수당



අංක 3 සහ අංක 4 ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්න වේ. අංක 5 සංවාදයට සවන් දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර තෝරන ප්‍රශ්නයකි. සවන් දීමට පෙර උදාහරණයේ අන්තර්ගතය එක් වරක් කියවා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- 3. ① 네, 별도로 지급한대요. ② 네, 세금이 공제된 금액이에요.
- ③ 네, 가불을 신청해 보세요. ④ 네, 월급하고 같이 받으면 돼요.
- 4. ① 네, 급여 명세서를 보세요. ② 네, 보험료를 다 더해 보세요.
- ③ 네, 최저 임금을 확인해 보세요. ④ 네, 기본급하고 수당을 더해 보세요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

කතාබහට සවන්දී ප්‍රශ්නයට ගැලපෙන පිළිතුර ලකුණු කරන්න.

여자는 왜 월급을 많이 받았습니까? කරන්නාව ඇයි වැටුප ගොඩක් ලැබුවේ?

- ① 세금이 많아져서 ② 수당이 포함돼서
- ③ 기본급이 올라서 ④ 상여금을 받아서



듣기 대본 그리움 씬

1. 남: 이 금액이 제가 받는 월급이지요? ම් මුදල මම ලබාගත් වැටුපද?
 여: 네, 총액에서 세금을 뺀 금액을 실제로 받게 돼요.
ම්බ. මුදු වැටුපෙන් බදු අඩුකල වීට දල වැටුප ලැබෙනවා.
2. 여: 이번 달에는 월급이 많네요. ම් මාසයේ වැටුප ගොඩයි.
 남: 네, 연장 근무랑 야간 근무가 많았거든요. ම්බ. අන්තිකාල දීමනා රාත්‍රී වැඩ දීමනා ගොඩක් තියනවා.
3. 남: 월급을 미리 받을 수 있어요? වැටුප වේලාසන ලබා ගන්න පුලුවන්ද?
4. 여: 세금이 얼마인지 알아요? බදු කොපමනක්ද තියලා දන්නවද?
5. 남: 이번 달에 월급 나왔어요? ම් මාසයේ වැටුප ලැබුන්ද?
 여: 네, 그런데 생각보다 조금 많네요. ම්බ. නමුත් හිතුවට වඩා ටිකක් වැඩියි.
 남: 휴일 근로 수당이 같이 들어왔을 거예요. 한번 확인해 보세요.
නිවාඩු දින වැඩ දීමනාවත් සමඟ ඇවිල්ලා වගේ. එක පාරක් පරීක්ෂා කරල බලන්න.

정답 1. ② 2. ④ 3. ③ 4. ① 5. ②

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

L-55

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදයට කොදිත් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
 월급이 많이 나온 이유는 무엇입니까? වැටුප් වැඩිපුර ලැබීමට හේතුව කුමක්ද?
 ① 일을 열심히 해서 ② 상여금이 들어서
 ③ 밤에 일한 돈을 받아서 ④ 주말 근무 수당이 나와서

확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස ග්‍රිවණ පිටපත

1. 여: 타타 씨, 월급이 들어온 것 같던데 통장 확인해 봤어요?
ථාථා මහතා, වැටුප් දාලා වගෙයි බැංකු පොත වරක් පරීක්ෂා කර බැලුවාද?
 남: 네, 그런데 생각보다 많이 나온 것 같아요. 지난달에는 야간 근무도 없었고 주말에도 일을 안 했는데요.
ම්බ, එත් හිතුවට වඩා වැඩි වැටුප් ප්‍රමාණයක් ඇවිත් වගෙයි. හිය සතියේ රාත්‍රී වැඩ මුරයත් නැතිව සති අන්තයත් වැඩ කළේ නැතේ.
 여: 추석 상여금이 있어서 월급이 많은 거예요.
චුසොක් දිනයට බෝනස් තියෙන නිසා වැටුප වැඩි වෙලා ඇත්තේ.
 남: 아, 그래요? 상여금도 받았으니 좀 더 열심히 일해야겠네요.
ආ එහෙමද? ප්‍රසාද බෝනස් ලැබුණු නිසා තවත් මහන්සි වෙල වැඩ කරන්න ඕනේ.

정답 1. ②



අංක 1 සහ අංක 2 ගැලපෙන වචන තෝරන ප්‍රශ්නයයි. ඉහත ඉගනගත් වචන සිහිකරමින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

- 1년 이상 근무한 근로자가 회사를 그만둘 때는 _____ 을/를 지급해야 합니다.
වසරකට වඩා වැඩියෙන් සේවය කල කම්කරුවාට රැකියාවෙන් ඉවත් වීමේදී අර්ථසාධක මුදල් ගෙවීමට සිදු වේ.
 ① 상여금 ② 기본급 ③ 보너스 ④ 퇴직금
- 실수령액은 월급의 총액에서 세금을 _____ 금액입니다.
දළ වැටුපේ මූලික වැටුපෙන් මුදු වැටුප (අඩු කිරීම) ඉතිරිය වේ.
 ① 포함한 ② 가불한 ③ 공제한 ④ 지불한



අංක 3 සහ 4 සංවාදයේ මාතෘකාව තෝරන ප්‍රශ්න වේ. අංක 5 වසර අවසාන බදුගෙවීම පිළිබඳ දේය කියවා පිළිතුරු සපයන ප්‍රශ්නයක් වේ.

[3~5] 다음 질문에 답하십시오. පහත ගැටලුවට පිළිතුරු සපයන්න.

3. 가: 어젯밤 몇 시까지 일을 했어요? ඊයේ රැ කිය අක්වා වැඩ කළාද?
 나: 조금 늦게까지 일을 했지만 10시 전에 퇴근했어요.
ඊකක් පරක්කු වෙනකම් වැඩ කළනමුත් 10ට කලින් වැඩ අවසන් කළා.
 두 사람은 무엇에 대해 이야기하고 있습니까? මිනිසුන් දෙදෙනා කුමක් සම්බන්දව කතා කරමින් සිටින්නේ?
 ① 법적 근로 시간 ② 야간 근로 시간 ③ 연장 근로 시간 ④ 휴일 근로 시간
4. 가: 수당을 계산할 때 왜 6,030원으로 해요? දීමනා ගණනය කිරීමේදී ඇයි වොන් 60300 හදන්නේ?
 나: 그 금액이 법으로 정한 임금의 최소 기준이거든요.
ඒ ගණන නීතියෙන් නියම කර ඇති අවම පැයක වැටුප නිසා.
 두 사람은 무엇에 대해 이야기하고 있습니까? දෙදෙනා කුමක් සම්බන්දව කතා කරමින් ඉන්නවාද?
 ① 국민연금 ② 고용 보험 ③ 최저 임금 ④ 급여 내역
5. 근로자들은 기본급 이외에 상여금과 수당 등 매월 다른 금액의 급여를 받게 됩니다. 그렇지만 매월 발생하는 근로 소득에 대한 세금을 정확하게 계산하는 것은 굉장히 복잡합니다. 따라서 급여를 지급할 때 간단한 세금 계산표로 세금을 공제하고, 다음해 2월에 실제 부담해야 할 세금을 정확하게 계산합니다. 이것을 ㉠ _____ (이)라고 합니다.
කම්කරුවන්ට මූලික වැටුප බෝනස් ගෙවීම් ආදිය සෑම මාසයකම වෙන වෙනම ලබා දෙනවා, ඒ උණක් සෑම මසකම සිදුවන කම්කරු ආදායම් සම්බන්ධ බදු නිවැරදිව ගණන් බලන එක අමාරුයි, මේ නිසා ගෙවීම් කිරීමේදී ප්‍රයෝජනවත් බදු ගණනය කර බදු අඩුකර නැවත දෙවන මස ඇත්තටම තීරණය කර ගණනය කරනවා, මෙය ㉠(වසර අවසාන ගණන්) කියලා කියනවා.
 ㉠에 들어갈 알맞은 말을 고르십시오. ㉠ ස්ථානයට වඩාත් ගැලපෙන ප්‍රකාශය ලකුණු කරන්න.
 ① 연말 정산 ② 세금 공제 ③ 보험료 납부 ④ 급여 명세서

정답 1. ④ 2. ③ 3. ② 4. ③ 5. ①

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ක්‍රියාකාරකම්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

නිවාඩු ගැන දැනගැනීම, ලෙඩ නිවාඩු දැමීම

නිවාඩු අයදුම් කරන ආකාරය අවබෝධ කරගැනීම

නිවාඩු, ලෙඩ නිවාඩු

නිවාඩු පිලිබදව කම්කරු නීතිය අවබෝධ කරගැනීම

대화 1 සංවාදය 1

Track 172



දෙදෙනා ශ්‍රීස්ම නිවාඩුව ගැන කතාකරමින් සිටි, ඉබන් මහතාට කවදා නිවාඩු ඉල්ලන පුළුවන් වේවිද? මූලිකම සංවාදය දෙවරක් සවන්දී අනුගමනය කරන්න.

지훈 이번, 이번 여름 휴가 계획은 세웠어?
ඉබන් මෙවර ශ්‍රීස්ම නිවාඩුවට මොනවද කරන්නේ කියල සැලසුම් කලා ද?

이반 아직 아무도 휴가 얘기를 안 해서 휴가를 써도 될지
눈치를 보는 중이야.
තවමත් කවුරුවත් නිවාඩු ගැන මුකුත්ම කියන්නේ නැති නිසා නිවාඩු ඉල්ලන්නවත් ලැබෙයිද නැද්ද කියල බලා බලා ඉන්න.

눈치를 보다
අනිත් අය මොනවද කරන්නේ කියල බලනවා

지훈 7월 말에는 쉬는 공장이 많으니까 일이 그렇게 많지 않을 거야.
그때쯤 휴가를 신청해 봐.
ජූලි මාසය අගදී නිවාඩු දෙන වැඩපොළවල් ගොඩක් තිබෙන නිසා වැඩ එව්වර ගොඩක් තිබෙන එකක් නැහැ, එතකොට නිවාඩු ඉල්ලලා බලන්න.

이반 그래야겠다. 근데 보통 휴가는 얼마나 쓸 수 있어?
එහෙම කරන්න ඕන. එත් සාමාන්‍යයෙන් නිවාඩුව කොච්චර කාලයකට දෙනවද?

지훈 1년에 연차 15일까지 쓸 수 있는데, 여름 휴가로는
일반적으로 3~4일 정도 쓰는 편이야.
අවුරුද්දකට නිවාඩු 15 දක්වා ගන්න පුළුවන්, ශ්‍රීස්ම නිවාඩුවට සාමාන්‍යයෙන් දවස් 3~4 විතර ගන්න පුළුවන්.

일반적으로
සාමාන්‍යයෙන්



හොඳින් අසා නැවත කියව්වා ද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 이반 씨는 여름 휴가 계획을 세웠어요?
ඉබන් මහතා ශ්‍රීස්ම කාලයට මොනවද කරන්නේ කියල සැලසුම් කලා ද?
2. 보통 휴가는 일 년에 얼마나 쓸 수 있어요? සාමාන්‍යයෙන් අවුරුද්දකට නිවාඩු කියක් ගන්න පුළුවන්ද?

정답 1. 아니요, 아직 세우지 못했어요. 2. 일 년에 연차 15일까지 쓸 수 있어요.



어휘 1 වචන මාලාව 1 **휴가** නිවාඩුව



නිවාඩු දිනය හා නිවාඩුව වෙනස් වෙන්නේ කෙසේද? එහෙමත් නිවාඩුව හා සම්බන්ධ වචන ඉගෙන ගනිමු ද?




휴가를 신청하다
නිවාඩු ඉල්ලනවා




휴가를 내다
නිවාඩු දානවා




휴가를 받다
නිවාඩු ලැබෙනවා




휴가를 쓰다
නිවාඩු ගන්නවා




유급 휴일
පඩි සහිත නිවාඩු




무급 휴일
පඩි රහිත නිවාඩු



법정 휴일
නීතිමය නිවාඩු



약정 휴일
එකඟ වූ නිවාඩු



연차 휴가
වාර්ෂික නිවාඩු



출산 휴가
මාතෘ නිවාඩු



Tip 휴가와 휴일 නිවාඩු හා නිවාඩු දින

휴가와 휴일은 근로자가 쉬는 날이라는 점에서 공통점을 갖습니다. 그러나 휴일이 처음부터 근로 의무가 없는 날인 반면, 휴가는 근로 의무가 있는 날이지만 근로자의 청구나 특별한 사유의 충족으로 인해 이를 면제 받은 날이라는 점에서 차이가 있습니다.

නිවාඩු හා නිවාඩු දින වල කම්කරුවන් විවේක ගන්නා දිනයන් යන අදහසින් එකවරේ තේරුමක් තිබෙනවා. නමුත් නිවාඩු දිනය මුල ඉදලම වැඩ නැති දිනයක් වන අතර නිවාඩුව වැඩ තිබෙන දවසක් වුනත් කම්කරුවාගේ විශේෂ ඉල්ලීමක් මත හෝ විශේෂ හේතුවක් නිසා වැඩ නොකිරීමට අවසර ලබාගත් දිනයක් වන අදහසින් අර්ථය වෙනස් වෙයි.



ඉබන් මහතා ලෙඩ නිවාඩු ඉල්ලීමට සේවකයෙකු සමග කතාකරමින් සිටී. මුලින්ම සංවාදය දෙවරක් සවන් දෙන්න.

이반 **병가를 신청하고 싶은데요.**
ලෙඩ නිවාඩු දමන්න ඕනේ.

직원 **네, 병가라면 어디 아프신 거예요?**
ඔව්, ලෙඩ නිවාඩු දාන්න නම් කොහෙද අමාරුව තිබෙන්නේ.

이반 **네, 허리가 좀 아파서 병원에 갔는데 수술을 받는 게 좋겠다고 하네요.**
ඔව්, කොන්ද ටිකක රිදෙන නිසා රෝහලට ගියහම ශල්‍යකර්මයක් කරන එක හොඳයි කියල කියනවා

심하다
ගොඩක් අමාරුයි

직원 **수술이요? 그럼 심한 거 아니에요?**
ශල්‍යකර්මයක්? එහෙනම් ගොඩක් අමාරු ඇතිනේද?

이반 **간단한 수술이라고 하셨어요. 한 일주일 정도 병가를 쓰면 될 것 같아요.**
පොඩි ශල්‍යකර්මයක් කියල කියනවා. එක සතියක් පමණ ලෙඩ නිවාඩු ගන්නොත් ඇති කියල හිතන්නේ.

간단하다
සරල

직원 **네, 알겠습니다. 여기 병가 신청서와 필요한 서류들이에요. 잘 읽어 보시고 가급적 빨리 제출해 주세요.**
ඔව්, තේරුණා. මේ තියෙන්නේ ලෙඩ නිවාඩු අයදුම් පත්‍රය හා අවශ්‍ය අනෙක් ලියකිවිලියි, හොදින් කියවල බලල ඉක්මනට බාරදෙන්න.

가급적 빨리
හැකිතරම් ඉක්මනට



ලෙඩ නිවාඩු අයදුම් කරන්නේ කෙසේද? ලෙඩ නිවාඩු හා සම්බන්ධ වචන මොනවාදැයි දැන ගනිමු

1. 이반 씨는 왜 병가를 신청하러 왔어요? ඉබන් මහතා ඇයි ලෙඩ නිවාඩු ඉල්ලන්නේ?
2. 이반 씨는 얼마 동안 병가를 쓰려고 해요? ඉබන් මහතා කොපමණ කාලයකට ලෙඩ නිවාඩු ඉල්ලනවද?

정답 1. 허리가 좀 아파서 수술을 받아야 해요.
2. 한 일주일 정도 병가를 쓰려고 해요.



ලෙඩ නිවාඩු අයදුම් කරන්නේ කෙසේද? ලෙඩ නිවාඩු හා සම්බන්ද වචන සොයාබලමු?



භූෂා

ලෙඩ නිවාඩු



භූෂා හේතු

ලෙඩ නිවාඩු ඉල්ලීමට හේතුව



භූෂා කාල

ලෙඩ නිවාඩු කාල සීමාව



සමාජ

විස්තර



වෘත්තීය

රැකියාව



විද්‍යුත් සම්බන්ධතා

හදිසි අවස්ථාවක ඇමතිය හැකි අංකය



සමාජ සේවාව

වෛද්‍ය සේවාව



භූෂා

රෝහලට ඇතුළුවීම



වැරදි

ඉක්මනට ගෙදර යනවා



වැරදි

දැනුම් දීමකින් නිවාඩු දීම



වැරදි


දැනුම් දීමකින් තොරව නිවාඩු දීම



ඉහත සඳහන් වචන මාලාව දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න උත්සහ කරන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요.

පින්තූරය බලා ගැලපෙන වචනය සම්බන්ධ කරන්න.



㉠ 무단결근하다

㉡ 조퇴하다

㉢ 입원하다

㉣ 통원 치료를 하다

정답 1. ①㉡ ②㉠ ③㉣ ④㉢

2. 빈칸에 맞는 표현을 <보기>에서 골라 넣으세요.

හිස්තැනට ගැලපෙන වචනය උදාහරණ තුලින් තෝරා දමන්න.

소속 අංශය	전기과 විදුලි අංශය
성명 නම	이반 ඉබන්
1)	사원 ලිපිකරු
2)	허리통증으로 인한 수술 කොන්දේ අමාරුව නිසා කරන ශල්‍යකර්මය
3)	2015년 4월 6일 ~ 2015년 4월 12일 (7)일간 2015 වර්ෂය 4 මස 6 දින 2015 වර්ෂය 4 මස 12 දින දින(7)ක
1)	031-777-5678
위와 같이 병가를 신청하오니 허락하여 주시기 바랍니다. ඉහත දැක්වෙන ආකාරයට ලෙඩ නිවාඩු අයදුම් කරන අතර අවසර ලබාදෙන්න.	
2015년 4월 1일 2015 වර්ෂය 4 මස 1 දින	
소속: 전기과 අංශය විදුලි කාර්මික 성명: 이반 නම ඉබන්	
*신청기간이 1주일 이상일 경우 진단서 첨부 අයදුම් කරන කාලය සතියකට වඩා වැඩිනම් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්න	

보기
기간
비상 연락처
직위
사유

정답 2. 1) 직위 2) 사유 3) 기간 4) 비상 연락처



다음을 읽고 질문에 답하세요.

පහත දැක්වෙන්න කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

휴가 신청서 නිවාඩු අයදුම් පත්‍රය

결재 <small>අවසරය</small>	
----------------------------	--

아래와 같이 허가 신청서를 제출하오니 허락해 주시길 바랍니다

පහත දැක්වෙන ආකාරයට පඩි සහිත නිවාඩු අනුමත කර දැනුම් දෙන්න

2015년 7월 24일

휴가 신청자 <small>නිවාඩු අයදුම් කරන්නා</small>	성명 <small>නම</small>	박지훈 	소속 및 직위 <small>අංශය හා රැකියාව</small>	기계과 대리 <small>කාලසීමාව</small>
휴가 내용 <small>නිවාඩු අන්තර්ගතය</small>	구분 <small>අංශය හා රැකියාව</small>	생리 휴가 () 출산 휴가 () <small>මානසික ආතතියට නිවාඩු මාතෘ නිවාඩු</small> 병가 () 연월차휴가 (✓) 기타 () <small>ලෙඩ නිවාඩු මාසික නිවාඩු වෙනත්</small>		
	사유 <small>හේතුව</small>	여름 휴가 신청 <small>යෑරු හුගා ඉස්ම නිවාඩුව</small>		
	기간(시간) <small>කාල සීමාව</small>	2015년 7월 25일 ~ 2015년 7월 28일 <small>2015 වර්ෂය 7 මස 25 දින ~ 2015 වර්ෂය 7 මස 27 දින</small>		
행선지 <small>ගමන්කරන ස්ථානය</small>	전라남도 순천 <small>වොන්රානම්දෝ සුන්වොන්</small>			
긴급 연락처 <small>හදිසි ඇමතුම් අංකය</small>	010-1234-5678			

1. 위의 휴가 신청서의 내용과 다른 것을 고르세요.

ඉහත පඩි සහිත නිවාඩුව හා වෙනස් දෙය තෝරන්න.

- ① 연차 휴가를 신청하려고 합니다.
- ② 여름휴가로 전라남도 순천에 갈 예정입니다.
- ③ 휴가 기간 3일 전에 휴가 신청서를 제출했습니다.
- ④ 박지훈 씨는 현재 기계과 대리로 일하고 있습니다.

정답 1. ③



휴가에 대한 근로 기준법의 이해

නිවාඩුව පිළිබඳ කමිකරු නිතිය

법정 휴일(휴가) නිතිය මගින් නියම කර ඇති නිවාඩු

「근로 기준법」에 의해 규정된 휴가 또는 휴일을 말합니다. 근로 기준법상 휴일은 제 55조에 의한 '유급 주휴일'(사용자는 근로자에게 1주일 평균 1회 이상의 유급 휴일을 주어야 한다.)과 「근로자의 날 제정에 관한 법률」에 의한 '근로자의 날(매년 5월 1일)'입니다.

කමිකරු ප්‍රමිති පනත මගින් නියම කර ඇති නිවාඩු දින හෝ නිවාඩුදීම, කමිකරු ප්‍රමිති පනත යටතේ නිවාඩු දිනවල සේවකයින්ට ගෙවිය යුතු සතිපතා නිවාඩු සේවකයකු සතියකට අවම වශයෙන් එක් ගෙවන නිවාඩු එක්වරකට අවම වශයෙන් සතියකට ගෙවා දැමිය යුතුය (මැයි 1 කමිකරු දිනය).

약정 휴일(휴가) අනුමත නිවාඩු

회사의 단체 협약 등에서 정하여 시행하는 휴가 또는 휴일을 말합니다. 약정 휴일에 관해서는 근로 기준법에서 규정하고 있지 않습니다. 약정 휴일에 관하여는 회사의 단체협약 등에서 정하여 시행하고 있으며 단체 협약에서 정해진 사항에 대해서는 노사 당사자가 준수해야 합니다.

එය සාමූහික ගිවිසුම් මගින් නිශ්චය කරනු ලබන හා බලාත්මක වන නිවාඩු හෝ නිවාඩු සඳහා යොමු වේ. නිතිපතා නිවාඩු දින කමිකරු ප්‍රමිති පනත මගින් ආවරණය නො වේ. නිවාඩු සමය තුළ, එය සාමූහික ගිවිසුම මගින් ක්‍රියාත්මක වන අතර එය සාමූහික ගිවිසුමේ සඳහන් කරුණු කමිකරු හා කළමනාකරණ පක්ෂ විසින් නිරීක්ෂණය කළ යුතුයි.

구분 කොටස	법정 නිතිය	약정 අනුමත
휴일 නිවාඩු දිනය	- 주휴일 සතියේ නිවාඩු - 근로자의 날 කමිකරු දිනය	- 공휴일 පොදු නිවාඩු - 회사 창립일 සමහර පවත්ගත් දිනය - 기타 휴무일 වෙනත් නිවාඩු දින
휴가 නිවාඩුව	- 연차 휴가 පඩි සහිත නිවාඩු - 생리 휴가 මාසයක නිවාඩු - 산전·후 휴가 දුටුවම නිවාඩු	- 하계휴가 ගිම්හාන නිවාඩු - 경조 휴가 සම්මත නිවාඩු

유급 휴일 පඩි සහිත නිවාඩු

근로의 의무는 있으나 근로 기준법 등에 의거 근로가 면제되는 날로 유급으로 하고 쉬는 휴일입니다. 1주일에 평균 1회 이상 주어야 하는 임금이 지불되는 휴일을 말합니다(근로 기준법 제 55조). 이와 달리 근로의 의무가 있으나 취업 규칙, 단체 협약 등을 통하여 무급으로 하고 쉬는 휴일을 무급 휴일이라고 합니다.

වැඩ කිරීම සඳහා වගකීමක් තිබේ, එහෙත් එය කමිකරු ප්‍රමිති පනත යටතේ වැඩ නිදහස ලබන දිනයක ගෙවනු ලබන නිවාඩු දිනයකි. එය අර්ථය වන්නේ සතියකට අවම වශයෙන් සතියකට වරක් වැටුප් ගෙවනු ලබන නිවාඩු (කමිකරු ජරමිති පනතේ 55 වන වගන්තිය) යි. අනෙක් අතට වැඩ කිරීම සඳහා වගකීමක් තිබේ. නමුත් රැකියා නීති රීති සාමූහික ගිවිසුම් ආදිය ගෙවා නොතිබීම නිවාඩු නොගෙවන නිවාඩු දින ලෙස හැඳින්වේ.



අංක 1 හා 2 හොඳින් සවන්දී කුමක් පිළිබඳ දෙබසක්ද යන්න තෝරන ප්‍රශ්න වේ, සවන්දීමට කලින් වචන හොඳින් කියවා බලන්න.

[1~2] 다음을 듣고 무엇에 대한 대화인지 고르십시오.



පහත දේ සවන් දී කුමක් සම්බන්ද සංවාදයක්ද යන්න තෝරන්න.

- 1. ① 병가 신청 ② 병가 휴직 ③ 병가 사유 ④ 병가 기간
- 2. ① 무급 휴일 ② 법정 휴일 ③ 악정 휴일 ④ 유급 휴일



අංක 3 සහ 4 නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්න වේ, අංක 5 සංවාදයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන ප්‍රශ්නයක් වේ. සවන්දීමට පෙර පිළිතුර එක් වරක් කියවා බලන්න.

[3~4] 질문을 듣고 알맞은 대답을 고르십시오.

ප්‍රශ්නයට සවන් දී නිවැරදි පිළිතුර තෝරන්න.

- 3. ① 네, 휴직을 신청하세요. ② 네, 진단서를 제출하세요.
- ③ 네, 사유를 이야기하세요. ④ 네, 병가 기간을 확인하세요.
- 4. ① 연차 휴가를 냈어요. ② 지금 휴가 중이에요.
- ③ 휴가를 5일 받았어요. ④ 먼저 휴가를 신청하세요.

5. 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오.

සංවාදයට සවන් දී ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරු තෝරන්න.

여자는 왜 고향에 가려고 합니까? ගැහැණු පුද්ගලයා කුමක් නිසා ගමට යන්න හදනවාද?

- ① 어머니가 아프셔서 ② 동생이 결혼을 해서
- ③ 중요한 약속이 있어서 ④ 가족과 휴가를 보내려고



듣기 대본 그림을 보고

1. 남: 얼마 동안 병가를 내실 예정이에요? කොපමණ කාලයක් ලෙඩ නිවාඩු දමන්න හිත සිටිනවද?
 여: 5일이면 될 것 같아요. දවස් 5 තිබුනොත් ඇති.
2. 여: 임금을 받고 쉬는 날이 있다던데요?
පඩි සහිතව නිවාඩු ගන්න පුළුවන් දවස් තියනවා කියල අහන්න ලැබුනා.
 남: 네, 일주일에 하루는 일하지 않아도 임금을 받아요.
ඔව් සතියකට දවසක් වැඩ නොකලත් පඩි ලැබෙනවා.
3. 남: 아파서 지난주에 1주일 동안 결근했는데 내야 할 서류가 있어요?
අසනීප වෙලා හිස සතියේ සතියක්ම වැඩට ආවේ නැති නිසා බාරදිය යුතු ලියකියවිලි තියෙනවද?
4. 여: 올해 쓸 수 있는 휴가가 있어요? මේ අවුරුද්දේ ලබාගත හැකි නිවාඩු තිබෙනවද?
5. 남: 이번 휴가에 고향에 가려고요? මෙවර නිවාඩුවට ගමේ යන්න කියල හිතන ඉන්නවා.
 여: 네, 어머니가 몸이 안 좋으셔서 다녀와야 할 것 같아요.
ඔව්, අම්මට සනීප නැති නිසා ගිහිල්ල එනවා.
 남: 걱정이 많겠어요. 조심해서 다녀오세요. ගොඩක් කරදර වෙනවනේද? පරිස්සමට ගිහිල්ල එන්න.

정답 1. ④ 2. ④ 3. ② 4. ④ 5. ①

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

L-56

1. 대화를 듣고 질문에 알맞은 대답을 고르십시오.
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
 여자가 고향에 가는 이유는 무엇입니까? කාන්තාවකට ගමට යන හේතුව කුමක්ද?
- | | |
|----------------|----------------|
| ① 어머니가 편찮으셔서 | ② 회사를 그만둬야 해서 |
| ③ 고향에서 일하기 위해서 | ④ 연차를 신청하기 위해서 |

확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස 그림을 보고

1. 남: 리리 씨, 왜 갑자기 고향에 가는 거예요? 무슨 일 있어요?
ලිලී මහත්මිය, ඇයි හදිස්සියෙන් ගමේ යන්නේ? මොකක් හරි හදිස්සි වැඩක් තියෙනවාද?
 여: 네, 어머니가 좀 아프셔서 뵈고 오려고요. ඔව්, අම්මට ටිකක් අසනීපයි. ටිකක් බලලා එන්නයි කියලා.
 남: 걱정이 많겠어요. 그런데 출국하려면 준비할 게 많죠?
හිතට සැනසීමක් නැතුව ඇති එහෙනම්. සූදානම් කර ගන්න ගොඩක් දේවල් ඇති නේද?
 여: 네, 오늘 연차 신청하고 가족들 선물도 좀 사려고요.
ඔව්, අද නිවාඩු ඉල්ලුම් කරලා පවුලේ අයට තෑගි ටිකකුත් ගන්නයි ඉන්නේ,

정답 1. ①



අංක 1 හා 2 ගැලපෙන වචන තෝරන ප්‍රශ්න වේ, ඉහත ඉගෙනගත් වචන දෙස බලමින් පිළිතුරු සපයන්න.

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 올 여름에 회사에서 휴가를 _____ 고향에 다녀올 거예요.
මෙවර ශ්‍රීස්මයට සමාගමෙන් නිවාඩු ලැබෙනාත් ගමේ ගිහිල්ල එනවා.

- ① 내면 ② 쓰면 ③ 받으면 ④ 신청하면

2. 가: 안색이 안 좋아요. 일찍 들어가서 쉬는 게 어때요?
පෙනුම එතරම් හොඳ නැහැ වේලපහ වැඩ ඉවරවී ගොස් විවේක ගන්න එක කොහොමද?

나: 네, _____ 먼저 들어가 보겠습니다. ඔව්, වේලපහ වැඩ ඉවරවී යන්නම්

- ① 결근하고 ② 조퇴하고 ③ 신청하고 ④ 휴직하고



අංක 3 හා 4 දෙබසේ මාතෘකාව තෝරන ප්‍රශ්න වේ, අංක 5 නිවාඩු දින පිළිබඳ ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

[3~4] 다음 질문에 답하십시오 මිලඟට ගැටලුවට පිළිතුරු සපයන්න.

3. 가: 아기를 낳을 때는 얼마 동안 쉬어요? දරු ප්‍රසූතියකට කොපමණ නිවාඩු ලැබෙනවද?
나: 3개월 동안 쉴 수 있도록 근로 기준법에 정해져 있어요.
මස 3 නිවාඩු ලබන්න පුළුවන් ලෙස කම්කරු නීතියේ දැක්වෙනවා.

두 사람은 무엇에 대해 이야기하고 있습니까? දෙදෙනා කුමක් පිලිබඳව කතාකරමින් සිටීද?

- ① 무급 휴가 ② 병가 휴가 ③ 연차 휴가 ④ 출산 휴가

4. 가: 그럼 회사에 연락도 없이 출근 안 한 거예요?
එහෙනම් සමාගමටත් නොදන්වා වැඩ අවසන් නොකලද?
나: 그런가 봐요. ඒ වගේ පෙන්නේ.

두 사람은 무엇에 대해 이야기하고 있습니까? දෙදෙනා කුමක් පිලිබඳව කතාකරමින් සිටීද?

- ① 병가 내다 ② 휴직하다 ③ 조퇴하다 ④ 무단결근하다

5. ㉠ _____ 은 법으로 정한 날은 아니지만 회사가 휴일로 정하고 있는 날입니다. 유급으로 할 것인지 무급으로 할 것인지도 회사의 규정에 따라 다릅니다. 근로자의 날은 법정 휴일로 ㉠ _____ 에 포함되지 않습니다.
(කලින් තීරණය කරගත් නිවාඩු දින), නීතිය මගින් තීරණය නොකලත් සමගම විසින් නිවාඩු දිනයන් ලෙස නම් කරනු ලබන දිනයන් වේ, සමාගමට අනුව පඩි රහිතද සහිතද යන්න වෙනස් වේ. කම්කරු දිනය නීතිය මගින් නියම කරගත් දිනයක් බැවින් එය (කලින් තීරණය කරගත් නිවාඩු දින)යකට අයත් නොවේ.

㉠에 들어갈 알맞은 말을 고르십시오. ㉠ට ගැලපෙන පිළිතුර තෝරන්න.

- ① 무급 휴일 ② 연차 휴일 ③ 약정 휴일 ④ 유급 휴일

정답 1. ③ 2. ② 3. ④ 4. ④ 5. ③



확장 연습 තවදුරටත් වන අභ්‍යාස

[1~2] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오. හිස්තැනට වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්න.

1. 이번 주 토요일부터 휴가라서 고향에 갑니다. 토요일에 _____ 을 해서 다음 주 금요일에 돌아오려고 합니다.

මේ සතියේ සෙනසුරාදා නිවාඩු දවසක් බැවින් ගමේ යනවා. සෙනසුරාදා මෙරටින් පිටවී ලබන සතියේ සිකුරාදා අපසු එන්නයි ඉන්නේ.

- ① 입학
- ② 출국
- ③ 출장
- ④ 결근

2. 연차 휴가는 유급 휴가이기 때문에 쉬지 않고 일한 사람한테는 _____ 을 줍니다.

වාර්ෂික නිවාඩු, ගෙවුම් නිවාඩු බැවින් විවේක නොගෙන වැඩ කළ පුද්ගලයන් හට අතිරේක දීමනා ගෙවනු ලැබේ

- ① 월급
- ② 수당
- ③ 세금
- ④ 일당

3. 다음 글을 읽고 무엇에 대한 글인지 고르십시오.

පහත ඇති ඡේදය කියවා කුමක් සම්බන්ධව සඳහන් වී ඇත්ද යන්න තෝරන්න.

몸이 많이 아파서 일을 하기 어려울 때에는 병가를 내야 합니다. 병가를 낼 때는 병가 신청서와 필요한 병원 서류들을 회사에 제출하면 됩니다. 미리 제출할 수 없으면 나중에라도 내야 합니다.

ඇඟට ගොඩක් අමාරු වී වැඩ කර ගන්න බැරි අවස්ථා වලදී ලෙඩ නිවාඩු දැමිය යුතුයි. ලෙඩ නිවාඩු දමන අවස්ථාවන්හිදී ලෙඩ නිවාඩු දැමීමේ ඉල්ලුම් පත්‍රය සහ අවශ්‍ය වන රෝහල් ලියකියවිලි ආයතනයට ලබා දිය යුතුයි. කලින් ලබා දීමට නොහැකි නම් පසුව වුවද ලබා දිය යුතුයි.

- ① 병가 신청
- ② 건강 주의
- ③ 병원 방문
- ④ 회사 생활

정답 1. ② 2. ② 3. ①

유용한 표현 වැදගත් යෙදුම්

한눈 팔면 안 돼요. අවධානය යොමු කරනවා (වෙන දෙයක් නොබලා)

가: 한눈 팔면 안 돼요. 기계를 사용할 때는 위험해요.

අවධානය යොමු කරනවා (වෙන දෙයක් නොබලා). යන්ත්‍රය ක්‍රියාත්මක කරන විට අනතුරු දායකයි.

나: 네, 주의할게요. ඔව් පරිස්සම් වෙන්නම්.

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ ක්‍රියාකාරකම්

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

වැඩකරන ස්ථානය මාරුකරන ක්‍රියාවලිය දැනගැනීම, තාවකාලිකව රටින් පිටවීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමග, නැවත කොරියාවට ඇතුල්වීමට අවසර දීමේ ලේඛනය අවබෝධ කරගැනීම

වැඩකරන ස්ථානය මාරුකිරීම, නියමිත කාලයට පෙර ආපසු යාම හා තාවකාලිකව රටින් පිටවීම

වැඩකරන ස්ථානය වෙනස් කිරීම

대화 1 සංවාදය 1

Track 175



ආදින් මහතා වෙනත් සමාගමකට මාරුවීමට සිතාගෙන වැඩකරන ස්ථානය වෙනස්කිරීමේ අයදුම්පතක් ඉදිරිපත්කිරීමට සැරසෙයි. දෙදෙනා කුමක් පිළිබඳව කතාකරනවාද කියා දෙබසට දෙවරක් සවන්දී ඉන්පසුව කියවා බලන්න.

카림 아딧, 너 회사 옮길 거라며? 무슨 일 있어?

ආදිත්‍ය මබ වෙනත් සමාගමකට යනවා කියන්නේ? මොකක්ද හේතුව?

아딧 우리 회사가 **사정이 안 좋아서** 곧 문을 닫을 것 같아. 그래서 사장님이 사업장 변경 신청서를 내라고 하시더라고.

사정이 안 좋다
තත්වය හොඳ නැහැ

අපේ සමාගමේ තත්වය අසතුටුදායක නිසා සමාගම වසාවී වගේ. ඒ නිසා ප්‍රධානියා වැඩකරන ස්ථානය මාරුකරන ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන්න කියලා පැවසුවා.

카림 그랬구나. 사장님도 힘드실 텐데 널 많이 생각해 주시는 것 같다.

ඒක තමයි. ප්‍රධානියටත් ගොඩක් අපහසුවුනත් ඔයා ගැනත් හිතනවා වගෙයි.

섭섭하다
දුකයි

아딧 맞아. 같이 일하면서 **정**이 많이 들었는데 너무 **섭섭해**. 그래도 난 계속 일을 해야 하니까..... 근데 사업장 변경 신청서는 근로 계약이 끝나고 한 달 이내에 해야 한다면?

정이 들다
සමීප වෙනවා

ඇත්ත, ඒකට වැඩකරමින් ගොඩක් සමීපවුනා වගෙයි. වෙන්වීමට සිදුවීම ගැන දුකයි. නමුත් මම දිගටම වැඩකළයුතු නිසා..... නමුත් වැඩකරන ස්ථානය වෙනස්කරන ඉල්ලීම වැඩ ගිවිසුම අවසන්වී මාසයක් ඇතුළත කරන්න ඕනෙලු?

카림 응, 한 달 안에 고용 센터에 가서 제출해야 돼.

ඔව්, මාසයක් තුළ රැකියා මධ්‍යස්ථානයට ගොස් බාරදිය යුතුයි.



හොදින් සවන් දී නැවත කියෙවුවාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 아딧 씨는 왜 회사를 옮기려고 해요? ආදිත්‍ය මහතා ඇයි වෙනත් සමාගමකට යන්න හදන්නේ?
2. 사업장 변경 신청서는 언제까지 내야 해요? වැඩකරන ස්ථානය වෙනස්කරන ඉල්ලුම්පත කඩදාට කලින් බාරදිය යුතුද?

정답 1. 회사 사정이 안 좋아서 다닐 수가 없어요. 2. 근로 계약이 끝나고 한 달 이내에 내야 해요.



어휘 1 වචන මාලාව 1

사업장 변경 වැඩකරන ස්ථානය වෙනස් කිරීම



වැඩකරන ස්ථානය වෙනස් කරන්නේ කෙසේද? වැඩකරන ස්ථානය වෙනස්කිරීමට සම්භන්ධ වචන මොනවාදැයි බලමු.



근로계약이 만료되다

වැඩ ගිවිසුම කල් ඉකුත් වෙනවා



근로계약이 해지되다

වැඩ ගිවිසුම අවලංගු වෙනවා



계약을 갱신하다

ගිවිසුම අලුත් කරනවා



갱신을 거절하다

ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා



사업장 변경 이유

වැඩකරන ස්ථානය වෙනස්කිරීමට හේතු



임금을 체불하다

වැටුප් ගෙවනවා



휴업하다

තාවකාලිකව වසනවා



폐업하다

සම්පූර්ණයෙන්ම වසනවා




폭언을 하다

බනිනවා




폭행을 하다

පහර දෙනවා



사업장 변경 신청서

වැඩකරන ස්ථානය වෙනස්කිරීමේ ඉල්ලුම්පත



사업장 추가

අමතර වැඩකරන ස්ථාන



유용한 표현 වැදගත් යෙදුම්

큰일 날 뻔했네요. ලොකු කරදරයක් සිද්දවෙන්නයි ගියේ.

가: 버스 안에서 넘어졌어요. 뭘 씌 එක ඇතුළේ වැටුනා.

나: 큰일 날 뻔했네요. 괜찮아요? ලොකු කරදරයක් වෙන්නයි ගියේ. දැන් මොකද?



වචන දෙස නොබලා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. බිංතට මට්ටමට ගැලපෙන ප්‍රකාශන තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

හිස්තරයට ගැලපෙන ප්‍රකාශන තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

1)

ගා: උරුමයක් මරණයෙන් පසුව කුමක් කල යුතුද?

වැඩ ගිවිසුම කල් ඉකුත්වීමෙන් පසුව කුමක් කල යුතුද?

නා: ගිවිසුම _____ කල යුතුය. නිසි වේලාවේ දී ගිවිසුම කල යුතුය.

ගිවිසුම ඉකුත් කරගන්න කියලා. දැන් යන සමාගම හොඳයි වගේ.

① කැන

② කෙර

2)

ගා: මේ ආයතනයේ කාර්යයන් කෙරෙහි ඉතරයට කරමාන්න සලාම පවත්වාගෙන යන්නේ නැද්ද?

නා: නැහැ, ආයතනයේ කාර්යයන් කෙරෙහි ඉතරයට කරමාන්න සලාම පවත්වාගෙන යන්නේ නැද්ද?

නැහැ. ගැටලුවකට මුහුණ පාපු නිසාවෙන් දැන් කාර්යයන් කෙරෙහි ඉතරයට කරමාන්න සලාම පවත්වාගෙන යන්නේ නැද්ද?

① නිල

② නිල

3)

ගා: උරුමයක් _____ මට්ටමට ගැලපෙන ප්‍රකාශන තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

නා: 3වරක් වන විට බැර කඩවා දීමට හැකිවීමට අවස්ථාවක් ඇති බවට තීරණය කර ඇත.

① නිල

② නිල

4)

ගා: උරුමයක් _____ මට්ටමට ගැලපෙන ප්‍රකාශන තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

වැඩකරන ස්ථානය වෙනස්කිරීමට හේතුවක් තිසනවාද?

නා: මාස කිහිපයක වැටුප් ලැබුණේ නැහැ. වැටුප් නොලැබීමත් වෙනස්කිරීමට හේතුවක් විය හැකියි නේද?

මාස කිහිපයක වැටුප් ලැබුණේ නැහැ. වැටුප් නොලැබීමත් වෙනස්කිරීමට හේතුවක් විය හැකියි නේද?

① කෙර

② මුදල් ගෙව

2. රූපය බලා මට්ටමට ගැලපෙන වචනය යා කරන්න.

පින්තූරය දෙස බලා ගැලපෙන වචනය යා කරන්න.



㉠ 폭행을 하다

㉡ 폭언을 하다

㉢ 휴업하다

㉣ 폐업하다

정답 1) ① 2) ① 3) ② 4) ② 2. ①㉡ ②㉠ ③㉣ ④㉣



ආදින් මහතා පියා නිසාවෙන් ගමේ ගොස් පැමිණීමට බලාපොරොත්තු වේ. දෙදෙනා කුමක් ගැන කතාකරනවද කියා දෙබසට මුලින්ම දෙවරක් සවන් දෙන්න.

අද්ට **아버지가 지난달에 큰 수술을 받으셨어.**
තාත්තා ගිය මාසයේ ලොකු සැත්කමකට මුහුණ දුන්නා.

අබ් **정말? 이제 좀 어떠셔?**
ඇත්තද? දැන් කොහොමද?

අද්ට **많이 안 좋으신 것 같아. 아무래도 고향에 다녀와야 할 것 같은데......**
එතරම් හොඳ නැහැ වගේ. කොහොම වුනත් ගමේ ගිහිල්ල එන්න ඕනේ......

අබ් **걱정이 많겠다. 고향에 가게 되면 지금 일은 어떻게 하고?**

ගොඩක් කරදර වෙනවා වගේ. ගමේ යනවානම් දැන්කරන රැකියාවට මොකද කරන්නේ?

අද්ට **일시 출국했다가 재입국하는 방법이 있다고 들었어. 그런데 회사가 한창 바쁠 때라서 말 꺼내기가 쉽지 않네.**

තාවකාලිකව රටින් පිටවී නැවත පැමිණියහැකි ක්‍රමයක් තියනවා කියල අහන්න ලැබුනා. ඒත් සමාගමේ වැඩ අධික කාලය නිසාවෙන් කියන එක ලේසි නැහැ.

අබ් **그렇겠다. 그래도 사장님께 한번 이야기해 봐.**
එක තමයි.නමුත් ප්‍රධානියාට කියල බලන්න.

말을 꺼내다
කතා කරනවා

한창
ගොඩක්



මෙවර ආදිත්‍ය මහතා හා ඉවාන් මහතා බවට පත්වී දෙබස නැවත කියන්න. හොඳින් අසා නැවත කියවුවාද? එසේනම් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. අද්ට සීසේ ඔහුට ගොඩනැගිලි ගොඩනැගීමට ගොස් තිබේද? ආදිත්‍ය මහතා ඇයි ගමේ යන්න හදන්නේ?
2. අද්ට සීසේ ඔහුට ගොඩනැගිලි ගොඩනැගීමට ගොස් තිබේද? ආදිත්‍ය මහතා තාවකාලිකව රටින් පිටවී යන බව ප්‍රධානියාට පැවසීම අපහසු යයි පවසන්නේ ඇයි?

정답 1. 아버지가 편찮으셔서 고향에 다녀오려고 해요. 2. 회사가 한창 바쁘기 때문에 얘기하기가 쉽지 않아서요.



පෞද්ගලික හේතූමත තාවකාලිකව රටින් පිටවීමට අවශ්‍ය නම් කුමක් කළ යුතුද? කලින් රටට ආපසු යාම හා තාවකාලිකව රටින් පිටවීමට සම්බන්ධ වචන ඉගෙන ගනිමු?



조기 귀국하다

කලින් රටට ආපසු යාම




일시 출국하다

තාවකාලිකව රටින් පිටවීම



재입국하다

නැවත රටට ඇතුළුවීම



면제되다

රැකියාවෙන් නිදහස් වෙනවා



개인 사정

පෞද්ගලික හේතු



집안 사정

පවුලේ යම් හේතුවක්



병환

අසනීප තත්වයෙන් පසු වෙනවා



편찮으시다

අසනීප වෙනවා

통합 신청서	
성명	성명
생년월일 / 신분증번호	생년월일 / 신분증번호
출국 예정일	귀국 예정일
발급 신청 사유	발급 신청 사유
발급 신청 일자	발급 신청 일자
발급 신청 부서	발급 신청 부서

재입국 허가 신청서

නැවත රටට ඇතුළුවීමට ඉල්ලීම

동의서	
동의자	동의자
동의자 직위	동의자 직위
동의자 직급	동의자 직급
동의자 직책	동의자 직책
동의자 직책	동의자 직책
동의자 직책	동의자 직책

동의서(허가서)

අවසර ලබාදීමේ ලිපිය

출국 예정 신고서	
출국 예정 일자	출국 예정 일자
출국 예정 시간	출국 예정 시간
출국 예정 장소	출국 예정 장소
출국 예정 사유	출국 예정 사유
출국 예정 부서	출국 예정 부서
출국 예정 직위	출국 예정 직위
출국 예정 직책	출국 예정 직책

출국 예정 신고서

රටින් පිටවීමේ සැලසුම දැනුම් දෙන ලිපිය

Tip 일시 출국 තාවකාලිකව පිටවීම

본인의 결혼이나 부모님의 병환 등과 같은 사정으로 일시적으로 출국하기를 원할 경우, 사업주의 동의를 얻어서 고향에 다녀올 수 있습니다. 출국 전에 미리 재입국 허가 신청서를 제출하면 재입국 시 재입국 허가가 면제됩니다.
 තමන්ගේ විවාහය සහ දෙමාපියන්ගේ රෝග තත්වයක් වැනි හේතුවකට තාවකාලිකව රටින් පිටවීමට බලපොරොත්තු වනවිට සමාගමේ අවසරය ලබාගෙන ගමේ ගොස් පැමිණීමට හැකිය. රටින් පිටවීමට පෙර නැවත රටට ඇතුළුවීමේ ඉල්ලීම පත්‍රය යැවිය යුතු අතර නැවත රටට ඇතුළුවනවිට ඇතුළුවීමට අවසර ලබාදෙනවා.



재입국 허가 동의서입니다. 읽고 질문에 답하세요.

නැවත රටට ඇතුළුවීමේ අවසර පත වේ. කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

재입국 허가 동의서
නැවත රටට ඇතුළුවීමේ අවසර පත

- **업체명** සමාගමේ නම : 고려식품
- **주소** ලිපිනය : 충남 아산시 사장길 29 ☎(041) 541-4567
- **연수생** 인적 사항 අභ්‍යාස ලාභියාගේ තොරතුරු

성명 නම	성별 ස්ත්‍රී පුරුෂ භාවය	외국인 등록번호 විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අංකය	여권 번호 හැඳුනුම්පත් අංකය
칸	남	890726-*****	E0246890

- **재입국 사유** නැවත ඇතුළුවීමට හේතුව : 부모님 병환으로 일시 출국합니다.
දෙමාපියන්ගේ රෝගාබාධයක් නිසාවෙන් තාවකාලිකව රටින් පිටවෙනවා.
- **재입국 기간** නැවත පැමිණෙන කාලය : 출국 예정일 රටින් පිටවන දිනය (2015. 05. 03)
허가 기간 අවසර ලැබෙන කාලය (2015. 05. 03 ~ 2015. 05. 17)

대표자 : 김철수

1. 위의 재입국 허가 신청서의 내용과 다른 것을 고르세요.

ඉහත නැවත ඇතුළුවීමේ අවසර ඉල්ලීමපත හා නොගැලපෙන දෙය තෝරන්න.

- ① 칸 씨는 김철수 씨와 함께 출국을 해야 합니다.
- ② 칸 씨는 부모님의 건강 문제로 일시 출국을 합니다.
- ③ 칸 씨는 충남에 있는 고려 식품에서 일하고 있습니다.
- ④ 칸 씨는 5월 3일부터 5월 17일까지 고향에 다녀올 수 있습니다.

2. 재입국 허가 동의서에 대한 내용으로 맞으면 ○, 틀리면 ×에 표시하세요.

ඇතුළුවීමේ අවසර ඉල්ලීමපත හා ගැලපෙනවා නම් ○ ලකුණද නොගලපෙනවා නම් X ලකුණද යොදන්න.

- | | | |
|---------------------------|---|---|
| 1) 허가 기간을 알 수 있습니다. | ○ | × |
| 2) 근무지와 근로자의 정보를 적습니다. | ○ | × |
| 3) 출국해서 가려는 장소의 주소를 밝힙니다. | ○ | × |
| 4) 근무하는 업체 대표의 확인이 필요합니다. | ○ | × |

정답 1. ① 2. 1)○ 2)○ 3)× 4)○



사업장 변경

රැකියා ස්ථානය වෙනස් කිරීම

사업장 변경이란 රැකියා ස්ථානය වෙනස් කිරීම යනු

사업장 변경이란 일하고 있는 근무지를 바꾸는 것을 말합니다. 외국인 근로자는 최초의 근로 개시를 한 사업장에서 계속 근무하는 것이 원칙입니다. 다만, 정상적인 근로 관계 지속이 어렵다고 인정되는 경우에 한해 외국인 근로자의 기본적인 인권 보장을 위해 예외적으로 사업장 이동을 최대 3회까지 허용합니다.

රැකියා ස්ථානය වෙනස්කිරීම යනු දැනට වැඩකරන ස්ථානය වෙනස්කිරීම වේ. විදේශීය සේවකයන් පළමුව වැඩ ආරම්භ කළ සේවා ස්ථානයේ දිගටම වැඩ කිරීම ප්‍රතිපත්තියකි. නමුත් විදේශීය සේවකයන්ට රැකියා සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාම අපහසු නම් විදේශීය සේවකයන්ගේ මූලික මානව අයිතිවාසිකම් සුරකීමත් තෙවරක් රැකියා ස්ථානය මාරුකිරීමට අවසර ලබාදී තිබෙනවා.

사업장 변경 사유 රැකියා ස්ථානය වෙනස්කිරීමට හේතු

1. 사용자가 정당한 사유로 근로계약 기간 중 근로계약을 해지하려고 하거나 근로계약이 만료된 후 갱신을 거절한 경우

සේවා කොන්ත්‍රාත්තුවේ කාල සීමාව තුළ නීත්‍යානුකූල හේතුවක් මත කම්කරු කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට හෝ රැකියා ගිවිසුම අවසන් කිරීමෙන් පසුව අලුත් කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී.

2. 외국인 근로자의 책임이 아닌 사유로 사회 통념상 그 사업 또는 사업장에 근로를 계속할 수 없게 되었다고 인정하고 고용노동부 장관이 고시한 경우

විදේශීය සේවක වගකීම හැරුණු කොට ඇතිවන හේතූන් නිසා ව්‍යාපාර හෝ සේවා ස්ථානයේ වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා රැකියා හා කම්කරු අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්නේ නම්.

3. 상해 등으로 외국인 근로자가 해당 사업장에서 계속 근무하기는 부적합하나 다른 사업 또는 사업장에서 근무하는 것은 가능하다고 인정되는 경우

විදේශීය සේවකයෙකු තුවාලයක් හෝ ඊට සමාන හේතුවෙන් එම රැකියා ස්ථානයේ වැඩ කිරීමට නොහැකිවන නමුත් වෙනත් සේවා ස්ථානයක වැඩ කිරීමට හැකි බව සනාථ කළ විට.

〈참고 : 사업장 변경 허용 사유(외국인 고용법 제25조 제1항, 시행령 제30조)〉

වැඩිදුර කියවීම : රැකියා ස්ථානය වෙනස්කිරීමට ඉඩ ලබාදෙන්නේ හේතු (විදේශිකයන්ගේ කම්කරු නීතිය 25 වන වගන්තිය 1 වන කොටස බලාත්මක කිරීමේ ආඥාව 30 වන වගන්තිය)

사업장 변경 절차 රැකියා ස්ථානය වෙනස්කරන ක්‍රියාවලිය

사업장 변경 사유가 발생한 외국인 근로자는 사용자와 근로계약을 종료한 후 1개월 이내 사업장 소재지 관할 고용 센터에 사업장 변경 신청서를 제출하여야 합니다. 3개월 이내에 재취업을 하면 됩니다.

රැකියා ස්ථානය වෙනස්කිරීමට තරම් හේතුවක් ඇති විදේශීය සේවකයෙක් වැඩ ගිවිසුම අවසන් වී මාසයක් ඇතුළත රැකියා ස්ථාන හා සම්බන්ධ රැකියා මධ්‍යස්ථානයට වැඩකරන තැන වෙනස්කිරීමේ ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ යුතුය. මස 3 ඇතුළත නැවත රැකියාවකට යා යුතුය.





🎧 **듣기 대본** 그림을 보고 듣고 쓰기

1. 여: 근무지를 바꾸고 싶은데요. 다들 회사 옮기는 거 흔하잖아 옮기려고 하는데.
남: 네, 서류는 이쪽에 제출하세요. 이쪽이 인사팀이니까 인사팀에 제출하세요.
2. 남: 회사가 사정이 있어서 작업을 일시적으로 중단했어요.
회사에 일이 있어서 잠시 쉬고 있어요.
3. 여: 개인 사정으로 일시 출국할 때 미리 제출할 서류가 있어요?
출국할 때 출국할 때 미리 제출할 서류가 있어요?
- 4-5. 남: 지난달에 근무지를 옮겼어요. 이달에 이달에 이사했어요.
여: 계약 기간이 끝나서 옮긴 거예요? 계약 기간이 끝나서 계약 기간이 끝나서 옮긴 거예요?
남: 아니요, 회사 사정이 안 좋아서 문을 닫았어요.
회사에 일이 있어서 회사에 일이 있어서 문을 닫았어요.

정답 1. ④ 2. ① 3. ④ 4. ④ 5. ③

확장 연습 듣고 쓰기

L-57

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
대화 내용을 듣고 대화 내용을 듣고 질문에 알맞은 것을 고르십시오.
- 여자가 남자를 찾아온 이유는 무엇입니까? 대화 내용을 듣고 대화 내용을 듣고 여자가 남자를 찾아온 이유는 무엇입니까?
- | | |
|---------------------|----------------------|
| ① 신분증을 찾고 싶어서 | ② 출입국사무소에 가고 싶어서 |
| ③ 신분증 분실 신고를 하고 싶어서 | ④ 신분증 재발급 방법을 알고 싶어서 |

🎧 **확장 연습 듣기 대본** 듣고 쓰기

1. 여: 아딧 씨, 외국인 등록증을 재발급 받아야 하는데 어떻게 해야 돼요?
재발급 받으려고 하는데 재발급 받으려고 하는데 어떻게 해야 돼요?
남: 출입국사무소에 가서 신청하면 돼요. 저도 다시 발급받은 적이 있어요.
신청하면 돼요 신청하면 돼요. 저도 다시 발급받은 적이 있어요.
여: 신분증이 없으니까 정말 불편한데 신청하면 바로 나와요?
신청하면 바로 나와요 신청하면 바로 나와요?
남: 아니요, 신청을 하고 며칠 기다려야 돼요. 빨리 가서 신청하세요.
신청을 하고 며칠 기다려야 돼요 신청을 하고 며칠 기다려야 돼요. 빨리 가서 신청하세요.

정답 1. ④



අංක 1 සිට 4 දක්වා ඇත්තේ ගැලපෙන වචනය තෝරන ප්‍රශ්න වේ. ඉහත ඉගෙනගත් වචන මතක් කරගනිමින් පිළිතුරු සපයන්න.

[1~4] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.

හිස්තැනට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.

1.

사업주와 근로계약 종료 후 한 달 안에 _____을/를 신청해야 합니다.

සේවා යෝජකයා හා ගිවිසුම අවසන් වී මාසයක් තුළ රැකියා ස්ථානය වෙනස්කිරීමට අයදුම් කළයුතුය.

- ① 계약 갱신
- ② 계약 만료
- ③ 근로계약
- ④ 사업장 변경

2.

개인 사정으로 _____을 할 때 재입국 허가 신청서에 사업자의 동의서를 첨부하여 제출합니다.

පුද්ගලික හේතුවක් මත තාවකාලිකව රටින් පිටවීමේදී නැවත ඇතුළුවීමේ අවසර ඉල්ලුම්පත සේවා යෝජකයාගේ කැමැත්ත සමග ඉදිරිපත් කළයුතුය.

- ① 재입국
- ② 일시 출국
- ③ 조기 귀국
- ④ 근무지 변경

3.

사업장 변경 _____에는 근로계약의 만료나 해지, 일하던 사업장의 휴업이나 폐업, 근로자의 상해 등이 있습니다.

සේවා ස්ථානය වෙනස්කළ හැකි හේතු අතර ගිවිසුම අවසන් වීම හෝ නැවත් වීම සමාගම වැසියාම සේවකයා තුවාලවීම යනාදිය තිබේ.

- ① 기간
- ② 사유
- ③ 신고
- ④ 신청

4.

가: 일시 출국 전에 허가를 받으면 다시 입국할 때 재입국 허가가 _____.

තාවකාලිකව රටින් පිටවීමේදී කලින් අවසර ලබා ඇත්නම් නැවත ඇතුළුවීමේදී අවසර ඉල්ලීමට අවශ්‍ය නොවේ.

나: 재입국 허가를 안 받아도 되니까 훨씬 편하겠네요.

නැවත ඇතුළුවීමේ අවසර ලැබීමට අවශ්‍ය නැති නිසා පහසුයි.

- ① 등록돼요
- ② 면제돼요
- ③ 신고해요
- ④ 제출돼요



දෙදෙනෙකු විසින් හඬා මහත්මියගේ තොරතුරක් පිළිබඳව කතාකරමින් සිටියි. හඬා මහත්මිය නීති විරෝධීව රැඳී සිටිනවායැයි පවසන්නේ ඇයි? මූලිකම දෙබසට දෙවරක් සවන් දෙන්න.

투안 **흐영 씨 이야기 들었어요?**
හඬා මහත්මියගේ කතාව ගැන ඇසුනාද?

리한 **아니요, 무슨 일 있어요? 오늘 작업장에서 안 보**
이던데요.
නැහැ, මොකක්ද වෙලා තිබෙන්නේ? අද වැඩපොළේ දී
දකින්න ලැබුනේ නැහැ.

문제가 되다
ප්‍රශ්නයක් බවට
පත්වෙනවා

투안 **체류 자격이 문제가 돼서 이것저것** **알아보고**
다니나 봐요.
රැඳී සිටීමේ යෝග්‍යතාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙලා එක
එක දේවල් විමසමින් යනවා වගෙයි.

이것저것
එක මේක

리한 **정말이요? 지난달에 계약 갱신하지 않았어요?**
ඇත්තද? ගිය මාසයේ ගිවිසුම අලුත්කලේ නැද්ද?

투안 **네, 계약은 했는데 체류 연장 신청을 따로 안 해서**
불법 체류가 됐대요.
ඔව් ගිවිසුම අත්සන්කලත් රැඳී සිටීමේ කාලය දිගු කිරීම වෙනමම
සිදු නොකිරීම නිසා නීතිවිරෝධී රැඳී සිටීමක් බවට පත්වෙලා.

리한 **그럼, 흐영 씨는 귀국해야 하는 거예요?**
එහෙනම් හඬන් මහතා නැවත තමන්ගේ රටට යා යුතුද?

투안 **그건 아니고 벌금을 좀 내야 할 것 같다고 해요.**
එහෙම නෙමෙයි දඩ මුදල් වැඩිපුර ගෙවන්න සිදුවේවි.



මෙවර තුළින් මහතා හා රිහන් මහතා බවට පත්වී අනුගමනය කරමින් කියවන්න. හොඳින් සවන්දී අනුගමනය කලාද? එසේනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

1. **흐영은 왜 불법 체류자가 되었어요?**
හඬා මහත්මිය ඇයි නීති විරෝධීව රැඳී සිටින්නෙකු බවට පත්වුයේ?
2. **흐영은 체류 자격이 문제가 돼서 귀국해야 해요?**
හඬා රැඳී සිටීමේ සුදුසුකම්වල ප්‍රශ්නයක් ඇතිවී තම රටට ආපසු යා යුතුද?

정답 1. 체류 연장 신청을 따로 안 했어요. 2. 아니요, 벌금을 좀 내야 해요.



රැඳී මේ සුදුසුකම් ලබාගන්නේ කෙසේද? රැඳී මේ සුදුසුකම් වලට අදාළ කුමන වචන තිබේදැයි සොයා බලමුද?



체류 자격

රැඳී සිටීමේ සුදුසුකම්



합법 체류

නීතිමය රැඳී සිටීම



불법 체류

නීති විරෝධී රැඳී සිටීම



체류 자격 외 활동

රැඳීමේ සුදුසුකම් වලට අමතර ක්‍රියාකාරකම්



자격을 부여하다

සුදුසුකම් ලබාදෙනවා



자격을 획득하다

සුදුසුකම් අත්පත් කරගන්නවා



자격을 변경하다

සුදුසුකම් වෙනස් කරනවා



추방되다

නෙරපා හරිනවා



벌금을 내다

දඩ ගහනවා



강제 출국을 당하다

බලෙන් පුටුවහල් කරනවා



자진 출국하다

ස්ව කැමැත්තෙන් ආපසු යනවා

Tip 체류 기간 연장 රැඳී සිටීමේ කාලය වැඩිකරනවා

체류 기간 연장이란? රැඳී සිටීමේ කාලය වැඩිකිරීම යනු

이전에 허가 받은 체류 기간을 초과하여 계속 대한민국에 체류하고자 하는 외국인은 체류 기간 연장 허가를 받아야 합니다.

මීට පෙර රැඳී සිටීමට හිමිවූ කාලයට උපරිමයෙන්ම භාවිතාකර තවදුරටත් කොරියාවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන විදේශිකයන් රැඳී සිටීමේ කාලය දිගු කිරීමේ අවසරය ලබාගත යුතුය.

체류 연장 가능 기간 රැඳී සිටීම දීර්ඝ කළහැකි කල සීමාව

고용 노동부에서 재고용 확인서를 받아오면 4년 10개월을 초과하지 않는 범위내에서 체류 연장이 가능합니다. කම්කරු අමාත්‍යාංශයෙන් නැවත භාවිතාකිරීමේ අවසර පතක් ලබාගෙන ඇත්නම් අවුරුදු 4 මස 10 කට නොවැඩි කාලසීමාවක් සඳහා රැඳී සිටීම දීර්ඝ කල හැකිය.



වචන දෙස නොබලා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. 그림을 보고 알맞은 말을 연결하세요. පින්තූරය දෙස බලා ගැලපෙන වචනය යාකරන්න.

- ①  • ㉠ 추방되다
- ②  • ㉡ 벌금을 내다
- ③  • ㉢ 자진 출국하다
- ④  • ㉣ 강제 출국을 당하다

2. 빈칸에 맞는 표현을 골라 대화를 완성하세요.

හිස්තැනට ගැලපෙන ප්‍රකාශය තෝරා සංවාදය සම්පූර්ණ කරන්න.

- 1)

가: 체류 연장 신고를 어서 해야 하는데, 통 시간이 안 나네요.
 රැඳී සිටීමේ කාලය දිගු කරන්න අවශ්‍ය වුවත් වෙලාවක් නැතැහේ.

나: 어서 하세요. 체류 기간이 만료되면 _____ 체류가 돼요.
 ඉක්මනට කරන්න රැඳී සිටීමේ කාලය අවසන්වුවනොත් නීතිවිරෝධී රැඳී සිටීමක් වෙනවා.

① 불법 ② 합법
- 2)

가: 취업하신 거죠? 증명 서류를 제출해 주세요.
 රැකියාවක සොයාගත්තා හේද? එය ඔප්පුකලනැකි ලියකිවිලි දෙන්න.

나: 취업 _____ 를 제출하면 될까요? රැකියාවට බඳවාගත් ලිපිය තිබෙනවා නම් හරි හේද?

① 신청서 ② 확인서
- 3)

가: 스스로 신고한 거예요? තනිවම පැමිණිලි කලාද?

나: 네, _____ 출국을 하면 재입국할 때 도움이 된다고 해요.
 ඔව් රටින් පිටවුවනොත් නැවත රටට ඇතුළුවීමේදී ප්‍රයෝජනවත් වෙනවලු.

① 강제 ② 자진
- 4)

가: 신청 _____ 이 지나서 신고를 하면 벌금을 내요.
 අයදුම් කල යුතු කාලය අවසන් වී අයදුම් කරනවිට දඩ ගෙවීමට සිදුවේ.

나: 네, 날짜를 기억해야겠네요. ඔව්.දිනය මතක තබාගන්න ඕනේ.

① 기간 ② 대상

정답 1. ①㉡ ②㉠ ③㉣ ④㉢ 2. 1) ① 2) ② 3) ② 4) ①



투안 씨의 체류 연장 허가 신청서입니다. 잘 읽고 질문에 답하세요.


තුඅන් මහතාගේ රැදී සිටීම දීර්ඝ කරන අයදුම්පත වේ. හොඳින් කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

신 청 서 (신 고 서)

අයදුම්පත



업 무 선 택 <small>රැකියා තෝරාගැනීම</small>	
① 외국인 등록 විදේශිකයන් ලියාපදිංචි කිරීම	<input type="checkbox"/>
② 등록증 재발급 <small>ලියාපදිංචි සහතිකය නැවත නුකුන් කිරීම</small>	<input type="checkbox"/>
③ 체류기간 연장 허가 <small>රැදී සිටීමේ කාලසීමාව වැඩිකිරීමට ඉල්ලීම</small>	<input checked="" type="checkbox"/>
④ 체류기간 변경 허가 <small>රැදී සිටීමේ කාලය වෙනස් කිරීමට ඉල්ලීම</small>	<input type="checkbox"/>
⑤ 체류자격 부여 <small>රැදී සිටින සුදුසුකම් ඉල්ලීම</small>	<input type="checkbox"/>



신청기간 <small>අයදුම් කරන කාලය</small>	2015년 3월 21일 2015.3.21
--	---------------------------

공용란 <small>කාර්යාලීය ප්‍රයෝජනය සඳහා</small>									
기본사항 <small>මූලික කරුණු</small>	최초 입국일 <small>රටට ඇතුළත් වියහැකි පළමු දිනය</small>	2012. 4. 1	체류 자격 <small>රැදී සිටීමේ සුදුසුකම</small>	E-9 비전문 취업 <small>E-9 වෘත්තීය නොවන රැකියාව</small>	체류 기간 <small>රැදී සිටීමේ කාලය</small>	2013. 4. 1 - 2015. 3. 27 2013. 4. 1- 2015. 3. 27			
접수사항 <small>අයදුම් කිරීම</small>	접수 일자 <small>ලැබුණු දිනය</small>	2015. 3. 21	접수 번호 <small>ලියාපදිංචි අංකය</small>	201511010	비고 <small>වෙනත් තොරතුරු</small>				
허가사항 <small>අවසරය</small>	허가 일자 <small>අවසර ලබාදුන් දිනය</small>	2015. 3. 22	허가 번호 <small>අවසර ලබාදුන් අංකය</small>	310125226	체류 자격 <small>රැදී සිටීමේ සුදුසුකම</small>	E-9	체류 기간 <small>රැදී සිටීමේ කාලය</small>	1년 10개월 <small>වසරයි මාස දහයයි</small>	
결제 <small>ගෙවීම්</small>	담당 <small>විෂය භාර පුද්ගලයා</small>	계장 <small>පහසුකම් සපයන්නා</small>	과장 <small>කොටස භාර පුද්ගලයා</small>	국장 <small>අධ්‍යක්ෂක</small>	소장 <small>අධ්‍යක්ෂක</small>				
					가 · 부				

1. 위 신청서에 대한 설명으로 맞지 않는 것을 고르세요.

ඉහත අයදුම්පත හා නොගැලපෙන යෙදුම් තෝරන්න.

- ① 투안 씨는 체류 기간을 연장하려고 합니다.
- ② 투안 씨는 비전문 취업 비자를 받았습니다.
- ③ 투안 씨는 2015년 4월에 고향에 돌아가야 합니다.
- ④ 투안 씨는 2012년 4월에 한국에 처음 들어왔습니다.

정답 1. ③



체류 기간 연장 신청

රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට ඉල්ලීම

체류 기간 연장 허가 절차도 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අවසර ලබාදීමේ ක්‍රියා පටිපාටිය



අයදුම් කරන්නා		අයදුම් කලයුතු කාලය රැඳී සිටීමේ කාලය අවසන්වන දිනට පෙර
රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අයදුම් කළහැකි ස්ථාන ආගමන විගමන දෙපාර්තමේන්තුව නැත්නම් ශාඛා කාර්යාලය		ඇමිණිය යුතු ලිපි ලේඛන - රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමේ අයදුම්පත - විදේශ ගමන් බලපත්‍රය - විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අවසර පත්‍රය - රැඳී සිටීමේ සුදුසුකම අනුව ඇමිණිය යුතු ලිපි ලේඛන - ගාස්තුව
පරීක්ෂණය		
අවසරය	අවසර ලබා නොදීම	
- විදේශ ගමන් බලපත්‍රයේ රැකියා ස්ථානය මාරු කිරීමට අනිරේක අවසර ලබාදීම - විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අවසර පත්‍රයේ අවසර ලබාදීම	අවසර ලබා නොදීමට හේතුව දැනුම්දීම	

체류 기간 연장 허가 신청 기간 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අයදුම් කල යුතු කාලය

현재의 체류 기간이 만료하기 전 2개월부터 만료 당일까지 신청하여야 합니다. 체류 기간 만료일이 지난 후 체류 기간 연장 허가를 신청하면 범칙금이 부과됩니다.

දැනට ලබාදී තිබෙන කාලසීමාව අවසන්වීමට මාස දෙකකට පෙර සිට කාලය අවසන් වන දිනය අතරතුර අයදුම්කළ යුතුය. කාලය අවසන් වූ පසු දීර්ඝ කිරීමට අයදුම් කරන්නේ නම් එයට දඩ මුදල් ගෙවීමට සිදුවේ.

체류 기간 연장 허가 신청 방법 රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අයදුම් කරන ආකාරය

본인 또는 대리인이 주소지 관할 출입국 사무소에 필요한 서류를 준비하셔서 신청하시면 됩니다. 단, 신청 당일 본인이 국내에 체류하고 있는 경우 신청이 가능합니다.

තමන් විසින් නැත්නම් තමන්ව නියෝජනය කරන කෙනෙකු විසින් එම ප්‍රදේශයට අදාළ ආගමන විගමන කාර්යාලයට ගොස් අවශ්‍ය ලියකිවිලි පිලියෙල කර අයදුම් කලයුතුය. තවද අයදුම් කරන දින අයදුම් කරන්නා රටතුල රැඳී සිටිය යුතු වෙතවා.



㉿ 듣기 대본 ග්‍රවණ පිටපත

1. **여:** 여기 체류 기간 연장 허가 신청서하고 여권, 외국인 등록증입니다.
මේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමේ අයදුම්පත හා විදේශ ගමන් බලපත්‍රය , විදේශිකයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම් පත වේ.
- 남:** (서류 넘기는 소리, 잠시 후) 네, 접수되었습니다. 심사 후에 연락드리겠습니다.
(ලිපි ලේඛන බාරදෙන ගබඳය ටිකකට පසු) ඔව්, ලිපි ලේඛන බාරගන්නා . ටිකකින් කථාකරන්නම්.
2. **남:** 외국인 근로자의 경우 국내에 머무를 수 있는 기간이 3년에서 최대 5년입니다.
විදේශීය සේවකයෙකුට නම් රට තුළ රැඳී සිටිය හැකි උපරිම කාලසීමාව අවුරුදු 3 සිට 5 දක්වා වේ.
3. **여:** 체류 기간이 만료하는 등 체류 자격이 없이 머무르고 있는 상태를 이야기합니다.
රැඳී සිටීමේ කාලය අවසන්වීම හා රැඳී සිටීමට අවසර නොමැතිව රැඳී සිටීම පිළිබඳව කතාකරයි.
- 4-5. **남:** 체류 기간을 연장하고 싶은데요. රැඳී සිටීමේ කාලය දීර්ඝ කරගන්න ඕනේ
여: 출입국 관리소에서 신고를 해서 허가를 받아야 해요. 취업 기간 연장 신청서를 접수하고 심사를 받으세요. 체류 연장 허가를 안 받고 일하면 불법 체류가 돼서 강제 출국을 당하게 돼요.
ආගමන විගමන කාර්යාලයට පැමිණිලි කර අවසර ලබාගත යුතුය. රැකියා කාලය දීර්ඝ කිරීමට අයදුම්කර තීරණයක් ලබාගන්න. රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අවසර නොලබා වැඩ කරනවා නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර බලෙන් රටින් පිටුවහල් කිරීමට හැකිය.

정답 1. ㉸ 2. ㉸ 3. ㉸ 4. ㉸ 5. ㉸

확장 연습 තවදුරටත් වන අභ්‍යාස

L-58

1. 대화를 듣고 질문에 알맞은 것을 고르십시오.
සංවාදයට හොඳින් සවන්දී ප්‍රශ්නවලට ගැලපෙන පිළිතුරු තෝරන්න.
- 여자가 남자를 찾아온 이유는 무엇입니까?** පිරිමියා ගැහැණු පුද්ගලයා සොයා ආ හේතුව කුමක්ද?
- | | |
|---------------|-----------------|
| ① 체류 기간을 몰라서 | ② 여권을 발급받으려고 |
| ③ 한국에 더 체류하려고 | ④ 외국인 등록증이 필요해서 |

㉿ 확장 연습 듣기 대본 තවදුරටත් වන අභ්‍යාස ග්‍රවණ පිටපත

1. **여:** 안녕하세요? 체류 기간을 연장하려고 왔는데요.
ආයුබෝවන් රැඳී සිටින කාලය දිගු කර ගැනීම සඳහායි පැමිණියේ
- 남:** 체류 기간 연장 신청서하고 여권, 외국인 등록증 가지고 오셨어요?
රැඳී සිටින කාලය දිගු කර ගැනීමට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන පැමිණියාද?
- 여:** 여기 있어요. මේ තියෙනවා.
- 남:** 네, 접수했습니다. 심사가 끝나면 연락드리겠습니다.
ඔව්, සියල්ල වාර්තා කරගන්නා. පරීක්ෂා කර බලා ඇමතුමක් ලබා දෙන්නම්.

정답 1. ㉸

학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

□ අධ්‍යයන අරමුණු

□ වචන භාවිතය සඳහා උපදෙස්

□ සංස්කෘතික තොරතුරු

කාර්මික ආරක්ෂණ සලකුණු හඳුනා ගන්න, නිෂ්පාදනයට සම්බන්ධ ආරක්ෂණ උපදෙස් හඳුනා ගන්න.

කාර්මික ආරක්ෂණ සලකුණු ලෙස නිෂ්පාදනයට සම්බන්ධ ආරක්ෂණ උපදෙස්

වෘතීය නිසාවෙන් ඇතිවන රෝගාබාධ



어휘 1 වචන මාලාව 1

산업 안전 표지 කාර්මික ආරක්ෂණ සලකුණු



පහත දැක්වෙන්නේ කාර්මාන්තශාලා ආරක්ෂණ සලකුණු සම්බන්ධ විවිධ යෙදුම් වේ. කුමන යෙදුම් තිබේදැයි ඉගෙන ගනිමුද?



출입금지
ඇතුළුවීම තහනම්



보행금지
ඇවිදීම තහනම්



금연
දුම්බීම තහනම්



화기금지
ගිනි ඇවිලවීම තහනම්



인화성 물질 경고
ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



산화성 물질 경고
මක්කාරක ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



폭발성 물질 경고
පුපුරණ ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



급성독 물질 경고
විෂ ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



방사성 물질 경고
විකිරණ ශීලි ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



고압 전기 경고
අධි*වෝල්ටීයතා විදුලි අනතුරු ඇඟවීම



매달린 물체 경고
එල්ලෙන ද්‍රව්‍ය අනතුරු ඇඟවීම



낙하물 경고
ද්‍රව්‍ය වැටීමෙන් අනතුරු ඇඟවීම



고온 경고
අධික උෂ්ණත්වය අනතුරු ඇඟවීම



저온 경고
අඩු උෂ්ණත්වය අනතුරු ඇඟවීම



몸균형 상실 경고
ගර්චයේ සමබරතාවය නැතිවීම පිළිබඳ අනතුරු ඇඟවීම



위험 장소 경고
අනතුරුදායක ස්ථානය අනතුරු ඇඟවීම



어휘 2

වචන මාලාව 2

제조업 관련 안전 수칙

නිෂ්පාදන සුරක්ෂිතභාවය පිළිබඳ උපදෙස්



පහත දැක්වෙන්නේ නිෂ්පාදන ආරක්ෂණ සලකුණු සම්බන්ධ විවිධ යෙදුම් වේ. කුමන යෙදුම් තිබේදැයි සොයා බලමුද?

끼임 재해

අතර සිරවීම නිසා සිදුවන අනතුරු


(1) 직선운동 중인 설비, 기계 사이에 끼임

කෙලින් වලනය වන උපකරණ අතර සිරවීම




(2) 회전부와 고정물체 사이에 끼임

කරකැවෙන හෝ එකිනෙකට සවිවන උපකරණ අතර සිරවීම




(3) 두 회전체의 물림점에 끼임

කරකැවෙන රෝද දෙකක් අතර සිරවීම




(4) 회전체 및 돌기부에 감김

කරකැවෙන කොටස් හා තෙරා තිබෙන කොටස්වල එතීම



(5) 인력 운반, 취급 중인 물체에 끼임

මිනිසුන් විසින් ඔසවාගෙන යන දේවල් ඉබේ හැසිරවන දේවල් අතර සිරවීම



넘어짐 재해 ඇදවැටීම මගින් සිදුවන අනතුරු

(1) 계단, 사다리에서 넘어짐 පඩිපෙළින් ඉනිමගෙන් ඇද වැටීම



(2) 바닥에서 미끄러짐, 바닥의 돌출물 등에 걸려 넘어짐

ලිස්සා බිම වැටීම පොළව මත (නෙරා) ඇති දේවල් වල ගැටී බිම වැටීම



(3) 운송수단, 설비에서 넘어짐 ප්‍රවාහනයෙන් (වාහනයෙන්) උපකරණ වලින් බිමට වැටීම



(4) 물체의 넘어짐 අමුද්‍රව්‍ය බිමට වැටීම (අමුද්‍රව්‍ය ගවීරය මතට වැටීම)



부딪힘 재해 ගැටීමෙන් සිදුවන අනතුරු

(1) **사람에 의한 부딪힘**

මිනිසුන් එකිනෙක ගැටීම



(2) **고속 회전체 등에 부딪힘**

වේගයෙන් කරකැවෙන කොටස් වල ගැටීම




(3) **바닥에서 구르는 물체에 부딪힘**

බිම රෝල් වියහැකි දේවල්වල ගැටීම



(4) **흔들리는 물체에 부딪힘**

සෙලවෙන දේවල්වල ගැටීම



(5) **취급사용 물체에 부딪힘**

භාවිතාකරන හෝ හසුරුවන දේවල් වල ගැටීම



(6) **차량 등과의 부딪힘**

වාහන යනාදියේ ගැටීම



맞음 재해 විසිවී ඇඟට වැදීම මගින් සිදුවන අනතුරු

(1) 중량물 운반 시 맞음 බර දේවල් ඔසවා ප්‍රවාහනයේදී ඇඟට වැටීම



(2) 연삭기, 선반, 원심기 가공물에 맞음

ග්‍රයින්ඩරයේ ලියවන පට්ටලයේ කරකැවෙන කොටස විසිවී ඇඟට වැදීම



(3) 내압을 받는 용기부품에 맞음

අධික අභ්‍යන්තර පීඩනයක් සහිත බහාලුමක කොටසක් විසිවී ඇඟට වැදීම



(4) 보관된 부품에 맞음

(ගබඩාවේ) ගබඩා කරති කොටසක් ඇඟට වැටීම



기타 재해 වෙනත් අනතුරු

(1) **고온, 고압 물이 비산**
 අධික උෂ්ණත්වයක් සහිත අධික පීඩනයක් සහිත ජලය විසිවීම



(2) **교류아크용접 작업 중 감전**
 වෙල්ඩින් වැඩ කරන අතරතුරදී විදුලි සැර වැදීම



(3) **지붕수리 중 떨어짐**
 වහලය අලුත්වැඩියා කරන අතරතුරදී වහලයෙන් බිමට වැටීම



(4) **저장탱크 주유 중 화재**
 ඉන්ධන වැංකියට ඉන්ධන පුරවනවිට ගිනි ඇවිලීම



(5) **에어조끼에 화상**
 වායු ජැකට්ටුව පිළිස්සීම



(6) **연료통 절단 중 폭발**
 ඉන්ධන සෙලය කපනවිට පුපුරා යාම



<http://www.slideshare.net/iglassbox/safety-education-for-migrant-workers-in-koreaeng> 참고함.



직업병

වෘත්තීය (නිසාවෙන් ඇතිවන රෝගාබාධ)

직업병이란? (වෘත්තීය (නිසාවෙන් ඇතිවන රෝගාබාධ යනු)?)

직업성 질환은 근로자의 질병이 "직업에 의하여 발생한 것"을 말합니다. 직업성 질환은 작업에서 노출되는 유해 인자에 의해 발생하는 전형적인 직업병과 비직업적 요인에 의해서도 발생되지만 직업적 요인에 의해 악화되는 작업 관련성 질환으로 구분됩니다.

වෘත්තීයමය රෝගාබාධ යනු කම්කරුවෙකුගේ රෝගමය තත්වය වෘත්තීයමය හේතුවක් නිසාවෙන් හටගන්නා ලද්දක් ලෙස අර්ථ දැක්වේ. වෘත්තීයමය රෝගාබාධ රැකියා ස්ථානයේදී හානිකර දේවල්වලට නිරාවරනය වීම නිසාවෙන් වියේෂ වෘත්තීය රෝගාබාධ ඇතිවන අතර වෘත්තීයමය නොවන හේතු නිසා ඇති වී තිබෙන රෝගාබාධයක් වුවත් වෘත්තීය නිසාවෙන් උග්‍ර වූ රෝගාබාධයක් ලෙස වර්ග කළ හැකිය.



소음성 난청 (සෞම්‍ය ශබ්දයට හානිවන අසවීම)

소음에 계속 노출되는 경우 영구적으로 청력이 손실되는 소음성 난청이 발생할 수도 있습니다. 또한 이명, 스트레스 증가, 면역체계 변화 등이 발생하여 작업 능률이 저하되거나 작업 중 부주의에 의한 사고를 유발할 수도 있습니다.

අධෂ්ඨව ශබ්දයට නිරාවරණය වීම නිසා කන ඇසීම දුර්වල වියහැකි අතර ඇහුම්විට සම්පූර්ණයෙන්ම කන නොඇසී යාමටද පුළුවන. ඊට අමතරව කන් කුරුකුරුවාව, ආතතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් යනාදිය ඇතිවිය හැකි අතර වැඩ කිරීමේදී කාර්යක්ෂමතාව අඩුවීම හෝ නොසැලකිල්ල නිසා හදිසි අනතුරුද ඇතිවිය හැක.



방사선에 의한 건강 장애 (විකිරණ නිසා සිදුවන සෞඛ්‍යය උවදුරු)

방사선에는 발생 에너지가 물체를 이온화시킬 수 있는 전리 방사선과 에너지 수준은 낮으나 지속적이며 반복적인 노출에 의해 건강상 나쁜 영향을 발생할 수 있는 비전리 방사선이 있습니다. 전리 방사선 노출에 의한 장애로는 백혈병, 갑상선암, 유방암, 폐암, 뼈암, 피부암 등이 있습니다.

විකිරණ බෂ්ඨය තුළ අයනීකරණ නොවන විකිරණ හා අයනීකරණය වන විකිරණ තිබේ. අයනීකරණය නොවන විකිරණ මගින් උත්පාදනය කරන ලද ශක්තිය මගින් යම් වස්තුවක් අයනීකරණය කළ හැකි අතර අයනීකරණ වන විකිරණ වල ශක්ති මට්ටම් අඩු වුවද නිරන්තර හා නැවත නැවත නිරාවරණය වීම හේතුවෙන් අහිතකර සෞඛ්‍යය තත්වයන් ඇති විය හැක. අයනීකාරක වන විකිරණවලට නිරාවරණය වීමෙන් ඇති වන රෝගාබාධ ලෙස ලියුනේම්යාව, තයිරොයිඩ් පිළිකා, පියයුරු පිළිකා, පෙනහළු පිළිකා, අස්ථි පිළිකා සහ සමේ පිළිකා දැක්විය හැකිය.



학습 안내

අධ්‍යයනය සඳහා වන මාර්ගෝපදේශය

- අධ්‍යයන අරමුණු
- වචන භාවිතය සඳහා උපදෙස්
- සංස්කෘතික තොරතුරු

ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට සම්බන්ධ ආරක්ෂක උපදෙස් හඳුනාගන්න

ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට සම්බන්ධ ආරක්ෂක උපදෙස්

වෘතිය නිසාවෙන් ඇතිවන රෝගාබාධ වැළැක්වීම



어휘 1 වචන මාලාව 1

건축업 관련 안전 수칙



ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට සම්බන්ධ කුමන ආරක්ෂක උපදෙස් තිබේදැයි සොයා බලමු. එසේනම් අවිච්චි වලින් කරන වැඩ, දොඹකර වලින් කරන වැඩ, යකඩ වැඩ, කොන්ක්‍රීට් වැඩ, වානේ වැඩ, ගල් ඇල්ලීම හා කපරාරු වැඩ, තීන්ත ආලේප කිරීම යනාදිය කරන විට පිළිපැදිය යුතු ආරක්ෂක උපදෙස් පිළිබඳව සොයා බලමු.

거푸집 작업

근로자는 안전대를 올바르게 착용하고 있는가?
සේවකයා ආරක්ෂක පටිය නිවැරදි ලෙස පැළඳ සිටීද?

안전대 부착 설비 설치 상태는 양호한가?
ආරක්ෂක පටිය සවිකර තිබෙන ආකාරය ආරක්ෂිතද?

근로자간 의견 교환은 충분히 이루어지고 있는가?
සේවකයන් අතර අදහස් හුවමාරුව ප්‍රමාණවත් පමණින් සිදුවෙමින් පවතිනවාද?

자재 운반(받아치기) 작업시 추락 방지 조치는 적정한가?
භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී (ලබා ගැනීමේදී) වැටීම් වැළැක්වීමට ගෙන තිබෙන පියවර ප්‍රමාණවත්ද?


확인조립도에 따라 조립되고 있는가?
අනුමත එකලස් කිරීමේ සැලසුමට (කැටලොග් එකට) අනුව එකලස් කරමින් සිටීද?

거푸집 동바리에 대한 구조 검토 및 조립도는 작성되었는가?
ආකෘතිය පිළිබඳව ව්‍යුහගමය සමීක්ෂණය හා එකලස් කිරීමේ සැලසුම සටහන් කරගත්තාද?

거푸집 동바리 붕괴 위험은 없는가?
ආකෘතිය බිඳ වැටීමේ අවදානමක් තිබේද?

상하부동시에 작업이 진행되고 있는지는 않은가?
ඉහළ සහ පහළ වැඩ එකට සිදුවෙනවා නොවේද?

거푸집 동바리 설치·해체 순서는 준수되고 있는가?
ආකෘතිය සවිකිරීමේ ගැලපීමේ අනුපිළිවෙල නිවැරදිව අනුගමනය කරමින් සිටීද?





갯폼 작업 දොඹකර වලින් කරන වැඩ

양중기의 인양 능력 대비 갯폼의 중량에 대한 안전성은 사전에 검토되어 있는가?

දොඹකරයට එසවිය හැකි බරට සාපේක්ෂව ආරක්ෂා සහිත බර ප්‍රමාණයක් එසවීමට සැලසුම්කර තිබේදැයි කලින් පරීක්ෂකර බැලුවේද?

갯폼에 대한 구조적인 안정성은 확보되어 있는가?


දොඹකරයේ ආකෘතිය (සවිකර ඇති ආකාරය) ආරක්ෂා සහිතද?

갯폼 등 외력에 대하여 충분히 안전한가?

කඳ සුළඟක් වැනි හානි බලවේගයකින් ප්‍රමාණවත් ලෙස ආරක්ෂිතද?

작업 방법 및 작업 순서는 준수하고 있는가?

ආකෘතිය සවිකිරීමේ ගැලවීමේ අනුපිළිවෙල නිවැරදිව අනුගමනය කරමින් සිටීද?



갯폼 내외부 진·출입 통로는 확보되어 있는가?

දොඹකරයට ඇතුළුවන හා පිටවන දොරටු ආරක්ෂිතද?

신호수는 배치되어 있는가?

සංඥා සවිකර තිබේද?

양중기에 고정시킨 상태에서 설치·해체 작업이 이루어지고 있는가?

ස්ථාවරව තිබෙන අවස්ථාවේදී සවිකිරීම, ගැලවීම සිදුකරමින් සිටිනවාද? 368

갯폼 안전 조치

- 단부 안전난간 설치
- 수직 보호망 설치
- 진·출입 통로 확보
- 갯폼간 연결 통로 및 수직 사다리 설치

දොඹකරය ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම

- අවසන් ආරක්ෂක වැට සවිකිරීම
- සිරස් ආරක්ෂණ දැල් සවිකිරීම
- ආරක්ෂිත ඇතුළු වන හා පිටවන ස්ථාන
- දොඹකර අතර සම්බන්ධ වන ස්ථාන පිහිටුවීම හා සිරස් ඉඹිමග ස්ථාපනය කිරීම

철근 작업 (ஏயாக்கிய) இயக்கிமன் கிரீமே வழி

근로자는 개인보호구를 바르게 착용하고 있는가?

සේවකයන් තමන්ගේ ආරක්ෂිත උපකරණ නිවැරදිව භාවිතා කරනවාද?

작업 발판은 안전한 구조로 견고하게 설치되어 있는가?

- 안전 난간 설치
- 작업 발판 설치
- 발끝막이판 설치 철근의 전도 방지 위험은 없는가?

වැඩකරන පලංචිය ආරක්ෂිතව සවිකර තිබේද?

- ආරක්ෂිත වැටවල් ස්ථාපනය කිරීම
- වැඩකරන පලංචි සවිකිරීම
- පාදය තබන කොටසින් අනතුරක්වීමේ අවදානමක් නැද්ද?
- වැඩපොළ අවට සකස්කර ඇති ආකාරය සතුටුදායකද?

작업장 주변의 정리정돈 상태는 양호한가?

වැඩපොළ අවට සකස්කර ඇති ආකාරය සතුටුදායකද?

철근의 넘어짐 방지 위험은 없는가?

වානේ බාර් බිමට වැටීමේ අවදානමක් නොතිබේද?

철근에 찢릴 위험은 없는가?

යකඩ බාර් එකේ ඇතිමේ අවදානමක් නැද්ද?

작업 발판 없이 철근에 매달려 작업을 하고 있지는 않는가?

වැඩ පලංචියක් නොමැතිව වානේ බාර් එකේ එල්ලී වැඩකරනවා නොවේද?

철근 조립 작업 장소까지 철근 운반 방법은 안전한가?


වානේ වැඩකරන ස්ථානයට වානේ බාර් ප්‍රවාහනය කිරීම ආරක්ෂා සහිතද?

철근 가공 작업 중 철근 절단기 또는 절곡기와 관련하여 재해 위험은 없는가?

වානේ වැඩ කිරීමේදී වානේ කැපීමේදී හෝ වානේ වීදීමේදී අනතුරු ඇතිවීමේ අවදානමක් තිබේද?

작업 발판은 밀실하게 설치되어 있는가?

වැඩ පලංචිය ආරක්ෂිතව සවිකර තිබේද?



콘크리트 කොන්ක්‍රීට්

කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී
කොන්ක්‍රීට් රැහෙනයක නළ මාරුව
ආරක්ෂිතද?

කොන්ක්‍රීට් රැහෙනයක නළ මාරුව
ආරක්ෂිතද?

ගොඩනැගිලියේ පිටත වාත සමඟ
සම්බන්ධ වීමේ අවදානමක් තිබේද?

අධි වෝල්ටීය විදුලි වාත සමඟ
සම්බන්ධ වීමේ අවදානමක් තිබේද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

කොන්ක්‍රීට් දමන අතරතුරදී මිශ්‍රණයේ
අන්තර්ගත දේවල් නම් නොවේද?

කොන්ක්‍රීට් දමන අතරතුරදී මිශ්‍රණයේ
අන්තර්ගත දේවල් නම් නොවේද?

සේවකයන් පොදුගලික ආරක්ෂණ
උපකරණ නිවැරදිව භාවිතා කරනවාද?

සේවකයන් පොදුගලික ආරක්ෂණ
උපකරණ නිවැරදිව භාවිතා කරනවාද?

සංඥා කිරීමට කිසිවක් සිටීද?

සංඥා කිරීමට කිසිවක් සිටීද?

කොන්ක්‍රීට් පොම්ප කාර් එක පෙරළීමේ
අවදානමක් තිබේද?

කොන්ක්‍රීට් පොම්ප කාර් එක පෙරළීමේ
අවදානමක් තිබේද?

කොන්ක්‍රීට් පොම්ප කාර් එක පෙරළීමේ
අවදානමක් තිබේද?

කොන්ක්‍රීට් පොම්ප කාර් එක පෙරළීමේ
අවදානමක් තිබේද?

කොන්ක්‍රීට් පොම්ප කාර් එක පෙරළීමේ
අවදානමක් තිබේද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?

විදුලි-බලාගාර, බිම්, ස්ලැබ් යන අනුපිළිවෙලට
සකස්කර තිබේද? කොන්ක්‍රීට් දැමීමට
විමර්ශනයක් තිබේදැයි පරීක්ෂාකරමින් සිටීද?



철골 작업 바른 우리

철골 부재의 인양 와이어로프 상태는 양호한가?

야간이나 비가 올 때 안전을 위해 점검하는지?


중량물의 중량이 인양 장비의 인양 능력 범위 내에 있는가?

중량물의 무게를 정확히 측정하고 인양 능력 범위 내에 있는지 확인하는지?

- 안전율 5 이상
 (중량물 무게 ÷ 인양 능력) ≥ 5

근로자는 안전대를 착용하고 부착 설비에 부착하고 있는가?

안전대 착용을 위한 교육과 훈련을 받았는지?



인양된 철골 부재 가조립 후에 인양 로프를 해제하고 있는가?

인양된 부재를 안전하게 내려 놓은 후 인양 로프를 해제하는지?

근로자의 이동 통로는 확보되어 있는가?

작업 중 이동 통로를 확보하고 있는지 확인하는지?

근로자의 떨어짐 방지 조치는 적정한가?

안전대 착용 등 떨어짐 방지 조치를 적절히 하고 있는지?

낙하물 발생 위험은 없는가?

작업 중 낙하물 발생 위험을 최소화하고 있는지?

승강 설비는 설치되어 있는가?

승강 설비를 안전하게 사용하고 있는지?

작업장 하부에 다른 작업이 진행되고 있는가?

작업장 하부에 다른 작업이 진행되고 있는지 확인하는지?

철골 작업장 하부에 높이 10m 이내마다 추락 방지망이 설치되어 있는가?

작업장 하부에 높이 10m 이내마다 추락 방지망을 설치하고 있는지?

조정 및 미장(건출) 작업 일일 작업량이나 작업시간 준수

조적 벽체 무너짐 방지를 위해
일일 작업량을 준수하고 있는가?
- 1.2~1.5m/일
 미장벽체 무너짐을 방지하기 위해
일일 작업량을 준수하고 있는가?
- 1.2 - 1.5m / 일

조적중인 블록이나 벽체의
무너짐 위험은 없는가?
 일일 작업량을 준수하고 있는가?
 일일 작업량을 준수하고 있는가?
 일일 작업량을 준수하고 있는가?

피부 손상을 방지하기 위한
장갑을 착용하고 있는가?
 작업장 주변에 안전난간이 설치되어 있는가?
 작업장 주변에 안전난간이 설치되어 있는가?
 작업장 주변에 안전난간이 설치되어 있는가?

벽돌 또는 블록의 운반 경로
및 방법상에 문제는 없는가?
 벽돌 또는 블록의 운반 경로
및 방법상에 문제는 없는가?
 벽돌 또는 블록의 운반 경로
및 방법상에 문제는 없는가?

작업 발판은 작업 장소 및
작업 방법에 적절하게 설치
되어 있는가?
 작업 발판은 작업 장소 및
작업 방법에 적절하게 설치
되어 있는가?
 작업 발판은 작업 장소 및
작업 방법에 적절하게 설치
되어 있는가?

안전대 착용 등 작업장 주변
정리정돈 및 인접개구부에 대한
방호조치 상태는 양호한가?
 안전대 착용 등 작업장 주변
정리정돈 및 인접개구부에 대한
방호조치 상태는 양호한가?
 안전대 착용 등 작업장 주변
정리정돈 및 인접개구부에 대한
방호조치 상태는 양호한가?

작업 발판 위에서 작업하는 근로자의
떨어짐 위험 방지 조치는 적절한가?
 - 안전 난간 설치
 - 안전대 착용 등
 작업 발판 위에서 작업하는 근로자의
떨어짐 위험 방지 조치는 적절한가?
 - 안전 난간 설치
 - 안전대 착용 등



도장 작업 비트하르르 바르

달기로프가 풀리거나 파손될 위험은 없는가?
 달기로프의 무게와 길이, 그리고 작업자의 움직임에 따라 파손될 수 있는 위험이 있는가?

근로자의 떨어짐 방지 조치는 적절한가?
 - 구명줄 설치
 - 안전대 착용
 - 작업장 주변에 안전망 설치
 - 작업장 바닥에 안전 매트 설치
 - 작업장 바닥에 안전 울 설치

신호수 또는 감시원은 배치되어 있는가?
 작업장 주변에 신호수 또는 감시원을 배치하여 작업자의 안전을 관리하고 있는가?

작업 도구 및 재료에 의한 맞음 위험은 없는가?
 작업 도구나 재료의 무게와 사용 방법에 따라 맞음 위험이 있는가?

작업 근로자는 안전대를 올바르게 구명줄에 착용하고 있는가?
 안전대를 올바르게 구명줄에 착용하고 있는가?

위험구역내 외부 근로자의 통제는 적절히 이루어지고 있는가?
 작업장 주변에 위험구역 설정을 하고 외부 근로자의 출입을 통제하고 있는가?

도장재료의 비산대비 하부의 안전 조치는 적절한가?
 도장재료의 비산에 대비하여 하부의 안전 조치를 하고 있는가?

달기로프의 길이는 지면까지 달을 만큼 충분한가?
 달기로프의 길이가 작업자의 높이와 작업장까지 충분한가?





직업병 예방

වෘත්තීය රෝග නිවාරණය



화학물질을 취급하는 경우 불침투성 고무장갑이나 보호의 등 개인용 보호구를 착용하고, 직접 손으로 만지거나 피부에 닿지 않도록 주의합니다.

රසායනික ද්‍රව්‍ය හසුරුවන විට විනිවිද යා නොහැකි රබර් අත්වැසුම් හෝ පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳ ගැනීම අතින් කිසිවක් නොඇල්ලීම හෝ සමේ නොගැවීමට වගබලා ගත යුතුය.

공기중으로 발생하는 화학 물질의 양을 최소화하도록 환기 장치를 설치하고, 가동한 상태에서 작업합니다.

ව්‍යායාම මුසුවන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩුකර ගැනීමට වැකියුම් යන්ත්‍රයක් ස්ථාපනය කර එය ක්‍රියාත්මක වන අතරතුර වැඩ කරන්න.

화학물질의 유해, 위험성과 취급상의 주의사항에 대한 교육을 받은 후 작업을 실시합니다.

රසායනික ද්‍රව්‍ය වලින් සිදුවන අනතුරු, අනතුරුදායක අවස්ථා සහ ඒවා වැළැක්වීමට කටයුතු කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලැබීමෙන් පසුව, අපි මෙම කරුණු වැඩ කරන විට පිළිපදීම.

취급하는 화학 물질에 적합한 호흡용 보호구를 착용하고 작업합니다.

රසායනික ද්‍රව්‍ය හසුරුවීම සිදුකරන විට ඊට සුදුසු ශ්වසන ආරක්ෂා උපකරණ පැළඳීම.

화학 물질 취급 작업장 내부에서 음료 또는 음식을 섭취하거나 흡연을 하여서는 안 됩니다.

රසායනික ද්‍රව්‍ය පිළියෙල කරන වැඩබිම තුළ කෑම බීම ගැනීම / දුම් පානය කිරීම නොගැලපේ.

작업장에 배치되기 전과 후에 건강진단을 받습니다.

වැඩබිම තුළට ඇතුළු වීමට පෙර හා පසුව වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන්න.

작업에 의한 질병으로 의심되는 증상이 생긴 경우 즉시 병원에 가거나 인근 이주 노동자 지원센터에 가서 상담합니다.

මබට රැකියා ස්ථානය නිසාවෙන් රෝගයක් ඇති බව ඔබ සැක සිතන්නේ නම් වහාම රෝහලට හෝ අසල්වැසි සංක්‍රමණික සේවක සහායක මධ්‍යස්ථානයට යන්න.

7

가구 제조	ගෘහ භාණ්ඩ නිෂ්පාදනය	218	건축업 관련 안전 수칙	ගොඩනැගිලි ඉදිකිරීම්	366
가불하다	අත්තිකාරම් ගෙවනවා(පොළී නොමැතිව ඉදිරි වැටුපෙන් කපා ගැනීමට කලින් ලබා දෙන මුදල)	314	कर्दा	එල්ලනවා	155
가수	අත්තිකාරම් ගෙවනවා(පොළී නොමැතිව ඉදිරි වැටුපෙන් කපා ගැනීමට කලින් ලබා දෙන මුදල)	71	격려하다	උත්කෘෂ්ට ලක්ෂ්ඨ	107
가스 누출 사고	ගෑස් පිටවීමෙන් සිදුවන අනතුරු	233	결근하다	දැනුම් දීමකින් නිවාඩු දමනවා	326
가스 용접기	ගෑස් වැල්වින් යන්ත්‍රය	146	결속행들	බන්ධිත් හැඩල්	149
가스가 새다	ගෑස් ලීක් වෙනවා	242	결혼기념일	විවාහ සංවත්සරය	59
가스에 중독되다	ගෑස් වලට අනුවෙනවා	230	결혼식	විවාහ උත්සවය	62
가해자	විත්තිකරු	134	경운기	අඟ වැක්වරය	191
같다	මපමවීමේ කරනවා	227	경제 발전	ආර්ථික සංවර්ධනය	74
갈등 해결 방법	ගැටුම් විසඳන ආකාරය	113	계단	පඩිපෙළ	95
갈퀴	රේක්කය / අත් රේක්කය	191	계약 기간	කොන්ත්‍රාත් කාලය	275
감자	අර්තාපල්	38	계약을 갱신하다	ගිවිසුම අලුත් කරනවා	335
감전 사고	විදුලි සර වැදීමෙන් වන අනතුරු	233	계약을 하다	ස්විඉකුඩු විෂයඉක ලක්ෂ්ඨ	278
감전되다	විදුලි සැර වදිනවා	242	계절 음식	ඉර්තුවලට අවේනික කමස්විඪ	38
강요하다	බලපෑම් කරනවා	134	고기	මස්	38
강제 출국을 당하다	බලෙන් පුටුවහල් කරනවා	350	고리	කොක්ක	206
개선하다	වැඩිදියුණු කරනවා	251	고시원	කොෂාවොන්	101
개인 사정	පෞද්ගලික හේතු	338	고압 전기 경고	අධි*වෝල්ටීයතා විදුලි අනතුරු ඇඟවීම	358
갱신을 거절하다	ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා	335	고온 경고	අධික උෂ්ණත්වය අනතුරු ඇඟවීම	358
갱신하다	අලුත් කරනවා	289	고용하다	රැකියාවක නිරත වෙනවා	278
갱폼 작업	ගැන්ග් ෆෝර්ම් වැඩ (දොඹකර වලින් කරන වැඩ)	367	고용허가제	සේවා නියුක්ති අවසරපත් ක්‍රමය	263
거두다 / 수확하다	ගොයම් කපනවා අස්වනු නෙලනවා	194	고향에 내려가다	ගමට යනවා	51
거래처	ගනුදෙනු ආයතනය	145	곡괭이	ගල්කටුව	191
거름을 주다	පොහොර යොදනවා	194	골고루 섭취하다	විවිධාකාර පෝෂණදායී ආහාර ගන්නවා	254
거부감	බය	131	골판지	රැලි සහිත කාර්කුබෝර්කු :කැරමට්ටු ජරාඉදිරා*	157
거푸집 작업	අච්චු වලින් කරන වැඩ	366	공구함	ආම්පන්න පෙට්ටිය	142
거푸집을 설치하다	රාමුව සකස් කරනවා	167	공기가 맑다	වාතය පිරිසිදුයි	26
건강 검진을 받다	සෞඛ්‍ය පරීක්ෂාවක් කරගන්නවා	254	공사장	ඉදිකරන ස්ථානය	167
건강을 챙기다	සෞඛ්‍යමත්ව සිටිනවා	254	공제하다	අඩු කිරීම	311
건강을 해치다	සෞඛ්‍යට හානි වනවා	254	과수원	පළතුරු වත්ත	191
건물을 짓다	ගොඩනැගිලි හදනවා	167	관리인	යම් දෙයක් භාරව කටයුතු කරන පුද්ගලයා	95
건배하다	වෝස්ට්	119	관리하다	කළමනාකරණය කරනවා	215
건설	ඉදිකිරීම	167	괘이	ප්‍රවාහන ක්‍රමය අපහසුයි	191
건설 현장	ඉදිකිරීම් හුමියේ බර උපකරණ	167	교통이 편리하다	ප්‍රවාහන ක්‍රමය පහසුයි	26
건설업	ගොඩනැගිලි	89	구덩이에 빠지다	වලකට වැටෙනවා	242
건조하다	වියළි වෙනවා	23	구멍을 뚫다	සිදුරක් සවි කරන්න	218
건초	පිදුරු	203	구부리다	නමනවා/ දිගහරිනවා	143
			구직등록필증	රැකියා ලියාපදිංචි කිරීමේ සහතිකය	347
			국민연금	ජාතික විශ්‍රාම වැටුප්	311
			군고구마	කහ බතල	35



굽다	පුච්චනවා	38	낙하 사고	වැටීමෙන් සිදුවන අනතුරු	233
귀덮개	ආරක්ෂිත කන් ආවරණය	239	낙하물 경고	ද්‍රව්‍ය වැටීමෙන් අනතුරු ඇඟවීම	358
귀마개	කන් ආවරණ ඇඹය	239	낙시 바늘	බිලි කොකු	206
규율이 엄격하다	දැඩි විනයගරුක බව	107	난방	උණුසුම්කාරකය	98
규칙을 준수하다	නීති වලට කීකරුවෙනවා	251	날씨	කාලගුණය	26
규칙을 지키다	නීති වලට කීකරුවෙනවා	95	남다	බැරැදි ගැටළුව	157
그라인더 (연삭기)	ඇඹරුම් ගල	149	납입하다	රක්ෂණ වාරික ගෙවනවා	300
그물	දැල	206	납품하다	බෙදාහරිනවා	170
근로계약이 만료되다	වැඩ ගිවිසුම කල් ඉකුත් වෙනවා	335	낮	දැකැත්ත	191
근로계약이 해지되다	වැඩ ගිවිසුම අවලංගු වෙනවා	335	내리다	පහත දමනවා / බානවා	155
근로조건	කොන්ත්‍රාත් කාලය	275	내리다	පහත දමනවා / බානවා	170
근무시간	වැඩ කලසුතු වෙලාව	275	내역서	වෛද්‍ය වාර්තාව	302
근무지	වැඩකරන තැන , සමාගමේ නම	278	냄새가 심하다	ගැස්	179
근무하다	වැඩ කරනවා	278	냉동 창고	ශීතකළ ගබඩාව	215
금연	දුම්බීම තහනම්	358	냉면	නෙත්මියෝන්	35
급성독 물질 경고	විෂ ද්‍රව්‍ය අනතුරු ඇඟවීම	358	냉방	සිසිලකය	98
급여 내역	වැටුප් විස්තරය	311	너트	උකුරුවිච්	143
급여 명세서	වැටුප් පහ (වැටුප් වාර්තාව)	311	넘어지다	ඇද වැටෙනවා	242
기계 작동	යන්ත්‍රය භාවිතා කරන ආකාරය	155	넘어짐 재해	ඇදවැටීම මගින් සිදුවන අනතුරු	360
기계 작업	උපකරණ වලින් කරන වැඩ	227	널다	ඔඋකප්පි	170
기계에 감기다	යන්ත්‍රයට අහුවෙනවා	242	넥타이를 매다	ටයි එක දමනවා	83
기본급	මූලික වැටුප	311	넥타이를 풀다	ටයිඑක ගලවනවා	83
기분 전환을 하다	හැඟීම් අලුත්කර ගන්නවා	254	논	කුඹුර	191
기온	උෂ්ණත්වය	23	농담	විහිළුව	131
기온이 낮다	උෂ්ණත්වය අඩුයි	23	농약 분무기	කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසිනය	191
기온이 내려가다	උෂ්ණත්වය අඩු වෙනවා	23	농약을 치다	කෘෂි රසායනික ද්‍රව්‍ය යොදනවා	194
기온이 높다	උෂ්ණත්වය වැඩියි	23	농업	ගොවිතැන	89
기온이 올라가다	උෂ්ණත්වය වැඩි වෙනවා	23	농장	උසයි	191
기타 재해	අපහසුයි	363	누르다	ඔබනවා	155
깎다	කපනවා	227	누전 사고	විදුලි පරිපභ නිසා සිදුවන අනතුරු	233
깎끔하다	පිළිවෙලයි	83	누출되다	ගැස් ලීක් වෙනවා	242
깨끗하다	පිරිසිදුයි	179	니퍼	අඩුව	143
꽃다	මිස්ට්‍රිඉස්දුන්ස්	155	C		
끓다	කපනවා/ නමනවා	143	단정하다	පිළිවෙලයි	83
끓이다	නම්බනවා	38	단추를 잠그다	බොත්තම් දමනවා	83
끼우다	ඇතුළු කරනවා	155	단추를 풀다	බොත්තම් ගලවනවා	83
끼임재해	අතර සිරවීම නිසා සිදුවන අනතුරු	359	단합 대회	තරඟයක්	122
L			달다	වහනවා	158
나르다	ඔසවාගෙන යනවා	170	닭	කුකුළා	203
나사못	මයේ ලකුණු	143	닭고기	කුකුළු මස්	38

담다	තබනවා	170	마스크	මුඛ ආවරණය	239
당근	කැරට්	38	만기가 되다	කල් ඉකුත් වෙනවා	299
닷	නැංගුරම	206	만료되다	වලංගු කාලය අවසන් වෙනවා	289
대패	යතු කැටය	149	말	අශ්වයා	203
더럽다	අපිරිසිදුයි	179	말다툼을 하다	බැන ගන්නවා	110
덕담을 듣다	සුභාෂිංගන අසනවා	47	망치	මිටිය	143
덕담을 하다	සුභාෂිංගන පිරිනමනවා	47	맞다	අනිනවා	110
덮개를 덮다	වහනවා	215	맞음	සාධක	362
도려내다	ල්විකේඩ්	227	매달린 물체 경고	එල්ලෙන ද්‍රව්‍ය අනතුරු ඇඟවීම	358
도르래	කප්පිය	206	먹이	සත්ව ආහාර	203
도색하다	සායම් ගානවා	218	면접을 보다	සම්මුඛ පරීක්ෂණයට යනවා	278
도장 작업	පින්තාරු වැඩ	372	면제되다	නිදහස් වෙනවා	338
도장하다	නීත්ත ගානවා	218	모종삽	ඇඟ සවල	191
돌	පළමු උපන් දිනය / පළමු උපන්දිනය	59	모종을 심다	පැළ සිටවනවා	194
돌리다	කරකවනවා	155	목장갑	රෙදි අත් ආවරණය	239
동료	සහයකයන්	107	목재	ලී/දැව	154
동영상	වීඩියෝ පටි	131	몸균형 상실 경고	ගර්භයේ සමබරතාවය නැතිවීම	358
동의서	අවසර ලබාදීමේ ලිපිය	338	අනතුරු ඇඟවීම		
돼지	උරා	203	못	ඇණය/ ඉස්කුරුල්ලු ඇණය	143
돼지고기	උරු මස්	38	못에 찢리다	නියපොතු ඇලෙනවා	230
두드리다	ගලවනවා	143	무급 휴일	පඩි රහිත නිවාඩු	323
드라마	රූපවාහිනි නාට්‍ය	71	무단결근하다	දැනුම් දීමකින් තොරව නිවාඩු දමනවා	326
드라이버	ඉස්කුරුල්ලු නියත	143	무시하다	ගණන් ගන්නේ නැහැ	86
들어오다	ගෙන්වනවා	145	무역	වෙළෙඳාම	74
등반 대회	නැගීම තරඟය	122	뭍다	ගටගසනවා	170
따다	ගසෙන් කඩනවා	194	문의하다	විමසීම් කරනවා	263
땅을 파다	පොළව භාරනවා	167	물류 창고	සැපයුම් ගබඩාව	215
때리다	ගහනවා	110	물뿌리개	පැළ වලට චතුරදමන බාල්දිය	191
떡국을 먹다	දොක්කුක් කනවා	47	물을 주다	චතුර දානවා	194
떨어지다	ඉහළ සිට ඇද වැටෙනවා	242	미끄러지다	ලිස්සනවා	242
푼다	භාරනවා	143	밀	තිරිඟු	193
뜨겁다	උණුසුම්	35	밀링 기계	ඇලි කැපීමේ යන්ත්‍රය	227
뜯쳐	දිගු අත් අඩුව	206	ㅂ		
ㄹ			바구니	කුඩ	182
롱노즈 플라이어	දිගු අත් අඩුව	149	바늘대	දැල් වියන ඉදිකටු	206
룸메이트	කාමර සගයා	95	바이스	දඩු අඩුව	149
ㅁ			박다	ගලවනවා	143
마늘	සුදු ලුණු	38	박다	ගලවනවා	143
마대	රෙදි බැග් / ගෝනි කවර	182	반말을 하다	පහත්කොට කතා කරනවා	86
			발급 받다	නිකුත් කරනවා	287



발급을 신청하다	නිකුත් කිරීමේ ලියාපදිංචිය (ගමන් බලපත්‍රය නිකුත් කර ලියාපදිංචි කරනවා)	287	보호구	ආරක්ෂිත උපකරණ	239
발이 깔리다	ඇත හිරවෙනවා	230	보호복	ආරක්ෂිත ඇඳුම	239
बाट	ලණු	206	복도	බැල්කනිය	95
방	කාමරය	95	복잡하다	ජනය පිරිලා / තදබදය	26
방사선 물질 경고	විකිරණ ශීලී ද්‍රව්‍ය අනතුරු ඇඟවීම	358	복장	ඇඳුම	83
발	පාත්තිය	191	볶다	බදිනවා	38
배려하다	ගරුකරනවා	86	볼트	බෝල්ට් එක/ මුරිච්චිය	143
배설물	සත්ව අපද්‍රව්‍ය	182	부담하다	වියදමක් දරනවා	275
백일	දින 100 පාවිය	59	부딪하다	එකිනෙකා ගැටෙනවා	242
밴딩기	නැවුම් යන්ත්‍රය / නැවුම් යන්ත්‍ර	146	부딪힘 재해	ගැටීමෙන් සිදුවන අනතුරු	361
버리다	විසිකරනවා	179	부자	බෝයාව	206
번호표를 뽑다	අංකයක් ලබාගන්නවා	290	부표	බෝයාව	206
벌금을 내다	දඩ ගහනවා	350	부하	කණිෂ්ඨයා	107
벌레를 잡다	කෘමීන් අල්ලනවා	194	분노	සත්ව අපද්‍රව්‍ය	182
법정 근로 시간	සම්මත වැඩ කරන කාලය/පැය ගණන	314	분노 탱크	සත්ව අපද්‍රව්‍ය වැංකිය	209
법정 휴일	නීතිමය නිවාඩු	323	분류하다	වෙන් කරනවා	170
벼	ඵ	193	분위기가 나쁘다	වැඩ කරන පරිසරය / වටපිටාව	107
벽돌	ගඩොල්	167	분위기가 좋다	වැඩ කරන පරිසරය / වටපිටාව හොඳයි	107
변경 가능 횟수	වෙනස්කලහැකි වර ගණන	347	불법 체류	නීති විරෝධී රැඳී සිටීම	350
별도로 지급하다	වෙන වෙනම ගෙවනවා	314	불이 나다	ගිණි ගන්නවා	242
병가	ලෙඩ නිවාඩු	326	불이익을 주다	වන්දි ගෙවනවා	134
병가 기간	ලෙඩ නිවාඩු කාල සීමාව	326	불쾌감	අපහසුතාවය	131
병가 사유	ලෙඩ නිවාඩු ඉල්ලීමට හේතුව	326	불쾌하다	අපහසුතාවයට පත් කරනවා	86
병원비	වෛද්‍ය ගාස්තු බිල්පත	302	불합격하다	අසමත් වෙනවා (සුදුසුකම් නොලබනවා)	266
병원	අසනීපය	338	붕괴 사고	කඩාවැටීමෙන් වන අනතුරු	233
보관하다	ආරක්ෂා කරනවා	215	붙이다	අලවනවා	147
보름달을 보다	පූර්ණ චන්ද්‍රයා බලනවා	51	비계	පලංචිය	167
보리	බාර්ලි	193	비닐 끈	ප්ලාස්ටික් කුල්	182
보상을 받다	හානි පූර්ණ වන්දි ලබාගන්නවා	299	비닐하우스	හරිතාගාර	191
보수하다	අලුත්වැඩියා කරනවා	251	비료를 뿌리다	පොහොර ඉසිනවා	194
보안경	ආරක්ෂිත ඇස් කණිනාඩි	239	비상 연락처	හදිසි අවස්ථාවක ඇමතිය හැකි අංකය	326
보안면	ආරක්ෂිත මුහුණු ආවරණය	239	비상구	හදිසි පිටවීමේ දොරටුව	233
보험금지	ඇවිදීම තහනම්	358	비상벨	අනතුරු ඇඟවීමේ බෙලෙක	233
보험금을 지급하다	රක්ෂණ වන්දි ගෙවනවා	302	비자	විසා	287
보험금을 청구하다	රක්ෂණ වන්දි ඉල්ලීම	302	빠지다	පොහොර ඉසිනවා	119
보험금을 타다	රක්ෂණ වන්දි ලබාගන්නවා	302	빨려 들어가다	කපල යනවා	301
보험금을 환급 받다	ගිය වියදම රක්ෂණ ආයතනයෙන් ආපසු ලබාදෙනවා	299	빠다	ගලවනවා	155
보험료를 내다	රක්ෂණ වාරික ගෙවනවා	299	人		
보험에 가입하다	රක්ෂණ හිමිකමක් ලබාගන්නවා	299	사건을 기록하다	සිද්ධිය වාර්තා කරනවා	133

사과하다	සමාව ගන්නවා	110	성묘하다	ආචාර කරනවා	51
사다리	ඉණිමග	182	성범죄	ලිංගික අතවරය	134
사료	සත්ව ආහාර	203	성적 농담	ලිංගිකත්වය පිලිබඳ විහිලුව	131
사료 배합기	සත්ව ආහාර මිශ්‍ර කරන උපකරණය	209	성적표	ප්‍රතිඵල සටහන	266
사망	මරණයට පත්වෙනවා	299	세금	බදු	311
사업자 등록증 사본	ආයතනයේ ලියාපදිංචි සහතිකයේ පිටපත	290	세배하다	අලුත් අවුරුදු ආචාර කරනවා	47
사업장 변경 사유	රැකියා ස්ථානය වෙනස්කිරීමට හේතු	335	세뱃돈을 받다	අලුත් අවුරුද්දට මුදල් ලබනවා	47
사업장 변경 신청서	වැඩකරන ස්ථානය වෙනස්කිරීමේ ඉල්ලුම්පත	335	세뱃돈을 주다	අලුත් අවුරුද්දට මුදල් දෙනවා	47
사업장 추가	අමතර වැඩකරන ස්ථාන	335	세탁실	රෙදි සෝදන කාමරය	95
사업주	අයිතිකරු ප්‍රධානීන් කමිකරුවන්	278	소	ගවයා	203
사용하다	භාවිතා කරනවා	155	소고기	ගව මස්	38
사이가 나쁘다	මිතුදම නරකය	107	소멸되다	අභාවයට යනවා	299
사이가 좋다	මිතුදම හොඳයි	107	소속	විස්තර	326
사인하다 / 서명하다	ආයතන ප්‍රධානියා වැඩකරන පුද්ගලයින් දිරිගන්වන්න.	278	소원을 빌다	ප්‍රාර්ථනා කරනවා	51
사증	විසා	287	소음성 난청	කන් ඇසීම දුර්වල වීම	364
사진 촬영을 하다	පින්තූර ගැනීම	62	소음이 심하다	ශබ්දය වැඩියි	179
사포	වැලිකඩදාසි	149	소자	කුඩා ප්‍රමාණය	169
사포질하다	වැලිකඩදාසි	218	소화기	ගිනිනිවන උපකරණය	233
산업 안전 표지	කාර්මික ආරක්ෂණ සලකුණු	358	손가락이 끼이다	ඇඟිලි හිරවෙනවා	230
산재 보험	කමිකරු හානිපූර්ණ රක්ෂණය	299	손가락이 데다	ඇඟිලි තුවලවෙනවා	230
산화성 물질 경고	ඔක්සිකාරක ද්‍රව්‍ය අනතුරු ඇඟවීම	358	손가락이 베이다	ඇඟිලි තැලෙනවා	230
살피다	පරීක්ෂා කරනවා	251	손가락이 잘리다	ඇඟිලි කැපෙනවා	230
삶다	තම්බනවා	38	손수레	අත් කරත්තය	182
삼계탕	සම්භේට්ටන්	35	손잡이	මට	154
삼	ඉණිමග	191	송곳	බුරුමය	149
상사	ජ්‍යෙෂ්ඨයා	107	송편을 만들다	සොංපොහන් හදනවා	50
상여금	ප්‍රසාද දීමනා(බෝනස්)	311	쇠사슬	දම්වැල්	206
상해	(අනතුරකින්) තුවාල වෙනවා	299	쇠스랑	ෆ්ලෆ්ස්/මුල්ලුව	191
상해 보험	හදිසි අනතුරු රක්ෂණය	299	쇠지레	අලවංගුව	149
샌딩하다	යතුගානවා	218	수경	කටකතා	206
생선	මලු	38	수당	දීමනා	314
생일	උපන් දිනය	59	수당을 받다	ප්‍රසාද දීමනා ලැබෙනවා (බෝනස් ලැබෙනවා)	314
사위실	නෘත කාමරය	95	수수료	ගාස්තුව	290
서로 위해 주다	එකිනෙකාට ගරු කරනවා	107	수습 기간	නියමිත වෙලාව	275
서비스업	සේවා අංශය	263	수입품	ආනයන ද්‍රව්‍ය	74
선반 기계	ලියවන පට්ටලය	227	수입하다	ආනයනය කරනවා	74
선진국	දියුණු රටවල	74	수중 펌프	වතුර යට භාවිතා කළහැකි පොම්ප	206
선풍기	විදුලි පංකාව	98	수출품	අපනයනය කරනවා	74
설날	අලුත් අවුරුද්ද	47	수출하다	ලැප්තාව	74
			수치심	ලැප්තාව	131



수평대	තිරස් අතව	218	안전모	ආරක්ෂිත හිස්වැසුම	239
수험료	පන්ති ගාස්තු(අමතර ඉගැන්වීම්)	266	안전장갑	ආරක්ෂිත රබර් අත් ආවරණය	239
수험표	විභාග ප්‍රවේශ පත්‍රය	266	안전장화	ආරක්ෂිත බූටි සපත්තු	239
숙식	පහසුකම්	275	안전화	ආරක්ෂිත සපත්තු	239
술을 받다	මත්පැන් ලබාගන්නවා	119	야간 근로 시간	රාත්‍රී වැඩ කරන කාලය/ පැය ගණන	314
스승의 날	ගුරු දිනය	59	야유회	විනෝද වාරිකාවක්	122
스위치를 끄다	ස්විච් එක ක්‍රියා විරහිත කරනවා	98	약정 휴일	එකඟ වූ නිවාඩු	323
스위치를 켜다	ස්විච් එක ක්‍රියාත්මක කරනවා	98	양	බැටළුවා	203
스키드로더	පැටවුම් යන්ත්‍රය	209	양계	කුකුල් කොටුව	203
스트레칭을 하다	ගර්ඊය ඇදීමේ ව්‍යායාම	254	양고기	බැටළු මැස්ස	38
스티로폼 상자	සාජුෆෝම් පෙට්ටි	206	양돈	උරු කොටුව	203
스패너	ස්පැනරය	143	양망기	දැල් අදින යන්ත්‍ර	206
습도	තෙතමනය / ආර්ද්‍රතාවය	23	양우	ගව ගාල	203
습하다	තෙත් වෙනවා රැ අර්ද්‍රතාවය ඇති වෙනවා	23	양파	ලුණු	38
시급	පැයක වැටුප	314	어린이날	ළමා දිනය	59
시끄럽다	අධික ශබ්දය	26	어버이날	දෙමාපියන්ගේ දිනය	59
시멘트	සිමෙන්ති	167	어업	ධීවර කර්මාන්තය	89
식대	යැපීමේ දීමනාව	311	업무 내용	වැඩ විස්තරය	275
신고하다	පැමිණිලි කරනවා	134	업체명	සමාගමේ නම	278
신랑	මනමාලයා	62	영망이다	අපිළිවෙලයි	179
신부	මනමාලිය	62	에어 콤프레서	වායු සම්පීඩකය	146
신분을 보장 받다	නිත්‍යානුකූල තත්ත්වය ලබා ගැනීම සඳහා	289	에어컨	වායුසම්කරණය	98
신분증	හැඳුණුම්පත	266	여권	විදේශ ගමන් බලපත්‍රය	287
신원 보증서	චිත්කරුවා සහතිකය	347	연마하다	ඒම්ඩ්,සාද ලක්පීඩ	218
신체 접촉	කායික හිංසනය	131	연말정산	බදු වාර්තාව	311
심다	පටවනවා	170	연예인	ජනප්‍රිය පුද්ගලයන්	71
실수령액	දළ වැටුප	311	연장 근로 시간	අතිකාල වැඩ කරන කාලය/පැය ගණන	314
싸다	ඩින්ග්ස් /ඔතනවා/ අසුරනවා	170	연장하다	කාලය දිගු කරනවා	347
싸움을 하다	වරදවා තේරුම් ගන්නවා	110	연차 휴가	වාර්ෂික නිවාඩු	323
쌀다	ගොඩ ගසනවා	170	영상	බින්දුවට වැඩිය	23
쓰다	හාවිතා කරනවා	155	영수증	බිල් පත්‍රය	302
씨앗을 뿌리다	බීජ ඉසිනවා	194	영화	බින්දුවට වඩා අඩුයි (සෘණ)	23
○			영화	චිත්‍රපට	71
아이돌	සංගීත කණ්ඩායම්	71	영화배우	නලුවා	71
아파트	මහල් නිවාස	101	예능 프로그램	විනෝදාත්මක වැඩසටහන	71
안전 수칙	ආරක්ෂක ක්‍රියාමාර්ග	251	예민하다	වැළකීම් පුහුණු වැඩසටහන	130
안전 수칙을 어기다	ආරක්ෂාව පිළිබඳ නියෝග කඩ කරනවා	251	예의가 없다	හැසිරෙන්න දන්නේ නැහැ	86
안전 수칙을 지키다	ආරක්ෂිත නීති පිළිපැදීම,	251	예의가 있다	හැසිරෙන්න දන්නවා	86
안전대	ආරක්ෂිත පටිය	239	오리	තාරාවා	203
			오리다	කපනවා	158
			오해를 풀다	වරදවා තේරුම් ගැනීම නැති වෙනවා	110

오해하다	වරදවා තේරුම් ගන්නවා	110	임금	අදායම	275
온도를 유지하다	උෂ්ණත්වය පාලනය කරනවා	215	임금을 체불하다	වැටුල් ගෙවනවා	335
올리다	මසවනවා	155	임대 계약서	ඊ.සිං ගිවිසුම	347
옮기다	රැගෙන යනවා	158	입고하다	වෙබ්සයිම්ලේ, ශේඛිඛවී ලීක් ඊඩීඅ ෆොක්පේඩ්	215
완성하다	සම්පූර්ණ කරනවා	158	입국 신고서	රටකට ඇතුල්වීමේ පත්‍රය	287
외국인 등록 신청서	විදේශීය ජාතික ලියාපදිංචි අයදුම්පත	290	입국 심사를 받다	ඇතුල්වීමට අවසර ලබනවා	287
외국인 등록을 하다	විදේශිකයන් ලියාපදිංචි කරනවා	290	입국 절차	ඇතුල්වීමේ ක්‍රියාවලිය	287
외국인 등록증	විදේශීය ජාතික හැඳුණුම්පත	290	입국이 금지되다	ඇතුල්වීම නවතනවා	287
외국인 전용	විදේශිකයන්ට පමණක්	298	입국하다	රටකට ඇතුල් වෙනවා	287
요구하다	ඉල්ලසිටිනවා	134	입원을 하다	රෝහලට ඇතුල්වෙනවා	326
요금비	වෛද්‍ය ගාස්තු	302	ㅈ		
욕을 하다	නරක වචන කියනවා	110	자격을 변경하다	සුදුසුකම වෙනස් කරනවා	350
용접면	වෙල්ඩින් මුහුණ ආවරණය	239	자격을 부여하다	සුදුසුකම ලබාදෙනවා	350
용접봉	වැල්ඩින් යන්ත්‍රය	146	자격을 획득하다	සුදුසුකම අත්පත් කරගන්නවා	350
용접하다	පාස්සනවා	145	자르다	කපනවා	143
운반하다	භරවාහනය කරනවා	147	자유롭다	නිදහස්/විවේචි	107
움직이다	ච්ඡාමෙභා කරනවා	154	자진 출국 각서	ස්වේච්ඡාවෙන් පිටත් පේක්, ස්මිශ්/ඉංෆොෆොයේන්	347
원룸	වත්රුම්	101	자진 출국하다	ස්වේච්ඡාවෙන් පිටත් පීඋ	350
원목을 재단하다	ලී බුක්පේඩ්	218	작동하다	වැඩ කරනවා / ක්‍රියා කරනවා	155
위험 장소 경고	අනතුරුදායක ස්ථානය අනතුරු ඇඟවීම	358	작업복	වැඩට අදින ඇඳුම	83
유급 휴일	පඩි සහිත නිවාඩු	323	작업장에 배치되다	සේවා ස්ථානයට අනුයුක්ත කරනවා	287
유니폼	නිල ඇඳුම	83	잡초를 뽑다	වල් පැළෑටි ගලවනවා	194
유리가 박히다	වීදුරුවට කැපෙනවා	230	장애	ආබාධිත වෙනවා	299
유명하다	ජනප්‍රියයි	26	장애 보상금	ආබාධිත හානි පූරණ වන්දිය	302
유산소 운동을 하다	ව්‍යායාම කරනවා	254	재고를 파악하다	ඉන්වෙන්ට්‍රිය හඳුනා ගන්නවා	215
유통업	ප්‍රවාහන	89	재다	මනිනවා	158
유효 기간	වලංගු කාලසීමාව	287	재입국 허가 신청서	නැවත ඇතුල් වීමේ ඉල්ලුම් පත්‍රය	338
웃돌이를 하다	යුන්තොරි සෙල්ලම් කරනවා	47	재입국하다	නැවත රටට ඇතුල්වීම	338
음담패설	කටකතා	131	재해	විනාශය	230
음란물	ලිංගිකත්වය හා සම්බන්ධ දේවල්	131	저은 경고	අඩු උෂ්ණත්වය අනතුරු ඇඟවීම	358
음악 프로그램	සංගීත වැඩසටහන	71	저장하다	ඉකුල්සේකපේඩ්/ප්‍රවේසම් කරනවා	215
의도	අදහස්ය/ඉලක්ක	130	적재하다	පවවනවා	155
의사를 표현하다	අරමුණක් පෙන්නනවා	134	전기 드릴	වීදුලි ඩ්‍රිල් එක	143
인구가 많다	ජනග්‍රහනය අඩයි	26	전기 용접기	වීදුලි වැල්ඩින් යන්ත්‍රය	146
인구가 적다	ජනග්‍රහනය අඩයි	26	전기 절단기	වීදුලි කපනය	146
인화성 물질 경고	හිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය අනතුරු ඇඟවීම	358	전기난로	වීදුසුත් උදුන	98
일당	දිනක වැටුප	314	전기장판	වීදුසුත් මෙට්ටිය	98
일련차	විල්බරෝච්	182	전선 릴	වයර් රෝල	146
일시 출국하다	නාවකාලිකව රටින් පිටවීම	338	절곡기	නැවුම් යන්ත්‍රය	149



절단하다	මුදුනින් කපා දමනවා	143	직각자	නිවැරදි කෝණය	218
절하다	පහත් වෙනවා/කරනවා	51	직업병	වෘත්තීය නිසාවෙන් ඇතිවන රෝගාබාධ	364
점검하다	සෝදිසි කරනවා/පිරික්සනවා	251	직위	තනතුර	326
접다	නවනවා/විල්-,කේඩ්	158	직접	알아보다 සෘජුව දැනගන්නවා	298
접수증	අයදුම් කිරීමේ සහතිකය(අයදුම් කිරීමේ රිසිට් පත)	266	진단서	වෛද්‍ය සහතිකය	302
정	නියත	149	진료 기록	වෛද්‍ය වාර්තාව	301
정리가 잘 되어 있다	පිළිවෙලයි	179	질병	රෝගාබාධ	299
정리하다	පිළියෙල කරනවා	179	집들이	ගෙට ගෙවදීමේ උත්සවය	59
정비하다	නඩත්තු කරනවා	251	집안 사정	පවුලේ යම්සි තත්ත්වයක්	338
제공하다	පුපුරා කරනවා	275	집어들	ඇමට භාවිතාකරන විදුලි බුබුළු	206
제작하다	ක්ෂේත්‍රවලදී/ලක්ෂ්මි/අලුතින් හදනවා	158	짜증을 내다	අවුස්සනවා / කෝප කරනවා	110
제조업	නිෂ්පාදන (කැනීම)	89	찍어 내다	එළියට ගන්නවා	227
조기 귀국하다	කලින් රටට ආපසු යාම	338	짬뽕	ජින්පන්	35
조립하다	එකතු කරනවා	227	ㅈ		
조용하다	නිශ්ශබ්ද / නිස්කලංකයි	26	차다 / 차갑다	සීතල	35
조이다	තද කරනවා	143	차례를 지내다	පුද පූජා පවත්වනවා	51
조절하다	සකස් කරනවා	158	착용하다	පළඳිනවා	239
조정 및 미장(건축) 작업	ගල් ඇල්ලීම හා කපරාරු කිරීම	371	철과상을 입다	හම තුවාල වෙනවා	230
조치를 취하다	ලැස්බුඩ්/කක්ෂ්මි	251	참석하다	සහභාගි වෙනවා	119
조퇴하다	ඉක්මනට පිටත් වෙනවා	326	참고	ගබඩාව	215
존댓말을 하다	ගරුකොට කතා කරනවා	86	참고 관리	ගබඩා කළමනාකරණය	215
존중하다	ගරුකරනවා	86	채소	ඵලවලු	38
주례	විවාහය සිදුකරන දේවගැති තුමා	62	철골 작업	වානේ වැඩ	370
주문서	ඇණවුම් පත	169	철근	යකඩ කම්බි	167
주의하다	අවධානය දෙනවා	251	철근 작업	(ආකෘතිය) ශක්තිමත් කිරීමේ වැඩ	368
주택	වාසස්ථාන	101	철근을 조립하다	යකඩ කම්බි අතුරනවා	167
줄	ලණුව	149	청결을 유지하다	පිරිසිදුව තබනවා	254
줄자	වේළු මිනුම්	218	청구서	කුවිතාන්සිය/ඉන්වොයිසිය	302
중자	මධ්‍යස්ථ	169	청첩장	විවාහ ආරාධනා පත	62
증거	සාක්ෂි	134	체류 가능 기간	රැඳී සිටිය හැකි කාලය	347
증거를 확보하다	සාක්ෂි විස්තර ලබා ගන්නවා	133	체류 기간	රැඳී සිටීමේ කාලය	347
증명사진	අයදුම්කරුගේ ඡායාරූපය (හඳුනා ගැනීමේ ඡායාරූපය)	266	체류 기간 연장	රැඳී සිටීමේ කාලය වැඩිකරනවා	347
증인	සාක්ෂි කරු	134	체류 자격	රැඳී සිටීමේ පුදුසුකම්	350
지급 방법	පඩි ලබාදෙන ආකාරය	134	체류 자격 외 활동	රැඳී මේ පුදුසුකම් වලට අමතර ක්‍රියාකාරකම්	350
지급 심사를 받다	ගෙවීම් සමාලෝචනය ලැබීම	275	체류지 입증 서류	නැවතීම සනාථ කරන ලියකිවිලි	347
지급일	පඩි දවස	275	체류하다	රැඳී සිටිනවා	347
지문을 등록하다	ඇඟිලි සලකුණ ලියාපදිංචි කරනවා	290	체육대회	මලල ක්‍රීඩා	122
지퍼를 내리다	සිප් එක ගලවනවා	83	총액	මුළු වැටුප	311
지퍼를 올리다	සිප් එක දමනවා	83	최고기온	වැඩිම උෂ්ණත්වය	23

최저기온 **අඩුම උෂ්ණත්වය**

최저임금 **අවම වැටුප**

추락 사고 **වැටීමෙන් සිදුවන අනතුරු**

추락하다 **ඉහළ සිට ඇද වැටෙනවා**

추방되다 **පිටුවහල් කරනවා/නෙරපා හරිනවා**

추석 **වූසොක්(පිටුවහල් කරනවා)**

추사 **සත්ව මඩුවිඳි,**

축산업 **පශු සම්පත් කර්මාන්තය**

축의금 **සුබ පැතුම් මුදල් නැගි**

축하하다 **සුභපැතුම්**

출고하다 **පිටතට ගෙනියනවා**

출국 예정 신고서 **රටින් පිටවීමේ සැලසුම දැනුම්දෙන ලිපිය**

출산 휴가 **මාතෘ නිවාඩු**

출입국 관리소 **ආගමන විගමන කාර්යාලය**

출입금지 **ඇතුල්වීම තහනම්**

출입문 **පිටවීමේ දොරටුව**

출하하다 **නැව් ගත කරනවා**

충돌하다 **එකිනෙකා ගැටෙනවා**

충분하다 **සෑහෙනවා**

취업 교육을 받다 **සේවා නියුක්ති පුහුණුව ලබනවා**

취업 절차 **රැකියාවට සුදානම් වන පියවර**

취업 활동 기간 연장 신청서 **රැකියා කරන කාලය වැඩිකිරීම සඳහා ඉල්ලුම්පත**

취업자 **සේවකයා**

취업하다 **රැකියාව අරඹනවා**

치료비 **වෛද්‍ය ගාස්තු**

치우다 **ඉවත් කරනවා**

친절하다 **කාරුණිකයි/හොඳයි**

친척집에 가다 **නෑදෑ ගෙවල්වල යනවා**

친해지다 **සමීප වෙනවා**

칠순 **70 වන උපන්දිනය**

칭찬하다 **ප්‍රශංසා කරනවා**

ㅋ

캐다 **හාරනවා**

컨테이너 **කන්ටේනරය**

컨트롤 패널 **පාලක පැනලය**

케이팝 **කොරියන් පොප්**

콘크리트 **කොන්ක්‍රීට්**

콘크리트를 타설하다 **කොන්ක්‍රීට් දමනවා**

콤바인 **පැල සිටුවන යන්ත්‍රය**

23 **콩** සෝයා බෝංචි 193

314 **공국수** කොන්කුක්සු(ධාන්‍ය වලින් සාදන සුප් වර්ගයක්) 35

233 **쾌적하다** ප්‍රියමනාපයි 179

242 **키우다 / 기르다 / 재배하다** සැලකරනවා /වඩනවා 194

350 /වගාකරනවා

E

203 **토끼** හාවා 203

203 **툰** කියන 143

62 **통발** උගුල 206

122 **통역** අර්ථ නිරූපනය (පරිවර්ථනය) 287

215 **통원 치료를 하다** නේවාසික ප්‍රතිකාර 326

338 **퇴직금** අර්ථ සාධක අරමුදල 311

323 **퇴직하다** විශ්‍රාම ගන්නවා 278

290 **튀기다** ගැඹුරු තෙලේ බදිනවා 38

ㅍ

95 **파** ලික්ස් 38

170 **파내다** හාරනවා 227

242 **파이프 렌치** නළ පද්ධතිය 149

157 **파종상자** බීජ පෙට්ටිය 191

287 **파편이 튀다** කැබලි විසි වෙනවා 242

278 **팔빙수** පන්චින්සු(ආහාරයකි) 35

347 **팔죽** පන්චුක්(ආහාරයකි) 35

278 **펜치** ඩැහි අඩුව 143

278 **퍼다** දිග හරිනවා 143

302 **폐기물** අපද්‍රව්‍ය 182

179 **폐백을 드리다** සාම්ප්‍රධායික ලෙස මනමාලයාගේ දෙමාපියන්ට ආචාර කරනවා 62

26 **폐수** අපිරිසිදු ජලය 182

51 **폐유** අපිරිසිදු තෙල් 182

122 **포장 작업** ආවරණය කරනවා 158

59 **폭발 사고** පිරිමීමෙන් සිදුවන අනතුරු 233

86 **폭발성 물질 경고** පුපුරණ ද්‍රව්‍ය අනතුරු ඇඟවීම 358

폭발하다 පුපුරනවා 242

194 **폭행을 하다** පහර දෙනවා 335

215 **표준 체중을 유지하다** සම්මත බර පවත්වා ගන්නවා 254

146 **풀다** ගලවනවා 143

71 **플라이어** ජලයීයර් එක 143

167 **플러그를 뽑다** ජලග් එක ගලවනවා 98

167 **피로연을 하다** විවාහ උත්සවයෙන් පසුව අමුත්තන්ට සංග්‍රහ කිරීම 62

191



피해자 පැමිණිලිකරුවා

ㅎ

하객 අමුත්තන්(ආරාධිතයන්) 86

한국어능력시험 කොරියානු භාෂාව ප්‍රවීණතා විභාගය (TOPIK) 62

한류 කොරියන් නව කලාව 266

한복을 입다 හන්බොක් අඳිනවා 71

한잔하다 මත්පැන් බොනවා 47

한적하다 නිසස්සල/නිස්කලංක 119

한턱내다 සංග්‍රහ කරනවා 26

합격하다 සමත් වෙනවා (සුදුසුකම් ලබනවා) 119

합법 체류 නීතිමය රැඳී සිටීම 86

해고하다 අස් කරනවා (හෙරපා දමනවා) 350

핸드카 අත් කරත්තය 278

허가서 අවසර ලබාදීමේ ලිපිය 146

호떡 හොටෝක් (ආහාරයකි) 338

호미 විනඳු මුල්ලුව 35

호스 බටය 191

호이스트 මසවනය 191

흠을 파다 කාණුවක් කපන්න 146

화가나다 තරහ ගන්නවා 218

화기금지 ගිනි ඇවිලවීම තහනම් 110

화를 내다 බනිනවා 358

화상을 입다 පිච්චෙනවා 110

화재 사고 ගින්නෙන් සිදුවන අනතුරු 230

화해하다 නැවත මිත්‍ර වෙනවා 233

확인하다 පරීක්ෂා කරනවා 110

환갑 60 වන උපන්දිනය 169

환기하다 වාතාශ්‍රය ලබාගන්නවා 59

환송하다 නැවත පැමිණ 179

환영하다 පිළිගන්නවා 122

환풍기 වෙන්විලේෂන් ෆෑන් 122

회식 බෝජන සංග්‍රහය 182

회식을 하다 බෝජන සංග්‍රහයකට යනවා 119

휴가를 내다 නිවාඩු දානවා 119

휴가를 받다 නිවාඩු ලැබෙනවා 323

휴가를 신청하다 නිවාඩු ඉල්ලනවා 323

휴가를 쓰다 නිවාඩුව ගත කරනවා 323

휴식 시간 විවේක කාලය 275

휴식을 취하다 විවේක ගන්නවා 254

휴업 급여 තාවකාලික බෙලහීනතාවයකදී ලැබෙන ප්‍රතිලාභය 302

휴업하다 තාවකාලිකව වසනවා 335

휴일 근로 시간 නිවාඩු දින වැඩ කාලය/පැය ගණන 314

2차에 가다 දෙවන වටයට යනවා 119

1. ‘-’ 불규칙 ‘-’ අවිධිමත් නීතිය

	විචලන පරිවර්තනය	-ㅂ/습니다	-아/어요	-았/었어요	-고	-(으)니까
아프다	අසනීපය / විදෙනවා	아픉니다	아파요	아팠어요	아프고	아프니까
예쁘다	ලස්සනයි	예쁹니다	예뻐요	예뻐었어요	예쁘고	예쁘니까
바쁘다	කාර්යය බහුලයි	바쁹니다	바빠요	바빤했어요	바쁘고	바쁘니까
슬프다	දුකයි	슬픉니다	슬퍼요	슬펐어요	슬프고	슬프니까
고프다	බඩගිනි	고픉니다	고파요	고팠어요	고프고	고프니까
크다	ලොකුයි	큼니다	커요	켰어요	크고	크니까
쓰다	නිත්ත රස	씀니다	써요	썼어요	쓰고	쓰니까
나쁘다	නරකයි	나쁹니다	나빠요	나빤했어요	나쁘고	나쁘니까
기쁘다	සතුටුයි	기쁹니다	기뻐요	기뻐었어요	기쁘고	기쁘니까
잠그다	වහනවා / ලොක් කරනවා	잠궁니다	잠가요	잠궁었어요	잠궁고	잠궁니까
쓰다	නිත්ත රස	씀니다	써요	썼어요	쓰고	쓰니까
끄다	කරනවා	궁니다	꺼요	궁었어요	궁고	궁니까



2. 'ㄹ' 불규칙 'ㄹ' අවිධිමත් නීතිය

	번역 පරිවර්තනය	-ㅂ/습니다	-아/어요	-고	-(으)니까	-(으)세요
살다	ජීවත් වෙනවා	삽니다	살아요	살고	사니까	사세요
팔다	විකුණනවා	팝니다	팔아요	팔고	파니까	파세요
만들다	භදනවා	만듭니다	만들어요	만들고	만드니까	만드세요
열다	අරිනවා	업니다	열어요	열고	여니까	여세요
놀다	සෙල්ලම් කරනවා	눅니다	놀아요	놀고	노니까	노세요
알다	දන්නවා	압니다	알아요	알고	아니까	아세요
울다	අඬනවා	웁니다	울어요	울고	우니까	우세요
걸다	ඵල්ලනවා	겁니다	걸어요	걸고	거니까	거세요
출다	නිදිකිර වැටෙනවා	춍니다	출아요	출고	조니까	조세요
쓸다	අකුගනවා	씁니다	쓸어요	쓸고	쓰니까	쓰세요
풀다	ලිහනවා	प्니다	풀어요	풀고	무니까	무세요
널다	වහනවා	넙니다	널어요	널고	너니까	너세요
길다	දිගයි	깁니다	길어요	길고	기니까	
멀다	දුරයි	몙니다	멀어요	멀고	머니까	
달다	පැණිරසයි	답니다	달아요	달고	다니까	

3. 'ㅂ' 불규칙 'ㅂ' අවිධිමත් නීතිය

	번역 පරිවර්තනය	-ㅂ/습니다	-아/어요	-고	-(으)면	-(으)ㄹ 거예요
덥다	රස්නෙයි	덥습니다	더워요	덥고	더우면	더울 거예요
춥다	සීතලයි	춥습니다	추워요	춥고	추우면	추울 거예요
쉽다	පහසුයි	쉽습니다	쉬워요	쉽고	쉬우면	쉬울 거예요
어렵다	අපහසුයි / අමාරුයි	어렵습니다	어려워요	어렵고	어려우면	어려울 거예요
맵다	සැරයි	맵습니다	매워요	맵고	매우면	매울 거예요
싱겁다	ලුණු රස මදි	싱겁습니다	싱거워요	싱겁고	싱거우면	싱거울 거예요
가볍다	සැහැල්ලුයි	가볍습니다	가벼워요	가볍고	가벼우면	가벼울 거예요
무겁다	බරයි	무겁습니다	무거워요	무겁고	무거우면	무거울 거예요
뜨겁다	උණුයි	뜨겁습니다	뜨거워요	뜨겁고	뜨거우면	뜨거울 거예요
차갑다	සීතලයි	차갑습니다	차가워요	차갑고	차가우면	차가울 거예요
더럽다	අපිරිසිදුයි	더럽습니다	더러워요	더럽고	더러우면	더러울 거예요
어지럽다	අපිළිවෙලයි	어지럽습니다	어지러워요	어지럽고	어지러우면	어지러울 거예요
시끄럽다	සෝභාකාරීයි	시끄럽습니다	시끄러워요	시끄럽고	시끄러우면	시끄러울 거예요
외롭다	හුදකලා	외롭습니다	외로워요	외롭고	외로우면	외로울 거예요
고맙다	ස්තූති වෙනවා	고맙습니다	고마워요	고맙고	고마우면	고마울 거예요
가깝다	ලඟයි	가깝습니다	가까워요	가깝고	가까우면	가까울 거예요
즐겁다	විනෝදජනකයි	즐겁습니다	즐거워요	즐겁고	즐거우면	즐거울 거예요
무섭다	බය හිතෙනවා	무섭습니다	무서워요	무섭고	무서우면	무서울 거예요
아름답다	ලස්සනයි	아름답습니다	아름다워요	아름답고	아름다우면	아름다울 거예요
그립다	මහත් බලාපොරොත්තුවෙන් වෙනවා	그립습니다	그리워요	그립고	그리우면	그리울 거예요
굵다	බඳිනවා / පුලුස්සනවා	굵습니다	구워요	굵고	구우면	구울 거예요
좁다	අහුලනවා	좁습니다	주워요	좁고	주우면	주울 거예요
돕다	උදව් කරනවා	돕습니다	도와요	돕고	도우면	도울 거예요
입다	පළඳිනවා	입습니다	입어요	입고	입으면	입을 거예요
좁다	පටුයි	좁습니다	좁아요	좁고	좁으면	좁을 거예요



4. 'ㄷ' 불규칙 'ㄷ' අවධිමත් නිරිය

	번역 පරිවර්තනය	-ㅂ/습니다	-아/어요	-고	-(으)니까	-(으)ㄹ 거예요
걷다	අඹිඳිනවා	걷습니다	걸어요	걷고	걸으니까	걸을 거예요
듣다	අහනවා	듣습니다	들어요	듣고	들으니까	들을 거예요
묻다	අහනවා	물습니다	물어요	묻고	물으니까	물을 거예요
신다	පටවනවා	신습니다	실어요	신고	실으니까	실을 거예요
깨닫다	චිචහා ගන්නවා	깨닫습니다	깨달아요	깨닫고	깨달으니까	깨달을 거예요
달다	චහනවා	달습니다	달아요	달고	달으니까	달을 거예요
받다	ගන්නවා	받습니다	받아요	받고	받으니까	받을 거예요
믿다	විශ්වාස කරනවා	믿습니다	믿어요	믿고	믿으니까	믿을 거예요
묻다	වච්චනවා	물습니다	물어요	묻고	물으니까	물을 거예요

5. '르' 불규칙 '르' අවිධිමත් නිගය

	번역 පරිවර්තනය	-ㅂ/습니다	-아/어요	-고	-(으)니까	-(으)ㄹ 거예요
빠르다	වේගවත්	빠릅니다	빨라요	빠르고	빠르니까	빠를 거예요
누르다	ඔබනවා	누릅니다	눌러요	누르고	누르니까	누를 거예요
부르다	කැඳවනවා	부릅니다	불러요	부르고	부르니까	부를 거예요
오르다	නගිනවා	오릅니다	올라요	오르고	오르니까	오를 거예요
자르다	කපනවා	자릅니다	잘라요	자르고	자르니까	자를 거예요
서투르다	නොපුහුණුව වෙනවා	서투릅니다	서툴러요	서투르고	서투르니까	서투를 거예요
다르다	වෙනස්	다릅니다	달라요	다르고	다르니까	다를 거예요
마르다	වේලෙනවා / පිපාසය ඇති වෙනවා / කෙටිවූ වෙනවා	마릅니다	말라요	마르고	마르니까	마를 거예요
들르다	යන ගඟනරතුර ටික වේලාවකට නතර වෙනවා	들릅니다	들러요	들르고	들르니까	들를 거예요
모르다	නොදන්නවා	모릅니다	몰라요	모르고	모르니까	모를 거예요
고르다	තෝරනවා	고릅니다	골라요	고르고	고르니까	고를 거예요
나르다	රූගෙන යනවා	나릅니다	날라요	나르고	나르니까	나를 거예요



6. 'ㅅ' 불규칙 'ㅅ' අවිධිමත් නීතිය

	විච්ඡේදන	-ㅅ/습니다	-ㅅ/ㅅ어/어요	-고	-(으)니까	-(으)ㄹ 거예요
낮다	හොඳ වෙනවා	낮습니다	나아요	낮고	나으니까	나을 거예요
짓다	ගොඩනගා ගනවා	짓습니다	지어요	짓고	지으니까	지을 거예요
붓다	ඉදිමෙනවා	붓습니다	부어요	붓고	부으니까	부을 거예요
잇다	සම්බන්ධ කරනවා	잇습니다	이어요	잇고	이으니까	이를 거예요
씻다	සෝදනවා	씻습니다	씻어요	씻고	씻으니까	씻을 거예요
벗다	ගලවනවා	벗습니다	벗어요	벗고	벗으니까	벗을 거예요
빚다	පිරනවා	빚습니다	빚어요	빚고	빚으니까	빚을 거예요

7. 'ㅎ' 불규칙 'ㅎ' අවිධිමත් නීතිය

	විච්ඡේදන	-ㅅ/습니다	-ㅅ/ㅅ어/어요	-고	-(으)니까	-(으)ㄹ 거예요
파랗다	නිල්	파랗습니다	파래요	파랗고	파라니까	파랄 거예요
하얗다	සුදු	하얗습니다	하얘요	하얗고	하야니까	하얄 거예요
빨강다	රතු	빨강습니다	빨개요	빨강고	빨가니까	빨갈 거예요
노랑다	කහ	노랑습니다	노래요	노랑고	노라니까	노랄 거예요
까맣다	කළු	까맣습니다	까매요	까맣고	까마니까	까말 거예요
그렇다	එහෙමයි	그렇습니다	그래요	그렇고	그러니까	그럴 거예요
어떻다	කොහොමද	어떻습니까?	어때요?	어떻고		
좋다	හොඳයි	좋습니다	좋아요	좋고	좋으니까	좋을 거예요
놓다	නියනවා	놓습니다	놓아요	놓고	놓으니까	놓을 거예요





집필 රචනය / Writing

김선정 Kim Seon Jung	계명대학교 Keimyung University
박성태 Park Sung Tae	계명대학교 Keimyung University
강현자 Kang Hyun Ja	계명대학교 Keimyung University

번역 및 감수 පරිවර්තනය සහ සංස්කාරක අධීක්ෂණය / Translation & Editorial Supervision

චම්ල පී කුමාර	Chamila P. Kumara	The Institution of Engineers, Sri Lanka
මනාෂා මිසාකි	Manasha Misaki	Hankuk University of Foreign Studies
හර්ෂා සන්ජීවනී විජයකෝන්	Harsha Sajeewani Wijekoon	Keimyung University
විජයලත් තාරුකී	Wijayalath Tharuki	Keimyung University
박인선	Park In Seon	Hankuk University of Foreign Studies

신할라어 녹음 සිංහල හඬ සඳහා සහාය / Sinhala Recording

මනාෂා මිසාකි	Manasha Misaki	Hankuk University of Foreign Studies
--------------	----------------	--------------------------------------

보조 집필 සහකාර රචනය / Writing Assistance

김지영 Kim Ji Young	계명대학교 Keimyung University
-------------------------	----------------------------------

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ

ස්වයං අධ්‍යයන පෙළපොත

스리랑카인을 위한

한국어 2

කොරියානු භාෂාව 2

ප්‍රකාශන දිනය

© කතෘ හිමිකම 2019

ප්‍රකාශනය

ලිපිනය

සංස්කරණය සහ නිර්මාණය

8 මැයි මාසය 2019

HRD Korea

HRD Korea

345 Jongga-ro, Jung-gu, 44538 Ulsan, Republic of Korea

Design maru

● ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ස්වයං අධ්‍යයන පෙළපොතෙහි කතුහිමිකම ාසෘ෦෦ ණදරු සතු වේ.

සම්මත කොරියානු භාෂා පෙළපොත

EPS-TOPIK

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ

ස්වයං අධ්‍යයන පෙළපොත

스리랑카인을 위한

한국어 2

කොරියානු භාෂාව 2

